

ဘုဒ္ဓါရုံစာပေ

නුන්වැනි කොටස

මහ බැංකුවේ සහ ශ්‍රී ලංකාවේ බැංකු ආයතනවල වැඩ කටයුතු හා මෙහෙයුම්වලට අදාළ රජය හා මුදල් මණ්ඩලය විසින් වසර තුළදී උපයෝගී කරගනු ලැබූ පරිපාලන විධිවිධාන

මෙහෙයුම් උපදෙස්, වක්‍රලේඛ, නියෝග සහ නිවේදන

	යොමු අංකය	පිටුව
බැංකු අධීක්ෂණ		
1 වක්‍රලේඛය 2019 අංක 01 : ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වල විදේශීය නිලධාරීන් සේවයේ නියුක්ත කිරීම පිළිබඳ මාර්ගෝපදේශයන්	1	1
2 වක්‍රලේඛය 2019 අංක 02 : බලපත්‍රලාභී බැංකුවල වාර්ෂික සහ කාර්තුමය මූල්‍ය වාර්තා සහ අනෙකුත් අනාවරණයන් ප්‍රකාශයට පත් කිරීම	4	4
3 වක්‍රලේඛය 2019 අංක 03 : ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි මත සිදු කරනු ලබන ආනයන සඳහා වන ආන්තික අවශ්‍යතා	6	6
4 වක්‍රලේඛය 2019 අංක 04 : බලපත්‍රලාභී බැංකු වල පොළී සහිත ඉතුරුම් සහ කාලීන තැන්පතු සඳහා පොළී නොවන දිරිගැන්වීම් යෝජනා ක්‍රම	6	6
5 බැංකු පනත් විධාන 2019 අංක 01 : මෝටර් රථ වාහන සහ අන්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග	7	7
6 වක්‍රලේඛය 2019 අංක 05 : සහනදායී කොන්දේසි මත නිකුත් කළ තීරුබදු බලපත්‍ර යටතේ මෝටර් රථ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින සීමා ඉවත් කිරීම	7	7
7 බැංකු පනත් විධාන 2019 අංක 02 : මෝටර් රථ වාහන ආනයනය සීමා කිරීමේ ක්‍රියාමාර්ග	8	8
8 වක්‍රලේඛය 2019 අංක 06 : ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය - ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 09: මූල්‍ය උපකරණ, බලපත්‍රලාභී වාණිජ බැංකුවල ක්‍රියාවට නැංවීම පිළිබඳව නිකුත් කළ 2018 අංක 04 දරන වක්‍රලේඛය සඳහා උගත පූරණය	8	8
9 බැංකු පනත් විධාන 2019 අංක 03 : ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා ප්‍රමිති පිළිබඳ බාසල් III නියාමන රාමුව යටතේ සඳහන් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්	8	8
10 මුදල් නීති පනත් නියෝගය 2019 අංක 01 : බලපත්‍රලාභී බැංකුවල රුපියල් තැන්පතු සඳහා අදාළ උපරිම පොළී අනුපාත	10	10
11 වක්‍රලේඛ ලිපිය : බලපත්‍රලාභී බැංකුවල ශ්‍රී ලංකා රුපියල් තැන්පතු සඳහා අය කළ හැකි උපරිම පොළී අනුපාත සඳහා 2019 ජූනි 30 දිනෙන් අවසන් වන කාර්තුවට අදාළ නිර්දේශිත අනුපාත	11	11
12 වක්‍රලේඛය 2019 අංක 07 : සංචාරක කර්මාන්තය සඳහා සහන සැලසීම	12	12
13 පැහැදිලි කිරීම් සටහන 2019 අංක 01 : සංචාරක කර්මාන්තය සඳහා ලබාදුන් සහන පිළිබඳ වූ 2019 අංක 07 දරණ වක්‍රලේඛය සම්බන්ධ අර්ථ නිරූපණයන්	12	12
14 බැංකු පනත් විධාන 2019 අංක 04 : මෝටර් රථ වාහන සම්බන්ධ ණය පහසුකම් සඳහා වන වටිනාකම මත ණය අනුපාතය	13	13
15 පැහැදිලි කිරීම් සටහන 2019 අංක 2 : සංචාරක කර්මාන්තය සඳහා ලබාදුන් සහන පිළිබඳ 2019 අංක 07 දරන වක්‍රලේඛයට අදාළ අර්ථ නිරූපණයන්	14	14
16 වක්‍රලේඛ ලිපිය : බලපත්‍රලාභී බැංකුවල රුපියල් තැන්පතු සඳහා අය කළ හැකි උපරිම පොළී අනුපාත සඳහා 2019 ජූලි 01 දිනෙන් ඇරඹෙන කාර්තුවට අදාළ නිර්දේශිත අනුපාත	15	15
17 බැංකු පනත් විධාන 2019 අංක 05 : මෝටර් රථ සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාත පිළිබඳ විධාන සඳහා සංශෝධන	15	15
18 පැහැදිලි කිරීම් සටහන 2019 අංක 03 : බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල බාසල් III ප්‍රාග්ධන අවශ්‍යතාවයන් පිළිබඳ 2016 අංක 01 දරන බැංකු පනත් විධානයන් සඳහා අර්ථ නිරූපණයන්	15	15

	යොමු අංකය	පිටුව
19 පැහැදිලි කිරීම් සටහන 2019 අංක 04 : බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල බාසල් III තෝලන අනුපාතය පිළිබඳ 2018 අංක 12 දරන බැංකු පනත් විධානයන් සඳහා අර්ථ නිරූපනයන්		16
20 පැහැදිලි කිරීම් සටහන 2019 අංක 05 : සංචාරක කර්මාන්තය සඳහා ලබා දුන් සහන පිළිබඳ 2019 අංක 07 දරන චක්‍රලේඛයට අදාළ අර්ථ නිරූපනයන්		16
21 බැංකු පනත් විධාන 2019 අංක 06 : ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු සඳහා වෙළඳපොළ වර්ගවත් හා පරිවයන්		17
22 මුදල් නීති පනත් නියෝග 2019 අංක 02 : වෙළඳපොළ රුපියල් ණය අනුපාතයන් වෙත මෑතකාලීන ප්‍රතිපත්තිමය තීරණ කාර්යක්ෂම ලෙස සම්ප්‍රේෂණය කිරීම		28
23 මුදල් නීති පනත් නියෝග 2019 අංක 03 : බලපත්‍රලාභී බැංකුවල රුපියල් තැන්පතු සඳහා උපරිම පොලී අනුපාත		29
24 චක්‍රලේඛ 2019 අංක 08 : බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල ගිණුම් ප්‍රකාශ විගණනය කිරීම සඳහා සුදුසුකම් ලත් විගණකයින්ගේ ලැයිස්තුව		30
25 බැංකු පනත් විධාන 2019 අංක 07 : බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල නිශ්චල දේපළ තක්සේරුකරණය පිළිබඳ නියාමන රාමුව සඳහා සංශෝධන		30
26 බැංකු පනත් විධාන 2019 අංක 08 : බලපත්‍රලාභී බැංකු වල අධ්‍යක්ෂවරුන්ගේ යථායෝග්‍යතාවය ඇගයීම		31
27 බැංකු පනත් නිර්ණයන් 2019 අංක 01 : බලපත්‍රලාභී බැංකු වල ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යථායෝග්‍යතාවය ඇගයීම		33
28 බැංකු පනත් විධාන 2019 අංක 09 : ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු සඳහා වන ආයතනික යහපාලනය පිළිබඳ 2007 අංක 11 සහ 12 දරන බැංකු පනත් විධාන සඳහා සංශෝධන		35
29 බැංකු පනත් විධාන 2019 අංක 10 : දේශීය වශයෙන් පද්ධතිමය වැදගත්කමක් ඇති බැංකු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ රාමුව		36
30 බැංකු පනත් විධාන 2019 අංක 11 : බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතාවයන් පිළිබඳ විධානයන් සඳහා සංශෝධන		36
31 බැංකු පනත් විධාන 2019 අංක 12 : දේශීය වශයෙන් පද්ධතිමය වැදගත්කමක් ඇති බැංකු		37
ව්‍යවහාර මුදල්		
32 චක්‍රලේඛ අංක : 2019-01 : බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිදු කරනු ලබන ව්‍යවහාර මුදල් තෝට්ටු තැන්පතු සඳහා වූ සේවා ගාස්තුව ඉහළ දැමීම	12/02/004/0007/001	38
දේශීය මෙහෙයුම් කටයුතු		
33 මෙහෙයුම් උපදෙස් අංක : 35/03/016/007/002 : වෙළඳපොළ කටයුතු සඳහා වන ඒකාබද්ධ මෙහෙයුම් උපදෙස්		38
34 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) : අංක 2110/34 - 2019 පෙබරවාරි මස 14 වැනි බ්‍රහස්පතින්දා	2110/34	39
35 මෙහෙයුම් උපදෙස් අංක : 35/01/005/0007/14 : සංචිත අවශ්‍යතා		40
36 චක්‍රලේඛ අංක : 35/01/005/0010/23 : මෝටර් රථවාහන සහ අන්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ අයිතම ආනයනය සඳහා වන ණයවර ලිපි මත ආන්තික අවශ්‍යතාව		42
37 චක්‍රලේඛ අංක : 35/03/016/007/003 : විවට වෙළඳ කටයුතු සඳහා වන සංශෝධිත කාල සටහන		42
38 චක්‍රලේඛ අංක : 35/03/016/007/004 : විවට වෙළඳ කටයුතු යටතේ වන ස්ථීර පදනම මත වෙන්දේසි		42

	යොමු අංකය	පිටුව
39 වකුලේඛ අංක : 35/03/021/0013/002 : විවට වෙළඳ කටයුතු යටතේ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්හට උවයිලතා ආධාරක පහසුකම සැපයීම සඳහා වන මෙහෙයුම් උපදෙස්		43
40 වකුලේඛ අංක : 35/03/021/0013/003 : ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළඳ කටයුතු		45
විදේශ විනිමය		
41 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) : අංක 2112/17 - 2019 පෙබරවාරි මස 27 වැනි බදාදා	2112/17	45
42 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) : අංක 2112/25 - 2019 පෙබරවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා	2112/25	46
43 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 2019 අංක 01 දරන විධානයන්: පෙර ගෙවීම් (මුදල් අත්තිකාරම්) ක්‍රමය යටතේ සිදු කරන ආනයන සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලබන විධානයන්		46
44 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) : අංක 2145/49 - 2019 ඔක්තෝබර් මස 17 වැනි බ්‍රහස්පතින්දා	2145/49	46
මූල්‍ය මුද්ධි ඒකකය		
45 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) : අංක 2123/14 - 2019 මැයි මස 13 වැනි සඳුදා	2123/14	47
46 වකුලේඛ අංක : 01/19 : 2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ) රීති යටතේ රාජ්‍ය නොවන සංවිධාන, ලාභ නොලබන සංවිධාන හෝ පුණ්‍ය ආයතන සම්බන්ධයෙන් ප්‍රවර්ධිත නිසි උද්යෝගය අනුගමනය කිරීම		57
47 මාර්ගෝපදේශ අංක : 01/2019 : 2019 අංක 01 දරන නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සඳහා සැක සහිත ගනුදෙනු වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ	037/08/001/0032/019	58
48 මාර්ගෝපදේශ අංක : 02/2019 : 2019 අංක 02 දරන නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සඳහා ප්‍රතිලාභී හිමිකම හඳුනාගැනීම පිළිබඳ මාර්ගෝපදේශ	037/08/001/0036/019	68
49 මාර්ගෝපදේශ අංක : 03/2019 : 2019 අංක 03 දරන දේශපාලනික වශයෙන් අනාවරණය වූ පුද්ගලයන් හඳුනාගැනීම පිළිබඳ මාර්ගෝපදේශ	037/07/006/0013/018	75
50 වකුලේඛ අංක : 02/19 : අත්හිටවූ ගිණුම්වලින් රඳවා ගැනීමේ බදු හර කිරීම	37/02/008/0016/016	84
රාජ්‍ය ණය		
51 වකුලේඛ අංක : SSSS/01/2019 : ලංකාසෛක්‍යුති මධ්‍යම තැන්පතු පද්ධතියෙහි ලියාපදිංචි ගනුදෙනුකරුවන් වෙත කෙටි පණිවිඩ / විද්‍යුත් තැපෑල හරහා තත්කාලීන දැනුම්දීමේ සේවාව	08/25/004/0003/001	85
52 භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික නිකුත් සඳහා වන විධානයන්	08/21/005/012/005	86
53 වකුලේඛ අංක : SSSS/02/2019 : ද්විතියික වෙළඳපොළෙහි රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනුවල පියවීමේ වටිනාකම, මිල සහ පොළී අනුපාතය අන්තර්ගත කිරීම	08/25/001/0005/001	86
ගෙවීම් සහ පියවීම්		
54 ගෙවීම් සහ පියවීම් පද්ධති වකුලේඛ අංක 01/2019 : විද්‍යුත් ගෙවීම් උපකරණ/යාන්ත්‍රණ හරහා සිදු කෙරෙන ගනුදෙනු සඳහා තත්කාලීන දැනුම්දීම් ලබා දීම		88
55 ගෙවීම් සහ පියවීම් පද්ධති වකුලේඛ අංක 02/2019 : දේශීය ගෙවීම් සඳහා ජාතික QR කේත ප්‍රමිතියක් ස්ථාපිත කිරීම		88
56 ගෙවීම් සහ පියවීම් පද්ධති වකුලේඛ අංක 03/2019 : 2019 අප්‍රේල් 12 වැනි දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම	34/07/029/0001/002	90
57 ගෙවීම් සහ පියවීම් පද්ධති වකුලේඛ අංක 04/2019 : 2019 අප්‍රේල් 24, 25 හා 26 දිනයන් හිදී ලංකාසෙට්ල් පද්ධතියේ සජීව මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදු කිරීම	34/07/029/0001/002	91

	යොමු අංකය	පිටුව
58 ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 05/2019 : ලංකාසෙට්ල් පද්ධතියේ දෛනික කාලසටහන සංශෝධනය කිරීම	34/07/029/0001/002	91
59 ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 06/2019 : ලංකාසෙට්ල් පද්ධතියේ දෛනික කාලසටහන සංශෝධනය කිරීම	34/07/029/0001/002	94
60 ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 07/2019 : 2019 ඔක්තෝබර් 9, 10 හා 11 දිනයන් හිදී ලංකාසෙට්ල් පද්ධතියේ සජීව මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදු කිරීම	34/01/024/0106/06	96
61 ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 08/2019 : ගනුදෙනුකරුගේ විද්‍යුත් මුදල් ගිණුම් සඳහා අදාළ වන විද්‍යුත් මුදල් ගිණුම් ගණන, ඒක පුද්ගල රාශිගත අගය සීමාවන්, දින සීමාවන් සහ ගනුදෙනු සීමාවන්		96
62 ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 02/2019 - දේශීය ගෙවීම් සඳහා ජාතික QR කේත ප්‍රමිතියක් පිහිටුවීම - අතිරේක 1	34/01/025/0038/001	97
ප්‍රාදේශීය සංවර්ධන		
63 කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වක්‍රීය කෘෂිව්‍යාපාර, වක්‍රීය ආදායම් උත්පාදන සහ වක්‍රීය තුරුණු ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස්	RDD/SAPP/RF/2019/01	98
64 කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක 4P කෘෂිව්‍යාපාර සහ 4P තුරුණු ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස්	RDD/SAPP/4P/2019/01	109
65 කුඩා පරිමාණ තේ සහ රබර් වතු හිමියන් සඳහා වන පුනර්ජීවන (STaRR) පොලී සහනාධාර යෝජනා ක්‍රමය	RDD/STaRR-IS/2019/01	120
බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ		
66 ක්ෂුද්‍රමූල්‍ය පනත යටතේ කරනු ලබන විධාන 2019 අංක 01 : තැන්පතු		127
67 මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2019 අංක 01 : තැන්පතු හා ණය උපකරණ මත උපරිම පොලී අනුපාතය		127
68 ක්ෂුද්‍රමූල්‍ය පනත යටතේ කරනු ලබන විධාන 2019 අංක 02 : ක්ෂුද්‍රමූල්‍ය ණය සඳහා උපරිම පොලී අනුපාතය		129
69 චක්‍රලේඛය 2019 අංක 01 : සංචාරක කර්මාන්තය සඳහා සහන ලබා දීම		129
70 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) : අංක 2125/58 - 2019 මැයි මස 31 වැනි සිකුරාදා	2125/58	131
71 කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2019 අංක 01 : මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේදී වටිනාකම් මත ණය අනුපාත විධානය සංශෝධනය කිරීම		133
72 මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2019 අංක 02 : මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබාදීමේ දී වටිනාකම් මත ණය අනුපාත විධානය සංශෝධනය කිරීම		133
73 2019 අංක 01 දරන විස්තර සටහන : සංචාරක කර්මාන්තය සඳහා සහන සලසාදීම දැක්වෙන 2019 අංක 01 දරන චක්‍රලේඛයේ අර්ථ දැක්වීම		134
74 2019 අංක 02 දරන විස්තර සටහන : සංචාරක කර්මාන්තය සඳහා සහන සලසාදීම දැක්වෙන 2019 අංක 01 දරන චක්‍රලේඛයේ අර්ථ දැක්වීම		136
75 මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2019 අංක 03 : තැන්පතු හා ණය උපකරණ මත උපරිම පොලී අනුපාත විධානය සංශෝධනය කිරීම		136
76 මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2019 අංක 04 : නිශ්චල දේපල තක්සේරු කිරීමේ විධානය සංශෝධනය		137
77 කල්බදු මූල්‍යකරණ පනත යටතේ කරනු ලබන විධාන 2019 අංක 02 : නිශ්චල දේපල තක්සේරු කිරීමේ විධානය සංශෝධනය		138
78 ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2019 අංක 01 : අලෙවිකාර සෘජු සහභාගිකරුවන්ගේ නිර්ලේඛන භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල ප්‍රතිමුද්‍රා ගැනුම් හා ප්‍රතිවිකුණුම් ගනුදෙනු පිළිබඳ වූ විධානය		138

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වල විදේශීය නිලධාරීන් සේවයේ නියුක්ත කිරීම පිළිබඳ මාර්ගෝපදේශයන්

බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස සඳහන් කෙරේ). සේවා අවශ්‍යතාවය මත සුදුසු සහ යෝග්‍ය විදේශීය නිලධාරීන් සේවයේ නියුක්ත කර ගැනීමේදී බලපත්‍රලාභී බැංකු විසින් පහත සඳහන් මාර්ගෝපදේශයන් අනුගමනය කළ යුතුය.

- 1. පොදු අවශ්‍යතාවයන්
 - 1.1 ප්‍රධාන විධායක නිලධාරීන් ලෙස හෝ ලියාපදිංචි බැංකුවල වෙනත් විධායක කාර්යයන් වල නියුතු නිලධාරීන් ලෙස පත්වීම් ලැබුවා වූ විදේශීය නිලධාරීන් මෙම මාර්ගෝපදේශයන්ට අමතරව 1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ යථා යෝග්‍යතාවය ඇගයීම සම්බන්ධව ඇති 44අ වගන්තිය හෝ 76ඌ වගන්තියට යටත් වේ.
 - 1.2 බලපත්‍රලාභී බැංකු විසින් දේශීය නිලධාරීන් හට ප්‍රමුඛතාවය ලබා දිය යුතු අතර, විදේශීය නිලධාරීන් සේවා නියුක්ත කර ගැනීම, දේශීය නිලධාරීන් ආකර්ෂණය කර ගැනීම හා සේවා නියුක්ත කර ගැනීම සඳහා වූ සාධාරණ උපායමාර්ග ගැනීමෙන් පසු පමණක් සලකා බැලිය යුතුය. මෙම මාර්ගෝපදේශය තුළ දේශීය නිලධාරීන් යනු ශ්‍රී ලාංකික පුරවැසියන් වේ.
 - 1.3 බලපත්‍රලාභී බැංකු මගින් විදේශීය නිලධාරීන් විසින් දරනු ලබන තනතුරු හා වගකීම් සාධාරණ කාලසීමාවක් ඇතුළත දේශීය නිලධාරීන් වෙත පැවරීම සඳහා පුහුණු කිරීම් සහ අනුප්‍රාප්ති සැලසුම් සකස් කළ යුතු වේ.
 - 1.4 කෙසේවෙතත් ඉහත මාර්ගෝපදේශ 1.2 සහ 1.3 ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කරන ලද බැංකු ආයතන සඳහා අදාළ නොවන අතර, එම බැංකු 4.1 මාර්ගෝපදේශයේ සඳහන් සීමාවලට පමණක් යටත් වේ.
 - 1.5 විදේශීය නිලධාරියෙකු සේවයේ නියුක්ත කිරීම සඳහා ලබා දී ඇති අනුමැතියක් ශ්‍රී ලංකා මහ බැංකුවට එසේ කිරීමට අවශ්‍ය යැයි හැඟෙන ඕනෑම අවස්ථාවක ඉවත් කළ හැකි අතර, එවැනි තීරණයක් අදාළ බලපත්‍රලාභී බැංකුවට මාස 4 ක උපරිම පූර්ව නිවේදනයක් සහිතව දැනුම් දිය යුතුය.
- 2. විදේශීය නිලධාරීන්
 - 2.1 මෙම විධානයෙහි අරමුණු කරගත් විදේශීය නිලධාරීන් යනු:
 - (i) බලපත්‍රලාභී බැංකුවේ වැටුප් ලේඛණයේ සිටින ස්ථීර හෝ කොන්ත්‍රාත් පදනම මත වූ සේවකයින් හෝ ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථාපනය කර ඇති බැංකු වල මව් සමාගම /බැංකුවෙහි වැටුප් ලේඛණයෙහි සිටින සේවකයින් වන අතර මෙය ප්‍රධාන විධායක නිලධාරීන් සහ අනෙකුත් විධායක කටයුතු මෙහෙයවන නිලධාරීන් සඳහා පමණක් සීමා නොවේ.
 - (ii) බැංකුවට හෝ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට උපදේශන සපයන්නන්
- 3. දේශීය වශයෙන් සංස්ථාපිත බැංකු සඳහා වන යෝග්‍යතා නිර්ණායක
 - 3.1 බලපත්‍රලාභී බැංකුවල ව්‍යාපෘති සහ විශේෂිත අවශ්‍යතාවයන් අවස්ථානුකූලව සලකා බැලීමෙන් අනතුරුව, විදේශීය නිලධාරීන් සේවයේ නියුක්ත කිරීම සඳහා අවසර ලබා දිය හැක.
 - 3.2 පහත සඳහන් විෂයන් සඳහා විදේශීය නිලධාරීන් සේවයෙහි නියුක්ත කර ගැනීම සඳහා අවසර ලබා දිය හැක.
 - i. බාසල් නියාමන රාමුව ක්‍රියාත්මක කිරීම
 - ii. ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්
 - iii. අවදානම් ආකෘති සැකසීම
 - iv. දත්ත ගුදම් කිරීම හා තොරතුරු තාක්ෂණ අවදානම් කළමනාකරණය
 - v. ව්‍යුත්පන්න උපකරණ ව්‍යුහගත කිරීම
 - vi. ආයතනික යහපාලනය
 - vii. ශ්‍රී ලංකාව තුළ කුසලතා පරතරයක් ඇති ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කරනු ලබන වෙනත් ක්ෂේත්‍ර
 - 3.3 ලබාදෙනු ලබන අවසරය සඳහා වන වලංගු කාලය වසර 3ක උපරිමයකට යටත්ව අවස්ථානුකූලව තීරණය කෙරේ.
 - 3.4 විදේශීය සේවකයන්ගෙන් බලාපොරොත්තු වන්නා වූ විශේෂ ව්‍යාපාරික අරමුණු හෝ ඔවුන් විසින් නිම කළ යුතු විශේෂිත කාර්යයන් අනෙකුත් තොරතුරු සමග බැංකු විසින්, ඇමුණුම 1 හි පළමු කොටස මගින් ඉදිරිපත් කළ යුතු වේ.
 - 3.5 ඉහත 3.3 යටතේ අනුමත කාලය දීර්ඝ කිරීම
 - i. ඒ ඒ අවස්ථාව අනුව විදේශීය සේවකයන්ගේ කාලය දීර්ඝ කිරීම පහත දෑ පදනම් කරගෙන අවස්ථානුකූලව සලකා බලනු ලැබේ.

- (අ) ව්‍යාපෘතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවය
- (ආ) විදේශික සේවකයන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීම් සහ
- (ඇ) බලපත්‍රලාභී බැංකු විසින් අනුගමනය කරනු ලබන අනුප්‍රාප්තික සැලසුම්

ii. දීර්ඝ කරන උපරිම කාල සීමාව වසරක් වේ.

4. ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කර ඇති බැංකු සඳහා වන යෝග්‍යතා නිර්ණායකය

4.1 අවසර ලබා දෙනු ලබන උපරිම විදේශික සේවකයින් සංඛ්‍යාව, බැංකුවේ ස්ථීර දේශීය සේවකයන් සංඛ්‍යාව මත පහත පරිදි පදනම් වේ.

ස්ථීර දේශීය සේවකයන් සංඛ්‍යාව	අවසරලත් විදේශීය සේවකයන් සංඛ්‍යාව
75 ට අඩු	3
75 සිට 400 දක්වා	5
400 ට වැඩි	10

4.2 බලපත්‍රලාභී බැංකු විසින් විදේශික සේවකයන්ගේ තොරතුරු, ඇමුණුම 1 හි පළමු කොටස යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කළ යුතුය.

4.3 අවසර ලබා දෙනු ලබන උපරිම වලංගු කාලය, ප්‍රධාන විධායක නිලධාරීන් සඳහා වසර 4 ක්ද අනෙකුත් විදේශික සේවකයින් සඳහා වසර 3 ක්ද වේ.

4.4 ඉහත 4.3 යටතේ වලංගු කාල සීමාව දීර්ඝ කිරීම

- i. ප්‍රාදේශීය කාර්යාලයේ නිර්දේශය මත සේවා කාල සීමාව දීර්ඝ කිරීමට අවසර ලබා දෙනු ලැබේ.
- ii. උපරිම සේවා දිගුව ප්‍රධාන විධායක නිලධාරීන් සඳහා වසර 2 ක්ද, අනෙකුත් විදේශික සේවකයින් සඳහා වසර 1 ක්ද වේ.

4.5 i. අති විශේෂ අවස්ථාවන් යටතේ ඉහත 4.1 හි සඳහන් උපරිම විදේශික සේවක සංඛ්‍යාවට අමතරව විදේශික සේවකයින් සේවා නියුක්ත කර ගැනීම සඳහා අවස්ථානුකූලව වර්ෂයක කාල සීමාවක් දක්වා සලකා බලනු ලැබේ. කෙසේ වෙතත්, එවැනි ඉල්ලීමක් සලකා බැලීම සඳහා බැංකුවේ විධායක කටයුතු වල නිරත නිලධාරීන්ගෙන් අවම වශයෙන් 80% ක් ස්ථීර සේවයේ නියුතු දේශීය සේවකයන් විය යුතුය.

ii. මෙම අරමුණ සඳහා බලපත්‍රලාභී බැංකු විසින් යෝජිත විදේශික සේවකයන්ගේ විශේෂිත කුසලතා සහ පවරනු ලබන විශේෂ වගකීම්/ ව්‍යාපෘති පිළිබඳ තොරතුරු 1 කොටස, ඇමුණුම 1 මගින් ඉදිරිපත් කළ යුතුය.

iii. එලෙස බඳවා ගනු ලබන විදේශික සේවකයන්ගේ කාලසීමාව දීර්ඝ කිරීම අවස්ථානුකූලව පහත දැ පදනම් කර ගනිමින් සිදු කරනු ලබයි.

- (අ) ව්‍යාපෘතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවය
- (ආ) විදේශික සේවකයන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීම් සහ
- (ඇ) බලපත්‍රලාභී බැංකු විසින් අනුගමනය කරනු ලබන අනුප්‍රාප්තික සැලසුම්

iv. ඉහත බඳවා ගත් නිලධාරීන් සඳහා උපරිම සේවා දීර්ඝ කිරීම කාලය වසර 2 ක් වේ.

4.6 ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කර ඇති බැංකු වල නව ශාඛාවන් සඳහා ඉහත උපායමාර්ග 4.1 හි දක්වා ඇති අවසරලත් විදේශික සේවකයින් සංඛ්‍යාවට අමතර බඳවා ගැනීම් සඳහා අවස්ථානුකූලව බැංකුවේ අවශ්‍යතාවය සලකා බැලීමෙන් අනතුරුව අවසර ලබා දිය හැක.

5. නේවාසික විසා පත්‍ර සඳහා නිර්දේශයන් නිකුත් කිරීම

5.1 බැංකු අධිකෂණ අධ්‍යක්ෂ විසින් නේවාසික විසා බලපත්‍ර සඳහා නිර්දේශයන් නිකුත් කිරීම පහත පරිදි සීමා වේ.

i. බලපත්‍රලාභී බැංකුවේ වැටුප් ලේඛණයෙහි සිටින විදේශික සේවකයන් හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කර ඇති බැංකුවක මව් සමාගම /බැංකුවක වැටුප් ලේඛණයේ සිටින විදේශික සේවකයන් සඳහා මෙම මාර්ගෝපදේශන යටතේ අවසර ලබා දෙනු ලැබේ.

- අ) ප්‍රධාන විධායක නිලධාරී හෝ විධායක කටයුතු මෙහෙයවන අනෙකුත් නිලධාරීන් සහ
- ආ) වෙනත් නිලධාරීන්

ii. විදේශික සේවකයන්ගේ බැංකු පහත අනුව හඳුන්වා දී ඇති පරිදි සමීප සම්බන්ධතා ඇති ඥාතීන් (බිරිඳ සහ යැපෙන දරුවන්) සහ යැපෙන දෙමව්පියන්

iii. බලපත්‍රලාභී බැංකුවක විදේශික අධ්‍යක්ෂවරුන් සහ

- iv. මෙම මාර්ගෝපදේශ යටතේ අවසර ලත් බැංකුවට හෝ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට සේවා සපයන උපදේශකවරුන්
- 5.2 බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් විසා නිර්දේශ ලබා දී ඇති අයදුම්කරුවන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලපරිච්ඡේදය තුළදී වගකිව යුතු වර්යාවක් පවත්වා ගත යුතුය.
- 5.3 ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශික සේවකයෙකු කිසියම් නුසුදුසු වර්යාවක යෙදී තිබුනේ නම් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දීම, දේශියව සංස්ථාපිත බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයෙහි හෝ ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ විදේශීය රටක සංස්ථාපනය කර ඇති බැංකුවක ප්‍රධාන කාර්යාලයේ සිටින ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් වගකීම් දරන විධායක නිලධාරියාගේ වගකීම වේ.
- 5.4 බැංකු විසින් විසා නිර්දේශ ඉල්ලුම් කිරීම, II කොටස, ඇමුණුම I හි දක්වා ඇති අකෘතීන් යටතේ ඉදිරිපත් කළ යුතුය.
- 6. අවලංගු කිරීම 6.1 2007 දෙසැම්බර් මස 31 දිනැති නො. 02/01/00/0002/001 වකුලේඛණ මගින් දක්වා ඇති විදේශික කාර්ය මණ්ඩලය බැංකු වලට බඳවා ගැනීම සඳහා වන මාර්ගෝපදේශ මෙයින් අවලංගු කෙරේ.

අත්සන් කළේ
ඒ ඒ එම් තාසිම්
බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

ඇමුණුම 1

1 කොටස : විදේශික නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන අයදුම්පත්‍රය

1. බැංකුවේ නම
2. විදේශික නිලධාරියාගේ නම
3. මව් සමාගම / බැංකුවේ මෙම විදේශික නිලධාරියාගේ වර්තමාන තනතුර (අදාල වන්නේ නම්)
4. ශ්‍රී ලංකාව තුළ දැරීමට අපේක්ෂිත තනතුර
5. විදේශික නිලධාරියා වෙත පවරනු ලබන වගකීම් / ව්‍යාපෘති
6. පැවරුමෙහි / ව්‍යාපෘතියෙහි / කොන්ත්‍රාත්තුවෙහි කාලසීමාව
7. විදේශික නිලධාරියා විසින් සපයනු ඇතැයි බලාපොරොත්තු වන නිශ්චිත ව්‍යාපාරික ඉලක්ක/විශේෂ ව්‍යාපාරික පුරෝකථන (ප්‍රධාන කාර්යසාධන දර්ශක සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක ළඟා කර ගැනීමට අපේක්ෂිත කාල සීමා)
8. බඳවා ගැනීම සඳහා අදාල වන්නා වූ වෙනයම් තොරතුරු (උදා:- අනුප්‍රාප්තික සැලසුම්)

ඉදිරිපත් කළ යුතු ඇමුණුම්:

1. විදේශික නිලධාරියාගේ ජීව දත්ත සැපයුම / තොරතුරු
2. තොරතුරු වල නිරවද්‍යතාවය පිළිබඳ සහතිකයක්

2 කොටස : විසා නිර්දේශ ඉල්ලුම් පත්‍රය

(විසා නිර්දේශ ඉල්ලුම් කරන සියළුම අයදුම්කරුවන් විසින් සම්පූර්ණ කළ යුතුය)

1. සම්පූර්ණ නම
2. විදේශික නිලධාරියාට ඇති සම්බන්ධතාවය
3. උපන් දිනය
4. ජාතිය
5. ස්ත්‍රී / පුරුෂ භාවය
6. විවාහක/ අවිවාහක භාවය
7. විසා වර්ගය
8. විසා අයදුම්කිරීමට හේතුව
9. විදේශ ගමන් බලපත්‍ර තොරතුරු (විදේශ ගමන් බලපත්‍ර අංකය, නිකුත් කරන ලද දිනය, කල් ඉකුත් වන දිනය)
10. වෙනත් අදාල තොරතුරු

ඉදිරිපත් කළ යුතු ඇමුණුම්

1. ගමන් බලපත්‍රයේ සහතික කරන ලද පිටපතක්
2. තොරතුරු වල නිරවද්‍යතාවය පිළිබඳ සහතිකයක්*

ප්‍රකාශනය:

මාගේ දැනුම් හා විශ්වාසය මත ඉහත සපයන ලද තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සනාථ කරමි.

දිනය :

අත්සන :

* ප්‍රධාන විධායක නිලධාරියා විසින් විදේශික නිලධාරීන් වෙනුවෙන් සපයන ලද තොරතුරු නිවැරදි බවට සහතික කළ යුතුය. ප්‍රධාන විධායක නිලධාරියකු, මහුගේ/ ඇයගේ බිරිඳ / ස්වාමී පුරුෂයා , යැපෙන දරුවන් සහ යැපෙන දෙමව්පියන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවේ සංස්ථාපිත බැංකුවක් නම් සමාගම් ලේකම් විසින් සහ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කර ඇති බැංකුවක් නම් එහි ප්‍රධාන කාර්යාලයේ / ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් වගකීම් දරන විධායක නිලධාරියකු විසින් සහතික කළ යුතුය. එම සහතිකය බැංකුව ඉදිරිපත් කරන ලිපියට අඩංගු කළ හැක.

වකුලේඛය 2019 අංක 02

2019 ජනවාරි 18

බලපත්‍රලාභී බැංකුවල වාර්ෂික සහ කාර්තුමය මූල්‍ය වාර්තා සහ අනෙකුත් අනාවරණයන් ප්‍රකාශයට පත් කිරීම

1. බැංකු පනත යටතේ අවශ්‍යතා 1.1 1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතෙහි 38 සහ 76C වගන්ති ප්‍රකාරව, ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත හෝ සංස්ථාපිත බලපත්‍රලාභී බැංකු සහ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත බලපත්‍රලාභී බැංකු:
 - i. සිය මූල්‍ය වර්ෂය අවසාන වී මාස පහක් ඇතුළත විගණනය කරන ලද මූල්‍ය වාර්තා බැංකු අධිකෂණ අධ්‍යක්ෂ වෙත එවිය යුතුය;
 - ii. එම කාලපරිච්ඡේදය ඇතුළත ශ්‍රී ලංකාව තුළ සංසරණය වන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි දිනපතා පුවත්පත්වල අවම වශයෙන් එක්වරක් හෝ විගණනය කරන ලද මූල්‍ය වාර්තා පළ කළ යුතුය; සහ
 - iii. මිලඟ මූල්‍ය වර්ෂයට අදාළ මූල්‍ය වාර්තා පිළියෙළ කර ප්‍රදර්ශනය කරන තෙක් තමන්ගේ සෑම ව්‍යාපාර ස්ථානයකම පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතුය.
2. බලය පැවරීම 2.1 බැංකු පනතෙහි 38(3) සහ 76C වගන්ති ප්‍රකාරව, මුදල් මණ්ඩලය මගින් යම් යම් අනාවරණ අවශ්‍යතාවන්ද ඇතුළත්ව මූල්‍ය වාර්තාවන්හි ආකෘතින් නියම කරනු ලබන අතර, එබඳු අවස්ථාවන්හිදී සියළු බලපත්‍රලාභී බැංකු විසින් නියමිත ආකෘතියට අනුකූල වන පරිදි සිය මූල්‍ය වාර්තා සකස් කළ යුතුය.
3. භාවිතයට අදාළ විෂය පථය 3.1 බලපත්‍රලාභී බැංකු විසින් වාර්ෂික සහ කාර්තුමය මූල්‍ය වාර්තා පිළියෙළ කිරීමේදී, ඉදිරිපත් කිරීමේදී සහ ප්‍රකාශනය කිරීමේදී පිළිවෙලින් මෙම වකුලේඛයේ දී ඇති ඇමුණුම I සහ ඇමුණුම II යටතේ දක්වා ඇති ආකෘති භාවිතා කළ යුතුය.
 - 3.2 ශ්‍රී ලංකාව තුළ සංස්ථාපනය කර ඇති බලපත්‍රලාභී බැංකු කේවල සහ ඒකාබද්ධ යන පදනම් දෙකම මත මූල්‍ය වාර්තා ප්‍රකාශනයට පත් කළ යුතුය.
 - 3.3 බැංකු පනතේ 28 වන වගන්තියට අනුව බලපත්‍රලාභී බැංකු වල අක්වෙරළ බැංකු ඒකකයන්හි මූල්‍ය වාර්තා සකස් කිරීමේදී, ඉහත 3.1 හි සඳහන් ආකෘතින් භාවිතා කළ හැකිය.
4. අනුකූලතාවයන් 4.1 බලපත්‍රලාභී බැංකු සමස්ථ බැංකුවටම (එනම් අක්වෙරළ බැංකු කටයුතු ඒකක සහ ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් නම්, එම බලපත්‍රලාභී බැංකුව විසින් එතෙර පිහිටුවන ලද ශාඛා වල තොරතුරුද ඇතුළත්ව) අදාළ තොරතුරු ප්‍රකාශයට පත් කළ යුතුය.
 - 4.2 බලපත්‍රලාභී බැංකු විසින් වාර්ෂික සහ කාර්තුමය මූල්‍ය තොරතුරු සහ අනෙකුත් අනාවරණයන්, වාර්ෂික වාර්තා, පුවත්පත් නිවේදන සහ වෙබ් අඩවි තුළ පහත සඳහන් වගු අංක 1 ප්‍රකාරව ප්‍රකාශයට පත් කළ යුතුය.

වගු අංක 1: වාර්ෂික හා කාර්තුමය අවම අනාවරණයන් ප්‍රකාශනයට පත් කිරීම		
වාර්තා/තොරතුරු වර්ගය	වාර ගණන සහ ප්‍රකාශන මාධ්‍යය	
	කාර්තුමය	වාර්ෂිකව
ආදායම් ප්‍රකාශය	පු, වෙ	වා, පු, වෙ
විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය	පු, වෙ	වා, පු, වෙ
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය	පු, වෙ	වා, පු, වෙ
හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය	පු, වෙ	වා, පු, වෙ
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය	පු, වෙ	වා, පු, වෙ
මිනුම් පදනම මත මූල්‍ය උපකරණ විග්‍රහය	වෙ	වා, වෙ
ණය සහ අත්තිකාරම් පිළිබඳ විග්‍රහය	වෙ	වා, වෙ
තැන්පතු පිළිබඳ විග්‍රහය	වෙ	වා, වෙ
තෝරාගත් කාර්යසාධන දර්ශක	පු, වෙ	වා, පු, වෙ

වා - වාර්ෂික වාර්තා පු - පුවත්පත් නිවේදන වෙ - වෙබ් අඩවි

- 4.3 බලපත්‍රලාභී බැංකු විසින් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය අදාළ කාර්තුව අවසානයේදී වාර්තා කළ යුතු අතර, එහි පෙර මූල්‍ය වර්ෂයට අදාළ විගණනය කළ දත්ත සැසඳුම් අගයන්ද සහිතව ප්‍රකාශයට පත් කළ යුතුය.
 - 4.4 මූල්‍ය වර්ෂයේ අදාළ කාර්තුව අවසානය දක්වා වන වාර්තා කාලපරිච්ඡේදය තුළ සමුච්චිත වටිනාකම් ආදායම් ප්‍රකාශයෙහි වාර්තා විය යුතුය. ආදායම් ප්‍රකාශයට අදාළ සැසඳුම් අගයන් පෙර මූල්‍ය වර්ෂයේ සමාන කාලපරිච්ඡේදයට අදාළ විය යුතුය.
 - 4.5 විගණනය කරන ලද මූල්‍ය වාර්තා පුවත්පත් නිවේදනවල සහ වෙබ් අඩවි වල පළ කිරීමේදී තත්වාගණනය කළ විගණන මත සම්බන්ධයෙන් තොරතුරු වෙනොත් බලපත්‍රලාභී බැංකු විසින් ඒවාද ඇතුළත් කළ යුතුය.
 - 4.6 වාර්තා කරන දිනට අදාළව තෝරාගත් ප්‍රධාන කාර්යසාධන දර්ශක සහ අදාළ අනුපාත බලපත්‍රලාභී බැංකුවලට වාර්තා කළ යුතු අතර, සංසන්දනාත්මක ප්‍රධාන කාර්යසාධන දර්ශක සහ අනුපාත පෙර මූල්‍ය වසරේ විගණනය කරන ලද මූල්‍ය වාර්තා මත පදනම් විය යුතුය.
 - 4.7 ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත බලපත්‍රලාභී බැංකු සිය ගෝලීය මෙහෙයුම් කටයුතු වලට අදාළව දැනට පවත්නා ප්‍රධාන කාර්යසාධන දර්ශක කාර්තුව පදනම් මත ප්‍රකාශයට පත් කළ යුතු අතර, විගණනය කරන ලද මූල්‍ය තොරතුරු මත පදනම්වූ අනුපාත සිය මව් බැංකුවෙහි විගණනය කරන ලද මූල්‍ය වාර්තාද සමග ප්‍රකාශයට පත් කළ යුතුය. අදාළ තොරතුරු දේශීය මුදල් ඒකක වලින් හෝ ඇමරිකානු ඩොලර් වලින් හෝ ව්‍යාපාර සමූහය පිළිබඳ තොරතුරු වාර්තා කරන තීරුවෙහි වාර්තා කළ යුතුය.
 - 4.8 මූලික කාර්යසාධන දර්ශක, අදාළ බැංකු පනතේ නිර්දේශන, නිශ්චයන්, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ වලදී ඇති නිර්වචනයන්ට අනුකූලව ගණනය කළ යුතුය.
 - 4.9 ආකෘතියේ යම් අයිතමයකට අදාළව “ශුන්‍ය” අගයක් වාර්තා කළ යුතු වූ විට එම අයිතමය මකා දැමීමෙන් තොරව “ශුන්‍ය” ලෙස වාර්තා කළ යුතුය.
5. කළමනාකාරිත්වයේ වගකීම්
- 5.1 බලපත්‍රලාභී බැංකුවල අධ්‍යක්ෂක මණ්ඩලය හා කළමනාකාරිත්වය තම භාරකාරිත්ව වගකීම් ප්‍රකාරව බැංකුවෙහි මූල්‍ය තත්ත්වය පිළිබඳ නිවැරදි තත්ත්වය හෙළි කළ යුතුය.
 - 5.2 පැවතිය යුතු විවක්ෂණ අනුපාතයන්ට අනුකූල නොවන අවස්ථා වේ නම් බලපත්‍රලාභී බැංකු ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රවාරණයක් ලබා දිය යුතු අතර, විවක්ෂණ අනුපාතයන්ට ළඟා වීම පිණිස බලපත්‍රලාභී බැංකුව අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගද සඳහන් කළ යුතුය.
 - 5.3 බලපත්‍රලාභී බැංකු විසින් සාවධාන ප්‍රකාශන/තොරතුරු පළ කිරීමෙන් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය ප්‍රමාණවත් තොරතුරු හෙළිදරව් නොකර සිටීමෙන් වැළකී සිටිය යුතුය.
 - 5.4 බලපත්‍රලාභී බැංකු විසින් මෙහි අවම වශයෙන් භාවිතා කළ යුතු යැයි දක්වා ඇති හෙළිදරව් කිරීමේ අවශ්‍යතා වලට අනුගත විය යුතු අතර පොදු මහජනතාව උදෙසා අමතර හෙළිදරව් කිරීම්ද අන්තර්ගත කිරීම සඳහා අනුබල දෙනු ලැබේ.
6. මූල්‍ය ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීමේ කාල වකවානු
- 6.1 බලපත්‍රලාභී බැංකු විසින් කාර්තුව ප්‍රකාශන සෑම කාර්තුවක් අවසානයේ සිට මාස 2 ක් ඇතුළත සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි දිනපතා පුවත්පත් වල අවම වශයෙන් එක් වරක් හෝ ප්‍රකාශයට පත් කළ යුතුය.
 - 6.2 විගණනය කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශන, මූල්‍ය වර්ෂය අවසාන වී මාස පහක් ඇතුළත ප්‍රකාශයට පත් කළ යුතුය.
 - 6.3 බැංකුව විසින් විගණනය කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශන මූල්‍ය වසර අවසානයේ සිට මාස 3 ක් ඇතුළත ප්‍රකාශයට පත් කරන්නේ නම්, ඉහත 6.1 සඳහන් කර ඇති පරිදි හතරවන කාර්තුව අදාළ මූල්‍ය ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීම අවශ්‍ය නොවේ.
7. බලාත්මක වන දිනය/ කාලපරිච්ඡේදය
- 7.1 කාර්තුව වාර්තාකරණයට අදාළ ආකෘතීන් 2019.01.01 දින හෝ ඊට පසු ආරම්භ වන කාර්තුව වලට අදාළ වේ.
 - 7.2 වාර්ෂික වාර්තාකරණයට අදාළ ආකෘතීන් 2018.01.01 දින හෝ ඊට පසු ආරම්භ වන මූල්‍ය වර්ෂ වලට අදාළ වේ.
8. අහෝසි කිරීම්
- 8.1 පහත සඳහන් චක්‍රලේඛ මෙමගින් අහෝසි කෙරේ
 - (i) බැංකු වල විගණනය කරන ලද වාර්ෂික ගිණුම් පිළියෙල කිරීම පිළිබඳ 1998.06.02 වන දිනැති අංක BS/38/90 දරන චක්‍රලේඛය;
 - (ii) පුවත්පත් නිවේදන වල බැංකු ගිණුම් ප්‍රකාශ කිරීමේදී කළ යුතු පොදු හෙළිදරව් කිරීම් පිළිබඳ 2001.09.10 වන දිනැති අංක BS/62/97 දරන චක්‍රලේඛය;
 - (iii) පුවත්පත් නිවේදන වල බැංකු වල කාර්තුව මූල්‍ය ප්‍රකාශන ප්‍රකාශ කිරීමේදී කළ යුතු පොදු හෙළිදරව් කිරීම් පිළිබඳ 2005.09.30 වන දිනැති අංක 02/04/003/0401/001 දරන චක්‍රලේඛය;
 - (iv) බැංකු වල කාර්තුව මූල්‍ය ප්‍රකාශන පුවත්පත් වල ප්‍රකාශ කිරීම පිළිබඳ 2006.01.26 වන දිනැති අංක 02/04/003/0401/001 දරන චක්‍රලේඛය;

- (v) බැංකු වල විගණනය කරන ලද මූල්‍ය වාර්තා භාර දීම පිළිබඳ 2006.02.13 වන දිනැති චක්‍රලේඛය;
- (vi) බැංකු වල විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන පුවත්පත් වල පළ කිරීම පිළිබඳ 2006.02.21 දිනැති අංක 02/04/003/0401/001 දරන චක්‍රලේඛය;
- (vii) බැංකු වල ප්‍රමාණවත් නොවන / සාවද්‍ය හෙළිදරව්කිරීම් / පුවත්පත් නිවේදන පිළිබඳ 2006.03.24 වන දිනැති අංක 02/04/003/0401/0001 දරන චක්‍රලේඛය;
- (viii) මහජනතාවට හෙළිදරව් කිරීම සඳහා බැංකු වල කාර්තුමය මූල්‍ය ප්‍රකාශන පුවත්පත් වල පළ කිරීම පිළිබඳ 2013/02/11 දිනැති අංක 02/17/900/0001/04 දරන චක්‍රලේඛය;
- (ix) බැංකුවල විගණනය කරන ලද වාර්ෂික ගිණුම් පිළියෙල කිරීම, ඉදිරිපත් කිරීම සහ ප්‍රකාශ කිරීම පිළිබඳ 2013.02.11 දිනැති අංක 02/17/900/0001/04 දරන චක්‍රලේඛය;
- (x) මූල්‍ය වාර්තා සහ අනෙකුත් හෙළිදරව් කිරීම් වෙබ් අඩවි වල ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ 2013.09.17 දින පළ කරන ලද අංක 02/17/800/0002/002 දරන චක්‍රලේඛය සහ
- (xi) පුවත්පත් වල හා වෙබ් අඩවි වල පළ කළ යුතු අමතර කාර්තුමය හෙළිදරව් කිරීම් පිළිබඳව 2013.10.11 දින නිකුත් කරන ලද අංක 02/17/900/0001/004 දරන චක්‍රලේඛය.

අත්සන් කළේ
ඒ ඒ එම් නාසිම්
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

මෙම චක්‍රලේඛයෙහි ඇමුණුම් අංක 01 සහ 02 <http://www.cbsl.gov.lk/en/laws/directions-circulars-guidelines-for-banks> ඔස්සේ ලබා ගත හැක.

චක්‍රලේඛය 2019 අංක 03

2019 මාර්තු 12

**ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි මත සිදු කරනු ලබන
ආනයන සඳහා වන ආන්තික අවශ්‍යතා**

ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි මත සිදු කරන ආනයන සඳහා වන ආන්තික අවශ්‍යතා සම්බන්ධයෙන් 2018 ඔක්තෝබර් 11 වන දින නිකුත් කරන ලද, 2018 අංක 02 දරන චක්‍රලේඛය, 2019 මාර්තු 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරන ලද බව සියලු බලපත්‍රලාභී බැංකු වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ.

අත්සන් කළේ
ජේ පී ගමලත්
වැඩ බලන අධ්‍යක්ෂ
බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව

චක්‍රලේඛය 2019 අංක 04

2019 මාර්තු 13

**බලපත්‍රලාභී බැංකු වල පොළී සහිත ඉතුරුම් සහ කාලීන තැන්පතු සඳහා
පොළී නොවන දිරිගැන්වීම් යෝජනා ක්‍රම**

- | | |
|--|---|
| 1. අරමුණ | 1.1 පොළී සහිත කාලීන සහ ඉතුරුම් තැන්පතු ව්‍යාප්ත කිරීම සඳහා පොළී නොවන දිරිගැන්වීම් යෝජනා ක්‍රම පිරිනැමීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාපනය කෙරෙන පොළී අනුපාත ප්‍රතිපත්තීන් නොසලකා හැරීමක් කෙරෙන අතර, බලපත්‍රලාභී බැංකු අතර අනවශ්‍ය තරගකාරීත්වයක් ජනිත කරවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය වේ. ඒ අනුව, තැන්පතුකරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම උදෙසා සාධාරණ තරගකාරීත්වයක් මෙන්ම වෙළඳපොළ මගින් තීරණය වන පොළී අනුපාතයන් ප්‍රචර්ධනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පහත විධානයන්ට අනුකූල වන ලෙස බලපත්‍රලාභී බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. |
| 2. අවසර නොලත් දිරිගැන්වීම් යෝජනා ක්‍රම | 2.1 මූල්‍ය උපකරණයක / සේවාචක ලක්ෂණ විකෘති කිරීම මගින් ගනුදෙනුකරුවන්ට අවාසි සහගත තත්වයන් ඇති කරනු ලබන (උදා: ඉතුරුම් තැන්පතු සඳහා සාපේක්ෂව අඩු පොළී අනුපාත පිරිනැමීම, කාලීන තැන්පතු වල ලක්ෂණ ඉතුරුම් ගිණුම් වලට අන්තර්ගත කිරීම) පහත දැ බලපත්‍රලාභී බැංකු විසින් සිදු නොකළ යුතුය.

i. දිනුම් ඇදීම් / ලොතරැයි ක්‍රම
ii. ත්‍යාග ක්‍රම ආදිය |
| 3. අවසරලත් ත්‍යාග ක්‍රම | 3.1 පහත කොන්දේසි වලට අනුගතව ත්‍යාග ක්‍රම (උත්සව සමයේදී / ප්‍රචර්ධන) පවත්වාගෙන යාමට බලපත්‍රලාභී බැංකු වලට හැකියාව ඇත: |

- i. අදාළ මූල්‍ය උපකරණය, සේවාව හෝ උපකරණ/ සේවා කාණ්ඩයට අයත් සියළුම ගනුදෙනුකරුවන් පිරිනමන ත්‍යාගය ලැබෙන විටදී,
- ii. මූල්‍ය උපකරණයෙහි ස්වභාවය මත පදනම්ව අදාළ වෙළඳපොළ පොළී අනුපාත පිරිනමන විටදී,
- iii. ත්‍යාගයේ පිරිවැය ගනුදෙනුකරුවන් වෙතින් අය නොකරන විටදී සහ
- iv. පිරිනමන ත්‍යාග සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් මත අතිරේක නියමයන් සහ කොන්දේසි කිසිවක් ඉදිරිපත් නොකරන විටදී.

අත්සන් කළේ

ජේ පී ගමලන්
වැඩ බලන අධ්‍යක්ෂ
බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව

බැංකු පනත් විධාන 2019 අංක 01

2019 අප්‍රේල් 17

මෝටර් රථ වාහන සහ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග

මෝටර් රථ වාහන සහ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග පිළිබඳව 2018 ඔක්තෝබර් 12 වන දින නිකුත් කරන ලද 2018 අංක 07 දරන විධානයන්, මෙම විධානය නිකුත් කරන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලද බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

අත්සන් කළේ
එච්.ඒ.කරුණාරත්න
ශ්‍රී ලංකා මහ බැංකුවේ වැඩ බලන ජ්‍යෙෂ්ඨ
නියෝජ්‍ය අධිපති/
ප්‍රධාන විධායක නිලධාරී

චක්‍රලේඛය 2019 අංක 05

2019 අප්‍රේල් 18

සහනදායී කොන්දේසි මත නිකුත් කළ තීරුබදු බලපත්‍ර යටතේ මෝටර් රථ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින සීමා ඉවත් කිරීම

1. පහත දැක්වෙන පරිදි සහනදායී කොන්දේසි මත නිකුත් කළ තීරුබදු බලපත්‍ර යටතේ මෝටර් රථ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින සීමා පහත පරිදි ඉවත් කරන බව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂ බැංකු වෙත දැනුම් දෙනු ලැබේ:

- (අ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 යටතේ මෝටර් රථ ආනයනය සඳහා නිකුත් කරන ලද තීරුබදු බලපත්‍ර සඳහා ණයවර ලිපි විවෘත කිරීම පහත සඳහන් දිනට හෝ ඉන් පසුව සිදු කළ හැකිය.
 - (i) 2018.12.31 දින හෝ ඊට ප්‍රථම නිකුත් කරන ලද තීරුබදු බලපත්‍ර සඳහා 2019.05.01
 - (ii) ඕනෑම දිනකදී නිකුත් කරන ලද බලපත්‍ර සඳහා 2019.06.01
- (ආ) වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 සහ පසුව සිදුකරන ලද සංශෝධන යටතේ මෙන්ම විදේශයන්හි ශ්‍රී ලංකා දූත සේවාවන්/ එතෙර තනතුරු සඳහා පත් කරන ලද නිලධාරීන් වෙනුවෙන් මෝටර් රථ ආනයනය / මිළදී ගැනීම් සඳහා නිකුත් කරන ලද තීරුබදු බලපත්‍ර සම්බන්ධයෙන් ණයවර ලිපි විවෘත කිරීම පහත සඳහන් දිනට හෝ ඉන්පසුව සිදු කළ හැක.
 - (i) 2018.09.30 දින හෝ ඊට ප්‍රථම නිකුත් කරන ලද තීරුබදු බලපත්‍ර සඳහා 2019.06.01
 - (ii) 2018.11.30 දින හෝ ඊට ප්‍රථම නිකුත් කරන ලද තීරුබදු බලපත්‍ර 2019.07.01
 - (iii) 2019.02.28 දින හෝ ඊට ප්‍රථම නිකුත් කරන ලද තීරුබදු බලපත්‍ර 2019.08.01
 - (iv) 2019.06.30 දින හෝ ඊට ප්‍රථම නිකුත් කරන ලද තීරුබදු බලපත්‍ර 2019.09.01
 - (v) ඕනෑම දිනකදී නිකුත් කරන ලද තීරුබදු බලපත්‍ර සඳහා 2019.10.01

2. මෝටර් රථ වාහන ආනයනය සීමා කිරීම පිළිබඳ 2018.09.28 දින නිකුත් කරන ලද 2018 අංක 06 දරන බැංකු පනත් විධානයන්හි විධාන අංක 02, 2019 අප්‍රේල් 18 දින නිකුත් කරන ලද 2019 අංක 02 දරන බැංකු පනත් විධානය මගින් ඉවත් කරන ලදී.

අත්සන් කළේ
ජේ පී ගමලන්
වැඩ බලන අධ්‍යක්ෂ
බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව

බැංකු පනත් විධාන 2019 අංක 02

2019 අප්‍රේල් 18

මෝටර් රථ වාහන ආනයනය සීමා කිරීමේ ක්‍රියාමාර්ග

1. මෝටර් රථ වාහන ආනයනය කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් 2018 සැප්තැම්බර් 28 වන දිනැති 2018 අංක 06 දරන බැංකු පනත් විධාන, මෙම විධානය නිකුත් කෙරෙන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලද බව සියළු බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.
2. සහනදායී පදනම මත මෝටර් රථ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් වන සීමා ඉවත් කරමින් නිකුත් කරන ලද, 2019 අංක 05 දරන චක්‍රලේඛය යටතේ නියමකර ඇති අවශ්‍යතාවයන්ට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු අනුකූල විය යුතුය.

අත්සන් කළේ
 එච්.ඒ.කරුණාරත්න
 ශ්‍රී ලංකා මහ බැංකුවේ වැඩ බලන ජ්‍යෙෂ්ඨ
 නියෝජ්‍ය අධිපති/
 ප්‍රධාන විධායක නිලධාරී

චක්‍රලේඛය 2019 අංක 06

2019 අප්‍රේල් 26

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය - ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 09: මූල්‍ය උපකරණ, බලපත්‍රලාභී වාණිජ බැංකුවල ක්‍රියාවට නැංවීම පිළිබඳව නිකුත් කළ 2018 අංක 04 දරන චක්‍රලේඛය සඳහා උගත පූරණය

- 01 2018 දෙසැම්බර් 31 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් SLFRS 9 හි අවශ්‍යතාවයන්ට අනුව බැංකු ක්ෂේත්‍රයේ සංගතතාව සහ විචක්ෂණ යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා වාණිජ බැංකු වලට SLFRS 9 මාර්ගෝපදේශණය නිකුත් කරන ලදී.
- 02 මුදල් මණ්ඩලය විසින් වාණිජ බැංකු විසින් පත් කරන ලද නියෝජිතයන්, වැඩි වෙළඳපොළ පොළී අනුපාතිකයන් පිළිබඳ ක්‍රියාකාරී කමිටුවේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මුහුණ දෙන ලද ගැටළු සලකා බැලීමෙන් අනතුරුව පහත දැක්වෙන ක්‍රියාමාර්ගයන් SLFRS 9 වලට අදාළ අතුරු මිමීමක් ලෙස අදාළ වාණිජ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව සංක්‍රාන්ති සමයේ යොදා ගැනීමට තීරණය කර ඇත.
 - (i) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 9 හි මූල්‍ය උපකරණ වාණිජ බැංකු සඳහා යොදා ගැනීමේ මාර්ගෝපදේශයේ ඇමුණුම I හි කාණ්ඩ අංක 1.2 හි අවශ්‍යතාවයන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 31.12.2018 නිකුත් කරන ලද වාණිජ බැංකු වල ණය අවදානම සැලකිය යුතු ලෙස වැඩි වීම පිළිබඳ දින 30 හි උපමර්දනීය පූර්වානුමිතය දින 60 දක්වා අභ්‍යන්තරව අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කරන ලද කාර්ය පටිපාටියන්ට අනුව 01.01.2019 සිට 30.06.2020 අතර කාලයේ ඒකාබද්ධ ණය සීමාව රු.මි. 25 ට වැඩි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා යොදා ගත හැක.
 - (ii) ඉහත සඳහන් චක්‍රලේඛයේ ඇමුණුම අංක I හි කාණ්ඩ 1.2(ආ) සහ 1.3(ආ) ට අනුව වාණිජ බැංකු විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ඒකාබද්ධ ණය සීමාව රු.මි. 25 ට වැඩි 01.01.2019 සිට 30.06.2020 අතර කාලයේ ප්‍රතිව්‍යුහගත කරන ලද ණය පහසුකම් නිදහස් කළ යුතුය.
 - (iii) තවද, නැවත නැවත සඳහන් කරනුයේ ඉහත දැක්වෙන මාර්ගෝපදේශ කොන්දේසි වලට අනුව ණය පහසුකමක් ප්‍රතිව්‍යුහගත කරන ලද ණය පහසුකම් ලෙස සලකා බැලිය යුත්තේ ණය ගුණාත්මකභාවයේ අඩුවීම නිසා මූලික ආපසු ගෙවීමේ කොන්දේසි වෙනස් කළද, ශ්‍රී ලංකා මහ බැංකු චක්‍රලේඛ අනුව එය ක්‍රියාකාරී ණය පහසුකමක් (නාවකාලික අයිරා පහසුකම්ද ඇතුළත්) ලෙස පවතින විට පමණි. ව්‍යාපාරික කටයුත්තක් පැවතියේ නම් සහ ණය අවදානමේ සැලකිය යුතු වැඩි වීමක් නොතිබුනේ නම් භාණ්ඩාගාර අලාභයක් නොමැතිව යම් පහසුකමක් දීර්ඝ කළ හැකිවේ. මූලික ආපසු ගෙවීමේ කොන්දේසි වෙනස් කිරීමේදී හෝ දීර්ඝ කිරීමේදී ණය අවදානම ගණනය කිරීම සඳහා සියලු සාධක සලකා බැලීමට අදාළ අභ්‍යන්තර ක්‍රියාමාර්ගයන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කළ යුතුය.
 - (iv) 2020.06.30 දක්වා අනුරූ කාලපරිච්ඡේදය තුළ වාණිජ බැංකු විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා දෙන ලද අත්තිකාරම් කළඹ අධ්‍යයනය සහ පසු විපරම් කිරීමට අවශ්‍ය පියවරයන් ගත යුතු අතර, මෙම කාණ්ඩයන් සහ අනුකාණ්ඩයන් සඳහා අපේක්ෂිත අලාභ වෙන් කිරීම් ගණනය කරන ආකෘති වර්ධන කිරීමට පියවර ගත යුතුය.
 - (v) තවද නාවකාලික අයිරා පහසුකම් වෙනුවට අවදානම සහ මිල සාධාරණ අනුපාතයන් යටතේ ගණනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පහසුකම් ලෙස මූල්‍ය පහසුකම් වැනි උපක්‍රමික නිෂ්පාදන බලපත්‍රලාභී බැංකු භාවිතා කළ යුතුය.

අධ්‍යක්ෂ
 බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව

බැංකු පනත් විධාන 2019 අංක 03

2019 අප්‍රේල් 26

ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා ප්‍රමිති පිළිබඳ බාසල් III නියාමන රාමුව යටතේ සඳහන් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්

ප්‍රාග්ධන අවශ්‍යතා පිළිබඳ 2016 අංක 01 දරන බැංකු පනත් විධාන, ද්‍රවශීලතා ආවරණ අනුපාතය පිළිබඳ 2018 අංක 09 දරන බැංකු පනත් විධාන බාසල් III ප්‍රාග්ධන හා ද්‍රවශීලතා ප්‍රමිති යටතේ වන ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය පිළිබඳ 2018 අංක 08 දරන බැංකු පනත් විධාන සඳහා වන සංශෝධන පහත පරිදිය:

1 සංශෝධන 1.1 ප්‍රාග්ධන අවශ්‍යතාවයන්

සුළු හා මධ්‍ය පරිමාණ නිරාවරණයන් වල යෝග්‍යතාව නිර්ණායක දී ඇති ජාලගත ලේඛණ අංක 20.3.1.8.1.0 හි (d) (i) හි (iii) (A) කොටසේ ඇමුණුම් iv හි උපලේඛණ I හි දක්වා ඇති බැංකු පනතේ 2016 අංක 01 දරන ප්‍රාග්ධන අවශ්‍යතාවයන් පිළිබඳ විධානය මෙහි ඇමුණුම් අංක I හි I කොටසට අනුව සංශෝධනය වේ.

1.2 ද්‍රවශීලතා ආවරණ අනුපාතය

ජාලගත ලේඛණ අංක 19.3.1.1.2.0 හි ඇමුණුම් II හි 2018 අංක 09 දරන බැංකු පනතේ විධානයේ ඇති ද්‍රවශීලතා ආවරණ අනුපාතය මෙහි ඇමුණුම් අංක II හි දෙවන කොටසට අනුව සංශෝධනය වේ.

1.3 ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය

ජාලගත ලේඛණ අංක 32.2.2.1.0.0 හි ඇමුණුම් II හි උපලේඛණ I ට අනුව ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය පිළිබඳ 2018 අංක 08 දරන බැංකු පනතේ විධානය මෙහි ඇමුණුම් I හි III වන කොටසට අනුව සංශෝධනය වේ.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,
මුදල් මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ,
ශ්‍රී ලංකා මහ බැංකුව.

ඇමුණුම I

I කොටස : ප්‍රාග්ධන අවශ්‍යතාවයන්

ජාලගත ලේඛණ අංකය	අයිතමය
20.3.1.8.1.0	(d) (i) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වන නිරාවරණයන්
	(i) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා බැංකුවක ඇති උපරිම ණය නිරාවරණය රු.මි.250 නොඉක්මවිය යුතුය.
	(ii) අදාළ පහසුකම් සපයන අවස්ථාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායේ වාර්ෂික පිරිවැටුම රු. මි. 750 නොඉක්මවිය යුතුය.
	(iii) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වාර්ෂික පිරිවැටුම සත්‍යාපනය කිරීම සඳහා බැංකුව විසින් අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කරන ලද අභ්‍යන්තර යාන්ත්‍රණයක් යොදා ගත යුතුය.

II කොටස : ද්‍රවශීලතා ආවරණ අනුපාතය

ජාලගත ලේඛණ අංකය	අයිතමය
19.3.1.1.2.0	සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්
	සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මගින් බැංකු වල තබා ඇති මුළු තැන්පතු වල වටිනාකම රු.මි.250 නොඉක්මවිය යුතුය.
	සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ලෙස සුදුසුකම් ලැබීමේ නිර්ණායකයන් පහත පරිදි වේ:
	(i) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායේ වාර්ෂික පිරිවැටුම තැන්පතුව ලබා ගන්නා අවස්ථාවේදී හෝ පහසුකම් සපයන අවස්ථාවේදී රු.මි. 750 නොඉක්මවිය යුතුය.
	(ii) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායේ වාර්ෂික පිරිවැටුම සත්‍යාපනය කිරීම සඳහා බැංකුව විසින්, අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද අභ්‍යන්තර යාන්ත්‍රණයක් යොදා ගත යුතුය.

III කොටස : ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය

ජාලගත ලේඛණ අංකය	අයිතමය
32.2.2.1.0.0	සුළු (retail) ගනුදෙනුකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් තබා ඇති පරිණත කාලයක් නොමැති තැන්පතු හා ඉතිරි වී ඇති පරිණත කාලය වසරකට අඩු තැන්පතු
	සුළු (retail) ගනුදෙනුකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් තබා ඇති පරිණත කාලයක් නොමැති තැන්පතු සහ / හෝ ඉතිරි වී ඇති පරිණත කාලය වසරකට අඩු කාලීන තැන්පතු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සැලකීමේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් බැංකුවක තබා ඇති මුළු තැන්පත් වටිනාකම රුපියල් මිලියන 250 නොඉක්ම විය යුතුය.
	සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ලෙස සුදුසුකම් ලැබීමේ නිර්ණායකයන් පහත පරිදි වේ:
	(i) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායේ වාර්ෂික පිරිවැටුම තැන්පතුව ලබා ගන්නා අවස්ථාවේ හෝ පහසුකම් සපයන අවස්ථාවේදී රු. මි. 750 නොඉක්මවිය යුතුය.
	(ii) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායේ වාර්ෂික පිරිවැටුම සත්‍යාපනය කිරීම සඳහා බැංකුව විසින් අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද අභ්‍යන්තර යාන්ත්‍රණයක් යොදා ගත යුතුය.

බලපත්‍රලාභී බැංකුවල රුපියල් තැන්පතු සඳහා අදාළ උපරිම පොලී අනුපාත

ආර්ථිකයේ පවත්නා තැන්පතු හා ණය සඳහා වන ඉහළ මූර්ත පොලී අනුපාත සහ මූල්‍ය පද්ධතිය හරහා මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය කිරීම, ශක්තිමත් කිරීමේ සහ වේගවත් කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු (මෙතැන් සිට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ.) විසින් ණය සඳහා අය කරන පොලී අනුපාත අඩු කිරීම මගින් මූර්ත ආර්ථිකයට ණය ගලායාම් වැඩි කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු විසින් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොලී අනුපාත මත නියෝගයක් මුදල් මණ්ඩලය මගින් මෙයින් නිකුත් කරනු ලැබේ.

1. මුදල් නීති පනත යටතේ බලගැන්වීම
 - 1.1 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 104(1)(අ) වගන්තිය අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් විවිධ වර්ගයේ තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොලී අනුපාතයන් කලින් කලට තීරණය කිරීමට මුදල් මණ්ඩලයට හැකියාව ඇත.
2. රුපියල් තැන්පතු සඳහා උපරිම පොලී අනුපාත
 - 2.1 මෙම නියෝගයේ දක්වා ඇති විශේෂිත අවස්ථාවන්හිදී හැර, බලපත්‍රලාභී බැංකු විසින් රුපියල් තැන්පතු සඳහා අර්ථසහය කළ හැකි/ගෙවිය හැකි උපරිම පොලී අනුපාත;
 - (i) පහත අංක 1 වගුවෙහි දක්වා ඇති පරිදි තීරණය කරනු ලබන පොලී අනුපාත නොඉක්මවිය යුතු අතර
 - (ii) නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය හෝ දින 364 භාණ්ඩාගාර බිල්පත් වල බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතය (භාණ්ඩාගාර බිල්පත් අනුපාතය) මත තීරණය වේ.

වගුව 01: බලපත්‍රලාභී බැංකු වල ඇති රුපියල් තැන්පතු කල් පිරීමේදී ලබා දිය හැකි උපරිම පොලී අනුපාතය	
තැන්පතු කාලය	වාර්ෂික උපරිම පොලී අනුපාතය
ඉතුරුම් සහ මාස 3 ට අඩු තැන්පතු කාලයක් සහිත හෝ කල් පිරීමේ දිනයක් සඳහන්ව නොමැති අනෙකුත් තැන්පතු	නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 0.50%
කාලීන තැන්පතු	
මාස 3 සහ මාස 6 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය - 0.50%
මාස 6 සහ අවුරුදු 1 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය
අවුරුදු 1 සහ අවුරුදු 2 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 1.00%
අවුරුදු 2 සහ අවුරුදු 3 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 1.50%
අවුරුදු 3 සහ අවුරුදු 5 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 2.00%
අවුරුදු 5 හෝ ඊට වැඩි	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 2.50%

- 2.2 තවද, කාලීන තැන්පතුවක, තැන්පතු කාලය තුළ වරින්වර සිදු කරනු ලබන පොලිය ගෙවීම් සඳහා පොලී අනුපාත ගණනය කිරීමේදී, එහි වාර්ෂික ඵලදායී අනුපාතය ඉහත සඳහන් උපරිම පොලී අනුපාත නොඉක්මවන ලෙස ගණනය කළ යුතුය.
- 2.3 2.1(i) නියෝගයේ ප්‍රතිපාදන එසේ පැවතියද, අවුරුදු 18 ට අඩු ළමුන්ගේ ඉතුරුම් ගිණුම් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් පවත්වා ගෙන යනු ලබන අවුරුදු 1 හෝ ඊට වැඩි කාලීන තැන්පතු සඳහා බලපත්‍රලාභී බැංකු වලට වගු අංක 1 හි දක්වා ඇති අනුපාත ඉක්මවා පදනම් අංක 50 (0.5%) ක උපරිම පොලී අනුපාතයක් ලබා දිය හැක.
3. අදාළ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය හා ඵලදා අනුපාතය
 - 3.1 නිර්දේශිත අනුපාත පහත පරිදි වේ:
 - (i) කිසියම් කාර්තුවකට අදාළ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය වන්නේ, එයට ආසන්නතම පෙර කාර්තුවේ අවසානයට පැවති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය වේ.
 - (ii) කිසියම් කාර්තුවකට අදාළ දින 364 භාණ්ඩාගාර බිල්පත් වල බරින් සාමාන්‍ය ඵලදා අනුපාතය, කලින් කාර්තුවෙහි පිළිගත් අවසන් ප්‍රාථමික වෙන්දේසි 4 හි බරින් සාමාන්‍ය ඵලදා අනුපාතයන්හි සරල සාමාන්‍යය වේ.
 - 3.2 2.1(i) නියෝගයෙහි දක්වා ඇති නිත්‍ය නියෝග පහසුකම් අනුපාත හා දින 364 භාණ්ඩාගාර බිල්පත් වල බරින් සාමාන්‍ය ඵලදා අනුපාත, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් සෑම වර්ෂයකම මාර්තු, ජූනි, සැප්තැම්බර්, දෙසැම්බර් මාස අවසානයේදී නිවේදනය කරනු ලැබේ.

- 4. කල් පිරීමට පෙර මුදල් ආපසු ගැනීමේදී අදාළ වන පොළී අනුපාතිකය
 - 4.1 මූලික ගිවිසගත් කල්පිරීමේ දිනට පෙර කිසියම් කාලීන තැන්පතුවකින් මුදල් ආපසු ගැනීමේදී, ආපසු ගන්නා දිනය දක්වා ගෙවනු ලබන පොළිය ගණනය කළ යුත්තේ, මුදල් ආපසු ගන්නා දිනට එම තැන්පතුව පැවති කාල සීමාවට අදාළ බලපත්‍රලාභී බැංකු විසින් ප්‍රකාශයට පත් කර ඇති පොළී අනුපාතය හෝ ගිවිසගත් පොළී අනුපාතයට වඩා පදනම් අංක 100 ක් අඩුවෙන් ගණනය කළ අනුපාතය අතරින් වඩා අඩු අගය පදනම් කර ගනිමිනි. ගිවිසගත් කල්පිරීම් දිනට පෙර මුදල් ආපසු ලබා ගැනීමේදී තැන්පතුව පවත්වා ගෙන ගිය කාලයට අදාළව ඉහත ආකාරයට ගණනය කළ පොළියට වඩා වැඩිපුර ගෙවා ඇති පොළී මුදලක් වේ නම් එම මුදල ගනුදෙනුකරුගෙන් නැවත අය කර ගත හැක. එසේ වුවද කල්පිරීමට පෙර මුදල් ආපසු මුදල් ලබා දීමේදී ගනුදෙනුකරුට ගෙවන පොළිය හා අනෙකුත් පහසුකම් ගණනය කිරීම සඳහා වෙනත් සුත්‍රයන් යොදා ගැනීමට බැංකු වලට හැකියාව ඇති අතර, එසේ ගෙවන ප්‍රතිලාභ මෙම විධානයෙහි සඳහන් කර ඇති සුත්‍රය අදාළ කරගෙන ගණනය කරන පොළිය නොඉක්මවිය යුතු අතර එය ගණනය කිරීමට යොදා ගන්නා පදනම පිළිබඳව තැන්පතුව ලබා දෙන අවස්ථාවේදීම ගනුදෙනුකරු දැනුවත් කළ යුතුය.
- 5. නිදහස් කිරීම්
 - 5.1 2.1 (i) නියෝගයෙහි දක්වා ඇති උපරිම අනුපාතය පහත අයිතමයන්ට අදාළ නොවේ.
 - (i) ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන ස්ථාවර තැන්පතු සඳහා ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දුන් විශේෂ පොළී යෝජනා ක්‍රමය
 - (ii) බලපත්‍රලාභී බැංකුවක් විසින් නිකුත් කළ, බලපත්‍රලාභී කොටස් වෙළඳපොලක ලැයිස්තුගත කර ඇති ණය සුරැකුම්පත් සහ,
 - (iii) මුදල් මණ්ඩලය විසින් මෙම නියෝගය යටතේ කලින් කලට විශේෂයෙන් නිදහස් කරනු ලබන බලපත්‍රලාභී බැංකු විසින් නිකුත් කරනු ලබන ලැයිස්තුගත නොකළ ණය සුරැකුම්පත්.
- 6. නියාමන අවශ්‍යතා සඳහා තොරතුරු වාර්තා කිරීම
 - 6.1 සෑම බලපත්‍රලාභී බැංකුවක් විසින්ම ‘BSD-WF-13-IR- පොළී අනුපාත (“බැංකු පමණයි” එකතුව)’ යන වෙබ් පදනම් කරගත් සතිපතා යොමු කළ යුතු වාර්තාවේ දැනට පවත්නා නියාමනයන්ට අනුකූලව, පොළී අනුපාත පිළිබඳ විස්තර ඉදිරිපත් කළ යුතුය.
- 7. අර්ථ නිරූපනයන්
 - 7.1 මෙම නියෝගයෙහි:
 - (i) ඉතුරුම් තැන්පතු හැර මාස 3 ක් හෝ ඊට වැඩි කාලයකට පසු ආපසු ගෙවීමේ එකඟතාවය මත බැංකුවක් විසින් ලබා ගන්නා හෝ නැවත අලුත් කරනා තැන්පතු කාලීන තැන්පතු ලෙස හැඳින්වේ.
 - (ii) ඕනෑම අවස්ථාවකදී මුදල් තැන්පත් කිරීමට හෝ මුදල් ආපසු ගැනීමට හැකියාව ඇති පොළී අනුපාතයක් දරන ගිණුම් ඉතුරුම් තැන්පතු ලෙස හැඳින්වේ.
 - (iii) තැන්පතුව ලබා ගන්නා දිනට හෝ නැවත අලුත් කරන දිනට අවුරුදු හැටට වැඩි පුද්ගලයන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස හැඳින්වේ.
- 8. ක්‍රියාත්මක කිරීම
 - 8.1 මෙම නියෝගය 2019 අප්‍රේල් 29 වන දින සිට බලපැවැත්වෙන අතර, නව තැන්පතු දැනට පවත්නා ඉතුරුම් තැන්පතු සහ නැවත අලුත් කරන කාලීන තැන්පතු සඳහා අදාළ වේ.

අත්සන් කළේ
 ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,
 මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති,
 ශ්‍රී ලංකා මහ බැංකුව.

2019 අප්‍රේල් 26

සියළුම බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත
 මහත්මයාණෙනි/මහත්මියණි

බලපත්‍රලාභී බැංකුවල ශ්‍රී ලංකා රුපියල් තැන්පතු සඳහා අය කළ හැකි උපරිම පොළී අනුපාත සඳහා 2019 ජූනි 30 දිනෙන් අවසන් වන කාර්තුවට අදාළ නිර්දේශිත අනුපාත

බලපත්‍රලාභී බැංකුවල ශ්‍රී ලංකා රුපියල් තැන්පතු මත වන උපරිම පොළී අනුපාතිකය සඳහා වන මුදල් නීති පනතේ 2019 නියෝග අංක 01 ට අදාළව 2019 පළමුවන කාර්තුව අවසානයේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා 2019 පළමුවන කාර්තුව තුළදී පවත්වන ලද දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා වූ අවසාන ප්‍රාථමික වෙන්දේසීන් 04ට අදාළව බර තබන ලද සාමාන්‍ය එලදා අනුපාතිකයන්ගේ සරළ සාමාන්‍යය පහත වගුව 01 හි දැක්වේ.

චක්‍රලේඛ 01- 2019 ජූනි 30 දිනෙන් අවසන් වන කාර්තුව සඳහා අදාළවන නිර්දේශිත අනුපාතිකයන්

අනුපාතිකය	%
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	8.00
දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය	10.54

අත්සන් කළේ
ඒ ඒ එම් තාසිම්
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

චක්‍රලේඛය 2019 අංක 07

2019 මැයි 08

සංචාරක කර්මාන්තය සඳහා සහන සැලසීම

රටෙහි වර්තමාන තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තයට ඇති වී ඇති අහිතකර බලපෑම සැලකිල්ලට ගෙන සහන අපේක්ෂා කරන සංචාරක කර්මාන්තයෙහි නියුතු පුද්ගලයන් හා ආයතන සඳහා පහත දැක්වෙන සහනයන් ලබා දෙන මෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වලින් (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හඳුන්වනු ලැබේ) ඉල්ලීම් කරනු ලැබේ.

- i. බලපත්‍රලාභී බැංකු වලට, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හෝ සංචාරක කර්මාන්තය සඳහා සේවා සපයන වෙනත් අධිකාරීන් හෝ කාර්යාංශ වල ලියාපදිංචි වී ඇති පුද්ගලයන් හෝ ආයතන සඳහා අවස්ථානුකූලව සහන කාලයක් ලබා දිය හැක.
- ii. 2019 අප්‍රේල් 18 වන දිනට පැවති හිඟ ණය පහසුකම් සඳහා ක්‍රියාකාරී කාණ්ඩයෙහි පවතින ණය පහසුකම් සම්බන්ධයෙන් (ප්‍රාග්ධනය සහ පොලිය යන ද්විත්වයම සඳහා) 2020 මාර්තු 31 දින දක්වා සහන කාලයක් ලබා දිය හැක.
- iii. බලපත්‍රලාභී බැංකු වල අධ්‍යක්ෂ මණ්ඩලය හෝ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලය පැවරූ වෙන් අයෙකු විසින් සහන කාලය ලබා දීම අනුමත කළ හැක.
- iv. බලපත්‍රලාභී බැංකු විසින් සහන කාල සීමාව තුළ ගෙවිය යුතු ප්‍රාග්ධනය සහ පොලිය කෙටි කාලීන ණය පහසුකමක් බවට පරිවර්තනය කරනු ලබනු ඇති අතර, 2020 ජූලි මාසයේ සිට නැවත අයකර ගනු ලැබේ. මෙම පහසුකම සඳහා සහනදායී පොලී අනුපාතයක් අය කරනු ලැබේ.
- v. බලපත්‍රලාභී බැංකු සහ ණය ගනුදෙනුකරු විසින් ඉහත ණය පහසුකම් වල ආපසු ගෙවීමේ කාල සීමාව සහ පොලී අනුපාතය පිළිබඳ එකඟතාවකට පැමිණිය යුතුය.
- vi. ණය වර්ගීකරණ සහ අධිමාන ණය වෙන්කිරීම් අරමුණු සඳහා බලපත්‍රලාභී බැංකු වලට අක්‍රීය ණය කාණ්ඩයෙහි පවතින ණය පහසුකම් ණය සහන කාලය තුළදී පෙර පැවති වර්ගීකරණ කාණ්ඩයෙහිම තබා ගත හැක.
- vii. බලපත්‍රලාභී බැංකු සහන කාලය තුළ අක්‍රීය ණය පහසුකම් මත පනවා ඇති දඩ පොලිය කපා හැරිය යුතුය.
- viii. බලපත්‍රලාභී බැංකු වලට සහන කාලය ලබාදුන් හිඟ ප්‍රාග්ධන හා පොලිය සලකා බැලීමෙන් අනතුරුවල අවශ්‍ය නම් කාරක ප්‍රාග්ධන පහසුකම් ලබා දීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනාක්‍රමය (ජය ඉසුරු) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමයන්හි අරමුදල් යොදා ගත හැකිය.
- ix. බලපත්‍රලාභී බැංකු විසින් එම සහනයන් ලබා දීම පිළිබඳ අවශ්‍ය ලේඛන පවත්වා ගෙන යා යුතුය.
- x. බලපත්‍රලාභී බැංකු විසින් ඇමුණුම I සඳහන් ආකාරයට අනුකූලව ලබා ගත් ණය ගැනුම්කරුවන් පිළිබඳ බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත මාසිකව ඊළඟ මාසයේ 15 වන දිනට පෙර වාර්තා කළ යුතුය.

ඒ ඒ එම් තාසිම්
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

මෙම චක්‍රලේඛයේ ඇමුණුම I <http://www.cbsl.gov.lk/en/laws/directions-circulars-guidelines-for-banks> ඔස්සේ ලබා ගත හැක.

පැහැදිලි කිරීම් සටහන 2019 අංක 01

2019 මැයි 16

**සංචාරක කර්මාන්තය සඳහා ලබාදුන් සහන පිළිබඳ වූ
2019 අංක 07 දරණ චක්‍රලේඛය සම්බන්ධ අර්ථ නිරූපණයන්**

සංචාරක කර්මාන්තය සඳහා ලබාදුන් සහන පිළිබඳ 2019 අංක 07 දරණ චක්‍රලේඛය සම්බන්ධයෙන් පහත දැක්වෙන අර්ථ නිරූපණයන් නිකුත් කරන ලදී.

- 1. පුද්ගලයන්
පුද්ගලයන් යන්නට සංචාරක අංශයට සේවාවන් සපයන තැනැත්තන් සහ සංචාරක අංශයෙහි සේවාවන් සපයන ආයතන වල ස්ථීර සේවකයන් අයත් වේ.
- 2. ලියාපදිංචිය
(i) සංචාරක අංශයෙහි සේවාවන් සපයන පුද්ගලයන් සහ ආයතන පහත දැක්වෙන කවර හෝ ආයතනයක 2019.04.18 දින වන විට ලියාපදිංචි වී සිටිය යුතුය.

- (අ) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
- (ආ) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ සිටින නියෝජිතයින්
 - (i) ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය
 - (ii) ශ්‍රී ලංකා සංචාරක සම්මේලන කාර්යාංශය
 - (iii) ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරන ආයතනය
- (ඇ) ශ්‍රී ලංකා හෝටල් ආයතනය
- (ii) ඉහත 2(i) හි දැක්වෙන කවර හෝ ආයතනයක 2019.04.18 වන විට ලියාපදිංචි වී නොමැති පුද්ගලයන් හෝ ආයතන මෙම සහන කාලය ලබා ගැනීම සඳහා අවම වශයෙන් ඔවුන්ගේ ව්‍යාපාර, 2019.04.18 වන විට ප්‍රාදේශීය සභා, නගර සභා හෝ මහනගර සභා වැනි පළාත් පාලන ආයතනයක ලියාපදිංචි කර තිබිය යුතු වන අතර සහන කාලය ලබා ගැනීම සඳහා එවැනි පුද්ගලයන් සහ ආයතන ඉහත 2(i) හි දැක්වෙන ආයතනවල දැන් ලියාපදිංචිය කළ යුතුය.

3. සහන කාලය ලබා දීම

- (i) සහන කාලය ලබා ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන් හෝ ආයතන ඒ සඳහා අදාළ බලපත්‍රලාභී බැංකු වලට අයදුම් කළ යුතු වේ.
- (ii) බලපත්‍රලාභී බැංකු එවැනි අයදුම්පත් තනි තනිව යෝග්‍යතාවය තක්සේරු කිරීම සඳහා ඉහත 2 හි සඳහන් කර ඇති අවශ්‍යතා ඇතුළත්ව ඇගයීම සිදු කළ යුතු වේ.
- (iii) 2019.04.18 වන දින පැවති එවැනි පුද්ගලයන් හෝ ආයතන වල ඕනෑම සක්‍රීය ණය පහසුකමක් (ප්‍රාග්ධනය හා පොළිය) සඳහා සහන කාලය ලබා දේ.
- (iv) බලපත්‍රලාභී බැංකු විසින් සහන කාලය ලබා ගැනීමට අයදුම් කළ සියළුම පුද්ගලයන් සහ ආයතන පිළිබඳ විස්තර සංචාරක කර්මාන්තය සඳහා සහන ලබා දීම සම්බන්ධ 2019 අංක 07 දරණ චක්‍රලේඛයෙහි නිර්දේශ කර ඇති ආකෘතිය අනුකූලව වාර්තා කළ යුතුය.

4. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් අංක 09 යටතේ ගිණුම්කරණ පිරිසම

- (i) බලපත්‍රලාභී බැංකු විසින් පොලී ආදායම හඳුනාගැනීම සහ මූල්‍ය වත්කම් ගිණුම්ගත කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරයන්ගේ ආයතනයේ නියමයන්ට අනුකූලව කටයුතු කළ යුතුය (ඇමුණුම I).

මෙහි ඇමුණුම I <http://www.cbsl.gov.lk/en/laws/directions-circulars-guidelines-for-banks> ඔස්සේ ලබා ගත හැක.

බැංකු පනත් විධාන 2019 අංක 04

2019 මැයි 31

මෝටර් රථ වාහන සම්බන්ධ ණය පහසුකම් සඳහා වන වටිනාකම මත ණය අනුපාතය

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 46(1) සහ 76(ඌ)(1) වගන්ති ප්‍රකාරව නිකුත් කරන ලදී.

මෝටර් රථ වාහන මිලදී ගැනීම හෝ භාවිතය සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු, මෙතැන් පටන් බලපත්‍රලාභී බැංකු ලෙස හඳුන්වන අතර, එමගින් ලබාදෙන ණය පහසුකම් සම්බන්ධයෙන් වටිනාකම මත ණය අනුපාතය ක්‍රියාවට නැංවීම උදෙසා, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත විධානයන් නිකුත් කරන ලදී.

- 01. පහත විධානය විසින් 2018 අංක 01 දරන බැංකු පනත් විධානයේ මෝටර් රථ වාහන සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය තීරණය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2.1 විධානය ආදේශනය කරනු ලැබේ.
 - (i) මෝටර් වාහන මිලදී ගැනීම හෝ භාවිතය සඳහා බලපත්‍රලාභී බැංකු විසින් ලබා දී ඇති ණය පහසුකම්, නැවත දැනුම් දෙන තුරු එම වාහන වල වෙළඳපොල වටිනාකමෙන් පහත සඳහන් ප්‍රතිශත නොඉක්මවිය යුතුය.
 - (අ) ලියාපදිංචි නොකළ සහ පළමු ලියාපදිංචියෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ වසරකට අඩු කාලයක් භාවිතා කළ වාහන සම්බන්ධයෙන්;

වගුව 01: වටිනාකම මත ණය අනුපාතය			
වාහන කාණ්ඩය	මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වාහන පන්තිය	විදුලි වාහන	අනෙකුත්
ව්‍යාපාරික වාහන	C1,C,CE,D1,D,DE,G1,G	90%	90%
මෝටර් කාර්, ක්‍රීඩා උපයෝගිතා වාහන සහ වෑන් රථ	B (සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි කැබ් රථ හැර)	90%	50%

ශ්‍රී රෝද රථ	B1	90%	25%
සැහැල්ලු ට්‍රැක් රථ	B	90%	90%
අනෙකුත් වාහන	A1,A සහ B කාණ්ඩය යටතේ වර්ගීකරණය කළ ඒකල කැබ් රථ	90%	70%
දෙමුහුම් මෝටර් කාර්, වැන් රථ සහ ක්‍රීඩා උපයෝගීතා වාහන	B (සැහැල්ලු ට්‍රැක් රථ සහ ඒකල කැබ් හැර)	50%	

(ආ) ප්‍රථම ලියාපදිංචියෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ වසරකට වඩා වැඩි කාලයක් භාවිතා කරන ලද සියලුම වාහන සඳහා 70%.

- සහන කොන්දේසි මත බලපත්‍ර යටතේ මෝටර් රථ ආනයනය කිරීම හෝ මිලදී ගැනීම සඳහා ලබා දී ඇති ණය පහසුකම් සඳහා වන වටිනාකම මත ණය අනුපාතිකය ගණනය කරනු ලබන්නේ මෝටර් රථයේ වෙළඳපොල වටිනාකම වෙනුවට නාම මාත්‍ර ඉන්වොයිසි වටිනාකම මත පදනම්වය.
- මෝටර් රථ වාහන ආනයනය සීමා කිරීමේ පියවර පිළිබඳ 2018.09.28 දින නිකුත් කරන ලද 2018 අංක 06 දරණ බැංකු පනත් විධානය; මෙම විධානය නිකුත් කළ දින සිට අවලංගු කෙරේ.

අත්සන් කළේ
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,
මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති,
ශ්‍රී ලංකා මහ බැංකුව.

පැහැදිලි කිරීම් සටහන 2019 අංක 02 2019 ජූනි 20

සංචාරක කර්මාන්තය සඳහා ලබාදුන් සහන පිළිබඳ 2019 අංක 07 දරන චක්‍රලේඛයට අදාළ අර්ථ නිරූපණයන්

පහත දැක්වෙන අර්ථ නිරූපණයන් 2019 මැයි 08 දිනැති 2019 අංක 07 දරන, සංචාරක කර්මාන්තය සඳහා ලබා දුන් සහන පිළිබඳ චක්‍රලේඛය සම්බන්ධයෙන් නිකුත් කෙරේ.

- ලියාපදිංචිය
 - 2019 අංක 01 දරන පැහැදිලි කිරීම් සටහනෙහි සඳහන් එකඟ ආයතනයකවත් ලියාපදිංචි වී නොමැති සංචාරක අංශයෙහි සේවා සපයන පුද්ගලයන් සහ ආයතන සහන කාලය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි ලියාපදිංචි විය යුතු වේ.
- සහන කාලය ලබා දීම
 - 2019.04.18 දිනට සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් සහ ආයතන (මින්පසු සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවන් ලෙස යෙදේ) විසින් ලබාගෙන ඇති ඕනෑම සක්‍රීය ණය පහසුකමක් (ප්‍රාග්ධනය සහ පොලිය යන දෙකම) සඳහා සහන කාලය ලබා දිය හැක. නමුත් එවැනි සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවන් ප්‍රාග්ධනය හෝ පොලිය හෝ සඳහා පමණක් සහන කාලය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් බලපත්‍රලාභී බැංකු විසින් එවැනි සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවන් සඳහා ඉල්ලීම පරිදි සහන කාලය ලබා දිය හැක.
 - බලපත්‍රලාභී බැංකු විසින් අවස්ථානුකූලව සහන කාලය තුළ ගෙවිය යුතු ප්‍රාග්ධනය හෝ පොලිය හෝ නව ණය පහසුකමකට පරිවර්තනය කිරීම හෝ මුල් ණය මුදලෙහි කල්පිරීමේ දිනය දීර්ඝ කිරීම සුදුසුකම් ලත් ණය ගැනුම්කරුගේ කැමැත්ත මත සිදු කළ හැක.
 - සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවන් සහන කාලය ලබා ගැනීමට අදහස් කරනුයේ 2019 මැයි 08 දිනැති 2019 අංක 07 දරන සංචාරක කර්මාන්තය සඳහා ලබා දුන් සහන පිළිබඳ චක්‍රලේඛයෙහි සඳහන් කර ඇති කාල සීමාවට වඩා අඩු කාල සීමාවක් සඳහා නම් බලපත්‍රලාභී බැංකු විසින් අඩු කාලසීමාවකට ණය සහනය ලබා දීම කළ හැකිය. කෙසේ වුවද සහන කාලය තුළ ගෙවිය යුතු ප්‍රාග්ධනය පොලිය හෝ දෙකම ආපසු ගෙවීම ආරම්භ කළ යුතු වන්නේ අදාළ සහන කාලය ඉක්මවා මාස 3 කින් පසුව වේ.
 - සහන කාලය තුළ ගෙවිය යුතු ප්‍රාග්ධනය, පොලිය හෝ දෙකම නව ණය පහසුකමකට පරිවර්තනය කරන අවස්ථාවල බලපත්‍රලාභී බැංකු විසින් වසර 2 ක් නොඉක්මවන ආපසු ගෙවීමේ කාලයක් සඳහා සහන කාලය අවසානයට පවතින දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා වන ආසන්නතම වෙන්දේසි පොලී අනුපාතයට 1% ක් එකතු වූ අගය නොඉක්ම වූ සහන පොලියක් අය කළ යුතුය. ණය ආපසු ගෙවීමේ කාලය වසර 2 ඉක්මවයි නම් බලපත්‍රලාභී බැංකුව සහ ණය ගැනුම්කරු පොලී අනුපාතය පිළිබඳව එකඟතාවයකට පැමිණිය යුතුය.
 - කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සඳහා වන ප්‍රතිපාදන සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මාර්ග නිර්දේශයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.
 - බලපත්‍රලාභී බැංකු, සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවන්ට ලබා දුන් සහනයන් පිළිබඳ තොරතුරු සමුච්චිත දිනෙන්, සිකුරාදා අවසන් වන එක් එක් සතියන් සඳහා ඊළඟ සතියේ බදාදා වන විට ඇමුණුම I හි සංශෝධිත ආකෘතිය අනුව වාර්තා කෙරේ.

මෙහි ඇමුණුම I <http://www.cbsl.gov.lk/en/laws/directions-circulars-guidelines-for-banks> ඔස්සේ ලබා ගත හැක.

සියළුම බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත

මහත්මයාණෙනි/මහත්මියණි

බලපත්‍රලාභී බැංකුවල රුපියල් තැන්පතු සඳහා අය කළ හැකි උපරිම පොලී අනුපාත සඳහා 2019 ජූලි 01 දිනෙන් අරඹෙන කාර්තුවට අදාළ නිර්දේශිත අනුපාත

බලපත්‍රලාභී බැංකුවල ශ්‍රී ලංකා රුපියල් තැන්පතු මත වන උපරිම පොලී අනුපාතිකය සඳහා වන මුදල් නීති පනතේ 2019 නියෝග අංක 01 ට අදාළව 2019 දෙවන කාර්තුව අවසානයේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා 2019 අවසානයට පවත්වන ලද දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා වූ අවසාන ප්‍රාථමික වෙන්දේසීන් 04ට අදාළව බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන්ගේ සරළ සාමාන්‍යය පහත වගුව 01 හි දැක්වේ.

වගුව 01- 2019 ජූලි 1 සිට අරඹෙන කාර්තුව සඳහා අදාළවන නිර්දේශිත අනුපාතිකයන්

අනුපාතිකය	%
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	7.50
දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය	8.83

මෙයට විශ්වාසී,

ජේ පී ගමලන්

වැඩ බලන බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

බැංකු පනත් විධාන 2019 අංක 05

2019 ජූනි 28

මෝටර් රථ සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාත පිළිබඳ විධාන සඳහා සංශෝධන

මෝටර් රථ සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය පිළිබඳ 2019 අංක 04 දරන බැංකු පනත් විධාන පහත පරිදි සංශෝධනය කරන ලදී.

- 2019 අංක 04 දරන මෝටර් රථ වාහන සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය ගණනය කිරීම විධානයන් වල 1(i)(ආ) විධානයට පසුව පහත 1(i)(ඇ) විධානය ඇතුළත් කරනු ලැබේ.
1(i)(ඇ) “ව්‍යවසාය ශ්‍රී ලංකා” වැඩසටහනේ “මිනි ටැක්සි” සහන ණය යෝජනා ක්‍රමය යටතේ මිළදී ගන්නා ලියාපදිංචි නොකළ විදුලි නොවන මෝටර් කාර් (බී පන්තිය) සඳහා සියයට 80 කි. (වටිනාකම මත ණය අනුපාතය).

අත්සන් කළේ,

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,
මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති,
ශ්‍රී ලංකා මහ බැංකුව.

පැහැදිලි කිරීම් සටහන 2019 අංක 03

2019 ජූලි 18

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල බාසල් III ප්‍රාග්ධන අවශ්‍යතාවයන් පිළිබඳ 2016 අංක 01 දරන බැංකු පනත් විධානයන් සඳහා අර්ථ නිරූපනයන්

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය නියම කර ඇති පරිදි 2018.01.01 දින හෝ ඊට පසු කාලපරිච්ඡේද සඳහා ශ්‍රී ලංකාවේ බැංකු අංශය විසින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 9 - මූල්‍ය උපකරණ ක්‍රියාවට නංවා ඇත. වර්තමානයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය ගණනය කිරීමේදී ප්‍රාග්ධන මිනුම ගණනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති මත පදනම් වූ සංඛ්‍යා මත වන අතර අවධානම මත බරතැබූ වත්කම් ගණනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුකූලව නියාමන වාර්තාකරණය සඳහා පිළියෙල කරන ලද ශේෂ පත්‍රය මතය. ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය ගණනය කිරීමේදී ප්‍රාග්ධනය සහ අවධානම මත බරතැබූ වත්කම් ගණනය කිරීමේදී ඒකාකාරී ප්‍රවේශයක් අනුගමනය කිරීම සඳහා පහත සඳහන් පියවර හඳුන්වා දෙනු ලැබේ.

- ජාලගත වාර්තා කේත අංක 20.2.3.1.1.3 යටතේ දෙවන පෙළ ප්‍රාග්ධනයට ඇතුළත් කිරීමට සුදුසුකම් ලැබූ භානිකරණය - සාමාන්‍ය වෙන් කිරීම
ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත යටතේ අදියර I හි වත්කම් භානිකරණය අගයෙන් සියයට සියයක් සහ අදියර II හි වත්කම් භානිකරණ අගයෙන් සියයට 50 ක් දක්වා ප්‍රමිතිගත ප්‍රවේශය යටතේ ණය අවධානම ගණනය කිරීම සඳහා අවදානම මත බරතැබූ වත්කම් වලින් සියයට 1.25 උපරිම සීමාවකට යටත්ව දෙවන පෙළ ප්‍රාග්ධනයට ඇතුළත් කිරීමට සුදුසුකම් ලබයි. ඒ අනුව සුදුසුකම් ලත් භානිකරණය ජාලගත වාර්තා කේත අංක 20.2.3.1.1.3 යටතේ බලපත්‍රලාභී බැංකු විසින් වාර්තා කළ යුතුය.
- අක්‍රීය වත්කම් සඳහා අවධානම මත බර තැබීම් යොදා ගැනීම
2.1 සුදුසුකම්ලත් නේවාසික උකස් ණය හැර අනෙකුත් අක්‍රීය ණය සඳහා භානිකරණය

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත යටතේ අදියර 3ට අයත් වත්කම්වල භානිකරණයන් ඊට අදාළ ණය නිරාවරණයන්ගෙන් අඩු කිරීමෙන් ශුද්ධ නිරාවරණයන් ලබා ගත හැකි අතර අවදානම අනුව බර තැබීම් පහත පරිදි වේ.

- (i) ජාලගත වාර්තා කේත අංක 20.3.1.11.1.0 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති යටතේ අදියර 3 හි භානිකරණය අදාළ මූල්‍ය වත්කමේ හෝ වත්කම් කාණ්ඩයෙහි රැගෙන යන වටිනාකමේ සියයට 20 ට සමාන හෝ ඊට වඩා වැඩි අගයක් ගන්නා විට සුදුසුකම්ලත් නේවාසික උකස් ණය හැර අක්‍රීය ණය වල අනාරක්ෂිත කොටස වාණිජ බැංකු මේ යටතේ වාර්තා කළ යුතුය.
- (ii) ජාලගත වාර්තා කේත අංක 20.3.1.11.2.0 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති යටතේ අදියර 3 හි භානිකරණය අදාළ මූල්‍ය වත්කමේ හෝ වත්කම් කාණ්ඩයෙහි රැගෙන යන වටිනාකමේ සියයට 20 ට වඩා අඩු අගයක් ගන්නා සුදුසුකම් ලත් නේවාසික උකස් ණය හැර අක්‍රීය ණය වල අනාරක්ෂිත කොටස වාණිජ බැංකු මේ යටතේ වාර්තා කළ යුතුය.

2.2 නේවාසික දේපල මත ආරක්ෂණය කරන ලද අක්‍රීය වත්කම් සඳහා භානිකරණය

- (i) ජාලගත වාර්තා කේත අංක 20.3.1.12.1.0 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති යටතේ අදියර 3 හි භානිකරණය අදාළ මූල්‍ය වත්කමේ හෝ වත්කම් කාණ්ඩයෙහි රැගෙන යන වටිනාකමේ සියයට 20 ට සමාන හෝ ඊට වඩා වැඩි නේවාසික දේපල මගින් ආරක්ෂණය කර ඇති අක්‍රීය වත්කම් සඳහා වාණිජ බැංකු වාර්තා කළ යුතුය.
- (ii) ජාලගත වාර්තා කේත අංක 20.3.1.12.2.0 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති යටතේ අදියර 3 හි භානිකරණය අදාළ මූල්‍ය වත්කමේ හෝ වත්කම් කාණ්ඩයෙහි රැගෙන යන වටිනාකමේ සියයට 20 ට වඩා අඩු, නේවාසික දේපල මගින් ආරක්ෂණය කර ඇති අක්‍රීය වත්කම් සඳහා වාණිජ බැංකු වාර්තා කළ යුතුය.

3. මධ්‍යම රජයේ විදේශීය ගිණිකම්

- i. ජාලගත වාර්තා කේත අංක 20.3.1.1.1.2 - ශ්‍රී ලංකා රජය මගින් විදේශ මුදලින් නිකුත් කර ඇති සුරැකුම්පත් ගිණිකම් සඳහා, බලපත්‍රලාභී බැංකු විසින් බාසල් III යටතේ, ප්‍රාග්ධනභාරය ගණනය කිරීම සඳහා අවදානම් බර තැබීම්, යෙදීමට ප්‍රථම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අනුව භානිකරණ ගාස්තුවක් පවතී නම් එය අඩු කළ යුතුය.

අත්සන් කළේ
ඒ ඒ එම් තාසිම්
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

පැහැදිලි කිරීම් සටහන 2019 අංක 04

2019 ජූලි 18

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල බාසල් III නෝලන අනුපාතය පිළිබඳ 2018 අංක 12 දරන බැංකු පනත් විධානයන් සඳහා අර්ථ නිරූපනයන්

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 09 : මූල්‍ය උපකරණ ක්‍රියාවට නැංවීමේදී පැන නගින සංකුලතා සැලකිල්ලට ගනිමින්, බාසල් III යටතේ වන ප්‍රාග්ධන අවශ්‍යතා පිළිබඳ 2016 අංක 01 දරණ බැංකු පනත් විධානයන්ට අනුව, ප්‍රාග්ධන හා අවධානම් මත බර තැබූ වත්කම් ගණනය කිරීම් වල ඒකාකාරී බව තහවුරු කිරීම සඳහා බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව 2019 ජූලි 18 වන දිනැති 2019 අංක 03 දරණ පැහැදිලි කිරීමේ සටහන නිකුත් කරන ලදී.

ඒ අනුව, මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු විසින් බාසල් III යටතේ නෝලන අනුපාතයට අදාළ නිරාවරණ මිණුම ගණනය කිරීමේදී සංගතභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත පදනම් කරගත් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය යොදා ගත යුතු අතර ශේෂ පත්‍රයෙන් පරිබාහිර නිරාවරණයන් සඳහා මෙයට පෙර නිකුත් කළ මාර්ගෝපදේශ එලෙසම පවතී.

අත්සන් කළේ
ඒ ඒ එම් තාසිම්
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

පැහැදිලි කිරීම් සටහන 2019 අංක 05

2019 අගෝස්තු 27

(2019 අංක 07 දරණ චක්‍රලේඛයට අදාළ 3 වන අර්ථ නිරූපනය)

සංචාරක කර්මාන්තය සඳහා ලබා දුන් සහන පිළිබඳ 2019 අංක 07 දරන චක්‍රලේඛයට අදාළ අර්ථ නිරූපනයන්

සංචාරක කර්මාන්තයට ලබා දී ඇති සහන පිළිබඳ 2019 මැයි 08 දිනැති චක්‍රලේඛයට අදාළව පහත සඳහන් අර්ථ නිරූපනයන් නිකුත් කරනු ලැබේ.

01 ලියාපදිංචි අවශ්‍යතා

සංචාරක අංශයට ලබා දී ඇති සහන, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි වන ලද සංගීත කණ්ඩායම් වෙතද ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය ගත් තීරණයට අනුකූලව එවැනි පුද්ගලයින් සහ ආයතන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි ලියාපදිංචි වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇති බව මෙයින් බලපත්‍රලාභී බැංකු වෙත දැනුම් දෙනු ලැබේ.

1 නියමිත වත්කම් මත හඳුනා ගැනීමට නොහැකි අවස්ථා වලදී සාමූහික භානිකරණය වාණිජ බැංකු විසින් භානිකරණ වටිනාකම ප්‍රමාණුකූලව බෙදා හැරිය යුතුය.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු සඳහා වෙළඳපොල වර්ගවත් හා පරිවෘත්තීය

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) සහ 76(ඒ)1 වගන්තීන් මගින් පැවරූ බලතල ප්‍රකාරව, බලපත්‍රලාභී වාණිජ බැංකු වලට හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මින් ඉදිරියට හඳුන්වන බලපත්‍රලාභී බැංකුවල භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු වෙළඳපොල වර්ගවත් හා පරිවෘත්තීය සම්බන්ධව මුදල් මණ්ඩලය විසින් මෙම විධානයන් නිකුත් කරනු ලබයි. මෙම විධානයන්ගේ අරමුණ වනුයේ භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු සඳහා වූ වෙළඳපොල මෙහෙයවීම් හා පරිවෘත්තීය තවදුරටත් දියුණු කිරීම හා බලපත්‍රලාභී බැංකුවල වෙළඳපොල අවධානම් කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම තුළින් ඒවායේ ශක්තිමත් බව වැඩිකිරීම තුළින්, මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය ශක්තිමත් කිරීමයි.

1. විෂය පථය 1.1 මෙම විධානයන් අදාළ වන්නේ:
හා අදාළ අංශ
 - (i) විදේශ විනිමය, ණය සුරැකුම්, මුදල් වෙළඳපොල උපකරණ ප්‍රතිමිලදී ගැනීම් හා ප්‍රතිවිකුණුම් ඇතුළත්ව, ස්ථාවර ආදායම් සුරැකුම්, ප්‍රාග්ධන උපකරණ ව්‍යුත්පන්න නිපැයුම් හා අනෙකුත් ඕනෑම මූල්‍ය වෙළඳපොල ඇතුළත් වන මුත් එයට සීමා නොවී රුපියල් හා නිර්දේශිත විදේශ විනිමයන්ගෙන් වෙළඳපොල ගනුදෙනු කාර්යයන් වල යෙදෙන සියලුම බලපත්‍රලාභී බැංකු
 - (ii) අවසරලත් පුද්ගලයන් යනු:
 - (අ) ඉහත 1.1 (i) යටතේ ව්‍යාපාර ගනුදෙනු කරන බලයලත් පුද්ගලයන් මෙරට බලපත්‍රලාභී බැංකුවල භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු වල ඉදිරිපෙල කාර්යාල, මධ්‍යම කාර්යාල සහ පසු කාර්යාල වල සේවයේ නිරත නිලධාරීන්
 - (ආ) ඉහත 1.1 (i) යටතේ සඳහන් ව්‍යාපාර කටයුතු වල අදාළ විධායක කාර්යයන් ඉටුකරන නිලධාරීන්. විධායක කාර්යයන් ඉටු කරන නිලධාරීන් යන්න කලින් කලට බැංකු පනත යටතේ නිර්ණය කරනු ලැබේ.
- 1.2 මෙම විධානයන් 2011 අංක 07 දරන ඒකාබද්ධ අවධානම් කළමනාකරණ රාමුව විධානය සමග කියවිය යුතුය.
2. ප්‍රතිපත්ති 2.1 බලපත්‍රලාභී බැංකු විසින් ඉහත 1.1 සඳහන් වන පරිදි මූල්‍ය වෙළඳපොල හා උපකරණ ඇතුළත් සමස්ත භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු ආවරණය වන පරිදි අභ්‍යන්තර ප්‍රතිපත්තීන් හා ක්‍රියාමාර්ග ස්ථාපිත කළ යුතුය.
රාමුව
 - 2.2 බලපත්‍රලාභී බැංකු විසින් භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු සඳහා වූ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත වර්ග සංග්‍රහයක් නිර්මාණය කළ යුතුය.
 - 2.3 බලපත්‍රලාභී බැංකු විසින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමත විවේචන වෙළඳපොල අවධානම් කළමනාකරණ ප්‍රතිපත්ති හා සම්බන්ධිත ක්‍රියාමාර්ග ස්ථාපිත කළ යුතු අතර, එය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කළ යුතුය.
 - 2.4 බලපත්‍රලාභී බැංකු විසින් වෙළඳපොල අවධානම හඳුනාගැනීම මිනුම් කිරීම, නියාමනය කිරීම හා පාලනය කිරීමට අදාළ පාලනයන් හා සීමාවන් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සහිතව ස්ථාපිත කර ඇති බව සහතික විය යුතුය.
 - 2.5 බලපත්‍රලාභී බැංකු විසින් ගනුදෙනු වලදී එම ගනුදෙනු මුදල් විශුද්ධිකරණය, වංචා හෝ අනෙකුත් අපරාධ කටයුතු වලට යොදා නොගන්නා බවට තහවුරු කිරීමට ගනුදෙනුකරු පිළිබඳ සුපරීක්ෂාකාරී ලෙස කරන සොයා බැලීම සහ ඔබගේ ගනුදෙනුකරු පිළිබඳ දැන ගැනීම පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ සුදුසු ක්‍රියාමාර්ග ස්ථානගත කර ඇති බවට තහවුරු කර ගත යුතුය.
 - 2.6 බලපත්‍රලාභී බැංකු විසින් ගනුදෙනුකරු සමග විශේෂයෙන් ඉහළ අවධානම් හෝ අධි තෝලනාත්මක ගනුදෙනුකරුවන් සමග කරන භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු හා ව්‍යුත්පන්න ගනුදෙනු සඳහා ඇගයුම් හා අනුමැතියට අවධානය යොමු කරමින් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ස්ථාපිත කළ යුතුය.
 - 2.7 ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අඩුම වශයෙන් පහත කරුණු ආවරණය විය යුතුය:
 - (i) වෙළඳපොල ආවාරධර්ම වර්ගවත්
 - (ii) රහස්‍ය තොරතුරු භාවිතය
 - (iii) බලපත්‍රලාභී බැංකුව ගනුදෙනු කරන ඕනෑම උපකරණයක් හා නිෂ්පාදිතයක් සම්බන්ධයෙන් අලෙවිකරුවන්ට ඔවුන්ගේ ගිණුම් සඳහා ගනුදෙනු කිරීමට අවසර තිබේද යන්න පැහැදිලි මාර්ගෝපදේශ
 - (iv) සාමාන්‍යයෙන් ගනුදෙනුකරුවන්ගේ හා වෙළඳපොල හොඳම අයිතිය තහවුරු කර ගැනීමට ප්‍රසිද්ධ නොවන මිල සංවේදී තොරතුරු භාවිතය පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශ
 - (v) ත්‍යාග හා සංග්‍රහයන් සඳහා අභ්‍යන්තර සීමාවන්, එවැනි සංග්‍රහයන්, ත්‍යාග හා ප්‍රදානයන් යනාදිය හෙළිදරව් කිරීමේ වාර ගණන හා අවශ්‍යතාවයන් ඇතුළත්ව සංග්‍රහයන්, ත්‍යාග හා ප්‍රදානයන් පිළිගැනීමේ පරිවෘත්තීය

- (vi) ගනුදෙනු සංවාද සඳහා වූ ජංගම දුරකථන භාවිතය, කතා කිරීමේ යෙදවුම් හා විඩියෝ සංවාද, දුරකථන පටිගත කිරීමේ වංචා කිරීමට හා විශ්වසනීයතාවයට බාධා කිරීමට යොදා ගත හැකි බැවින් ඒවා සීමා කිරීම. කෙසේ නමුත් පටිගත කිරීම් පහසුකම් සහිත කාර්යාල ජංගම දුරකථන, ගනුදෙනු පද්ධති හරහා සමූහ කථනය හෝ නියාමනය කරන ලද පද්ධති හා පටිගත කිරීම් සහන විඩියෝ සාකච්ඡා වලට අවසර ලැබෙනු ඇත
 - (vii) ජාත්‍යන්තර ප්‍රශස්ත පරිචයන්ට අනුගත වන සුදුසු දත්ත හා ඇමතුම් පටිගත කිරීමේ අවශ්‍යතාවයන්
 - (viii) ඇමතුම් පටිගත කිරීම් පවත්වා ගැනීම, ඇමතුම් පටිගත කිරීම් වලට සවන් දීම හා කල් ඉකුත් වූ ඇමතුම් විනාශ කිරීම සඳහා ක්‍රියාමාර්ග - ඇමතුම් පටිගත කිරීම්, විනාශ කිරීම් හා අවශ්‍ය නම් එදිනෙදා විනාශ කිරීම් තාවකාලිකව අත්හිටු වීම සම්බන්ධයෙන් එලදායි සන්නිවේදන ක්‍රමයක් හා ඒ සඳහා අනුමැතිය පිළිබඳ ඇමතුම් පටිගත කිරීම් විනාශ කිරීම සඳහා වූ ආචරණය තුළ ඇතුළත් විය යුතුය. උදාහරණයක් ලෙස කිසියම් ගනුදෙනුවකට එරෙහිව නඩු ක්‍රියාමාර්ග පවතින විට
 - (ix) පටිගත වූ ගනුදෙනු සංවාද වල රහස්‍යභාවය පවත්වා ගැනීම
 - (x) විනිමය අනුපාත කක්සේරු කිරීමේ ක්‍රියා වලිය දෛනික අවසන් ආවෘත මැදි වෙළඳපොළ අනුපාතය (day end closing mid market rate) භාවිතා කිරීම වඩාත් යෝග්‍යයි. මෙම අනුපාත බලයලත් ගනුදෙනු කරන පුද්ගලයන් හැර කාර්යමණ්ඩලය විසින් ලබා ගත යුතුය හෝ අවම වශයෙන් ස්වාධීනව සත්‍යාපනය කළ යුතුය
 - (xi) නව භාණ්ඩාගාර නිෂ්පාදිත, සේවා හා ක්‍රියාකාරකම් හඳුන්වා දීම
- 2.8 අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රතිපත්ති අනුමත කිරීම හා විධිමත් පදනමක් මත සමාලෝචනය කළ යුතුය. විදේශ බැංකු සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය යන්නෙන් අදහස් කරනුයේ ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය නියාමන කාර්යාලයයි.
- 2.9 සම්බන්ධිත සියලුම දෙපාර්තමේන්තු වල කාර්ය මණ්ඩලය හා ඒකක අතර ප්‍රතිපත්තින් බෙදා හැරිය යුතුය.

3. ආචාර ධර්ම හා 3.1 වෙළඳපොළ වර්ගවත් වර්ග ප්‍රමිතීන්

3.1.1 බලයලත් පුද්ගලයන්

- (i) ඔවුනොවුන්ගේ අවංකභාවයෙන් යුක්ත හැසිරීම හා වෘත්තීමය ප්‍රවීනතාවයෙහි ඉහළම ප්‍රමිතිය රඳවා ගැනීම පිණිස ඔවුන්ගේ අදාළ බලපත්‍රලාභී බැංකු විසින් නිර්මාණය කරන ලද යහපාලන සංග්‍රහයට වගකීමෙන් බැඳිය යුතුය
- (ii) ඔවුනොවුන්ගේ අවංකභාවයෙන් යුක්ත හැසිරීම හා වෘත්තීමය ප්‍රවීනතාවයෙහි ඉහළම ප්‍රමිතිය රඳවා ගැනීම සඳහා මෙම විධානයන්ට හා ජාත්‍යන්තර ප්‍රශස්ත පරිචයන්ට අනුව ඔවුන්ගේ අදාළ බලපත්‍රලාභී බැංකු විසින් නිකුත් කරන ලද යහපාලන සංග්‍රහයක් අත්සන් කළ යුතුය
- (iii) ඔවුන්ගේ හැසිරීම තුළ පුද්ගලික හා වෘත්තීමය අවංකභාවයක ඉහළ ප්‍රමිතියක් ආදර්ශනය කළ යුතුය
- (iv) බැංකුවේ ඉහළම යහපත වෙනුවෙන් දක්ෂතාවය, සැලකිල්ල, උද්යෝගය ක්‍රියාත්මක කළ යුතු අතර සද්භාවයෙන් කටයුතු කළ යුතුය
- (v) ප්‍රසිද්ධ නොවන වෙළඳපොළ සංවේදී තොරතුරු පවතින විට උපරිම සැලකිල්ලෙන් කටයුතු කිරීම
- (vi) අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන්ගෙන් කළමනාකාරිත්වයෙන් හෝ කොටස් හිමියන්ගෙන් එම පාර්ශ්වය සතුව පවතින ප්‍රසිද්ධ නොවන වෙළඳපොළ සංවේදී තොරතුරු පදනම් කරගෙන ගනුදෙනුවක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ඕනෑම අයුතු බලපෑමක් වහාම බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත වාර්තා කළ යුතුය.

3.1.2 බලයලත් පුද්ගලයන් විසින්

- (i) තමන්ට වාසිසහගත වන අයුරින් හෝ රැවටිලි සහිත වර්ගවත් හෝ මිළ, එලදාව, අනුපාතය, සැපයුම හෝ ඉල්ලුම ඇතුළත්ව, නමුත් ඒවාට පමණක් සීමා නොවී වෙළඳපොළ තත්ත්වයන් පිළිබඳව ව්‍යාජ හෝ නොමග යවන සුලු සංකල්පතාවයන් වෙළඳපොළ අනෙකුත් සහභාගිවන්නට හෝ නියාමකයාට ලබා දෙන ඕනෑම ආකාරයේ වර්ගවත් වල නිරත නොවිය යුතුය.
- (ii) වෙළඳපොළ මිළ, වෙළඳපොළ අනෙකුත් තත්ත්වයන් කෘතීමව වෙනස් කිරීමේ අරමුණින් එම බලපත්‍රලාභී බැංකුවේ හෝ අනෙකුත් බලපත්‍රලාභී බැංකු වල බලයලත් පුද්ගලයන් සමග වංචාකිරීමට සැලසුම් කිරීම හෝ වෙළඳපොළ මිළ සහ තත්ත්වයන් කෘතීමව වෙනස් කිරීමේ අරමුණින් විශාල ගනුදෙනු වල නිරත වීම නොකළ යුතුය.

- (iii) බැඳියාව පිළිබඳ පිළිගැටුමක් ඇතිවන ගනුදෙනුකරුවන් සංස්ථාපිත බැංකු හෝ විභව ගනුදෙනුකරුවන් (මින් ඉදිරියට ගනුදෙනුකරු වශයෙන් හැඳින්වේ) සමග ගනුදෙනුවල නිරත නොවිය යුතුය. විශේෂයෙන්ම බලයලත් පුද්ගලයන් විසින් ගනුදෙනුකරුවන්ගේ ඇණවුම් හසුරුවන අවස්ථාවක ගනුදෙනුකරුවන්ගේ හොඳම යහපත සලකා මෙම ඇණවුම් නියම ලෙස මෙහෙය විය යුතුය.
- (iv) හිතාමතාම කට කතා පැතිරවීම හෝ ව්‍යාජ හෝ නොමග යවන සුලු තොරතුරු බෙදාහැරීම හෝ මිල හෙලිදරව් කිරීමේ යාන්ත්‍රණය අයතා ලෙස භාවිතා කිරීම හෝ වැරදි ලෙස හුවා දැක්වීම නොකළ යුතුය. අමතරව, නිරවද්‍යතාවය තහවුරු නොකළ (unsubstantiated) වෙළඳපොල තොරතුරු හැසිරවීමේදී සැලකිලිමත් බව ක්‍රියාත්මක කළ යුතුය.
- (v) තොරතුරු හෝ කටයුතු සඳහා බියවැද්දවීම්, පෙළඹවීම්, තර්ජන හෝ පොරොන්දු වලින් අනෙකුත් ඕනෑම බලපත්‍රලාභී බැංකු හෝ බලපත්‍රලාභී පුද්ගලයන්ට පීඩනයට ලක් නොකළ යුතුය.

- 3.1.3 බලපත්‍රලාභී බැංකු හා බලයලත් පුද්ගලයන් විසින් ගනුදෙනුකරුවන්ගේ වත්කම් තමන්ගේ වත්කම් වලින් වෙනමම පවත්වාගෙන යන බවත්, ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කර ඇති බවටත් හා නියම ලෙස ගිණුම් ගත කර ඇති බවට තහවුරු කළ යුතුය.
- 3.1.4 බලපත්‍රලාභී බැංකු හා බලයලත් පුද්ගලයන් විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව වෙළඳපොල සංවර්ධනයන් පිළිබඳව ඕනෑම තොරතුරක් මාධ්‍යයට ලබා නොදිය යුතු අතර එවැනි ප්‍රකාශ සමග ඔවුන්ගේ අනන්‍යතාවය හෙලිදරව් කළ යුතුය.
- 3.1.5 වෙළඳපොල විශ්වාසනීයත්වයට හානිවන ආකාරයේ Points Parking or Position Parking වැනි වෙළඳපොල තත්ත්වයන් සඟවාලීමේ හෝ ලාභ හා පාඩු මාරු කිරීමේ අරමුණින් සිදුකර ඕනෑම ගනුදෙනුවක් බලපත්‍රලාභී බැංකු හා / හෝ බලයලත් පුද්ගලයන් විසින් සිදු නොකළ යුතුය.
- 3.1.6 බලපත්‍රලාභී බැංකු විසින් මෙම විධානයන්ට හෝ අභ්‍යන්තර ප්‍රතිපත්ති අවශ්‍යතාවයන්ට අනුගත නොවන බලයලත් පුද්ගලයන්ට කාර්යඵල ඇගයීම් ක්‍රියාවලියේදී හා ඊට සම්බන්ධ ගෙවීම් හා (fringe benefits) වලදී දඬුවමට ලක් කළ යුතුය.
- 3.1.7 බලපත්‍රලාභී බැංකු විසින් බලයලත් පුද්ගලයන්ට ගෙවන සියලුම පාරිතෝෂික ගෙවීම් ලිඛිත ප්‍රතිපත්තියක් මත හා වෙළඳපොල අනුපාත මත පදනම් වන බවට හා අධික අවදානම් දැරීම නොසැලකිලිමත්කම (Recklessness) සඳහා දිරිගැන්වීම් ලබා දීම වැළැක්වීම සඳහා ගෙවීම් (Compensation) මට්ටම් තීරණය කර ඇති බව සහතික කළ යුතුය.
- 3.1.8 බලපත්‍රලාභී බැංකු විසින් බලයලත් පුද්ගලයන්ගේ කාර්යසාධන හා සම්බන්ධිත පාරිතෝෂික අවශ්‍ය වීට නැවත අය කර ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසා ගත යුතුය.

3.2 විශ්වසනීයතාවය

- 3.2.1 බලයලත් පුද්ගලයන්
 - (i) ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ඇතුළත්ව සියලුම කරුණු වල විශ්වසනීයතාවය ආරක්ෂා කිරීම හා ආරක්ෂා කිරීමට උදව් කළ යුතුය
 - (ii) රහස්‍යතාවය නියම ලෙස පවත්වා ගෙන යාම තුළින් වෙළඳපොල අවකන්තවය (integrity) ආරක්ෂා කර ගැනීම සඳහා සම වගකීමෙන් කටයුතු කළ යුතුය.
- 3.2.2 බලයලත් පුද්ගලයන් විසින්
 - (i) බලයලත් පුද්ගලයන්ගේ හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගේ හෝ දන්තා අයවළුන්ගේ ප්‍රතිලාභ සඳහා ප්‍රතිපාර්ශ්වයන් පිළිබඳව ප්‍රසිද්ධ නොකළ වෙළඳපොල සංවේදී තොරතුරු භාවිතා කිරීම හෝ එවැනි ප්‍රසිද්ධ නොකළ තොරතුරු පදනම් කරගෙන කටයුතු කිරීමට තවත් පාර්ශ්වයක් පෙළඹවීම නොකළ යුතුය
 - (ii) ජංගම දුරකථන හෝ සමාජ මාධ්‍ය ඇතුළත්ව ප්‍රසිද්ධ ස්ථාන වල බැංකුව හෝ ගනුදෙනුකරුගේ සම්බන්ධතා පිළිබඳ සාකච්ඡා නොකළ යුතුය
 - (iii) රහස්‍ය තොරතුරු ඇතුළත් ඕනෑම මුද්‍රිතයක්, වීද්‍යුත් මාධ්‍ය හෝ පරිගණක පොදු ස්ථාන වල නොතැබිය යුතුය
 - (iv) පසුකාලීනව හෙලිදරව් කිරීම නුසුදුසු වන තොරතුරු සඳහා කිසිම කෙනෙකුට පෙළඹවීම, තර්ජනය කිරීම් හෝ පොරොන්දු මගින් පීඩනයට ලක් නොකළ යුතුය. එමෙන්ම ගනුදෙනුකරුවෙකුගෙන් හෝ බැංකුවේ තවත් පාර්ශ්වයකින් විශ්වාසනීය තොරතුරු හෙලිදරව් කිරීමට ලැබෙන ඕනෑම ඉල්ලීමක් බලපත්‍රලාභී බැංකු විසින් ප්‍රතික්ෂේප කිරීම හා එවැනි ඕනෑම සිද්ධීන් වහාම ඔවුන්ගේ කළමනාකාරිත්වය වාර්තා කිරීම කළ යුතුය.
- 3.2.3 බලපත්‍රලාභී බැංකු හා / හෝ බලයලත් පුද්ගලයන් විසින් බැංකු පනතේ ප්‍රතිපාදන අනුකූලව හැරුණුකොට තොරතුරු වලට සම්බන්ධ ගනුදෙනු හෙලිදරව් නොකළ යුතුය.

3.2.4 ප්‍රසිද්ධ නොවන වෙළඳපොළ සංවේදී තොරතුරු හඳුනාගැනීම හා හැසිරවීමට තම කාර්යමණ්ඩලය පුහුණු කළ යුතුය.

3.3 පෞද්ගලික ගිණුමක් යොදා ගනිමින් ගනුදෙනු කිරීම

3.3.1 පුද්ගලික ගිණුම් සඳහා ගනුදෙනු කිරීමට අවසර ලබා දී ඇති නම්, බලපත්‍රලාභී බැංකු විසින් ඇතිවන හෝ ඇති වීමට ඉඩ ඇති බැඳියාවන්ගේ පිළිගැටුම්, අභ්‍යන්තරික ගනුදෙනු (insider dealing) සහ සියළුම ආකාරයේ පෙර දිවීම (front running) වැලැක්වීම සඳහා අවශ්‍ය තරම් ආරක්ෂණ විධික්‍රම සහ පාලන උපක්‍රම යොදා ඇති බව තහවුරු කළ යුතුය.

3.3.2 බලයලත් පුද්ගලයන්ගේ පෞද්ගලික මූල්‍ය කටයුතු හේතුවෙන් බැංකුවේ සහ එහි ප්‍රතිපාර්ශවයන්ගේ බැඳියාවන් පිළිබඳ අවධානය වෙනතකට නොයා නිසි පරිදි සුරැකීමට බලපත්‍රලාභී බැංකු විසින් කටයුතු කළ යුතුය.

3.3.3 අභ්‍යන්තර මාර්ගෝපදේශ වෙළඳුන් සඳහා අවශ්‍ය අතර ඒ මගින් වරින් වර අනුකූලතා දෙපාර්තමේන්තුව හරහා අධ්‍යක්ෂ මණ්ඩලයට එවැනි ගනුදෙනු හෙළි කිරීම අවශ්‍ය වේ.

3.4 සංග්‍රහ කිරීම්, ත්‍යාග සහ ප්‍රදානයන්

3.4.1 බලයලත් පුද්ගලයින් විසින්

(i) ප්‍රතිපාර්ශව හෝ වෙනත් පාර්ශ්වයන් විසින් කිසියම් අසාමාන්‍ය ප්‍රදානයක් ලබා දෙන්නේ නම් වහාම අදාළ අධිකාරිය දැනුවත් කළ යුතුය.

3.4.2 බලයලත් පුද්ගලයින් විසින්

(i) ව්‍යාපාර ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රතිපාර්ශ්වයන්ගෙන් මුදල් හෝ වෙනත් ආකාරයක තැගි හෝ ප්‍රදානයන් ඉල්ලා නොසිටිය යුතුය.

(ii) සාධාරණ හා අවංකත්වය පිළිබඳ සාමාන්‍ය ප්‍රමිතීන්ට විරුද්ධ වන්නා වූ කිසිදු අනියම් සන්කාරයක් ප්‍රතිපාර්ශ්වයන්ගෙන් තමාගේ පවුලට, පවුලේ ඥාතීන්ට හෝ දන්නා කිසිවෙකු වෙනුවෙන් ලබා නොගත යුතුය.

(iii) අභ්‍යන්තර ප්‍රතිපත්තියේ නිශ්චිතව දක්වා ඇති පරිදි අදාළ අධිකාරියේ නිසි අවසරයකින් තොරව ගනුදෙනු කරන ප්‍රති පාර්ශ්වකරුවන් විසින් දෙන සැලකිය යුතු වටිනාකමක් සහිත ශුභාසිංගන පිළි නොගත යුතුය. තෙසේ වෙනත්, මෙකී ශුභාසිංගන පොදු පිරිනැමීමක් ලෙස හෝ සාමාන්‍ය සුබ පැතුමක් ලෙස පිරිනැමෙන අවස්ථාවන්හිදී එකී ශුභාසිංගන හෝ පිළිගැනීම් ලබා ගැනීමට අවසර ඇත.

(iv) ඕනෑම ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැංකුව වෙනුවෙන් වෙළෙන්දෙකුට ලබා දෙන ඕනෑම කොමිස් මුදලක් වෙළඳුන් අතර බෙදා හැරීම සිදු නොකළ යුතුය. එහෙත් එය බැංකුවේ ආදායමක් ලෙස පිළිගනු ලැබේ.

3.5 ඔට්ටු සහ සුදුව

3.5.1 බලයලත් පුද්ගලයන් ඔට්ටු ඇල්ලීම හෝ සුදුව නොකළ යුතුය. විශේෂයෙන් වෙළඳපොළ සහභාගිවන්නන් සමග වෙළඳපොළ වලනයන් පිළිබඳව ඔට්ටු ඇල්ලීම සහ සුදුව නොකළ යුතුය.

4. සාමාන්‍ය ගනුදෙනු කිරීමේ මූලධර්ම

4.1 ගනුදෙනු සංවාද පටිගත කිරීම

4.1.1 අන්තර්ජාතික හොඳම භාවිතාවන්ට අනුකූලව විමර්ශන කටයුතු පහසු කිරීම සහ ආරවුල් විසඳීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

4.1.2 බලපත්‍රලාභී බැංකුවේ ඇමතුම් පටිගත කිරීමේ පද්ධතියට ගනුදෙනු සංවාද අනුක්‍රමිකව අනුපිළිවෙලින් පටිගත කිරීමට හා ගබඩා කිරීමට හැකියාව තිබිය යුතුය. නැතහොත් ගනුදෙනුකරුගේ දුරකථන අංකය, දිනය සහ වේලාව සමග අද්විතීය හඳුනා ගැනීමේ අංකය මත පදනම්ව සිදු කළ යුතුය.

4.1.3 බලපත්‍රලාභී බැංකු විසින් ඇමතුම් වාර්තා භාණ්ඩාගාර මෙහෙයුම් වලින් ස්වාධීනව ගබඩා කර ඇති බවට සහතික විය යුතු අතර භාවිතයේ ඇති හෝ ගබඩා කරනලද ඇමතුම් වාර්තා අපවේශනය වීම වැළැක්වීම සඳහා ඒවා වෙත ප්‍රවේශ වීම දැඩි ලෙස පාලනය කළ යුතුය.

4.1.4 පටිගත කිරීමේ පද්ධති ක්‍රමවත්ව ඇති බව සහතික කිරීම සඳහා වරින් වර ස්වාධීන පාර්ශ්වයන් විසින් ඇමතුම් පටිගත කිරීමේ පද්ධතිය පරීක්ෂා කරනු ලබන බවට බලපත්‍රලාභී බැංකු සහතික කළ යුතුය.

4.1.5 බලපත්‍රලාභී බැංකු අවම වශයෙන් අවුරුදු 06 ක් හෝ අවශ්‍ය යැයි සැලකෙන පරිදි ඊට වැඩි කාලයක් සඳහා පටිගත කරන ලද ගනුදෙනු සංවාද වල ඇමතුම් රඳවා ගත යුතුය.

4.2 වාර්තා තබා ගැනීම

- 4.2.1 බලපත්‍රලාභී බැංකු විසින් අවලංගු වූ ගනුදෙනුද ඇතුළුව සෑම වෙළඳ සංවාදයක් සඳහාම වෙළඳ තුණ්ඩුවක් දිනය හා වේලාව සඳහන්ව විද්‍යුත් හෝ වෙනත් ආකාරයකින් නිකුත් කිරීම සහතික කිරීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය.
- 4.2.2 බලපත්‍රලාභී බැංකු විසින් අවම වශයෙන් අවුරුදු හයක කාලයක් හෝ අවශ්‍ය යැයි සලකනු ලබන දීර්ඝ කාලයක් සඳහා ප්‍රතිපාර්ශ්වයන් කරනු ලබන ගනුදෙනු සම්බන්ධයෙන් විද්‍යුත් හෝ වෙනත් ආකාරයකින් ලේඛනගත සාක්ෂි නඩත්තු කර ආරක්ෂා කළ යුතු අතර අවශ්‍ය විටක නියාමකයා වෙත එම ලේඛන ඉදිරිපත් කළ යුතුය.

4.3 කාර්යාල වේලාවන් පසු සහ සේවා ස්ථානයේන පිටතදී අලෙවි කිරීම

- 4.3.1 බලපත්‍රලාභී බැංකු කාර්යාල වේලාවෙන් පසු සහ / හෝ සේවා ස්ථානයෙන් පිටත ගනුදෙනු කිරීම අධිකාරියක් කළ යුතු අතර අභ්‍යන්තර ප්‍රතිපත්තියේ දක්වා ඇති පරිදි අදාළ අධිකාරියේ පූර්ව අවසරය ඇතිව සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් කාර්යාල වේලාවෙන් පසුව සහ/ හෝ සේවා ස්ථානයෙන් පිටත අලෙවි කිරීමට අවසර ලබා දිය හැකිය. මේ සඳහා ඇමරිකානු ඩොලර් / ශ්‍රී ලංකා රුපියල් ගනුදෙනු සඳහා කාර්යාල වේලාවන් පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා විය යුතුය.
- 4.3.2 බලපත්‍රලාභී බැංකු එවැනි අලෙවි කටයුතු වල ප්‍රමාණය, වර්ගය, අලෙවිය සඳහා බලයලත් පුද්ගලයන්ගේ නම්, සීමාවන් යනාදිය පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශ ස්ථාපිත කළ යුතුය.
- 4.3.3 බලපත්‍රලාභී බැංකු විසින් සාමාන්‍ය සේවා කාලයෙන් සහ සේවා ස්ථානයෙන් පිටත සිදුවන ගනුදෙනු හැකිතාක් ඉක්මනින් වාර්තා කිරීමට සහ තහවුරු කිරීමට හැකියාව සහිත පාලන පද්ධතියක් ස්ථාපනය කළ යුතුය.

4.4 මිල හෝ අනුපාත මිල ගණන්

- 4.4.1 බලයලත් පුද්ගලයන් විසින්
 - (i) මිල අනුපාත දැක්වීමේදී ඒවා නොවෙනස් (firm) හෝ දැක්වෙන (indicative) මිල ගණන්ද යන්න පැහැදිලිව දැක්විය යුතුය.
- 4.4.2 බලයලත් පුද්ගලයන් විසින්
 - (i) ගනුදෙනුව සිදු කිරීමේ පරම අදහසක් නොමැති සහ හුදෙක් වෙළඳපොල හවුල්කරුවන් නොමග යැවීම සඳහා නිර්මාණය කර ඇති නිශ්ඵල මිල ගණන් දැක්වීම නොකළ යුතුය.
 - (ii) වෙළඳ පරිචයන් හා සම්බන්ධ ආචාරධර්ම වලට පටහැනිව ක්ෂණික වාසි ලබා ගැනීමට හෝ පාඩු වළක්වා ගැනීමට කටයුතු නොකළ යුතුයි.
- 4.4.3 බලපත්‍රලාභී බැංකු වෙළඳපොලෙන් පිටස්තර මිල ගණන් වලට අලෙවි කිරීමට අවසර ලබා දීම නොකළ යුතු අතර වෙනත් බලපත්‍රලාභී බැංකු වල බලයලත් පුද්ගලයින් විසින් එවැනි අවස්ථා දුටු විට භාණ්ඩාගාර වෙළඳපොලෙහි අභිරුචිය සහ කීර්තිය අවධානයට ලක් කරන මිල ගණන් / අනුපාත වහාම බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතුය.

4.5 දෝෂ සහිත ගනුදෙනු

- 4.5.1 බලපත්‍රලාභී බැංකු විසින් ක්‍රියාත්මක කරන ලද වෙළඳාමක් අත්තනෝමතික ලෙස සකස් කිරීම හෝ අවලංගු කිරීම නොකළ යුතු අතර වෙළඳපොලෙහි ඒකාබද්ධතාවය ආරක්ෂා කළ යුතුය. ඒ අනුව සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෙළඳාමක් අවලංගු කළ යුත්තේ වෙළඳාම් කරන ලද මිල/ අනුපාතය පවත්නා වෙළඳපොල මිල / අනුපාත හෝ අව්‍යාජ දෝෂ නියෝජනය නොකරන පදනම මත පමණි. එවැනි අවලංගු කිරීම් ඉහළ අධිකාරියක් විසින් වහාම සමාලෝචනය කර අනුමත කළ යුතුය. තවද වෙළඳාමක් අවලංගු කිරීම සිදු කරනු ලබන්නේ වෙළඳාමේ සියලුම පාර්ශ්වයන් එවැනි අවලංගු කිරීමකට එකඟ වන විට පමණි.
- 4.5.2 බලපත්‍රලාභී බැංකු විසින් අවලංගු කරන ලද ගනුදෙනු පිළිබඳ සම්පූර්ණ තොරතුරු සහිත වාර්තා සහ්‍යාපනය සඳහා තබා ගත යුතුයි.

4.6 විදේශ විනිමය වෙළඳ කටයුතු

- 4.6.1 බලපත්‍රලාභී බැංකු විසින් පාදක ගනුදෙනුවක් මත පදනම් වූ පරිශීලක විදේශ විනිමය වෙළඳාමේ කටයුතු පමණක් සිදු කල යුතුය. මෙම විධානයන්හි අරමුණු සඳහා පාදක ගනුදෙනුවක් යනුවෙන් අදහස් කරන්නේ 2017 අංක 12 දරණ විදේශ විනිමය පනත අනුව පහත දක්වනු ලබන ජංගම ගිණුම් ගනුදෙනු සහ අවසරලත් ප්‍රාග්ධන ගිණුම් ගනුදෙනු වේ.
 - (i) අපනයනකරුවන් විදේශ විනිමය පවත්වාගෙන යන්නේ සහ ආමුක විදේශ විනිමය ප්‍රේෂණ ලබන්නන් වැනි වාණිජ බැංකු නොවන ගනුදෙනුකරුවන්ගෙන් විදේශ විනිමය මිලදී ගැනීම.
 - (ii) ආනයනකරුවන්ට සහ අනුමත පරමාර්ථ සඳහා විදේශ විනිමය රටින් පිටතට ප්‍රේෂණය ලත් පුද්ගලයින්ට විදේශ විනිමය විකිණීම.

- 4.6.2 බලපත්‍රලාභී බැංකු අදාළ ශුද්ධ විවෘත තත්ත්ව සීමාවන්ට යටත්ව විදේශ විනිමය මිලදී ගැනීම සහ / හෝ විකිණීම සිදු කළ යුතුය.
- 4.6.3 බලපත්‍රලාභී බැංකු සෑම දිනකම අවසානයේ ශුද්ධ විවෘත තත්ත්වයන්ට අනුකූල විය යුතු අතර ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් කලින් කලට නිශ්චිතව දක්වනු ලබන දිනය තුළ ශුද්ධ විවෘත තත්ත්ව සීමාවන් තුළ කටයුතු කළ යුතුය.
- 4.6.4 බලපත්‍රලාභී බැංකු වලට ඔවුන්ගේ විදේශ විනිමය තත්ත්වයන් නීතිපතා ස්වාධීනව අගය කිරීමට ක්‍රමවේදයක් තිබිය යුතුය. මේ සම්බන්ධයෙන් පහත සඳහන් පිළිවෙත් අනුගමනය කළ යුතුය.
 - (i) ගනුදෙනුකරුවන්ගෙන් සහ වෙළඳ කටයුතු වලින් පැන නගින ශුද්ධ විවෘත තත්ත්වය අධීක්ෂණය කළ යුතුය. ශුද්ධ විවෘත තත්ත්වය ගණනය කිරීමේදී පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත යුතුය.
 - (අ) සියලු නොවිසිදුනු ස්ථාන ගනුදෙනු ඇතුළත් කළ යුතුය.
 - (ආ) ඉතිරිව ඇති සියලුම ඉදිරි ගනුදෙනුද ඇතුළත් කළ යුතුය.
 - (ඇ) මුදල් විකල්ප, අනාගතය වැනි වෙනත් විදේශ විනිමය කොන්ත්‍රාත්තුව වල ශුද්ධ විදේශ විනිමය තත්ත්වයද වෙන වෙනම ඇතුළත් කළ යුතුය.
 - (ඈ) එක් එක් මුදල් වලට එරෙහිව දක්වා ඇති නිරාවරණ දළ නිරාවරණයට පැමිණීමේ ලකුණු නොසලකා හැරීම සලකා බැලිය යුතුය.
 - (ii) ඔවුන්ගේ විදේශ විනිමය තත්ත්වය මත ප්‍රත්‍යාගණන ලාභ ගිණුම් තැබීම් නීතිපතා අවම වශයෙන් මාසික පදනමින් සිදු කල යුතුය.
 - (iii) ඉදිරි ගිවිසුම් ගනුදෙනු, පවත්නා දිනයේ අවසානයේ වෙළඳපොළ මධ්‍ය අගය හෝ හිඟහිටි කාලසීමාවේ සිට පියවීම දක්වා කාලය සඳහා වෙනත් ගෝලීය වශයෙන් පිළිගන්නා ක්‍රමවේදයක් යොදා ගනිමින් ප්‍රත්‍යාගණනය කල යුතුය.
 - (iv) අදාළ අනෙකුත් විදේශ විනිමය සම්බන්ධ ගිවිසුම් මධ්‍යම හෝ පසු කාර්යාල හරහා වෙළඳපොළ වටිනාකමට මිල තැබීමේ (mark to market) පදනමින් ප්‍රත්‍යාගණනය කල යුතුය.
 - (v) ඔවුන්ගේ ප්‍රතිපාර්ශවයන් විසින් ලබා දෙන තක්සේරු මත නොයැපිය යුතුය.
- 4.6.5 බලපත්‍රලාභී බැංකු විසින් විදේශ විනිමය ගනුදෙනු පියවීමේදී පහත ක්‍රියාමාර්ග අනුගමනය කල යුතුය;
 - (i) ලෝක-ව්‍යාප්ත අන්තර්-බැංකු මූල්‍ය විදුලිසංදේශන පිළිබඳ සංගමයේ (SWIFT) පද්ධතිය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත වෙනත් ඕනෑම පද්ධතියක් යොදා ගැනීම,
 - (ii) තත්කාලීන දළ පියවීම් පද්ධතියේ (RTGS) අනවශ්‍ය අධික තදබදයන් (gridlocks) ඇතිවීම වලකාලමින් මෙහෙයුම් ප්‍රමාද දෝශ අවම කරගැනීමට කටයුතු කිරීම,
 - (iii) එවැනි සියළුම ගනුදෙනු නොස්ට්‍රෝ (NOSTRO) ගිණුම් හරහා පමණක් සිදු කිරීම.
- 4.6.6 බලපත්‍රලාභී බැංකු සහ අවසරලත් පුද්ගලයන් විසින්, අන්තර්-බැංකු විදේශ විනිමය ගනුදෙනු, ශ්‍රී ලංකා මහ බැංකුවේ මංගත (online) පද්ධතියෙහි, අන්තර්ජාතික මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් නියම කර ඇති කාල සීමාව තුළදී යාවත්කාලීන කල යුතුය.
- 4.6.7 බලපත්‍රලාභී බැංකු විසින් අන්තර්-බැංකු වෙළඳපොළ තුළ ගනුදෙනුවේ එක් පසක් පවතින අවසන් පරිශීලක (end-user) ගනුදෙනු ඇතුළුව සියළුම අන්තර්-බැංකු විදේශ විනිමය ගනුදෙනු වලින් උපයාගත් ලාභයන්, විගණනය කල මූල්‍ය වාර්තාවන්හි වෙන් වෙන්ව දැක්විය යුතුය.

4.7 මූල්‍ය ව්‍යුත්පන්න ගනුදෙනු

4.7.1 බලපත්‍රලාභී බැංකු විසින් මූල්‍ය ව්‍යුත්පන්න ගනුදෙනුවල යෙදීමේදී බලපත්‍රලාභී බැංකු සඳහා ව්‍යුත්පන්න ගනුදෙනු පිළිබඳ 2018 අංක 4 දරන බැංකු පනත් විධානයන් හා අනුකූල විය යුතුය.

5. අවදානම් කළමනාකරණ මූලධර්ම

- 5.1 අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ අනෙකුත් සියළුම සම්බන්ධිත සේවකයන්ගේ වගකීම්
 - 5.1.1 අධ්‍යක්ෂ මණ්ඩලය/ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් පහත ක්‍රියාමාර්ග ඔස්සේ වෙළඳපොළ අවදානම කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කල යුතුය:
 - (i) සම්බන්ධිත අභ්‍යන්තර පාලන විධික්‍රම ක්‍රියා පටිපාටි අත්පොතක් (procedure manual) ඔස්සේ ලේඛන ගත කිරීම තහවුරු කිරීම,
 - (ii) වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුවක් (ALCO) පත්කිරීම සහ වෙළඳපොළ අවදානම් කළමනාකරණයේ නිරත ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ/හෝ ALCO සඳහා නිසි පරිදි අවදානම් පරාමිතීන් ස්ථාපනය කර තැබීම තහවුරු කිරීම.

- (iii) බැංකුවට ඇති විය හැකි ආතතිමය තත්ත්වයන් සහ ඒවාට ඔරොත්තු දීමට ලාභදායීත්වය, ද්‍රවශීලතාවය සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකත්වය වැනි සංරචක වලට ඇති හැකියාව මැන බැලීම සඳහා කලින් කලට ආතති පරීක්ෂා පවත්වා එහි ප්‍රතිඵල සමාලෝචනය කළ යුතුය.
- (iv) භාණ්ඩාගාර කටයුතු හා සම්බන්ධ දෑ වාර්තා කිරීම සඳහා කාර්යක්ෂම කළමනාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපනය කළ යුතු අතර සියළුම ව්‍යතිරේඛ ගනුදෙනු (exceptional transactions) ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට හෝ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවස්ථානුකූලව යොමු කිරීමේ හැකියාව පැවතිය යුතුයි.
- (v) අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් බල පවත්නා අවධානම් පිළිබඳ මනා අවබෝධයෙන් සිටින බව තහවුරු කළ යුතුය.
- (vi) මේ සම්බන්ධ රාජකාරි සිදු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍ය අවස්ථාවන්හිදී සහය ලබා ගැනීම සඳහා පිටස්තර ස්වාධීන වෘත්තිකයන්ගේ උපදෙස් පැතීම සහ ලබා ගැනීම පිළිබඳ ක්‍රියා පටිපාටියක් සකස් කළ යුතුය.
- (vii) සියළුම නව සේවාවන් සහ ක්‍රියාකාරකම් හඳුන්වා දීම සඳහා අනුමැතිය ලබා දීම.

5.1.2 අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වගකීම් සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු සඳහා ආයතනික යහපාලනය පිළිබඳව වන 2007 අංක 11 සහ 12 දරන විධානයන් හා අනුගත විය යුතුය.

5.2 අවධානම් අධීක්ෂණය සහ පාලනය

5.2.1 බලපත්‍රලාභී බැංකු විසින්:

- (i) ඉදිරි, මැදි හා පසු කාර්යාල මගින් පිළිපැදිය යුතු කාර්ය පටිපාටි සහ අභ්‍යන්තර පාලනයන් ලේඛණ ගත කිරීම.
- (ii) වෙළඳපොල අවධානම් නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සඳහා පද්ධති ස්ථාපනය
- (iii) එම අවධානම් නිරතුරුවම වත්කම් බැරකම් කළමනාකරණ කමිටුව (ALCO) වෙත වාර්තා කිරීම
- (iv) පහත ආකාරයේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මගින් විකුණුම් අවධානම් කළමනාකරණ, මිනුම්, අධීක්ෂණ, පියවීම් සහ ගිණුම් තැබීම් කටයුතු වල රාජකාරීන් සහ වගකීම් වෙන් වෙන්ව පවත්වා ගැනීමට කටයුතු කළ යුතු වේ.
 - (අ) භාණ්ඩාගාර කටයුතු වල ඉදිරි මැදි හා පසු කාර්යාලයන් භෞතිකව හා කාර්යයානුකූලව වෙන් වෙන්ව තැබීම.
 - (ආ) මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ වගකීම් සහ වාර්තාකරණ සඳහා බැඳී සිටීම පිළිබඳව මනා අවබෝධයක් ඇති කිරීම.
 - (ඇ) ගනුදෙනු පරිශ්‍ර (trading room) සහ ඒ ඒ හඳුනාගත් ක්‍රියාකාරකම් පරිශ්‍රයන් අවසරලත් පුද්ගලයන්ට පමණක් ඇතුළු විය හැකි සේ පිවිසුම් සීමා කිරීම සහ
 - (ඈ) ඉදිරි කාර්යාලය මගින් මැදි හා පසු කාර්යාල වල මෙහෙයුම් වෙත අනිසි බලපෑම් කිරීම මැඩලීම.
- (v) පිළිගත හැකි උපකරණ, අනුමත තැරැව්කරුවන්, අවසරලත් ප්‍රතිබණ්ඩයන් (counterparties) සහ ඔවුන්ගේ සීමාවන් ලැයිස්තුවක් සකසා අනුමත කිරීම.
- (vi) වෙළඳුන් (dealers) වෙත බලය පැවරීමේදී (delegating authority) ඔවුන්ගේ පළපුරුද්ද හා නිපුණතාවය මත පදනම් වූ පටිපාටියක් ස්ථාපනය කිරීම.
- (vii) පවරන ලද බලතලයන් ඉක්මවා ගනුදෙනුවක් සිදුවේ නම් අදාළ ගනුදෙනුව සිදු වූ වහාම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ / අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නේද යන්න තහවුරු කළ යුතුය.
- (viii) ගනුදෙනු වාර්තා (deal blotters) පවත්වා ගෙන යාම සහ වෙළඳුන්ගේ / ඉදිරි කාර්යාලයේ ස්ථාවරයන් (positions) විධිමත්ව හා ස්වාධීනව සාමාන්‍ය ලෙජරය හා ප්‍රතිසංධානය (reconciliation) කිරීම තහවුරු කළ යුතුය.
- (ix) ප්‍රතිබණ්ඩයන් වෙත පියවීමේ උපදෙස් නිකුත් කිරීමට පෙරාතුව සියළුම විකුණුම් ගනුදෙනු පසුකාර්යාලය විසින් තහවුරු කරන්නේ දැයි තහවුරු කළ යුතුය.
- (x) විදේශ විනිමය සහ අනෙකුත් වෙළඳ ගනුදෙනු සහ අනෙකුත් ස්ථාවරයන් වෙළඳ හා ගනුදෙනු ගිවිස ගැනීම් වලින් ස්වායත්තව තත්කාලීනව අධීක්ෂණය කළ යුතු අතර සියළුම ව්‍යතිරේඛයන් හා සීමා උල්ලංඝනය කිරීම් නියමිත කාලය තුළදී ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය/ අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.

- (xi) සියළුම ගනුදෙනු පවත්නා වෙළඳපොල අනුපාතික යටතේ සිදු කරන බවට තහවුරු කළ යුතු අතර වෙළඳපොලෙන් පිටත සහ පෙර පැවති අනුපාතිකයන් යළි භාවිතා කරමින් ගනුදෙනු කිරීමට අවසර නොමැත.
- (xii) හිලව් ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිදු කිරීම දිගු කාලයක් තිස්සේ පවතින අවිනිශ්චිත ශේෂ අපක්ෂපාති අවධානම් අධීක්ෂණ ඒකක මගින් හඳුනාගත් ගැටළු සහගත ගනුදෙනු වැනි කිසියම් අවිධිමත් ගනුදෙනුවක් හඳුනාගත් වහාම අධ්‍යක්ෂ මණ්ඩලය / ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය වෙත වාර්තා කිරීම.
- (xiii) විදේශ විනිමය සහ අනෙකුත් ගනුදෙනු වල පිහිටීම් ඉදිරි කාර්යාලයෙන් ස්ථායීව ඒකකයක් විසින් නිරන්තරයෙන් වෙළඳපොල වටිනාකමට සලකුණු තැබීම සහ ප්‍රත්‍යාගණන අනුපාත සහ සඵලදා වක්‍රයන් ස්වාධීනව තහවුරු කිරීම.
- (xiv) අධිකාරී නිවාඩු පිළිවෙත දැඩිව අනුගමනය කිරීම සහ එම නිවාඩු කාලසීමාව තුළ වෙළඳ ගනුදෙනු සිදු කරන නිලධාරීන් හට ගනුදෙනු සිදු කිරීම වැළැක්වීම සහ දුරස්ථව සම්බන්ධ (remote access) නොවීමට වග බලාගත යුතුය.
- (xv) සුදුසු අනුප්‍රාප්ති සැලසුමක් ස්ථාපනය කිරීම.

5.3 සීමා පිළිබඳ ක්‍රියාපටිපාටිය

5.3.1 බලපත්‍රලාභී බැංකු විසින් වෙළඳපොල අවධානම සම්බන්ධ සීමා සඳහා පුළුල් ක්‍රියාපටිපාටියක් ස්ථාපනය කළ යුතු අතර එමගින් ජ්‍යෙෂ්ඨත්වයේ විවිධ මට්ටම් සඳහා ආයතන, වෙළඳුන් සහ ගනුදෙනු මට්ටම් වල වෙළඳපොල අවධානම සඳහා වන නිරාවරණ ඵලදායී ලෙස කළමනාකරණය කළ යුතු වේ.

5.3.2 මෙම සීමාවන්

- (i) නිසි ලෙස ලේඛන ගත කර අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා
- (ii) අරමුදල් සම්පාදනය, ව්‍යාපාරයේ පරිමාණය අවදානම් උපධාරණ ප්‍රතිපත්තිය වෙළඳපොල නිපුණතාශීලක සහ වෙළඳුන්ගේ පළපුරුද්ද සහ ස්ථාවරය වැනි කරුණු පදනම් කරගනිමින් සැහෙන පරිදි
- (iii) සමස්ථ අවධානම් උපධාරණය කිරීමේ මට්ටම්ල විදේශ විනිමයන්ගේ සාපේක්ෂ අතිරික්ත විචලතාවයල ප්‍රතිබන්ධ අවදානම් ශ්‍රේණිගත කිරීම හෝ වෙළඳපොල තත්ත්වයන් සලකා බලමින් සුදුසු පරිදි අවම වශයෙන් වාර්ෂිකව හෝ එයට වඩා වැඩි වාර ගණනකින් සමාලෝචනය කළ යුතුය.

5.3.3 විදේශ විනිමය මෙහෙයුම් කටයුතු සඳහා විශේෂයෙන් අනුමත කරන ලද සීමා ව්‍යුහයන් සඳහා පහත දැ අඩංගු විය යුතුය.

- (i) දිනය තුළ සහ සර්ව රාත්‍රික (intra - day and overnight) යන දෙආකාරයටම සියළු විනිමය වර්ග වල එකතුව සඳහා විවෘත පිහිටුම් සීමා (open position limits)
- (ii) දිනය තුළ සහ සර්ව රාත්‍රික යන දෙආකාරයටම බැංකුවට සැලකිය යුතු මට්ටමේ නිරාවරණයක් සහිත එක් එක් විනිමය වර්ග සඳහා විවෘත පිහිටුම් සීමා
- (iii) විදේශ විනිමය ගනුදෙනු වල නිරත වන පුද්ගලයන් ඔවුන්ගේ පළපුරුද්ද සහ නිපුණතාවය මත පදනම්ව සීමා
- (iv) ණය අවදානම සහ පියවීම වැනි කරුණු ආවරණය වන පරිදි ප්‍රතිකණ්ඩයක් සඳහා සීමා
- (v) පාඩු නැවැත්වීම් / කළමනාකරණ ක්‍රියාමාර්ග ප්‍රේරක සීමා
- (vi) රටවල් අනුව සීමා
- (vii) විදේශ විනිමය ඉදිරි ගිවිසුම් නොගැලපීම් සඳහා සීමා
- (viii) විවිධ කාල පරාස අනුව හා සියළුම ප්‍රමුඛ විදේශ විනිමයන්ට අදාළව කල්පිරීම් නොගැලපීමේ පරතර සීමා

5.3.4 බලපත්‍රලාභී බැංකු විසින් අනෙකුත් වෙළඳපොල අවධානම් සම්බන්ධ උපකරණ සඳහා සවිස්තරාත්මක සීමා පටිපාටියක් ස්ථාපනය කළ යුතුය.

5.4 අවදානම් මිනුම්ගත කිරීම හා වාර්තා කිරීම

5.4.1 බලපත්‍රලාභී බැංකු විසින් වෙළඳපොල අවදානම මිනුම් ගත කිරීම සහ වාර්තා කිරීම සඳහා පහත දැ සිදු කිරීමට වග බලා ගත යුතුය.

- (i) අවශ්‍ය පරිදි අධ්‍යක්ෂ මණ්ඩලයට / ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට/ සමූහයට හෝ මව් ආයතනයට නිරන්තරව වාර්තා කිරීම
- (ii) ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය වෙළඳපොල අවධානම වාර්තාකරණය පිළිබඳ කාර්යයේ සක්‍රීයව නිරත වීම හා වගවීම

- (iii) වෙළඳපොල අවදානම් වාර්තාකරණ පද්ධතිය බැංකුවේ ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම හා ඉන් අනතුරුව ප්‍රධාන පද්ධතියේ දත්ත හා සැසඳීම
- (iv) වාර්තාවන් පැහැදිලි සහ නිරවුල්ව විශේෂයෙන්ම උල්ලංඝනය කිරීම් හා ව්‍යතිරේක සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු ඉස්මතු වන සේ වාර්තා කිරීම

5.4.2 අවදානම් මිනුම් ගත කිරීමේ හා වාර්තා කිරීමේ පද්ධතීන් හට පහත හැකියාවන් සහිත බවට බලපත්‍රලාභී බැංකු තහවුරු කළ යුතුය.

- (i) ව්‍යුත්පන්න ගනුදෙනු ඇතැම් ශේෂ පත්‍රයෙන් පිටත මට්ටම ඇතුළුව සියළුම වත්කම් හා වගකීම් මගින් පැන නගින සියළුම දළ සහ ශුද්ධ කල්පිරීම් මත හට ගන්නා වෙළඳපොල අවදානම් ස්වාධීනව තක්සේරු කිරීම (මැදි කාර්යාලය මගින් නම් වඩාත් උචිතයි)
- (ii) අවදානම් මිනුම් ගත කිරීම නිරන්තර ආතති පරීක්ෂණ හා අවස්ථා විශ්ලේෂණය සඳහා සාමාන්‍යයෙන් පිළිගැනීමක් සහිත මූල්‍ය ආකෘති හෝ ක්‍රමවේද යොදා ගැනීම
- (iii) තත්කාලීන ස්ථාවරයන් (current positions) පිළිබඳ කාලානුරූප සහ නිවැරදි දත්ත පවත්වා ගෙන යාම
- (iv) විදේශ විනිමය ප්‍රතිකණ්ඩ ණය අවදානම් සහ පියවීමේ අවදානම් පිළිබඳ සීමා ඉක්ම නොයාම තහවුරු කිරීම සඳහා එම අවදානම් තත්කාලීනව නිරීක්ෂණය කිරීම
- (v) මිනුම් පද්ධති පදනම් වී ඇති උපකල්පනයන්, පරාමිතීන් සහ සීමාවන් ලේඛන ගත කිරීම සහ මෙම උපකල්පනයන්ගේ සැලකිය යුතු වෙනස්කම් සිදු කිරීම, එයට පාදක කර ගත් හේතූන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ/ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ අනුමැතිය ලේඛන ගත කර තැබීම
- (vi) භාණ්ඩාගාර මෙහෙයුම් මගින් පැන නගින වෙළඳපොල අවදානම මෙන්ම මෙහෙයුම් අවදානම පිළිබඳ නිවැරදි, විශ්වාසනීය, සවිස්තර හා කාලීන කළමනාකරණ තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම

5.5 ආතති පරීක්ෂාව

5.5.1 බලපත්‍රලාභී බැංකු විසින් නිරන්තර ආතති පරීක්ෂා පවත්වමින් භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු මගින් ඇතිවිය හැකි පාඩු සඳහා බැංකුවට ඇති අනාරක්ෂිතතාවයන් මැන බැලිය යුතුය. බැංකුව විසින් එම බැංකුවට හෝ වෙළඳපොලට විශේෂයෙන් ඇති විය හැකි ලාභදායීත්ව, ද්‍රවශීලතා සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක පිළිබඳ ආතතිමය තත්ත්වයන්ට ඔරොත්තු දීමට ඇති හැකියාව මැන බැලිය යුතුය.

5.5.2 සිදු විය හැකි විශාල විදේශ විනිමය අනුපාතල පොලී අනුපාත සහ ප්‍රාග්ධන / රත්‍රන් මිළ උච්චාවචන නිසාවෙන් ඇති විය හැකි වෙළඳපොල ගනුදෙනු කටයුතු නිරාවරනයන් බැංකු විසින් පවත්වන ආතති පරීක්ෂණයන්ගෙන් ආවරණය කළ යුතුය.

5.5.3 ආතති පරීක්ෂාවන් බැංකුවේ ආයෝජන කළඹ සහ එයට සම්බන්ධ අවදානම් තත්ත්වයන්ට සමගාමී විය යුතුය.

5.6 මුදල් විශුද්ධකරණ, වංචා සහ අනෙකුත් නීති විරෝධී කටයුතු

5.6.1 බලපත්‍රලාභී බැංකු විසින් මුදල් විශුද්ධකරණ, සැක සහිත ගනුදෙනු වෙන් කර ගැනීම් සහ නිරීක්ෂණය කිරීමේ පද්ධති පවත්වාගෙන යාම තහවුරු කළ යුතු අතර, සියළුම අවසරලත් පුද්ගලයන් හට එවැනි සැක සහිත ගනුදෙනු හඳුනා ගැනීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත එම තොරතුරු වාර්තා කිරීම සඳහා බැංකුව තුළ වගකීම පැවරී ඇති පාර්ශ්ව වෙතට වාර්තා කිරීමට පුහුණුව ලබා දිය යුතුය.

5.7 නව සේවාවන්, ක්‍රියාකාරකම් සහ උපකරණ හඳුන්වා දීම

5.7.1 බලපත්‍රලාභී බැංකු විසින් හඳුන්වාදෙන නව සේවා/ ක්‍රියාකාරකම්/ උපකරණ වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුවේ නිර්දේශ ලබා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම තහවුරු කළ යුතුය.

5.7.2 බලපත්‍රලාභී බැංකු විසින් නව සේවා/ ක්‍රියාකාරකම්/ උපකරණ සම්බන්ධ ගනුදෙනු පවිපාටිය හඳුනා ගැනීම, නෛසර්ගික අවදානම් සහ ප්‍රතිලාභ ඇගයීම සහ ගම්‍යමානික නෛතික තත්ත්වයන් සමාලෝචනය කළ යුතු වේ.

5.7.3 බලපත්‍රලාභී බැංකු විසින් නව සේවා/ ක්‍රියාකාරකම්/ උපකරණ හඳුන්වා දීමේ සඳහා අවසර පතමින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කරනු ලබන සියළුම පත්‍රිකා අදාල උපකරණ සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන්ගෙන් නියමිත පරිදි අත්සන් කර සමාලෝචනය කර ඇති බවට තහවුරු කිරීම.

5.7.4 බලපත්‍රලාභී බැංකු විසින් නව සේවා/ ක්‍රියාකාරකම්/ උපකරණ හඳුන්වා දීමේදී ඒවා බැංකුවේ තොරතුරු තාක්ෂණ පද්ධති, හර ක්‍රියාකාරකම්, අවදානම් පැතිකඩ හා නිපුණතාවය හා ගැලපේද යන්න තහවුරු කළ යුතුය.

5.8 පාරිභෝගිකයන් හා ගනුදෙනු කිරීම

5.8.1 බලපත්‍රලාභී බැංකු සහ අවසරලත් පුද්ගලයින්, ගනුදෙනු ක්‍රියාත්මක කිරීමට පෙර සිය ප්‍රතිකණ්ඩයන්, විශේෂයෙන් ආයතනික නොවන සිල්ලර ගනුදෙනුකරුවන් විශේෂයෙන්ම ව්‍යුත්පන්න ගනුදෙනු වලදී ඔවුන්ට පිරිනමනු ලබන සේවාවන්ගේ ස්වභාවය හා විය හැකි අවදානම් පිළිබඳ මනාව දැනුවත් වී තේරුම් ගෙන ඇති බව තහවුරු කර ගත යුතුය.

5.9 විද්‍යුත් ගනුදෙනු කටයුතු

5.9.1 මෙහි සඳහන් සියළුම අනෙකුත් විධානයන්ගේ ප්‍රතිපාදන විද්‍යුත් ගනුදෙනු පද්ධතීන් හරහා සිදු කෙරෙන ව්‍යාපාර හා ගනුදෙනු සඳහාද සම ලෙස බලපැවැත්වේ.

5.10 අභ්‍යන්තර විගණන ක්‍රියාකරකම්

5.10.1 බලපත්‍රලාභී බැංකු විසින් භාණ්ඩගාර ව්‍යාපාර කටයුතු හා සම්බන්ධ අභ්‍යන්තර පාලන සහ අවධානම් කළමනාකරණ ක්‍රියාමාර්ග කටයුතු ඒවාට නිර්දේශිත කාර්ය පටිපාටීන්ට අනුකූලව, නිවැරදිව හා සුපිලිපත්ව සිදු කිරීම තහවුරු කිරීම සඳහා අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය මගින් කාලානුරූපීව සමාලෝචන සිදු කිරීම.

5.10.2 ගනුදෙනු වාර්තා කිරීමේ නිරවද්‍යතාවය සහ සම්පූර්ණතාවය, ඵලදායී වැඩ බෙදීම, වාර්තාබෙරයන් නිවැරදිව වාර්තා කිරීම, කාර්ය සාධනය මත පදනම් වූ වේතන, දෛනික උපස්ථි ක්‍රියා පටිපාටි, අදාළ සියලු අභ්‍යන්තර පාලනයන් සහ ස්ථාපිත ක්‍රියාපටිපාටි යනාදිය ඇතුළු සියලුම භාණ්ඩාගාර මෙහෙයුම් වල ඵලදායී පාලනයන් මෙම පරීක්ෂණ මගින් තහවුරු කළ යුතුය.

5.10.3 අභ්‍යන්තර විගණනය සඳහා අවදානම මත පදනම් ප්‍රවේශයක් යොදා ගත යුතුය. සියලු අධි අවදානම් සහිත ක්ෂේත්‍රයන් අභ්‍යන්තර විගණකවරුන් විසින් නිරන්තරයෙන් විගණනය කළ යුතු වේ. අවදානම් අවම කිරීම සඳහා මෙහෙයුම් ක්‍රියා පටිපාටි ප්‍රමාණවත් බව අභ්‍යන්තර විගණනය මගින් සහතික කළ යුතුය.

5.10.4 අභ්‍යන්තර විගණනය මගින් වෙළඳපොළ අවදානම් කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන් වන කළමනාකරණ තොරතුරු වාර්තාවල ප්‍රමාණවත් බව සහ නිරවද්‍යතාවය සහතික කළ යුතුය.

5.10.5 අභ්‍යන්තර විගණන සහ අනෙකුත් අවදානම් පාලන ඒකක සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් සිටිය යුතුය. නැතහොත් විදේශ බැංකු සඳහා ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ සහාය ලබා දිය යුතුය.

5.10.6 භාණ්ඩාගාර වෙළඳ කටයුතු විමර්ශනය සඳහා ප්‍රමාණවත් ප්‍රවීණත්වයක් සහ බලයක් අභ්‍යන්තර විගණනය සතු විය යුතුය.

5.10.7 පිහිටුවා ඇති ක්‍රියා පටිපාටීන් උල්ලංඝනයට සම්බන්ධ ඕනෑම සිද්ධියක් සම්බන්ධව බලපත්‍රලාභී බැංකු අප්‍රමාදව ප්‍රතිචාර දැක්විය යුතු අතර අභ්‍යන්තර හෝ බාහිර විගණකයන්ගේ නිර්දේශයන් ඵලදායීව ක්‍රියාවට නැංවීමට වග බලා යුතුය.

6. වෘත්තීයභාවය සහ දැනුම් මට්ටම

6.1 වෘත්තීයභාවය සහ දැනුම් මට්ටම

6.1.1 බලයලත් පුද්ගලයින්

- (i) වෙළඳපොළෙහි සමස්ථ වෘත්තීය ප්‍රමිතීන් ශක්තිමත් කිරීම සඳහා වෙළඳපොළ භාවිතයන් සහ හැසිරීම් පිළිබඳ ඉහළ මට්ටමේ දැනුවත් භාවයක් සහ අවබෝධයක් නිරන්තරයෙන් පවත්වා ගත යුතුය.
- (ii) වෙළඳ කටයුතු වල යෙදීමේදී හෝ ගනුදෙනු සාකච්ඡා කිරීමේදී පැහැදිලි සහ නිවැරදි ලෙස භාෂාව හැසිරවිය යුතුය.
- (iii) දේශීය විදේශීය වෙළඳපොළ සහ නියාමන සංවර්ධනයන් පිළිබඳව ඉහළ දැනුමක් සහ අවබෝධයක් පවත්වා ගැනීම සහ ව්‍යුහාත්මක පුහුණුව සහ සංවර්ධනය තුළින් සිය වෘත්තීය දැනුම ක්‍රමානුකූලව යාවත්කාලීන කිරීම සහ වැඩි දියුණු කිරීම කළ යුතුය.

6.1.2 බලයලත් පුද්ගලයින්

(i) යම් නියාමන අධිකාරියක් හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීමය සංගමයක් ඕනෑම විමර්ශන කොමිසමක්, විනිශ්චය සභාවක් හෝ ශ්‍රී ලංකාවේ හෝ එතෙර නීත්‍යානුකූලව පිහිටවූ වෙනත් සංවිධානයක් විසින් වංචා, ප්‍රෝසා, වංකභාවය හෝ වෙනත් ඕනෑම ආකාරයක අයුතු හැසිරීමක් සිදු කරන ලද බවට හෝ සිදු කිරීමට සම්බන්ධ යැයි වරදකාරයකු කරනු ලැබූ පුද්ගලයෙකු නොවිය යුතුය.

6.1.3 බලපත්‍රලාභී බැංකු විසින් බලයලත් පුද්ගලයින් වෘත්තීමය වශයෙන් කටයුතු කිරීමේ වගකීම පිළිබඳව දැනුවත්ව සිටින බවත් වෙළඳපොළ පරිභාෂිතය සහ සම්මුතීන් පිළිබඳව දැනුවත් බවත් සහතික කළ යුතුය.

6.1.4 එක් එක් වෙළෙන්ඳා සහ ඔහුගේ ප්‍රධානියා විසින් අත්සන් කරන ලද පිළිගත් රැකියා පිරිවිතර පවතින බවට බලපත්‍රලාභී බැංකු සහතික විය යුතුය.

6.2 අවශ්‍ය සුදුසුකම්

6.2.1 ඉහත 1.1 (ii) (අ) විධානයෙහි දක්වා ඇති බලයලත් පුද්ගලයෙකු පහත සඳහන් වෘත්තීය සුදුසුකමක්/ සුදුසුකම් සහිත විය යුතුය;

- (i) මූල්‍ය වෙළඳ සංගමය (Association Cambiste Internationale-ACI) මගින් ප්‍රදානය කළ ගනුදෙනු කිරීමේ සහතිකය හෝ මෙහෙයුම් සහතිකය හෝ
- (ii) ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන කේන්ද්‍රය මගින් පවත්වන ලද භාණ්ඩාගාර සහ විදේශ විනිමය ගනුදෙනු පාඨමාලාවේ සහතිකය හෝ
- (iii) ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය මගින් පිරිනමන භාණ්ඩාගාර සහ අවදානම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව හෝ
- (iv) වරලත් මූල්‍ය විශ්ලේෂක (Chartered Financial Analyst- CFA) සාමාජිකත්වය
- (v) මුදල් මණ්ඩලයට පිළිගත හැකි වෙනත් අදාළ වෘත්තීය සුදුසුකමක් මුදල් මණ්ඩලය විසින් අදාළ අනුමැතියක් ප්‍රදානය කරනු ලබනුයේ එක් එක් අවස්ථාවන් වෙනම සලකා බැලීමෙනි.

6.2.2 ඉහත 1.1 (i) විධානය යටතේ ව්‍යාපාර ගනුදෙනු වල නිරතව සිටින ඉහත 1.1 (ii) (අ) යටතේ සඳහන් කර ඇති බලයලත් පුද්ගලයින් 6.2.1 විධානයෙහි දක්වා ඇති පරිදි අදාළ සුදුසුකම් මෙම විධානය නිකුත් කරන ලද දින සිට වසරක් ඇතුළත ලබා ගත යුතුය.

6.2.3 ඉහත 1.1 (i) යටතේ ව්‍යාපාර ගනුදෙනු කිරීම සඳහා ඉහත 1.1 (ii) (අ) යටතේ සඳහන් කර ඇති බලයලත් පුද්ගලයෙකු අලුතින් පත් කිරීමේදී අදාළ බලයලත් පුද්ගලයා විසින් පත්වීම ලබන අවස්ථාවේදී ඉහත 6.2.1 විධානයෙහි සඳහන් සුදුසුකම් සපුරා නොමැති නම්ල බලපත්‍රලාභී බැංකු වල අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම පත්වීම අනුමත කළ යුතුය.

6.2.4 තවද, ඉහත 6.2.3 හි සඳහන් බලයලත් පුද්ගලයින් පත්වීම් ලද දින සිට වසරක් ඇතුළත 6.2.1 හි දක්වා ඇති පරිදි අදාළ සුදුසුකම් සපුරාලිය යුතුය.

7. බලපත්‍රලාභී බැංකු සහ බලයලත් පුද්ගලයින් විසින් ඉදිරිපත් කළ යුතු ප්‍රකාශයන්

7.1 ඉහත 1.1 (ii) (අ) විධානයෙහි දක්වා ඇති බලයලත් පුද්ගලයින් විසින් ඇමුණුම I හි දක්වා ඇති ආකෘතියට අනුව අදාළ බලපත්‍රලාභී බැංකුවෙහි ප්‍රධාන විධානයක නිලධාරී මගින් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.

7.2 බලපත්‍රලාභී බැංකු විසින් ඇමුණුම II හි දක්වා ඇති ආකෘතියට අනුව මෙම විධානයන් නිකුත් කළ දිනයට අදාළව ඉහත 1.1 (ii) (අ) යටතේ සඳහන් කර ඇති බලයලත් පුද්ගලයන්ගේ තොරතුරු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය. එම පුද්ගලයන්ගේ හෝ ලබා දී ඇති තොරතුරු වල වෙනසක් වී නම් එම දින සිට සති දෙකකට නොවැඩි කාල සීමාවක් තුළ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතුය.

8. මෙම විධානයන්ට අනුකූල නොවූ විට අදාළ වන සම්බාධක

8.1 කිසියම් බලපත්‍රලාභී බැංකුවක් සහ/හෝ බලයලත් පුද්ගලයෙකු මෙම නියමයන්ට අනුව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් මුදල් මණ්ඩලය විසින් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව අවශ්‍ය යැයි සිතිය හැකි පහත සඳහන් ක්‍රියාමාර්ග එකක් හෝ කිහිපයක් ගත හැක.

- (i) මෙම විධානයන්ට අනුකූල නොවන ඕනෑම බලයලත් පුද්ගලයෙකු අදාළ බලපත්‍රලාභී බැංකුවෙහි භාණ්ඩාගාර මෙහෙයුම් හා සම්බන්ධ සේවය කිරීම අත්හිටුවීම / සේවයෙන් ඉවත් කිරීමට බලපත්‍රලාභී බැංකුව යොමු කිරීම
- (ii) විධායක කාර්යයන් ඉටු කරන නිලධාරීන් තවදුරටත් විධායක කාර්යයන් ඉටුකිරීම සඳහා යථා යෝග්‍ය නොවන බවට තක්සේරු කිරීම
- (iii) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී ඇති බලයලත් අලෙවි නියෝජිත, ප්‍රාථමික අලෙවි නියෝජිත හෝ වෙනත් වෙළඳ නියෝජිත බලපත්‍රයක් හෝ අනුමැතියක් අත්හිටුවීම
- (iv) අනුකූල නොවන බලපත්‍රලාභී බැංකුවේ ශුද්ධ විවෘත තත්ව සීමාවන් සහ / හෝ වෙනත් වෙළඳ සීමාවන් පහත දැමීම
- (v) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී ඇති බලයලත් අලෙවි නියෝජිත, ප්‍රාථමික අලෙවි නියෝජිත හෝ වෙනත් වෙළඳ නියෝජිත බලපත්‍රයක් හෝ අනුමැතියක් අවලංගු කිරීම
- (vi) මෙම නියෝගයන්ට අනුකූල නොවන ඕනෑම බලයලත් පුද්ගලයෙකුට අවවාද කිරීම
- (vii) මුදල් මණ්ඩලය විසින් සුදුසු යැයි සැලකෙන වෙනත් නියාමන සම්බාධක පැනවීම

- 9. විධානයන් අවලංගු කිරීම
 - 9.1 පහත විධාන/චක්‍රලේඛ මෙයින් අවලංගු කෙරේ.
 - (i) බැංකු පනතේ 2009 අංක 03 දරන බලපත්‍රලාභී වාණිජ බැංකු වල විදේශ විනිමය ව්‍යාපාරයන්හි අවදානම් කළමනාකරණය සම්බන්ධ විධානයන්
 - (ii) බැංකු පනතේ 2012 අංක 01 දරන ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු වල විදේශ විනිමය වෙළඳාම් කටයුතු පිළිබඳ විධානය
 - (iii) අංක 02/17/600/0014/003 දරන විදේශ විනිමය වෙළඳාමෙහි නිරත පුද්ගලයින් විසින් ඉදිරිපත් කළ යුතු ප්‍රකාශය පිළිබඳ චක්‍රලේඛය

අත්සන් කළේ,
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,
මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති,
ශ්‍රී ලංකා මහ බැංකුව.

මෙම විධානයේ ඇමුණුම් <http://www.cbsl.gov.lk/en/laws/directions-circulars-guidelines-for-banks> වෙබ්සයිට් මගින් ලබා ගත හැක.

මුදල් නීති පනත් නියෝග 2019 අංක 02

2019 සැප්තැම්බර් 24

වෙළඳපොළ රුපියල් ණය අනුපාතයන් වෙත මෘතකාලීන ප්‍රතිපත්තිමය තීරණ කාර්යක්ෂම ලෙස සම්ප්‍රේෂණය කිරීම

1949 අංක 58 දරන සංශෝධිත මුදල් නීති පනතේ 104 (1)(ආ) වගන්තිය යටතේ නිකුත් කර ඇත.

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල අරමුදල් පිරිවැය අවම කිරීම හරහා බැංකු අංශයේ ණය පොළී අනුපාත අඩු කිරීමේ අරමුණින්, ප්‍රතිපත්ති පොළී අනුපාත සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම, සහ රුපියල් තැන්පතු සඳහා උපරිම පොළී අනුපාත පැනවීම වැනි විවිධ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කිහිපයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකාලයේදී ක්‍රියාත්මක කරන ලදී. කෙසේ නමුත්, ප්‍රතිපත්තිමය හා තැන්පතු පොළී අනුපාත වල අඩු වීම, ණය නිෂ්පාදන වල පොළී අනුපාත වෙත වඩාත් පුළුල් ලෙස හා සාධාරණව සම්ප්‍රේෂණය වීමට විශාල කාලයක් ගත වන බව නිරීක්ෂණය වන හෙයින් මුදල් මණ්ඩලය අරමුදල් ව්‍යුහයන්හි විවිධත්වයන් සැලකිල්ලට ගෙන බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ලබා දෙන ණය හා අත්තිකාරම් සඳහා අදාළ වන පොළී අනුපාත සම්බන්ධයෙන් නියෝගයක් මෙමගින් පනවනු ලබයි.

- 1. මුදල් නීති පනත යටතේ බල ගැන්වීම
 - 1.1 මුදල් නීති පනතේ 104(1)(ආ) වගන්තිය අනුව මුදල් මණ්ඩලය විසින් විවිධ විට බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් විවිධ වර්ගයේ ණය හා අනෙකුත් ණය මෙහෙයුම් සඳහා අය කරන පොළී අනුපාතයන් තීරණය කරයි.
- 2. රුපියල් ණය සහ අත්තිකාරම් සඳහා පොළී අනුපාත
 - 2.1 සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින්ම 2.3 නියෝගයෙන් නිදහස් කරන ලද ණය පහසුකම් හා 5 නියෝගයෙන් නිදහස් කරන ලද ණය පහසුකම් හැර අනෙකුත් සියලුම රුපියල් ණය හා අත්තිකාරම් සඳහා අදාළ වන පොළී අනුපාතයන් 2019.10.15 වන දින වන විට 2019.04.30 දින ණය හා අත්තිකාරම් සඳහා අදාළව පැවති පොළී අනුපාතිකයන් සාපේක්ෂව පදනම් අංක 200 කින් පොළී අනුපාතිකයන් අඩු කළ යුතුය.
 - 2.2 කෙසේ නමුත් මෙම නියෝගය දිනට හෝ ඉන්පසු ඕනෑම අවස්ථාවක රුපියල් ණය හා අත්තිකාරම් සඳහා අදාළ වන වාර්ෂික නාමික පොළී අනුපාතිකය සියයට 12.5 ක් හෝ ඊට අඩු වූ අවස්ථාවක ඉහත 2.1 නියෝගයෙහි සඳහන් අඩු කිරීම් සිදු කිරීම අනිවාර්ය නොවේ. තවද මෙම නියෝගය දිනට හෝ ඉන්පසු ඕනෑම අවස්ථාවක වාර්ෂික නාමික පොළී අනුපාතය සියයට 12.5 ක් හෝ ඊට අඩු අවස්ථාවක එම ණය හා අත්තිකාරම් වලට අදාළ පොළී අනුපාත මෙම නියෝගය ලබා දෙන දින පවත්නා මට්ටමට වඩා වැඩි නොකළ යුතුය.
 - 2.3 සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින්ම විවිධ නිෂ්පාදන අනුව ණය දෙන අනුපාත 2019.11.01 දින විට පහත දක්වා ඇති පරිදි අඩු කළ යුතුය.
 - (i) ණය කාඩ්පත් අත්තිකාරම් සඳහා වාර්ෂික පොළී අනුපාතය සියයට 28
 - (ii) පෙර සුදානම් කරගත් තාවකාලික අයිරා සඳහා වාර්ෂික පොළී අනුපාතය සියයට 24
 - 2.4 සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින්ම දැනටමත් ප්‍රදානය කර ඇති ණය පහසුකම් ඇතුළුව සියලුම ණය හා අත්තිකාරම් සඳහා වන දඩ පොළී අනුපාතයල 2019.10.15 දින සිට අනුමත සීමාවට වඩා වැඩිපුර අති ප්‍රමාණය හෝ ණය නොගෙවූ කාලයට අදාළ හිම මුදල් ප්‍රමාණය මත වාර්ෂික පදනම් අංක 400 ක් වන ලෙස අඩු කළ යුතුය.

- 3. උපරිම බරින් සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය
 - 3.1 (i) සෑම බලපත්‍රලාභී බැංකුවක් විසින්ම 2019.04.26 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා ආර්ථික දර්ශක ප්‍රකාශනයෙහි ප්‍රකාශයට පත් කළ අදාළ බැංකුවෙහි සතිපතා බරින් සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතයට සාපේක්ෂව 2019.12.27 දින වන විට බරින් සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය (සතිපතා) පදනම් අංක 250කින් අඩු කළ යුතුය.
 - (ii) ඒ අතර, සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින්ම 2019.04.26 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අදාළ බැංකුවෙහි සතිපතා බරින් සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතයට සාපේක්ෂව 2019.11.01 දින වන විට බරින් සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය පදනම් අංක 150 කින් අඩු කළ යුතුය.
 - 3.2 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන සතිපතා ආර්ථික දර්ශක ප්‍රකාශනයෙහි කිසියම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක බරින් සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය 2019.04.26 දිනට අඩංගු නොවේ නම් එම බලපත්‍රලාභී වාණිජ බැංකුව විසින් වසරකට සියයට 9.5 ක් නොඉක්මවන බරින් සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතයක් පවත්වාගෙන යා යුතුය.
 - 3.3 ඉහත 3.1 නියෝගය, මෙම නියෝගයේ දිනට හෝ ඉන්පසු ඕනෑම අවස්ථාවක බරින් සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය සියයට 9.5 ක වාර්ෂික අනුපාතය හෝ ඊට වඩා අඩු අගයක් ගන්නා බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා අදාළ නොවේ. කෙසේ නමුත්, එම බලපත්‍රලාභී වාණිජ බැංකු සතිපතා බරින් සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය සියයට 9.5 ට වඩා වැඩි නොකළ යුතුය.
 - 3.4 ඉහත 3.1 නියෝගයට අනුකූල වීමෙන් පසු බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් එම බැංකුවේ බරින් සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය අඩු කරන ලද විටමට වඩා වැඩි නොකළ යුතුය.
- 4. අධිකෂණය
 - 4.1 සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින්ම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කරන පොලී අනුපාත දත්ත වල නිරවද්‍යතාවය සහතික කළ යුතු අතර, මෙම නියෝගය අදාළ වන ණය හා අත්තිකාරම් වල පොලී අනුපාත අඩු වීමට අදාළ අභ්‍යන්තර ලේඛණ වාර්තාවක් විද්‍යුත්ව හෝ භෞතික ලේඛන ලෙස පවත්වා ගත යුතුය.
- 5. නිදහස් කිරීම්
 - 5.1 ඉහත 2 නියෝගයෙන් පහත ණය හා අත්තිකාරම් වර්ග නිදහස් කෙරේ.
 - (i) ස්ථාවර පොලී අනුපාත කොන්ත්‍රාත්තුවක් යටතේ 2019.10.15 දිනට පෙර ලබා දුන් ණය හා අත්තිකාරම්ල එම ස්ථාවර පොලී අනුපාත කොන්ත්‍රාත්තුවේ ගිවිසුම් ගත කාලය අවසන් වන තෙක් ඉහත නිදහස් කිරීම ලිසිං පහසුකම්, රත්තරන් ඇප කර ලෙස පවතින පහසුකම් වලටද කිසිදු සැකයකින් තොරවම අදාළ වේ. කෙසේ නමුත්, මෙම නියෝගයෙහි නියමයන් වාර්ෂික නාමික පොලී අනුපාත 2019.10.15 දින හෝ ඊට පසු දිනක වෙනස් කරන අවස්ථාවකදී අදාළ වේ.
 - (ii) බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු වල පවත්වාගෙන යන රුපියල් තැන්පතු, ඇපකර ලෙස යොදා ගනිමින් ලබා දී ඇති ණය හා අත්තිකාරම් මෙම නියෝගයේ දිනට පවතින ආන්තික අනුපාතය (තැන්පතු අනුපාතය හා ණය අනුපාතය අතර වෙනස) වැඩි නොකිරීමේ පදනම මත
 - (iii) ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව සහය දක්වන ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රම යටතේ ලබා දී ඇති හෝ සාමාන්‍ය ප්‍රතිව්‍යුහගතකරණ විධිවිධාන යටතේ සහනදායී කොන්දේසි යටතේ අදාළ පොලී අනුපාත හා එය තීරණය කරන පදනම එම යෝජනා ක්‍රමයේ හෝ විධි විධානයේ ඇතුළත්ව පවතින අවස්ථාවන්හි ලබා දෙන ණය හා අත්තිකාරම්
- 6. ක්‍රියාත්මක කිරීම
 - 6.1 මෙම නියෝග මෙම නියෝගය ලබා දෙන දින සිට බලපැවැත්වේ.

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,
 මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති,
 ශ්‍රී ලංකා මහ බැංකුව.

මුදල් නීති පනත් නියෝග 2019 අංක 03 2019 සැප්තැම්බර් 24

බලපත්‍රලාභී බැංකුවල රුපියල් තැන්පතු සඳහා උපරිම පොලී අනුපාත

2019.04.26 දින බලපත්‍රලාභී බැංකුවල රුපියල් තැන්පතු සඳහා අදාළ උපරිම පොලී අනුපාත සම්බන්ධයෙන් නිකුත් කළ 2019 අංක 01 දරන මුදල් නීති පනත් නියෝගය මෙයින් අවලංගු කෙරේ.

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,
 මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති,
 ශ්‍රී ලංකා මහ බැංකුව.

චක්‍රලේඛය 2019 අංක 08

2019 නොවැම්බර් 18

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල ගිණුම් ප්‍රකාශ විගණනය කිරීම සඳහා සුදුසුකම් ලත් විගණකයින්ගේ ලැයිස්තුව

1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත) 38(අ) සහ 76(උ) වගන්ති වල අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරිය බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) විගණනය කළ හැකි සුදුසුකම් ලත් විගණකයින්ගේ ලැයිස්තුව සමාලෝචනය කරන ලදී.

- 1. ඇගයීමේ ක්‍රියාවලිය
 - 1.1 මුදල් මණ්ඩලයේ අනුමැතිය සහිතව බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වල ගිණුම් ප්‍රකාශ විගණනය කළ හැකි, සුදුසුකම් ලත් විගණකයින් මුදල් මණ්ඩලය මගින් නිකුත් කරන ලද යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශයන්ට අනුව තෝරාගෙන ඇත.
 - 1.2 යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශයන්ට අනුව සලකා බලන ලද තක්සේරු නිර්ණායකයන් අතර, විගණන හවුල්කරුවන් ගණන සහ ඔවුන්ගේ සුදුසුකම්, සේවක ප්‍රමාණය සහ සුදුසුකම්, විගණන ආයතනයේ පළපුරුද්ද සහ විශේෂඥ බව සහ බැංකු නියාමනයන් සහ මූල්‍ය උපකරණ, වෝහාරික විගණනයන් භාර ගැනීමේ හැකියාව සහ තොරතුරු තාක්ෂණ විගණනයන් කිරීමේ හැකියාව සහ පළපුරුද්ද සම්බන්ධයෙන් ලබා ගෙන ඇති තාක්ෂණික නිපුණතාවය සැලකිල්ලට ගනු ලැබේ.
- 2. සුදුසුකම් ලත් විගණකයින්ගේ ලැයිස්තුව
 - 2.1 ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත සඳහන් සුදුසුකම් ලත් විගණකයින් 01.01.2021 සිට ආරම්භ වන මූල්‍ය වර්ෂ වල ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල මූල්‍ය ප්‍රකාශ විගණනය කිරීම සඳහා තෝරා ගෙන ඇත.
 - (i) බී ඩී ඕ හවුල්කරුවන්
“වාටර් හවුස්”, නො. 65/2, සර් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත, කොළඹ 02
 - (ii) අර්නස්ට් සහ යන්ග්, ශ්‍රී ලංකාව
නො. 201, ඩී සේරම් පෙදෙස, කොළඹ 10
 - (iii) කේ පී එම් ජී ශ්‍රී ලංකා
නො. 32 A, සර් මොහොමඩ් මාකන් මාකර් මාවත, කොළඹ 03
 - (iv) ප්‍රයිස් වෝටර් හවුස් කුපර්ස්
නො. 100, බේබෆාක් පෙදෙස, කොළඹ 02
 - (v) එස් ජේ එම් එස් ඇසෝසියේට්ස්
නො. 11, කාසල් විදිය, කොළඹ 04
- 3. පූර්ව චක්‍රලේඛ අවලංගු කිරීම
 - 3.1 1988.04.30 වන දින නිකුත් කරන ලද වාණිජ බැංකු සඳහා වන සුදුසුකම් ලත් විගණකයින් ලැයිස්තුව නැමැති චක්‍රලේඛය 01.01.2021 සිට ආරම්භ වන මූල්‍ය වර්ෂ වල සිට අවලංගු වේ.

අත්සන් කළේ
ඒ ඒ එම් තාසීමි
බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

බැංකු පනත් විධාන 2019 අංක 07

2019 දෙසැම්බර් 19

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල නිශ්චල දේපළ තක්සේරුකරණය පිළිබඳ නියාමන රාමුව සඳහා සංශෝධන

1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) සහ 76 (ඒ) (1) වගන්ති මගින් පවරන ලද බලතල ප්‍රකාරව, මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල (මෙතැන් සිට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) නිශ්චල දේපළ තක්සේරු කිරීම සඳහා වන නියාමන රාමුව පිළිබඳ 2014 අංක 01 දරන බැංකු පනත් විධානයන්ට අදාළ සංශෝධන මෙසේ නිකුත් කරනු ලබයි.

ඒ අනුව, බලපත්‍රලාභී බැංකු වල නිශ්චල දේපළ තක්සේරු කිරීම සඳහා වන නියාමන රාමුව පිළිබඳ 2014 අංක 01 දරන බැංකු පනත් විධානයන් වල පහත සඳහන් විධානයන් පහත පරිදි ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.

- 5. තක්සේරුකරුවන්ගේ යෝග්‍යතාවය සඳහා වන නිර්ණායකයන්
 - 5.1 සෑම බැංකුවක්ම පහත සඳහන් දෑ තහවුරු කළ යුතුය:
 - අ) තක්සේරුකරුවන්ගේ යෝග්‍යතාවය පිළිබඳ නිර්ණායකයන් පහත පරිදි වේ
 - ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු විය යුතු වන අතර ඔහු
 - i. අධි සාමාජිකයෙකු හෝ

- ii. අදාළ ශ්‍රේණියේ වසර 5 ක පළපුරුද්ද සහිත වෘත්තීය ආශ්‍රිත සාමාජිකයෙක්, වෘත්තීය ආශ්‍රිත සාමාජිකත්ව ශ්‍රේණියේ පළපුරුද්දට අදාළ වසර ගණන නිර්ණය කිරීමේදී 2019 අංක 09 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන සංශෝධන පනතෙහි 24 වන වගන්තියේ දක්වා ඇති සංක්‍රාන්ති විධිවිධාන අදාළ වේ.

එක්සත් රාජධානියේ වරලත් මිනින්දෝරුවන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකයෙකු විය යුතු අතර, ඔහු

- i. එක්සත් රාජධානියේ වරලත් මිනින්දෝරුවරුවන්ගේ රාජකීය ආයතනයෙහි අධි සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු, හෝ
- ii. එසේ නොවේනම්, එක්සත් රාජධානියේ වරලත් මිනින්දෝරුවරුවන්ගේ රාජකීය ආයතනයෙහි අවසන් විභාගය සාමාන්‍ය පරිච්ඡේදයට පත්වීමේදී වසර 5 ක පළපුරුද්ද ඇති එක්සත් රාජධානියේ වරලත් මිනින්දෝරුවරුවන්ගේ රාජකීය ආයතනයෙහි සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු විය යුතුය.

අ) ඉහත 5.1 (අ) විධානයෙහි දක්වා ඇති සුදුසුකම් මත බලපත්‍රලාභී බැංකු වල තක්සේරුකරුවන්ගේ මණ්ඩලය සඳහා තෝරා ගනු ලැබූ තක්සේරුකරුවන් විසින් අදාළ වෘත්තීමය ආයතනය විසින් අනුමත කරන ලද නිර්දේශිත අධ්‍යයන වෘත්තීමය සංවර්ධන අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුය.

ඇ) නිශ්චල දේපළ පිළිබඳ අභ්‍යන්තර තක්සේරු කිරීම් සිදු කළ යුත්තේ ඉහත විධාන 5.1 (අ) හි නිර්ණායකයන්ට අනුව යෝග්‍යතාවය සපුරාලන තක්සේරුකරුවන් විසිනි.

6. අභ්‍යන්තර හා බාහිර තක්සේරු වාර්තා සඳහා වන සීමාව

- 6.1 සක්‍රීය ණය හා අත්තිකාරම් වලට එරෙහිව සුරැකුම් ලෙස ලබාගත් හෝ ලබා ගැනීමට නියමිත නිශ්චල දේපළ සම්බන්ධයෙන් බැංකු සිය ප්‍රතිපත්තින්ට අනුකූලව උචිත පරිදි අභ්‍යන්තර හා බාහිර තක්සේරුකරණ සීමාවන් ස්ථාපිත කළ යුතුය.
- 6.2 අක්‍රීය ණය සම්බන්ධයෙන් හිඟ හිටි ප්‍රාග්ධන ශේෂය රුපියල් මිලියන 10 හෝ බැංකුවේ ප්‍රාග්ධන පදනමෙන් 0.1% යන අගයන් 2 න් අඩු වටිනාකමට වඩා අඩු අගයක් වන අවස්ථාවන්හිදී අභ්‍යන්තර තක්සේරු වාර්තාවක් ලබා ගත හැකිය.
- 6.3 බැංකුව විසින් අත්පත් කරගත් උකස් පුරෝකථනය කරන ලද දේපළ සඳහා, හිඟ හිටි ප්‍රාග්ධන ශේෂය රුපියල් මිලියන 5 ට හෝ බැංකුවේ ප්‍රාග්ධන පදනමෙන් 0.1% යන අගයන් 2 න් අඩු වටිනාකමට වඩා වැඩි අගයක් ගන්නා අවස්ථාවන් හිදී බලපත්‍රලාභී බැංකුව විසින් බාහිර තක්සේරු වාර්තාවක් ලබා ගත යුතුය.

7. තක්සේරු කිරීමේ වාර ගණන

- 7.1 ඉහත කී විධාන අංක 2.2 (ඊ) හි දක්වන ලද තක්සේරු කිරීමෙහි වාර ගණන පහත පරිදි වේ.
 - (අ) ඕනෑම නියාමන අරමුණක් සඳහා, අක්‍රීය ගණයට මාරු වී ඇති ණය හා අත්තිකාරම් වලට එරෙහිව සුරැකුම් ලෙස ලබාගෙන ඇති නිශ්චල දේපළ තක්සේරු කිරීමේ වාර ගණන පහත පරිදි වේ.
 - (i) නිවාස අවශ්‍යතා සඳහා ණය ගැනුම්කරු විසින් පදිංචිව සිටින නේවාසික දේපළ වලට එරෙහිව ලබා දී ඇති ණය පහසුකම් සඳහා වසර 5 කට වඩා පැරණි නොවූ වාර්තාවක්
 - (ii) අනෙකුත් සියලුම ණය පහසුකම් සඳහා වසර 4 කට වඩා පැරණි නොවූ වාර්තාවක්
 - (ආ) ඉහත සඳහන් විධාන අංක 3.1 (ආ) සහ (ඇ) හි දැක්වෙන නිශ්චල දේපළ ප්‍රත්‍යාගණනය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අභ්‍යන්තර ප්‍රතිපත්ති වලට අනුකූලව හෝ එවැනි නිශ්චල දේපළ වල සාධාරණ වටිනාකමෙහි සැලකිය යුතු සහ සිසු වෙනස්වීම් වලට අනුකූලව සිදු කළ යුතුය. එහෙත් ඒවාට අදාළ ප්‍රත්‍යාගණන ලාභ දෙවන පෙළ ප්‍රාග්ධනය ලෙස ඇතුළත් කළ හැකි වන්නේ වසර 3 කට වරක් පමණි.
 - (ඇ) සක්‍රීය ණය පහසුකම් සඳහා ඇපකර ලෙස ලබා ගන්නා නිශ්චල දේපළ තක්සේරු කිරීම ණය පහසුකම් ප්‍රදානය කරන මුල් අවස්ථාවේදී සහ පසු කාලීනව ණය පහසුකම් ඉහළ නංවන අවස්ථාවන්හිදී සිදු කළ යුතුය.

අත්සන් කළේ,
ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි,
මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති,
ශ්‍රී ලංකා මහ බැංකුව.

බැංකු පනත් විධාන 2019 අංක 08

2019 දෙසැම්බර් 19

බලපත්‍රලාභී බැංකු වල අධ්‍යක්ෂවරුන්ගේ යථායෝග්‍යතාවය ඇගයීම

බැංකු පනතෙහි 42 වැනි වගන්තිය 76(උආ) වගන්තිය සමග කියවීමේදී දක්වන පරිදි, බැංකු අධ්‍යක්ෂණ අධ්‍යක්ෂගේ අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවය සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ), අධ්‍යක්ෂවරුන්ගේ යථායෝග්‍යතාවය ඇගයීම සම්බන්ධයෙන් සහ බලපත්‍රලාභී බැංකුවල අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කිරීම සඳහා යෝජිත, තෝරාගත් සහ නම් කරනු ලබන පුද්ගලයින් විසින් යොමු කළ යුතු තොරතුරු සම්බන්ධයෙන් 1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතෙහි 46(1) සහ 76ඒ(1) වගන්ති වලින් පවරා ඇති බලතල ප්‍රකාරව, මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී බැංකු වලට පහත විධානයන් නිකුත් කරනු ලැබේ.

- 1. බලගැන්වීම
 - 1.1 බැංකු පනතේ 46(1) සහ 76ඒ(1) වගන්ති ප්‍රකාරව, බැංකු පද්ධතියේ ශක්තිමත්භාවය සහතික කිරීම සඳහා සියළුම හෝ කිසියම් බලපත්‍රලාභී බැංකුවක් වෙත එම බැංකු වල කිසියම් ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යාම පිළිබඳ විධාන නිකුත් කිරීමට මුදල් මණ්ඩලය වෙත බලය පැවරී ඇත.
 - 1.2 බැංකු පනතේ 42(1) සහ 76ඌ වගන්ති ප්‍රකාරවල තනතුරු දැරීම සඳහා යථායෝග්‍යතාවයෙන් හෙබි පුද්ගලයෙකු හෝ මෙම පනතෙහි විධිවිධාන හෝ වෙනත් ලේඛනගත නීතියකින් එසේ කිරීමට වළක්වනු නොලබන පුද්ගලයෙකු හැර වෙනත් පුද්ගලයෙකු බලපත්‍රලාභී බැංකුවක අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කිරීම, තෝරා ගැනීම හෝ නම් කිරීම සිදු නොකළ යුතුය.
- 2. ඉදිරිපත් කළ යුතු තොරතුරු සහ තොරතුරු ලබා දීමට නියමිත කාලසීමාව
 - 2.1 කිසියම් පුද්ගලයෙකු බලපත්‍රලාභී බැංකුවක නියමිත තනතුරකට පත් කිරීමට පෙර උපලේඛන 1 හි දක්වා ඇති දිවුරුම් ප්‍රකාශයෙහි මුල් පිටපත, අදාළ බලපත්‍රලාභී බැංකුවෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කිරීමට, තෝරාගැනීමට හෝ නම් කිරීමට අපේක්ෂිත පුද්ගලයන් විසින් ඉදිරිපත් කළ යුතුය.
 - 2.2 අදාළ දිවුරුම් ප්‍රකාශය, එම ප්‍රකාශය සම්පූර්ණ කිරීම සඳහා ලබා දී ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව සම්පූර්ණ කළ යුතුය.
 - 2.3 යෝජිත පුද්ගලයන්ගේ යථායෝග්‍යතාවය ඇගයීම සඳහාල බලපත්‍රලාභී බැංකු වල අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් වන දිවුරුම් ප්‍රකාශ සමාගම් ලේකම්වරයා විසින් සහතික කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කළ යුතුය.
 - 2.4 දිවුරුම් ප්‍රකාශය, අදාළ පත්කිරීම සිදුකිරීමට අපේක්ෂිත දිනට වැඩකරන දින 15කට පෙර රහසිගත කවරයක බහා බැංකු අධිකෂණ අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතුය.
 - 2.5 බලපත්‍රලාභී බැංකුවක අධ්‍යක්ෂවරයෙකු විශ්‍රාම ගනු ලබන/ ඉල්ලා අස්වන/ ඉවත් කරනු ලබන අවස්ථා වලදී, ඒ පිළිබඳව එසේ සිදු කිරීමට හේතුද සහිතව, අදාළ බලපත්‍රලාභී බැංකුව විසින් එම විශ්‍රාම ගැනීම/ ඉල්ලා අස්වීම/ඉවත්කිරීම සිදුවී වැඩ කරන දින 3ක් ඇතුළත බැංකු අධිකෂණ අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතුය.
- 3. යථායෝග්‍යතාවය ඇගයීම
 - 3.1 යෝජිත පුද්ගලයන්ගේ යථායෝග්‍යතාවය බැංකු අධිකෂණ අධ්‍යක්ෂ විසින් බැංකු පනතෙහි සහ ඒ යටතේ නිකුත් කර ඇති විධානයන් යටතේ දක්වා ඇති නිර්ණායක පදනම් කරමින් ඇගයිය යුතුය.
 - 3.2 දිවුරුම් ප්‍රකාශය ඔස්සේ යොමු කරන ලබන තොරතුරු ඇගයීමෙන් අනතුරුවල බැංකු අධිකෂණ අධ්‍යක්ෂ විසින් අදාළ පත්කිරීම අනුමත කරන හෝ ප්‍රතික්ෂේප කරන ලිපියක් නිකුත් කළ යුතුය.
 - 3.3 දිවුරුම් ප්‍රකාශයෙහි ඇතුළත් තොරතුරු සම්බන්ධයෙන් යථායෝග්‍යතාවය ඇගයීමට බලපෑමක් ඇතිවිය හැකි පසුකාලීන සිදුවීම් සම්බන්ධයෙන් අදාළ බලපත්‍රලාභී බැංකුවට හැකි ඉක්මනින් දැනුම් දීමට අධ්‍යක්ෂවරුන් ප්‍රතිඥා දිය යුතුය.
 - 3.4 ඉහත 3.3 විධානය යටතේ අධ්‍යක්ෂවරුන් විසින් දැනුම් දෙනු ලබන සියළු පසුකාලීන සිදුවීම් සම්බන්ධයෙන්, අදාළ බලපත්‍රලාභී බැංකුවෙහි සමාගම් ලේකම්වරයා විසින් එම තොරතුරු පිළිබඳ දැනුවත් වීමෙන් දින 15ක් ඇතුළත බැංකු අධිකෂණ අධ්‍යක්ෂ හට දැනුම් දිය යුතුය.
- 4. නැවත ඇගයීම්
 - 4.1 ධූරයෙහි අඛණ්ඩව රැඳී සිටින අධ්‍යක්ෂවරුන් විසින් වාර්ෂිකව දිවුරුම් ප්‍රකාශය යොමු කළ යුතු අතර, අදාළ බලපත්‍රලාභී බැංකුවෙහි වාර්ෂික මහා සභා රැස්වීමට වැඩ කරන දින 15 කට පෙර හෝ අදාළ වර්ෂයෙහි මාර්තු 31 වන දින යන දින දෙකෙන් වඩා කලින් දිනට හෝ එම යොමු කිරීම සිදු කළ යුතුය.
 - 4.2 කිසියම් අධ්‍යක්ෂවරයෙකු සම්බන්ධයෙන් අධිකෂණ අඩුලුහුඬුකම් ඇතැයි බැංකු අධිකෂණ අධ්‍යක්ෂ විසින් නිර්ණය කරනු ලබන ඕනෑම වෙලාවකදී එම අධ්‍යක්ෂවරුන්ගේ යථායෝග්‍යතාවය නැවත ඇගයීමට හැක.
- 5. ක්‍රියාවට නංවන දිනය
 - 5.1 මෙම විධානයන් 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාවට නංවනු ලැබේ.
- 6. මෙයට පෙර නිකුත් කළ චක්‍රලේඛ අවලංගු කිරීම
 - 6.1 බැංකු අධිකෂණ අධ්‍යක්ෂ විසින් නිකුත් කරන ලද පහත සඳහන් චක්‍රලේඛ මෙමගින් අවලංගු කරනු ලැබේ.
 - i. බැංකු වලට අධ්‍යක්ෂවරුන් පත් කිරීම (1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතෙහි 42 වැනි වගන්තිය) පිළිබඳව නිකුත් කළ 2005 මාර්තු 31 දිනැති, අංක 02/04/002/0012/002 දරන චක්‍රලේඛය.
 - ii. බැංකු වලට අධ්‍යක්ෂවරුන් පත්කිරීම පිළිබඳ 2005 අප්‍රේල් 12 දිනැති, අංක 02/04/0012/002 දරන චක්‍රලේඛය.
 - iii. අධ්‍යක්ෂවරුන් පත් කිරීම පිළිබඳ 2010 අගෝස්තු 27 දිනැති අංක 02/17/600/0017/001 දරන චක්‍රලේඛය.

අත්සන් කළේ,
ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි,
මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති,
ශ්‍රී ලංකා මහ බැංකුව.

මෙම විධානයේ උපලේඛන 1 <http://www.cbsl.gov.lk/en/laws/directions-circulars-guidelines-for-banks> ඔස්සේ ලබා ගත හැක.

බලපත්‍රලාභී බැංකු වල ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යථායෝග්‍යතාවය ඇගයීම

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතෙහි 44(අ) වගන්තිය සමග කියවිය යුතු 76(උෟ) වගන්තිය අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල් මණ්ඩලය විසින් ප්‍රධාන විධායක නිලධාරියා සහ විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යථායෝග්‍යතාවය ඇගයීම පිළිබඳ පහත බැංකු පනත් නිර්ණයන් මෙමගින් නිකුත් කරනු ලැබේ.

1. බලය පැවරීම
 - 1.1 1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතෙහි 44(අ) වගන්තිය සමග කියවිය යුතු 76(උෟ) වගන්තිය අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) ප්‍රධාන විධායක නිලධාරියා සහ විධායක කාර්යයන්හි නියුතු අනෙකුත් නිලධාරීන් මුදල් මණ්ඩලය යථායෝග්‍යතාවයෙන් හෙබි පුද්ගලයන් ලෙස නිර්ණය කළ යුතු අතර එම නිලධාරීන් යථා යෝග්‍යතාවයෙන් හෙබි පුද්ගලයන් ලෙස නිර්ණය කිරීමේදී බැංකු පනතේ 42(2) වගන්තිය බලපානු ලැබේ.
2. විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්
 - 2.1 පහත සඳහන් තනතුරු දරන නිලධාරීන් බලපත්‍රලාභී බැංකුවක විධායක කාර්යයන්හි නිරත නිලධාරීන් ලෙස නිර්ණය කරනු ලැබේ.
 - (i) අතිරේක සාමාන්‍යාධිකාරී
 - (ii) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
 - (iii) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
 - (iv) ජ්‍යෙෂ්ඨ උප සභාපති
 - (v) සහකාර සාමාන්‍යාධිකාරී
 - (vi) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී
 - (vii) ප්‍රධාන අවධානම් නිලධාරී
 - (viii) ප්‍රධාන ගණකාධිකාරී
 - (ix) ප්‍රධාන මූල්‍ය නිලධාරී
 - (x) ප්‍රධාන අභ්‍යන්තර විගණක
 - (xi) ප්‍රධාන තොරතුරු නිලධාරී
 - (xii) ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී
 - (xiii) අනුකූලතා නිලධාරී
 - (xiv) භාණ්ඩාගාර ප්‍රධානි
 - (xv) නීති කටයුතු ප්‍රධානි
 - (xvi) තොරතුරු තාක්ෂණ ප්‍රධානි
 - (xvii) අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
 - (xviii) ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල ආයතනික යහපාලනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2007 අංක 11 සහ 12 දරන බැංකු පනත් විධානයන් වල 3(1)(i)(ඊ) විධානයෙහි දක්වා ඇති නිර්වචනය යටතට ගැනෙන ඕනෑම නිලධාරියෙකු
 - (xix) ඉහත සඳහන් කර ඇති තනතුරු වලට අමතරවල බලපත්‍රලාභී බැංකුවල අභ්‍යන්තර සංවිධාන ව්‍යුහයෙහි ප්‍රධාන විධායක නිලධාරියාට පසුව ආසන්නතම පහළ ස්ථර දෙකෙහි සිටින නිලධාරීන්, යථායෝග්‍යතාවය ඇගයීමේ අරමුණ සඳහා විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්/ ප්‍රධාන කළමනාකරණ කාර්යමණ්ඩලය ලෙස සැලකේ.
3. ඉදිරිපත් කළ යුතු තොරතුරු සහ තොරතුරු යොමු කළ යුතු කාලසීමාව
 - 3.1 කිසියම් බලපත්‍රලාභී බැංකුවක නම් කළ තනතුරකට පත්කිරීමට පෙරාතුව බලපත්‍රලාභී බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරියා හෝ විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් ලෙස පත්කිරීමට යෝජිත හෝ නම් කළ පුද්ගලයින් විසින් උපලේඛන 1 හි දක්වා ඇති පරිදි දිවුරුම් ප්‍රකාශයෙහි මුල් පිටපත යොමු කළ යුතුය.
 - 3.2 එම දිවුරුම් ප්‍රකාශ, ඒවා සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව සම්පූර්ණ කළ යුතුය.
 - 3.3 ප්‍රධාන විධායක නිලධාරියා සහ විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ දිවුරුම් ප්‍රකාශ පිළිවෙලින් සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා විසින් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
 - 3.4 පත්කිරීම සිදු කිරීමට අපේක්ෂිත දිනට දින 15 කට පෙර එම පත්කිරීමට අදාළ දිවුරුම් ප්‍රකාශය රහසිගත කවරයක බහා බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ යුතුය.

- 3.5 බලපත්‍රලාභී බැංකුවක ප්‍රධාන විධායක නිලධාරියා හෝ විධායක කාර්යයන්හි නියුතු නිලධාරියෙකු විශ්‍රාම ගනු ලබන/ ඉල්ලා අස්වන/ සේවා නියුක්තිය අවසන් කරනු ලබන අවස්ථාවන්හිදී, එසේ සිදු කිරීමට හේතුද සහිතව, අදාළ බලපත්‍රලාභී බැංකුව විසින් එම විශ්‍රාමගැනීමෙන් / ඉල්ලා අස්වීමෙන්/ සේවා නියුක්තිය අවසන් කිරීමෙන් වැඩ කරන දින 3 ක් ඇතුළත බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතුය.
- 4. යථායෝග්‍යතාවය ඇගයීම
 - 4.1 යෝජිත පුද්ගලයන්ගේ යථායෝග්‍යතාවය, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් බැංකු පනතෙහි සහ ඒ යටතේ නිකුත් කර ඇති විධානයන්හි දක්වා ඇති නිර්ණායක පදනම් කරගනිමින් ඇගයිය යුතුය.
 - 4.2 බැංකු පනතෙහි 42(2) වගන්තියෙහි විධිවිධාන වලට අමතරව, බලපත්‍රලාභී බැංකු වල ආයතනික යහපාලනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2007 අංක 11 සහ 12 දරන බැංකු පනත් විධානයන් වල දක්වා ඇති නිර්ණායකද, ප්‍රධාන විධායක නිලධාරියා සහ විධායක කාර්යයන්හි නිරත නිලධාරීන්ගේ යථායෝග්‍යතාවය ඇගයීමේදී අදාළ වේ.
 - 4.3 දිවුරුම් ප්‍රකාශ ඔස්සේ යොමු කරනු ලබන තොරතුරු ඇගයීමෙන් අනතුරුව, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් අදාළ පත් කිරීම අනුමත කරන හෝ ප්‍රතික්ෂේප කරන ලිපියක් නිකුත් කළ යුතුය.
 - 4.4 දිවුරුම් ප්‍රකාශයෙහි ඇතුළත් තොරතුරු සම්බන්ධයෙන් යථායෝග්‍යතාවය ඇගයීමට බලපෑමක් විය හැකි පසු කාලීන සිදුවීම් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරියා/විධායක කාර්යයන්හි නිරත නිලධාරීන් විසින් අදාළ බලපත්‍රලාභී බැංකුවට හැකි ඉක්මනින් දැනුම් දීමට ප්‍රතිඥා දිය යුතුය.
 - 4.5 එසේ ප්‍රධාන විධායක නිලධාරියා/ විධායක කාර්යයන්හි නිරත නිලධාරීන් විසින් ඉහත 4.4 විධානය යටතේ දැනුම් දෙන සියළුම පසුකාලීන සිදුවීම් පිළිබඳ තොරතුරු සමගම ලේකම්වරයා විසින් ඒ පිළිබඳව දැනුවත්වීමෙන් දින 15 ක් ඇතුළත බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතුය.
 - 4.6 ප්‍රධාන විධායක නිලධාරියා/ විධායක කාර්යයන්හි නිරත නිලධාරියෙකු පළමු වරට නිලධාරියෙකු ලෙස පත් කරනු ලබන අවස්ථාවකදී, අදාළ පත්කිරීමට පෙර වසර 5 ක කාලය තුළ සේවයේ යෙදී සිටි සේවා යෝජකයා/ යෝජකයන්ගෙන් (අතීත සේවායෝජකයා ශ්‍රී ලංකාවේ පිහිටි බලපත්‍රලාභී බැංකුවක් නොවන්නේ නම්) අදාළ ආයතන වල එම පුද්ගලයාට පැවරී තිබූ රාජකාරි වල කාර්යසාධන මට්ටම සම්බන්ධයෙන් ලබාගත් ලිපියක් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.
 - 4.7 ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත කළ බැංකුවක (එනම් විදේශීය බැංකු) ශාඛාවකට විදේශීය ප්‍රධාන විධායක නිලධාරියෙකු හෝ විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් පත් කරනු ලබන අවස්ථාවකදී, එම නිලධාරීන්ගේ යෝග්‍යතාවය පිළිබඳ අධීක්ෂණ අඩුලුහුඬුකම් ඇතොත් ඒ පිළිබඳ ඇතුළත් ලිපියක් මවුරටෙහි නියාමන අධිකාරිය විසින් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත සෘජුවම යොමු කළ යුතුය.
 - 4.8 මසක කාලයක් ඉක්මවූ කාලයකට ප්‍රධාන විධායක නිලධාරියාට අදාළව වැඩ බැලීමේ වැඩපිළිවෙලක් තිබේනම් ඒ සඳහා අදාළ බලපත්‍රලාභී බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ (විදේශීය බැංකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරනු ලබන කාර්යාලයේ ප්‍රධානියා අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස සැලකේ) අනුමැතිය හිමිවීමෙන් අනතුරුව, එම වැඩපිළිවෙල ආරම්භ වීමට අපේක්ෂිත දිනට වැඩකරන දින 15 කට පෙර, යෝජිත පුද්ගලයාගේ නිසි පරිදි සම්පූර්ණ කළ දිවුරුම් ප්‍රකාශයක්ද සමග බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දිය යුතුය.
 - 4.9 බලපත්‍රලාභී බැංකුවක් විසින් ප්‍රධාන විධායක නිලධාරියා වෙනුවට වැඩ බැලීම සඳහා විධායක කාර්යයන්හි නියුතු නිලධාරියෙකු හැර වෙනත් නිලධාරියෙකු පත් නොකළ යුතුය.
- 5. නැවත ඇගයීම
 - 5.1 ප්‍රධාන විධායක නිලධාරියා විසින් දිවුරුම් ප්‍රකාශය වාර්ෂිකව යොමු කළ යුතු අතර, අදාළ බලපත්‍රලාභී බැංකුවෙහි වාර්ෂික මහා සභා රැස්වීමට වැඩකරන දින 15 කට පෙර හෝ අදාළ වර්ෂයෙහි මාර්තු 31 වන දින යන දින දෙකෙන් වඩා කලින් දිනට පෙර එසේ යොමු කළ යුතුය.
 - 5.2 විධායක කාර්යයන්හි නිරත නිලධාරියෙකු උසස්වීම් ලබන, රැකියා කොන්ත්‍රාත්තු නැවත අළුත් කරන සහ විශේෂ දැනුම/ හැකියා අවශ්‍ය වන විශේෂඥ මට්ටමේ තනතුරු වලට මාරු වන අවස්ථා වලදී එම නිලධාරීන්ගේ යථායෝග්‍යතාවය නැවත ඇගයිය යුතුය. එලෙස වෙනස්වීමක් සිදුවීමෙන් වැඩකරන දින 15 ක් ඇතුළත එම තෝරාගැනීමට හේතු සහ පදනම සහ දිවුරුම් ප්‍රකාශයද අදාළ බලපත්‍රලාභී බැංකුව විසින් යොමු කළ යුතුය.
 - 5.3 ඉහත කිසියම් නිලධාරියෙකු සම්බන්ධ නියාමන හේතු කාරණාවක් ඇතැයි බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් නිර්ණය කරනු ලබන ඕනෑම අවස්ථාවක දී ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ විධායක කටයුතු සිදු කරනු ලබන නිලධාරීන්ගේ යථායෝග්‍යතාව මැන බලනු ඇත.
- 6. බැංකු වල අධ්‍යක්ෂ මණ්ඩල වල උපදේශකවරුන් ලෙස කටයුතු කරන නිලධාරීන්
 - 6.1 අධ්‍යක්ෂ මණ්ඩලයට හෝ බැංකුවට පත් කරනු ලබන උපදේශකයින් යථායෝග්‍යතාවයෙන් හෙබි පුද්ගලයන් බව බලපත්‍රලාභී බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කළ යුතු අතර, බැංකුවට/ අධ්‍යක්ෂ මණ්ඩලයට උපදේශකයෙකුගේ සේවාව ලබා ගැනීමේදී අනුගමනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්තීන් සහ ක්‍රියාමාර්ග පිළියෙල කළ යුතුය.
 - 6.2 බැංකු පනතෙහි 4.2.2 වගන්තියෙහි සහ 2007 අංක 11 සහ 12 දරන ආයතනික යහපාලනය පිළිබඳ බැංකු පනත් විධානයන්හි දක්වා ඇති නිර්ණායක පදනම් කරගනිමින්, බලපත්‍රලාභී බැංකු විසින් උපදේශකයන්ගේ යථායෝග්‍යතාවය ඇගයීමට කටයුතු කළ යුතුය.

- 6.3 බැංකුවට/ අධ්‍යක්ෂමණ්ඩලයට උපදේශකවරුන් ලෙස සම්බන්ධ වන පුද්ගලයන්ගෙන් අදාළ බලපත්‍රලාභී බැංකුව විසින් උපලේඛනයෙහි ඇතුළත් දිවුරුම් ප්‍රකාශය පදනම් කරගත් නිසි පරිදි සම්පූර්ණ කළ දිවුරුම් ප්‍රකාශයක් අදාළ බලපත්‍රලාභී බැංකුව විසින් ලබා ගත යුතු අතර, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් නියම කරන අවස්ථාවකදී යොමු කළ යුතුය.
- 6.4 බැංකුවක/ අධ්‍යක්ෂ මණ්ඩලයක උපදේශකයෙකු ලෙස කිසියම් නිශ්චිත කටයුත්තක් සම්පූර්ණ කිරීම සඳහා බඳවා ගත් හෝ උපදේශක සේවාවක/ ආයතනයක හවුල්කරුවෙකු හෝ සේවකයෙකු වන පුද්ගලයෙකු විසින් කිසිදු බලපත්‍රලාභී බැංකුවක විධායක කාර්යයන්හි නිරත වීමට අවසර නොදිය යුතුය.
- 6.5 උපදේශකවරුන් ලෙස සේවයේ නියුතු පුද්ගලයන්ගේ සේවා කාලය ඕනෑම වසර තුනක කාල සීමාවක් තුළ මාස 12ක සමුච්චිත කාලයකට සීමා විය යුතුය.
- 7. අර්ථ නිරූපනය 7.1 මෙම නිර්ණයෙහි දක්වා ඇති විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන් බලපත්‍රලාභී බැංකු වල ආයතනික යහපාලනය සම්බන්ධයෙන් නිකුත් කළ 2007 අංක 11 සහ 12 දරන බැංකු පනත් විධානයන් වල සඳහන් ප්‍රධාන කළමනාකරණ කාර්යමණ්ඩලය ලෙස සැලකිය යුතුය.
- 8. ක්‍රියාවට නංවන දිනය 8.1 මෙම නිර්ණය කිරීම 2020 ජනවාරි 01 දින සිට බලපැවැත්වේ.
- 9. මෙයට පෙර නිකුත් කළ වකුලේඛ සහ නිර්ණයන් අවලංගු කිරීම 9.1 පහත දැක්වෙන බැංකු පනත් නිර්ණයන් සහ වකුලේඛ මෙමගින් අවලංගු කෙරේ.
 - i. 2010 නොවැම්බර් 24 දිනැති බලපත්‍රලාභී බැංකු වල විධායක කාර්යයන්හි නිලධාරීන්ගේ යථායෝග්‍යතාවය ඇගයීම පිළිබඳ 2010 අංක 03 සහ 04 දරන බැංකු පනත් නිර්ණයන්.
 - ii. 2011 අගෝස්තු 08 දිනැති බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ යථායෝග්‍යතාව ඇගයීම පිළිබඳ අංක 02/17/600/0017/001 දරන වකුලේඛය.

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,
 මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති,
 ශ්‍රී ලංකා මහ බැංකුව.

මෙම නිර්ණයෙහි උපලේඛන 1, <http://www.cbsl.gov.lk/en/laws/directions-circulars-guidelines-for-banks> මස්සේ ලබා ගත හැක.

බැංකු පනත් විධාන 2019 අංක 09 2019 දෙසැම්බර් 19

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු සඳහා වන ආයතනික යහපාලනය පිළිබඳ 2007 අංක 11 සහ 12 දරන බැංකු පනත් විධාන සඳහා සංශෝධන

2007 දෙසැම්බර් 26 දින නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන ආයතනික යහපාලනය පිළිබඳ 2007 අංක 11 සහ 12 දරන බැංකු පනත් විධානයන්, පහත නව විධානය ඇතුළත් කිරීමෙන් සංශෝධනය කෙරේ. බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු මෙයින් මතු වට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ.

3 (3) (iii) මෙරට බලපත්‍රලාභී බැංකුවක අධ්‍යක්ෂවරයෙකු හෝ ප්‍රධාන විධායක නිලධාරියෙකු ඔහුගේ/ ඇයගේ ධුරයෙන් ඉවත් වූ දින සිට මාස 6 ක් ගත වීමට පෙර වෙනත් මෙරට බලපත්‍රලාභී බැංකුවක අධ්‍යක්ෂවරයෙකු හෝ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස හෝ පත් නොකළ යුතුය. බලපත්‍රලාභී බැංකුවක් ප්‍රතිව්‍යුහගත කරන අවස්ථාවකදී අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කිරීමකට භාජනය කරන විට විශ්‍රාමික බැංකුකරුවන්ගේ විශේෂඥතාවය අවශ්‍ය වීම වැනි සුවිශේෂී අවස්ථාවකදී, මෙම විධානයට ව්‍යතිරේඛයක් ලෙස මුදල් මණ්ඩලයේ පූර්ව අවසරය මත එසේ සිදු කළ හැක.

බලපත්‍රලාභී බැංකු විසින් අධ්‍යක්ෂවරුන් හෝ ප්‍රධාන විධායක නිලධාරීන් පත් කිරීමේදී මේ සම්බන්ධයෙන් සිසිළන කාලයකට (cooling off) යටත් වීම පිළිබඳව තහවුරු කළ යුතු වේ. යම් බලපත්‍රලාභී බැංකුවකට අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී බලතල සහිත අධිකාරියක් විසින් ඉහත විධානය උල්ලංඝනය කරමින් යම් අධ්‍යක්ෂවරයෙකු පත් කරයි නම් අදාළ අධ්‍යක්ෂවරයා විසින් කිනම් හෝ බලතලයක් ක්‍රියාත්මක කිරීම හෝ කිනම් හෝ ප්‍රතිලාභයක් හෝ වරප්‍රසාදයක් භුක්ති විඳීම වැළැක්වීමට බලපත්‍රලාභී බැංකුව විසින් පියවර ගත යුතුය.

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,
 මුදල් මණ්ඩලයේ සභාපති සහ
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති,

දේශීය වශයෙන් පද්ධතිමය වැදගත්කමක් ඇති බැංකු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ රාමුව

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 19(7)(අ) සහ 76(එ)(7) වගන්ති මගින් පවරා ඇති බලතල ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් බැංකු අධීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ හා අනුගතව දේශීය වශයෙන් පද්ධතිමය වැදගත්කමක් සහිත බැංකු (දේ.ප.වැ.බැ.) සම්බන්ධව ක්‍රියාත්මක වීමේ පටිපාටියක් සහ දේ.ප.වැ.බැ. සඳහා ප්‍රාග්ධන අධිභාරයක් ලෙස ඉහළ අවදානම් අවශෝෂණ අවශ්‍යතා (ඉ.අ.අ.අ) නිර්ණය කරන ලදී.

මෙම පටිපාටිය මගින් බැංකු වල ප්‍රමාණය, අන්තර් සබඳතා, ආදේශන හැකියාව සහ සංකීර්ණතාව වැනි සංරචක හා පදනම්ව එවැනි බැංකුවක් කඩා වැටීමෙන් මූල්‍ය ක්ෂේත්‍රයට විය හැකි විශාල බලපෑම මත ඒවා දේ.ප.වැ.බැ. වශයෙන් හඳුනාගනිමින් ඒවාට ඉ.අ.අ.අ. පවත්වා ගැනීමට නිර්දේශ කරයි.

- 1. බලගැන්වීම්
 - 1.1 මුදල් නීති පනතේ 102 වන වගන්තිය ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් කලින් කලට බලපත්‍රලාභී බැංකුවක මුළු වත්කම් පරිමාව හෝ එකී වත්කම් වලින් නම් කරන ලද වත්කම් ප්‍රතිදායක පරිමාව මත බලපත්‍රලාභී බැංකු විසින් පවත්වාගෙන යා යුතු අවම ප්‍රාග්ධන අනුපාතයන්, නියෝග මගින් නිර්දේශ කෙරේ.
 - 1.2 බැංකු පනතේ 46(1) සහ 76(1) වගන්ති ප්‍රකාරව බැංකු ක්ෂේත්‍රයේ අඛණ්ඩතාවය තහවුරු කිරීම සඳහා, මුදල් මණ්ඩලය විසින් ඕනෑම බලපත්‍රලාභී බැංකුවකට හෝ සියළුම බලපත්‍රලාභී බැංකු වලට එම බැංකුවේ හෝ බැංකු වල ඕනෑම ආකාරයක ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යා යුතු අන්දම පිළිබඳ නියෝග නිකුත් කිරීමට හැකියාව පවතී.
- 2. අදාළ වන විෂය පථය
 - 2.1 මෙම විධානයන්
 - (i) ශ්‍රී ලංකාවේ කේවල හෝ සමූහ ලෙස සංස්ථාපිත බලපත්‍රලාභී බැංකු; සහ
 - (ii) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත හෝ ස්ථාපිත බැංකු වල මෙරට ශාඛ සඳහා බලපැවැත්වේ.
- 3. දේ.ප.වැ.බැ. මත ප්‍රාග්ධන අධිභාර
 - 3.1 දේ.ප.වැ.බැ. විසින් අවම ප්‍රාග්ධන අධිභාර මට්ටම සෑම විටම පහත 3.2 හි නිර්දේශිත පරිදි පවත්වා ගත යුතු වේ.
 - 3.2 දේ.ප.වැ.බැ. සඳහා අවම ප්‍රාග්ධන අධිභාර පහත වගුව 1 පරිදි වේ.

මට්ටම	ඉහළ අවදානම් අවශෝෂණ අවශ්‍යතාව (අවදානම මත බර තබන ලද වත්කම් වලින් % ලෙස)
3	2.0
2	1.5
1	1.0

3.3 දේ.ප.වැ.බැ. මත ප්‍රාග්ධන අධිභාර, බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා පිළිබඳ 2016 අංක 01 දරන බැංකු පනත් විධානයන්ගේ නිර්වචනය කර ඇති පරිදි පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය මගින් සම්පූර්ණ කළ යුතුය.

- 4. ක්‍රියාපටිපාටි රාමුව
 - 4.1 දේශීය වශයෙන් පද්ධතිමය වැදගත්කමක් සහිත බැංකු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ පටිපාටි රාමුව උපලේඛණ I හි දක්වා ඇත.
- 5. ක්‍රියාපටිපාටි රාමුව
 - 5.1 රුපියල් බිලියන 400 ක තෝලන අනුපාත නිරාවරණ මිනුමක් සහිත බලපත්‍රලාභී බැංකු විසින් සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේදීම උපලේඛණ I හි දක්වා ඇති අනාවරණ අවශ්‍යතා හා අනුකූල විය යුතුය.

අත්සන් කළේ,
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,
මුදල් මණ්ඩලයේ සහායක සහ අධිපති,
ශ්‍රී ලංකා මහ බැංකුව.

මෙම විධානයේ උපලේඛන 1 <http://www.cbsl.gov.lk/en/laws/directions-circulars-guidelines-for-banks> ඔස්සේ ලබා ගත හැක.

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතාවයන් පිළිබඳ විධානයන් සඳහා සංශෝධන

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මිත්පසු බලපත්‍රලාභී බැංකු ලෙස හඳුන්වනු ලබන) සඳහා බාසල් III යටතේ වන ප්‍රාග්ධන අවශ්‍යතාවයන් පිළිබඳ 2016 අංක 01 දරන බැංකු පනත් විධානයන් පහත සඳහන් විධාන ආදේශ කරමින් සංශෝධනය කරනු ලැබේ.

3. අවම ප්‍රාග්ධන අවශ්‍යතා

3.1 සියලුම බලපත්‍රලාභී බැංකු විසින් සෑම විටකම පහත වගු අංක 1හි නියම කර ඇති අවම ප්‍රාග්ධන අනුපාත පවත්වා ගෙන යා යුතු අතර, බාසල් III යටතේ වන ප්‍රාග්ධන අවශ්‍යතා පිළිබඳ 2016 අංක 01 දරන බැංකු පනත් විධානයන්හි සමග අමුණා ඇති උපලේඛණ I ට අනුකූල විය යුතුය.

වගුව 01 - බලපත්‍රලාභී බැංකු සඳහා වන ප්‍රාග්ධන අවශ්‍යතා

ප්‍රාග්ධන සංරචක	පවත්වා ගෙන යා යුතු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය
ප්‍රාග්ධන සංරක්ෂක ස්ථාවරත්වකය ඇතුළු පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	7.00%
ප්‍රාග්ධන සංරක්ෂක ස්ථාවරත්වකය ඇතුළු සමස්ත පළමු පෙළ ප්‍රාග්ධනය	8.50%
ප්‍රාග්ධන සංරක්ෂක ස්ථාවරත්වකය ඇතුළු මුළු ප්‍රාග්ධන අනුපාතය	12.50%

3.2 දේශීය වශයෙන් පද්ධතිමය වැදගත්කමක් ඇති බලපත්‍රලාභී බැංකු ලෙස නිර්ණය කරන ලද බැංකු විසින් මුදල් මණ්ඩලය විසින් වරින් වර නියම කරනු ලබන අමතර අලාභ අවශෝෂණ අවශ්‍යතා, පළමු පෙළ සාමාන්‍ය ප්‍රාග්ධනය ලෙසින් සෑම විටම පවත්වා ගෙන යා යුතුය.

වගුව 02 - දේශීය වශයෙන් පද්ධතිමය වශයෙන් වැදගත්කමක් ඇති බලපත්‍රලාභී බැංකු සඳහා වන ප්‍රාග්ධන අවශ්‍යතා

ප්‍රාග්ධන සංරචක	පවත්වා ගෙන යා යුතු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය
ප්‍රාග්ධන සංරක්ෂක ස්ථාවරත්වකය ඇතුළු පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	7.0% + ඉහළ අලාභ අවශෝෂණ අවශ්‍යතාවය
ප්‍රාග්ධන සංරක්ෂක ස්ථාවරත්වකය ඇතුළු සමස්ත පළමු පෙළ ප්‍රාග්ධනය	8.5% + ඉහළ අලාභ අවශෝෂණ අවශ්‍යතාවය
ප්‍රාග්ධන සංරක්ෂක ස්ථාවරත්වකය ඇතුළු මුළු ප්‍රාග්ධන අනුපාතය	12.5% + ඉහළ අලාභ අවශෝෂණ අවශ්‍යතාවය

3.3 බාසල් III යටතේ වන ප්‍රාග්ධන අවශ්‍යතා පිළිබඳ බැංකු පනත් විධානයන් වල ඇතුළත් උපලේඛන I හි සඳහන් දේශීය වශයෙන් පද්ධතිමය වැදගත්කමක් ඇති බලපත්‍රලාභී බැංකු පිළිබඳව වන කොටස් ඉහත 3.2 විධානය ප්‍රකාරව සංශෝධනය කර ඇත.

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි,
 මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති,
 ශ්‍රී ලංකා මහ බැංකුව.

බැංකු පනත් විධාන 2019 අංක 12

2019 දෙසැම්බර් 20

දේශීය වශයෙන් පද්ධතිමය වැදගත්කමක් ඇති බැංකු

සංශෝධිත පරිදි 1988 අංක 30 දරන බැංකු පනතේ 19(7)(අ) සහ 76(ඵ)(7) වගන්ති මගින් පවරා ඇති බලතල අනුව, මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් බලපත්‍රලාභී බැංකු, දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු ලෙස නිර්ණය කර ඇති අතර, ඉහළ අලාභ අවශෝෂණ අවශ්‍යතා වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ වේ.

වගු අංක 01: දේශීය වශයෙන් පද්ධතිමය වැදගත්කමක් ඇති බැංකු ලෙස නිර්ණය කර ඇති බලපත්‍රලාභී බැංකු

මට්ටම	බලපත්‍රලාභී බැංකු	ඉහළ අලාභ අවශෝෂණ අවශ්‍යතාවයන් (අවදානම් මත බර නැඹු වත්කම්, පොදු ප්‍රාග්ධන ස්ථරය යටතේ ප්‍රාග්ධනය
3	-	2.0
2	ලංකා බැංකුව කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පීඑල්සී	1.5
1	මහජන බැංකුව හැටන් නැෂනල් බැංකු පීඑල්සී	1.0

අත්සන් කළේ,
 ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි,
 මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති,
 ශ්‍රී ලංකා මහ බැංකුව

යොමු අංකය : 12/02/004/0007/001

2019 ජූනි 25

චක්‍රලේඛ අංක : 2019-01

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත

මහත්මයාණෙනි/මහත්මියනි,

බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිදු කරනු ලබන ව්‍යවහාර මුදල් නෝට්ටු තැන්පතු සඳහා වූ සේවා ගාස්තුව ඉහළ දැමීම

"සේවා නිසි ව්‍යවහාර මුදල් නෝට්ටු සැකසීම සඳහා සේවා ගාස්තුවක්" ශීර්ෂයෙන් නිකුත් 2009.02.26 දිනැති චක්‍රලේඛය හා බැඳේ.

බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිදුකරන සේවා නිසි ව්‍යවහාර මුදල් නෝට්ටු තැන්පතු සඳහා දැනට අයකෙරෙන සේවා ගාස්තුව 2019 ජූලි 01 දින සිට බලපැවැත්වෙන පරිදි පහත දැක්වෙන ලෙස ඉහළ නැංවීමට මුදල් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

- 1. රු.500 සහ ඊට ඉහළ වටිනාකම් සහිත මුදල් නෝට්ටු 1000 ක මිටියක් සඳහා වූ ගාස්තුව රු.200 සිට රු.500 දක්වා
- 2. රු.500 ට අඩු වටිනාකම් සහිත මුදල් නෝට්ටු 1000 ක මිටියක් සඳහා වූ ගාස්තුව රු.100 සිට රු.300 දක්වා

මෙම සේවා ගාස්තුව සේවා නිසි ව්‍යවහාර මුදල් නෝට්ටු තැන්පතු සඳහා පමණක් අදාළ වන අතර සේවා නිසි, සේවා අනිසි හා විකෘති වූ සහ හානි වූ ව්‍යවහාර මුදල් නෝට්ටු වශයෙන් මුදල් නෝට්ටු තෝරා වෙන් කිරීමේදී ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති ව්‍යවහාර මුදල් නෝට්ටු තෝරා වෙන්කිරීමේ ප්‍රමිතීන් දැඩිව අනුගමනය කිරීමට බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් කටයුතු කළ යුතු වේ.

මෙයට විශ්වාසී,
අධිකාරී/ ව්‍යවහාර මුදල්

මෙහෙයුම් උපදෙස් අංක: 35/03/016/007/002

2019 පෙබරවාරි 14

සියලුම සහභාගිත්ව ආයතන වෙත

වෙළඳපොළ කටයුතු සඳහා වන ඒකාබද්ධ මෙහෙයුම් උපදෙස්

උක්ත කරුණ සම්බන්ධයෙන් 2016 ඔක්තෝබර් 26 දිනැති අපගේ චක්‍රලේඛ අංක 35/03/016/007/001 හා බැඳේ. 2019 පෙබරවාරි 14 දින සිට බලපැවැත්වෙන පරිදි, ඉහත සඳහන් මෙහෙයුම් උපදෙස්වල අඩංගු වගන්ති 17 (ආ) සහ 17 (ඇ) පහත පරිදි සංශෝධනය වේ.

17.0 අලාභ ප්‍රතිපූර්ණය සහ ගෙවීම් පැහැර හැරීම සඳහා වන පොලී අයකිරීම

17(ආ) සහභාගිත්ව ආයතනයක් විසින් ගනුදෙනුව කල්පිරෙන දිනයේදී එම ගනුදෙනුව පියවීම පැහැර හැරීම

යම්කිසි සහභාගිත්ව ආයතනයක් ගනුදෙනුව කල්පිරෙන දිනයේදී (ආපසු ගෙවන දිනයේදී) ලංකාසෛකය පද්ධතියහි ව්‍යාපාරික කටයුතු අවසන් වීමට ප්‍රථම, ආපසු විකුණුම් වටිනාකම ගෙවීම සඳහා ප්‍රමාණවත් අරමුදල් තම පියවීම් ගිණුමෙහි පවත්වා ගැනීමට අසමත් වුවහොත්, අදාළ ගනුදෙනුවෙහි පොලී ප්‍රමාණයට අමතරව හානි පූර්ණයක් ලෙස එක් දිනක් සඳහා ප්‍රතිශතාංක දහයෙන් එකකට (0.1%) සමාන වූ ගෙවීම් පැහැර හැරීමේ පොලියක් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවීමට අදාළ සහභාගිත්ව ආයතනය බැඳී සිටී.

17(ඇ) ලීන් වර්ෂයක් තුළ සහභාගිත්ව ආයතනයක් විසින් එක් වරකට වඩා ලංසුව/ගනුදෙනුව එකඟ වූ පරිදි සිදු නොකිරීම හෝ එම ගනුදෙනුව නිසි පරිදි පියවීම පැහැර හැරීම

සහභාගිත්ව ආයතනයක් ලීන් වර්ෂයක් තුළ ලංසුව/ගනුදෙනුව එක් වරකට වඩා එකඟ වූ පරිදි සිදු නොකළ විට, එම සහභාගිත්ව ආයතනයට, ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එවැනි ගනුදෙනු කිරීමට ලබා දී ඇති පහසුකම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරනු ලබන කාලසීමාවක් සඳහා අහෝසි කළ හැකිය. සහභාගිත්ව ආයතනයක් විසින් ලීන් වර්ෂයක් තුළ තුන් වරකට වඩා ගනුදෙනු නිසි පරිදි පියවීම පැහැර හැරීම සිදු කළ හොත්, ගෙවීම් පැහැර හැරීමේ පොලී අනුපාතිකය, එක් දිනක් සඳහා ප්‍රතිශතාංක දහයෙන් දෙකක් (0.2%) දක්වා ඉහළ නැංවීමට හෝ එකී සහභාගිත්ව ආයතනයට ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එවැනි ගනුදෙනු කිරීමට ලබා දී ඇති පහසුකම, මහ බැංකුව විසින් තීරණය කරනු ලබන කාලසීමාවක් සඳහා අහෝසි කිරීමට කටයුතු කළ හැකිය.

අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 2110/34 - 2019 පෙබරවාරි මස 14 වැනි බ්‍රහස්පතින්දා - 2019.02.14

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන නිවේදනයයි

1949 අංක 58 දරන මුදල් නීති පනතේ (422 අධිකාරිය) 10 (සී) වගන්තියේ විධිවිධාන ප්‍රකාර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද රෙගුලාසියකි.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,
මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති,
ශ්‍රී ලංකා මහ බැංකුව.

2019 ක් වූ පෙබරවාරි මස 14 වැනි දින,
කොළඹ දිය.

මුදල් තැරැව්කරණ රෙගුලාසි

2018 අංක 1 දරන මුදල් තැරැව්කරණ රෙගුලාසි සඳහා සංශෝධන

- 1. උධානය
 - 1.1 මෙම රෙගුලාසි “2019 අංක 01 දරන මුදල් තැරැව්කරණ රෙගුලාසි” යනුවෙන් හැඳින්විය යුතුය.
- 2. ප්‍රධාන රෙගුලාසිය සඳහා සංශෝධන
 - 2.1 2018 මාර්තු 05 දින අංක 2061/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කරන ලද 2018 අංක 01 දරන මුදල් තැරැව්කරණ රෙගුලාසි පහත දැක්වෙන පරිදි සංශෝධනය වේ.
 - 1. රෙගුලාසි 12(ආ) සහ 12(ඊ) අවලංගු කර ඒ සඳහා පහත නව රෙගුලාසි ආදේශ කිරීම.
 - 12(ආ) එක් එක් බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් රෙගුලාසි අංක 12(අ) හි සඳහන් නිලධරයන් සහ සැලකිය යුතු කොටස් හිමියන්ගෙන් උපලේඛන i, ii හා iii හි දැක්වෙන පරිදි දිවුරුම් ප්‍රකාශ හා අනෙකුත් ප්‍රකාශයන් ලබාගෙන යථා යෝග්‍ය බව ඇගයීම සඳහා, සෑම වසරකම මාර්තු 31 දිනට පෙර දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂවරයා වෙත ලබාදිය යුතුය. සැලකිය යුතු කොටස් හිමියෙකු බාල වයස්කරුවෙකු (වයස අවුරුදු 18 ට වඩා අඩු) ලෙස සැලකේ නම්, යථා යෝග්‍යතා ඇගයීම් ලබාදීම අවශ්‍ය නොවේ.
 - 12(ඊ) මුදල් තැරැව්කරණ රෙගුලාසියෙහි, රෙගුලාසි අංක 13 හි සඳහන් කරුණු සැලකිල්ලට ගනිමින් දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂවරයා විසින් බලයලත් මුදල් තැරැව්කරණ ආයතනයක ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂ, ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල නිලධරයෙකු හෝ සැලකිය යුතු කොටස් හිමියෙකු වශයෙන් යෝජිත පත්වීම් (තව දුරටත් සේවය කරන) වලට අවශ්‍ය ලියකියවිලි ලැබී දින හැටකට ඇතුළත අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම හේතු සහිතව අදාළ මුදල් තැරැව්කරණ ආයතනයට දැනුම් දිය යුතුය.
 - 2. රෙගුලාසි 13(ඉ) සහ 13(ඊ) අවලංගු කර ඒ සඳහා පහත නව රෙගුලාසි ආදේශ කිරීම.
 - 13. යම් පුද්ගලයෙකු, බලයලත් මුදල් තැරැව්කරණ සමාගමක අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධරයා, ප්‍රධාන කළමනාකරණ කාර්යමණ්ඩල නිලධරයෙකු හෝ සැලකිය යුතු කොටස් හිමියෙකු ලෙස තෝරා ගැනීමට සහ/හෝ පත්කිරීමට හෝ එවැනි පුද්ගලයෙකු එවැනි තනතුරක් දැරීමට හෝ සුදුසුසේක් නොවන්නේ,
 - 13(ඉ) එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීතිය මගින් පිහිටුවන ලද යම් නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීමය සංවිධානයක්, යම් පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක් හෝ වෙනත් ආයතනයක් විසින් වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් පිළිබඳව සිදුකරන විමර්ශනයකට හෝ විභාග කිරීමකට භාජනය වෙමින් සිටී නම්;
 - 13(ඊ) යම් නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීමය සංවිධානයක්, පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක් හෝ ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීතිය මගින් පිහිටුවන ලද වෙනත් ආයතනයක් විසින් එම පුද්ගලයා වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ වෙනත් අවිධිමත් ක්‍රියාවක් සිදුකර හෝ එවැනි ක්‍රියාවකට සම්බන්ධව ඇති බව සොයා ගෙන ඇත්නම්;
 - 3. රෙගුලාසි අංක 14 රෙගුලාසි අංක 14(අ) ලෙස නැවත නම් කරනු ලබන අතර, පහත නව රෙගුලාසිය රෙගුලාසි අංක 14(ආ) ලෙස ඇතුළත් වේ.

- 14(ආ) බලයලත් මුදල් තැරැව්කරණ සමාගමේ අධ්‍යක්ෂවරු හෝ ප්‍රධාන නිලධරයන් විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවක හා/හෝ ප්‍රාථමික අලෙවිකරණ ආයතනයක කොටස් හෝ ස්කන්ධ නොදැරිය යුතු සේම පාලනයක් අත්පත් කරගැනීම නොකළ යුතුය.
- 4. රෙගුලාසි අංක 16 යටතේ රෙගුලාසි අංක 16(උ) ඇතුළත් කිරීම.
 - 16. 15 වන රෙගුලාසියෙහි සඳහන් වන අභ්‍යන්තර පාලන පද්ධතියට පහත සඳහන් දේ ඇතුළත් විය යුතුය.
 - 16(උ) ගනුදෙනුවලට අදාළ සංවාද පටිගත කිරීමට භාවිත කරන යන්ත්‍ර හා බාහිර පාර්ශ්වයන් වෙතින් ලබාගන්නා අනෙකුත් සේවාවන් සඳහා නඩත්තු කිරීම්වලට අදාළ ගිවිසුම් පවත්වාගෙන යා යුතුය.
- 5. රෙගුලාසි අංක 18(ඊ) අවලංගු කර ඒ සඳහා පහත සඳහන් නව රෙගුලාසිය ආදේශ කිරීම.
 - 18(ඊ) බලයලත් මුදල් තැරැව්කරණ සමාගම විසින් මාසික කාර්යසාධන වාර්තාවක්, අදාළ මාසයට පසුව එළඹෙන මාසයේ පළමු සති 2 ක කාලය ඉකුත් වීමට පෙර මේ සමඟ අමුණා ඇති “උපලේඛන IV” හි සඳහන් පරිදි දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ වෙත, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් වෙත ලබාදෙන ලද මංගත අතුරු මුහුණත වන “මූල්‍ය තොරතුරු ජාල පද්ධතිය” (Fin Net System) මගින් ලැබීමට සැලැස්විය යුතුය. සියලුම මාසික මූල්‍ය වාර්තා (මුදල් ප්‍රවාහ ප්‍රකාශය, වෙළඳ හා ලාභාලාභ ගිණුම හා ශේෂ පත්‍රය) සහ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන අදාළ කාලපරිච්ඡේදයට පසුව මාසයක කාලයක් තුළ සහ ඊළඟ මාස 6 ක කාලය තුළ, පිළිවෙලින් අදාළ වන පරිදි, දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂවරයා වෙත ලබාදිය යුතුය.
- 6. රෙගුලාසි අංක 20(අ) අවලංගු කර ඒ සඳහා පහත සඳහන් නව රෙගුලාසිය ආදේශ කිරීම.
 - 20(අ) දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ විසින් හෝ ඔහු විසින් බලය පවරන ලද ඔහුගේ දෙපාර්තමේන්තුවේ නිලධරයෙකු විසින් බලයලත් මුදල් තැරැව්කරණ ආයතනයේ ගිණුම් හා අනෙකුත් වාර්තා/ක්‍රියාකාරකම් ඕනෑම අවස්ථාවක පරීක්ෂා කර බලනු ඇත. එවැනි පරීක්ෂාවකට පහසුකම් සලසනු පිණිස, දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ විසින් හෝ ඔහු බලය පවරන ලද නිලධරයෙකු විසින් හෝ ඕනෑම තොරතුරක් ඉල්ලා සිටින සෑම අවස්ථාවකදීම බලයලත් මුදල් තැරැව්කරණ ආයතනය විසින් එම තොරතුරු සැපයිය යුතුය. දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ විසින් ඉල්ලා සිටින මුදල් තැරැව්කරණ ක්‍රියාකාරකම් හා සම්බන්ධ ඕනෑම තොරතුරක් බලයලත් මුදල් තැරැව්කරණ ආයතනය විසින් අප්‍රමාදව ගිවිසුම්ගත කාලපරිච්ඡේදය තුළ ලබා දිය යුතුය. බලයලත් මුදල් තැරැව්කරුවන් මෙම රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීම සහතික කිරීමේ අරමුණින්, දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ විසින් කලින් කලට විධානයන්, වක්‍රලේඛයන්, උපදේශයන් සහ වර්ගාධාර්ම සංග්‍රහයන් නිකුත් කරනු ඇත.

ගිණුම් හා අනෙකුත් වාර්තා පරීක්ෂා කිරීම සහ තොරතුරු ලබාදීම

3. වලංගු දිනය

3.1 මෙම සංශෝධන 2019 පෙබරවාරි 14 වැනි දින සිට බලපැවැත්වේ.

මෙහෙයුම් උපදෙස් අංක : 35/01/005/0007/14

2019 පෙබරවාරි 22

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

සංවිභ අවශ්‍යතා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනත (ලංකා නීති ප්‍රඥප්තියේ 422 වන අධිකාරිය) සංශෝධිත පරිදි 10(ඇ), 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ 2019 පෙබරවාරි 22 වැනි දින අංක 2111/50 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද (අ) නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

- 2. ඉහත සඳහන් නිවේදනය ප්‍රකාර සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යනු ලබන මුළු තැන්පතු වගකීම්වලින් සියයට පහක (5.00%) ප්‍රමාණයක් සංවිනයක් ලෙස පවත්වාගෙන යා යුතුය.
- 3. 2018 නොවැම්බර් 14 වැනි දින මෙහෙයුම් උපදෙස් අංක 35/01/005/0007/13 හි (අ) උපලේඛනය, මෙහි අමුණා ඇති (අ) උපලේඛනය ලෙස ප්‍රතිස්ථාපනය වේ.
- 4. ඉහත සඳහන් සංශෝධනය 2019 මාර්තු 01 සිට බලපැවැත්වෙනු ඇත. 2013 අප්‍රේල් 22 වැනි දින අංක 35/01/005/0007/06 සහ 35/01/005/0007/07 දරන මෙහෙයුම් උපදෙස්වල අඩංගු අනෙකුත් උපදේශන තවදුරටත් බලපැවැත්වෙනු ඇත.

අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

'අ' උපලේඛනය
වාර්තා කිරීමේ ආකෘතිය

දෛනික තැන්පතු වගකීම් සාමාන්‍ය පිළිබඳ වාර්තාව

බැංකුවේ නම :

කාල වකවානුව : සිට දක්වා

(දිනය) (දිනය)

වෙත : අධ්‍යක්ෂ,
දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
කොළඹ 01.

ඉහත දක්වා ඇති කාල පරාසයේ එක් එක් දිනයට අදාළ දෛනික ව්‍යාපාර කටයුතු අවසානයේ දී, බැංකුවේ පොත්වල සඳහන් තැන්පතු ශේෂය පදනම් කරගෙන පහත සඳහන් ආකාරයට තැන්පතු වගකීම් හි සාමාන්‍යය වාර්තා කළ යුතුය.

(i)	(ii)	(iii)	(iv)
ඉල්ලුම් තැන්පතු	කාලීන හා ඉතුරුම් තැන්පතු	ණයවර ලිපි/ප්‍රතිග්‍රහණය මත ලියවිලි සඳහා ආන්තික අවශ්‍යතාව	අනෙකුත් සියළුම තැන්පතු වගකීම් ¹

1. තැන්පතු සහතික සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල විය යුත්තේ ප්‍රකාශ කළ වටිනාකමයි.

සංචිත අවශ්‍යතා

අදාළ සංචිත කාල පරිච්ඡේදය :

අයිතමය	අගය ශ්‍රී ලංකා රුපියල්
1. ණයවර ලිපි සඳහා වන සියයට 100 ක සාමාන්‍ය දෛනික සමස්ත ආන්තික අවශ්‍යතාව පහත දක්වා ඇති ණයවර ලිපි සඳහා අවස්ථානෝචිතව සුදුසු පරිදි : (අ) (i) 2018 සැප්තැම්බර් මස 19 දින අංක 35/01/005/0010/20 දරන "මෝටර් රථ ආනයනය කිරීම සඳහා වන ණයවර ලිපි" වකුලේඛය මගින් දක්වා ඇති ආන්තික අවශ්‍යතාව හෝ (ii) 2018 සැප්තැම්බර් මස 29 දින 35/01/005/0010/21 දරන "මෝටර් රථ හා අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා වන ණයවර ලිපි" වකුලේඛය මගින් දක්වා ඇති ආන්තික අවශ්‍යතාව (ආ) 2018 ඔක්තෝබර් මස 11 දින වකුලේඛ අංක 2 දරන ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි ලබා දීමේ කොන්දේසිය අනුව සිදුකරන ආනයන සඳහා වන ආන්තික අවශ්‍යතාව.	
2. ඉහත අංක 1 හැර දෛනික රුපියල් තැන්පතු වගකීම්වල මුළු එකතුවේ සාමාන්‍ය අගයෙන් සියයට 5.0 ක්.	
3. ඉහත (1) සහ (2) මගින් ආවරණය වන තැන්පතු වගකීම්වල සාමාන්‍යයෙන් සියයට 2 ට වඩා වැඩියෙන් නමුත් සියයට 4 නොඉක්මවා තබාගෙන ඇති ශ්‍රී ලංකා රුපියල් කාසි හා නෝට්ටුවල සාමාන්‍යය.	
4. සංචිත නඩත්තු කාලය තුළ පවත්වා ගෙන යා යුතු මුළු සංචිත අවශ්‍යතාවය (1+2-3)	

ඉහත සඳහන් ප්‍රකාශය නිවැරදි සහ මෙම බැංකුවේ පොත්වලට අනුකූල බව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ තත් කාර්යය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නියම කර ඇති නියෝගවලට අනුකූල බවද අපි/මම සහතික කරමු/කරමි.

.....
දිනය
සටහන -

.....
නිල මුද්‍රාව

- (අ) බලපත්‍රලාභී වාණිජ බැංකු හැර වෙනත් ඕනෑම ආයතනයක් විසින් සිදු කරන තැන්පතු සහ ස්ථාන ගත කිරීම්, නියම කර ඇති අනුපාතවලට අනුව සංචිත අනුපාත පවත්වා ගෙන යෑම සඳහා ගිණුම්ගත කළ යුතුය.
- (ආ) සියලු අගයන් ආසන්න රුපියලට දැක්විය යුතුය.

චක්‍රලේඛ අංක : 35/01/005/0010/23

2019 මාර්තු 07

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

මෝටර් රථවාහන සහ අන්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ අයිතම ආනයනය සඳහා වන ණයවර ලිපි මත ආන්තික අවශ්‍යතාව

2019 මාර්තු මස 07 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, 2018 සැප්තැම්බර් මස 29 දිනැති චක්‍රලේඛ අංක 35/01/005/0010/21 සහ 2018 නොවැම්බර් මස 26 දිනැති චක්‍රලේඛ අංක 35/01/005/0010/22 අභේසි වන බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙමගින් දැනුම් දෙනු ලැබේ.

අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

චක්‍රලේඛ අංක : 35/03/016/007/003

2019 සැප්තැම්බර් 05

සියලුම සහභාගිත්ව ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

විවිධ වෙළඳ කටයුතු සඳහා වන සංශෝධිත කාල සටහන

විවිධ වෙළඳ කටයුතු යටතේ වන වෙන්දේසි සඳහා සංශෝධිත කාල සටහන පහත පරිදි වේ.

වෙන්දේසි වර්ගය	වෙන්දේසිය සිදු වන වේලාව	ප්‍රථම පියවීම
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ සේවක අර්ථසාධක අරමුදල සඳහා වන එක්දින සහ කෙටිකාලීන ප්‍රතිමිලදීගැනුම් සහ ප්‍රතිවිකුණුම් වෙන්දේසි	පැය 10:00 - 10:30	එදිනම පැය 13:15
බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වන ද්‍රවශීලතා ආධාරක පහසුකම	පැය 11:00 - 11:30	එදිනම පැය 13:15

2019 සැප්තැම්බර් 06 වැනි දින සිට සංශෝධිත කාල සටහන බලපැවැත්වේ. විවිධ වෙළඳ කටයුතු යටතේ වන අනෙකුත් වෙන්දේසි සඳහා වන වෙන්දේසි වේලාවන් නොවෙනස්ව පවතිනු ඇත.

ඉහත දැක්වෙන කාලසටහනට අනුකූලව ක්‍රියා කරන මෙන් සියලුම සහභාගිත්ව ආයතන වෙත මෙමගින් දැනුම් දෙනු ලැබේ.

අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

චක්‍රලේඛ අංක : 35/03/016/007/004

2019 සැප්තැම්බර් 05

සියලුම සහභාගිත්ව ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

විවිධ වෙළඳ කටයුතු යටතේ වන ස්ථිර පදනම මත වෙන්දේසි

2019 සැප්තැම්බර් 06 දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ වෙළඳ කටයුතු යටතේ ස්ථිර පදනම මත වෙන්දේසි සඳහා (විකිණීම/මිලට ගැනීම) භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර යන දෙවර්ගයම පිළිගනු ලැබේ.

ඒ අනුව, 2019 සැප්තැම්බර් 06 දින සිට බලපැවැත්වෙන පරිදි 2016 ඔක්තෝබර් 26 වන දින නිකුත් කරන ලද වෙළඳපොළ කටයුතු සඳහා වන ඒකාබද්ධ මෙහෙයුම් උපදෙස් චක්‍රලේඛ අංක 35/03/016/007/001 හි වගන්ති 83.0, පහත පරිදි සංශෝධනය වේ.

(අ) භාණ්ඩාගාර බිල්පත් යටතේ වෙන්දේසි නිවේදනය කිරීම

මහ බැංකුව විසින් ස්ථිර පදනම මත වන වෙන්දේසි පැවැත්වීම නිවේදනය කිරීම එම වෙන්දේසිය පවත්වනු ලබන දිනයේ 09.30 පැය වන විට හෝ ඊට පෙර ව්‍යාපාරික දිනයේදී සිදු කළ යුතුය. එම නිවේදනය, අදාළ වෙන්දේසියේ වර්ගය (ස්ථිර පදනම මත, විකිණීම හෝ මිලට ගැනීම), පිරිනමනු ලබන ප්‍රමාණය (අදාළ සුරැකුම්පතෙහි මුහුණත වටිනාකම), පරිණත වන දිනය, පරිණත වීම සඳහා ඇති දින ගණන, වෙන්දේසි පවත්වනු ලබන දිනය සහ පියවීමේ කටයුතු සිදු වන දිනය යනාදී තොරතුරුවලින් සමන්විත වේ. ස්ථිර පදනම මත සිදු කරන වෙන්දේසිවල පියවීම් කටයුතු වෙන්දේසි පැවැත්වූ දිනට පසු එළඹෙන පළමු ව්‍යාපාරික දිනයේදී සිදු කරනු ලැබේ.

(ආ) භාණ්ඩාගාර බැඳුම්කර යටතේ වෙන්දේසි නිවේදනය කිරීම

මහ බැංකුව විසින් ස්ථිර පදනම මත වන වෙන්දේසි පැවැත්වීම නිවේදනය කිරීම එම වෙන්දේසිය පැවැත්වීමට අවම වශයෙන් ව්‍යාපාරික දින 03 කට පෙර ප්‍රකාශයට පත් කරනු ලබයි. අදාළ වෙන්දේසියේ වර්ගය (ස්ථිර පදනම මත, විකිණීම හෝ මිලට ගැනීම), පිරිනමනු ලබන ප්‍රමාණය (අදාළ සුරැකුම්පතෙහි මුහුණත වටිනාකම), පරිණත වන දිනය, පරිණත වීම සඳහා ඇති දින ගණන, වෙන්දේසි පවත්වනු ලබන දිනය සහ පියවීමේ කටයුතු සිදු වන දිනය යනාදී තොරතුරුවලින් මෙම නිවේදනය සමන්විත වේ. ස්ථිර පදනම මත සිදුකරන වෙන්දේසිවල පියවීම් කටයුතු වෙන්දේසි පැවැත්වූ දිනට පසු එළඹෙන පළමු ව්‍යාපාරික දිනයේදී සිදු කරනු ලැබේ.

අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

චක්‍රලේඛ අංක : 35/03/021/0013/002

2019 සැප්තැම්බර් 05

සියලුම බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

විවිධ වෙළඳ කටයුතු යටතේ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ට ද්‍රවශීලතා ආධාරක පහසුකම සැපයීම සඳහා වන මෙහෙයුම් උපදෙස්

2016 ඔක්තෝබර් 26 දිනැති වෙළඳපොළ මෙහෙයුම් සඳහා වන ඒකාබද්ධ මෙහෙයුම් උපදෙස්වලට අදාළ චක්‍රලේඛ අංක 35/03/016/007/001 සහ 2018 අගෝස්තු 23 දිනැති ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ වෙළඳ කටයුතු සඳහා වන මෙහෙයුම් උපදෙස් යටතේ වන චක්‍රලේඛ අංක 35/03/021/0013/001 හා බැඳේ.

බලපත්‍රලාභී වාණිජ බැංකු හැර ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස පත්කර ඇති සමාගම් එනම් බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිවිකුණුම් ගනුදෙනු යටතේ ද්‍රවශීලතා ආධාරක පහසුකමක් හඳුන්වාදෙනු ලැබේ. බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වන මෙම ද්‍රවශීලතා ආධාරක පහසුකම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට එක්දින ප්‍රතිවිකුණුම් වෙන්දේසියක් පවත්වන අවස්ථාවේදී හෝ මහ බැංකුව විසින් තීරණය කරනු ලබන අවස්ථාවකදී ලබාදෙනු ඇත.

2019 සැප්තැම්බර් 06 දින සිට බලපැවැත්වෙන පරිදි බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ට එක්දින පදනම යටතේ තම දෛනික ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම ද්‍රවශීලතා ආධාරක පහසුකම යටතේ අරමුදල් ලබාගත හැකි වන අතර, අංක 35/03/021/0013/001 දරන චක්‍රලේඛය මෙමගින් අහෝසි වෙයි. ඒකාබද්ධ මෙහෙයුම් උපදෙස්වල විවිධ වෙළඳ කටයුතු යටතේ ප්‍රතිවිකුණුම් ගනුදෙනු සඳහා අදාළ වන 8, 9, 13, 14, 15, 16, 17, 18, 20, 22, 24, 25, 26, 27, 28, 46, 47, 57, 58, 59, 60, 61, 62 සහ 63 වගන්තිවල ඇතුළත් මෙහෙයුම් උපදෙස් පහත පරිදි සංශෝධනය වන අතර, එලෙස සංශෝධිත මෙහෙයුම් උපදෙස් බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා පමණක් අදාළ වේ.

- 1) ද්‍රවශීලතා ආධාරක පහසුකම යටතේ අරමුදල් ලබාගැනීමට බලාපොරොත්තු වන බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් විද්‍යුත් මංගත ලංසු තැබීමේ පද්ධතිය (Online Electronic Bidding System) හරහා නිවේදනය කර ඇති අදාළ වෙන්දේසිය යටතේ ඔවුන්ගේ ලංසුව/ලංසු ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය. බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඔවුන්ගේ ලංසු, සුරැකුම්පත් තොරතුරු සමඟ එනම් ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනා ගැනීමේ අංක (International Security Identification Number) වැනි තොරතුරු ඇතුළත්ව ඉදිරිපත් කළ යුතුය.
- 2) මෙම වෙන්දේසිය පැය 11:00 සහ පැය 11:30 කාලය තුළදී පවත්වනු ලැබේ. සහභාගිත්ව ආයතනයකට ලංසු 3 ක උපරිමයකට යටත්ව ලංසු ඉදිරිපත් කළ හැකි අතර, ලංසුවල මුළු වටිනාකම අදාළ වෙන්දේසියේ ඉදිරිපත් කළ වටිනාකම නොඉක්මවිය යුතුය.
- 3) එදින බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා පවත්වනු ලැබූ ප්‍රතිවිකුණුම් වෙන්දේසියේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගත් ලංසුවලට අදාළ වූ උපරිම ලංසු අනුපාතිකය පදනම් කොටගෙන ද්‍රවශීලතා ආධාරක පහසුකම යටතේ වන වෙන්දේසිය සඳහා අවම ලංසු අනුපාතිකය තීරණය කරනු ලබයි. ද්‍රවශීලතා ආධාරක පහසුකම යටතේ වෙන්දේසියක් ආරම්භ කිරීමට ප්‍රථම ඊට අදාළ වන අවම ලංසු අනුපාතිකය මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ නිරීක්ෂක පද්ධතිය සහ විද්‍යුත් මංගත ලංසු තැබීමේ පද්ධතිය හරහා ප්‍රකාශයට පත්කරනු ලැබේ. අවම අනුපාතිකයට (Floor Rate) වඩා අඩුවෙන් ඉදිරිපත් කරනු ලබන කිසිදු ලංසුවක් පිළිනොගැනේ.
- 4) බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවෙකුට පද්ධතියෙහි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විද්‍යුත් මංගත ලංසු තැබීමේ පද්ධතියට ප්‍රවේශ විය නොහැකි අවස්ථාවකදී, එවැනි බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන ලංසුව පිළිබඳ විස්තර දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවේ විවිධ වෙළඳ කටයුතු අංශයට දුරකථන මාර්ගයෙන් එම අදාළ වෙන්දේසිය පැවැත්වෙන කාලසීමාව අවසන් වීමට ප්‍රථම දැනුම් දිය යුතුය. එසේ ඉදිරිපත් කරනු ලබන ගනුදෙනුව/ලංසුව, බලපැවැත්වී නිලධාරීන් දෛදෙනෙකුගේ අත්සන සහිතව අදාළ තාක්ෂණික දෝෂයේ ස්වභාවය පිළිබඳව පැහැදිලිව දක්වන තහවුරු කිරීමේ ලිපියක්, ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මගින් යොමු කළ යුතුය. දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවට, බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු වෙනුවෙන් එවැනි ගනුදෙනුවක් පද්ධතියට ඇතුළත් කිරීම සඳහා අදාළ වන සියලු තොරතුරු එම ගනුදෙනුවෙහි/ලංසුවෙහි ඇතුළත් විය යුතුය. බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු කරනු ලබන එවැනි දැනුම් දීමක්, එම අලෙවිකරුගේ ගනුදෙනුව/ලංසුව ඔවුන් විසින් සපයන ලද තොරතුරු පදනම් කරගෙන ඔවුන් වෙනුවෙන් පද්ධතියට ඇතුළත් කිරීම සඳහා කරන ලද ඉල්ලීමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සලකනු ඇත. පද්ධතියට ඇතුළත් කිරීම සඳහා දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවට වැරදි හෝ අසම්පූර්ණ තොරතුරු ලබාදීම හේතුවෙන් බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ලංසු තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමට කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රතික්ෂේප කළ හැකිය. ඉහත සඳහන් කාලසීමාවට පසුව ඉදිරිපත් කෙරෙන (දුරකථනයෙන්, ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මාර්ගයෙන්) කිසිදු ලංසුවක් කිසිදු හේතුවක් නිසා පද්ධතියට ඇතුළත් නොකෙරේ. එදින ව්‍යාපාරික කටයුතු අවසන් වීමට ප්‍රථම එම පණිවුඩයේ මුල් පිටපත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත ලැබීමට සැලැස්විය යුතුය.
- 5) වෙන්දේසිය අවසාන වූ පසුව කිසිදු හේතුවක් මත බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ලංසුවක් සංශෝධනය කළ නොහැකි වේ.
- 6) ගනුදෙනුව/ලංසුවට අදාළව ඉදිරිපත් කරනු ලබන මිල ගණන් අවමය රුපියල් මිලියනයක් (රු. 1,000,000.00) විය යුතු අතර, මිල ගණන් ඉදිරිපත් කිරීම රුපියල් මිලියනයෙහි ගුණාකාර විය යුතුය.
- 7) වෙන්දේසියේදී ලංසුවක් ඉදිරිපත් කරන විට, එම ලංසුවට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවට පවරා ගනු ලබන සුරැකුම්පත/සුරැකුම්පත්හි මුහුණත වටිනාකම එම සුරැකුම්පත/සුරැකුම්පත්වලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ගැනුම් මිල පදනම් කරගනු ලැබේ. මෙම නිල මිල ගණන් ලංකාසෙකු (Lanka Secure) පද්ධතියේ දක්වා ඇති අතර, විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය හරහා ද එම මිල ගණන් ලබා ගත හැකිය.

- 8) බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවෙකුට දෙන ලද ලංසුවක් සඳහා ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනා ගැනීමේ අංක සහිත සුරැකුම්පත් (ISIN) ඕනෑම සංඛ්‍යාවක් යොදා ගත හැකිය. මෙහිදී එකකට වඩා වැඩි ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනා ගැනීමේ අංක සහිත සුරැකුම්පත් සංඛ්‍යාවක් පවරා ඇත්නම්, අවසාන පියවීම අවස්ථාවේදී එකී සුරැකුම්පත් වෙන් වෙන් වශයෙන් සැලකිය යුතුය.
- 9) සාර්ථක ලංසු තබන්නන් විසින් ඉදිරිපත් කළ ලංසුවල පොලී අනුපාතිකයන්හි අවරෝහණ පිළිවෙළ පදනම් කරගනිමින් වෙන්දේසියෙහි අදාළ වෙන් කිරීම් සිදු කරනු ලැබේ.
- 10) වෙන්දේසියේ කඩඉම් මිල යටතේ ලංසු එකකට වඩා ඉදිරිපත් කර ඇති අවස්ථාවලදී ඉදිරිපත් කර ඇති ලංසුවල ප්‍රමාණයට සමානුපාතික වන අනුපාතයක් මත පදනම්ව ලංසු තැබූ ආයතන වෙත එම ප්‍රමාණය ප්‍රදානය කරනු ලැබේ.
- 11) බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුගේ ගනුදෙනුව/ලංසුව පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.
- 12) වෙන්දේසියට අදාළව ලැබුණු මුළු ලංසුවල ප්‍රමාණය, පිළිගත් ලංසුවල ප්‍රමාණය, බර්ත සාමාන්‍ය පොලී අනුපාතිකය, උපරිම සහ අවම පොලී අනුපාතික වැනි තොරතුරු සමඟ වෙන්දේසියේ ප්‍රතිඵල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විද්‍යුත් මගන ලංසු තැබීමේ පද්ධතිය සහ මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ අධීක්ෂණ පද්ධතිය හරහා පැය 12:00 ට ප්‍රකාශයට පත් කරනු ලැබේ. විද්‍යුත් මගන ලංසු තැබීමේ පද්ධතිය හරහා සෑම ලංසු තබන්නෙකුටම වෙන්දේසියේ ප්‍රතිඵල (අදාළ ලංසුව ප්‍රතික්ෂේප කිරීම, පිළිගැනීම හෝ කොටසක් පිළිගැනීම) දැනුම් දෙනු ලැබේ.
- 13) ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පැයකට පසුව වෙන්දේසියේදී සාර්ථක වූ සෑම බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකුටම අදාළ වෙන්දේසිය පිළිබඳව තහවුරුවක් විද්‍යුත් මගන ලංසු තැබීමේ පද්ධතිය හරහා නිකුත් කලු ලැබේ.
- 14) ද්‍රවශීලතා ආධාරක පහසුකම් සඳහා ඉදිරිපත් කරනු ලැබූ සුරැකුම්පත් වෙනුවට වෙනත් සුරැකුම්පත් ආදේශ කිරීමට අවසර නොලැබේ.
- 15) ගනුදෙනු පියවීම, එදිනම 13:15 පැය හෝ ඊට පෙර සිදු කරනු ලැබේ. ලංකාසෙකපු පද්ධතියේ ඇති දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රතිවිකුණුම් ගිණුමට (DRP) මිලදී ගත් සුරැකුම් ප්‍රමාණය ලැබීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව විසින් අදාළ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුගේ පියවීම් ගිණුමට මිලදීගත් සුරැකුම්පත් වටිනාකම (පිළිගත් ප්‍රමාණය) හර කරනු ලැබේ.
- 16) පරිණත වන දිනයේදී, (අදාළ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරු විසින් නැවත ප්‍රතිවිකුණුම් කරන දිනය) සුරැකුම්පත්වල ආපසු විකුණුම් වටිනාකමට අදාළ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ පියවීමේ ගිණුමට ලැබීමත් සමඟම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 11:00 පැය ඉක්මවීමට පෙර මිලදී ගත් සුරැකුම්පත් ලංකාසෙකපුහි ඇති බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සුරැකුම්පත් ගිණුමට හුවමාරු කිරීම සිදු කරයි.
- 17) ප්‍රතිමිලදීගැනුම් මිල, සුරැකුම්පත් මිලදී ගැනුම් වටිනාකම (පිළිගත් ප්‍රමාණය) සහ අදාළ ලංසුව සඳහා වන පොලී අනුපාතික මත ගණනය කළ පොලී ප්‍රමාණයෙහි එකතුවෙන් සමන්විත වේ. අදාළ ලංසුවෙහි පොලී ප්‍රමාණය ගණනය කළ යුත්තේ පිළිගත් ලංසුවේ ප්‍රමාණය, අදාළ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ගේ එම ලංසුවට අදාළ පොලී අනුපාතිකය සහ ගිවිසුමට අදාළ කාලසීමාව පදනම් කරගෙනය.
- 18) විද්‍යුත් මගන ලංසු තැබීමේ පද්ධතියේ යම් තාක්ෂණික දෝෂයක් නිසා කිසියම් බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකුට වගන්ති 13 ට අදාළව විස්තර කෙරෙන ගනුදෙනුවල තහවුරු කිරීමේ පිටපතක්/පිටපත් ලබාගත නොහැකි වූ විටකදී පමණක් ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුගේ ඉල්ලීම පරිදි අදාළ තහවුරු කිරීමේ පිටපත ආකේෂ/විද්‍යුත් තැපෑල මගින් යොමු කරනු ලැබේ.
- 19) මෙම වකුලේඛයේ සඳහන් කර ඇති විධිවිධාන යටතේ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර සිදු කරනු ලබන සියලුම ප්‍රතිවිකුණුම් ගනුදෙනු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ එම සහභාගිත්ව ආයතන එළඹ ඇති, ප්‍රතිමිලදීගැනුම් සහ ප්‍රතිවිකුණුම් සඳහා වන ප්‍රධාන ගිවිසුමේ කොන්දේසිවලට යටත් වනු ඇත. මෙම මෙහෙයුම් උපදෙස් වල ප්‍රතිමිලදීගැනුම් සහ ප්‍රතිවිකුණුම් සඳහා වන ප්‍රධාන ගිවිසුමෙහි සඳහන් වන කොන්දේසිවල අර්ථයන්ම ගනී.
- 20) යම් හෙයකින් රජය හදිසි නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කළහොත් සහ ගනුදෙනුව කල්පිරීමේ දිනය එම දිනයම වුවහොත්, යම් පාර්ශ්වයක් හා අදාළව එදිනට නියමිත වූ ගනුදෙනුව පිළිබඳව කටයුතු කිරීම ඊට පසුව එළඹෙන ප්‍රථම ව්‍යාපාරික දිනයේදී සම්පූර්ණ කළ යුතුය.
- 21) සියලු ගනුදෙනු ගෙවීම මත භාරදීමේ (Delivery versus Payment) මත සිදු කරනු ලබයි.
- 22) දෛනික ව්‍යාපාරික කටයුතු නිමවන වේලාව, ලංකාසෙට්ල් පද්ධති නීති (LankaSettle System Rules) 2.1 පිටපතෙහි 4 කාණ්ඩයෙහි හෝ එහි නවතම පිටපතෙහි නිරූපිත පරිදි වේ. සාමාන්‍යයෙන් ලංකාසෙකපු පද්ධතියෙහි ව්‍යාපාරික කටයුතු නිමවන වේලාව 16:30 පැය වුවද, අනපේක්ෂිත අවස්ථා හමුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් කාරක සභනට අවස්ථානුකූල වෙනස්කම් තම අභිමතය අනුව සිදු කරන අතර, එවැනි අවස්ථාවකදී ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාරික කටයුතු නිමවන වේලාව සංශෝධනය කිරීම හා අවශ්‍ය පරිදි සහභාගිත්ව ආයතන වෙත දැනුම් දීම සිදු කරනු ලබයි.
- 23) බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් පියවීමේ උපදෙස් ලබාදීම අවශ්‍ය නොවේ.
- 24) අලාභ ප්‍රතිපූර්ණය
 - (අ) ගනුදෙනු පියවීමේ දිනයේදී බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු ලංසුවක්/ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමට අසමත් වීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකුගේ ගනුදෙනුවක්/ලංසුවක් භාරගත් පසු, එම ගනුදෙනුව සම්පූර්ණ කිරීමට එම ප්‍රාථමික අලෙවිකරු බැඳී සිටියි. යම් හෙයකින් එකී බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරු ගනුදෙනුව පියවීමේ දිනයේදී, ලංකාසෙකපු ව්‍යාපාරික කටයුතු අවසන් වීමට ප්‍රථම, තම ගිණුමෙහි ප්‍රමාණවත් පරිදි සුරැකුම්පත් තැබීමට අසමත් වීමෙන් එම ගනුදෙනුව/ලංසුව නිසි පරිදි සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත්, එවැනි බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු අදාළ ගනුදෙනුවෙහි පොලියට සමාන ප්‍රමාණයක් හානි පූර්ණයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.

මෙම භානිය සඳහා වූ මුළු මුදල ගනුදෙනු පියවීම් දිනට පසුව එළඹෙන ප්‍රථම ව්‍යාපාරික දිනයේදී අදාළ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති පියවීම් ගිණුමෙන් හර කරනු ලැබේ.

(ආ) කල්පිරෙන දිනයේදී බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු ගනුදෙනුව පියවීම පැහැර හැරීම.

යම්කිසි බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු ගනුදෙනුව කල්පිරෙන දිනයේදී (ප්‍රතිමිලදීගැනුම් දිනය) ලංකාසෙකපු පද්ධතියෙහි ව්‍යාපාරික කටයුතු අවසන් වීමට ප්‍රථම, ප්‍රතිමිලදීගැනීම සඳහා ගෙවීමට ප්‍රමාණවත් අරමුදල් පියවීම් ගිණුමෙහි පවත්වා ගැනීමට අසමත් වුවහොත්, අදාළ ගනුදෙනුවෙහි පොලිය සමඟ එක් දිනක් සඳහා පිළිගත් සුරැකුම්පත්හි වටිනාකමෙන් ප්‍රතිශතාංක දහයෙන් එකකට (0.1%) සමාන වූ ගනුදෙනු පියවීම් පැහැරහැරීමේ පොලී ගෙවීමක් ද සිදු කළ යුතුය. එම ගණනය කරන ලද මුදල, ගනුදෙනු පියවීමේ දිනයට පසුව එළඹෙන ප්‍රථම ව්‍යාපාරික දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති අදාළ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් ආයතනයේ පියවීම් ගිණුමෙන් හර කරනු ලැබේ.

(ඇ) ලීන් වර්ෂයක් තුළ එක් වරකට වඩා ගනුදෙනුවක්/ලංසුවක් සම්පූර්ණ කිරීමට අසමත් වීම හෝ පැහැර හැරීම

බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු ලීන් වර්ෂයක් තුළ එක් වරකට වඩා ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත් හෝ පැහැර හැරියහොත්, ඒ සෑම අවස්ථාවකදීම දිනයට අයකර ගනු ලබන ගනුදෙනු පියවීම් පැහැර හැරීමේ පොලී අනුපාතිකය, පිළිගත් ගනුදෙනුවෙහි/ලංසුවෙහි ප්‍රමාණයෙන් සියයට දහයෙන් එකක් බැගින් වැඩි කිරීමට හෝ අදාළ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරු ආයතනයට ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ගනුදෙනු කිරීම සඳහා ලබාදී ඇති පහසුකම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරනු ලබන කිසියම් කාලපරිච්ඡේදයක් සඳහා අහෝසි කිරීමට කටයුතු කළ හැකි වේ. එසේ සිදු කරන හානිපූර්ණ අයකිරීම් ඊළඟට එළඹෙන ප්‍රථම ව්‍යාපාරික දිනයේදී අදාළ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති පියවීම් ගිණුමෙන් හර කරනු ලැබේ.

(ඈ) යම් හෙයකින් බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු 24(ආ), (ඇ) දක්වා ඇති පරිදි හානිපූර්ණය සඳහා ගෙවීමට අසමත් වුවහොත්, ශ්‍රී ලංකා මහ බැංකුව එම ගනුදෙනුව ස්ථිර පදනම මත වූ මිලදී ගැනීමකට පරිවර්තනය කරනු ඇත.

- 25) ප්‍රධාන ප්‍රතිමිලදීගැනුම් ගිවිසුම සහ/හෝ ප්‍රධාන ප්‍රතිවිකුණුම් ගිවිසුම් අතර කිසියම් නොගැළපීමකදී හෝ වියවුල්කාරී අවස්ථාවකදී, මෙම වකුලේඛය මූලිකත්වයෙහිලා සැලකේ.
- 26) පෙර දැනුම්දීමකින් අනතුරුව, ද්‍රවශීලතා ආධාරක පහසුකම හා සම්බන්ධ මෙහෙයුම් උපදෙස්හි ඕනෑම වගන්තියක් සහ/හෝ කොන්දේසියක් හෝ කොටසක් සංශෝධනය කිරීමේ හෝ වෙනස් කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුය.

අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

වකුලේඛ අංක : 35/03/021/0013/003

2019 සැප්තැම්බර් 05

සියලුම බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ වෙළඳ කටයුතු

2019 සැප්තැම්බර් 06 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ වෙළඳ කටයුතු යටතේ ස්ථිර පදනම මත භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමේ හා මිලට ගැනීමේ වෙන්දේසි සඳහා සහභාගි වීමට බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් සුදුසුකම් ලබා ඇත.

බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ට නිත්‍ය පහසුකම සඳහා ප්‍රවේශය නොවෙනස්ව පවතිනු ඇත.

අධ්‍යක්ෂ/දේශීය මෙහෙයුම් කටයුතු

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2112/17 - 2019 පෙබරවාරි මස 27 වැනි බදාදා - 2019.02.27

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2017 අංක 12 දරන විදේශ විනිමය පනත

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, 29 වැනි වගන්තිය යටතේ සාදන ලද නියෝගය 2019 දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම සඳහා සහ එවැනි නිකුත් කිරීම සම්බන්ධයෙන් අනේවාසික ආයෝජකයන් හට අදාළ යම් ගෙවීමක් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට මෙයින් අවසරය ලබා දෙනු ලැබේ.

මංගල සමරවීර,
මුදල් අමාත්‍ය.

2019 පෙබරවාරි මස 26 වැනි දින,

කොළඹ 01,

මුදල් අමාත්‍යාංශයේ දී ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 2112/25 - 2019 පෙබරවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා - 2019.02.28

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2017 අංක 12 දරන විදේශ විනිමය පනත

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වැනි වගන්තිය සමග කියවිය යුතු, 29 වැනි වගන්තිය යටතේ සාදන ලද නියෝග.

අදාළ රේඛීය අමාත්‍යාංශයෙහි සහ අදාළ වෙනත් ඕනෑම අධිකාරයක අනුමැතියට යටත්ව ශ්‍රී ලංකා රජයට සහ ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායයන්ට (රජය සතුව 50% ඉඩක කොටස ප්‍රාග්ධනය සහිත), ලබාගන්නා ණය මුදල්, ණය ලබා දෙන්නාගේ ආමුඛ ආයෝජන ගිණුම හරහා යොමු කිරීමකින් තොරව, නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වලින්, ශ්‍රී ලංකාවට පරිබාහිරින් ණය ලබා ගැනීමට මෙයින් අවසර දෙනු ලැබේ. එවැනි ණය ලබා ගැනීම් පිළිබඳ විස්තර, ශ්‍රී ලංකාවට එම ණය ලබා දීමෙන් මාසයක කාලයක් ඇතුළත මුදල් අමාත්‍යාංශයෙහි (අදාළ පරිදි) විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් විදේශ විනිමය දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ වෙත වාර්තා කළ යුතු ය.

මංගල සමරවීර,
මුදල් අමාත්‍ය.

2019 පෙබරවාරි මස 27 වැනි දින,
කොළඹ 01,
මුදල් අමාත්‍යාංශයේ දී ය.

විදේශ විනිමය දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 2019 අංක 01 දරන විධානයන්

පෙර ගෙවීම් (මුදල් අත්තිකාරම්) ක්‍රමය යටතේ සිදු කරන ආනයන සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලබන විධානයන්

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 3 සහ 16 වගන්ති ප්‍රකාරව, පෙර ගෙවීම් (මුදල් අත්තිකාරම්) ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා වන ගෙවීම්වලට විදේශ විනිමය නිකුත් කිරීම සීමා කරමින් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කර තිබූ 2018 ඔක්තෝබර් 10 දිනැති 2018 අංක 01 දරන විධානයන් මෙම විධානයේ දින සිට බල රහිත වන බව මෙයින් දන්වා සිටිමු.

අධ්‍යක්ෂ
විදේශ විනිමය දෙපාර්තමේන්තුව
2019 මාර්තු 26

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 2145/49 - 2019 ඔක්තෝබර් මස 17 වැනි බ්‍රහස්පතින්දා - 2019.10.17

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2017 අංක 12 දරන විදේශ විනිමය පනත

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වන වගන්තිය සමග කියවිය යුතු, 29 වන වගන්තිය යටතේ සාදනු ලබන නියෝග.

2017 නොවැම්බර් 17 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2045/56 දරන අති විශේෂ ගැසට් පත්‍රය යටතේ නිකුත් කළ 2017 අංක 01 දරන විදේශ විනිමය (බලයලත් වෙළෙඳුන් විසින් සිදු කරනු ලබන විදේශ විනිමයෙන් වූ ප්‍රාග්ධන ගනුදෙනු වර්ග) නියෝගයේ IV වන උපලේඛනයේ "ඊ" ශීර්ෂය යටතේ වූ භාණ්ඩ අපනයනකරුවන් විසින් භාණ්ඩ අපනයන කිරීම මගින් ලද මුදල් ශ්‍රී ලංකාව වෙත නැවත රැගෙන ඒම පිළිබඳ වූ නියෝගය මෙයින් ඉවත් කරන අතර එය පහත පරිදි ආදේශ කරනු ලැබේ.

1. සෑම භාණ්ඩ අපනයනකරුවකු විසින්ම භාණ්ඩ අපනයන කිරීම මගින් ලද මුදල් එම අපනයන සිදු කළ දිනයේ සිට දින 180 ක් තුළ ශ්‍රී ලංකාවට නැවත රැගෙන එනු ලැබිය යුතුය.
2. සෑම භාණ්ඩ අපනයනකරුවකු විසින්ම එක් එක් අපනයනය සම්බන්ධයෙන් අදාළ ලිඛිත සාක්ෂි, ගෙවීම් ලබාගන්නා බලයලත් වෙළෙඳුන් වෙත හෝ පරිසීමිත වෙළෙඳුන් වෙත ඉදිරිපත් කළ යුතුය.

3. මෙම "ඊ" ශීර්ෂයේ අවශ්‍යතාවට අදාළව භාණ්ඩ අපනයනකරුවන් දක්වන අනුකූලතාව අධීක්ෂණය කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් හඳුන්වා දීමට සහ ඊට අනුකූල නොවන අවස්ථා සම්බන්ධව නිසි පියවර ගැනීම පිළිබඳ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වෙයි.

මංගල සමරවීර,
මුදල් අමාත්‍ය.

2019 ඔක්තෝබර් මස 17 වැනි දින,
කොළඹ දී ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2123/14 - 2019 මැයි මස 13 වැනි සඳුදා - 2019.05.13

(රජයේ බලපටිපිටි ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත

මූල්‍ය බුද්ධි ඒකකය විසින්, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 2 වන වගන්තිය යටතේ සාදනු ලබන රීති.

මූල්‍ය බුද්ධි ඒකකය.

2019 මැයි මස 13 දින
කොළඹ දී ය.

රීති

1. මේ රීති 2019 අංක 1 දරන රක්ෂණකරුවන් (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ) රීති යනුවෙන් හඳුන්වනු ලැබේ.
2. මේ රීති (මෙහි මින්මතු "රක්ෂණකරු" යනුවෙන් සඳහන් කරනු ලබන) 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරය කරගෙන යන -
(අ) පුරක්ෂණය හා රක්ෂණයේ තැබීමේ; සහ
(ආ) අනුයෝජිතයන් හා තැරැව්කරුවන් විසින් රක්ෂණයට මැදිහත් වීමේ,
නියැලී සිටින සෑම ආයතනයකට ම අදාළ විය යුතු ය.
3. සෑම රක්ෂණකරුවකු විසින් ම, තම ගනුදෙනුකරුවන් වෙතින් යොමුවන මුදල් විශුද්ධිකරණ අවදානම් සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් හඳුනාගැනීමේ, තක්සේරු කිරීමේ හා කළමනාකරණය කිරීමේ කාර්යය සඳහා අවදානම මත පදනම් වූ පිවිසුම මත පිහිටා, (මෙහි මින්මතු "නිසි උද්යෝගය" යනුවෙන් සඳහන් කරනු ලබන) නිරන්තරයෙන් ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම මගින්, මේ රීතිවල නිශ්චිතව සඳහන් කරනු ලබන පියවර ගනු ලැබිය යුතු ය.

I වන කොටස

මුදල් විශුද්ධිකරණ අවදානම සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම කළමනාකරණය කිරීම

4. අවදානම කළමනාකරණය කිරීමේ කර්තව්‍යවල තීව්‍රතාව සහ පාපුලබව "අවදානම මත පදනම් වූ පිවිසුමට" අනුකූල විය යුතු අතර රක්ෂණකරුගේ ක්‍රියාකාරකම් සහ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම පිළිබඳ රක්ෂණකරුගේ අවදානම් සටහන් පැතිකඩවල ස්වභාවය, තත්ත්වය සහ සංකීර්ණබවට සමානුපාතික විය යුතු ය.
5. සෑම රක්ෂණකරුවකු ම ස්වකීය ගනුදෙනුකරුවන්ට, රටවලට හෝ භූගෝලීය ප්‍රදේශවලට, නිෂ්පාදනවලට, සේවාවලට, ගනුදෙනුවලට සහ බෙදාහැරීමේ මාර්ගවලට අදාළව ස්වකීය මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම පිළිබඳ අවදානම් හඳුනාගැනීමට, තක්සේරු කිරීමට සහ කළමනාකරණය කිරීමට සුදුසු පියවර ගත යුතු ය.
6. සෑම රක්ෂණකරුවකු විසින් ම මුදල් විශුද්ධිකරණ අවදානම සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් තක්සේරු කිරීමේ දී පහත දැක්වෙන ක්‍රියාවලි අනුගමනය කරනු ලැබිය යුතු ය:
 - (අ) ස්වකීය අවදානම් තක්සේරු කිරීම් සහ අනාවරණය කිරීම් ලේඛනගත කිරීම;
 - (ආ) සමස්ත අවදානම් මට්ටම සහ අදාළ වන අවදානම් මට්ටම ද සහ අවදානම අවම කිරීමේ ස්වභාවය ද තීරණය කිරීමට පෙරාතුව, සියලු අදාළ අවදානම් සාධක සැලකිල්ලට ගැනීම;
 - (ඇ) වරින් වර සිදුකරන සමාලෝචන මගින් යාවත්කාලීන තක්සේරු කිරීමක් පවත්වාගෙන යාම; සහ
 - (ඈ) ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත අවදානම් තක්සේරු කිරීමේ තොරතුරු සැපයීම සඳහා යෝග්‍ය යාන්ත්‍රණ පවත්වාගෙන යාම.

7. සෑම රක්ෂණකරුවකු වෙතම පහත සඳහන් කරුණු ඇතුළත් ව යෝග්‍ය අවදානම් පාලනය කිරීමේ සහ අවම කිරීමේ ක්‍රමවේද තිබිය යුතු ය:
 - (අ) හඳුනාගෙන ඇති මුදල් විශුද්ධිකරණ අවදානම සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම කළමනාකරණය කිරීම සහ අවම කිරීම සඳහා අවශ්‍ය අභ්‍යන්තර ප්‍රතිපත්ති, පාලනය කිරීම් සහ කාර්ය පටිපාටි පවත්වාගෙන යාම;
 - (ආ) එම ප්‍රතිපත්ති, පාලනය කිරීම් සහ කාර්ය පටිපාටි ක්‍රියාත්මක කරන ආකාරය, නියාමනය කිරීම සහ අවශ්‍ය වේ නම් ඒවා ප්‍රවර්ධනය කිරීම ; සහ
 - (ඇ) අවදානම මත පදනම් වූ පිවිසුම මත පිහිටා අවදානම් කළමනාකරණය කිරීම සහ අවම කිරීම සඳහා යෝග්‍ය පියවර ගැනීම.
 8. සෑම රක්ෂණකරුවකු විසින් ම පහත සඳහන් කරුණු පිළිබඳ සැලකිල්ලක් දක්වමින් ස්වකීය ගනුදෙනුකරුවන් පිළිබඳව අවදානම් පැතිකඩ සැකසීම පවත්වාගෙන යා යුතු ය :
 - (අ) ගනුදෙනුකර පන්තියට අනුව අවදානම් මට්ටම (උදා: තේවාසික හෝ අතේවාසික, කලින් කල හෝ එක්වරක් පමණක් වන, තෙතික තැනැත්තන්, දේශපාලන වශයෙන් හෙළිදරව් වූ තැනැත්තන් සහ විවිධ රැකියාවල නිරත ගනුදෙනුකරුවන් වැනි විවිධ ප්‍රභේදවල ගනුදෙනුකරුවන්);
 - (ආ) ගනුදෙනුකරුගේ ව්‍යාපාරයේ භූගෝලීය පිහිටීම හෝ ගනුදෙනුකරුගේ උපන් රට;
 - (ඇ) ගනුදෙනුකරුගේ නිෂ්පාදන, සේවා, ගනුදෙනු හෝ බෙදාහැරීමේ මාර්ග (උදා: මුදල් පදනම් වූ, සම්මුඛ හෝ ප්‍රතිමුඛ දේශසීමාව හරහා); සහ
 - (ඈ) ගනුදෙනුකරුට අදාළ වෙනත් යම් තොරතුරු.
 9. සෑම රක්ෂණකරුවකු විසින් ම ක්‍රියාත්මක කරනු ලබන අවදානම් පාලනය කිරීමේ සහ අවම කිරීමේ පියවර අවදානම මත පදනම් වූ පිවිසුම මත පිහිටා හඳුනාගෙන ඇති පරිදි, යම් නිශ්චිත ගනුදෙනුකරුවකුගේ අවදානම් පැතිකඩ සමග අනුරූප විය යුතු ය.
 10. ගනුදෙනුකරුවෙක් වශයෙන් ආරම්භකව පිළිගැනීමෙන් පසුව, සෑම රක්ෂණකරුවකු විසින් ම එම ගනුදෙනුකරුගේ මුදල් විශුද්ධිකරණ අවදානමේ සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානමේ මට්ටම මත පිහිටා ඔහුගේ අවදානම් පැතිකඩ නිරන්තරයෙන් අධීක්ෂණය කර යාවත්කාලීන කරනු ලැබිය යුතු ය.
 11. රක්ෂණකරුගේ මුදල් විශුද්ධිකරණ අවදානම සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම කළමනාකරණය කිරීම, රක්ෂණකරුට අදාළ සමස්ත අවදානම් කළමනාකරණය සමග අනුබද්ධ කිරීම සහ ඒකාබද්ධ කිරීම කරනු ලැබිය යුතු ය.
 12. සෑම රක්ෂණකරුවකු විසින් ම එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත රක්ෂණකරුගේ අවදානම් තක්සේරුව, මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් පැතිකඩ සහ අවදානම් පාලනය සහ අවම කිරීමේ ක්‍රමවේදවල කාර්යක්ෂමභාවය පිළිබඳ කාලීන වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. වාර්තා කිරීමේ වාර ගණන ආයතනය මුහුණ දී සිටින අවදානම් මට්ටම් සහ ආයතනය ක්‍රියාත්මක වන පරිසරය සමග අනුරූප විය යුතු ය.
 13. 12 වන රීතියේ සඳහන් වාර්තාවේ පහත දැක්වෙන කරුණු අන්තර්ගත විය යුතු ය:-
 - (අ) මුදල් විශුද්ධිකරණ අවදානමට හෝ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානමට එරෙහිව කටයුතු කිරීම සඳහා රක්ෂණකරු විසින් පවත්වාගෙන යනු ලබන නියාමන කටයුතුවල ප්‍රතිඵල (උදා: මුදල් විශුද්ධිකරණ අවදානමට හෝ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානමට රක්ෂණකරු විවෘත වී ඇති මට්ටම, මූලික කටයුතු හෝ ගනුදෙනුකර කාණ්ඩය මත පදනම්ව මුදල් විශුද්ධිකරණ අවදානමට හෝ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානමට විවෘත වන ආකාරය වෙන් කොට දැක්වීම, පනත ප්‍රකාරව සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමට සහ ගනුදෙනු වාර්තා කිරීමේ සීමාවට යටත් වූ වාර්තා ඉදිරිපත් කිරීමට ඇති වූ ප්‍රවණතා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩලයේ සම්මත යෝජනා යටතේ වූ අධිකරණමය තීන්දු ප්‍රකාශ සහ ක්‍රියාවිරහිත කිරීමේ කටයුතු);
 - (ආ) අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් මෑතකාලීනව මුහුණ දුන් වැදගත් අවදානම් පිළිබඳ විස්තර, ක්‍රියාකිරීමේ ක්‍රමවේදය සහ රක්ෂණකරු කෙරෙහි එහි බලපෑම හෝ අපේක්ෂිත බලපෑම; සහ
 - (ඇ) මුදල් විශුද්ධිකරණයට එරෙහිව වූ හෝ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධ ලිඛිත නීතිවල මෑතකාලීන වැඩි දියුණු කිරීම් සහ එයින් රක්ෂණකරුට ගම්‍ය වන බලපෑම.
- අභ්‍යන්තර පාලන ක්‍රම, ප්‍රතිපත්ති, අනුකූලතා, විගණනය සහ පුහුණු**
14. (1) සෑම රක්ෂණකරුවකු විසින් ම මුදල් විශුද්ධිකරණයට එරෙහිව සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ තත්කාලීනව බලපවත්නා ලිඛිත නීතිවලට යටත්ව, ස්වකීය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලබන අභ්‍යන්තර ප්‍රතිපත්තියක් සකස් කරනු ලැබිය යුතු ය.
 - (2) විස්තරාත්මක කාර්යපටිපාටි සහ පාලන ක්‍රම සෑම රක්ෂණකරුවකු විසින් ම එම ප්‍රතිපත්තියට අනුකූලව වැඩි දියුණු කරනු ලැබිය යුතු ය.
 15. එම ප්‍රතිපත්ති, කාර්යපටිපාටි සහ පාලන ක්‍රමවලට අවදානම් තක්සේරු කාර්ය පටිපාටි, නිසි උද්යෝගයට අදාළ පියවර, වාර්තා තබා ගැනීමේ ආකාරය, වාර්තා කිරීමේ සීමාවට යටත් වූ ගනුදෙනු වාර්තා කිරීම් කාර්ය පටිපාටි, අසාමාන්‍ය සහ සැක කටයුතු ගනුදෙනු අනාවරණය කර ගැනීමේ සහ අභ්‍යන්තර ලෙස වාර්තා කිරීමේ කාර්ය පටිපාටිය සහ මූල්‍ය බුද්ධි ඒකකය වෙත සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ වගකීම ඇතුළත් වේ.
 16. සෑම රක්ෂණකරුවකු විසින් ම ප්‍රතිපත්ති, කාර්ය පටිපාටි සහ පාලන ක්‍රම සකස් කිරීමේ දී නව හෝ සංවර්ධනය වෙමින් පවතින තාක්ෂණය භාවිත කිරීමේ දී උපවිත විය හැකි විශේෂයෙන්ම නිර්නාමික හෝ නිසි උද්යෝගයට අදාළ පියවරවල ප්‍රධාන ප්‍රතිපත්ති සමග අනුකූල වන ගතිලක්ෂණ ඇති මුදල් විශුද්ධිකරණ අවදානම් හෝ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් පිළිබඳව සැලකිල්ලට ගනු ලැබිය යුතු ය.

17. සෑම රක්ෂණකරුවකු විසින් ම -

- (අ) පනතේ සහ මේ රීතිවල සඳහන් නියම කිරීම්වලට අනුකූලව රක්ෂණකරුවකු ක්‍රියා කරනු ලබන බවට තහවුරු කිරීම සඳහා අනුකූලතා නිලධරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ නිලධරයකු පත්කරනු ලැබිය යුතු ය;
- (ආ) අනුකූලතා නිලධරයාට හෝ ඔහුට සහාය ලබාදීම සඳහා බලය පවරා ඇති වෙනත් යම් තැනැත්තකුට හෝ ඔහු වෙනුවෙන් ක්‍රියාකරනු ලබන තැනැත්තකුට ස්වකීය කර්තව්‍ය ඉටුකිරීමට අවශ්‍ය විය හැකි සියලු ගනුදෙනුකාර වාර්තා සහ වෙනත් අදාළ තොරතුරු වෙත කඩිනමින් ප්‍රවේශවීමේ හැකියාව ඇති බවට වගබලාගත යුතු ය;
- (ඇ) සියලු ස්ථීර, කොන්ත්‍රාත් පදනම යටතේ වූ හෝ බාහිර සේවනියුක්තිකයන් බඳවා ගැනීමේ දී හෝ කුලියට ගැනීමේ අවස්ථාවේ දී, කළ යුතු සේවා නියුක්තියන් පිළිබඳ නිසි උද්යෝගයක් දැක්වීමේ සහ පිරික්සුම් කිරීමේ පරිපූර්ණ කාර්ය පටිපාටියක් ප්‍රවර්ධනය කර ක්‍රියාත්මක කරනු ලැබිය යුතු ය;
- (ඈ) පනත සහ ඒ යටතේ සාදන ලද නියෝග සහ මුදල් විශුද්ධිකරණ අවදානම සහ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් කළමනාකරණයට අදාළ අභ්‍යන්තර ප්‍රතිපත්ති මෙන්ම කාර්ය පටිපාටි සක්‍රීය ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණින් අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළුව අදාළ සේවනියුක්තිකයන් සඳහා යෝග්‍ය පුහුණු වැඩසටහන් නිරන්තරයෙන් සැලසුම්කර ක්‍රියාත්මක කරනු ලැබිය යුතු ය; සහ
- (ඉ) ප්‍රමාණවත් සම්පත් සහිත සහ රක්ෂණකරුවන්ගේ අභ්‍යන්තර ප්‍රතිපත්ති, කාර්ය පටිපාටි සහ පාලන ක්‍රම මෙන්ම පනත සහ ඒ යටතේ සාදන ලද නියෝග සමඟ එකඟව කාර්යක්ෂමව ක්‍රියාකිරීමේ හැකියාව නීතිපතා තක්සේරු කිරීමට හැකියාව ඇති බව තහවුරු කිරීම සඳහා ස්වාධීන විගණන කර්තව්‍යයක් පවත්වාගෙන යා යුතු ය.

විදේශ ශාඛා සහ පාලිත සමාගම්

- 18. මුදල් විශුද්ධිකරණය සහ ක්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමේ ක්‍රියාකාරකම්වලට එරෙහිව කටයුතු කිරීමේ අරමුණින් යුතු ව රක්ෂණකරුවන්ගෙන් සමන්විත මූල්‍ය සමූහ ව්‍යාපාරවල සියලු ශාඛා සහ බහුතර හිමිකාරත්ව පාලිත සමාගම් සඳහා අදාළ වන්නා වූ සහ යෝග්‍ය වන්නා වූ ද සාමූහිකව අදාළ වන්නා වූ ද, වැඩසටහන්, මූල්‍ය සමූහ සමාගම් විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු අතර 17 වන රීතියේ සඳහන් පියවරවලට අතිරේකව ඒ සඳහා පහත දැක්වෙන පියවර ඇතුළත් විය යුතු ය:-
 - (අ) නිසි උද්යෝගය සහ මුදල් විශුද්ධිකරණ අවදානම මෙන්ම ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම කළමනාකරණය කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය තොරතුරු සාමූහිකව ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර සහ කාර්ය පටිපාටි ආරම්භ කිරීම;
 - (ආ) මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම මැඩපැවැත්වීමේ පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවල දී, මූල්‍ය සමූහ ව්‍යාපාරයේ සියලු ශාඛා සහ පාලිත සමාගම්වලින් ලබාගත් ගනුදෙනුකරුවන්ගේ, රක්ෂණ ඔප්පුවල සහ ගනුදෙනුවල මෙන්ම විගණනයන් පිළිබඳ තොරතුරු සමූහ මට්ටමේ අනුකූලතාවයකින් යුතු ව සැපයීම; සහ
 - (ඇ) මූල්‍ය සමූහ ව්‍යාපාරයේ ශාඛා සහ පාලිත සමාගම් අතර හුවමාරු වන තොරතුරුවල රහස්‍යභාවය සහ එම තොරතුරු භාවිත කිරීම පිළිබඳ ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන පවත්වාගෙන යාම.
- 19. දේශීය නීතියේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට වඩා අදාළ විදේශීය රටෙහි අදාළ ලිඛිත නීති මගින් දැඩි බවින් අඩු විධිවිධාන සලස්වා ඇති අවස්ථාවක දී, දේශීය නීතියේ අවශ්‍යතා සමග අනුකූල වන්නා වූ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හෝ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම මැඩපැවැත්වීමේ පියවර ස්වකීය විදේශීය ශාඛා සහ බහුතර හිමිකාරත්ව පාලිත සමාගම් විසින් අදාළ කර ගනු ලබන බවට සෑම රක්ෂණකරුවකු ම වගබලා ගත යුතු ය.
- 20. විදේශීය රට විසින් දේශීය නීති අවශ්‍යතාවලට එකඟව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හෝ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම මැඩපැවැත්වීමේ පියවර නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවසර දෙනු නොලබන අවස්ථාවක දී, සෑම රක්ෂණකරුවකු විසින් ම මුදල් විශුද්ධිකරණ අවදානම හෝ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම කළමනාකරණය කිරීම සඳහා යෝග්‍ය අතිරේක පියවර අදාළ කර ගනු ලැබිය යුතු ය.

නව තාක්ෂණය භාවිත කිරීම

- 21. නව නිෂ්පාදන සහ පෙර පැවති නිෂ්පාදන සඳහා, නව බෙදාහැරීමේ යාන්ත්‍රණ සහ නව හෝ වැඩි දියුණු වෙමින් පවතින තාක්ෂණය භාවිත කිරීම ද ඇතුළුව, අලුත් නිෂ්පාදන සහ අලුත් ව්‍යාපාර පරිචයන් වැඩි දියුණු කිරීමට අදාළව උපචිත වන මුදල් විශුද්ධිකරණ අවදානම සහ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම සෑම රක්ෂණකරුවකු විසින් ම හඳුනාගෙන තක්සේරු කරනු ලැබිය යුතු ය.
- 22. සෑම රක්ෂණකරුවකු විසින් ම-
 - (අ) නව නිෂ්පාදන, පරිචයන් සහ තාක්ෂණ ක්‍රම ආරම්භ කිරීමට හෝ භාවිත කිරීමට පෙරාතුව, අවදානම් තක්සේරු කිරීම කරනු ලැබිය යුතු ය ; සහ
 - (ආ) නව නිෂ්පාදන සහ නව ව්‍යාපාර පරිචයන් ප්‍රවර්ධනයට අදාළව උපචිත විය හැකි අවදානම් කළමනාකරණය සහ අවම කිරීම සඳහා උචිත පියවර ගනු ලැබිය යුතු ය.

II වන කොටස

ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම (නිසි උද්යෝගය)

සාමාන්‍ය නිසි උද්යෝගය

- 23. (1) පනතේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, කිසිදු රක්ෂණකරුවකු විසින් කිසිදු නිර්නාමික රක්ෂණ ඔප්පුවක්, අසත්‍ය නමකින් වූ රක්ෂණ ඔප්පුවක් හෝ ව්‍යාජ තැනැත්තකුගේ නමින් රක්ෂණ ඔප්පුවක් හෝ (මෙහි මින්මතු “අංකිත රක්ෂණ ඔප්පුවක්” යනුවෙන් සඳහන් කරනු ලබන) අංකයක් මගින් පමණක් හඳුන්වනු ලබන රක්ෂණ ඔප්පුවක් විවෘත කිරීම, ක්‍රියාත්මක කිරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු ය.

- (2) අංකිත රක්ෂණ ඔප්පුවක් යන්නට, රක්ෂණකරුගේ දැනුවත්භාවයෙන් තොරව හිමිකාරත්වය පැවරිය හැකි රක්ෂණ ඔප්පුවක් සහ රක්ෂණ ඔප්පුහිමියාගේ නම බැහැර කරමින් ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාම සිදුකළ හැකි රක්ෂණ ඔප්පුවක් ඇතුළත් වේ.
- 24. (1) යම් රක්ෂණකරුවකු නියෝජිතයකු හරහා ගනුදෙනුකරුවකු සමග ව්‍යාපාර සම්බන්ධතාවකට ඇතුළත් වන අවස්ථාවක දී එම නියෝජිතයා නිසි උද්යෝගය සම්බන්ධයෙන් මෙම රීතිවල විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට එම රක්ෂණකරු විසින් නියම කරනු ලැබිය යුතුය.
- (2) නිසි උද්යෝගය ක්‍රියාත්මක කිරීමේදී නියෝජිතයන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාදාමයන් සහ ඊට අනුකූලව ක්‍රියා නොකරන අවස්ථාවක දී බලාත්මක කිරීමට හැකි නිසි ක්‍රියාමාර්ගද එම රක්ෂණකරු විසින් නියෝජිතයන් සමග ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කළ යුතුය.
- 25. සෑම රක්ෂණකරුවකු විසින් ම පහත දැක්වෙන අවස්ථාවල දී, මේ රීතිවල නිශ්චිතව දක්වා ඇති නිසි උද්යෝගය පිළිබඳ පියවර ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු ය:-
 - (අ) ව්‍යාපාරික සම්බන්ධතාවලට ඇතුළත් වීමේ දී;
 - (ආ) මුදල් ප්‍රමාණය කුමක් වුවත් එය නොතකා, ඒ ගනුදෙනුකරු මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ කටයුතුවල යෙදී සිටින බවට රක්ෂණකරු වෙත යම් සැකයක් ඇති වූ විට දී;
 - (ඇ) පූර්වයෙන් ලබාගත් තොරතුරුවල සත්‍යභාවය හෝ ප්‍රමාණවත් බව පිළිබඳව රක්ෂණකරු වෙත යම් සැකයක් ඇති වූ විට දී.
- 26. සෑම රක්ෂණකරුවකු විසින් ම-
 - (අ) ව්‍යාපාර සම්බන්ධතාවලට ඇතුළත්වීමට පෙරාතුව, ස්වකීය ගනුදෙනුකරුවන් හඳුනාගත යුතු ය;
 - (ආ) මෙහි උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති තොරතුරු ලබාගෙන, අදාළ වන පරිදි එම තොරතුරු තහවුරු කරගෙන, අවම වශයෙන් එම තොරතුරු හඳුනාගැනීමේ කාර්ය සඳහා සහ ආරම්භක අවදානම් පැතිකඩ සකස් කිරීමේ කාර්යය සඳහා වාර්තා ගත කරනු ලැබිය යුතු ය;
 - (ඇ) නිසි උද්යෝගය අනුගමනය කිරීමේ කාර්ය සඳහා අවම වශයෙන් පහත දැක්වෙන තොරතුරු ලබාගත යුතු ය:
 - i. ගනුදෙනුවේ අරමුණ;
 - ii. අරමුදල්වල ප්‍රභවය;
 - iii. අපේක්ෂිත මාසික පිරිවැටුම;
 - iv. අපේක්ෂිත ගනුදෙනු ක්‍රම (උදා: මුදල්, වෙක්පත් යනාදිය);
 - v. ප්‍රතිපාර්ශ්වවල අපේක්ෂිත ප්‍රභේද (අදාළ වේ නම්).
 - (ඈ) ගනුදෙනුකරු වෙනුවෙන් ක්‍රියාකිරීමට උද්දේශිත යම් තැනැත්තකුට එසේ බලය තිබේ ද යන්න තහවුරු කරගෙන ඒ තැනැත්තා හඳුනාගත යුතු අතර ඒ තැනැත්තාගේ අනන්‍යතාවය සත්‍යායනය කළ යුතු ය;
 - (ඉ) ප්‍රතිලාභී හිමිකරු හඳුනාගෙන, විශ්වසනීය ප්‍රභවයන්ගෙන් ලබාගත් රක්ෂණකරු සෑහීමකට පත්වන තොරතුරු සහ දත්ත භාවිත කරමින් ප්‍රතිලාභී හිමිකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සාධාරණ පියවර ගත යුතු ය;
 - (ඊ) නිසි උද්යෝගය පැවැත්වීමේ කාර්ය සඳහා ප්‍රතිලාභියා හඳුනාගෙන පහත දැක්වෙන තොරතුරු ලබා ගත යුතු ය:-
 - i. විශේෂයෙන් නම් කරන ලද ස්වභාවික හෝ නෛතික තැනැත්තන් හෝ නෛතික වැඩ පිළිවෙළ ලෙස හඳුනාගෙන ඇත්තා වූ ප්‍රතිලාභියකු සම්බන්ධයෙන් තැනැත්තාගේ නම ලබා ගත යුතු ය;
 - ii. ගති ලක්ෂණ හෝ ප්‍රභේදය හෝ වෙනත් ක්‍රමයක් මගින් නම් කරනු ලබන ප්‍රතිලාභීන් (උදා: අන්තිම කැමති පත්‍රයක් හෝ තෙස්තමේන්තුවක් යටතේ) සම්බන්ධයෙන් ගෙවා නිම කිරීමේ අවස්ථාවේ ප්‍රතිලාභියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකියාවක් ඇති බවට රක්ෂණකරු සෑහීමකට පත් විය හැකි පරිදි අදාළ ප්‍රමාණවත් තොරතුරු ලබා ගත යුතු ය; සහ
 - iii. (i) වන සහ (ii) වන අනු ඡේදවල සඳහන් ප්‍රතිලාභියකු සම්බන්ධයෙන් වන විට, ප්‍රතිලාභියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම ගෙවා නිම කිරීම සිදු කරන අවස්ථාවේ දී සිදු කළ යුතු ය.
- 27. සෑම රක්ෂණකරුවකු විසින් ම, ප්‍රවර්ධිත නිසි උද්යෝගය පිළිබඳ පියවර අදාළ කර ගනු ලැබිය යුතු ද යන්න පිළිබඳව තීරණය කිරීමේ දී, අදාළ අවදානම් සාධකයක් වශයෙන් ප්‍රතිලාභියාගේ තොරතුරු ඇතුළත් කරනු ලැබිය යුතු ය. නෛතික තැනැත්තකු හෝ නෛතික වැඩපිළිවෙළක් වන්නා වූ යම් ප්‍රතිලාභියකු වෙත වඩාත් ඉහළ අවදානමක් පවතින බවට රක්ෂණකරු විසින් නිශ්චය කරනු ලැබූ නම් එම රක්ෂණකරු විසින් ගෙවා නිම කිරීමේ අවස්ථාවේ දී ප්‍රතිලාභී අයිතිකරුගේ අනන්‍යතාවය හඳුනාගැනීම සහ තහවුරු කර ගැනීම සඳහා සාධාරණ යාන්ත්‍රණ ඇතුළත් වන්නා වූ ප්‍රවර්ධිත නිසි උද්යෝගය පිළිබඳ පියවර ගනු ලැබිය යුතු ය

තහවුරු කිරීම කවර කාල පරාස තුළදී කළ යුතුද යන්න

- 28. සෑම රක්ෂණකරුවකු විසින් ම ගනුදෙනුකරුවකු සමග ව්‍යාපාරික සම්බන්ධතාවක් ඇති කර ගැනීමට පෙර හෝ ව්‍යාපාරික සම්බන්ධතාවක් ඇති කර ගන්නා අතරතුර දී ගනුදෙනුකරුගේ සහ ප්‍රතිලාභී හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගත යුතු ය:
 - එසේ වුව ද, ගනුදෙනුකරුගේ අවදානම් මට්ටම රක්ෂණකරුගේ අවදානම් පැතිකඩට අනුව පහළ මට්ටමක පවතින්නේ නම් සහ ව්‍යාපාර සම්බන්ධතාවට ඇතුළත් වන අවස්ථාවේ දී තහවුරු කර ගැනීම සිදුකළ නොහැකි නම්, රක්ෂණකරු විසින්, 29 වන රීතියට යටත්ව, ව්‍යාපාර සම්බන්ධතාවට ඇතුළත්වීමෙන් පසුව අදාළ ලේඛන සපයන ලෙස ස්වකීය ගනුදෙනුකරු සහ ප්‍රතිලාභී හිමිකරුට අවසර දෙනු ලැබිය හැකි අතර (මෙහි මින්මතු "ප්‍රමාද වූ තහවුරු කර ගැනීම" යනුවෙන් සඳහන් කරනු ලබන) තහවුරු කර ගැනීම පසුව සම්පූර්ණ කරනු ලැබිය හැකිය.

- 29. ප්‍රමාද වූ තහවුරු කර ගැනීමක් සඳහා අවසර දෙනු ලබන ඕනෑම අවස්ථාවක දී, පහත දැක්වෙන කොන්දේසි සපුරාලනු ලැබිය යුතු ය :-
 - (අ) තහවුරු කර ගැනීම ප්‍රායෝගිකව හැකි ඉක්මණින් එහෙත් ව්‍යාපාර සම්බන්ධතාවලට ඇතුළත් වීමේ දින සිට වැඩ කරන දින දාහතරකට වැඩි නොවන කාලයක් තුළ සම්පූර්ණ කළ යුතු ය;
 - (ආ) රක්ෂණකරුගේ සාමාන්‍ය ව්‍යාපාරික මෙහෙයුම්වලට අවහිර නොවන පරිදි, ප්‍රමාදය අවශ්‍ය විය යුතු ය; සහ
 - (ඇ) මුදල් විශුද්ධිකරණ අවදානමක් හෝ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානමක් පිළිබඳ සැකයක් නොපැවතිය යුතු ය.
- 30. ප්‍රමාද වූ තහවුරු කර ගැනීමක් පිළිබඳ අවදානම අවම කිරීම සඳහා තහවුරු කිරීමට පෙරාතුව සෑම රක්ෂණකරුවකු විසින් ම, ගනුදෙනුකරු විසින් ව්‍යාපාරික සම්බන්ධතාවය ප්‍රයෝජනයට ගනු ලබනුයේ යම් කොන්දේසි යටතේ ද එම කොන්දේසිවලට අදාළ අවදානම් කළමනාකරණ කාර්ය පටිපාටි අනුගමනය කරනු ලැබිය යුතු ය.
- 31. යම් රක්ෂණකරුවකු අදාළ නිසි උද්යෝගය පිළිබඳ පියවරවලට අනුකූලව ක්‍රියාකිරීමට අපොහොසත් වන අවස්ථාවක දී, එවැනි රක්ෂණකරුවකු විසින්-
 - (අ) නව ගනුදෙනුකරුවකු සම්බන්ධයෙන් වනවිට, ව්‍යාපාරික සම්බන්ධතාවකට ඇතුළුවීම හෝ ගනුදෙනුවක් සිදු කිරීම නොකළ යුතු ය; නැතහොත්
 - (ආ) වත්මන් ගනුදෙනුකරුවකු සම්බන්ධයෙන් වන විට, එම ගනුදෙනුකරු සමග ව්‍යාපාරික සම්බන්ධතාවය අවසන් කර ඒ ගනුදෙනුකරුට අදාළ සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් සකස් කිරීම පිළිබඳ සලකා බැලිය යුතු ය.

ප්‍රවර්ධිත නිසි උද්යෝගය

- 32. සෑම රක්ෂණකරුවකු විසින් ම, ගනුදෙනුකරුවකු සඳහා තක්සේරු කරන ලද මුදල් විශුද්ධිකරණ අවදානම සහ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම වැඩි අවදානමක් ලෙස ගණනය කරනු ලැබ ඇති අවස්ථාවක දී, 26 වන රීතියේ නිශ්චිතව දක්වා ඇති පියවරවලට අමතරව පහත දැක්වෙන ප්‍රවර්ධිත නිසි උද්යෝගය පිළිබඳ පියවර ගනු ලැබිය යුතු ය:-
 - (අ) ගනුදෙනුකරු සහ ප්‍රතිලාභී හිමිකරු පිළිබඳව අමතර තොරතුරු ලබා ගැනීම (උදා: වත්කම් ප්‍රමාණය සහ පොදු දත්ත සමුදායන්ගෙන් ලබාගත් වෙනත් තොරතුරු;
 - (ආ) ගනුදෙනුකරු සමග එම ව්‍යාපාරික සම්බන්ධතාව ඇති කර ගැනීමට පෙර හෝ වත්මන් ගනුදෙනුකරුවකු සමග අඛණ්ඩව එවැනි ව්‍යාපාරික සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට පෙර, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයක් දරන්නන් සිටි නම්, එම කළමනාකාරීත්වයේ අනුමැතිය ලබා ගැනීම;
 - (ඇ) ඇති කර ගැනීමට අදහස් කරන ව්‍යාපාරික සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳව අමතර තොරතුරු ලබා ගැනීම;
 - (ඈ) ගනුදෙනුකරු සහ ප්‍රතිලාභී හිමිකරු හඳුනාගැනීමේ දත්ත නිතිපතා යථාවත් කිරීම; සහ
 - (ඉ) අපේක්ෂිත හෝ සිදුකරන ලද ගනුදෙනු පිළිබඳ හේතු විමසා වාර්තා තැබීම.
- 33. කිසිදු අවස්ථානුගත කරුණක් යටතේ, ගනුදෙනුකරුගේ සහ ප්‍රතිලාභී හිමිකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට පෙරාතුව, කිසිදු රක්ෂණකරුවකු විසින් ඉහළ මූල්‍ය විශුද්ධිකරණ අවදානමක් සහ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානමක් සහිත ගනුදෙනුකරුවකු සමග ව්‍යාපාරික සම්බන්ධතාවක් ඇති කර ගැනීම හෝ කිසිදු ගනුදෙනුවක් සිදුකිරීම නොකළ යුතු ය.

නිරන්තර නිසි උද්යෝගය

- 34. සෑම රක්ෂණකරුවකු විසින් ම, ස්වකීය ගනුදෙනුකරුවන් සමග නොකඩවා පවත්වනු ලබන යම් ව්‍යාපාරික සම්බන්ධතාවක් මත -
 - (අ) ඒ සම්බන්ධතාව පවතින අතරතුර කරනු ලබන ගනුදෙනු රක්ෂණකරුගේ දැනුවත්භාවයට අනුකූල වන්නේ ද යන්න තහවුරු කිරීමට අවශ්‍ය වන අවස්ථාවක දී අරමුදල් මූලාශ්‍ර ද ඇතුළුව ගනුදෙනු, ගනුදෙනුකරු, ඔවුන්ගේ ව්‍යාපාර සහ අවදානම් පැතිකඩ සම්බන්ධයෙන් සියුම් නිරීක්ෂණයෙන් කටයුතු කිරීම මගින්;
 - (ආ) පවතින වාර්තාවල සමාලෝචනයක් සිදු කිරීම මගින්, විශේෂයෙන් 48 වන රීතියේ සඳහන් ඉහළ අවදානමක් ඇති රටවල ගනුදෙනුකරුවන් සඳහා නිසි උද්යෝගය පිළිබඳ කාර්ය පටිපාටිය යටතේ රැස්කරන ලේඛන, දත්ත හෝ තොරතුරු යාවත්කාලීනව සහ අදාළ වන පරිදි තබා ගැනීමට වග බලා ගැනීමෙන්; සහ
 - (ඇ) (i) අසාමාන්‍ය බව පෙනී යන;
 - (ii) ගනුදෙනුවේ ප්‍රමාණය හා සංසන්දනය කරන විට අපේක්ෂිත ක්‍රියාකාරකම් වර්ගය සහ ව්‍යාපාර මාදිලිය සමග අනුකූල වන;
 - (iii) කිසිදු විද්‍යාමාන ආර්ථික අරමුණක් නොමැති; හෝ
 - (iv) විශේෂයෙන් සංකීර්ණ සහ විශාල ගනුදෙනුවක් හෝ ගනුදෙනුවලට හෝ ඉහළ අවදානමක් ඇති ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් ඒ ගනුදෙනුවල නීත්‍යානුකූලභාවය පිළිබඳ සැකයක් උපදවන්නා වූ,
 යම් ගනුදෙනුවක හෝ ව්‍යාපාරික සම්බන්ධතාවක ආර්ථික පසුබිම සහ අරමුණ සැලකිල්ලට ගැනීමෙන්, පනතේ 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, නිරන්තර නිසි උද්යෝගයෙන් සහ සියුම් නිරීක්ෂණයෙන් කටයුතු කළ යුතු ය.
- 35. ගනුදෙනුකරුවන් පිළිබඳ උද්යෝගයෙන් හෝ ප්‍රවර්ධිත නිසි උද්යෝගයෙන් ක්‍රියා කළ යුතු වාර ගණන, අවදානම් පැතිකඩ සහ ගනුදෙනුවේ ස්වභාවය මත පදනම් වී ගනුදෙනුකරුගෙන් යොමුවන මුදල් විශුද්ධිකරණ අවදානමේ මට්ටම සමග සහ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම් මට්ටමට සමානුපාතික විය යුතු ය.
- 36. සෑම රක්ෂණකරුවකු විසින්ම, ප්‍රවර්ධිත නිරන්තර නිසි උද්යෝගය ක්‍රියාත්මක කිරීමේ දී යොදනු ලබන පාලන ක්‍රම සංඛ්‍යාව සහ කාල පරාසය වැඩි කිරීම සිදු කළ යුතු අතර ඉදිරි පරීක්ෂණ අවශ්‍ය වන රටාවක වූ ගනුදෙනු තෝරා ගැනීම සිදු කළ යුතු ය.

වත්මන් ගනුදෙනුකරුවන්

37. සෑම රක්ෂණකරුවකු විසින් වත්මන් ගනුදෙනුකරුවකුගේ වැදගත්කම සහ අවදානම පිළිබඳව සැලකිල්ලට ගෙන, ස්වකීය වත්මන් ගනුදෙනුකරුවන් සඳහා නිසි උද්යෝගය පිළිබඳ පියවර ක්‍රියාත්මක කරනු ලැබිය යුතු ය. වත්මන් ගනුදෙනුකරුවන් වැදගත්කම සහ අවදානම තක්සේරු කිරීමේ දී, සෑම රක්ෂණකරුවකු විසින් ම පහත දැක්වෙන කරුණු පිළිබඳ සලකා බැලිය යුතු ය:-

- (අ) ගනුදෙනුවේ වැදගත්කම ඇතුළුව, ගනුදෙනුවේ ස්වභාවය සහ ගනුදෙනුවේ පරිබාහිර අවස්ථානුගත කරුණු;
- (ආ) රක්ෂණ ඔප්පුවේ හෝ ව්‍යාපාරික සම්බන්ධතාවය ක්‍රියාත්මක වන ආකාරයේ යම් වැදගත් වෙනස්වීම්; හෝ
- (ඇ) ගනුදෙනුකරු සම්බන්ධයෙන් දරනු ලබන තොරතුරු ප්‍රමාණවත් නොවීම හෝ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු වෙනස්වීම.

38. පහත දැක්වෙන අවස්ථාවල දී කලින් ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කළ යම් රක්ෂණකරුවකු විසින් තවදුරටත් වූ තහවුරු කිරීමක් කරනු නොලැබිය හැකි ය :-

- (අ) රක්ෂණ ඔප්පුවේ නියම සහ කොන්දේසි සඳහා (රක්ෂණ ඔප්පුව යටතේ වූ ප්‍රතිලාභ ඇතුළුව) කිසිදු සැලකිය යුතු වෙනස්කමක් නොකර රක්ෂණ ඔප්පු අලුත්කිරීම සහ නැවත රක්ෂණය කිරීම;
- (ආ) රෝහල් සහ ශල්‍යකර්ම රක්ෂණය සහ බරපතල රෝගාබාධ රක්ෂණය ඇතුළුව පවාරන අගය ගෙවීම් කිරීම සඳහා ප්‍රතිපාදන සලසනු නොලබන දීර්ඝ කාලීන රක්ෂණ ආවරණ ඉල්ලීම්.

39. යම් වත්මන් ගනුදෙනුකරුවකු විසින් නිසි උද්යෝගය පිළිබඳ පියවරවලට අදාළව සැමීමට පත්විය නොහැකි තොරතුරු සපයනු ලබන අවස්ථාවක දී, එවැනි ගනුදෙනුකරුවකු සමග පවතින සම්බන්ධතාවය ඉහළ අවදානමක් දරන ගනුදෙනුකරු සම්බන්ධතාවක් ලෙස සලකනු ලැබිය යුතු අතර ප්‍රවර්ධිත නිසි උද්යෝගය පිළිබඳ පියවර සඳහා යටත් විය යුතු ය.

40. යම් ගනුදෙනුකරුවකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ අවදානමක් හෝ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානමක් පිළිබඳව රක්ෂණකරුවකුට යම් සැකයක් ඇතිවන අවස්ථාවක දී, නිසි උද්යෝගය පිළිබඳ පියවර අනුගමනය කිරීම මගින් ගනුදෙනුකරු වෙත හෝචුවාවක් ලැබෙන බවට සාධාරණ ලෙස විශ්වාස කළ හැකි අවස්ථාවක දී, රක්ෂණකරු විසින් නිසි උද්යෝගය පිළිබඳ පියවර අනුගමනය කිරීම අවසන් කර ගනුදෙනුව ඉදිරියට ගෙනයොස් වහාම සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් ගොනු කරනු ලැබිය යුතු ය.

නෛතික තැනැත්තන් සහ නෛතික වැඩ පිළිවෙල සඳහා වූ නිසි උද්යෝගය

41. නෛතික තැනැත්තකු හෝ නෛතික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් වන විට, සෑම රක්ෂණකරුවකු විසින් ම-

- (අ) ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරයේ ස්වභාවය, එහි හිමිකාරත්වය සහ පාලන ව්‍යුහය පිළිබඳ අවබෝධ කර ගනු ලැබිය යුතු ය;
- (ආ) මෙහි උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අවශ්‍යතා ප්‍රකාරව ගනුදෙනුකරු හඳුනාගෙන තහවුරු කර ගනු ලැබිය යුතු ය.

42. නෛතික තැනැත්තකුගේ අත්‍යන්ත පාලන හිමිකාරත්ව සම්බන්ධතාව සහිත ස්වභාවික තැනැත්තකු සිටිනම්, එම තැනැත්තා හඳුනාගැනීමේ අරමුණින්, රක්ෂණකරු විසින්, අවම වශයෙන් පහත දැක්වෙන විස්තර ලබාගෙන තහවුරු කර ගැනීම සඳහා සාධාරණ පියවර ගනු ලැබිය යුතු ය :-

- (අ) සියලු අධ්‍යක්ෂවරුන් සහ සියයට දහයකට වැඩි ස්කන්ධ ප්‍රාග්ධන සම්බන්ධතාවක් සහිත සියලු කොටස් හිමියන් හඳුනාගෙන එවැනි අධ්‍යක්ෂවරුන් සහ කොටස් හිමියන්ගේ යම් වෙනසක් වූ විට දැනුම් දෙන ලෙස නෛතික තැනැත්තා වෙත නියම කරනු ලැබිය යුතු ය;
- (ආ) පාලන හිමිකාරත්ව සම්බන්ධතාව සහිත තැනැත්තා ප්‍රතිලාභී හිමිකරු වේ ද යන්න පිළිබඳ සැකයක් ඇතිවන අවස්ථාවක දී හෝ හිමිකාරත්ව සම්බන්ධතාවය හරහා පාලනය කරනු ලබන ස්වාභාවික තැනැත්තකු නොමැති අවස්ථාවක දී, නෛතික තැනැත්තාගේ පාලනය හෝ නෛතික වැඩ පිළිවෙලෙහි පාලනය ස්වාධීන මූලාශ්‍ර හරහා ක්‍රියාත්මක කරනු ලබන ස්වාභාවික තැනැත්තකු සිටි නම් ඒ තැනැත්තාගේ අන්‍යතාවය තහවුරු කරගත යුතු ය;
- (ඇ) අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා සම්මතයක් මගින් හෝ අන්‍යාකාරයකින් නෛතික පුද්ගලයා නියෝජනය කිරීම සඳහා යම් තැනැත්තකු වෙත ලබාදුන් බලය පැවරීම තහවුරු කර ගත යුතු ය;
- (ඈ) ඉහතින් වූ විධිවිධාන යටතේ කිසිදු ස්වාභාවික තැනැත්තකු හඳුනාගත නොහැකි වන අවස්ථාවක දී, ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තත්ත්වය දරන අදාළ ස්වාභාවික තැනැත්තන්ගේ අන්‍යතාවය තහවුරු කර ගත යුතු ය; සහ
- (ඉ) නෛතික තැනැත්තකුගේ පාලන සම්බන්ධතාවය වෙනත් නෛතික තැනැත්තකු සතු කර ඇති අවස්ථාවක දී, රක්ෂණකරු විසින් එම නෛතික තැනැත්තා පාලනය කරනු ලබන ස්වාභාවික තැනැත්තාගේ අන්‍යතාවය තහවුරු කරගනු ලැබිය යුතු ය.

43. නෛතික වැඩපිළිවෙලක ප්‍රතිලාභී හිමිකරුවන් හඳුනාගැනීම සඳහා රක්ෂණකරු විසින් පහත දැක්වෙන විස්තර ලබාගෙන තහවුරු කර ගැනීම සඳහා සාධාරණ පියවර ගනු ලැබිය යුතු ය :-

- (අ) භාර සඳහා, භාරයේ නිර්මාතෘගේ අන්‍යතාවය, භාරකරුවන්ගේ, ප්‍රතිලාභියාගේ හෝ ප්‍රතිලාභී පත්තියේ අන්‍යතාවයන් සහ භාරයේ අත්‍යන්ත සක්‍රීය පාලනය ක්‍රියාත්මක කරනු ලබන වෙනත් යම් තැනැත්තකුගේ අන්‍යතාව (පාලන ජාලයක් හරහා හෝ හිමිකාරත්ව ජාලයක් හරහා පාලනය කරන තැනැත්තන් ඇතුළුව); හෝ
- (ආ) වෙනත් ආකාරයේ නෛතික වැඩපිළිවෙල සඳහා සමාන හෝ සම තත්ත්වයේ තැනැත්තන්ගේ අන්‍යතාවය.

44. ප්‍රතිලාභීන්ගේ ලක්ෂණ හෝ ප්‍රතිලාභී පත්තියක් මගින් ප්‍රතිලාභීන් නම් කරනු ලබන භාරවල ප්‍රතිලාභීන්ගේ ප්‍රමාණවත් තොරතුරු ගෙවීම් නිම කරන අවස්ථාවේ දී හෝ හිමිකමක් ඉල්ලීම සඳහා මුද්‍රාත් අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන අවස්ථාවේ දී රක්ෂණකරු විසින් ලබා ගත යුතු ය.

රාජ්‍ය නොවන සංවිධාන, ලාභ නොලබන සංවිධාන හෝ පුත්‍ර ආයතන

45. (මෙහි මින් මතු "එන්.ජී.ඕ." යනුවෙන් සඳහන් කරනු ලබන) රාජ්‍ය නොවන සංවිධානයක්, (මෙහි මින් මතු "එන්.පී.ඕ." යනුවෙන් සඳහන් කරනු ලබන) ලාභ නොලබන සංවිධානයක් සහ පුත්‍ර ආයතනයක් සමග ව්‍යාපාරික සම්බන්ධතාවකට එළඹීමේ දී, ඒ එන්.ජී.ඕ., එන්.පී.ඕ. සහ පුත්‍ර ආයතනවල රක්ෂණ ඔප්පු නීත්‍යානුකූල කාර්ය සඳහා භාවිත කරනු ලබන බවට සහ ගනුදෙනු කටයුතු ප්‍රකාශිත

අරමුණු හා කාර්යය සමග අනුරූප වන බවට වග බලා ගැනීම සඳහා සෑම මූල්‍ය ආයතනයක් විසින් ම, ප්‍රවර්ධිත නිසි උද්යෝගය පිළිබඳ පියවර අනුගමනය කරනු ලැබිය යුතු ය.

- 46. (1) අදාළ එන්.ජී.ඕ., එන්.පී.ඕ. හෝ පුනරා ආයතනයේ සංස්ථාපනය කිරීමේ ලේඛනවල ලබා දී ඇති අභිධානයට අනුව, ඒ එන්.ජී.ඕ., එන්.පී.ඕ. හෝ පුනරා ආයතනයේ නමින් සෑම රක්ෂණකරුවකු විසින් ම ගනුදෙනු සිදු කරනු ලැබිය යුතු ය.
- (2) රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක කිරීම සඳහා බලය පවරා ඇති පුද්ගලයන් සහ ඔවුන්ගේ පාලක මණ්ඩලවල සාමාජිකයන් එම ප්‍රවර්ධිත පියවරවලට යටත් විය යුතු ය.
- (3) (2) වන ඡේදයේ සඳහන් තැනැත්තන් එම නම යටතේ හෝ වෙනත් නමක් යටතේ තහනම් කළ අස්ථිත්වයක් හෝ තැනැත්තකු සමග සම්බන්ධ වී නොසිටින බවට සෑම රක්ෂණකරුවකු විසින් ම වගබලාගත යුතු ය.
- 47. (1) තහනම් කරන ලද අස්ථිත්වයක් හෝ තැනැත්තකු වශයෙන් නම් කළ, යම් අස්ථිත්වයක් හෝ තැනැත්තකු සමග එන්.ජී.ඕ., එන්.පී.ඕ. හෝ පුනරා ආයතනයක් ඒවායේ බලයලත් අත්සන්කරුවන්, ඒවායේ පාලක මණ්ඩලවල සාමාජිකයන් සහ ප්‍රතිලාභී ගිණිකරුවන් සම්බන්ධතා නොපවත්වන බවට වගබලා ගැනීම සඳහා, එන්.ජී.ඕ., එන්.පී.ඕ. හෝ පුනරා ආයතනයක සියලු වත්මන් සම්බන්ධතා සෑම රක්ෂණකරුවකු විසින් ම සමාලෝචනය කර නියාමනය කරනු ලැබිය යුතු ය.
- (2) නම්වල ඇති සමානකමක් නිසා යම් සැකයක් ඇතිවන අවස්ථාවක දී, රක්ෂණකරු විසින් සැක කටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් ගොනුකිරීම හෝ වෙනත් නෛතික පියවරක් ගැනීම හෝ එම ක්‍රියාමාර්ග දෙකම ගැනීම සිදුකළ යුතු ය.

ඉහළ අවදානම් සහිත රටවල ගනුදෙනුකරුවන්

- 48. (1) ඉහළ අවදානම් සහිත රටවල ගනුදෙනුකරුවන් සමග ව්‍යාපාරික සම්බන්ධතා සහ ගනුදෙනු සඳහා සෑම රක්ෂණකරුවකු විසින් ම ප්‍රවර්ධිත නිසි උද්යෝගය පිළිබඳ පියවර අදාළ කරගනු ලැබිය යුතු ය.
- (2) විදේශ කටයුතු විෂයය පවරා ඇත්තා වූ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විමසා, මූල්‍ය බුද්ධි ඒකකය විසින්-
 - (අ) මූල්‍ය කාර්ය සාධක බලකායේ ලැයිස්තුගත කිරීම් මත පදනම්ව; හෝ
 - (ආ) මුදල් විශුද්ධිකරණයට එරෙහිවීමේ ප්‍රතිපත්ති සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්‍රතිපත්ති ක්‍රමෝපායවල උභයතා පැවතීම සහ එම උභයතා සඳහා ප්‍රතිකර්ම සැලසීමේ ප්‍රමාණවත් ප්‍රගතියක් නොපැවතීම සැලකිල්ලට ගෙන, ස්වාධීනව,
- (1) වන ඡේදයේ සඳහන් ඉහළ අවදානම් සහිත රටවල්වල ලැයිස්තුව එහි නිල වෙබ් අඩවියේ පළ කළ යුතු ය.
- 49. ප්‍රවර්ධිත නිසි උද්යෝගය පිළිබඳ පියවරවලට අතිරේකව, ලැයිස්තුගත කරන ලද ඉහළ අවදානම් සහිත රටවල් අවදානම් ස්වභාවයට අනුරූපව, 48 වන රීතියේ (2) වන ඡේදයේ සඳහන් ඉහළ අවදානම් සහිත රටවල් පිළිබඳ ලැයිස්තුවේ නිශ්චිත දක්වා ඇති රටවල් සඳහා සෑම රක්ෂණකරුවකු විසින් ම පහත දැක්වෙන පරිදි යෝග්‍ය ප්‍රතිපියවර අදාළ කර ගනු ලැබිය යුතු ය :-
 - (අ) හඳුනාගත් රටවල් හෝ අදාළ රටෙහි පදිංචි තැනැත්තන් සමග ව්‍යාපාර සම්බන්ධතා හෝ මූල්‍ය ගනුදෙනු සීමා කිරීම; සහ
 - (ආ) මූල්‍ය බුද්ධි ඒකකය විසින් නිශ්චිතව දක්වනු ලබන වෙනත් යම් පියවර ගැනීම.

දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්

- 50. (1) සෑම රක්ෂණකරුවකු විසින් ම ගනුදෙනුකරු හෝ ප්‍රතිලාභී ගිණිකරු දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු ද යන්න තීරණය කිරීම සඳහා යෝග්‍ය අභ්‍යන්තර ප්‍රතිපත්ති, කාර්ය පටිපාටි සහ පාලන ක්‍රම ක්‍රියාත්මක කරනු ලැබිය යුතු ය.
- (2) ගනුදෙනුකරු හෝ ප්‍රතිලාභී ගිණිකරු දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සමීප ආශ්‍රිතයන් වන අවස්ථාවක දී, සෑම රක්ෂණකරුවකු විසින් ම-
 - (අ) ව්‍යාපාර සම්බන්ධතා සඳහා ඇතුළත්වීමට හෝ ව්‍යාපාර සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යාමට රක්ෂණකරුගේ පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත යුතු ය;
 - (ආ) අරමුදල්වල සහ සම්පත්වල මූලාශ්‍ර යෝග්‍ය ක්‍රම මගින් තහවුරු කිරීම සිදුකළ යුතු ය; සහ
 - (ඇ) රක්ෂණකරු සමග පවතින ඔවුන්ගේ ව්‍යාපාර සම්බන්ධතා මත ප්‍රවර්ධිත නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම සහ අඛණ්ඩව නියාමනය කිරීම සිදුකළ යුතු ය.

තුන්වන පාර්ශවය මත විශ්වාසය තැබීම

- 51. රක්ෂණකරුවකු විසින්, නිසි උද්යෝගය පිළිබඳ පියවර ක්‍රියාත්මක කිරීමේ දී, රක්ෂණකරු විසින් ම එසේ කිරීම ප්‍රායෝගික නොවන අවස්ථාවක දී, ගනුදෙනුකරු හඳුනාගැනීම, ප්‍රතිලාභී ගිණිකරු හඳුනාගැනීම, ව්‍යාපාරයේ ස්වාභාවය තේරුම් ගැනීම හෝ ව්‍යාපාරය ආරම්භ කිරීම ඇතුළුව, නිසි උද්යෝගය පිළිබඳ පියවර ක්‍රියාත්මක කිරීමේ දී තුන්වන පාර්ශවයක් වන මූල්‍ය ආයතනයක් හෝ නමෝද්දිෂ්ඨ මූල්‍ය නොවන ව්‍යාපාරයක් මත රඳා පැවතීමට හැකි ය.
- 52. යම් රක්ෂණකරුවකු, නිසි උද්යෝගය පිළිබඳ පියවර ක්‍රියාත්මක කිරීමට තුන්වන පාර්ශවයක් වන මූල්‍ය ආයතනයක් හෝ නමෝද්දිෂ්ඨ මූල්‍ය නොවන ව්‍යාපාරයක් මත රඳා පවතින අවස්ථාවක දී, තුන්වන පාර්ශවය මත රඳා පවතින්නා වූ රක්ෂණකරු මත නිසි උද්යෝගය පිළිබඳ පරම වගකීම පැවතිය යුතු අතර, ඒ රක්ෂණකරු විසින්-
 - (අ) නිසි උද්යෝගය පිළිබඳ පියවරවලට අදාළ අවශ්‍ය තොරතුරු වහාම ලබාගැනීම කරනු ලැබිය යුතු ය;
 - (ආ) ඉල්ලීමක් කිරීමෙන් පසුව, ප්‍රමාදයකින් තොරව තුන්වන පාර්ශවයෙන් නිසි උද්යෝගය පිළිබඳ අවශ්‍යතාවලට අදාළ හඳුනාගැනීමේ දත්ත සහ වෙනත් අදාළ ලේඛනවල පිටපත් ලබාගැනීමේ හැකියාව පිළිබඳ සෑහීමකට පත්වන පරිදි පියවර ගනු ලැබීම කළ යුතු ය;
 - (ඇ) තුන්වන පාර්ශවය විධිමත් කර ඇති බවට, අධීක්ෂණය කර ඇති බවට හෝ නියාමනය කර ඇති බවට ද, පහතට අනුව සහ ඒ යටතේ සාදනු ලබන රීතිවලට අනුව නිසි උද්යෝගය ක්‍රියාත්මක කිරීමට සහ වාර්තා තබාගැනීමේ අවශ්‍යතාවයන්ට අනුකූලව ක්‍රියා කිරීමට පියවර පවතින බවට සෑහීමට පත්වීම කරනු ලැබිය යුතු ය.

- 53. තුන්වන පාර්ශවයන් මත රඳා පවතින්නා වූ සෑම රක්ෂණකරුවකු වෙතම-
 - (අ) මුදල් විශුද්ධිකරණයට එරෙහිවීමේ සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්‍රතිපත්තිවල ක්‍රමෝපාය උග්‍රතා පවතින රටවල් වශයෙන් මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් හඳුනාගෙන ඇති රටවල් ද ඇතුළුව, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති මුදල් විශුද්ධිකරණ අවදානම හෝ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමේ අවදානම අවම කිරීමට හැකියාව සහිත අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි තිබිය යුතු ය;
 - (ආ) රඳා පැවතීමට බලාපොරොත්තු වන තුන්වන පාර්ශවයක රට නිශ්චය කිරීමේ දී, රටෙහි අවදානම් මට්ටම පිළිබඳ පවතින තොරතුරු පිළිබඳ සලකා බැලිය යුතු ය.

III වන කොටස

වාර්තා හැඹීම

- 54. සෑම රක්ෂණකරුවකු විසින් ම, ගනුදෙනුවලට අදාළ වන්නා වූ ද, විශේෂයෙන් නිසි උද්යෝගය පිළිබඳ ක්‍රියාවලිය තුළ දී ලබාගන්නා වූ ද, යම් රක්ෂණ ඔප්පු, ව්‍යාපාරික ලිපි සහ ලේඛන ද ඇතුළුව, ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රතිලාභී හිමිකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිත කරන ලද ලේඛනවල සහ සිදු කරන ලද යම් විශ්ලේෂණයක ප්‍රතිඵලවල අදාළ වාර්තා පවත්වාගෙන යනු ලැබිය යුතු ය.
- 55. එසේ පවත්වාගෙන යනු ලබන වාර්තා යථාවත් කළ යුතු අතර මුල් පිටපත් වශයෙන් හෝ රක්ෂණකරුගේ පිටිසන සහිත පිටපත් වශයෙන් තබා ගත යුතු ය.
- 56. පනතේ දක්වා ඇති පරිදි සෑම රක්ෂණකරුවකු විසින්ම අදාළ වාර්තා අවම වශයෙන් වසර 6 පවත්වාගත යුතුවේ. යම් වාර්තාවක් සිදු වෙමින් පවතින විමර්ශනයකට හෝ නඩු පැවරීමකට යටත් වන අවස්ථාවක දී නැතහොත් නීතිය ක්‍රියාත්මක කරන අධිකරණයකට හෝ වෙනත් යෝග්‍ය අධිකාරියකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන අවස්ථාවක දී, ඒ වාර්තා තවදුරටත් අවශ්‍ය නොවන බවට අදාළ අධිකාරිය විසින් රක්ෂණකරුට දැනුම් දෙනු ලබන තුරු රක්ෂණකරු විසින් ඒ වාර්තා තබා ගත යුතු ය.
- 57. සෑම රක්ෂණකරුවකු විසින් ම, අදාළ වර්තා, අධිකරණයක දී සාක්ෂියක් ලෙස ආවේශ්‍ය කර ගත හැකි සහ අධීක්ෂණ බලධාරීන්ට සහ නීතිය ක්‍රියාත්මක කරන අධිකාරීන්ට, ඒ අධිකාරීන් විසින් නිශ්චිතව සඳහන් කරන ලද කාල සීමාවන්ට අනුකූලවන අකාරයකින් ඒ වාර්තා ලබා ගත හැකි ආකෘතියකින් පවත්වාගෙන යා යුතු ය.

IV වන කොටස

ගනුදෙනුකරු පරීක්ෂා කිරීම

- 58. සෑම රක්ෂණකරුවකු විසින් ම ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සහ සමූලසාකක අවි ව්‍යාප්තිය සහ ඊට මුදල් සැපයීම සම්බන්ධයෙන් ඉලක්කගත මූල්‍ය සම්බාධක පැනවීමට අදාළව 1968 අංක 45 දරන එකසත් ජාතීන්ගේ පනත අනුව සාදන ලද යම් නියෝගයක් යටතේ නිකුත් කරන ලද නම් කළ තැනැත්තන්ගේ හෝ ආස්ථිතයන්ගේ ලැයිස්තුවක, යම් ගනුදෙනුකරුවකුගේ, අපේක්ෂිත ගනුදෙනුකරුවකුගේ හෝ ප්‍රතිලාභියකුගේ නම ඇතුළත්ව තිබේද යන්න හෝ එවන් යම් ගනුදෙනුකරුවකු, අපේක්ෂිත ගනුදෙනුකරුවකු හෝ ප්‍රතිලාභියකු, එම නම් කළ තැනැත්තන් හෝ ආස්ථිතයන් වෙනුවෙන් හෝ ඔවුන්ගේ විධානය යටතේ ක්‍රියා කරනු ලබන්නේ ද යන්න හෝ එම නම් කරන ලද තැනැත්තන්ගේ හෝ ආස්ථිතයන්ගේ ප්‍රතිලාභය වෙනුවෙන් ක්‍රියා කරනු ලබන්නේ ද යන්න තහවුරු කර ගනු ලැබිය යුතු ය.
- 59. මෙම රීතිවල-
 - “පනත” යන්නෙන් 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත අදහස් වේ;
 - “ප්‍රතිලාභියා” යන්නෙන්, රක්ෂණ ඔප්පුවෙන් ආවරණය වන රක්ෂිත සිදුවීමක් සිදු වුවහොත් හෝ සිදු වූ විටක දී හෝ රක්ෂණ ඔප්පුවෙන් ලැබෙන මුදල් ගෙවනු ලබන ස්වාභාවික හෝ නෛතික තැනැත්තකු හෝ නෛතික වැඩ පිළිවෙලක් හෝ යම් ප්‍රභේදයක තැනැත්තන් අදහස් වේ;
 - “ප්‍රතිලාභී හිමිකරු” යන්නෙන් ගනුදෙනුකරුවකුගේ අභ්‍යන්තර හිමිකාරත්වය හෝ පාලනය සහිත ස්වාභාවික තැනැත්තකු, නැතහොත් ගනුදෙනුව පවත්වනු ලබන්නේ යම් තැනැත්තකු වෙනුවෙන් ද ඒ තැනැත්තා අදහස් වන අතර යම් තැනැත්තකුගේ හෝ නෛතික වැඩපිළිවෙලක සක්‍රීය ලෙස අභ්‍යන්තර පාලනය දරනු ලබන තැනැත්තකු ද ඊට ඇතුළත් වේ;
 - “අධ්‍යක්ෂ මණ්ඩලය” යන්නෙන් රක්ෂණකරුවකුගේ පාලක මණ්ඩලය හෝ අධ්‍යක්ෂවරු සමූහය අදහස් වන අතර, ශ්‍රී ලංකාවෙන් බැහැරව සංස්ථාගත කරන ලද රක්ෂණකරුවකු සම්බන්ධයෙන් වනවිට, එම රක්ෂණකරුගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව අධිකාරිය අදහස් වේ;
 - “ගනුදෙනුකරු” යන්නට, ගනුදෙනුවක් හෝ රක්ෂණ ඔප්පුවක සම්බන්ධයෙන් වන විට-
 - (අ) ගනුදෙනුවක් හෝ රක්ෂණ ඔප්පුවක් සකස් කිරීම, විවෘත කිරීම හෝ භාර ගැනීම කරනු ලබන්නේ යම් තැනැත්තකුගේ නමින් ද එවැනි තැනැත්තකු;
 - (ආ) යම් ගනුදෙනුවක හෝ රක්ෂණ ඔප්පුවක අත්සන්කරුවකු;
 - (ඇ) ගනුදෙනුවක් භාර දෙනු ලැබූ හෝ පවරනු ලැබ ඇත්තේ යම් තැනැත්තකු වෙත ද එවැනි තැනැත්තකු; හෝ
 - (ඈ) ගනුදෙනුවක් පවත්වාගෙන යාම සඳහා බලය ලබා දී ඇති යම් තැනැත්තකු,” ඇතුළත් වේ.
 - “සම්ප ආශ්‍රිතයන්” යන්නට,
 - (අ) නෛතික ආස්ථිත්වවල සහ නෛතික වැඩපිළිවෙලවල හවුල් ප්‍රතිලාභී හිමිකාරත්වය හෝ වෙනත් යම් සම්ප ව්‍යාපාර සම්බන්ධතා සහිත ස්වාභාවික තැනැත්තකු; සහ

(ආ) ප්‍රතිලාභී හිමිකරු ස්වාභාවික තැනැත්තකු වන්නා වූ ද, එම තැනැත්තා හෝ ඔහුගේ පවුලේ සමීප සාමාජිකයන්ගේ ප්‍රතිලාභය වෙනුවෙන් සකස් කර ඇති බව දන්නා වූ ද යම් නෛතික තැනැත්තකු හෝ නෛතික වැඩපිළිවෙලක්,

ඇතුළත් වේ.

“වත්මන් ගනුදෙනුකරු” යන්නෙන් මෙම රීති බලාත්මක වන දින හෝ එදිනට පෙර ව්‍යාපාර සම්බන්ධතාවක් ආරම්භ කර ඇති ගනුදෙනුකරුවකු අදහස් වේ;

“මූල්‍ය කාර්ය සාධක බලකාය” යන්නෙන් මුදල් විශුද්ධීකරණයට, ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමට සහ සමූල සාකක අවි ආයුධ ව්‍යාප්තියට එරෙහිවීමේ ප්‍රතිපත්ති සංවර්ධනය සහ ප්‍රවර්ධනය කර ගෝලීය මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා වන ස්වාධීන අන්තර් රාජ්‍ය ආයතනයක් අදහස් වේ;

“මූල්‍ය සමූහ ව්‍යාපාරය” යන්නෙන් මුදල් විශුද්ධීකරණයට එරෙහිවීම සහ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම මැඩ පැවැත්වීම යටතේ වන ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි අදාළ කර ගැනීම පිළිබඳව සාමූහිකව අධීක්ෂණය කිරීම සඳහා, සමූහ ව්‍යාපාරයේ සෙසු සමාගම් පාලනය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම ඉටු කරනු ලබන පීතෘ සමාගමකින් හෝ වෙනත් යම් ආකාරයක නෛතික තැනැත්තකුගෙන් සහ ඊට යටත් ශාඛා සහ පාලිත සමාගම්වලින් සමන්විත වන සමාගම් සමූහයක් අදහස් වේ;

“පවුලේ සමීප සාමාජිකයා” යන්නට කලත්‍රයා, දරුවන් සහ ඔවුන්ගේ කලත්‍රයන් හෝ සහකරුවන් හෝ සහකාරියන්, දෙමාපියන්, සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ කලත්‍රයන් සහ මුණුබුරු මිණිපිරියන් සහ ඔවුන්ගේ කලත්‍රයන් ඇතුළත් වේ;

“නෛතික තැනැත්තා” යන්නෙන් රක්ෂණකරුවකු සමග ස්ථිර ගනුදෙනුකාර සම්බන්ධතාවක් තහවුරු කිරීමට හැකියාව ඇති හෝ අන්‍යාකාරයකින් දේපළ අයත් වන යම් ස්වාභාවික තැනැත්තකු නොවන ආස්ථිත්වයක් අදහස් වන අතර, එයට සමාගමක්, සංස්ථාගත පුද්ගල මණ්ඩලයක්, පදනමක්, හවුල් ව්‍යාපාරයක් හෝ සංගමයක් අදහස් වේ;

“නෛතික වැඩපිළිවෙල” යන්නට ප්‍රකාශිත භාරයක් ඇතුළත් වේ;

“බහුතර කොටස් හිමි පාලිත සමාගම” යන්නෙන් කොටස්වලින් සියයට පනහක් හෝ වැඩි ප්‍රමාණයක් පීතෘ සමාගම විසින් දරනු ලබන සමූහ ව්‍යාපාරයක යම් පාලිත සමාගමක් අදහස් වේ;

“මුදල් විශුද්ධීකරණය” යන්නෙන් 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව මුදල් විශුද්ධීකරණ වරද අදහස් වේ;

“තැනැත්තා” යන්නෙන් ස්වාභාවික හෝ නෛතික තැනැත්තකු අදහස් වන අතර එයට සංස්ථාගත කරන ලද හෝ සංස්ථාගත නොකරන ලද පුද්ගල මණ්ඩලයක් සහ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කරන ලද හෝ පිහිටුවන ලද ශාඛාවක් ඇතුළත් වේ;

“දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා” යන්නෙන් දේශීය වශයෙන් හෝ විදේශීය රාජ්‍යයක් විසින් හෝ ජාත්‍යන්තර සංවිධානයක් විසින් ප්‍රමුඛ රාජ්‍ය කාර්යාල පවරා ඇති යම් පුද්ගලයකු අදහස් වන අතර එයට යම් රාජ්‍යයක හෝ රජයක ප්‍රධානියකු, දේශපාලනඥයකු, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියකු, අධිකරණ නිලධාරියකු හෝ හමුදා නිලධාරියකු හෝ රජය සතු සංස්ථාවක, රජයේ හෝ ස්වාධීන ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකු හෝ අදහස් වන අතර, මධ්‍යම මට්ටමේ හෝ කනිෂ්ඨ මට්ටමේ තැනැත්තන් ඊට ඇතුළත් නොවේ;

“අවදානම මත පදනම් වූ පිවිසුම” යන්නෙන් මුදල් විශුද්ධීකරණය සහ ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමේ අවදානම කළමනාකරණය කිරීම සහ අවම කිරීම සඳහා වූ නිසි උද්යෝගය පිළිබඳ පියවර අදාළ කර ගැනීම සම්බන්ධයෙන් වූ විට අඩු අවදානම් මට්ටමක් සහිත ගනුදෙනුකරුවන් සඳහා සරල කරන ලද නිසි උද්යෝගය පිළිබඳ පියවර භාවිත කිරීම සහ ඉහළ අවදානම් මට්ටමක් සහිත ගනුදෙනුකරුවන් සඳහා ප්‍රවර්ධිත නිසි උද්යෝගය පිළිබඳ පියවර භාවිත කිරීම අදහස් වේ;

“සැක කටයුතු ගනුදෙනු වාර්තාව” යන්නෙන් පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව සැක කටයුතු ගනුදෙනුවක් හෝ එවැනි ගනුදෙනුවක් සඳහා තැන් කිරීමක් පිළිබඳ වාර්තාවක් අදහස් වේ;

“ක්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම” යන්නෙන් 2005 අංක 25 දරන ක්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත යටතේ වරදක් සංයුක්ත වන ක්‍රියාවක් අදහස් වේ;

“ගනුදෙනු වාර්තා කිරීමේ සීමාවට යටත් වූ වාර්තා” යන්නෙන් පනතේ 6 වන වගන්තිය යටතේ වාර්තාවක් අදහස් වේ.

උපලේඛනය

(26 වන සහ 41 වන රීති)

(1) තනි පුද්ගල ගනුදෙනුකරුවන්:-

(අ) පහත දැක්වෙන තොරතුරු ලබාගත යුතු ය:-

(අ1) සියලු ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් වනවිට-

- i. හඳුනාගැනීමේ ලේඛනයේ සඳහන් වන පරිදි සම්පූර්ණ නම;
- ii. ගනුදෙනුකරුගේ ඡායාරූපය ඇතුළත් වන නිල පෞද්ගලික හැඳුනුම්පත හෝ වෙනත් යම් හඳුනාගැනීමේ ලේඛනයක් (උදා: ජාතික හැඳුනුම්පත, වලංගු ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය);
- iii. හඳුනාගැනීමේ ලේඛනයේ සඳහන් වන පරිදි ස්ථිර ලිපිනය, පදිංචි ලිපිනය ස්ථිර ලිපිනයෙන් වෙනස් වන්නේ නම්, පදිංචි ලිපිනය මාස තුනකට වඩා පැරණි නොවන උපයෝගීතා බිල්පතක් ආධාරයෙන් හෝ වෙනත් යම් විශ්වසනීය මූලාශ්‍රයක් මගින් පදිංචි සනාථ කරනු ලැබිය යුතු ය. උපයෝගීතා බිල්පත් ලෙස විදුලි බිල්පත, ජල බිල්පත සහ ස්ථාවර දුරකථන ක්‍රියාකරුවකුගේ බිල්පත වශයෙන් නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි ය. රජයට අයිති ව්‍යවසායයක් වෙනුවෙන් හැර කිසිදු තැපැල් පෙට්ටි අංකයක් භාර නොගත යුතු ය. “අයිතිකරු භාරයේ” යන්න සඳහන් කරන අවස්ථාවක දී, දේපළ අයිතිකරුගේ කැමැත්ත සහ වෙනත් අදාළ ලිපිනය තහවුරු කරන ලේඛන ලබා ගැනීම අවශ්‍ය වේ;

- iv. දුරකථන අංකය, ෆැක්සිමේල් අංකය සහ ඊමේල් ලිපිනය (නිබේ නම්);
 - v. උපන් දිනය;
 - vi. ජාතිය;
 - vii. රැකියාව, ව්‍යාපාරය, දරන තනතුර සහ සේව්‍යෝජකයාගේ නම සහ අදාළ වන භූගෝලීය පසුබිම (අදාළ වන්නේ නම්);
 - viii. රක්ෂණ ඔප්පුව ලබාගත්තේ කුමන කාර්යයක් සඳහා ද යන්න;
 - ix. අපේක්ෂිත ව්‍යාපාර පිරිවැටුම/ ව්‍යාපාර ධාරිතාව;
 - x. ගනුදෙනු කිරීමට අපේක්ෂිත ආකාරය;
 - xi. ප්‍රමාණවත් සමුද්දේශ (අදාළ වේ නම්); සහ
- (අ2) අනේවාසික ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් වනවිට-
- i. ශ්‍රී ලංකාවේ දී රක්ෂණ ඔප්පුව ලබා ගැනීමට හේතුව;
 - ii. උපදෙස් ලබාදීම සඳහා බලය පවරා ඇති තැනැත්තාගේ හෝ තැනැත්තන්ගේ නම, ලිපිනය සහ විදේශ ගමන් බලපත්‍රයේ පිටපත;

- (ආ) පහත දැක්වෙන ලේඛන ලබාගත යුතු ය (එක් එක් පිටපත මුල් පිටපත සමඟ සසඳා තහවුරු කරනු ලැබිය යුතු ය):-
- i. හඳුනා ගැනීමේ ලේඛනයේ පිටපත;
 - ii. ලිපිනය තහවුරු කිරීමේ ලේඛනවල පිටපත;
 - iii. විජාතික ගනුදෙනුකරුවන්ගේ ගිණුම් සම්බන්ධයෙන් වනවිට, වලංගු විසා බලපත්‍රයේ/ අවසර පත්‍රයේ පිටපත.

(2) හිමිකාරත්ව/ හවුල් ව්‍යාපාර :-

- (අ) පහත දැක්වෙන තොරතුරු ලබා ගත යුතු ය:-
- i. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ලේඛනයේ සඳහන් පරිදි හවුල්කරුවන්ගේ හෝ අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම්;
 - ii. ව්‍යාපාරයේ ස්වභාවය;
 - iii. ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයේ ලියාපදිංචි ලිපිනය ;
 - iv. තනි පුද්ගල ගිණුම්වලට අදාළ වන පරිදි අයිතිකරුවන්ගේ/ හවුල්කරුවන්ගේ හඳුනාගැනීමේ විස්තර;
 - v. සම්බන්ධ කරගත හැකි දුරකථන, ෆැක්ස් අංක;
 - vi. ආදායම් බදු ලිපිගොනු අංකය;
 - vii. හිමිකාරත්ව පාලනයේ ප්‍රමාණය;
 - viii. වෙනත් සම්බන්ධිත ව්‍යාපාර සම්බන්ධතා;

- (ආ) පහත දැක්වෙන ලේඛන ලබාගත යුතු ය (එක් එක් පිටපත මුල් පිටපත සමඟ සසඳා තහවුරු කරනු ලැබිය යුතු ය):-
- i. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ලේඛනයේ පිටපත;
 - ii. අයිතිකරුවන්ගේ තොරතුරු/ හවුල් ව්‍යාපාර ඔප්පුව;
 - iii. හඳුනා ගැනීමේ ලේඛනයේ සහ ලිපිනය තහවුරු කිරීමේ ලේඛනවල පිටපත්;

(3) සංස්ථා/ වගකීමෙන් සීමිත සමාගම් :-

- (අ) පහත දැක්වෙන තොරතුරු ලබාගත යුතු ය:-
- i. ආයතනයේ ලියාපදිංචි නාමය සහ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකය;
 - ii. ව්‍යාපාරයේ ස්වභාවය සහ අරමුණ;
 - iii. ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයේ ලියාපදිංචි ලිපිනය;
 - iv. තැපැල් ලිපිනය (ඇත්නම්);
 - v. දුරකථන/ ෆැක්ස්/ ඊමේල්;
 - vi. ආදායම් බදු ලිපිගොනු අංකය;
 - vii. බැංකු සමුද්දේශ (අදාළ වේ නම්);
 - viii. තනි පුද්ගල ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් වන ආකාරයට, සියලු අධ්‍යක්ෂවරුන්ගේ අනන්‍යතාව;
 - ix. සියයට දහයකට වැඩි ස්කන්ධ ප්‍රාග්ධන සම්බන්ධතාවක් ඇති ප්‍රධාන කොටස් හිමියන්ගේ ලැයිස්තුව;
 - x. පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් ලැයිස්තුව;
 - xi. අත්සන්කරුවන්ගේ නම් පිළිබඳ විස්තර;

සටහන : ප්‍රතිලාභී හිමිකාරත්වයේ ප්‍රමාණවත් විනිවිදභාවය සහතික කරමින් තොරතුරු හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවලට යටත්ව 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍ර ලබා දී ඇති ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති හෝ වෙනත් යම් කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කර ඇති සමාගම් සම්බන්ධයෙන් වනවිට, අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කොටස් හිමියන් හඳුනාගැනීම සඳහා මූල්‍ය ආයතනය විසින් විශ්වසනීය මූලාශ්‍රවල සඳහන් වන තොරතුරු භාවිත කරනු ලැබිය හැකි ය;

- (ආ) පහත දැක්වෙන ලේඛන ලබා ගත යුතු ය. (එක් එක් පිටපත එහි මුල් පිටපත සමඟ සසඳා තහවුරු කළ යුතු ය):-
- i. සංස්ථාගත කිරීමේ සහතිකයේ පිටපත;

- ii. (මෙහි මින්මතු “සමාගම් පනත” යනුවෙන් සඳහන් කරනු ලබන) 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ 40 වන ආකෘතියේ පිටපතක් (පවත්නා සමාගමක් ලියාපදිංචි කිරීම) හෝ 1 වන ආකෘතියේ පිටපතක් (සමාගමක් ලියාපදිංචි කිරීම) සහ සාංගමික ව්‍යවස්ථාවලියේ පිටපතක්;
- iii. රක්ෂණ ඔප්පුව ලබාගැනීම සඳහා බලය දෙනු ලබන අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා සම්මතය;
- iv. සමාගම් පනත යටතේ 20 වන ආකෘතියේ පිටපතක් (අධ්‍යක්ෂවරුන්/ ලේකම් වෙනස්වීම සහ අධ්‍යක්ෂවරුන්/ ලේකම් පිළිබඳ විස්තර);
- v. සමාගම් පනත යටතේ 44 වන ආකෘතියේ පිටපතක් (ශ්‍රී ලංකාවෙන් බැහැරව සංස්ථාගත කරනු ලැබූ සමාගමක සම්පූර්ණ ලියාපදිංචි ලිපිනය හෝ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයේ ලිපිනය සහ ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති එම සමාගම් ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයේ ලිපිනය);
- vi. සමාගම් පනත යටතේ 45 වන ආකෘතියේ පිටපතක් (ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ව්‍යාපාරික ස්ථානයක් ඇති ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කර ඇති සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ ලැයිස්තුව සහ ඒ පිළිබඳ විස්තර);
- vii. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත සමාගමක් නම්, ආයෝජන මණ්ඩල ගිවිසුමේ පිටපතක්;
- viii. අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමත සමාගමක් නම්, අපනයන සංවර්ධන මණ්ඩල අනුමත ලිපියේ පිටපතක්;
- ix. පොදු නිල ලැයිස්තුගත සමාගමක් නම්, ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා වූ සහතිකයේ පිටපතක්;
- x. අවස්ථාවෝචිත පරිදි ඇටෝරිනි බලපත්‍රයේ හෝ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා සම්මතයේ පිටපතක් සමගින් ගනුදෙනු කිරීම සඳහා බලය දෙනු ලැබූ තැනැත්තාගේ හෝ තැනැත්තන්ගේ නම්;
- xi. ආසන්නතම විගණනය කරන ලද ගිණුම්, තිබේ නම්, එම ගිණුම්;

(4) සමාජ ශාලා, සමිති, පුනර් ආයතන, සංගම් සහ රාජ්‍ය නොවන සංවිධාන :-

(අ) පහත දැක්වෙන තොරතුරු ලබාගත යුතු ය:-

- i. ආයතනයේ ලියාපදිංචි නම සහ ලියාපදිංචි අංකය;
- ii. අධිකාර පත්‍රය, ව්‍යවස්ථාව යනාදියේ සඳහන් පරිදි ලියාපදිංචි ලිපිනය;
- iii. තනි පුද්ගල ගිණුම්වලට අදාළ වන ආකාරයට, නිලධාරීන්, අත්සන්කරුවන්, පරිපාලකයන් හෝ පාලන මණ්ඩලයේ හෝ කමිටුවේ සාමාජිකයන් හෝ අදාළ ආයතනයේ මෙහෙයුම් කටයුතු කෙරෙහි පාලනයක් හෝ බලපෑමක් කළහැකි වෙනත් තැනැත්තන් යටත් පිරිසෙයින් දෙදෙනෙකුගේ අනන්‍යතාව;
- iv. රක්ෂණ ඔප්පුව ලබාගැනීම සඳහා බලය දෙනු ලබන කමිටු හෝ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා සම්මතය;
- v. ආදායම්/ අරමුදල් මූලාශ්‍ර සහ මට්ටම්;
- vi. වෙනත් සම්බන්ධිත ආයතන/ ආශ්‍රිත සමාගම්/ සංවිධාන;
- vii. දුරකථන/ ෆැක්ස්/ ඊමේල් අංකය/ ඊමේල් ලිපිනය;

(ආ) පහත දැක්වෙන ලේඛන ලබාගත යුතු අතර මුල් ලේඛනය සමග සසඳා තහවුරු කර ගත යුතු ය:-

- i. ලියාපදිංචි ලේඛනය/ ව්‍යවස්ථාව අධිකාරී පත්‍රය යනාදියෙන් එකක පිටපතක් ;
- ii. රක්ෂණ ඔප්පුව ලබාගැනීම සඳහා බලය පවරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා සම්මතය;
- iii. ඇටෝරිනි බලපත්‍රයේ හෝ අධ්‍යක්ෂ මණ්ඩල/ කමිටු යෝජනා සම්මතයේ පිටපතක් සමග ගනුදෙනු සඳහා උපදෙස් ලබාදීමට බලය පවරනු ලැබ ඇති තැනැත්තන්ගේ නම්;

(5) භාර නාමිකයන් :-

(අ) පහත දැක්වෙන තොරතුරු ලබාගත යුතු ය:-

- i. තනි පුද්ගල ගිණුම්වලට අදාළ වන ආකාරයට, සියලු භාරකරුවන්ගේ, සමභාරකරුවන්ගේ, භාරයේ කර්තෘගේ සහ ප්‍රතිලාභීන්ගේ හඳුනාගැනීමේ විස්තර;
- ii. ගනුදෙනුකරු භාරකරුවකු, නාමිකයකු හෝ වෙනත් අතරමැදියකු ලෙස ක්‍රියාකරන්නකු ද යන්න;

(ආ) පහත දැක්වෙන ලේඛන ලබාගත යුතු ය. (එක් එක් පිටපත මුල් පිටපත සමග සසඳා තහවුරු කරගත යුතු ය) :-

- i. භාර ඔප්පුවේ පිටපත අදාළ වේ නම්;
- ii. සියලු තනි පුද්ගලයන් පිළිබඳ විස්තර.

2019 මැයි 23

වකුලේඛ අංක 01/19

සියලුම බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්/සාමාන්‍යාධිකාරීවරුන් වෙත

මහත්මයාණෙනි/මහත්මියණි,

2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ) රීති යටතේ රාජ්‍ය නොවන සංවිධාන, ලාභ නොලබන සංවිධාන හෝ පුණ්‍ය ආයතන සම්බන්ධයෙන් ප්‍රවර්ධිත නිසි උද්යෝගය අනුගමනය කිරීම

2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ) රීතිවල 51 වන රීතිය අනුව “රාජ්‍ය නොවන සංවිධානයක් (මෙහි මින්මතු “එන්.ජී.ඕ.” යනුවෙන් සඳහන් කරනු ලබන), ලාභ නොලබන සංවිධානයක් (මෙහි මින්මතු “එන්.පී.ඕ.” යනුවෙන් සඳහන් කරනු ලබන) සහ පුණ්‍ය ආයතනයක් සමග ව්‍යාපාරික සම්බන්ධතාවකට එළඹීමේ දී, එම එන්.ජී.ඕ., එන්.පී.ඕ. සහ

ප්‍රණය ආයතනවල ගිණුම් නීත්‍යනුකූල කාර්ය සඳහා භාවිතා කරනු ලබන බවට සහ ගනුදෙනු කටයුතු ප්‍රකාශිත අරමුණු හා කාර්යය සමඟ අනුරූප වන බවට වග බලා ගැනීම සඳහා සෑම මූල්‍ය ආයතනයක් විසින්ම, ප්‍රවර්ධිත නිසි උද්යෝගය පිළිබඳ පියවර අනුගමනය කරනු ලැබිය යුතුය”.

තවද, ජනාධිපති ලේකම් විසින් 1999.02.06 දින නිකුත් කරන ලද චක්‍රලේඛ අංක. RAD/99/01 අනුව සියලුම ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ විදේශීය අරමුදල් ලබන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන/රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලයේ නැවත ලියාපදිංචි විය යුතු බවට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය විසින් දැනුම් දී ඇත.

ඒ අනුව,

- (අ) රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී නොමැති,
 - (ආ) දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ වෙනත් ආයතන ඇතුළුව වෙනත් ඕනෑම ආයතනයක ලියාපදිංචි වී ඇති සහ
 - (ඇ) සිය ගිණුම්වලට සෘජු විදේශීය අරමුදල් / ප්‍රේෂණ ලැබෙන,
- ඕනෑම රාජ්‍ය නොවන සංවිධානයක් සම්බන්ධයෙන් ඔබ විසින් අධීක්ෂණය කර වාර්තා කළ යුතුය.
- 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනතේ 7 වන වගන්තිය යටතේ ඔබ විසින් එවැනි වාර්තා යොමු කළ යුතුය.

මෙයට විශ්වාසී,

ඩී. එම්. රූපසිංහ
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත්: අනුකූලතා නිලධාරී, බලපත්‍රලාභී බැංකු

මාර්ගෝපදේශ-01/2019

යොමු අංකය : 037/08/001/0032/019

2019 අගෝස්තු 22

ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී / හිමිකරු වෙත,
හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

2019 අංක 01 දරන නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සඳහා සැක සහිත ගනුදෙනු වාර්තාකිරීම පිළිබඳ මාර්ගෝපදේශ

ඉහත සඳහන් කරන ලද මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වන අතර, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, 2018 අංක 1 දරන නමෝද්දිෂ්ට මූල්‍ය නොවන ව්‍යාපාර (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සහ 2017 සැක කටයුතු ගනුදෙනු (ආකෘති) නියෝග සමඟ කියවිය යුතු වේ.

මෙයට විශ්වාසී,

ඊ. එච්. මොහොට්ටි
වැඩබලන අධ්‍යක්ෂ / මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත් : අනුකූලතා නිලධාරීන්

2019 අංක 01 දරන නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සඳහා සැක සහිත ගනුදෙනු වාර්තාකිරීම පිළිබඳ මාර්ගෝපදේශ

හැඳින්වීම

1. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (මෙහි මින්මතු “පනත” යනුවෙන් සඳහන් කරනු ලබන) 15 (1) (ඒ) වගන්තියට අනුකූලව නිකුත් කරනු ලබන අතර, පනතේ 33 වන වගන්තියෙන් අර්ථ දක්වා ඇති නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සඳහා අදාළ විය යුතුය.
2. පනතෙහි 33 වන වගන්තියේ අර්ථ දක්වා ඇති පරිදි නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයන්හි නියැලී සිටින ආයතනවලට 2017, අප්‍රේල් 21 දින අංක 2015/56 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ නිකුත් කර ඇති 2017 සැක කටයුතු ගනුදෙනු (ආකෘති) නියෝග අර්ථ නිරූපණය කිරීමට සහ අදාළ කර ගැනීමට මෙම මාර්ගෝපදේශ සංග්‍රහය උපකාර කරයි.
3. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය නිරවශේෂයෙන්ම සවිස්තරාත්මක යැයි අදහස් නොකරන අතර මූල්‍ය බුද්ධි ඒකකයෙන් ලද නෛතික උපදෙස් ලෙස අර්ථකථනය නොකළ යුතු වේ.

නෛතික බැඳීම

4. පනතෙහි 7 වන වගන්තිය ප්‍රකාරව, සියලුම “ආයතන” විසින් සැකකටයුතු ගනුදෙනු මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කළ යුතු වේ. යම් මූල්‍ය ව්‍යාපාරයක හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක නිරත වූ හෝ එවැනි ව්‍යාපාරයක් කරගෙන යනු ලබන යම් තැනැත්තෙක් හෝ පුද්ගල මණ්ඩලයක් “ආයතන” ලෙස අර්ථ දක්වයි. පහත ව්‍යාපාර හා වෘත්තීන් පනතෙහි 33 වන වගන්තියේ අර්ථ දක්වා ඇති නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර වේ.
 - අ. කැසිනෝ, සුදුසු ගෙවල් හෝ තම ගනුදෙනුකරුවන් නියමිත සීමාවට සමානව හෝ එය ඉක්මවා, මූල්‍යමය ගනුදෙනුවල යෙදී සිටින විට, අන්තර්ජාලය මගින් එවැනි යම් ව්‍යාපාරයක් කරගෙන යන තැනැත්තෙකු ද ඇතුළුව ලොකරැයියක් පවත්වාගෙන යාම.

ඇ. නිශ්චල දේපළ මිලට ගැනීම හා විකිණීමට අදාළව, තම සේවාදායකයන් සඳහා ගනුදෙනුවල යෙදුණු නිශ්චල දේපළ අනුයෝජනයන්.

ඈ. නියමිත සීමාවට සමානව හෝ එය ඉක්මවා, ගනුදෙනුකරුවකු, සමග මුදල් ගනුදෙනුවල නිරතවන විට, 1993 අංක 50 දරන මැණික් හා ස්වර්ණාභරණ පනතින් ආවරණය වන ලෝහ හා ගල් ඇතුළුව, එහෙත් ඒවාට සීමා නොවූ, වටිනා ලෝහ වෙළෙඳුන් සහ මැණික් ගල් හා අඩ මැණික් ගල් වෙළෙඳුන්.

ඈ. පහත දැක්වෙන කටයුතු අතුරෙන් කිසිවකට අදාළව, තම සේවාදායකයන් වෙනුවෙන් ගනුදෙනු සඳහා සුදානම් වනවිට හෝ ඒවා කරගෙන යන විට, නීතිඥවරුන්, නොතාරිස්වරුන්, වෙනත් ස්වාධීන නීති වෘත්තිකයන් හා ගණකාධිකාරීවරුන්:

- i. නිශ්චල දේපළ මිලට ගැනීම හා විකිණීම;
- ii. සේවාදායක මුදල්, ඇප හෝ වෙනත් වත්කම් කළමනාකරණය;
- iii. බැංකුවේ ඉතිරිකරගත් මුදල් හෝ ඇප ගිණුම් කළමනාකරණය කිරීම;
- iv. සමාගම් ඇති කිරීම, ක්‍රියාත්මක කිරීම හෝ කළමනාකරණය කිරීම සඳහා දායක මුදල් සංවිධානය කිරීම; සහ
- v. නෛතික පුද්ගලයන් ඇති කිරීම, මෙහෙයවීම හෝ කළමනාකරණය කිරීම හෝ ව්‍යාපාර අස්තිත්ව පිළියෙළ කිරීම, මිලට ගැනීම හා විකිණීම;

ඉ. (අ) සිට (ඈ) දක්වා ඡේදවලින් අන්‍යාකාරයකින් ආවරණය නොවන්නා වූ, ව්‍යාපාරයක් වශයෙන් කුන්වන පාර්ශවයන්ට පහත දැක්වෙන සේවාවන් එකක් හෝ වැඩි ගණනක් සපයන්නා වූ භාරයක් හෝ සමාගම් සේවා සපයන්නන්ගේ:

- i. නෛතික පුද්ගල සැපයුම හෝ කළමනාකරණය.
- ii. සමාගමක අධ්‍යක්ෂකවරයෙකු හෝ ලේකම්වරයෙකු, කොටස්කරුවෙකු හෝ හවුල් ව්‍යාපාරයක් වශයෙන් හෝ වෙනත් නෛතික පුද්ගලයින්ට අදාළව සමාන තත්වයකින් ක්‍රියා කිරීම හෝ ක්‍රියා කිරීම සඳහා වෙනත් තැනැත්තෙකු වෙනුවෙන් කටයුතු පිළියෙළ කිරීම.
- iii. සමාගමක් හවුල් ව්‍යාපාරයක් හෝ වෙනත් යම් නෛතික පුද්ගලයෙක් හෝ නියමිත ස්ථානයක් සඳහා ලියාපදිංචි කරන ලද කාර්යාලයක්, ව්‍යාපාරික ලිපිනයක් හෝ ඉඩකඩ තැපැල් මාර්ගික හෝ පරිපාලනමය ලිපිනයක් ලබා දීම.
- iv. ප්‍රකාශිත භාරයක භාරකරු වශයෙන් ක්‍රියාකිරීම හෝ ක්‍රියාකිරීම සඳහා වෙනත් තැනැත්තෙකු සුදානම් කිරීම.
- v. වෙනත් තැනැත්තෙකු වෙනුවෙන් නාමික කොටස්කරුවෙකු වශයෙන් ක්‍රියාකිරීම හෝ ක්‍රියා කිරීම සඳහා වෙනත් තැනැත්තෙකු සුදානම් කිරීම.

5. පනතේ 7 (1) වගන්තියට අනුව,

“ආයතනයකට -

(අ) යම් ගනුදෙනුවක් හෝ ගනුදෙනුවක් කිරීමට තැත්කිරීමක්, යම් නීතිවිරෝධී කටයුත්තක් හෝ වෙනත් යම් සාපරාධී වරදක් කිරීමට අදාළ විය හැකි යැයි සැක කිරීමට තරම් හේතු ඇත්තාවූ; හෝ

(ආ) එයට -

- i. 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනතේ විධිවිධාන යටතේ වරදකට සුදානම් වීමේ ක්‍රියාවකට;
- ii. නීතිවිරෝධී ක්‍රියාවක් සංස්ථාපනය කෙරෙන ක්‍රියාවක් සම්බන්ධයෙන් තැනැත්තෙකු හෝ තැනැත්තන් පිළිබඳ විමර්ශනය කිරීමකට, නඩු පැවරීමකට නැතහොත්, මේ පනත හෝ 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත හා 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත බලාත්මක කිරීමෙහි ලා අන්‍යාකාරයෙන් සහායවීමකට අදාළ විය හැකියැයි සැක කිරීමට තරම් තොරතුරු ඇත්තාවූ අවස්ථාවක, ආයතනය විසින්, හැකි ඉක්මනින් ක්‍රියාවෙහි යෙදිය හැකිතාක් දුරට සැකය ඇතිකර ගැනීමෙන් හෝ තොරතුරු ලැබීමෙන් පසුව, එහෙත්, එතැන් පටන් වැඩ කරන දින දෙකක් පසු නොවී, ගනුදෙනුව හෝ ගනුදෙනු කිරීමට තැත්කිරීම නැතහොත්, තොරතුරු පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තාකරනු ලැබිය යුතුය”.

එවැනි වාර්තා මෙහි සැක සහිත ගනුදෙනු වාර්තා ලෙස හැඳින්වේ.

6. ඉහත දක්වා ඇති පරිදි, සියලුම නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සැක සහිත ගනුදෙනු මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීම අවශ්‍ය වේ.

7. පනතේ 7 වන වගන්තිය අනුව වාර්තා කිරීමේ අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් අවශ්‍යවන ක්‍රියා පටිපාටි සහ පද්ධති ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම කල යුතු වේ. තවද, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් සිය නිලධාරීන්, සේවකයින් සහ නියෝජිතයින් සැක සහිත ගනුදෙනු හඳුනා ගැනීම සඳහා පුහුණු කිරීම අවශ්‍ය වේ.

8. 2018 අංක 01 දරන නාමෝද්දීෂ්ට මූල්‍ය නොවන ව්‍යාපාර (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ) රීතීන්හි, රීති අංක 6 (ඊ) සහ 6 (උ) (iii) අනුව නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අභ්‍යන්තර ප්‍රතිපත්තියක් සකස් කර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයේ හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු අතර එම ප්‍රතිපත්තියට සැක සහිත ගනුදෙනු මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීම සඳහා වූ ක්‍රියා පටිපාටි සහ පාලනයන් ඇතුළත් කළ යුතුය.

9. පනත යටතේ සෑම නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක්ම තම ගනුදෙනු වලට අදාළ ගනුදෙනු සටහන් හා ලිපිගනුදෙනු වාර්තා සහ මූල්‍ය බුද්ධි ඒකකය වෙත සපයන ලද සියලුම වාර්තා අවස්ථාවෝචිත පරිදි ගිණුම වැසූ හෝ ව්‍යාපාරික සම්බන්ධතාව අවසන් වූ දින පටන් අවුරුදු හයක කාලපරිච්ඡේදයක් සහ ගනුදෙනුවේ ලිපි ගනුදෙනු හෝ වාර්තාව සැක කටයුතු ගනුදෙනු වාර්තා ද ඇතුළුව ඉදිරිපත් කල දින පටන් අවුරුදු 6ක කාලපරිච්ඡේදයක් පවත්වාගත යුතු වේ.

සැක සහිත ගනුදෙනු වාර්තා කිරීමේ වැදගත්කම

- 10. සැක සහිත ගනුදෙනු වාර්තා කිරීම මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සහ අපරාධවලින් ලැබෙන මුදල් ආශ්‍රිත ගනුදෙනු අනාවරණය කර ගැනීමේ වැදගත් ක්‍රමයකි.
- 11. සැක සහිත ගනුදෙනු වාර්තා කිරීම ආයතනයක ඵලදායී මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ වැඩසටහනක ප්‍රධාන කාර්යයකි.
- 12. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ කාර්යය අර්ථවත් වීමට නම්, එය පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද වෙනත් නීති සහ නියෝග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේහි ප්‍රතිඵලයක් විය යුතුය. මෙම ක්‍රියාවලිය අකාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන්, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් සාවද්‍ය, අසම්පූර්ණ හෝ නුසුදුසු සැක සහිත ගනුදෙනු වාර්තා ඉදිරිපත් කිරීම හෝ සැක සහිත ගනුදෙනු මුළුමනින්ම වාර්තා කිරීමට අසමත් වීම සිදු විය හැකිය. එවැනි අසමත්වීම් තුළින් නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර නියාමන, කීර්තිමය, මෙහෙයුම් සහ නීතිමය අවදානම් වලට නිරාවරණය කරනු ලැබේ. සමහර අවස්ථාවල, එවැනි අසමත්වීම් ස්වාභාවික සහ නිත්‍යානුකූල පුද්ගලයින් අපරාධ වගකීම්වලට නිරාවරණය කළ හැකිය.
- 13. ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ප්‍රභවය සහ ගනුදෙනු පිළිබඳ දැනුම කුමක් වුවත්, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ පද්ධතිය ක්‍රියාත්මක වීම සඳහා ආයතනික කැමැත්තක් තිබිය යුතුය. එනම්, සැක සහිත ගනුදෙනු අනාවරණය කර ගැනීමටත්, ඒවා සඳහා වශයෙන් හඳුනා ගැනීමටත්, හඳුනාගත් එවැනි ගනුදෙනු සම්පූර්ණයෙන් සහ නිවැරදිව වාර්තා කිරීමටත් නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයෙහි අභිප්‍රායක් තිබිය යුතුය. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයන්හි අධ්‍යක්ෂ මණ්ඩලය / ගිම්කරුවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ නිලධාරීන්ගේ පැහැදිලි කැපවීමක් ඇති විට සහ සෙසු කාර්ය මණ්ඩලය ස්ථීර ක්‍රියාමාර්ග සහ ආදර්ශන මගින් දැනුවත් කරන විට, එවැනි ආයතනික කැමැත්තක් පැවතීම සහ ක්‍රියාත්මක කිරීම වඩාත් ඵලදායී වේ. (උදා: ඵලදායී අභ්‍යන්තර ප්‍රතිපත්ති සකස් කිරීම, ක්‍රියාවලි සහ පුහුණු වැඩසටහන්, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ කාර්යයන් විගණනය කිරීම).
- 14. අසාමාන්‍ය හා සැක සහිත විය හැකි ගනුදෙනු හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකය නම්, ගනුදෙනුකරු සහ ගනුදෙනුකරුගේ ව්‍යාපාරය සහ ඒ හා සම්බන්ධ ගනුදෙනු පිළිබඳ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයන් හි දැනුමයි.

සැකය

- 15. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් තම ආයතනයට උචිත ලෙස සැකය යන්නට මෙහෙයුම් නිර්වචනයක් සාදා ගත යුතු වේ. ගනුදෙනුකරුගේ වර්ගයාවක්, තනි ගනුදෙනුවක්, ගනුදෙනු මාලාවක්, තැන් කරන ලද ගනුදෙනුවක් හෝ එහි ඕනෑම සංයෝජනයක් සම්බන්ධ තත්වයන් පිළිබඳ දිගින් දිගටම ඇතිවිය හැකි සැක සහිත ස්වභාවයන් මෙම නිර්වචනයට ඇතුළත් විය හැකිය. එය යම් දෙයක් පවතින තත්වයන් පිළිබඳ පූර්ණ දැනුමක් ලබා දී තිබියදී, අපේක්ෂා කළ හෝ පැහැදිලි කර ඇති අයුරින් නොතිබීම පිළිබඳ හැඟීමක් විය හැකිය. සාධක හමුවන්නේ කලාතුරකින් බැවින් සැකය පිළිබඳ හැඟීම සාධක මගින් සැලවීමට සනාථ කරගත නොහැකි වේ. අවශ්‍යයෙන්ම ස්ථීරසාර පදනමක් මත ගොඩනැංවනු නොලබන හෝ පරිපූර්ණ වශයෙන් පැහැදිලි යයි කිව නොහැකි විශ්වාසයක් ගොඩ නැංවීමේහි ලා මෙම නිර්වචනය ඉවහල් විය යුතුය. ඒ අතරම, මෙම විශ්වාසයන් මනංකල්පිත හෝ කෙටි වීමට නිර්වචනය මගින් ඉඩ නොදිය යුතුය. සාමාන්‍යයෙන් පවතින තත්වයකට වඩා වෙනස් සහ පරිපූර්ණව හෝ විශ්වසනීයව පැහැදිලි කර නොමැති සැක කටයුතු වර්ගයාවන් සහ ක්‍රියාකාරකම් නිසැකවම නිර්වචනය සැකසීමේදී සැලකිය යුතුය.

සැකය සඳහා මෙහෙයුම් නිර්වචනය, සාධාරණත්වය තහවුරු කරන්නක් විය යුතුය. නිර්වචනය ඉතා පටු හෝ අනාමය නම්, එමගින් අපේක්ෂා නොකළ නීතිවිරෝධී තත්වයන් වන ගනුදෙනු බැහැර විය හැකි අතර අපරාධකරුවන්ද නිර්වචනය මගින් මගහැරී යා හැකිය. අනෙක් අතට, ඕනෑවට වඩා පුළුල් හෝ නම්‍යශීලී නිර්වචනයක් මගින් නීතිවිරෝධී වියහැකි තත්වයන් පිළිබිඹු නොකරන සැක සහිත ගනුදෙනු වාර්තා විශාල සංඛ්‍යාවක් ඇති විය හැකිය. සැක සහිත දර්ශක සහ නිදර්ශන සැක සහිත ගනුදෙනු හඳුනා ගැනීමේ ප්‍රධාන අංගයක් විය හැකි අතර එවැනි සැකයන් හඳුනා ගැනීමේදී “අසාමාන්‍ය” වර්ගය හා ගනුදෙනු රටාවන් ද සලකා බැලිය යුතුය. ගනුදෙනු සහ වර්ගය සඳහා සැක සහිත දර්ශක ඇතුළත් නිරවශේෂයෙන්ම සවිස්තරාත්මක නොවන සහ නිල නොවන ලැයිස්තුවක් I වන උපග්‍රන්ථයෙහි දක්වා ඇත. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර තම ව්‍යාපාරයේ ස්වභාවය සහ ප්‍රමාණය මත පදනම්ව තමන්ගේම දර්ශක හඳුනාගැනීම සහ සකස්කිරීම කළ යුතුවේ. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් මෙම දර්ශක භාවිතා කරන විට, ඒවා නියතයන් නොවන බවත්, සාපරාධී ක්‍රියාකාරකම් අවශ්‍යයෙන්ම නිරූපණය නොවන බවත් සැලකිල්ලට ගත යුතුය. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයන් හි සැක සහිත ගනුදෙනු හඳුනා ගැනීම දර්ශකවල දක්වා ඇති තත්වයන්ට පමණක් සීමා නොවිය යුතු අතර අවසානයේ එය ගනුදෙනුකරුගේ දැනුම, ව්‍යාපාරය සහ අදාළ ගනුදෙනු මත පදනම් විය යුතුය.

- 16. පනත සහ ඒ යටතේ නිකුත් කර ඇති අනෙකුත් රීති, නියෝග, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමෙන් පසුව සහ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර වෙත ළඟා විය හැකි කරුණු හා තත්වයන් සලකා බැලීමෙන් පසුව සහ එවැනි කරුණු යහපත් විශ්වාසයකින් හා නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර අවබෝධ කර ගැනීමේ පරිචය තුළ හඳුනාගෙන තිබේ නම්, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සඳහා සැක සහ අවදානම්, “සැක සහිත” යැයි සැලකෙන ගනුදෙනු, ගනුදෙනුවේ ප්‍රමාණය නොසලකා මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කළ යුතුය.
- 17. මූල්‍ය බුද්ධි ඒකකය වෙත සැක සහිත ගනුදෙනු වාර්තා ඉදිරිපත් කිරීමට පෙර නීතිවිරෝධී ක්‍රියාකාරකම් ස්ථාපිත කිරීම නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර වෙතින් අපේක්ෂා නොකෙරේ. ඒ වෙනුවට ඔවුන් ගනුදෙනුවක් හෝ ගනුදෙනු හෝ සැකයක් ඇතිවීමට හේතු වන හැසිරීම් සමූහයක් වටා ඇති අසාමාන්‍ය තත්වයන් වාර්තා කළ හැකිය.

සැක සහිත ගනුදෙනු වාර්තා කිරීම

- 18. අනුකූලතා නිලධාරියා විසින් නිසි පරිදි සම්පූර්ණ කරන ලද සහ අත්සන් කරන ලද සැක සහිත ගනුදෙනු වාර්තා 2017 සැක සහිත ගනුදෙනු (ආකෘති) නියෝගයන්හි 5 වන උපලේඛනය භාවිතා කරමින් මූල්‍ය බුද්ධි ඒකකය වෙත ඉදිරිපත් කළ යුතුය (උපග්‍රන්ථය II).
- 19. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් සැක සහිත ගනුදෙනු වාර්තා නියමිත ආකෘතියෙන් ලිඛිතව ඉදිරිපත් කළ යුතු අතර ඒවා තැපැල්, ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑලෙන් හෝ මූල්‍ය බුද්ධි ඒකකය විසින් තීරණය කරනු ලබන වෙනත් ආකාරයකින් ලබා දිය යුතුය.

20. සැකය දුරකථනයෙන් දැනුම් දිය හැකිය; කෙසේ වෙතත් එය නියමිත ආකෘතියෙන් පැය විසිහතරක් ඇතුළත ලිඛිතව එවිය යුතුය. වාර්තා කිරීමේ වේලාව

21. පනතේ 7 (1) වගන්තිය මගින් ප්‍රායෝගිකව හැකි ඉක්මනින් සැක සහිත ගනුදෙනු වාර්තා මූල්‍ය බුද්ධි ඒකකය වෙත ඉදිරිපත් කළ යුතු නමුත් සැකයක් ඇති වී වැඩ කරන දින දෙකක් ඇතුළත එවිය යුතුය. මෙයින් අදහස් කරන්නේ, මූල්‍ය නොවන ව්‍යාපාරයන් හි ක්‍රියාදාමයන්, ක්‍රියා පටිපාටි සහ පියවර නොසලකා, අදාළ ක්‍රියාවලි සම්පූර්ණ කර නොමැති වුවද සැකයේ ආරම්භක අවස්ථාවේදීම වාර්තා කළ යුතු බවයි. සැකයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මූල්‍ය නොවන ව්‍යාපාරයන් හි ක්‍රියාවලිය සැක සහිත ගනුදෙනු වාර්තා ගොනු කිරීම සමඟ සමගාමීව ඉදිරියට යා හැකිය. ගනුදෙනුකරු සමඟ ව්‍යාපාරික සම්බන්ධතාවය සඳහා සහ ව්‍යාපාරික සම්බන්ධතාවයේ ඕනෑම අවස්ථාවක ඕනෑම වේලාවක සැකය ඇතිවිය හැකි බව සැලකිල්ලට ගත යුතුය- නිදසුනක් ලෙස- ව්‍යාපාරික සම්බන්ධතාවය ස්ථාපිත කිරීමේදී, අනන්‍යතාවය තහවුරු කර ගැනීමේදී, ගනුදෙනුකරුවන්ගේ ගිණුම් සහ ගනුදෙනු අධීක්ෂණය කරන විට සැකයක් ඇතිවිය හැකිය.

නිදසුනක් වශයෙන්, ගනුදෙනුකරුවෙකු නිවාස මිලදී ගැනීම සඳහා දේපල වෙළඳාම් නියෝජිතයෙකු වෙත පැමිණේ. දේපල සම්බන්ධ කිසිදු ලේඛනයක තම නම සඳහන් වීමට තමා කැමති නැති බව ඔහු දිගින් දිගටම අවධාරණය කරන අතර ඒ වෙනුවට සියලු ලියකියවිලි හා සම්බන්ධ නොවන තෙවන පාර්ශ්වයක නමක් ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියි. මෙය ගනුදෙනුකරු පිළිබඳ ක්ෂණික සැකයක් ඇති කළ අතර ප්‍රායෝගිකව හැකි ඉක්මනින් නමුත් ගනුදෙනුව සිදු වී වැඩකරන දින දෙකක් ඇතුළත මෙම සැකය මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කළ යුතු අතර ගෙවීම්වල සත්‍යතාව සහ තොරතුරු සත්‍යාපනය කිරීම සඳහා නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සිය අභ්‍යන්තර ක්‍රියාවලීන් සමඟ ඉදිරියට යා හැකිය.

22. සැක සහිත ගනුදෙනු වාර්තා යැවීමෙන් පසු, මූලික සැකයට සහය දැක්වීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අමතර කරුණු හෝ තත්වයන් සොයා ගන්නේ නම්, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර එවැනි අතිරේක තොරතුරු මූල්‍ය බුද්ධි ඒකකය වෙත නිසි පරිදි ලබා දිය යුතුය.

වාර්තා කිරීමේ අන්තර්ගතය

23. සම්පූර්ණත්වය: එක් සැක සහිත ගනුදෙනුවක් සඳහා එක් සැක සහිත ගනුදෙනු වාර්තාවක් එවිය යුතු අතර සැකය පිළිබඳ සම්පූර්ණ තොරතුරු අඩංගු විය යුතුය. සැක සහිත ගනුදෙනු වාර්තා මගින් සැකය පිළිබඳ සම්පූර්ණ විත්‍රයක් මෙන්ම එම සැකයට තුඩු දුන් සහ සහාය දුන් අවස්ථා පිළිබඳ සම්පූර්ණ විත්‍රයක් සැපයිය යුතුය. විවිධ ගනුදෙනු සහ / හෝ හැසිරීම් යම් සැකයක් සමඟ සම්බන්ධ වී ඇති විට මේ සියල්ල අල්ලා ගනිමින් තනි සැක සහිත ගනුදෙනු වාර්තාවක් ගොනු කළ යුතුය.

24. ආකෘති විස්තරය: සැක සහිත ගනුදෙනු වාර්තා හි විස්තරාත්මක කොටස වඩාත් වැදගත් වේ. සැක සහිත ගනුදෙනු වාර්තා ඉදිරිපත් කරන විට, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් 2017 සැක සහිත ගනුදෙනු (ආකෘති) නියෝගයන්හි V වන උපලේඛනයේ සම්පූර්ණ සවිස්තරාත්මක ආධ්‍යානයක් ලබා දිය හැකිය. ආධ්‍යානය උත්සාහ කළ යුත්තේ කුමක්, කවුද, කවදාද, කොතැනද, ඇයි සහ කෙසේද යන්න පිළිබඳ මූලික විස්තරාත්මක ප්‍රශ්නවලට හැකි තරම් දුරට පිළිතුරු සැපයීමටය.

නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හැකි තරම් පැහැදිලි ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත සැපයිය යුතුය;

- සම්බන්ධ වී ඇති මුදල් ප්‍රමාණය
- අදාළ ගනුදෙනුව සිදු කළ ස්ථානය
- ගනුදෙනුව/ගනුදෙනු සිදු කළ දිනය

පහත දැක්වෙනුයේ, ආධ්‍යානය විසින් පිළිතුරු ලබාදීමට උත්සහ ගත යුතු ප්‍රශ්න සමහරක් වේ; ප්‍රශ්න කලයුතු පොදු ලක්ෂණ කීපයක් නම්;

- සැකයෙහි ස්වභාවය කුමක්ද?
- සිදු වීමට ඉඩ ඇති වැරදි තිබේද?
- සැකයට අදාළ හා සම්බන්ධ වන ගනුදෙනු, උත්සාහ කළ ගනුදෙනු, හැසිරීම්, කරුණු, විශ්වාසයන් සහ තත්වයන් මොනවාද?
- ගනුදෙනුව හා සම්බන්ධ වී ඇති ස්වාභාවික හා නීතිමය පුද්ගලයින් කවුද?
- ප්‍රතිලාභී හිමිකරුවන් කවුරුන්ද (අදාළ නම්)?
- නම්, හැඳුනුම්පත් අංක, ලියාපදිංචි අංක ආදී වූ හඳුනාගැනීමේ තොරතුරු මොනවාද?
- ලිපිනය / සම්බන්ධිත ස්ථාන මොනවාද?
- ඔවුන්ගේ වෘත්තීය හෝ ව්‍යාපාර වර්ග මොනවාද?
- ඔවුන්ගේ සේවයෝජකයන් කවුද?
- ඔවුන් සතුව දේශපාලන අනාවරණය වීම් ඇත්නම් ඒ මොනවාද?
- ඔවුන් එකිනෙකා සමඟ හා ගනුදෙනු සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?
- ගනුදෙනු වලදී ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද?
- ගනුදෙනු හෝ ගනුදෙනු කිරීමට තැත් කිරීමක් හෝ හැසිරීම් සිදු වූයේ කවදාද සහ කොතැනකද?
- ගනුදෙනු සිදු වූ වේලාව හෝ ස්ථානය සැකයට හේතු වන්නේ කෙසේද?
- මෙම කරුණු සහ තත්වයන් සැකයට සහය වන්නේ ඇයි?
- සැකය ඇති වූයේ කෙසේද?
- නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග තිබේ නම්.
- නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් දැනටමත් ඉදිරිපත් කර ඇති අදාළ සැක සහිත ගනුදෙනු වාර්තා තිබේද?

ආබාසනය තර්කානුකූල ආකාරයකින් ව්‍යුහගත කළ යුතු අතර එමඟින් තොරතුරු හැකි තාක් කාර්යක්ෂමව, සම්පූර්ණව හා නිරවද්‍යව මූල්‍ය බුද්ධි ඒකකය වෙත ලබාදිය හැකිය. සැක සහිත ගනුදෙනු වාර්තා ආබාසනයන් සඳහා හැඳින්වීමක්, අන්තර්ගතයක් සහ නිගමනයක් යනාදියෙන් සමන්විත රචනා ආකෘතින් භාවිතා කළ හැකිය. ආබාසනය තාර්කික ඒකකයන්ට බෙදීමට සහ කියවීමේ හැකියාව වැඩි කරලීමට ඡේද බණ්ඩනයන් භාවිතා කළ හැකිය.

25. නිරවද්‍යතාවය: සැක සහිත ගනුදෙනු වාර්තා මඟින් සපයා ඇති තොරතුරු නිරවද්‍යවීම අත්‍යවශ්‍ය වේ. එනම් නම්, හැඳුනුම්පත් අංක, ලියාපදිංචි අංක යනාදිය. හඳුනාගැනීමේ ලේඛන වල සියලුම අක්ෂර වින්‍යාස සහ පිටපත් දෙවරක් පරීක්ෂා කළ යුතු වේ. විදේශ ගමන් බලපත්‍ර අංකයක හෝ ජාතික හැඳුනුම්පතක එක් ඉලක්කමක් සාවද්‍ය වීමෙන් හෝ නමක අක්ෂර මාරු වීමෙන් හෝ අස්ථානගත වීමෙන් මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදුකරනු ලබන විශ්ලේෂණ සාර්ථක හෝ අසාර්ථක වීම කෙරෙහි බලපෑම් ඇති කල හැකිය. තෛතික ආයතන සඳහා හඳුනාගැනීම (උදා: සමාගම් / ව්‍යාපාර ලියාපදිංචි අංකය, සමාගමේ ලියාපදිංචි නම) ඕනෑම නිල ලියාපදිංචි ලේඛනයක ඇති ඒවා සමඟ සෑම ආකාරයකින්ම නියත වශයෙන්ම සමාන විය යුතුය.

උපකාරක ලේඛන ඉදිරිපත් කිරීම

26. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් සැක සහිත ගනුදෙනු වාර්තා සමඟ අදාළ උපකාරක ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
27. උපකාරක ලේඛන මගින් සැක සහිත ගනුදෙනු වාර්තා හි අන්තර්ගතයට වඩා වැඩිදුර යමක් එක් කල යුතු වේ. උපකාරක ලේඛනයේ තොරතුරු සෘජුවම ආබාසන ලේඛනයට ඇතුළත් කල හැකි විට වෙනමම උපකාරක ලේඛනයක් එවීම අවශ්‍ය නොවේ. නිදසුනක් වශයෙන්, සැකයට දේපළ වෙළඳාම් මිලදී ගැනීමක් සම්බන්ධ නම්, සැකයට අදාළ මිලදී ගැනීම් සම්බන්ධ සියලු විස්තර ආබාසනයට ඇතුළත් කළ යුතුය.
28. ආධාරක ලේඛනවල පෙන්නුම්කල හැකි නමුත් පරිපූර්ණ නොවන අවස්ථා ලැයිස්තුවක් සහ ඊට අනුරූප අවස්ථා පහත දැක්වේ.

අවස්ථාව	උපකාරක ලේඛනවල දර්ශක ලැයිස්තුව
ව්‍යාජ / වෙනස් කළ අන්‍යාත්‍යවය පිළිබඳ සැකය (ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය)	<ul style="list-style-type: none"> ලේඛනවල පිටපත
දේපල ගනුදෙනුවක හිමිකරුගේ අරමුදල් ප්‍රභවය සහ දේපල අතර විෂමතාවය	<ul style="list-style-type: none"> විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුම දේපල ගනුදෙනුවට අදාළ කුවිතාන්සි
ගනුදෙනුකරුගේ වෘත්තීය විස්තර සමඟ මැණිකේ ගනුදෙනු වටිනාකමට නොගැලපේ	<ul style="list-style-type: none"> මැණිකේ අලෙවිය හා සම්බන්ධ කුවිතාන්සි
ගනුදෙනුකරුවන් නිතිපතා කැසිනෝ වටිනාකම් උපකරණ මිලදී ගැනීම සහ නිරන්තරයෙන්ම අවම ගනුදෙනු සීමාවට අසන්න එහෙත් එය ඉක්මවා නොයන ගනුදෙනු පවත්වාගැනීම	<ul style="list-style-type: none"> කැසිනෝ ගනුදෙනුවට සම්බන්ධ කුවිතාන්සි
නීතිඥයකුගේ පාරිභෝගිකයා භෞතිකව හමුවීමකින් හෝ ඇටෝරිනි බලපත්‍රයක් රහිතව තෙවන පාර්ශ්වයකට ඔප්පුවක් මාරු කරයි	<ul style="list-style-type: none"> නුවමාරු ඔප්පු ගෙවීම් කුවිතාන්සි
ගණකාධිකාරීවරයෙකුගේ පාරිභෝගිකයෙක් ඔවුන්ගේ ඉන්වොයිස් වටිනාකමට වඩා වැඩියෙන් ගෙවා ඇත	<ul style="list-style-type: none"> ගිණුම් ප්‍රකාශන වැඩිපුර ගෙවන ලද ඉන්වොයිසි

විවිධ

රහස්‍යභාවය

29. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් සැක සහිත ගනුදෙනු වාර්තාවක් ගොනු කර ඇත්නම් හෝ ගොනු කිරීමට අදහස් කරගෙන සිටි නම් පනතෙහි 9 වන වගන්තියට අනුව, එහි අන්තර්ගතය පිළිබඳව පාරිභෝගිකයා ද ඇතුළුව කිසිදු පුද්ගලයෙකුට දැනුම් දීම නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සඳහා තහනම් කර ඇත.
30. ගනුදෙනුකරු පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවලට අනුව, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් ගනුදෙනුකරුවකුට අදාළව මුදල් විභූතිකරණය හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම පිළිබඳ සැකයක් ඇති වූ අවස්ථාවක ගනුදෙනුකරු පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ ක්‍රියාවලිය පාරිභෝගිකයාට සැකයක් ඇති කිරීමට ඉවහල් වනු ඇතැයි සාධාරණ ලෙස විශ්වාස කරයි නම්, ගනුදෙනුකරු පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ පියවර නොගෙන නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර වලට ඉදිරියට යා හැකිය. කෙසේ වෙතත්, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් පනතේ 7 වන වගන්තියට අනුකූලව වහාම සැක සහිත ගනුදෙනු වාර්තාවක් ගොනු කිරීම අවශ්‍ය වේ.

රහස්‍යභාවය උල්ලංඝනය කිරීම

31. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයන්හි ඕනෑම නිලධාරියෙකු විසින් සැක සහිත ගනුදෙනු වාර්තා කිරීම පිළිබඳව කිසියම් ගනුදෙනුකරුවකුට තොරතුරු ලබා දෙන්නේ නම්, එය පනතේ 9 සහ 10 වගන්ති යටතේ පනතෙහි නීති උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලැබේ. මෙය ගනුදෙනුකරු වෙත හෝඬුවාවක් ලැබෙන පරිදි හැසිරීම පිළිබඳ වරදක් ලෙස විස්තර කෙරෙන අතර එය රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයක් හෝ වසර දෙකකට නොවැඩි කාලයක් සඳහා සිර දඬුවමක් හෝ දෙකම හෝ යනාදී වශයෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.

සැක සහිත ගනුදෙනු වාර්තා කරන පුද්ගලයින් සඳහා ආරක්ෂාව

32. පනතේ 12 වන වගන්තියට අනුව, සඳ්භාවයෙන් හෝ පනත යටතේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් නිකුත් කරන ලද රීති හෝ විධාන වලට අනුකූලව, ආයතනය විසින් විගණක ව්‍යාපාරික ආයතනය හෝ අධීක්ෂණ අධිකාරිය, හෝ ඒ ආයතනයේ අධ්‍යක්ෂකවරයකු, කොටස්කරුවකු, නිලධාරියකු, සේවා නියුක්තිකයකු හෝ අනුයෝජිතයකු විසින් කරන ලද යම් ක්‍රියාවකට අදාළව,
 (අ) ඒ ආයතනයට, ආයතනයක විගණකවරයකු හෝ අධීක්ෂකවරයකු අධිකාරියට විරුද්ධව; නැතහොත්
 (ආ) ආයතනයක, විගණක ව්‍යාපාරික ආයතනයක හෝ අධීක්ෂණ අධිකාරියක ඒ තැනැත්තකුගේ සේවා නියුක්තියෙහි යෙදී ක්‍රියා කරන අතරතුර අධ්‍යක්ෂවරයකුට, කොටස්කරුවකුට, නිලධාරියකුට, සේවානියුක්තියකුට හෝ අනුයෝජිතයකුට විරුද්ධව සිවිල්, අපරාධ හෝ විනයානුකූල නීති කෘත්‍ය කිසිවක් නොගත යුතු ය.

33. පනතේ 7 සහ 10 වගන්තිවලට අනුකූලව, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයන් හි ඕනෑම නිලධාරියකුගේ හෝ සේවකයකුගේ අනන්‍යතාවය ද ඇතුළුව සැක සහිත ගනුදෙනු වාර්තාවක අන්තර්ගත සියලුම තොරතුරු හෝ එම වාර්තාව සඳහා සහය දක්වන අතිරේක තොරතුරු, මූල්‍ය බුද්ධි ඒකකය විසින් දැඩි රහස්‍යභාවයකින් යුතුව සලකනු ලැබේ.

සැක සහිත ගනුදෙනු වාර්තා කිරීමට අපොහොසත් වීම

34. ගනුදෙනුවක් මුදල් විශුද්ධීකරණයට හෝ ක්‍රස්තවාදීන්ට මුදල් සැපයීමට සම්බන්ධ බවට සැක කිරීමට සාධාරණ හේතු පවතින විට, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් සැක සහිත ගනුදෙනු වාර්තා කිරීමට අපොහොසත් වීම පනත යටතේ අනුකූල නොවීමේ වරදක් ලෙස සලකනු ලැබේ. පනතෙහි 19 වන වගන්තියට අනුව, පනතෙහි 7 වන වගන්තියට අනුකූල වීමට අපොහොසත් වන්නන් අදාළ අනුකූල නොවීමේ ස්වභාවය සහ බැරැරුම්කම සැලකිල්ලට ගනිමින් දණ්ඩනයකට යටත් වේ. කෙසේ වෙතත් එවැනි දණ්ඩනයක් ඕනෑම අවස්ථාවක රුපියල් මිලියන එකකට වඩා වැඩි නොවිය යුතුය. පෙර අවස්ථාවකදී දණ්ඩනයකට යටත් වූ පුද්ගලයෙකු, පසුව වෙනත් අවස්ථාවක අනුකූල වීමට අපොහොසත් වන සෑම වාරයකදීම, දණ්ඩනයක් ලෙස පෙර පනවා තිබූ මුදල මෙන් දෙගුණයක අතිරේක දඩ මුදලක් ගෙවීමට එම තැනැත්තා බැඳී සිටී.

35. තවද, පනතෙහි 28 වන වගන්තිය ප්‍රකාරව, පනතේ 7 වන වගන්තිය යටතේ වාර්තාවක් ඉදිරිපත් කිරීමේදී, යම් විශේෂ කරුණක දී වැරදි යැයි හෝ නොමග යවන සුළු යැයි තමා දන්නා යම් ප්‍රකාශයක් කරන, නැතහොත්, ප්‍රකාශය වැරදි බව දැනගෙන යම් ප්‍රකාශයකින් යම් කාරණයක් හෝ දෙයක් ඉවත් කරන යම් තැනැත්තකු වරදකට වරදකරු වන අතර, වරදකරු කරනු ලැබූ විට, රුපියල් ලක්ෂ එකකට නොවැඩි දඩයකින් හෝ අවුරුද්දකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාරගත කිරීමකට, හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකෙන්ම හෝ දඬුවම් කරනු ලැබිය හැකිය.

සැක සහිත ගනුදෙනු වාර්තාවක් හා සම්බන්ධිත ගනුදෙනුකරුවකු සමග වාර්තා කරනු ලබන ආයතනයක් විසින් ව්‍යාපාරික සම්බන්ධතාවය දිගටම පවත්වා ගත යුතුද?

36. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් ඉදිරිපත් කරන ලද සැක සහිත ගනුදෙනු වාර්තාවක් හා සම්බන්ධිත හෝ සාධාරණ සැකයක් ඇති ගනුදෙනුකරුවකු සමග අඛණ්ඩව ව්‍යාපාරික සබඳතා පැවැත්වීම පනත මගින් තහනම් නොකරයි. විශේෂයෙන්ම, පනතේ 3 වන වගන්තියේ ප්‍රතිපාදන යටතේ එම ගනුදෙනුකරු සම්බන්ධයෙන් නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරය ගනුදෙනුකරු වෙත හෝඬුවාවක් ලැබෙන පරිදි කටයුතු නොකළ යුතුය.

සැක සහිත ගනුදෙනු වාර්තා හා සම්බන්ධිත ගනුදෙනුකරුවන් සමග අඛණ්ඩව ව්‍යාපාරික සම්බන්ධතාව පවත්වාගෙන යාමේදී නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර වෙත ඇති වගකීම්

37. සැක සහිත ගනුදෙනු වාර්තාවක් ඉදිරිපත් කරන ලද මූලික අවස්ථාවෙන් පසුව, අදාළ ගනුදෙනුකරු සමග සිදු කරනු ලබන ඉදිරි ගනුදෙනුවලදී නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරය විසින් අතිරේක සැක සහිත ගනුදෙනු වාර්තා / තවදුරටත් හඳුනාගත් / වර්ධනය වූ සැකයන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම ද ඇතුළුව පනතෙහි අදාළ වන සියලුම ප්‍රතිපාදන සමග අනුකූල විය යුතුය.

වැඩිදුර තොරතුරු ඉල්ලීම්

38. පනතෙහි 7 (3) වගන්තියට අනුව, ඕනෑම සැක සහිත ගනුදෙනු වාර්තාවක් සම්බන්ධව මූල්‍ය බුද්ධි ඒකකය විසින් වැඩිදුර තොරතුරු ඉල්ලා ඇති අවස්ථාවකදී, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරය විසින් එවැනි තොරතුරු වහාම මූල්‍ය බුද්ධි ඒකකය වෙත ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගත යුතුය.

39. ඊට අමතරව, පනතෙහි 15 (1) (ආ) වගන්තියේ දක්වා ඇති පරිදි, නීතිවිරෝධී ක්‍රියාවක්, හෝ මුදල් විශුද්ධීකරණය, ක්‍රස්තවාදයට හෝ ක්‍රස්තවාදී කටයුත්තක් වෙනුවෙන් මුදල් සැපයීම පිළිබඳ වරදක් සංස්ථාපනය කෙරෙන ක්‍රියාවකට අදාළව මූල්‍ය බුද්ධි ඒකකය විසින් වැඩිදුර තොරතුරු ඉල්ලා ඇති අවස්ථාවකදී, රජය විසින් නඩත්තු කරනු ලබන දත්ත ආධාරක වල ගබඩා කර ඇති තොරතුරු ද ඇතුළත් එකතු කර ගන්නා වූ හෝ පවත්වාගෙන යන ලද්දා වූ, වාණිජමය වශයෙන් ඇති දත්ත ආධාරක හෝ තොරතුරු ද ඇතුළුව ප්‍රසිද්ධියේ පවත්නා හෝ එසේ නොමැති තොරතුරු, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් ලබා දිය යුතු වේ.

උපග්‍රන්ථය I - සැක සහිත දර්ශක

මෙම උපග්‍රන්ථයේ ගනුදෙනුකරුවන්ගේ සැක සහිත හැසිරීම් සහ ක්‍රියාකාරකම් සම්බන්ධ දර්ශක ලැයිස්තුවක් අඩංගු වේ. මෙම ලැයිස්තුව නිරවශේෂයෙන්ම සවිස්තරාත්මක හා පරිපූර්ණ නොවන අතර ඒවා එක් එක් නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් අවශ්‍ය පරිදි වෙනස් කර ගත යුතුය. මෙම දර්ශකයන් නියතයක් නොවන අතර සෑමවිටම ඒවාහි සාපරාධී බවක් නොපෙන්වයි. අනෙක් අතට, එවන් දර්ශකයන් නොමැතිවීම මඟින් සාපරාධීත්වයක් පෙන්නුම් නොකරන බවක්ද නොහැඟවෙයි. කෙසේ වෙතත්, එලෙස එක් දර්ශකයක් හෝ දර්ශක කිහිපයක් පැවතීම, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් වැඩි පරීක්ෂාවකින් කටයුතු කළ යුතු අවස්ථාවක් වන අතර එවැනි පරීක්ෂාවන් සැකයක් ඇති කරලීමට හේතු විය හැක.

සාමාන්‍ය දර්ශක

- අවස්ථානුකූලව අසාමාන්‍ය වන ඕනෑම වර්ෂාවක්
- ගනුදෙනුකරුවකු හා සම්බන්ධ ඕනෑම අසාමාන්‍ය ක්‍රියාකාරකමක්
- ඕනෑම අසාමාන්‍ය ක්‍රියාකාරකමක්
- නීතිවිරෝධී ක්‍රියාකාරකමක් සම්බන්ධ යැයි විශ්වාස කිරීමට නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර වෙත ඇති ඕනෑම තොරතුරක්.
- ගනුදෙනුකරුවන් හා ඔවුන්ගේ ගනුදෙනු හෝ ගනුදෙනු කිරීමට තැත් කිරීමක් සම්බන්ධව නොවිසඳුණු සහ කල්පවත්නා සැකයන්

සාමාන්‍ය වර්ෂාත්මක හෝ ගනුදෙනුකරුවන් සම්බන්ධ දර්ශක

- භාසාජනක ආකාරයකින් වුවද, අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වීම පිළිබඳව ගනුදෙනුකරු සාකච්ඡා කිරීම හෝ ඉඟි කිරීම.
- නිවසේ ලිපිනයට යවන කිසිදු ලිපි හුවමාරුවක් ගනුදෙනුකරුට අවශ්‍ය නොවීම.
- ගනුදෙනුකරු නැවත නැවතත් එක් ලිපිනයක් භාවිතා කරන නමුත් නිතර සම්බන්ධ වන නම් වෙනස් කිරීම.
- ගනුදෙනුකරු විසින් එකිනෙකට ආසන්න ලිපිනයන් කිහිපයක් භාවිතා කිරීම.
- පරිශ්‍රයට පැමිණෙන විට ගනුදෙනුකරු සමඟ පැමිණ බලා සිටීම.
- ගනුදෙනුකරු අභ්‍යන්තර පද්ධති, පාලනයන් සහ ප්‍රතිපත්ති පිළිබඳ අසාමාන්‍ය කුතුහලයක් පෙන්නීම.
- ගනුදෙනුකරු විසින් ගනුදෙනුව පිළිබඳ ව්‍යාකූල හෝ නොගැලපෙන තොරතුරු ඉදිරිපත් කිරීම.
- ගනුදෙනුකරු ගනුදෙනුව පමණට වඩා සාධාරණීකරණය කිරීම හෝ පැහැදිලි කිරීම.
- වාර්තාකරණ දත්ත වෙනස් කිරීම හෝ මඟ හැරීම සඳහා ගනුදෙනුකරු විසින් කාර්ය මණ්ඩලය එක්තු ගැන්වීමට උත්සාහ කිරීම.
- ගනුදෙනුකරු රහසිගත ලෙස කටයුතු කිරීම සහ පෞද්ගලිකව හමුවීමට අකමැති වීම.
- ගනුදෙනුව සිදු කරන අවස්ථාවේදී ගනුදෙනුකරුගේ නොසන්සුන් බවක් පෙන්නුම් කිරීම.
- ගනුදෙනුව ඉක්මනින් සිදු කිරීමට ගනුදෙනුකරු විසින් බල කිරීම.
- ගනුදෙනුකරු කාර්ය මණ්ඩලය සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම.
- ගනුදෙනුකරු ගනුදෙනුව සිදුකිරීම හෝ සේවා සැපයීම සඳහා මුදල්, විශාල කොමිස් මුදල් හෝ අසාමාන්‍ය අනුග්‍රහයන් ලබාදීම.
- සැක සහිත ගනුදෙනු වාර්තාකරණයට අදාළ වන නීතිය සම්බන්ධයෙන් ගනුදෙනුකරුට අසාමාන්‍ය දැනුමක් පැවතීම.
- මුදල් විශුද්ධිකරණයේ නිරතවීම හෝ නිරතවීමට අවශ්‍ය නොවීම පිළිබඳ ගනුදෙනුකරු විහිළු කිරීම.

අන්‍යන්‍ය දර්ශක

- ගනුදෙනුකරු විසින් සැක උපදවන හෝ නොපැහැදිලි තොරතුරු සැපයීම.
- ගනුදෙනුකරු විසින් ව්‍යාජ ලෙස, වෙනස් කරන ලද ලෙස හෝ සාවද්‍ය ලෙස පිළිබිඹු වන අන්‍යන්‍යතාවයන් හෝ අසත්‍ය අන්‍යන්‍යතාවයන් ඉදිරිපත් කිරීම.
- පුද්ගලික හඳුනාගැනීමේ ලේඛන ඉදිරිපත් කිරීම ගනුදෙනුකරු විසින් ප්‍රතික්ෂේප කිරීම.
- ගනුදෙනුකරු සතුව මුල් හඳුනාගැනීමේ ලේඛන නොමැති අතර එවැනි ලේඛනවල පිටපත් පමණක් තිබීම.
- ගනුදෙනුකරු ඉදිරිපත් කරනු ලබන සහාය ලේඛනයන්හි වැදගත් තොරතුරු නොපැවතීම.
- අන්‍යන්‍ය ලේඛන හෝ ගනුදෙනුකරු හඳුනාගැනීමට අදාළ අනිකුත් ලේඛන ඉදිරිපත් කිරීම ගනුදෙනුකරු විසින් අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීම.
- විදේශීය ගනුදෙනුකරුවෙකු විසින් ඔහුගේ / ඇයගේ ජාතිකත්වය පිළිබිඹු නොකරන සහ තහවුරු කරගැනීමට අපහසු හඳුනාගැනීමේ ලේඛන ඉදිරිපත් කිරීම.
- ගනුදෙනුකරු විසින් අළුත් ලෙස පිළිබිඹු වන හෝ මෑතකාලීන 'නිකුත් කළ දිනයන්' සහිත හඳුනාගැනීමේ ලේඛන ඉදිරිපත් කිරීම.
- ගනුදෙනුකරු රැකියා විරහිත වීම, හෝ නිරන්තරව රැකියා මාරු කරලීම.
- ගනුදෙනුව සිදු කිරීම සඳහා ගනුදෙනුකරු විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරලීම.

ව්‍යාපාරයක් සඳහා දර්ශක

- ව්‍යාපාරයට අක්‍රමවත් ව්‍යාපාරික වේලාවන් පැවතීම.
- ව්‍යාපාරය අසාමාන්‍ය ලෙස ලාභදායී ව්‍යාපාරයක් වීම.
- ව්‍යාපාරය අසාර්ථක කාර්මාන්තයක ලාභදායී ලෙස පවත්වාගෙන යන ව්‍යාපාරයක් වීම.
- ව්‍යාපාර ලැබීම් සහ ආදායම් අදාළ කාර්මාන්තයේ සම්මතයන්ට වඩා බෙහෙවින් වැඩි වීම.
- අඩු පිරිවැය සහිත හෝ වඩා පහසු ක්‍රමවේදයන් ඇති විටක, අධික පිරිවැය සහිත හෝ අපහසු ක්‍රමවේදයන් භාවිතා කිරීම.
- තමාගේම ව්‍යාපාරය හෝ කාර්මාන්තය පිළිබඳ ගැඹුරු දැනුමක් නොමැති බව දිස්වීම.

ගනුදෙනු සම්බන්ධ සාමාන්‍ය දර්ශක

- ගනුදෙනුකරුවා සමඟ සැසඳීමේදී අසාමාන්‍ය ගනුදෙනු.
- රට සමඟ සැසඳීමේදී අසාමාන්‍ය ගනුදෙනු.

- කර්මාන්තය සමඟ සැසඳීමේදී අසාමාන්‍ය ගනුදෙනු.
- වෙනත් ඕනෑම හේතුවක් නිසා අසාමාන්‍ය වන ගනුදෙනු.
- ගනුදෙනුව, ගනුදෙනුකරුගෙන් පිළිබිඹු වන මූල්‍ය තත්ත්වය සමඟ හෝ සුපුරුදු ක්‍රියාකාරකම් රටාව සමඟ නොගැලපෙන බව පෙනීම.
- පැහැදිලි කළ නොහැකි ලෙස හදිසියේ සිදු වූ ධනයේ වැඩි වීම.
- ගනුදෙනුව, කර්මාන්තයට අදාළ සාමාන්‍ය පැවැත්මෙන් පරිබාහිර ලෙස පෙනීම හෝ ගනුදෙනුකරුට ආර්ථික වශයෙන් වාසිදායක බවක් නොපෙනීම.
- ප්‍රකාශිත අරමුණු සඳහා ගනුදෙනුව අනවශ්‍ය ලෙස සංකීර්ණ වීම.
- ව්‍යාපාරයෙන් අයත් කරගැනීමට අපේක්ෂිත දේ සමඟ ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් නොගැළපීම.
- ගනුදෙනුව සඳහා තාර්කික ආර්ථික අරමුණක් නොමැති බවක් හෝ සම්බන්ධිත සංවිධානයේ ප්‍රකාශිත ක්‍රියාකාරකම් සහ ගනුදෙනුවේ අනෙක් පාර්ශවයන් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවක් පෙනෙන්නට ඇති ලාභ නොලබන හෝ පුණ්‍යායතන සංවිධානයක් ගනුදෙනුවට සම්බන්ධ වීම.

විවිධ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර අංශ සඳහා සැක කටයුතු දර්ශක (අවදානම් දර්ශක)

කැසිනෝ සහ සුදු ගෙවල්

- ගනුදෙනුකරුවන් විසින් කිසිදු ක්‍රීඩාවක නොයෙදී හෝ සුදු ඔව්ටු ඇල්ලීම අවම වශයෙන් සිදු කරමින් විපයන් මිලදී ගැනීම සහ නැවත ඒවා කැසිනෝ ව්‍යාපාරය වෙත ලබා දී මුදල් ලබා ගැනීම හෝ කැසිනෝ ව්‍යාපාරය වෙත මුදල් තැම්පත් කර නැවත එකී මුදල් ඉවත් කර ගැනීම.
- ගනුදෙනුකරු විසින් ජයග්‍රහණය කරන ලද මුදල් හෝ තැම්පතු මුදල් තෙවන පාර්ශවයක් වෙත විවිධාකාරයෙන් ගෙවන ලෙස කරනු ලබන ඉල්ලීම්.
- එකම ප්‍රතිලාභී හිමිකරුවෙකු වෙත සිය ගෙවීම් සිදු කරන ලෙස සුදු ක්‍රීඩාවේ යෙදෙන විවිධ පුද්ගලයින් කරනු ලබන ඉල්ලීම්.
- ඒකිනෙකා අතර හිලව් කිරීමේ ඔව්ටු ඉදිරිපත් කිරීම මගින් සහයෝගීව ක්‍රියා කරනු ලබන බවට පෙනී යන සුදුවේ නියැලෙන්නන්.
- ගනුදෙනුකරු නිසි පරිදි හඳුනා ගැනීමේ හෝ වෙනත් වාර්තා තබා ගැනීමේ නියමයන් මගහැරීම සඳහා කැසිනෝ විපයන් හෝ වෙනත් උපකරණ මිලදී ගැනීමට හෝ මුදල් බවට හරවා ගැනීම සඳහා පවතින ව්‍යුහය වෙනස් කිරීම.
- සුදු හා ඔව්ටු ක්‍රීඩා කරන උපකරණ වෙත මුදල් යොදවා අවම හෝ සැබෑ සුදුවකින් තොරව එම මුදල් නැවත ලබා ගැනීම.
- ගනුදෙනුකරුවන් කැසිනෝ සේවකයින් සමඟ මිතුරු වීම හෝ මිතුරු වීමට උත්සාහ කරයි.
- ගනුදෙනුකරුවෙකුට තුන්වන පාර්ශවයක් විසින් මුදල් මුදල් සපයන බව පෙනී යයි.
- සුපුරුදු ගනුදෙනුකරුවෙකු විසින් සිදු කරන ගනුදෙනු ප්‍රමාණය සහ වාර ගණන විශාල ලෙස හෝ වේගයෙන් ඉහළ යාම.
- සුදු ඔව්ටුවල දී සිටින පුද්ගලයන්ගේ මූල්‍ය තත්ත්වය හෝ රැකියාව ඔවුන්ගේ ඔව්ටු ඇල්ලීමේ ක්‍රියාකාරකම් සමඟ නොගැලපීම.
- ජයග්‍රහණය කල සුදු ක්‍රීඩකයන්ගේ ටිකට්පත් මිලට ගැනීම.
- ජයග්‍රහණය කල සුදු ක්‍රීඩකයන්ගේ ජැක්පොට් හෝ ලොතරැයි ටිකට්පත් වැඩි මුදලකට මිලදී ගැනීම.
- සුදුවකින් තොරව මුහුණත වටිනාකම කුඩා මුදල් නෝට්ටු සඳහා මුහුණත වටිනාකම වැඩි මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් හුවමාරු කර ගැනීම.
- විශාල ජයග්‍රහණ සඳහා නිතර හිමිකම් ඉදිරිපත් කිරීම.
- ගනුදෙනුකරු සුදු ක්‍රීඩා වලට සහභාගී නොවන නමුත් පැමිණ බලා සිටීම හෝ පරිශ්‍රය අවට සැරිසැරීම.
- විපයන් මගින් හෝ වෙනත් ආකාරයකින් සැලකිය යුතු වටිනාකම් වෙනත් ගනුදෙනුකරුවන් වෙත මාරු කිරීම.
- ගනුදෙනුකරුවන් සඳහා සුදු ඔව්ටු ඇල්ලීමට ආපසු ගෙවීමේදී වට්ටම් සහිතව මුදල් ණයට දීම.
- සුදු ක්‍රීඩාවේ යෙදෙන කාල පරාසය තුළ අපේක්ෂිත මුදල් අහිමිවීමේ අඩු අවදානමක් යටතේ විශාල අරමුදල් ප්‍රමාණයක් අත් කර ගැනීමට හැකිවන අයුරින් සුදු කටයුතු වල නිරත වීම සඳහා ඇති සුදු ක්‍රමවේදයන්.
- ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ අවශ්‍යතාවයන් සපුරාලීමට තොරතුරු සැපයීම සඳහා අකමැත්තක් දක්වන ගනුදෙනුකරුවන් හෝ සැක සහිත හෝ තහවුරු කර ගත නොහැකි හඳුනාගැනීමේ තොරතුරු සපයනු ලබන ගනුදෙනුකරුවන්.

නිශ්චල දේපළ අනුයෝජිතයන්

- ගනුදෙනුකරු විසින් ඥාතියෙකු (කලත්‍රයා හැර) හෝ තමන් යටතේ සිටින වෙනත් පුද්ගලයෙකු වැනි නාමිකයෙකුගේ නමින් හෝ බාල වයස්කරුවන්ගේ හෝ ගිවිසුමකට එළැඹීම සඳහා හැකියාවක් නොමැති තැනැත්තන් නැතිනම් එවැනි මිලදී ගැනීම් සිදු කිරීම සඳහා ආර්ථිකමය හැකියාවක් නොමැති වෙනත් පුද්ගලයන්ගේ නමින් දේපළ අත්කර ගැනීම/ මිලදී ගැනීම.
- ගනුදෙනුකරු විසින් ප්‍රතිලාභී හිමිකරුගේ අනන්‍යතාවය සැඟවීමට උත්සාහ කිරීම හෝ ප්‍රතිලාභියාගේ අනන්‍යතාවය සැඟවීම සඳහා ගනුදෙනුව ව්‍යුහගත කරන ලෙස ඉල්ලා සිටීම.
- ගනුදෙනුකරු ආවරණ සමාගමක් වීම සහ සමාගමේ නියෝජිතයා ප්‍රතිලාභී හිමිකරුගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීමට අකමැති වීම.
- ගනුදෙනුකරු විසින් ලබාදී ඇති ලිපිනය නොදන්නා ලිපිනයක් වීම, සාවද්‍ය බවට පෙනී යෑම හෝ එය හුදෙක් හුවමාරු ලිපිනයක් පමණක් වීම.

- ගනුදෙනුකරු දේපළ මිලදී ගනු ලැබුවත්, අදාළ මිලදී ගැනීමෙන් පසු එම දේපළ දීර්ඝ කාලයක් පුරාවට භාවිත කර නොමැති බවක් පිළිබිඹු වීම.
- දේපළ සඳහා ගෙවීම් කරන පුද්ගලයා දේපළ භාවිත කරන පුද්ගලයාගෙන් වෙනස් වන අවස්ථා.
- ගනුදෙනුකරු විසින් අවසාන මොහොතේදී මිලදී ගැනීමේ පාර්ශ්වයේ නමට වෙනත් නමක් ආදේශ කිරීම පිළිබඳව සෑහීමකට පත්වන අයුරින් හේතු පැහැදිලි නොකිරීම.
- ගනුදෙනුකරු විසින් ව්‍යවහාර මුදලින් සැලකිය යුතු ප්‍රමාණයේ මූලික ගෙවීම් සහ ඉතිරි මුදල අසාමාන්‍ය මූලාශ්‍රයකින් හෝ අක් වෙරළ බැංකු ගනුදෙනුවක් ලෙස ලබාදීම.
- ගනුදෙනුකරු විසින් දේපළ පරීක්ෂා කිරීමෙන් තොරව මිලදී ගැනීම. මෙමගින්, ගනුදෙනුකරු දේපළ සඳහා මුදල් යෙදවීම පමණක් බවත්, දේපළෙහි පිහිටීම හෝ වෙනත් ගති ලක්ෂණ කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වන බවත් තහවුරු වීම.
- ඉතා කෙටි කාලසීමාවක් තුළ දී බොහෝ දේපළ මිලදී ගැනීම සහ එම එක් එක් දේපළෙහි පිහිටීම, තත්ත්වය සහ අපේක්ෂිත අලුත්වැඩියා පිරිවැය ආදිය පිළිබඳ අඩු සැලකිල්ලක් දැක්වීම.
- දේපළ කළමනාකරණ සේවා සපයනු ලබන දේපළක් සම්බන්ධයෙන්, ආකෘතිය වෙනස් අදාළ හෝ නිවාස වැඩිදියුණු කිරීමට අදාළ ඉහළ වටිනාකමකින් යුතු ඉන්වොයිසි පත්‍ර සඳහා ව්‍යවහාර මුදලින් ගෙවීම් කර ඇති බවට ගනුදෙනුකරු හඳුනාගෙන තිබීම.
- ගනුදෙනුකරු විසින් පවත්වාගෙන යනු ලබන බවට දැන සිටින ව්‍යාපාරික කටයුත්තක් සමග ගනුදෙනුව නොගැළපීම.
- දේපළෙහි සැබෑ හෝ වෙළඳපල වටිනාකමට වඩා සැලකිය යුතු වෙනත් වටිනාකමකින් යුතුව ගනුදෙනුවට එළඹීම (වඩා ඉහළ හෝ පහළ අගයකින්).
- එකම පාර්ශ්ව අතර ඉහළ මිලක් යටතේ නැවත නැවත එළැඹෙන ගනුදෙනු මාලාවක් ලෙස දේපළ අලෙවි කිරීම.
- දේපළ මිලදී ගනු ලබන්නා විසින් දේපළ වටිනාකමට වඩා වැඩි ඉතා ඉහළ අගයකින් යුත් ණය මුදලක් ලබා ගැනීම.
- ගනුදෙනුකරු විසින් හදිසියේ ගනුදෙනුව අවලංගු කිරීම/සම්පූර්ණ වීමට පෙරාතුව අත්හැර දැමීම සහ තමා වෙත හෝ යම් තුන්වන පාර්ශ්වයක් වෙත ප්‍රතිපූර්ණ කරන ලෙස ඉල්ලා සිටීම.
- ගනුදෙනුකරු විසින් දේපළ මිලදී ගැනීම සඳහා ව්‍යවහාර මුදලින් (විද්‍යුත් මුදල් ප්‍රේෂණ ද ඇතුළත්ව) ගෙවීම් සිදු කිරීම. විශේෂයෙන්ම අදාළ දේපළ ඉහළ වටිනාකමකින් යුතු වීම හෝ ගනුදෙනුකරුගේ දැන සිටින්නා වූ පරිචය සමග එම ගනුදෙනුව නොගැළපීම සහ මිලදී ගැනීමට අදාළ අරමුදල් අක් වෙරළ රාජ්‍යකින් වූ ප්‍රේෂණයක් වීම

මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන්

ගනුදෙනුකරු සහ ගනුදෙනුකරුගේ හැසිරීම:

- ගනුදෙනුකරු ඔහුගේ සුපුරුදු ගනුදෙනු රටාවට පටහැනි ගනුදෙනුවක් හෝ ගනුදෙනු පැවැත්වීම.
- වටිනා ගල් / ලෝහ හෝ ස්වර්ණාභරණ නිෂ්පාදන මිලට ගන්නා හෝ විකුණන සුපුරුදු ගනුදෙනුකරුගේ මූල්‍ය තත්වයට හෝ ගනුදෙනු රටාවට පටහැනි ගනුදෙනුවක් හෝ ගනුදෙනු සිදු කිරීම.
- ගනුදෙනුකරු අසාමාන්‍ය ගෙවීම් ක්‍රමයක් යොදාගනිමින් වටිනා ගල් / ලෝහ හෝ ස්වර්ණාභරණ සඳහා ගෙවීම් සිදු කිරීම.
- ගනුදෙනුකරු ආර්ථිකමය ලෙස කිසිදු තර්කිකභාවයකින් තොරව විදේශ මුදල් භාවිතා කරමින් නිරන්තරව හෝ විශාල ගනුදෙනු සිදු කිරීම.
- ගනුදෙනුකරු විසින් ගනුදෙනුකරු නිසි පරිදි හඳුනා ගැනීම සඳහා පවතින අවම සීමාව අසන්න වන එහෙත් ඉක්මවා නොයන ගනුදෙනු නිරන්තරයෙන් සිදු කිරීම හෝ විශේෂයෙන් කෙටි කාලසීමාවක් තුළ එවන් ගනුදෙනුවල නිරත වන්නේ නම්, එවැනි අවස්ථා වල දී එම ගනුදෙනු වල එකතුව සැලකිය යුතු ය.
- නීත්‍යානුකූල ව්‍යාපාරික අරමුණකින් තොරව, අරමුදල්වල හිමිකරු නොවන තෙවන පාර්ශ්වයක් විසින් වටිනා ගල් / ලෝහ හෝ ස්වර්ණාභරණ නිෂ්පාදනයක් සඳහා ගෙවීම් කිරීම.
- ගනුදෙනුකරුවන් නිසි පරිදි හඳුනාගැනීමේ සහ වාර්තා තබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගනුදෙනුකරු විසින් ව්‍යාජ, වංචනික හෝ අසත්‍ය හඳුනාගැනීමේ ලේඛන භාවිත කරන බවට සැක කිරීම.
- ගනුදෙනුකරු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ බැඳියාවන් සහ අභ්‍යන්තර අනුකූලතා ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි හෝ පාලනයන් පිළිබඳව අසාමාන්‍ය ලෙස සැලකිලිමත් වීම හෝ විමසීම.
- ගනුදෙනු සම්බන්ධයෙන් ඉහළ රහස්‍යභාවයක් පවත්වා ගැනීමට ගනුදෙනුකරු උත්සාහ දැරීම. උදාහරණයක් ලෙස සාමාන්‍යයෙන් ව්‍යාපාරය තුළ සිදු කරන වාර්තා කිරීම් සිදු නොකර ලෙස ඉල්ලා සිටීම.
- ගනුදෙනුකරු වටිනා ගල් / ලෝහ හෝ ස්වර්ණාභරණ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා යොදා ගන්නා මුදල් උපයාගත් ආකාරය පිළිබඳව සිදු කරන විමසීම් වලට පිළිතුරු දීමෙන් වැළකී සිටීම.
- ගනුදෙනුකරු අපරාධ / ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ පසුබිමක් පවතින බවට ප්‍රසිද්ධියක් ඉසිලීම.
- ගනුදෙනුකරු මුදල් විශුද්ධිකරණය/ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ ක්‍රියාකාරකම් සඳහා සහය දක්වන රටකට හෝ ආයතනයකට සම්බන්ධ බව පෙනී යාම.

ඉහත සඳහන් කළ දර්ශකයන්ට අමතරව, මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන්ගේ දනුවත්බව වැඩි දියුණු කිරීම උදෙසා පහත සඳහන් සැපයුම්කරුවන් සහ සැපයුම්කරුවන්ගේ හැසිරීම් පිළිබඳ සැක සහිත දර්ශක විස්තර කෙරේ;

සැපයුම්කරු සහ සැපයුම්කරුගේ හැසිරීම:

- සැපයුම්කරු වටිනා මැණික් ගල් / ලෝහයේ වටිනාකම අවනක්සේරු හෝ අධිතක්සේරු වන ලෙස ඉන්වොයිස් කිරීම.
- වටිනා මැණික් ගල් / ලෝහ සම්බන්ධ ගනුදෙනු වලදී සැපයුම්කරු තෙවන පාර්ශ්ව භාවිතා කිරීම. උදා: කිසිදු නීත්‍යානුකූල ව්‍යාපාරික අරමුණක් නොමැතිව සැපයුම්කරු හා සම්බන්ධ නොවන තෙවන පාර්ශ්වයකට ගෙවන මුදල්.
- නීත්‍යානුකූල ව්‍යාපාරික අරමුණක් නොමැතිව සැපයුම්කරු හා සම්බන්ධතාවයක් නොමැති තෙවන පාර්ශ්වයකින් ලබා ගන්නා වටිනා ගල් / ලෝහ / ස්වර්ණාභරණ නිෂ්පාදන.
- වටිනා ගල් / ලෝහ / ස්වර්ණාභරණ නිෂ්පාදනවල ව්‍යාජ සම්භවයක් ඇති බව පෙනීම.
- සැපයුම්කරු අසාමාන්‍ය ලෙස මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ බැඳියාවන් පිළිබඳව සැලකිලිමත් වීම.
- ගනුදෙනු සම්බන්ධයෙන් ඉහළ රහස්‍යභාවයක් පවත්වා ගැනීමට සැපයුම්කරු උත්සාහ කිරීම සහ සාමාන්‍ය ව්‍යාපාර වාර්තා තබා නොගන්නා ලෙස ඉල්ලා සිටීම.
- ගනුදෙනුකරු ප්‍රතිලාභී හිමිකරුවන් හෝ සඵලදායී පාලන හිමිකාරිත්වය අනාවරණය කිරීමට අකමැති වීම.
- සැපයුම්කරු අසාමාන්‍ය ගෙවීම් මාධ්‍යයක් තුළින් මැණික් / ස්වර්ණාභරණ සඳහා ගෙවීම් කිරීමට ඉල්ලා සිටීම. උදා: තෙවන පාර්ශ්වයකගේ බැංකු ගිණුමකට මුදල් තැම්පත් කරන ලෙස ඉල්ලා සිටීම, තෙවන පාර්ශ්වයකට මුදල් භාර දෙන ලෙස ඉල්ලීම යනාදිය.
- දියමන්ති සඳහා;
 - ඔප නොදැමූ දියමන්ති වලංගු කිම්බර්ලි ක්‍රියාවලියකින් තොරව හෝ පොදුවේ පිළිගතහැකි සහතික කිරීමක් රහිත වීම
 - ඔප නොදැමූ දියමන්ති නැව්ගත කිරීමේදී වලංගු කිම්බර්ලි සහතිකයක් ඉදිරිපත් කර නොමැති වීම.
 - කිම්බර්ලි සහතිකය ව්‍යාජ එකක් ලෙස පෙනීම.
- සැපයුම්කරු මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ ඉහළ අවදානමක් සහිත රටක්/ආයතනයක් හෝ ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර ඇති පුද්ගලයෙක් සමග සම්බන්ධ බව පෙනී යාම.
- පැහැදිලි ආර්ථික හේතුවක් නොමැතිව සැපයුම්කරු මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ ඉහළ අවදානමක් සහිත රටක් හරහා වටිනා ගල් / ලෝහ ප්‍රවාහනය කිරීම.

උපග්‍රන්ථය II

V වන උපලේඛනය

රහසිගතයි

පළාත:

දිස්ත්‍රික්කය:

සැක කටයුතු ගනුදෙනු වාර්තාව		
අ.	මෙම වාර්තාව 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ අවශ්‍යතාවයට අනුකූලව සකස් කරන ලදී.	
ආ	සඳහා වූයේත් එවැනි වාර්තාවක් ඉදිරිපත් කරන තැනැත්තකුට විරුද්ධව පනතේ 12 වන වගන්තිය යටතේ සිවිල්, අපරාධ හෝ විනයානුකූල නීති කෘතා කිසිවක් පවරනු නොලැබිය යුතුය.	
අ කොටස - වාර්තාවේ තොරතුරු		
1.	වාර්තාව යවන දිනය	
2.	මෙය කලින් වාර්තාවක් වෙනුවට ඉදිරිපත් කරන්නක් ද?	ඔව් <input type="checkbox"/> නැත <input type="checkbox"/>
ආ කොටස - සැක කටයුතු ගනුදෙනුව / ක්‍රියාව පිළිබඳ තොරතුරු		
3.	සම්පූර්ණ නම (ආයතනයක් නම් ලියාපදිංචි ව්‍යාපාර / ආයතන නාමය සඳහන් කරන්න)	
4.	පදිංචි / ලියාපදිංචි ලිපිනය	
5.	ජා. හැ. අංකය/විදේශ ගමන් බලපත්‍රයේ අංකය/ව්‍යාපාර ලියාපදිංචි අංකය	
6.	ස්ත්‍රී / පුරුෂ භාවය	පුරුෂ <input type="checkbox"/> ස්ත්‍රී <input type="checkbox"/>
7.	පදිංචි රට සහ ජාතිය (පුද්ගලයෙක් නම්)	
8.	ව්‍යාපාරයේ / රැකියාවේ ස්වභාවය	
9.	රක්ෂාව (සුදුසු අවස්ථාවකදී ගනුදෙනුව සිදු කරන තැනැත්තාගේ ප්‍රධාන කාර්යය)	
10.	සේවයෝජකයාගේ නම (අදාළ වන අවස්ථාවක දී)	
11.	සම්බන්ධ විය හැකි දුරකථන විස්තර	

ඇ කොටස - සැක කටයුතු ගනුදෙනුව / ක්‍රියාවේ විස්තර	
12.	ගනුදෙනුවේ / ක්‍රියාවේ තොරතුරු
13.	සැක කිරීමේ හේතු/පසුබිම
ඇ කොටස - වාර්තා කරන තැනැත්තාගේ තොරතුරු	
14.	වාර්තා කරන දිනය
15.	අත්සන
16.	වාර්තා කරන තැනැත්තාගේ / නියෝජ්‍යායතනයේ නම
17.	ජා. හැ. අංකය
18.	තනතුර / රක්ෂාව
19.	ලිපිනය
20.	ඇමතුම් විස්තර

මාර්ගෝපදේශ-02/2019

යොමු අංකය: 037/08/001/0036/019

2019 සැප්තැම්බර් 02

ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී / හිමිකරු වෙත

හිතවත් මහත්මයාණෙනි/මහත්මියණි,

2019 අංක 02 දරන නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සඳහා ප්‍රතිලාභී හිමිකම හඳුනාගැනීම පිළිබඳ මාර්ගෝපදේශ

ඉහත සඳහන් මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වන අතර, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ 2018 අංක 1 දරන නමෝද්දිෂ්ට මූල්‍ය නොවන ව්‍යාපාර (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සමඟ කියවිය යුතු වේ.

මෙයට විශ්වාසී,
 ඊ. එච්. මොහොට්ටි
 වැඩබලන අධ්‍යක්ෂ / මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත්: අනුකූලතා නිලධාරීන්

2019 අංක 02 දරන නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සඳහා ප්‍රතිලාභී හිමිකම හඳුනාගැනීම පිළිබඳ මාර්ගෝපදේශ

I කොටස

හැඳින්වීම

- 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (මෙහි මින්මතු "පනත" යනුවෙන් සඳහන් කරනු ලබන) 15 (1) (ඒ) වගන්තියට අනුකූලව මෙම මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබේ. පනත යටතේ පවරා ඇති බලතල අනුව ක්‍රියාකරමින්, මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2018 ජනවාරි 10 වන දින අංක 2053/20 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින්, පනතෙහි 33 වන වගන්තියේ අර්ථ දැක්වන ලද නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයන්හි නියැලී සිටින ආයතනවලට, නිකුත් කරන ලද දිනයේ සිට බලාත්මක වන පරිදි, 2018 අංක 01 දරන නමෝද්දිෂ්ට මූල්‍ය නොවන ව්‍යාපාර (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ) රීති (මෙහි මින් මතු නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති යනුවෙන් සඳහන් කරනු ලබන) නිකුත් කරන ලදී. නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති අංක 43 යටතේ අර්ථ දැක්වා ඇති පරිදි තෛතික පුද්ගලයෙකු හෝ තෛතික වැඩපිළිවෙලක අවසාන ප්‍රතිලාභී හිමිකරු වන තැනැත්තා හඳුනා ගැනීම සහ අනන්‍යතාව තහවුරු කරගැනීම පිණිස යෝග්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ප්‍රතිපාදන, ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති වල අඩංගු අනෙකුත් කරුණු අතර, අංක 10 - 13, 17 - 19 යන රීති මගින් ස්ථාපිත කර ඇත.
- පනත යටතේ අර්ථ දැක්වා ඇති පරිදි පහත දැක්වෙන ව්‍යාපාර හා වෘත්තීන් නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර ලෙස සලකනු ලැබේ.
 - අන්තර්ජාලය මගින් එවැනි යම් ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයකු ද ඇතුළුව කැසිනෝ/සුදු ගෙවල්/ ලොතරියියක් පවත්වාගෙන යාම.

- b) නිශ්චල දේපල මිලට ගැනීම හා විකිණීමට අදාළව, තම ගනුදෙනුකරුවන් සඳහා ගනුදෙනුවල යෙදෙන නිශ්චල දේපල අනුයෝජිතයින්.
 - c) ලෝහ හා ගල් ඇතුළුව එහෙත් ඒවාට සීමා නොවූ වටිනා ලෝහ වෙළඳුන් සහ මැණික් හා අඩ මැණික් ගල් වෙළඳුන්.
 - d) නීතිඥයින්, නොතාරිස්වරුන්, වෙනත් ස්වාධීන නීති වෘත්තිකයන්/ මණ්ඩලිකාරීවරුන්.
 - e) භාර හෝ සමාගම් සේවා සපයන්නන්.
3. මෙම මාර්ගෝපදේශ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සඳහා ප්‍රතිලාභී හිමිකරු හඳුනා ගැනීම, අන්‍යන්‍යතාව තහවුරු කරගැනීම සහ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති ක්‍රියාත්මක කිරීම පිණිස සහාය සපයයි. මෙම මාර්ගෝපදේශ සවිස්තරාත්මක නොවන අතර, කිසිදු නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක් කෙරෙහි නීත්‍යානුකූලව බැඳීම් ඇති නොකරන්නා සේම, මූල්‍ය බුද්ධි ඒකකය වෙතින් ලබාදෙන නෛතික උපදේශයක් සංස්ථාපනය කිරීමක්ද නොවේ. තවද, පනත යටතේ හෝ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති යටතේ පවතින අනුකූලතා බැඳීම් කිසිවකින් මූල්‍ය නොවන ව්‍යාපාර නිදහස් කරන්නක් වශයෙන් මෙම මාර්ගෝපදේශ වල අඩංගු කිසිවක් අර්ථකථනය නොකළ යුතුය.

II කොටස

අ) ප්‍රතිලාභී හිමිකරු අර්ථ දැක්වීම

- 4. "ප්‍රතිලාභී හිමිකරු" යන්නෙන් ගනුදෙනුකරුවකුගේ අත්‍යන්ත හිමිකාරීත්වය දරන හෝ ගනුදෙනුකරුගේ පාලනය සහිත ස්වභාවික තැනැත්තකු නැතහොත් ගනුදෙනුව පවත්වනු ලබන්නේ යම් තැනැත්තකුගේ ප්‍රතිලාභය සඳහා ද, ඒ තැනැත්තා අදහස් වන අතර යම් තැනැත්තකුගේ හෝ නෛතික වැඩපිළිවෙලක සක්‍රිය ලෙස අත්‍යන්ත පාලනය දරනු ලබන තැනැත්තකු ඊට ඇතුළත් වේ.
- 5. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර, තනි පුද්ගල ගනුදෙනුකරුවන් සමඟ මෙන්ම ආයතනික ගනුදෙනුකරුවන් සමඟ ද ගනුදෙනු සිදු කිරීම හෝ ව්‍යාපාරික සබඳතා ඇති කර ගැනීම සිදු කරයි. ආයතනික ගනුදෙනුකරුවන් සමඟ ගනුදෙනු කිරීම ස්වභාවික තැනැත්තකු හෝ, "නෛතික පුද්ගලයෙක්" හෝ "නෛතික වැඩපිළිවෙලක්" සමඟ කෙරෙන ඕනෑම ගනුදෙනුවක් විය හැකිය. "නෛතික පුද්ගලයෙක්" යන්නෙහි අර්ථය "මූල්‍ය නොවන ව්‍යාපාරයක් සමඟ ස්ථිර ගනුදෙනුකාර සම්බන්ධතාවයක් තහවුරු කිරීමට හැකියාව ඇති හෝ අන්‍යාකාරයකින් දේපල අයත් වන යම් ස්වභාවික තැනැත්තකු නොවන අස්ථිත්වයක් අදහස් වන අතර, එයට සමාගමක්, සංස්ථාවක්, පදනමක්, හවුල් ව්‍යාපාරයක් හෝ සංගමයක් ඇතුළත් වේ". "නෛතික වැඩපිළිවෙලක්" යන්නට "ප්‍රකාශිත භාරයක්", භාරකාර ගිණුමක් හෝ නාමිකයෙක්" ඇතුළත් වේ.
- 6. අවසාන ප්‍රතිලාභී හිමිකරු හෝ හිමිකරුවන් වන තැනැත්තා/තැනැත්තන් නිශ්චය කිරීම නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයෙහි වගකීමකි. අවසාන ප්‍රතිලාභී හිමිකරු අනිවාර්යයෙන්ම ස්වභාවික තැනැත්තකු විය යුතු අතර සමාගමක්, සංවිධානයක් හෝ නීතිමය වැඩපිළිවෙලක් විය නොහැක. ගනුදෙනුකරුවෙකු සමඟ සම්බන්ධිත ප්‍රතිලාභී හිමිකරුවන් කිහිප දෙනෙකු සිටිය හැක.
- 7. ගනුදෙනුකරු ස්වභාවික තැනැත්තෙක් වන්නේ නම්, ඔහු වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් ඉදිරිපත් වන බවට හෝ ගනුදෙනුකරුගේ දේපල සම්බන්ධ ප්‍රතිලාභී හිමිකරු වෙනයම් තැනැත්තකු වන බවට පෙන්නුම් කිරීමට තරම් සාධාරණ පදනමක් නොපවතින්නේ නම්, එකී තැනැත්තා ප්‍රතිලාභී හිමිකරු ලෙස සැලකිය හැකිය. ගනුදෙනුකරු වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් ක්‍රියා කරන්නේ නම්, එම පුද්ගලයා ප්‍රතිලාභී හිමිකරු නොවිය හැකිය.

ආ) ප්‍රතිලාභී හිමිකරු හඳුනා ගැනීම වැදගත් වන්නේ ඇයි?

- 8. සමාගම්, භාර, පදනම්, හවුල් ව්‍යාපාර වැනි සංස්ථාපිත ආයතන සහ වෙනත් ආකාරයේ නෛතික පුද්ගලයන් සහ වැඩපිළිවෙලවල් විවිධාකාර වාණිජ හා ව්‍යවසායක ක්‍රියාකාරකම් සිදු කරයි. කෙසේ වුවත්, සංස්ථාපිත ආයතන ආර්ථිකය තුළ ඉතා වැදගත් හා නීත්‍යානුකූල භූමිකාවක් ඉටු කළද යම් යම් තත්වයන් යටතේ, එම ආයතන, මුදල් විශුද්ධිකරණය¹, අල්ලස් හා දූෂණය, අත්‍යන්තර වෙළඳාම, බදු වංචා, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම² සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් ඇතුළු අයථා අරමුණු සඳහා අවභාවිත කර ඇත. මෙයට හේතුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් වූ නිර්දේශයන් මගහැරීමට උත්සාහ කරන අපරාධකරුවන්ගේ හිමිකාරීත්වය සහ අයථා මූල්‍ය සැලවීම කෙරෙහි සංස්ථාපිත ආයතන ආකර්ශනීය මාර්ගයක් සපයන බැවිනි.
- 9. මූල්‍ය කාර්ය සාධක බලකාය, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ මන්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් කරන ලද විවිධ අධ්‍යයනයන් මගින් මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළු අයථා අරමුණු සඳහා සංස්ථාපිත ආයතන අවභාවිත කිරීම පිළිබඳව හඳුනාගෙන ඇත. පොදුවේ ගත් කල, ප්‍රතිලාභී හිමිකාරීත්ව පිළිබඳ ප්‍රමාණවත්, නිවැරදි හා කාලෝචිත තොරතුරු හිඟතාවය හේතුවෙන්:
 - අ) අපරාධකරුවෙකු ලෙස හඳුනා ගත් හෝ අපරාධකරුවෙකු ලෙස සැක කටයුතු පුද්ගලයකුගේ අන්‍යන්‍යතාවය,
 - ආ) සංස්ථාපිත ආයතනයක් විසින් සිදු කරනු ලබන ගනුදෙනුවක සැබෑ අරමුණ සහ/හෝ
 - ඇ) සංස්ථාපිත ආයතනයක් හා සම්බන්ධ අරමුදල්වල මූල්‍ය ගෝ භාවිතය
 ආදිය වසන් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම සඳහා පහසුකම් සපයයි.

III කොටස

ප්‍රතිලාභී හිමිකරු සනාථ කර ගැනීම

අ) ගනුදෙනුවක් සිදු කරනු ලබන්නේ කා වෙනුවෙන්ද?

- 10. ප්‍රතිලාභී හිමිකාරීත්වය නිර්වචනයේ ඇති එක අංගයක් වන්නේ යම් පුද්ගලයෙක් ගනුදෙනුවක් සිදු කරනු ලබන්නේ කා වෙනුවෙන්ද

1 1917 අංක 7 දරන භාර ආඥාපනතෙහි 3 වන වගන්තිය, 2018 අංක 6 දරන භාර (සංශෝධන) පනතෙහි ("භාර සංශෝධන පනත") 2 වන වගන්තියෙන් සංශෝධනය වූ පරිදි, 'ප්‍රකාශිත භාරයක්' යන්නෙන් භාරයේ කතා විසින් භාරයේ අරමුණ නිශ්චිතව දක්වමින්, සාමාන්‍යයෙන් ලිඛිත වූ සාධන පත්‍රයක් මගින් ඇති කරනු ලබන භාරයක් අදහස් වන අතර, එහෙත් ඊට අනුමත භාරයක් හෝ තත්වාකාර භාරයක් ඇතුළත් නොවේ.

2 මුදල් විශුද්ධිකරණය යනු 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි 3 වන වගන්තියේ සඳහන් කර ඇති මුදල් විශුද්ධිකරණ වරදක් වේ.

3 ත්‍රස්තවාදයට මුදල් සැපයීම යනු 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනතෙහි 3 වන වගන්තිය ප්‍රකාර වරදක් සංස්ථාපනය කෙරෙන අදහස් වේ.

යන්නයි. මෙම තැනැත්තා ගනුදෙනුකරුගේ සේවාදායකයා වුවද විය හැකිය. උදාහරණයක් ලෙස, 'B' පුද්ගලයා වෙනුවෙන් 'A' පුද්ගලයා කලින් කල ගනුදෙනුවක් සිදු කරන බව නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරය දැනී නම්, ගනුදෙනුවේ පාර්ශ්වකරුවෙකු වන 'A' පුද්ගලයා සහ 'B' පුද්ගලයා ඇතුළු වෙනත් ප්‍රතිලාභී හිමිකරුවන් හඳුනාගෙන අනන්‍යතාව තහවුරු කළ යුතුය.

11. ගනුදෙනුකරු වෙනුවෙන් ගනුදෙනු හෝ ගනුදෙනුකරු වෙනුවෙන් වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීමට පුද්ගලයෙකුට අධිකාරිය ලබා දී ඇති විට ගනුදෙනුකරු වෙනුවෙන් ක්‍රියා කරන්නේයැයි අදහස් කෙරේ. කෙසේ වෙතත්, 'ක්‍රියා කිරීමට ඇති අධිකාරිය' 'සඵලදායී පාලනය' සමඟ වරදවා වටහා නොගත යුතුය. ගනුදෙනුකරුවෙකු වෙනුවෙන් වෙනත් පුද්ගලයන් ක්‍රියා කරන විටද එම පුද්ගලයා අත්‍යවශ්‍යයෙන් ම එම ගනුදෙනුකරුගේ ප්‍රතිලාභී හිමිකරුවන් නොවන අවස්ථා ද පැවතිය හැක.
12. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයන් විසින් ගනුදෙනුකරු වෙනුවෙන් ක්‍රියා කරන ස්වභාවික තැනැත්තන් හඳුනාගෙන එවැනි පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කර ගත යුතුය⁴. ගනුදෙනුකරු වෙනුවෙන් ක්‍රියා කිරීමට එවැනි පුද්ගලයෙකුට ඇති අධිකාරිය, එසේ අධිකාරිය පවරා දුන් පුද්ගලයින්ගේ නිදර්ශක අත්සන් ඇතුළු ලේඛනමය සාක්ෂි මගින් තහවුරු කර ගත යුතුය.

ආ) නෛතික පුද්ගලයින්ගේ ප්‍රතිලාභී හිමිකරුවන් හඳුනා ගැනීමේ මූලිකාංග


13. නෛතික පුද්ගලයෙකුගේ ප්‍රතිලාභී හිමිකරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලියේ දී සලකනු ලබන ප්‍රධාන මූලිකාංග පහත දැක්වේ.
 - I. නෛතික පුද්ගලයාගේ හිමිකාරීත්වයෙන් සියයට දහයකට (10%) වඩා හිමි හෝ පාලනය කරන ස්වභාවික තැනැත්තා/තැනැත්තන් කවුරුන්ද? (පාලන හිමිකාරීත්වය)
 - II. නෛතික පුද්ගලයාගේ "සඵලදායී පාලනය" කුමන ස්වභාවික තැනැත්තා/තැනැත්තන් සතුව පවතී ද? (සඵලදායී පාලනය)
 - III. ගනුදෙනුව සිදු කරනු ලබන්නේ කුමන ස්වභාවික තැනැත්තා/තැනැත්තන් වෙනුවෙන්ද? (ගනුදෙනුවක් සිදු කරනු ලබන්නේ කා වෙනුවෙන්ද)

මූලිකාංග I - පාලන හිමිකාරීත්වය

14. නෛතික පුද්ගලයන් වන ගනුදෙනුකරුවන්ගේ හිමිකාරීත්වය සහ පාලන ව්‍යුහය, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයන් විසින් අවබෝධ කර ගත යුතුය⁵. අන්‍යන්ත පාලන හිමිකාරීත්වය අර්ථ දැක්වෙන්නේ "නෛතික පුද්ගලයෙකුගේ ප්‍රාග්ධනයෙන් සියයට දහයකට වඩා සැපයීමෙන් උපචිත වන යම් සම්බන්ධතාවයක්" ලෙසය. ඒ අනුව, මෙම මූලිකාංග යටතේ, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයන් විසින් නෛතික පුද්ගලයාගේ කොටස් හිමිකාරීත්වයෙන් 10% කට වඩා වැඩි කොටස්හිමි කොටස් හිමියන්, ප්‍රතිලාභී හිමිකරුවන් ලෙස හඳුනා ගැනීමට අවශ්‍ය වේ. නෛතික පුද්ගලයෙකු වන ගනුදෙනුකරුගේ 10% වඩා වැඩි හිමිකාරීත්වයක් පැවතීම, පාලන බැඳියාව සඳහා නියමිත සීමාව ලෙස අර්ථ නිරූපණය කරනු ලැබේ⁶. පහත රූප සටහනේ දක්වා ඇති පරිදි සමස්ත හිමිකාරීත්වය සෘජු මෙන්ම වක්‍රාකාරව පැවතිය හැකිය.

1 වන රූප සටහන: සෘජු කොටස් හිමිකාරීත්වය

නෛතික පුද්ගලයකු වන 'A සමාගම' නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක ගනුදෙනුකරුවෙකි. A, B, C, D සහ E යන අය 'A සමාගමේ' සෘජු කොටස් හිමියන් වන අතර B, C සහ D යනු 10% ට වඩා හිමිකාරීත්වය ලබන ප්‍රතිලාභී හිමිකරුවන් වේ.




15. ඊට අමතරව, පහත පරිදි වක්‍ර හිමිකාරීත්ව ව්‍යුහයන් තිබිය හැකිය.

2 වන රූප සටහන: වක්‍ර කොටස් හිමිකාරීත්වය

'A සමාගම' යනු නෛතික පුද්ගලයකු වන අතර, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක ගනුදෙනුකරුවෙකි. A සමාගමේ කොටස් වලින් 100%ක් A මව් සමාගම දරන අතර B, C, D, E, F සහ G යන අය A මව් සමාගමේ කොටස්කරුවන් වේ.


4 නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතීන්හි 11 වන රීතියට යොමු වන්න.
 5 නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතීන්හි 17 වන රීතියට යොමු වන්න.
 6 නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතීන්හි 18(අ) වන රීතියට යොමු වන්න.



16. ඇතැම් ව්‍යාපාර සංකීර්ණ හිමිකාරීත්ව ව්‍යුහයන් පවත්වා ගෙන යාම හේතුවෙන් අවසාන ප්‍රතිලාභී හිමිකරු අවබෝධ කර ගැනීමට අපහසු වේ.


3 වන රූප සටහන: සෘජු හා වක්‍ර කොටස් හිමිකාරීත්වය

‘B සමාගම’ නෛතික පුද්ගලයකු වන අතර නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක ගනුදෙනුකරුවෙකි. B සමාගමේ කොටස් වලින් 95% ක් C සමාගම දරන අතර, ඉතිරි 5% A විසින් දරයි. එමෙන්ම, A විසින් C සමාගමේ 100% කොටස් හිමිකාරීත්වය දරයි.



4 වන රූප සටහන: විවිධ මට්ටමේ වක්‍ර කොටස් හිමිකාරීත්වය

නෛතික පුද්ගලයකු වන ‘ABC සමාගම’, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක ගනුදෙනුකරුවෙකි. ‘PQR සමාගම’ සහ ‘XYZ සමාගම’ යන දෙකම ‘ABC සමාගම’ හි කොටස් වලින් 50% බැගින් කොටස් හිමිකාරීත්වයක් දරනු ලැබේ. ‘PQR සමාගම’ හි කොටස් පිළිවෙලින් D (10%) ක්ද, ‘LMN සමාගම’ (60%) ක්ද, ‘STR සමාගම’ (5%) ක්ද සහ ‘IOD සමාගම’ (25%) ක්ද වශයෙන් හිමිකාරීත්වය දරනු ලැබේ. කෙසේ වෙතත්, Z යන අය ‘LMN සමාගම’ හි කොටස් වලින් 100% ක්ද, Y යන අය ‘STR සමාගම’ හි කොටස් වලින් 100% ක්ද X යන අය ‘IOD සමාගම’ හි කොටස් වලින් 100% ක්ද දරනු ලබයි. තවද, ‘XYZ සමාගම’ හි 100% කොටස් යන අය සතුව ඇත.




17. නෛතික පුද්ගලයන් වන සමහර ගනුදෙනුකරුවන් ගේ හිමිකාරීත්වය 10% ට වඩා අඩු අයිතියක් ඇති තැනැත්තන් විශාල සංඛ්‍යාවක් අතර බෙදී තිබිය හැක. එවැනි අවස්ථාවකදී, කිසිම පුද්ගලයෙකු සතුව සියයට දහයකට වඩා (10%) වැඩි හිමිකාරීත්වයක් නොමැති බැවින්, පහත දැක්වෙන සඵලදායී පාලනය යන මූලිකාංගය ප්‍රතිලාභී හිමිකරු තීරණය කිරීම සඳහා වඩාත් යෝග්‍ය වේ.

මූලිකාංග II - සඵලදායී පාලනය

18. සඵලදායී පාලනය යනු නෛතික පුද්ගලයෙකුගේ ප්‍රතිලාභී හිමිකම තීරණය කිරීමේදී වැදගත් වන තවත් එක අංගයකි. සඵලදායී පාලනය සෘජු හෝ වක්‍ර මෙන්ම විධිමත් හෝ අවිධිමත් විය හැකිය. සෘජු හා විධිමත් අවස්ථාවකදී, නෛතික පුද්ගලයා කෙරෙහි පවතින සඵලදායී පාලනය ක්‍රියාත්මක කරනු ලබන ස්වභාවික තැනැත්තා හඳුනා ගැනීම සඳහා එම නෛතික පුද්ගලයාගේ පාලන ව්‍යුහය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. නෛතික පුද්ගලයෙකු වන ගනුදෙනුකරුවෙකු සම්බන්ධයෙන් සඵලදායී පාලකයා/පාලකයන් තීරණය කිරීමේදී, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයන් පහත සඳහන් දේ සලකා බැලිය යුතුය,
 - (අ) ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ සාමාජිකයෙකු බඳවා ගැනීමට හෝ සේවයෙන් පහ කිරීමට හැකියාව ඇති ස්වභාවික තැනැත්තකු;
 - (ආ) අධ්‍යක්ෂවරුන් පත් කිරීමට හෝ සේවයෙන් පහ කිරීමට හැකියාව ඇති ස්වභාවික තැනැත්තකු;
 - (ඇ) නෛතික පුද්ගලයාගේ/වැඩපිළිවෙලෙහි දෛනික හෝ නිත්‍ය මෙහෙයුම් සම්බන්ධයෙන් පාලන අයිතිය සහිත ජ්‍යෙෂ්ඨ මට්ටමේ කළමනාකරුවන් (උදා: ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රධාන මූල්‍ය නිලධාරී හෝ කළමනාකාර අධ්‍යක්ෂ).
19. ස්වභාවික තැනැත්තන් විසින් නෛතික පුද්ගලයන් පහත ආකාරයටද පාලනය කරනු ලැබිය හැක.
 - (අ) විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරියෙකු / කළමනාකාර අධ්‍යක්ෂ වැනි තනතුරු දරන පුද්ගලයන් හෝ නෛතික පුද්ගලයාගේ හිමිකාරීත්වය දරන පුද්ගලයන් සමඟ පවතින පුද්ගලික සම්බන්ධතා;
 - (ආ) නෛතික පුද්ගලයාගේ මූල්‍ය සම්බන්ධතා කෙරෙහි පවතින සැලකිය යුතු අධිකාරීත්වය (නෛතික පුද්ගලයා වෙනුවෙන් ගිණුම් පවත්වාගෙන යන මූල්‍ය ආයතන ද ඇතුළුව) සහ නෛතික පුද්ගලයාගේ පවත්වාගෙන යනු ලබන මූල්‍යමය සම්බන්ධතා පිළිබඳ පවතින සැලකිය යුතු අධිකාරීත්වය;
 - (ඇ) ආයතනයේ මූල්‍යකරණ කටයුතුවලට සම්බන්ධ වීම මගින් හෝ සමීප පවුල් සබඳතා, කලක් තිස්සේ පැවතගෙන එන හෝ ගිවිසුම්ගත සම්බන්ධතා හේතුවෙන් හිමිකාරීත්වයක් නොමැතිව වුවද පාලනය කිරීම;
 - (ඈ) පාලනය කිසි විටෙකත් ක්‍රියාත්මක නොකළද, නෛතික පුද්ගලයෙකු සතු වත්කම් භාවිතා කිරීම, භුක්ති විඳීම හෝ ප්‍රතිලාභ ලබා ගැනීම.

5 වන රූප සටහන: ඵලදායී පාලනය

නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක ගනුදෙනුකරුවකු වන A සමාගම යන නෛතික පුද්ගලයාගේ ප්‍රධාන මූල්‍ය ප්‍රභවය වන ABC බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා G යන අයයි. එවැනි අවස්ථාවකදී G යන අය විසින් සමාගමේ හිමිකාරීත්වයෙන් සියයට දහයකට වඩා (10%) අඩු කොටස් හිමිකාරීත්වයක් දැරුවද, ABC බැංකුව හරහා 'A සමාගම' වෙත සඵලදායී පාලනයක් ඔහු සතු වේ. තවද, මෙවැනි අවස්ථාවකදී, G යන අය සඵලදායී පාලනයක් තුළින් A සමාගමෙහි ප්‍රතිලාභී හිමිකරුවෙකු ලෙස සැලකිය යුතුය.



20. ඉහත (13 - 17) යටතේ කිසිදු ස්වභාවික තැනැත්තකු හඳුනා නොගත් විට, ජ්‍යෙෂ්ඨ කළමනාකාර නිලධාරී තනතුරු දරන ස්වභාවික තැනැත්තන් හඳුනාගැනීමට සහ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම පිණිස නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයන් විසින් සාධාරණ පියවර ගත යුතුය.

ඇ) නෛතික වැඩපිළිවෙලයන්හි ප්‍රතිලාභී හිමිකරු හඳුනා ගැනීම

21. නෛතික හිමිකාරීත්වය සහ ප්‍රතිලාභී හිමිකාරීත්වය වෙන් වෙන්ව පැවතීම සෑම භාරයකටම පොදු ලක්ෂණයක් වේ. නෛතික හිමිකාරීත්වය සැමවිටම භාරකරු සතු වේ. ප්‍රතිලාභී හිමිකාරීත්වය භාර කතෘන්, භාරකරුවන් හෝ ප්‍රතිලාභීන් විසින් තනි තනිව හෝ සාමූහිකව දරනු ලැබිය හැකිය.
22. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් (පාලන දාමය හෝ හිමිකම් හරහා පාලනය කරන අයද ඇතුළුව) භාර කතෘන් ගේ, භාරකරුවන්ගේ, ප්‍රතිලාභියා හෝ ප්‍රතිලාභීන්ගේ සහ භාරය කෙරෙහි සඵලදායී පාලනයක් කල හැකි අනෙකුත් ඕනෑම ස්වභාවික තැනැත්තකුගේ අනන්‍යතාවය ඇතුළුව භාරයකට අදාළ තොරතුරු හඳුනාගැනීමට සහ එම තොරතුරු තහවුරු කර ගැනීමට සාධාරණ පියවර ගතයුතු වේ⁷.
23. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් භාර ලියකියවිලි (භාර ඔප්පුව, භාර ලේඛන, භාර ප්‍රකාශය) ලබා ගත යුතු අතර එම භාර ලේඛනයේ ප්‍රතිපාදනයන්ට අදාළ පාලන බල ප්‍රදේශයේ නෛතික රාමුව තුළ සම්පූර්ණයෙන්ම වටහා ගත යුතුය. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරය විසින් අදාළ ලේඛනය ස්වාධීනව තහවුරු කරගැනීමට සාධාරණ පියවර ගත යුතු වේ. (උදා: භාර ලියාපදිංචිය, නොතාරිස්).

IV කොටස

ප්‍රතිලාභ හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු සැඟවිය හැකි ක්‍රම

24. ප්‍රතිලාභී හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු පහත ආකාරද ඇතුළුව විවිධ ආකාර මගින් සඟවා තැබිය හැකිය.
 - අ) ඡේල් සමාගම්⁸ භාවිතා කිරීම (විවිධ ආකාරයේ හිමිකාරීත්ව ව්‍යුහයන් සමඟ ස්ථාපිත කළ හැකි). විශේෂයෙන්ම ඡේල් සමාගම් විදේශීය හිමිකාරීත්වයට සම්බන්ධ නම්, එහි බලපෑම ගෝලීය වශයෙන් වුවද ව්‍යාප්ත විය හැක.
 - ආ) සංකීර්ණ හිමිකාරීත්ව සහ පාලන ව්‍යුහයන් විවිධ හිමිකාරීත්ව මට්ටම් වලින් සමන්විත වේ. ඇතැම් අවස්ථාවන්හිදී එය පුද්ගලයෙකුගේ නමින් පැවතිය හැකි අතර තවත් විටකදී එය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ හිමිකාරීත්ව දාමයක් ලෙසද පැවතිය හැකිය.
 - ඇ) කිසිදු සම්බන්ධතාවයක් සොයාගත නොහැකි තෙවන පාර්ශවයන්ගේ නම් යටතේ දේපළ මිලදී ගැනීම,
 - ඈ) නෛතික පුද්ගලයින් අධ්‍යක්ෂවරුන් ලෙස යොදා ගැනීම,
 - ඉ) විධිමත් නාමික කොටස් හිමියන්⁹ සහ අධ්‍යක්ෂවරුන් එම කොටස් හිමියන් හෝ අධ්‍යක්ෂවරුන්ව නම් කරන ලද පුද්ගලයාගේ අනන්‍යතාව සඟවා පැවතීම,
 - ඊ) සමීප මිතුරන් සහ පවුලේ අය වැනි අවිධිමත් නාමික කොටස් හිමියන් සහ අධ්‍යක්ෂවරුන්,

⁷ තිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතින්හි 19 වන රීතියට යොමු වන්න.
⁸ ඡේල් සමාගම් යනු, සැලකිය යුතු මෙහෙයුම් කටයුතු හෝ අදාළ වත්කම් යනාදියද රහිත හොඳින් පැවැත්මකද නොමැතිව සංස්ථාපිත සමාගමකි.
⁹ නම් කරන ලද කොටස්කරුවකු ලෙස හැඳින්වෙනුයේ, සැබෑ හිමිකරු හෝ ප්‍රතිලාභී හිමිකරු වෙනුවෙන් කොටස් හිමිකාරීත්වය තබාගන්නා සමාගම් සාමාජිකයන්ට ය. ඔහු/ඇය කොටස් වල ලියාපදිංචි හිමිකරු වේ. නම් කරන ලද කොටස්කරු විසින් භාරකාර ගිවිසුමක් යටතේ කොටස් තබා ගනු ලැබේ.

- උ) වත්කම් වල නෛතික හිමිකාරීත්වය සහ ප්‍රතිලාභී හිමිකාරීත්වය වෙන් කිරීමට ඉඩ සලසන භාරයන් සහ වැඩපිළිවෙලවල්, සහ
- උ9) නෛතික පුද්ගලයන් ස්ථාපනය කිරීමේදී, ගණකාධිකාරීවරුන්, නීතිඥයන්, නොතාරිස්වරුන්, භාර සහ සමාගම් සේවා සපයන්නන් වැනි වෘත්තීය අතරමැදියන් භාවිතා කිරීම.

නෛතික පුද්ගලයකුගේ ප්‍රතිලාභී හිමිකරුවන් හඳුනා ගැනීම පිළිබඳ සිද්ධි අධ්‍යයනය සීමාසහිත ABC සමාගම යනු 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති සීමිත වගකීමක් සහිත පුද්ගලික සමාගමකි. මෙම සමාගම ඉඩමක් මිලදී ගැනීම සඳහා නිශ්චල දේපළ වෙළඳාම් අනුයෝජනයක වෙත පැමිණෙන ලදී.

සීමාසහිත ABC සමාගමේ කොටස් වලින් 30% ක් A යන අය සතුව ඇති අතර ඉතිරි 70% සීමාසහිත XYZ සමාගම සතුව පවතී. තවදුරටත්, සී/ස ABC සමාගමෙහි කළමනාකරණ අධ්‍යක්ෂ S වන අය අතර අධ්‍යක්ෂක මණ්ඩලය ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා ගෙන් සමන්විත වේ.

මෙම උදාහරණයේ දී නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතීන්හි 17 වන රීතියට අනුකූලව නිශ්චල දේපළ වෙළඳාම් අනුයෝජනයා විසින් සී /ස ABC සමාගම සම්බන්ධයෙන් පහත සඳහන් දෑ හඳුනා ගත යුතු වේ.

1. ගනුදෙනුකරුගේ ව්‍යාපාරයේ ස්වභාවය, එහි හිමිකාරීත්වය සහ පාලන ව්‍යුහය;
 - සී/ස ABC සමාගමෙහි හිමිකාරීත්වය A (කොටස් වලින් 30%) සහ සීමාසහිත XYZ සමාගම (කොටස් වලින් 70%);
 - ආයතනයේ හිමිකාරීත්ව ව්‍යුහය සීමාසහිත ABC සමාගම යනු පවුලේ සාමාජිකයින්ට අයත් ව්‍යාපාරයක් වන අතර පුද්ගලිකව වෙළඳාම් කරනු ලැබේ;
2. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයන් විසින් නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතීන්හි 17 (ආ) රීතියට අනුව ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම සහ අනන්‍යතාවය තහවුරු කර ගත යුතු වේ.
 - අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයින්, ඔවුන් සතුව ඇති (S යන අයගේ පවුල) සඵලදායී පාලනය හේතුවෙන් හඳුනා ගත යුතු ය.
3. නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතීන්හි 18 වන රීතියට අනුව ප්‍රතිලාභී හිමිකරුවන් හඳුනාගැනීම සහ අනන්‍යතාවය තහවුරු කර ගත යුතු වේ.
 - හිමිකාරීත්වයෙන් 10% කට වඩා ඇති බැවින්, A යන අය හඳුනා ගැනීම සහ අනන්‍යතාවය තහවුරු කිරීම සිදු කළ යුතුය.
 - 70% කට වඩා කොටස් දරන සී/ස XYZ සමාගම පාලනයට සම්බන්ධ වන බැවින් එම සමාගමෙහි 10% ක් හෝ ඊට වඩා කොටස් සෘජුව හෝ වක්‍රව හිමිකාරීත්වය දරනු ලබන හෝ පාලනය කරනු ලබන සියලුම තැනැත්තන් හඳුනා ගත යුතු ය.
 - කෙසේ වෙතත්, මෙවැනි අවස්ථාවක දී, සමාගමේ කොටස් වලින් 10% ප්‍රමාණයක් සැපිරීමට ප්‍රමාණවත් තරම් කොටස් සංඛ්‍යාවක් XYZ සමාගම තුළින් යම් පුද්ගලයෙකු හට හිමිව තිබේදැයි තීරණය කිරීම පිණිස හෝ එවැනි පුද්ගලයෙකු නොමැති බවට තීරණය කළ හැකි වන තෙක් නිශ්චල දේපළ අනුයෝජන විසින් තවදුරටත් පරීක්ෂාවන් සිදු කළ යුතුය.
 - නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරය විසින් මෙම තොරතුරු ලබාගත් ආකාරය සහ තොරතුරු වල නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර.

V වන කොටස

ප්‍රතිලාභී හිමිකාරීත්ව තොරතුරු හඳුනා ගැනීම සහ තහවුරු කිරීම සඳහා ඔබ කල යුතු දේ මොනවාද?

25. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින්, නෛතික පුද්ගලයින් සහ නෛතික වැඩපිළිවෙලවල් වනු ලබන ගනුදෙනුකරුවන් ගේ ප්‍රතිලාභී හිමිකරුවන් හඳුනා ගැනීම හා ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම පිණිස සාධාරණ ක්‍රියාමාර්ග ගැනීම සිදු කරයි.
26. ඒ අනුව ප්‍රතිලාභී හිමිකරු හඳුනා ගැනීම අනිවාර්ය වේ. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් ගනුදෙනුකරුවකුගේ ප්‍රතිලාභී හිමිකරුවන් කවුරුන්ද යන වග ස්ථාපිත කර ගත් පසු, එක් එක් ප්‍රතිලාභී හිමිකරු සම්බන්ධයෙන් අවම වශයෙන් පහත සඳහන් තොරතුරු රැස් කර ගත යුතුය.
 - අ) සම්පූර්ණ නම;
 - ආ) ස්ථීර නේවාසික හෝ තැපැල් ලිපිනය;
 - ඇ) වෘත්තිය, සේවා යෝජකයාගේ නම, ව්‍යාපාරය හෝ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම්;
 - ඈ) නිල වෘත්තීය හැඳුනුම්පත් අංකයක් හෝ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය වැනි ප්‍රතිලාභී හිමිකරුගේ ජායාරූපයක් හෝ වෙනත් ඕනෑම හඳුනා ගැනීමේ ලේඛනයක්;
 - ඉ) උපන් දිනය;
 - (ඊ) ජාතිකත්වය;
 - උ) අරමුදල් වල මූලාශ්‍රය;
 - ඌ) ගනුදෙනුවේ අරමුණ;
 - එ) දුරකථන අංක (නේවාසික, කාර්යාලය හෝ ජංගම).
27. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් ව්‍යාපාරික සම්බන්ධතාවයකට පිවිසීමට හෝ කලින් කල පැමිණෙන ගනුදෙනුකරුවකු¹⁰ සමග ගනුදෙනුවක් සිදු කිරීමට පෙර හෝ පවත්නා අනන්‍යතාවය තහවුරු කරගැනීමට හැකිවන ආකාරයේ ලේඛන වල මුල් පිටපත් ලබා ගැනීම මගින් ප්‍රතිලාභී හිමිකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සාධාරණ පියවර ගත යුතුය.
28. අදාළ තහවුරු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන පියවරයන් නෛතික පුද්ගලයාගේ හෝ වැඩපිළිවෙලෙහි හිමිකාරීත්ව හා පාලන ව්‍යුහයන්ගේ අවදානම හා සංකීර්ණත්වය සලකා බලා ඉහත තහවුරු කරගැනීම සඳහා පවතින පියවරයන් ක්‍රියාත්මක කළ යුතුය.

10 නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතීන්හි 13 වන රීතියට යොමු වන්න.

VI කොටස

අ) දේශපාලනික වශයෙන් අනාවරණය වූ පුද්ගලයින් (PEPs) වන ප්‍රතිලාභී හිමිකරුවන්

29. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් ප්‍රතිලාභී හිමිකරු දේශපාලනික වශයෙන් අනාවරණය වූ පුද්ගලයෙක්ද¹¹ යන්න නිර්ණය කිරීම සඳහා සුදුසු අභ්‍යන්තර ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ පාලනයන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. එවැනි වූ ක්‍රියාවලියක් හරහා, කිසියම් ප්‍රතිලාභී හිමිකරුවෙකු දේශපාලනික වශයෙන් අනාවරණය වූ පුද්ගලයෙකු ලෙස හඳුනා ගතහොත් එම ප්‍රතිලාභී හිමිකරු කෙරෙහි ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති ප්‍රකාරව ඇති ප්‍රවර්ධිත නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ නියමයන් ක්‍රියාත්මක කළ යුතුය.

ආ) වාර්තා තබා ගැනීමේ බැඳීම

30. පනතේ සහ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති¹² අනුව නියම කර ඇති ආකාරයට නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර ප්‍රතිලාභී හිමිකාරීත්වයට අදාළ හඳුනාගැනීමේ සහ තහවුරු කරගැනීමේ තොරතුරු වලට අදාළ ලේඛන පවත්වා ගත යුතුය.

ඇ) වාර්තා කිරීමට ඇති බැඳීම

31. නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති මගින් අවශ්‍ය කෙරෙන ආකාරයට, ප්‍රතිලාභී හිමිකාරීත්වයට අදාළ තොරතුරු හඳුනා ගැනීම සහ තහවුරු කරගැනීම ඇතුළුව නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමට අදාළ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම මගින් ගනුදෙනුකරු වෙත හෝඬුවාවක් ලැබෙන බවට සාධාරණ ලෙස විශ්වාස කළ හැකි අවස්ථාවකදී පනතේ 7 වන වගන්තිය¹³ ප්‍රකාරව සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් හැකි ඉක්මනින් ඉදිරිපත් කළ යුතුය.

ඈ) සම්බාධක

32. නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සඳහා නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති යටතේ අවශ්‍ය කෙරෙන වන පරිදි ප්‍රතිලාභී හිමිකාරීත්වය සම්බන්ධ නිර්දේශයන් සමග අනුකූල වීමට අපොහොසත් වීම, පනතේ 2 (3) වගන්තිය උල්ලංඝනය කිරීමක් වන අතර එම පනතෙහි 19 වන වගන්තිය යටතේ ද දඬුවම් ලැබිය හැකිය.

යොමු අංකය: 037/07/006/0013/018

2019 ඔක්තෝබර් 01

සියලුම මූල්‍ය ආයතන හා නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරවල ප්‍රධාන විධායක නිලධාරීන්/සාමාන්‍යාධිකාරීවරුන්/කළමනාකාර අධ්‍යක්ෂවරුන් වෙත මහත්මයාණෙනි / මහත්මියණි,

2019 අංක 03 දරන දේශපාලනික වශයෙන් අනාවරණය වූ පුද්ගලයන් හඳුනාගැනීම පිළිබඳ මාර්ගෝපදේශ

ඉහත මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වන අතර, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනත, 2016 අංක 01 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සහ 2018 අංක 1 දරන නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සමග කියවිය යුතුය.

මෙයට විශ්වාසී,

ඩී.එම්. රූපසිංහ
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත්:

1. අධ්‍යක්ෂ, බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව
2. අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව
3. අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව
4. අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව
5. අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
6. අනුකූලතා නිලධාරීන්, සියලුම මූල්‍ය ආයතන හා නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර

2019 අංක 03 දරන දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් හඳුනාගැනීම සඳහා වූ මාර්ගෝපදේශය

A. හැඳින්වීම

1. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 15(1)(ඒ) වගන්තියට අනුව, මෙම මාර්ගෝපදේශය නිකුත් කරනු ලැබේ.
2. ගනුදෙනුකරු හෝ ප්‍රතිලාභී හිමිකරු දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු [Politically Exposed Person (PEP)] ද යන්න තීරණය කිරීම සඳහා 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 33 වන වගන්තියේ අර්ථ නිරූපණය කර ඇති ආයතන වෙත මෙම මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබේ.

11 නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතියේ 24 වන රීතියට යොමු වන්න.
 12 නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතියේ 38 (1) වන රීතියට යොමු වන්න.
 13 නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතියේ 14 වන රීතියට යොමු වන්න.

3. තවද, මෙම මාර්ගෝපදේශ 2016 ජනවාරි 27 වන දිනැති අංක 1951/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නිකුත් කරන ලද 2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සහ 2018 ජනවාරි 10 වන දිනැති අංක 2053/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නිකුත් කරන ලද 2018 අංක 1 දරන නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති සමග කියවිය යුතුය.
4. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්, හෝ ඔවුන්ගේ පවුල්වල සමීප සාමාජිකයන් සහ සමීප ආශ්‍රිතයන් වන ගනුදෙනුකරුවන්/ප්‍රතිලාභී ගිණිකරුවන් සමග කටයුතු කිරීමේ දී මූල්‍ය ආයතන හා නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් පිළිපැදිය යුතු ක්‍රියාපටිපාටිය, මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීතිවල 59 වන රීතිය සහ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීතිවල 24 වන රීතිය මගින් ස්ථාපිත කර ඇත.
5. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති අර්ථ නිරූපණය කිරීම සහ යොදා ගැනීම සඳහා ආධාරකයක් වශයෙන් මෙම මාර්ගෝපදේශ සපයනු ලැබේ. මෙම මාර්ගෝපදේශ පරිපූරණ යැයි අදහස් කරනු නොලබන අතර, එය මූල්‍ය බුද්ධි ඒකකය විසින් නිකුත් කරන නීතිමය උපදේශනයක් ලෙස සැලකිය නොහැකිය. මෙම මාර්ගෝපදේශයේ කිසිදු වගන්තියක් මගින් මූල්‍ය ආයතන හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන්, ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති හෝ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ වන වගකීම්වලින් නිදහස් කර ඇතැයි සලකනු නොලැබිය යුතුය.

B. පසුබිම/සන්දර්භය

දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු (PEP) යනු කවුද?

6. මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීතිවල 99 වන රීතිය හා නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීතිවල 43 වන රීතිය මගින් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්, ඔවුන්ගේ පවුලේ සමීප සාමාජිකයන් සහ සමීප ආශ්‍රිතයන් අර්ථ නිරූපණය කර ඇත.
7. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ මෙම රීති අනුව, “දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා” යන්නෙන් දේශීය වශයෙන් හෝ විදේශීය රාජ්‍යයක් විසින් හෝ ජාත්‍යන්තර සංවිධානයක් විසින් ප්‍රමුඛ රාජ්‍ය කර්තව්‍ය පවරා ඇති යම් පුද්ගලයකු අදහස් වන අතර, එයට යම් රාජ්‍යයක හෝ රජයක, ප්‍රධානියකු, දේශපාලනඥයකු, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියකු, අධිකරණ නිලධාරියකු හෝ හමුදා නිලධාරියකු, රජය සතු සංස්ථාවක, රජයේ හෝ ස්වාධීන ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකු අදහස් වන අතර, මධ්‍යම මට්ටමේ හෝ කනිෂ්ඨ මට්ටමේ තැනැත්තන් ඊට ඇතුළත් නොවේ. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකුගේ පවුලේ සාමාජිකයන් හා සමීප ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ද ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති අදාළ වේ.
8. ඒ අනුව, දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් පහත සඳහන් කාණ්ඩ යටතේ හඳුනාගත හැක.
 - (අ) දේශීයව දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයන්: ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ රාජ්‍ය කර්තව්‍ය පවරා ඇති පුද්ගලයන්.
 - (ආ) විදේශීයව දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයන්: විදේශීය රාජ්‍යයක් විසින් ප්‍රමුඛ රාජ්‍ය කර්තව්‍ය පවරා ඇති පුද්ගලයන්.
 - (ඇ) ජාත්‍යන්තර සංවිධානයක් විසින් ප්‍රමුඛ රාජ්‍ය කර්තව්‍ය පවරා ඇති පුද්ගලයන්: ජාත්‍යන්තර සංවිධානයක් විසින් ප්‍රමුඛ රාජ්‍ය කර්තව්‍ය පවරා ඇති පුද්ගලයන්.
 - (ඈ) පවුලේ සමීප සාමාජිකයන්: සෘජුව (ලේ ඥාතිත්වය මත) හෝ විවාහය තුළින් හෝ ඒ හා සමාන (සිවිල්) ආකාරයේ සම්බන්ධතාවක් තුළින් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකුට සම්බන්ධ වන පුද්ගලයන්.
 - (ඉ) සමීප ආශ්‍රිතයන්: සමාජමය හෝ වෘත්තීමය වශයෙන් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු හා සමීපව සම්බන්ධ වන පුද්ගලයන්.
9. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකුගේ පවුලේ සමීප සාමාජිකයන් යන්නට පහත සඳහන් ඥාතීන් ඇතුළත් වේ.
 - i. කලත්‍රයා (වර්තමාන හා පසුගිය);
 - ii. සහෝදර සහෝදරියන් (අර්ධ සහෝදර සහෝදරියන් ඇතුළත්ව) සහ ඔවුන්ගේ කලත්‍රයන්;
 - iii. දරුවන් (වෙනත් විවාහයක දරුවන් හා දරුකමට හදාගත් දරුවන් ඇතුළත්ව) සහ ඔවුන්ගේ කලත්‍රයන්;
 - iv. දෙමව්පියන් (සුළු මව්පියන් ඇතුළත්ව) ;
 - v. මුණුබුරු මිණිපිරියන් සහ ඔවුන්ගේ කලත්‍රයන්;
10. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්ගේ සමීප ආශ්‍රිතයන් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් යන්නට;
 - i. ඉහත මාර්ගෝපදේශ 7 හෝ 9 වගන්ති යටතේ හඳුනාගත් යම් පුද්ගලයකු සමග නෛතික තැනැත්තන් සහ නෛතික වැඩපිළිවෙළවල හවුල් ප්‍රතිලාභී සම්බන්ධතාවය හෝ වෙනත් යම් සමීප ව්‍යාපාර සම්බන්ධතාවක් සහිත ස්වභාවික තැනැත්තකු; සහ
 - ii. ප්‍රතිලාභී අයිතිකරු ස්වභාවික තැනැත්තකු වන්නා වූ ද, මාර්ගෝපදේශ 7 සහ 9 යටතේ හඳුනාගත් එම තැනැත්තා හෝ ඔහුගේ පවුලේ සමීප සාමාජිකයන්ගේ ප්‍රතිලාභය වෙනුවෙන් සකස් කර ඇති ලෙස සලකනු ලබන්නා වූ ද යම් නෛතික තැනැත්තකු හෝ නෛතික වැඩපිළිවෙළක්;
 - iii. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකුගේ ප්‍රසිද්ධ සමීප ව්‍යාපාරික හවුල්කරුවන් හෝ පුද්ගලික උපදේශකයන්, විශේෂයෙන්, මූල්‍ය භාරකරුවන් ලෙස ක්‍රියාකරන පුද්ගලයන් ඇතුළත් වේ.
11. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා යන අර්ථ නිරූපණයේ කාර්යය සඳහා “ජාත්‍යන්තර සංවිධාන” යන්නෙන් සිය සාමාජික රටවල් අතර ඇති කර ගන්නා ලද විධිමත් දේශපාලනමය ගිවිසුම් මගින් ස්ථාපිත කරන ලද සංවිධාන අදහස් වන අතර, එවැනි ගිවිසුමක් සඳහා ජාත්‍යන්තර ගිවිසුමක තත්ත්වය පැවතිය යුතු අතර සාමාජික රටවල බලපවත්නා නීති යටතේ එම සංවිධානය පිළිගැනීමට ලක්විය යුතුය. මූල්‍ය කාර්ය සාධක බලකාය [Financial Action Task Force (FATF)] විසින් දක්වා ඇති ජාත්‍යන්තර සංවිධාන සඳහා නිදසුන් අතරට:

- (අ) එක්සත් ජාතීන් හා ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය වැනි එහි අනුබද්ධ ආයතන;
- (ආ) කලාපීය ජාත්‍යන්තර සංවිධාන;
- (ඇ) උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (NATO) වැනි ජාත්‍යන්තර හමුදාමය සංවිධාන;
- (ඈ) ලෝක වෙළඳ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආර්ථික සංවිධාන, යනාදිය ඇතුළත් වේ.

12. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවලට අනුව මූල්‍ය ආයතන/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්, ඔවුන්ගේ පවුලේ සමීප සාමජිකයන් හා සමීප ආශ්‍රිතයන් සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියාපටිපාටි සැකසීම අවශ්‍ය වේ.

C. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සම්බන්ධයෙන් පවතින මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අවි ආයුධ ව්‍යාප්තිය සඳහා මුදල් සැපයීම පිළිබඳ අවදානම්

- 13. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්ගේ නිල තත්වය, දරන තනතුර මත ඔවුන්ට සිදුකළ හැකි බලපෑම හේතුවෙන් ඔවුන් බොහෝ දෙනෙක් අල්ලස් හා දූෂණ ඇතුළත් මුදල් විශුද්ධීකරණය සහ ඒ හා සම්බන්ධිත මූලික වැරදි මෙන්ම ත්‍රස්තවාදයට මුදල් සැපයීම හා සම්බන්ධ කටයුතු සඳහා අයුතු බලපෑම් කළ හැකි තනතුරුවල සිටින බව හඳුනාගෙන ඇත. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් හා බැඳී පවතින මෙවැනි වූ අවදානම් නිසා ඔවුන් මගින් ඇතිවන අවදානම් වැළැක්වීම, හඳුනාගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා අතිරේක පියවර ගැනීම සාධාරණ බව පෙන්වනු ලැබේ.
- 14. කෙසේ වෙතත්, පුද්ගලයකු දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු වූ පමණින්, සාපරාධී ක්‍රියාකාරකම් හෝ මූල්‍ය පද්ධතිය අවහානිතය හා එම පුද්ගලයා අතර ස්වයංක්‍රීය සම්බන්ධතාවක් පවතින බව අදහස් නොවේ. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීම/ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා අතිරේක පියවර ගැනීම වැළැක්වීමේ කාර්යයක් (preventive measure) වන අතර, එය දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සාපරාධී ක්‍රියාකාරකම්වල යෙදෙන බව දක්වමින් ඔවුන් අපකීර්තියට පත් කිරීමක් ලෙස අර්ථ නොදැක්විය යුතුය. මෙම අතිරේක පියවර මගින් එවැනි භූමිකාවක නියුතු පුද්ගලයන් හා බැඳී පවතින ඉහළ අවදානම් හඳුනා ගැනීමට කටයුතු කෙරේ.

D. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් හඳුනාගැනීම

- 15. සෑම මූල්‍ය ආයතනයක්/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් ගනුදෙනුකරු හෝ ප්‍රතිලාභී හිමිකරු දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු ද යන්න තීරණය කිරීම සඳහා යෝග්‍ය අභ්‍යන්තර ප්‍රතිපත්ති, කාර්යපටිපාටි සහ පාලන ක්‍රම ක්‍රියාත්මක කරනු ලැබිය යුතුය. මෙය ගනුදෙනුකරුවන් සමග ඇති සෑම නව හා පවතින ව්‍යාපාර සම්බන්ධතා සඳහා අදාළ වේ.
- 16. ගනුදෙනුකරු හෝ ප්‍රතිලාභී හිමිකරු දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු ද යන්න තීරණය කිරීමේ හැකියාව, සම්පූර්ණයෙන්ම, ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති යටතේ දක්වා ඇති හඳුනාගැනීම, තහවුරු කිරීම, සහ නොකඩවා නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම ඇතුළත්, ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මත රඳා පවතී. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ පියවර ඕනෑම ආකාරයක ගනුදෙනුකරුවකු සඳහා අදාළ වන බැවින් එම පියවර අත්‍යවශ්‍ය ආරම්භක පියවර ලෙස ගත යුතුය. ප්‍රධාන වෘත්තීය හෝ රැකියාව වැනි ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ ක්‍රියාවලියේ මූලික සාධක, දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තෙකු ද යන්න තීරණය කිරීම සඳහා මනා ආරම්භක ස්ථානයක් වනු ඇත.
- 17. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා යන අර්ථ දැක්වීම මගින් විශේෂයෙන්ම, මධ්‍යම මට්ටමේ හෝ කනිෂ්ඨ මට්ටමේ තැනැත්තන් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් ලෙස හඳුනාගැනීම බැහැර කරයි. කෙසේ වෙතත්, මුදල් විශුද්ධීකරණය වැළැක්වීම/ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම හා සම්බන්ධ පාලන ක්‍රම මග හැරීම සඳහා මධ්‍යම මට්ටමේ හෝ කනිෂ්ඨ මට්ටමේ නිලධාරීන්, දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් විසින් යොදාගත හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වේ. දේශපාලනික වශයෙන් අනාවරණය වූ තැනැත්තන් විසින් යොදා ගත හැකි මෙවැනි මධ්‍යම හෝ කනිෂ්ඨ මට්ටමේ ගනුදෙනුකරුවන් සමග ගනුදෙනු කිරීමේ දී, එම කරුණ ගනුදෙනුකරුගේ අවදානම් පිළිබඳව තීරණය කිරීමේ එක් සාධකයක් ලෙස යොදා ගැනීම සිදුකළ හැක.
- 18. විදේශීයව දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු සමග ගනුදෙනු සිදු කිරීමේ දී, යම් මට්ටමක හෝ යම් තනතුරක සිටින විදේශීය රාජ්‍ය නිලධාරියකු ලබන සාධාරණ ආදායම වැනි විචල්‍යයන් පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් සෘජු දැනුමක් හෝ සෘජු ප්‍රවේශයක් මූල්‍ය ආයතන/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් වෙත නොපැවතිය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස, දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් බවට පත්වන විදේශීය ගනුදෙනුකරුවන් සමග ගිණුම් විවෘත කිරීමේ සහ වසා දැමීම යන අවස්ථා දෙකේදීම ඇතිවන මෙම විශේෂිත අවදානම් සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා යෝග්‍ය අවදානම් කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක කළ යුතුය.
- 19. ගනුදෙනුකරු විදේශීය/ජාත්‍යන්තර සංවිධානයක් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු ලෙස තීරණය කළ අවස්ථාවක දී මූල්‍ය ආයතන/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් එම දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා වෙත පවරා ඇති රාජ්‍ය කර්තව්‍යවල විශේෂිත ලක්ෂණ, සහ ජාත්‍යන්තර සංවිධානයක් නම් එම සංවිධානයේ ව්‍යාපාරික ආකෘතිය පිළිබඳව වටහා ගැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු රැස්කළ යුතුය. ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ තොරතුරු, උදාහරණයක් ලෙස, ඊට අදාළ වෙබ් අඩවිය මගින් සොයා ගත හැකිය.
- 20. මූල්‍ය ආයතන/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් ගනුදෙනුකරුවන් දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයන් ද යන්න තීරණය කිරීම සඳහා උදාහරණ ලෙස ඇමුණුම 'A' හි දක්වා ඇති ලැයිස්තුව යොදා ගත හැකි අතර එය සම්පූර්ණ ලැයිස්තුවක් ලෙස නොසැලකිය යුතුය. කෙසේ වෙතත්, යම් පුද්ගලයකු/තනතුරක් ඇමුණුම 'A' යටතේ ලැයිස්තුගත කර නොමැති වුවත්, එම තැනැත්තා දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා යන අර්ථ නිරූපණය යටතේ ඇතුළත් වන්නේ නම්,

මූල්‍ය ආයතන/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් එවැනි තැනැත්තන් දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයන් ලෙස හඳුනාගත යුතුය.

E. ප්‍රතිලාභී හිමිකරුවන්

- 21. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ දී, මූල්‍ය ආයතන/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් ප්‍රතිලාභී හිමිකරුවන් හඳුනාගැනීම සහ ප්‍රතිලාභී හිමිකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා සාධාරණ පියවර ගැනීම අවශ්‍ය වේ. ගනුදෙනුකරු නෛතික පුද්ගලයකු හෝ වැඩපිළිවෙලක් වෙත අවස්ථාවේ දී ප්‍රතිලාභී හිමිකරුවන් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හෝ ආශ්‍රිතයන් ද යන්න හඳුනා ගැනීම මේ යටතේ සිදුකළ යුතු වේ.
- 22. ප්‍රතිලාභී හිමිකරු දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු යැයි සැක කිරීමට සාධාරණ හේතු ඇති අවස්ථාවක මූල්‍ය ආයතන/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් ප්‍රතිලාභී හිමිකරු දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු ද යන්න තහවුරු කිරීම අවශ්‍ය වේ.
- 23. මූල්‍ය ආයතන/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් ගනුදෙනුකරුගේ හෝ සේවලාභියාගේ ප්‍රතිලාභී හිමිකරු දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු ද යන්න තීරණය කිරීම සඳහා ප්‍රතිලාභී හිමිකරු වෙනුවෙන් ක්‍රියා කිරීමට අදහස් කළ පුද්ගලයාගෙන් ඒ සඳහා හේතු විමසිය යුතුය.
- 24. මූල්‍ය ආයතන/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් පහත දැක්වෙන පුද්ගලයන් සඳහා දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු සම්බන්ධයෙන් අදාළ වන සියලුම අවශ්‍යතා අදාළ කර ගත යුතුය.
 - අ. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු වෙනුවෙන් ක්‍රියා කරන පුද්ගලයකු, හෝ
 - ආ. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකුගේ පවුලේ සාමාජිකයකු හෝ සමීප ආශ්‍රිතයකු ලෙස හඳුනාගත් ගනුදෙනුකරුවකු හෝ ගනුදෙනුකරුවකුගේ ප්‍රතිලාභී හිමිකරුවකු.

F. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් හඳුනාගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේද

- 25. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හෝ සමීප ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා තනි ක්‍රමවේදයක් නොමැත. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විෂය මූලික නිර්ණායක භාවිතයෙන් හඳුනාගත හැකි වුවද, සමීප ආශ්‍රිතයන් සඳහා වන නිර්ණායක යම් අවස්ථාවල දී (සෑම විටම නොවේ) සාපේක්ෂව වඩා පුද්ගලරුපී වේ. මෙවැනි හඳුනාගැනීම් සඳහා තනි ක්‍රමවේදයක් ප්‍රමාණවත් වෙතැයි සැලකිය නොහැකිය. ඒ වෙනුවට, ක්‍රමවේද කිහිපයක එකතුවක් භාවිතා කිරීම මගින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. මෙවැනි ක්‍රමවේද අතරින් සමහරක් ලෙස:
 - අ. මෙම කාර්ය සඳහාම සකස් කරන ලද වෘණිත දත්ත ගබඩා භාවිතයෙන් ගනුදෙනුකරුවන් සහ ප්‍රතිලාභී හිමිකරුවන් පරීක්ෂා කිරීම (screening) මෙම දත්ත ගබඩා පොදු තොරතුරු මූලාශ්‍ර මගින් සකස් කර ඇති අතර, ඒ අනුව, ඒවා සම්පූර්ණ හෝ යාවත්කාලීන නොවිය හැකිය.
 - ආ. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්, සහ සමීප ආශ්‍රිතයන් සම්බන්ධයෙන් අභ්‍යන්තරව පවත්වාගෙන යනු ලබන දත්ත ගබඩාවක් භාවිතයෙන් ගනුදෙනුකරුවන් හා ප්‍රතිලාභී හිමිකරුවන් පිරික්සා බැලීම.
 - ඇ. විදේශීයව දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සම්බන්ධයෙන් ඔවුන්ගේ මව් රටේ මූල්‍ය ප්‍රකාශ/අනාවරණ අවශ්‍යතා සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන පොදු ලේඛන හරහා පිරික්සා බැලීම.
 - ඈ. ගනුදෙනුකරුවන් පිළිබඳව වරින්වර පර්යේෂණ/දත්ත රැස්කිරීම සිදු කිරීම හා ඒවා භාවිතයට ගැනීම. සෞඛ්‍යීයත්ව, සමාජ මාධ්‍ය, සමාගම් රෙජිස්ටර්, සමාගම් වෙබ් අඩවි, පුවත්පත් වෙබ් අඩවි, වෙළඳ වෙබ් අඩවි, රජයේ වෙබ් අඩවි, වෘණිත තොරතුරු එකතු, පුද්ගල සම්මුඛ සාකච්ඡා වැනි පවතින මෙවලම් භාවිතයෙන් ගනුදෙනුකරුවන් ගවේෂණය කිරීම මෙයට ඇතුළත් වේ.
 - ඉ. ගනුදෙනුකරුවන්ගේ ලබා ගන්නා ස්වයංප්‍රකාශ. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස මූල්‍ය ආයතන/මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන්විසින් ගනුදෙනුකරුවන් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු ද යන බවට තොරතුරු ලබා ගත හැකිය. කෙසේ වෙතත්, ගනුදෙනුකරුවකුට තමන් සත්‍ය වශයෙන්ම දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු ද යන වග තීරණය කළ නොහැකි විය හැකි බැවින් ගනුදෙනුකරුගේ ස්වයංප්‍රකාශ තුළින් ඔවුන් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු ද යන වග හඳුනාගනු ලබන මූල්‍ය ආයතන/මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් එවැනි ස්වයංප්‍රකාශ මත පමණක් රැඳී නොසිටිය යුතුයි. ස්වයංප්‍රකාශ ලබා ගන්නේ නම්, ගනුදෙනුකරුවන් සමග සමීප සම්බන්ධතා ගොඩ නැගීම තුළින්, දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා යන අර්ථ දැක්වීමේ විවිධ අංශවලට අදාළ වූ තොරතුරු අනාවරණය කර ගැනීම ආයතන විසින් සිදුකළ යුතු වේ.

G. ගනුදෙනුකරුගේ තත්වය සමාලෝචනය/යාවත්කාලීන කිරීම

- 26. වත්මන් ගනුදෙනුකරුවන් මූල්‍ය/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් සමග ව්‍යාපාරික සම්බන්ධතාවකට ඇතුළු වූ පසු පසුකාලීනව දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් බවට පත්විය හැකි බැවින් මූල්‍ය ආයතන/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් ගනුදෙනුකරුගේ තත්වය/පැතිකඩ හෝ ගිණුම් ක්‍රියාකාරකම්වල සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් දේශපාලන වශයෙන් අනාවරණය නොවූ තැනැත්තන්ගේ ගිණුම් අධීක්ෂණය කිරීම හා අදාළ පරිදි ගනුදෙනුකරුවන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම කළ යුතුය. එම අධීක්ෂණ කටයුතු අවදානම මත පදනම් විය යුතු අතර, ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීති යටතේ පවතින අවශ්‍යතාවන්ට අනුකූල විය යුතුය. ආයතන විසින් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ගේ තත්වය යාවත්කාලීන කිරීම අවශ්‍ය වන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
 - අ. ගනුදෙනුකරු විසින් දේශපාලන අනාවරණය වීමක් පිළිබඳව එක්වරම නව ප්‍රකාශයක් ඉදිරිපත් කළ අවස්ථාවක;
 - ආ. අධිකාරී අධීක්ෂණයේ දී ගනුදෙනුකරුගෙන් සහ/හෝ ගිණුම් පැතිකඩින් සැලකිය යුතු ලෙස වෙනස්වන දේශපාලන වශයෙන් අනාවරණය වීමක් පිළිබඳව පෙර දැන නොසිටි ආකාරයේ තොරතුරු හෝ ක්‍රියාකාරකම් අනාවරණය වූ අවස්ථාවක;

- ඇ. ඕනෑම ගනුදෙනුකරුවකුගේ දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකුගේ තත්ත්වය කෙරෙහි බලපෑ හැකි ආකාරයේ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක;
- ඈ. මූල්‍ය ආයතන/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් එවැනි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයක් පිළිබඳව ඕනෑම ආකාරයකින් දැනුවත් වූ අවස්ථාවක.

27. නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම පිළිබඳ යාවත්කාලීන කරන ලද තොරතුරු පවතින බවත්, අදාළ පාලන ක්‍රම යෝග්‍ය මට්ටමේ පවතින බවත් තහවුරු කිරීම සඳහා දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සමග දැනට පවතින ගනුදෙනුකාර සම්බන්ධතා වරින් වර සමාලෝචනයට ලක් කළ යුතුය.

H. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සම්බන්ධයෙන් පවතින අවදානම් කළමනාකරණය කිරීම

28. මූල්‍ය ආයතන/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු යැයි හඳුනාගත් ඕනෑම ගනුදෙනුකරුවකු සමග පවතින ව්‍යාපාර සම්බන්ධතා සම්බන්ධයෙන් ප්‍රවර්ධිත නිසි උද්යෝගය (Enhanced Due Diligence) අනුගමනය කළ යුතුය.

29. එවැනි හඳුනාගැනීමකින් අනතුරුව, දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, සහ සමීප ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ඇතිවන අතිරේක අවදානම යෝග්‍ය ලෙස කළමනාකරණය කළ යුතු වේ. කෙසේ වෙතත්, එම අවදානමේ නිරවද්‍ය ස්වභාවය හා අවදානම් මට්ටම සහ ඊට සරිලන අවදානම් අවම කිරීමේ ක්‍රම බොහෝ සෙයින් වෙනස් විය හැකිය. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සම්බන්ධයෙන් පවතින අවදානම් සඳහා බලපෑ හැකි සාධකවලට:

- අ. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා පුරවැසිභාවය දරන රටෙහි දූෂණ හා මූල්‍ය විනිවිදභාවය පිළිබඳව පවතින අවබෝධය;
 - ආ. දේශපාලන වශයෙන් නිරාවරණය වීමේ ස්වභාවය;
 - ඇ. පවුලේ සාමාජිකයන් හා සමීප ආශ්‍රිතයන් සම්බන්ධයෙන් සැලකීමේ දී ඔවුන් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තාට දක්වන සම්බන්ධතාවය;
 - ඈ. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා එම තත්ත්වයට සුදුසුකම් ලැබූ දින සිට එම තනතුර/තනතුර දැරූ කාලය;
 - ඉ. දක්වා ඇති අරමුදල් මූලාශ්‍රවල ස්වභාවය සහ එම මූලාශ්‍ර හා ඒවායේ නෛතිකභාවය සම්පූර්ණයෙන් හා රහසිගත ලෙස තහවුරු කිරීමේ හැකියාව;
 - ඊ. ඔහුගේ/ඇයගේ රාජ්‍ය කර්තව්‍යයන්ට සම්බන්ධතාවක් දක්වන පුද්ගලික ව්‍යාපාර බැඳියාවන් පැවතීම [බැඳියාවන් අතර පිළිගැටුම් (conflict of interest)]
 - උ. රාජ්‍ය ප්‍රසම්පාදන (public procurement) ක්‍රියාවලීන් හි නිරත වීම; ක්‍රියාවලියක් තුළ, විශේෂයෙන් ගෙවීම් සම්බන්ධව, ප්‍රධාන තීරණ ගැනීමේ දී තීරණාත්මක කරුණු කෙරෙහි බලපෑම් ඇති කළ හැකි ප්‍රමුඛ රාජ්‍ය කර්තව්‍යයන් කිහිපයක් (සම්බන්ධිත හෝ සම්බන්ධිත නොවන) දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයා විසින් දරන අවස්ථාවල;
 - ඌ. දූෂණවලට නිරාවරණය වී ඇතැයි ප්‍රකට අංශවල ප්‍රමුඛ රාජ්‍ය කර්තව්‍ය හෙබවීම;
 - එ. මෙරට මුදල් විභාගකරණය වැළැක්වීමේ/ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව එලදායී ක්‍රියාත්මක කිරීම සඳහා සාණාත්මක බලපෑමක් ඇති කිරීමට ඔහුට/ඇයට ඉඩ සැලසෙන ප්‍රමුඛ රාජ්‍ය කර්තව්‍ය හෙබවීම,
- ඇතුළත් වේ.

30. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවලට අනුව, මූල්‍ය ආයතන/ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සම්බන්ධයෙන් පහත සඳහන් පියවර ගැනීම අවශ්‍ය වේ;

- අ. ව්‍යාපාර සම්බන්ධතා සඳහා ඇතුළත් වීමට පෙර හෝ පවතින ව්‍යාපාර සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ආයතනයේ පාලක මණ්ඩලයෙන්/ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙන් අනුමැතිය ලබා ගැනීම;
- ආ. යෝග්‍ය ක්‍රම මගින් අරමුදල්වල සහ සම්පත්වල මූලාශ්‍ර තහවුරු කිරීම;
- ඇ. ව්‍යාපාර සම්බන්ධතා අඛණ්ඩ ප්‍රවර්ධිත නිසි උද්යෝගයකට ලක් කිරීම.

I. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්ගේ අරමුදල්වල සහ සම්පත්වල මූලාශ්‍ර සනාථ කර ගැනීම

31. මූල්‍ය ආයතන සහ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන් විසින් ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවල දක්වා ඇති අවශ්‍යතා පරිදි දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්ගේ අරමුදල්වල සහ මුළු වත්කම්වල මූලාශ්‍ර සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය සාධාරණ ක්‍රියාමාර්ග ගත යුතුය (sources of fund and sources of wealth)

32. මුළු වත්කම්/සම්පත් සහ අරමුදල් යනු එකිනෙකට වෙනස් සංකල්ප දෙකකි. මුළු වත්කම්වල මූලාශ්‍රය යනුවෙන් අදහස් වන්නේ දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සතු සමස්ත වත්කම්/සම්පත්වල ප්‍රභවයයි. මෙම තොරතුරු සාමාන්‍යයෙන් ගනුදෙනුකරු ලැබීමට අපේක්ෂා කරන සම්පත්වල ප්‍රමාණය පිළිබඳ හැඟවීමක් මෙන්ම දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා එවැනි සම්පත් ප්‍රමාණයක් උපයා ගත් ආකාරය පිළිබඳ ඉඟියක් සපයනු ලබයි. මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් සතුව, දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සතු වත්කම් පිළිබඳ විශේෂිත තොරතුරු නොමැති වුවද, වාණිජ දත්ත සමුදායන්ගෙන් හෝ වෙනත් විවෘත මූලාශ්‍ර වලින් ඒ පිළිබඳ සාමාන්‍ය තොරතුරු රැස්කර ගත හැකිය.

33. අරමුදල් මූලාශ්‍ර යනුවෙන් අදහස් වනුයේ, දේශපාලන වශයෙන් නිරාවරණය වූ තැනැත්තන් හා මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් අතර ව්‍යාපාරික සම්බන්ධතාවයේ විෂයය වන විශේෂිත අරමුදල් හෝ අනෙකුත් වත්කම්වල ප්‍රභවයයි. (උදා: ව්‍යාපාරික සම්බන්ධතාවයේම කොටසක් ලෙස ආයෝජනය කරනු ලබන හෝ තැන්පත් කරන හෝ හුවමාරු කරන/විද්‍යුත් ප්‍රේෂණ කරනු ලබන ප්‍රමාණ) සාමාන්‍යයෙන්, මෙම තොරතුරු ලබා ගැනීම පහසු වනු ඇති වුවත්, එම තොරතුරු, හුවමාරු කර ඇත්තේ හෝ විද්‍යුත් ප්‍රේෂණ කරන ලැබ ඇත්තේ කුමන ආයතනයකින්ද යන්න දැනගැනීමට පමණක් සීමා නොවිය යුතුය. ලබාගත් තොරතුරු හරවත් විය යුතු අතර, එම තොරතුරු ලබා ගැනීමට මූලාශ්‍රයක් හෝ හේතුවක් සංස්ථාපනය කළ යුතුය.

34. අඛණ්ඩව ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමට සම්පත් හා අරමුදල්වල මූලාශ්‍රය පිළිබඳ තොරතුරු එලදායී වේ. ව්‍යාපාර සම්බන්ධතාව පිළිබඳව ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම අඛණ්ඩව සිදු කිරීමේ දී මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීය විසින් ගනුදෙනුවේ මට්ටම සහ වර්ගය, දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තාගේ සම්පත්වල මූලාශ්‍ර සහ අරමුදල්වල මූලාශ්‍ර පිළිබඳ ආයතනයේ දැනුවත්භාවය සමඟ සැසඳේ ද යන්න තහවුරු කර ගැනීම වැදගත් වේ.

35. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්ගේ අරමුදල්වල මූලාශ්‍ර හා සම්පත්වල මූලාශ්‍ර පිළිබඳ ඇති අවබෝධයට අනුව, කිසියම් ගනුදෙනුවකට අදාළව එහි ස්වභාවය සාධාරණ ලෙස පැහැදිලි කළ හැකි ආකාරයට වඩා වෙනස් වූ විට, ව්‍යාපාර සම්බන්ධතාවය පිළිබඳ පහත කරුණු සනාථ කර ගැනීමට ආයතන විසින් වැඩිදුර තක්සේරුවක් සිදු කළ යුතුය.

- (අ) ව්‍යාපාර සම්බන්ධතාවය තවදුරටත් පවත්වාගෙන යාම හෝ අවසන් කිරීම හෝ,
- (ආ) මූල්‍ය බුද්ධි ඒකකයට සැක කටයුතු ගනුදෙනු දැනුම් දීමේ වාර්තාවක් ගොනු කිරීම.

J. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා ලෙස සැලකීමේ කාල සීමාව

36. තවදුරටත් ප්‍රධාන රාජ්‍ය කර්තව්‍යයක් පැවරී නොමැති ගනුදෙනුකරුවෙකු සමඟ කටයුතු කිරීම පදනම් විය යුත්තේ, පූර්ව නිශ්චිත කාල සීමා මත නොව, අවදානම් තක්සේරුව මත විය යුතුය.

37. මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීය එවැනි අවදානම මත පදනම් වූ ප්‍රවේශයක් මගින් තවදුරටත් ප්‍රධාන මහජන කර්තව්‍යයක් පවරා නොමැති දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු පිළිබඳ මුදල් විශුද්ධීකරණය හා ක්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ අවදානම් තක්සේරු කිරීම සහ එම අවදානම අවම කිරීම සඳහා එලදායී පියවර ගැනීම අවශ්‍ය වේ. එවැනි විය හැකි අවදානම් සාධක වනුයේ,

- (අ) තවදුරටත් බලපෑම් කිරීමට ඔහුට පවතින හැකියාව (අවිධිමත් ලෙස) දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු ලෙස එම පුද්ගලයා දැරූ තනතුරේ ජ්‍යෙෂ්ඨත්වය; හෝ
- (ආ) පුද්ගලයාගේ පෙර සහ වර්තමාන කාර්යභාරය කුමන හෝ ආකාරයකින් සම්බන්ධ වී තිබේද? (උදා: දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයා විසින් ඔහුගේ අනුප්‍රාන්තිකයා පත්කිරීම, දේශපාලනික වශයෙන් අනාවරණය වූ පුද්ගලයා තවදුරටත් ඔහු ඊට පෙර යෙදී සිටි කාර්යයේ යෙදීම)

38. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්, ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගය සඳහා වන රීති අනුව අවශ්‍ය තොරතුරු ලබා දීමෙන් සහ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 7 වන වගන්තියේ දැක්වෙන සැක සහිත ගනුදෙනු වාර්තා කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් නොවේ.

K. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් පිළිබඳව වූ අවදානම් දර්ශක

39. ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධතාවය අතරතුරදී, දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් විසින් මූල්‍ය පද්ධති අනිසි ලෙස භාවිතා කරන්නේ ද යන්න හඳුනා ගැනීමට සහය වීම සඳහා මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් පිළිබඳව වූ අවදානම් දර්ශක වැඩිදියුණු කර තිබේ (ඇමුණුම A).

මූල්‍ය පද්ධතිය අනිසි ලෙස භාවිතා කරන දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් හඳුනාගැනීමට මෙම අවදානම් දර්ශක/සුවක ලැයිස්තුව අදාළ වන අතර, එමගින් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සියලු දෙනා අපකීර්තියට පත්කිරීම අදහස් නොකෙරේ.

බොහෝවිට, මෙම අවදානම් දර්ශක/සුවක එකක් හෝ කිහිපයක් ගැලපීම ගනුදෙනුකරුවකු සමඟ ව්‍යාපාර සම්බන්ධතාවය පවත්වාගෙන යාමේ දී අවදානම පමණක් මතු කළ හැකි අතර, සැකයක් ජනිත වීම සඳහා අවදානම් දර්ශක කිහිපයක් ගැලපීම අවශ්‍ය විය හැකිය. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවල දී, විශේෂිත තත්ත්ව මත පදනම්ව අවදානම් දර්ශක එකක් හෝ කිහිපයක් ගැලපීම සෘජුවම මුදල් විශුද්ධීකරණය හා ක්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ සැකයට තුඩු දෙනු ඇත.

40. මෙම දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් පිළිබඳ අවදානම් දර්ශක පරිපූර්ණ ලැයිස්තුවක් නොවන අතර, මුදල් විශුද්ධීකරණ හා ක්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධව වාර්තාකරණ ආයතනයක් විසින් භාවිතා කරනු ලබන සාමාන්‍ය අවදානම් දර්ශකවල මග පෙන්වීමක් ලෙස භාවිතා කළ හැක. නීතිවිරෝධී ක්‍රියාවල යෙදුන දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් ඒ සඳහා භාවිතා කරන විධික්‍රම වෙනස් වන නිසා, එවැනි ක්‍රියාවල දර්ශකද ඒ ආකාරයෙන්ම වෙනස් වේ. එසේම, යම් රටක හෝ කලාපයක සාමාන්‍ය වැදගත් යැයි සැලකිය යුතු වෙනත් අවදානම් දර්ශකද තිබිය හැක.

L. අධ්‍යක්ෂ මණ්ඩලය/ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය

41. දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයන් සමඟ ව්‍යාපාර සම්බන්ධතාවයක් ඇති කර ගැනීම හෝ ව්‍යාපාර සම්බන්ධතාවයක් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ අනුමැතිය ලබා ගැනීම සඳහා මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීයවල ඇති වගකීමට අනුකූලව, එම ආයතන විසින් සිය ආයතනවල ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය කුමන නිලධාරීන්ගෙන් සමන්විත වන්නේ තීරණය කළ යුතුය.

42. ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, සමන්විත වන්නේ කුමන සංයුතියකින් ද යන්න රඳා පැවතිය යුත්තේ අදාළ ආයතනයේ ප්‍රමාණය, ව්‍යුහය සහ ස්වභාවය මතය.

43. මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීය තමන් විසින් පවත්වාගෙන යනු ලබන දේශපාලනික වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සමඟ ඇති කර ගන්නා සියලු ව්‍යාපාර සම්බන්ධතා පිළිබඳව තම ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය දැනුවත් කළ යුතුයි. එමෙන්ම කිසිදු අවස්ථාවක දී මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීය විසින් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ ප්‍රමාණවත් පාලනයකින් තොරව දේශපාලනික වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සමඟ ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර නොගත යුතුයි.

44. මූල්‍ය ආයතන හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු සමග ව්‍යාපාර සම්බන්ධතාවයක් පැවැත්විය යුතුද යන්න තක්සේරු කිරීමේ දී, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සතුව;
- (අ) මූල්‍ය ආයතනයේ/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයේ ද මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ අභ්‍යන්තර පාලන ක්‍රියා පටිපාටිය පිළිබඳව පූර්ණ, දැනුමක් තිබිය යුතුය.
 - (ආ) වත්මන් ගනුදෙනුකරු හෝ ඉදිරියේ දී ගනුදෙනුකරුවෙකු විය හැකි සේවාරාහිතයාගේ මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ අවදානම් පැතිකඩ (risk profile) පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය.
 - (ඇ) ආයතනයේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි සම්බන්ධ අනුමත කිරීමේ ක්‍රියාවලියට සක්‍රීයව සම්බන්ධ විය යුතුය.
45. මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සමන්විත වන්නේ කුමන සංයුතියකින්ද යන්න නිර්ණය කිරීම සීමා කිරීමකින් තොරව, ආයතනයක් විසින් පහත කාර්යන් සඳහා අධීක්ෂණ කමිටු හෝ ඒ හා සමාන තීරණ ගැනීමේ ව්‍යුහයන් ස්ථාපිත කළ හැකිය.
- අ. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සමග ස්ථාපිත කරනු ලබන ව්‍යාපාර සම්බන්ධතාවය ගනුදෙනුකරුවකු ලෙස පිළිගැනීමේ අදියරේ දී සහ අධීක්ෂණ පදනමින් සමාලෝචනය කිරීම.
 - ආ. විශේෂිත අවස්ථාවන්හි දී, අදාළ සියලු අභ්‍යන්තර තොරතුරු ප්‍රවේශයෙන් සලකා බැලීමට වග බලා ගැනීම
 - ඇ. අවශ්‍ය අවස්ථාවල දී, දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සමග ඇති ව්‍යාපාර සම්බන්ධතාවය අවසන් කිරීමට කටයුතු කිරීම; සහ
 - ඈ. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් පිළිබඳ අභ්‍යන්තර, ක්‍රියා පටිපාටි සහ පාලනයන් ඇතුළු අදාළ තොරතුරු, අවශ්‍ය අවස්ථාවන්හි දී අවශ්‍ය විට, වාර්තාකරණ ආයතනය සතුව ඇති බවට සහතික වීම.

M. වාර්තා තබා ගැනීමේ වගකීම

46. මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හෝ වෘත්තීන්, විසින් 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ සහ මූල්‍ය ආයතනවල ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමේ රීතිවල V වන කොටස සහ නම් කරන ලද මූල්‍ය නොවන ආයතනවල ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමේ රීතිවල III වන කොටසෙහි දක්වා ඇති පරිදි දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් හඳුනාගැනීම හා අනන්‍යතාවය තහවුරු කිරීමේ තොරතුරු මූල්‍ය ආයතන හා නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර විසින් පවත්වාගත යුතු වේ.

N. අභ්‍යන්තර පාලන ප්‍රතිපත්ති පුහුණුව සහ සමූහ සාමූහික වශයෙන් අදාළ වන්නා වූ ප්‍රතිපත්ති

47. මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර හා වෘත්තීන් විසින් අධීක්ෂණ සේවක පුහුණු වැඩසටහන් ඇතුළත් අභ්‍යන්තර පාලන ප්‍රතිපත්ති ස්ථාපිත කර පවත්වාගෙන යා යුතුය.
48. පුහුණු වැඩසටහන් නිසිපරිදි යාවත්කාලීන කළ යුතු අතර එම වැඩසටහන් කිසියම් ගනුදෙනුකරුවකු දේශපාලනික වශයෙන් අනාවරණය වූ තැනැත්තකු ද යන්න එලදායි ලෙස තීරණය කිරීමට සහ දේශපාලනික වශයෙන් නිරාවරණය වූ තැනැත්තන් සමග ගනුදෙනු කිරීමේ දී ඇතිවන අවදානම් හඳුනා ගැනීම, තක්සේරු කිරීම සහ කළමනාකරණය කිරීම වැනි වූ කාරණා අන්තර් ගත විය යුතුය.
49. මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ආයතන හෝ වෘත්තීන් කිසියම් මූල්‍ය ආයතන සමූහයක කොටස්කරුවන් වන විට එම මූල්‍ය ආයතන සමූහයට අදාළ වන පරිදි අභ්‍යන්තර පාලන, ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි ස්ථාපිත කර පවත්වාගෙන යා යුතුය.

O. තොරතුරු හුවමාරු කර ගැනීම

50. හුවමාරු කර ගන්නා තොරතුරුවල රහස්‍යභාවය සහ භාවිතය පිළිබඳ ප්‍රමාණවත් සුරක්ෂිතභාවයක් තිබේ නම්, මූල්‍ය ආයතන සමූහවල පාර්ශ්වයක් වන මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ආයතන හෝ වෘත්තීන් විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ කාරණා සම්බන්ධව දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් පිළිබඳ එම ආයතන අතර තොරතුරු හුවමාරු කර ගත හැකිය.

ඇමුණුම - A

දේශපාලනික වශයෙන් අනාවරණය වූ පුද්ගලයන් ලෙස සැලකිය හැකි පුද්ගල කණ්ඩායම්වල ලැයිස්තුව

(පරිපූර්ණ නොවන)

දේශීය දේශපාලනික වශයෙන් අනාවරණය වූ පුද්ගලයන්

A.	1.	ජනාධිපති
	2.	අග්‍රාමාත්‍ය
	3.	පාර්ලිමේන්තුවේ කථානායක සහ නියෝජ්‍ය කථානායක
	4.	කැබිනට් අමාත්‍යවරු, කැබිනට් නොවන ඇමතිවරු , රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය අමාත්‍යවරු
	5.	පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
	6.	දේශපාලන පක්ෂ නායකයින්

B.	7.	පළාත් ආණ්ඩුකාරවරු
	8.	පළාත් මහ ඇමතිවරු
	9.	නගරාධිපති, මහ නගර සභා සභාපති
	10.	පළාත් සභා සභාපති
	11.	මහ නගර සභා / පළාත් සභා / පළාත් පාලන ආයතන සාමාජිකයින්
	12.	කොමසාරිස්වරු / මහ නගර සභා / පළාත් සභා / පළාත් පාලන ආයතන ලේකම්වරු

C.	13.	අග්‍ර විනිශ්චයකාර
	14.	නීතිපති
	15.	ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්
	16.	අභියාචනාධිකරණයේ විනිසුරුවන්
	17.	සොලිසිටර් ජනරාල්
	18.	මහාධිකරණවල / පළාත් මහාධිකරණ විනිසුරුවන්
	19.	දිස්ත්‍රික් උසාවිවල විනිසුරුවන්
	20.	මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවන්
	21.	ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්
	22.	අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්
	23.	මහාධිකරණවල / පළාත් මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරු
	24.	දිස්ත්‍රික් උසාවිවල රෙජිස්ට්‍රාර්වරු
	25.	මහේස්ත්‍රාත් අධිකරණවල රෙජිස්ට්‍රාර්වරු

D.	26.	තානාපතිවරු/මහ කොමසාරිස්වරු
	27.	කොන්සාල් ජනරාල්
	28.	එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සහ වෙනත් ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන්

E.	29.	ජනාධිපති ලේකම්/ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන්/ අතිරේක ලේකම්වරුන්
	30.	අග්‍රාමාත්‍ය ලේකම්/ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන්/ අතිරේක ලේකම්වරුන්
	31.	කැබිනට් අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන්,
	32.	භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්
	33.	අමාත්‍යාංශ ලේකම්/ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන්/අතිරේක ලේකම්වරුන්/ නියෝජ්‍ය ලේකම්වරුන්
	34.	මුදල් මණ්ඩල සාමාජිකයන්
	35.	ශ්‍රී ලංකා මහ බැංකු අධිපති/සහකාර අධිපතිවරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අතිරේක ප්‍රධානීන්
	36.	ජනාධිපති/අග්‍රාමාත්‍ය/අමාත්‍යවරුන්/අමාත්‍යාංශ උපදේශකවරුන්
	37.	ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානීන්
	38.	විගණකාධිපති
	39.	පාර්ලිමේන්තු ලේකම්
	40.	දිස්ත්‍රික් ලේකම්වරුන්/රජයේ නියෝජිත සහ ලේකම්වරුන්
	41.	රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
	42.	රාජ්‍ය ව්‍යවසායන්හි සභාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
	43.	රාජ්‍ය සංස්ථා/ව්‍යවස්ථාපති මණ්ඩල/අධිකාරීන්/රාජ්‍ය සංස්ථා සභාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්

F	44.	ෆීල්ඩ් මාර්ෂල් / නාවික හමුදාවේ අද්මිරාල්/ගුවන් හමුදාවේ මාර්ෂල්
	45.	ආරක්ෂක අංශ ප්‍රධානී
	46.	හමුදාපති/නාවික හමුදාපති/ගුවන් හමුදාපති
	47.	ශ්‍රී ලංකා හමුදා ලුතිනන් කර්නල් තනතුරින් යුත් නිලධාරීන් සහ ඊට ඉහළ තනතුරින් යුත් නිලධාරීන්
	48.	ශ්‍රී ලංකා නාවික හමුදා කමාන්ඩර් තනතුරින් යුත් නිලධාරීන් සහ ඊට ඉහළ තනතුරින් යුත් නිලධාරීන්
	49.	ශ්‍රී ලංකා යුධ හමුදා බලගල නායක තනතුරින් යුත් නිලධාරීන් සහ ඊට ඉහළ තනතුරින් යුත් නිලධාරීන්
	50.	පොලිස්පති
	51.	සහකාර පොලිස් අධිකාරී තනතුරින් ඉහළින් යුත් පොලිස් නිලධාරීන්

G	52.	රාජ්‍ය සේවා කොමිෂන් සභා සභාපති/සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
	53.	ජාතික පොලිස් කොමිෂන් සභා සභාපති/සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
	54.	මානව කොමිෂන් සභා සභාපති/සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
	55.	අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා සභාපති/සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
	56.	මූල්‍ය කොමිෂන් සභා සභාපති/සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
	57.	මැතිවරණ කොමිෂන් සභා සභාපති/සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
	58.	ව්‍යවස්ථා සභා සාමාජිකයන්
	59.	විගණන සේවා කොමිෂන් සභා සභාපති/සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
	60.	සීමා නිර්ණය කොමිෂන් සභා සභාපති/සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
	61.	ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභා සභාපති/සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
	62.	කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කොමිෂන් සභාවල සාමාජිකයන්

H	63.	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපති/සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
	64.	විශ්වවිද්‍යාල සභා සභාපති, සාමාජිකයන්
	65.	කුලපති
	66.	උප කුලපති
	67.	විශ්වවිද්‍යාල රෙජිස්ට්‍රාර්වරුන්

විදේශීය දේශපාලනික වශයෙන් අනාවරණය වූ පුද්ගලයන්

I	68.	පසුගිය වසර 5 තුළ ජාත්‍යන්තර සංවිධානවල තනතුරු දරණ හෝ දැරූ නිලධාරීන් (අධ්‍යක්ෂවරුන්, මණ්ඩල ප්‍රධානීන් හෝ ඔවුන්ගේ නියෝජිතයින්)
	69.	ජාත්‍යන්තර හා අන්තර් රාජ්‍ය සංවිධානවල වෙනත් කළමනාකරණ කාර්යයන් ඉටු කළ හෝ ඉටු කරන ජාත්‍යන්තර සංවිධානවල නිලධාරීන්
	70.	ජාත්‍යන්තර පාර්ලිමේන්තු රැස්වීම් සාමාජිකයන්
	71.	අභ්‍යන්තර අධිකරණවල විනිසුරුවන් සහ කළමනාකරණ නිලධාරීන්

ඇමුණුම B

දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් විසින් මූල්‍ය ආයතන අයුතු ලෙස භාවිතා කිරීම් අනාවරණය කර ගැනීම සඳහා වන අවදානම් දර්ශක සහ සැකයට තුඩු දෙන හේතු:

- අ. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් ඔවුන්ගේ අනන්‍යතාවය සැඟවීමට උත්සාහ දැරීම
1. අයිතිය, සම්බන්ධ වූ කර්මාන්ත හෝ, රටවල් සැඟවීම සඳහා නෛතික පුද්ගලයන් හෝ නෛතික වැඩ පිළිවෙලවල් (Legal person or Legal arrangements) භාවිතා කිරීම.
 2. පිළිගත හැකි හේතුවක් නොමැතිව සමාගම් සංස්ථාපනය කිරීම
 3. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන්ගේ සාමාන්‍ය ව්‍යාපාරික ක්‍රියාකාරකම්වලට අනුරූප නොවන විට හෝ ඔවුන්ගේ අනන්‍යතාවය සැඟවීම සඳහා එය යොදා ගන්නා බව පෙනී යන විට අතරමැදියන් භාවිතා කිරීම
 4. නෛතික ගිණිකරුවා ලෙස පවුලේ සාමාජිකයන් හෝ සමීප ආශ්‍රිතයන් යොදා ගැනීම

ආ. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා හා සම්බන්ධ අවදානම් දර්ශක සහ ඔහුගේ හැසිරීම

1. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා ආයතනයේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම පිළිබඳ ප්‍රතිපත්ති හෝ දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් පිළිබඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විමසීම
2. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා සම්පත්වල මූලාශ්‍ර හෝ අරමුදල් මූලාශ්‍ර පිළිබඳ තොරතුරු ලබාදීමේ දී සාමාන්‍යයෙන් අපහසුතාවයට පත් වන බවක් පෙනී යාම.
3. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා විසින් සපයනු ලබන තොරතුරු වත්කම් ප්‍රකාශන, ප්‍රකාශිත නිල වැටුප් වැනි (ප්‍රසිද්ධියේ ලබා ගත හැකි) වෙනත් තොරතුරු සමග නොගැළපීම
4. මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර අයත් රට තුළ ව්‍යාපාර කිරීමට හේතුව පැහැදිලි කිරීමට දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තාට නොහැකි වීම හෝ පසුබට වීම.
5. දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයා සාවද්‍ය හෝ අසම්පූර්ණ තොරතුරු සැපයීම.
6. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් විදේශීය හෝ ඉහළ වටිනාකමකින් යුත් සේවාවලට සාමාන්‍යයෙන් සේවා සපයනු නොලබන මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරවල සේවාවන් භාවිතා කිරීමට උත්සාහ දැරීම.
7. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සමග සබඳතා ඇති බවක් නොපෙනෙන රටවල් අතර නිරන්තර අරමුදල් හුවමාරු කිරීම.
8. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා රටට ඇතුළු වීම ප්‍රතික්ෂේප වීම. (විසා ප්‍රතික්ෂේප වීම)
9. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා, විදේශීය රටක ගිණුම් පවත්වාගෙන යාමට හෝ යම් දේපළක ගිණිකාරීත්වය දැරීමට තම රටෙහි ඇතැම් පුරවැසියන්ට තනනම් කරන/සීමා කරන රටක තැනැත්තකු වීම.

ඇ. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තාගේ තනතුර හෝ ව්‍යාපාරවලට දක්වන සම්බන්ධතාවය

1. රාජ්‍ය වත්කම් සහ අරමුදල්, ප්‍රතිපත්ති සහ මෙහෙයුම් කෙරෙහි දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තාට සැලකිය යුතු බලයක් හෝ ප්‍රවේශයක් පැවතීම.
2. බලපත්‍ර සහ සහන ලබා දීම ඇතුළු නියාමන අනුමත කිරීම් පිළිබඳ පාලනය දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා සතුව පැවතීම.
3. මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳව අනාවරණය කර ගැනීම සහ වැළැක්වීමට පිහිටුවා ඇති යාන්ත්‍රණ පාලනය කිරීමේ විධිමත් හෝ අවිධිමත් හැකියාව දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා සතුව පැවතීම.
4. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා විසින් ඔහුගේ/ඇයගේ රාජ්‍ය කර්තව්‍යයේ හෝ ඔහු/ඇය සම්බන්ධ වන රාජ්‍ය කර්තව්‍යයේ වැදගත්කම (සක්‍රියව) අවතක්සේරු කිරීම.
5. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා විසින් තම තනතුරු සියල්ලක්ම (නිල බලයෙන් පත්වන තනතුරු ඇතුළුව) හෙළි නොකිරීම.
6. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තා හට රාජ්‍ය හෝ ආයතනික ගිණුම් වෙත ප්‍රවේශය, පාලනය හෝ බලපෑම් කළ හැකි වීම.
7. දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් (අර්ධ වශයෙන්) පෞද්ගලික හෝ නිල බලයෙන් මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරවල ගිණිකාරීත්වය දැරීම හෝ පාලනය කිරීම.
8. ගනුදෙනුවක ප්‍රතිපාර්ශවකරුවකු හෝ තොරතුරු ලබන නියෝජිතයකු වශයෙන් දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු, මූල්‍ය ආයතන/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක් (අර්ධ වශයෙන්) ගිණිකාරීත්වය දැරීම හෝ පාලනය කිරීම.
9. මූල්‍ය ආයතනයක/නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක සේවාවලට සේවයක් වන දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකු නෛතික ආයතනයක අධ්‍යක්ෂ හෝ ප්‍රතිලාභගිතියකු වීම

ඈ. දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයන් සම්බන්ධ වන කර්මාන්ත/අංශවලට අදාළ අවදානම් දර්ශක

1. ආයුධ වෙළඳාම සහ ආරක්ෂක කර්මාන්තය
2. බැංකු හා මූල්‍ය
3. රජයේ ප්‍රසම්පාදන කටයුතුවල සක්‍රිය ව්‍යාපාර එනම් රජයේ හෝ රාජ්‍ය ආයතනවලට විකිණීම් සිදු කරන ව්‍යාපාර
4. ඉදිකිරීම් සහ (විශාල) යටිතල පහසුකම්
5. සංවර්ධනය සහ වෙනත් ආකාරයේ ආධාර
6. මානව සෞඛ්‍ය ක්‍රියාකාරකම්
7. පෞද්ගලිකරණය
8. පොදු භාණ්ඩ, උපයෝගීතා සැපයීම

වක්‍රලේඛ අංක: 02/19

යොමු අංකය: 37/02/008/0016/016

2019 දෙසැම්බර් 03

බලපත්‍රලාභී බැංකු/බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

අත්හිටවූ ගිණුම්වලින් රඳවා ගැනීමේ බඳු හර කිරීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 15(2) වගන්තිය ප්‍රකාරව, දින හතක කාල පරිච්ඡේදයක් සඳහා කිසිදු ගනුදෙනුවක් හෝ ගනුදෙනු සිදු නොකරන ලෙස මූල්‍ය ආයතන වෙත විධාන කිරීමට මූල්‍ය බුද්ධි ඒකකයට බලය පැවරී ඇත. තවද, මුදල් ගනුදෙනු

වාර්තා කිරීමේ පනතේ 15(3) වගන්තිය ප්‍රකාරව, කොළඹ දී පවත්වන්නා වූ බස්නාහිර පළාතේ මහාධිකරණය විසින් එවැනි අත්හිටුවීමක් තවත් කාලයක් දක්වා දීර්ඝ කළ හැකිය.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 84 සහ 86 වන වගන්තිවලට අනුව, ගිණුම් හිමියකුට පොලිය ගෙවන අවස්ථාවේ දී රඳවා ගැනීමේ බදු අඩුකළ යුතු අතර, එක් එක් ලිපි මාසයක් අවසන්වීමෙන් පසු දින පහළොවක් තුළ එම බදු මුදල දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවිය යුතුය. දේශීය ආදායම් පනතේ 179 වන වගන්තිය ප්‍රකාරව, නියමිත කාල පරිච්ඡේදය තුළ ගෙවිය යුතු බදු මුදල ගෙවීමට අපොහොසත් වන අවස්ථාවක දී දණ්ඩන පැනවීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත බලය පවරා ඇත.

අත්හිටවූ ගිණුම්වලට පොලිය බැර කිරීමට පෙර රඳවා ගැනීමේ බදු අඩු කරන ලෙසත්, ශුද්ධ පොලිය (රඳවා ගැනීමේ බදු අඩුකළ පොලිය) පමණක් එම ගිණුම්වලට බැර කරන ලෙසත් සියලුම මූල්‍ය ආයතන වෙත මෙයින් නියම කෙරේ. තවද, අත්හිටවූ ගිණුම්වල පොලියට අදාළ රඳවා ගැනීමේ බදු දේශීය ආදායම් පනතෙහි දක්වා ඇති පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවන ලෙස ඔබගෙන් ඉල්ලා සිටී. මෙම චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වන අතර, පොලී ගෙවීමේ මිලඟ ආසන්නතම වකුයේ දී අදාළ විය යුතුය.

මෙයට විශ්වාසී,
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත්: සියලුම බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල අනුකූලතා නිලධාරීන්

යොමු අංකය : 08/25/004/0003/001 2019 ජනවාරි 29
චක්‍රලේඛ අංක : SSSS/01/2019

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගීත්ව ආයතන වෙත,

**ලංකාසෙකුපුරු මධ්‍යම තැන්පතු පද්ධතියෙහි ලියාපදිංචි ගනුදෙනුකරුවන් වෙත
කෙටි පණිවිඩ / විද්‍යුත් තැපෑල හරහා තත්කාලීන දැනුම්දීමේ සේවාව**

1. සෘජු අලෙවි සහභාගීකරුවන් විසින් ලංකාසෙකුපුරු මධ්‍යම තැන්පතු පද්ධතියේ ලියාපදිංචි කර ඇති ගනුදෙනුකරුවන්ට සිය සුරැකුම්පත් ගිණුම්වල සිදුකෙරෙන සෑම නිර්ලේඛිත සුරැකුම්පත් හර සහ බැර සටහනක් සඳහාම තත්කාලීන දැනුම් දීමක් සිදු කෙරෙන පරිදි ලංකාසෙකුපුරු පද්ධතිය යාවත්කාලීන කර ඇත. ඒ අනුව, කෙටි පණිවිඩ හරහා හෝ විද්‍යුත් තැපෑල හරහා හෝ එම මාධ්‍යයන් දෙකම හරහා හෝ අදාළ දැනුම් දීම සිදු කරනු ලැබේ.
2. ඉහත සඳහන් පහසුකම සැලසීම සඳහා ලංකාසෙට්ල් පද්ධති රීතිවල 03 වන වෙළුමෙහි 2.2.1 වගන්තිය 2019.02.25 දින සිට බලපැවැත්වෙන පරිදි පහත දැක්වෙන ආකාරයට සංශෝධනය කර ඇත.

ලංකාසෙට්ල් පද්ධති රීතිවල 2.1 සංස්කරණයෙහි 03 වන වෙළුමෙහි 2.2.1 වගන්තිය

2.2 භාරකාරත්වයේ වගකීම්

සෘජු අලෙවි සහභාගීකරුවන්, සෘජු අලෙවිකරුවකු ලෙස තම ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද අදාළ නීති, රෙගුලාසි සහ විධානවලට අනුකූල විය යුතුය.

සෘජු අලෙවි සහභාගීකරුවන් ලංකාසෙකුපුරු පද්ධතිය තුළ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ භාරකරුවන් ලෙස කටයුතු කළ යුතුයි. මෙම භාරකාරත්ව භූමිකාව පහත සඳහන් වගකීම් දරයි.

2.2.1 ලංකාසෙකුපුරු පද්ධතිය තුළ සිටින ගනුදෙනුකරුවන්ගේ සුරැකුම්පත්හි නීත්‍යානුකූල හිමිකම ලබා ගන්නා විට, එම සෑම ගනුදෙනුකරුවකුගේම නම, වලංගු තැපැල් ලිපිනය, සහ ජාතික හැඳුනුම්පත් අංකය, සමාගම් ලියාපදිංචි අංකය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද වෙනත් හඳුනාගැනීමේ ලේඛනයක අංකය අනිවාර්ය පදනම යටතේ වහාම සහ නිවැරදිව වාර්තා කළ යුතුය. වලංගු විද්‍යුත් තැපැල් ලිපිනයක් සහ වලංගු ජංගම දුරකථන අංකයක්ද (අන්තර්ජාතික දුරකථන අංක ආකෘතියට අනුව, උදා 94nnnnnnnnnn) පහත 2.2.1.1 හා 2.2.1.2 වගන්ති හා යටත්ව වාර්තා කළ යුතුය.

2.2.1.1 සෑම ගනුදෙනුකරුවෙකුගෙන්ම, ඔහුගේ හෝ ඇයගේ වඩාත් මනාප දැනුම් දීම මාධ්‍ය ලිඛිත තහවුරු කිරීමකින් ලබාගැනීම ලංකාසෙකුපුරු පද්ධතියෙහි සෑම සෘජු අලෙවි සහභාගීකරුවෙකුටම අනිවාර්ය වේ. තත්කාලීන දැනුම්දීමේ මාධ්‍යය "Email" (විද්‍යුත් තැපෑල), "SMS" (Short Message Service) (කෙටි පණිවිඩ), "Email & SMS" (විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවිඩ) හෝ "None" (ගනුදෙනුකරු විද්‍යුත් තැපෑල හෝ කෙටි පණිවිඩ සේවාව යන කිසිදු මාධ්‍යයක් හරහා තත්කාලීන දැනුම්දීම ලැබීමට අදහස් නොකරන බව "None" යන විකල්පයෙන් අර්ථගැන්වේ) යන විකල්ප යටතේ ලංකාසෙකුපුරු පද්ධතියෙහි වාර්තා විය යුතුය. ගනුදෙනුකරුවෙකු විසින් එලෙස ලබා දෙන තත්කාලීන දැනුම්දීමේ මාධ්‍ය තහවුරු කිරීමේ ලිඛිත තහවුරුව අනාගත පරිශීලනය සඳහා සංරක්ෂණය විය යුතුය.

2.2.1.2 දැනුම්දීමේ මාධ්‍යය ලෙස "SMS" විකල්පය තෝරා ගත් අවස්ථාවකදී, වලංගු ජංගම දුරකථන අංකයක්ද, "Email" විකල්පය තෝරා ගත් අවස්ථාවකදී වලංගු විද්‍යුත් තැපැල් ලිපිනයක්ද "Email & SMS" විකල්පය තෝරා ගත් අවස්ථාවකදී වලංගු විද්‍යුත් තැපැල් ලිපිනයක් සහ දුරකථන අංකයක් යන දෙකමද සටහන් කළ යුතුය.

2.2.1.3 මධ්‍යම තැන්පතු පද්ධතිය මගින්, තැපැල්/විද්‍යුත් තැපැල් ලිපිනය ගිණුම් ප්‍රකාශන ගනුදෙනුකරුවන් වෙත යැවීමටද, විද්‍යුත් තැපැල් ලිපිනය/ජංගම දුරකථන අංකය ලංකාසෙකුපුරු පද්ධතියෙහි ඇති සෑම සුරැකුම්පත් ගිණුමකටම අදාළව සිදුවන සෑම නිර්ලේඛිත සුරැකුම්පත් හර හා බැර සටහනක් තත්කාලීනව දැනුම් දීම සඳහා ද භාවිතා කරයි.

- 3. ඒ අනුව, සෘජු අලෙවි සහභාගීකරුවන් දැනට ලංකාසෙකසු පද්ධතියෙහි පවතින සියලුම ගනුදෙනුකරුවන්ගේ වඩාත් මනාප දැනුම් දීමේ මාධ්‍යය 2019.03.18 දින වන විට ලංකාසෙකසු පද්ධතියෙහි සටහන් කළ යුතු වන අතර මෙම නීතිය සියලුම නව ගනුදෙනුකරුවන් සඳහා ද අදාළ වේ.
- 4. ලංකාසෙකසු පද්ධතිය මගින් ඉහත සඳහන් පරිදි තත්කාලීන දැනුම් දීම් සම්ප්‍රේෂණය කිරීම 2019.03.25 දින සිට ආරම්භ වේ.

එම්. ඉසෙඩ්. එම්. ආසිම්
අධිකාරී
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

ඩී. කුමාරතුංග
අධ්‍යක්ෂ
ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

යොමු අංකය : 08/21/005/012/005

2019 ජූලි 09

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික නිකුත් සඳහා වන විධානයන්

1937 අංක 37 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත් යටතේ මුදල් අමාත්‍යාංශය මගින් 2009 ජූනි 24 වෙනි දින නිකුත් කරන ලද 2009 අංක 1 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) රෙගුලාසිවලට අනුව රෙගුලාසි අංක 11(1) යටතේ 2017 ජූලි 24 දින නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික නිකුත් සඳහා වන විධානයන් සඳහා පහත සංශෝධන සිදු කරන ලද අතර 2019 ජූලි 09 වැනි දින සිට බලාත්මක වේ.

- 8.1 සෑම මාසික නිකුත්වකදීම භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් නිකුත් කරනු ලැබේ.
- 8.6 අදියර III: යම් ඉතිරි වූ ප්‍රමාණයක් වෙනොන් (අදියර I සහ II හි එක් එක් කාණ්ඩ යටතේ නිවේදනය කරන ලද ප්‍රමාණය සහ එක් එක් කාණ්ඩය වෙනුවෙන් නිකුත් කළ සමස්ත ප්‍රමාණය අතර වෙනස) අනිවාර්ය පදනමින්, අදියර I සහ II හි එම එක් එක් ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සාර්ථක වූ සහභාගීත්ව අනුපාතය මත පදනම්ව බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයට ප්‍රාථමික අලෙවිකරුවන් අතර නිකුත් කිරීම සිදුවේ. කෙසේ වුවද, ශ්‍රී ලංකා මහ බැංකුව, I වන අදියරේදී, නිකුත් කළ ප්‍රමාණයෙන් අවම වශයෙන් 70% ක් වත් පිළිගැනීමක් නොකළහොත් මෙම අදියර ක්‍රියාත්මක කිරීම කළ නොහැකි වේ. මෙම අදියර යටතේ නිකුත් කිරීම ප්‍රාථමික අලෙවිකරුවන්ට පමණක් සීමාවේ.
- 9.7 සෑම ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින්ම එක් එක් කාර්තුවක් තුළ පළමු අදියර යටතේ කාර්තුව ඇතුළත සිදු කරන ලද ප්‍රාථමික අලෙවිකරු නිකුතු සාමාන්‍යයෙන් සාර්ථක ග්‍රහණය කිරීම් අවම වශයෙන් 50% ක් ලබා ගැනීමට අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් සලකනු ලබන වර්ෂයකට එක් එක් කාර්තුවේදී එක් ප්‍රාථමික අලෙවිකරුවකු සඳහා වන සාමාන්‍ය නිකුතු කිරීම (AI) වලදී, ප්‍රාථමික අලෙවිකරුවන් නොවන ලංසුකරුවන් වෙත කරන ලද නිකුත් නොසලකා හැරිය යුතු අතර එය පහත පරිදි ගණනය කරනු ලැබේ.

$$\text{ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා නිකුතු සාමාන්‍ය} = \frac{\text{පළමු අදියර යටතේ නිකුත් කළ සම්පූර්ණ ප්‍රමාණය}}{\text{පළමු අදියර යටතේ ප්‍රාථමික අලෙවිකරුවන් නොවන ලංසුකරුවන් වෙත සිදුකළ නිකුතු ප්‍රමාණය}} \times \text{ප්‍රාථමික අලෙවිකරුවන් සංඛ්‍යාව}^*$$

* සලකනු ලබන කාර්තුවේදී වැඩිම ප්‍රාථමික අලෙවිකරුවන් සංඛ්‍යාවක් වූ ප්‍රාථමික වෙන්දේසියකදී ලංසු තැබීමට සුදුසුකම් ලත් ප්‍රාථමික අලෙවිකරුවන් සංඛ්‍යාව ප්‍රාථමික අලෙවිකරුවන් ලබා ගන්නා සාර්ථක ග්‍රහණය කිරීම් ගණනය කිරීමේදී, අදියර II යටතේ ප්‍රාථමික අලෙවිකරුවන් විසින් කරන ලද ඕනෑම ග්‍රහණය කිරීමක් අවම සාර්ථක ග්‍රහණය කිරීම් වලින් 2% ඉක්මවා නොයන්නේ නම් පිළිගනු ලැබේ.

- 11.1 දෙන ලද භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩයක් සඳහා නිකුතුව අදියර I හා අදියර II යටතේ සම්පූර්ණ ලෙස නිකුත් නොකළහොත්, ඉදිරිපත් කළ චටිනාකමින් අවම වශයෙන් සියයට 70 ක් අදියර I හි පිළිගෙන ඇත්නම් වෙන්දේසි දින පැය 1430 ට පමණ අදියර II අවසාන වූ වහාම අදියර III විද්‍යුත් ලෙස ක්‍රියාත්මක වේ.

එම්. ඉසෙඩ්. එම්. ආසිම්
අධිකාරී
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

යොමු අංකය : 08/25/001/0005/001

2019 ඔක්තෝබර් 01

චක්‍රලේඛ අංක : SSSS/02/2019

ලංකාසෙවිල් පද්ධතියේ සියලුම සහභාගීත්ව ආයතන වෙත,

ද්විතීයික වෙළඳපොළෙහි රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනුවල පියවීමේ චටිනාකම, මිල සහ පොළී අනුපාතය අන්තර්ගත කිරීම

- 1. ලංකාසෙවිල් පද්ධති රීතිවල 03 වන වෙළුමේ 5.6 වන රීතියට අනුව රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනුවල විනිවිදභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් එවැනි ගනුදෙනුවල ප්‍රධාන ලක්ෂණයන්ට අදාළ දත්ත ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර ඇත.
- 2. ඒ අනුව, රාජ්‍ය සුරැකුම්පත්වල ගනුදෙනු සිදු කිරීමේදී, සියලුම සහභාගීකරුවන් විසින් MT540, MT541, MT542 සහ MT543 යන SWIFT පණිවිඩවල අදාළ ක්ෂේත්‍රයන් පහත දැක්වෙන පරිදි පිරවිය යුතුය.

- අ. මුදල් ලැබීමක් නොමැතිව මුදා හැරීමේ (DvF)/ ලැබීමේ (RvF) ගනුදෙනු සඳහා පියවීමේ වටිනාකම පහතින් දක්වා ඇති පරිදි MT540 සහ MT542 ආකෘතීන්හි, "Optional Repetitive Subsequence E3 Amounts" කොටසෙහි :19A::SETT// ක්ෂේත්‍රය යටතේ සටහන් කළ යුතුය. ඉහත සඳහන් ලක්ෂණයන් අදාළ කොටසෙහි දශම ස්ථාන දෙකක් දක්වා සටහන් කළ හැකිය.
:16R::AMT
:19A::SETT//[N]3!a15d
:16S:AMT

ගෙවීමට එදිරිව මුදා හැරීමේ (DvP)/ ලැබීමේ (RvP) ගනුදෙනු සඳහා වූ MT541 සහ MT543 SWIFT පණිවිඩ ආකෘතිවලද ඉහත කී පියවීමේ වටිනාකම සටහන් කරනු ලබන ආකාරයටම, අදාළ ක්ෂේත්‍රයන්හි සටහන් කළ යුතු වේ.

- ආ. පහත දැක්වෙන පරිදි MT540, MT541, MT542 සහ MT543 යන ආකෘතීන්හි, "Optional Subsequence B1 Financial Instrument Attributes" යන කොටසෙහි :90A::INDC//PRCT යන ක්ෂේත්‍රය යටතේ මිලද, :90A::EXER//YIEL යන ක්ෂේත්‍රය යටතේ පොළී අනුපාතයද වන පරිදි සියලුම රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු සඳහා මිල සහ පොළී අනුපාතය දැක්විය යුතුවේ. එම ලක්ෂණයන් (මිල සහ පොළී අනුපාතය) අදාළ කොටසෙහි දශමස්ථාන හතරක් දක්වා සටහන් කළ හැකිය.
:16R::FIA
:90A::INDC//PRCT/15d
:90A::EXER//YIEL/15d
:16S::FIA

- අත්පිට මිලදී ගැනීමේ ගනුදෙනුවකදී, කල් පිරීම සඳහා වන එලදා අනුපාතය පොළී අනුපාතය ලෙසත්, ප්‍රතිමිලදී ගැනීමේ හෝ ප්‍රතිවිකුණුම් ගනුදෙනුවකදී ගිවිසුමෙහි සඳහන් පරිදි නියමිත කාල සීමාවකට අදාළ වාර්ෂික අනුපාතය, පොළී අනුපාතය ලෙසත් සැලකේ. "මිල" යනුවෙන් හැඳින්වෙන්නේ රාජ්‍ය සුරැකුම්පතට අදාළ ශුද්ධ මිල වේ.
- අදාළ කොටස් උද්දීපනය වන පරිදි MT542 පණිවිඩයක ආකෘතියක ආදර්ශයක් ඇමුණුම 01 හි දක්වා ඇත.
- මුදල් ලැබීමක් නොමැතිව මුදා හැරීමේ/ලබා ගැනීමේ ගනුදෙනු වර්ගවල අදාළ ක්ෂේත්‍රයන්හි දක්වා ඇති පියවීමේ වටිනාකම පියවීමේ ක්‍රියාවලියේදී නොසලකන අතර ඒ සඳහා, රාජ්‍ය සුරැකුම්පත් ගිණුම් හර සහ බැර කිරීමේදී ලංකාසෙකසු පද්ධතිය මුහුණත අගය පමණක් භාවිතා කරයි.
- රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු පියවීම සඳහා SWIFT පද්ධතිය මගින් පණිවිඩ යැවීමට අමරතව CSS Trades වෙබ් පාදක යෙදුම හරහා, එනම්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයන ලද ලංකාසෙට්ට් පද්ධති රීතිවල 3 වන වෙළුමේ 5.4 රීතිය යටතේ උපදෙස් දී ඇති පරිදි රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු යොමු කිරීමේදී, පියවීමේ වටිනාකම, මිල සහ පොළී අනුපාතය ඇතුළත් කළ යුතුය.
- ලංකාසෙකසු පද්ධතියේ රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු සිදු කිරීමේදී 2020.01.01 දින සිට බලපැවැත්වෙන පරිදි අනිවාර්යයෙන්ම ඉහත සඳහන් තොරතුරු රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු සඳහා අදාළ වන පණිවිඩ ආකෘතිවල අදාළ ක්ෂේත්‍රයන්හි ඇතුළත් කළ යුතුය.

එම්. ඉසෙඩ්. එම්. ආසිම්
අධිකාරී
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

ඩී. කුමාරතුංග
අධ්‍යක්ෂ
ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

ඇමුණුම 01

ආදර්ශ MT542 පණිවිඩ ආකෘතිය
: 16 R : GENL
: 20 C : : SEME // DVF010SetPrice
: 23 G : NEWM
: 16 S : GENL
: 16 R : TRADDET
: 98 A : : SETT // 20180222
: 98 A : : TRAD // 20180222
: 35 B : ISIN LKB01518H150
: 16 R : FIA
: 90 A : : INDC // PRCT / 98, 6653
: 90 A : : EXER // YIEL / 9,9999
: 16 S : FIA
: 22 F : PRIR // 0080
: 16 S : TRADDET
: 16R : FIAC
: 36 B : : SETT // FAMT / 15000
: 97 A : : SAFE // OWN
: 16 S: FIAC
: 16 R : SETDET
: 22 F : : SETR // TRAD
: 16 R : SETPRTY
: 95 P : : REAG // CBCELKL0EPF
: 16 S : SETPRTY

: 16 R : SETPRTY
: 95 P : PSET // ZYACLKL0XXX
: 16 S : SETPRTY
: 16 R : AMT
: 19 A : SETT // LKR19999,99
: 16 S : AMT
: 16 S : SETDET

ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 01/2019

2019 පෙබරවාරි 26

විද්‍යුත් ගෙවීම් උපකරණ/යාන්ත්‍රණ සඳහා පහසුකම් සලසන සියලුම මූල්‍ය ආයතන වෙත,

විද්‍යුත් ගෙවීම් උපකරණ/යාන්ත්‍රණ හරහා සිදු කෙරෙන ගනුදෙනු සඳහා තත්කාලීන දැනුම්දීම් ලබා දීම

2005 අංක 28 දරන ගෙවීමේ සහ බෙරුම් කිරීමේ පද්ධති පනතේ 44 වැනි වගන්ති ප්‍රකාරව, එවැනි ගෙවීම් උපකරණ/යාන්ත්‍රණ හරහා සිදු කෙරෙන ගනුදෙනු වල ආරක්ෂාව වැඩිදියුණු කිරීමට, විද්‍යුත් ගෙවීම් උපකරණ/යාන්ත්‍රණ හරහා සිදු කෙරෙන ගනුදෙනු සඳහා තත්කාලීන දැනුම්දීම් ලබාදීම පිළිබඳ වන මෙම වක්‍රලේඛය නිකුත් කරන ලදී.

විද්‍යුත් ගෙවීම් උපකරණ/යාන්ත්‍රණ හරහා ගෙවීම් සේවා සපයන මූල්‍ය ආයතන විසින්, තත්කාලීන දැනුම්දීම් ලබාගැනීමට ගනුදෙනුකරු එකඟ වන පරිදි, විද්‍යුත් ගෙවීම් උපකරණ/යාන්ත්‍රණ මගින් සිදුකෙරෙන සියලුම ගනුදෙනු සඳහා කෙටි පණිවුඩ සේවාව (SMS) හෝ වෙනත් ආරක්ෂිත විශ්වාසදායක ක්ෂණික දැනුම්දීම් ක්‍රමයක් වැනි සුදුසු සන්නිවේදන ක්‍රමයක් භාවිතා කළ යුතුය. එබඳු තත්කාලීන දැනුම්දීම් ලබාදීම සඳහා මූල්‍ය ආයතන විසින් එක් එක් ගනුදෙනුකරුගෙන් ලිඛිත අවසරයක් හා ජංගම දුරකථන අංකයක් ලබාගත යුතුය.

1. මූල්‍ය ආයතන විසින්, 2019 අප්‍රේල් 02 වන දිනයෙන් පසු ආරම්භ කරන ලද නව ගිණුම්වල ජංගම දුරකථනය පදනම් කරගත් [ජංගම යෙදුම්, QR කේත, ජස්ට්පේ (JustPay) ආදී], අන්තර්ජාලය පදනම් කරගත් සහ ගෙවීම් කාඩ්පත් පදනම් කරගත් සියලුම ගනුදෙනු සඳහා තත්කාලීන දැනුම්දීම් සක්‍රීය කළ යුතුය. අනෙකුත් කාණ්ඩයන්හි ගනුදෙනු සඳහා ගනුදෙනුකරුගේ ඉල්ලීම මත මූල්‍ය ආයතන විසින් තත්කාලීන දැනුම්දීම් සැපයිය හැකිය.
2. මූල්‍ය ආයතන විසින් මේ වන විටත් විද්‍යුත් ගෙවීම් යාන්ත්‍රණ/උපකරණ භාවිතා කරන ගනුදෙනුකරුවන් සඳහා තත්කාලීන ගනුදෙනු දැනුම්දීම් ලැබීමේ ප්‍රතිලාභ/වාසි පිළිබඳව දැනුම්වත් කිරීම සහ එම පහසුකම ලබාගැනීමට එවැනි ගනුදෙනුකරුවන් දිරිමත් කිරීම කළ යුතුය.
3. කිසියම් ගිණුමක, අරමුදල් සංචලනය අවහිර කරන ලෙස කෙරෙන ඉල්ලීමක් සමඟ ඕනෑම අනවසර ගනුදෙනුවක් පිළිබඳව හැකි ඉක්මනින් දැනුම්දෙන ලෙස මූල්‍ය ආයතන විසින් ගනුදෙනුකරුවන්ට උපදෙස් ලබා දිය යුතු අතර, එවැනි දැනුම්දීමක් ලද පසු, එවැනි ගිණුම් වහාම අවහිර කිරීමට මූල්‍ය ආයතන විසින් ක්‍රියාමාර්ග ගත යුතුය.
4. තත්කාලීන දැනුම්දීම් ලබාදීමේදී, මූල්‍ය ආයතන:
 - 4.1 ගනුදෙනුකරුවන් සඳහා අනවසර/සැකසහිත ගනුදෙනු වාර්තා කිරීමට 24x7 පදනමින් යුතු උපකාරක දුරකථන සහ උපකාරක කවුළු සේවාවන් ස්ථාපිත කළ යුතුය;
 - 4.2 ප්‍රවේශය ලබා ගන්නා ඕනෑම අනවසර පුද්ගලයෙකුට එම තොරතුරු අතිසි ලෙස භාවිතා කිරීමට හෝ එවැනි තොරතුරු භාවිතා කරමින් වංචනික ගනුදෙනු සිදු කළ නොහැකි බව තහවුරු කිරීමට සුදුසු ආරක්ෂක පියවරයන් අනුගමනය කළ යුතුය;
 - 4.3 තත්කාලීන දැනුම්දීම් ලබා දීමේ පහසුකම සැපයීම සඳහා තෙවන පාර්ශවයන් සමඟ ගිවිසුම්වලට එළඹීමේදී පාරිභෝගික තොරතුරුවල ආරක්ෂාව සහතික විය යුතුය;
 - 4.4 තත්කාලීන දැනුම්දීම් පහසුකම ලබාගැනීමේදී සම්බන්ධ වන ගාස්තු/අයකිරීම් (ඇත්නම්), ගනුදෙනුකරුගේ කැමැත්ත ලබාගන්නා අවස්ථාවේදී අනාවරණය කළ යුතුය;
 - 4.5 ජංගම දුරකථන අංකවල හෝ තත්කාලීන දැනුම්දීම් ලබා ගැනීම සඳහා ලබා දී ඇති තොරතුරුවල වෙනසක් ඇත්නම් හැකි ඉක්මනින් මූල්‍ය ආයතන වෙත දැනුම්දීමට ගනුදෙනුකරුවන්ට උපදෙස් දිය යුතු අතර, එවැනි පාරිභෝගික ඉල්ලීම් ලැබුණු වහාම ජංගම දුරකථන අංක හෝ එවැනි වෙනත් තොරතුරු යාවත්කාලීන කිරීමේ යාන්ත්‍රණයක් සකස් කළ යුතුය; සහ
 - 4.6 ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනුවල තොරතුරු අනවසර පාර්ශවයන් වෙත නිරාවරණය වීමේ අවදානම අවම කිරීම සඳහා තත්කාලීන දැනුම්දීම් ලබාදීමට භාවිතා කරන ජංගම දුරකථන අංකවල හිමිකාරීත්වය වරින්වර තහවුරු කර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතුය;

ඩී කුමාරතුංග
අධ්‍යක්ෂ / ගෙවීම් සහ පියවීම්

ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 02/2019

2019 මාර්තු 11

සියලුම බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ බලපත්‍රලාභී ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

දේශීය ගෙවීම් සඳහා ජාතික QR කේත ප්‍රමිතියක් ස්ථාපිත කිරීම

දේශීය ගෙවීම් සඳහා ජාතික QR කේත ප්‍රමිතියක් පිහිටුවීම හා දියුණු කිරීම පිණිස 2005 අංක 28 දරන ගෙවීමේ සහ බෙරුම් කිරීමේ පද්ධති පනතෙහි 44 වැනි වගන්තිය ප්‍රකාරව එකී පනතේ 4 වැනි වගන්තිය සමඟ කියවිය යුතු මෙම වක්‍රලේඛය නිකුත් කරනු ලැබේ. LANKAQR පිරිවිතර (ඇමුණුම 1) නමින් ජාතික QR කේත ප්‍රමිතියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙයින් නිකුත් කරනු ලැබේ.

මෙම චක්‍රලේඛය මගින් ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 06/2018 ප්‍රතිස්ථාපනය වන අතර, එය දේශීය මුදල් ගෙවීම් සඳහා ජාතික QR කේත ප්‍රමිතියක් පිහිටුවීමට, 2019 මාර්තු 11 වන දින සිට ක්‍රියාත්මක වේ. QR කේත ආශ්‍රිත ගෙවීම් ක්‍රමයන් ඉදිරිපත් කරන සියලු මූල්‍ය ආයතන (බලපත්‍රලාභී බැංකු හා බලපත්‍රලාභී මූල්‍ය සමාගම්) සහ බලපත්‍රලාභී ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන් විසින්, වක්‍රලේඛය නිකුත් කිරීමෙන් මාස 2 ක් ඉකුත් වීමට පෙර එයට පූර්ණ වශයෙන් අනුකූල විය යුතුය.

1. නිර්වචන

LANKAQR කේතයක් මගින් ආරම්භ කරනු ලබන ගනුදෙනුවකදී සියලුම අපේක්ෂාවන් සහ අභිප්‍රායන් සඳහා පහත සඳහන් පාර්ශවකරුවන් නිර්වචනය කර ඇත.

- 1.1 නිකුත් කරන්නා - QR කේත පදනම් කරගත් ගෙවීම් සිදු කිරීම සඳහා භාවිතා කරන ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම්, ණයවර පත් ගිණුම් සඳහා පහසුකම් සපයන මූල්‍ය ආයතන හා ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන්ය.
- 1.2 වෙළඳ අත්පත්කරුවා - වෙළෙඳුන් බඳවා ගැනීම, වෙළඳ හැඳුනුම්පත් අංක පැවරීම, වෙළෙඳුන් සඳහා වාර්තා/ගිණුම් පවත්වාගෙන යාම, වෙළෙඳුන් මගින් ඉදිරිපත් කරන LANKAQR කේත උත්පාදනය කිරීමට පහසුකම් සැලසීම සහ වෙළඳ ගිණුම් පියවීම සඳහා වගකිව යුතු මූල්‍ය ආයතන හෝ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන්ය*.
- 1.3 ජාල පහසුකම් සපයන්නා - නිකුත් කරන්නා හා අත්පත්කරුවා (වෙළඳ අත්පත්කරුවා හා ගනුදෙනු අත්පත්කරුවා) එකිනෙකට වෙනස් වන අවස්ථාවන්හිදී, ගනුදෙනුවට පාර්ශව වන මූල්‍ය ආයතන අතර ගනුදෙනු මෙහෙයවීමට ජාල පසුකම් සපයන්නා (ලංකාකේෂ් (පුද්ගලික) සමාගම) වගකිව යුතුය. ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම් සහ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් ගිණුම් හරහා ක්‍රියාත්මක වන, LANKAQR කේතය භාවිතයෙන් අත්පත් කරගත් සියලුම ගෙවීම් සැකසීම හා නිෂ්කාශනය කිරීම ලංකාකේෂ් (පුද්ගලික) සමාගම විසින් මෙහෙයවනු ලැබේ. අන්තර්ජාතික ගෙවීම් ජාලයන් හරහා ක්‍රියාත්මක වන LANKAQR කේත පදනම් කරගත් ගෙවීම්, දැනට පවතින යාන්ත්‍රණයන් හරහා නිෂ්කාශනය කරනු ඇති බව සැලකිල්ලට ගත යුතුය.
- 1.4 ජංගම අයදුම් සපයන්නා - LANKAQR කේත භාවිතා කරන ගනුදෙනු සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය ජංගම දුරකථන පදනම් කරගත් ගෙවීම් ක්‍රමයන් සපයන පාර්ශවය මෙයයි. මෙය මූල්‍ය ආයතනයක හෝ අත්පත් කරගන්නා ආයතනයක තෙවන පාර්ශවීය යෙදවුම් සපයන්නෙකු විය හැකිය.
- 1.5 ගනුදෙනු අත්පත්කරුවා - ජංගම යෙදුම් මාදුකාංග සපයන්නාට හෝ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුට LANKAQR ගනුදෙනු සැකසීම සඳහා අත්පත්කර ගැනීමේ පහසුකම් සපයන මූල්‍ය ආයතනය, ගනුදෙනු අත්පත්කරුවා ලෙස හැඳින්වේ. මෙම පාර්ශවය අදාළ ගෙවීම් ජාලය හරහා මූල්‍යමය ගනුදෙනු සඳහා පහසුකම් සපයයි.

2. ගාස්තු සහ අය කිරීම්

- 2.1 LANKAQR කේත මගින් ආරම්භ කළ ගනුදෙනු කිසිවකටත් පාරිභෝගිකයාගෙන් අය කිරීම් කළ නොහැක.
- 2.2 වෙළඳ වට්ටම් අනුපාතයක් (Merchant Discount Rate) ස්වරූපයෙන්, වෙළෙඳුන්ගෙන් ගාස්තු අය කළ හැක.
- 2.3 වෙළෙඳුන් විසින් අවසන් පාරිභෝගිකයාගෙන් වෙළඳ වට්ටම් අනුපාතයේ ගාස්තුව පූර්ණ/අර්ධ වශයෙන් පියවා නොගන්නා බවට සහතික වීමට, වෙළඳ අත්පත්කරුවන්ට තරයේ අවවාද කෙරේ.
- 2.4 LANKAQR කේතය රට තුළ වේගවත්ව හා පුළුල්ව අනුවර්තනය වීම ධෛර්යමත් කිරීම පිණිස, වෙළඳ අත්පත්කරුවන් විසින් අවම වෙළඳ වට්ටම් අනුපාතයන් පවත්වා ගෙනයාමට වගබලා ගත යුතුය.
- 2.5 ආරම්භයේදී වෙළඳ අත්පත්කරුවන් අතර ඵලදායී තරඟකාරීත්වයක් නිර්මාණය කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙළඳ වට්ටම් අනුපාතයන් තීරණය කිරීමට වෙළඳපොළ බලවේගයන්ට ඉඩදෙනු ඇත. එනමුදු, අවශ්‍යතාවයක් පැන නැගේ නම්, වෙළඳ වට්ටම් අනුපාතයන් විධිමත් හා ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වනු ඇත.
- 2.6 වෙළඳ අත්පත්කරුවන්, ගනුදෙනු අත්පත්කරුවන්, නිකුත් කරන්නන් හා ලංකාකේෂ් (පුද්ගලික) සමාගම යන අදාළ පාර්ශව සියල්ල අතර 1% ක වෙළඳ වට්ටම් අනුපාතය බෙදී යන ආකාරයක උදාහරණයක් වගු අංක 1 හි දැක්වේ. වෙළඳ වට්ටම් අනුපාතය වෙනස් විය හැකි නමුදු, වෙළඳ අත්පත්කරුවාගේ හැර වගු අංක 1 හි නම් කර ඇති අනෙකුත් පාර්ශවකරුවන්ගේ අනුපාත අගයන් වෙනස් නොවේ. මෙම චක්‍රලේඛයේ වගු අංක 1 හි දක්වා ඇති ප්‍රතිපාදනවලට අනුකූලව නිකුත් කරන්නාගේ ගාස්තුව හා ගනුදෙනු අත්පත්කරුවාගේ ගාස්තුව, ලංකාකේෂ් (පුද්ගලික) සමාගම විසින් බෙදා හරිනු ලැබේ. වෙළඳ අත්පත්කරුවා විසින් ලංකාකේෂ් (පුද්ගලික) සමාගමට ගෙවිය යුතු ගාස්තුව දැනට පවතින LANKAPAY-CEFTS මාසික ඉන්වොයිසියට එකතු කරනු ඇත.
- 2.7 ගනුදෙනුවක් ආපසු හරවන අවස්ථාවකදී, ජාල ගාස්තුව (ආපසු නොගෙවන ලංකාකේෂ් (පුද්ගලික) සමාගමේ ගාස්තුව) වෙළඳ අත්පත්කරුවා විසින් දරනු ලැබේ.

* විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයට සම්බන්ධ නොවූ මූල්‍ය ආයතනයන් හෝ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන්, ඔවුන්ගේ LANKAQR ගනුදෙනුවල පියවීම් සම්පූර්ණ කර ගැනීම ලංකාකේෂ් (පුද්ගලික) සමාගම මගින් ක්‍රියාත්මක වන විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයට සම්බන්ධ වී ඇති බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක් හරහා සිදු කර ගත යුතු වේ.

වගු අංක 1 : අදාළ පාර්ශව සියල්ල අතර 1%ක වෙළඳ වට්ටම් අනුපාතයන් බෙදී යන ආකාරය**

ගනුදෙනු අගය (X) රුපියල්	ලංකාකේන්ද්‍ර (පුද්ගලික) සමාගමේ ගාස්තුව රුපියල්	නිකුත් කරන්නාගේ ගාස්තුව	ගනුදෙනු අත්පත්කරුවාගේ ගාස්තුව	වෙළඳ අත්පත්කරුවාගේ ගාස්තුව
10 <= X <= 100	0.01	0.25%	0.35% (ඊළඟ යෙදුම් මෘදුකාංග සපයන්නා සමඟ බෙදා ගත යුතුය)	0.40% දක්වා (වෙළඳපොළ බලවේග විසින් තීරණය කරනු ලැබේ) - ලංකාකේන්ද්‍ර (පුද්ගලික) සමාගමේ ගාස්තුව
100 < X <= 1000	0.10			
1000 < X <= 5000	1.00			
5000 < X	3.00			

** වගුවේ දක්වා ඇති ප්‍රතිශත ගණනය කරනු ලබන්නේ මුළු ගනුදෙනු අගයෙන් (X) ය.

3. ගනුදෙනු සීමාවන්

3.1 LANKAQR කේත ගනුදෙනු සඳහා අවම ගනුදෙනු සීමාව රු. 10.00 වේ.

3.2 LANKAQR කේත ගනුදෙනු සඳහා උපරිම ගනුදෙනු සීමාව, පුද්ගල අවදානම් සාධකවලට යටත්ව, වෙළඳ අත්පත්කරුවා විසින් තීරණය කරනු ලැබේ.

4. ගනුදෙනු දැනුම්දීම්

4.1 නිකුත් කරන්නන් විසින් ගනුදෙනුවෙහි තත්ත්වය පිළිබඳව, තත්කාලීනව, කෙටි පණිවිඩයක් ඔස්සේ පාරිභෝගිකයා හට දැනුම් දිය යුතුය.

4.2 වෙළඳ අත්පත්කරුවන් විසින් ගනුදෙනුවෙහි තත්ත්වය පිළිබඳව, තත්කාලීනව, වෙළෙන්දා සමඟ එකඟ වූ, සුදුසු ක්‍රමයක් ඔස්සේ වෙළෙන්දන් හට දැනුම් දිය යුතුය.

5. ජාල පහසුකම් සපයන්නා

LANKAQR කේත පදනම් කරගත් ගෙවීම් ක්‍රියාවලි සඳහා ප්‍රධාන පහසුකම් සපයන්නා ලෙස ලංකාකේන්ද්‍ර (පුද්ගලික) සමාගම නම් කර ඇති අතර ඔවුන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක විසින් අනුමත කළ පරිදි මෙම ක්‍රියාවලියට අදාළ මෙහෙයුම් මාර්ගෝපදේශයන් හා වෙළෙඳ නාම මාර්ගෝපදේශයන් නිකුත් කරනු ඇත. LANKAQR කේත මගින් ආරම්භ කළ ගනුදෙනු සඳහා සහභාගි වන සියලුම පාර්ශවයන් විසින්, ලංකාකේන්ද්‍ර (පුද්ගලික) සමාගම මගින් නිකුත් කරන මෙම මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.

ඩී කුමාරතුංග
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

යොමු අංකය : 34/07/029/0001/002

2019 අප්‍රේල් 04

ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 03/2019

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගීත්ව ආයතන වෙත,

2019 අප්‍රේල් 12 වැනි දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම

2019 අප්‍රේල් 13 වැනි සෙනසුරාදා දිනට යෙදෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනයට හිලවි වශයෙන්, 2019 අප්‍රේල් 12 වැනි දින වරුවක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති බැවින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගීත්ව ආයතනවල ගනුදෙනු වේලාවන් එදින පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, 2019 අප්‍රේල් 12 වැනි දින මධ්‍යහ්න 12.00 න් පසු ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කාල සටහන පහත සඳහන් පරිදි සංශෝධනය කර ඇත.

මෙහෙයුම	සංශෝධිත වේලාව
විවට වෙළඳපළ කටයුතු - ප්‍රතිමලදීගැනීම්/ප්‍රතිවිකුණුම් (වෙන්දේසිය) පියවීම	1245 පැය
බහුවිධ ශුද්ධ පියවීම් - ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (දෙවන අදියර) / ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය (තෙවන අදියර)	1300 පැය
බහුවිධ ශුද්ධ පියවීම් - විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය (තෙවන අදියර)	1315 පැය
බහුවිධ ශුද්ධ පියවීම් - ගැලපුම් නිෂ්කාශනය සහ පියවීම් නිෂ්කාශනය	1400 පැය
තෙවන පාර්ශවීය ගනුදෙනු සඳහා අවසන් වේලාව	1415 පැය
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය (හතරවන අදියර)	2019 අප්‍රේල් 16 දින 0845 පැය ට පියවනු ලැබේ.
විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය (හතරවන අදියර)	2019 අප්‍රේල් 16 දින 0900 පැය ට පියවනු ලැබේ.
බහුවිධ ශුද්ධ පියවීම් - ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (තෙවන අදියර)	නොපවතී
නිත්‍ය තැන්පතු පහසුකම් පියවීම	1430 පැය
දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ආපසු ගෙවීම් සහ නිත්‍ය ණය පහසුකම් පියවීම	1445 පැය

පද්ධතිය ගනුදෙනු සඳහා වැසීම	1500 පැය
පද්ධතිය සංවෘත කිරීම	1530 පැය

ඩී කුමාරතුංග
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

යොමු අංකය : 34/07/029/0001/002

2019 අප්‍රේල් 24

ගෙවීම් සහ පියවීම් පද්ධති වකුලේඛ අංක 04/2019

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගීත්ව ආයතන වෙත,

2019 අප්‍රේල් 24, 25 හා 26 දිනයන් හිදී ලංකාසෙට්ල් පද්ධතියේ සජීව මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදු කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් පරීක්ෂාවට ලක්කිරීමේ අරමුණ ඇතිව 2019 අප්‍රේල් 24, 25 හා 26 දිනයන් හිදී (බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා) ලංකාසෙට්ල් පද්ධතියෙහි (තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ ලංකාසෙකපු පද්ධතිය) සහ අනෙකුත් අදාළ පද්ධතීන්හි මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදු කරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

සීබීඑස්එල්නෙට් (CBSLNet) සමග සම්බන්ධ කර ඇති ඔබ ආයතනයෙහි පරිගණකයන් දැනටමත් ප්‍රතිප්‍රාප්ති වැඩබිම වෙත පිවිසිය හැකි වන පරිදි සකසා ඇත. කෙසේ වෙතත්, සුදානම් බව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී එම සම්බන්ධතාවයන් පරීක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමු. ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සම්බන්ධතා තොරතුරු පහත දක්වා ඇත.

- වී කමල්නාත් මහතා - 0112 477126 (kamalnath@cbsl.lk)
- භාග්‍යා මල්ලව මහත්මිය - 0112 477016 (bhagyam@cbsl.lk)

ඩී කුමාරතුංග
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

- පිටපත් :- අධ්‍යක්ෂ / තොරතුරු තාක්ෂණ - ශ්‍රී ලංකා මහ බැංකුව
- ප්‍රධාන විධායක නිලධාරී - ලංකාකේලියර් (පුද්ගලික) සමාගම
 - මහ ලේකම් - ශ්‍රී ලංකා බැංකු සංගමය
 - සභාපති - ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමය
 - ප්‍රධාන විධායක නිලධාරී - ලංකා මූල්‍ය සේවා කාර්යාංශය

යොමු අංකය : 34/07/029/0001/002

2019 ජූනි 14

ගෙවීම් සහ පියවීම් පද්ධති වකුලේඛ අංක 05/2019

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගීත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියේ දෛනික කාලසටහන සංශෝධනය කිරීම

1. 2019 ජූනි 24 දින සිට ලංකාකේලියර් (පුද්ගලික) සමාගමේ ලංකාපේ විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ කටයුතු සජීව ලෙස කිරීමට සැලසුම් කර ඇත. විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි අරමුදල් පියවීම් නිෂ්කාශන වකු හතරකින් (04) ක්‍රියාත්මක කරන අතර එක් එක් නිෂ්කාශන වකු සඳහා තත්කාලීන දළ පියවීම් පද්ධතියේ අරමුදල් පියවීමේ වේලාවන් පහත පරිදි වේ.

වකුය	ලංකාකේලියර් (පුද්ගලික) සමාගමේ නිෂ්කාශන වකුය	තත්කාලීන දළ පියවීම් පද්ධතියේ පියවීම් වේලාව
1	14:00:01 පැය - 07:00:00 පැය (ඊළඟ දවස)	0900 පැය
2	07:00:01 පැය - 10:00:00 පැය	1115 පැය
3	10:00:01 පැය - 12:00:00 පැය	1315 පැය
4	12:00:01 පැය - 14:00:00 පැය	1515 පැය

2. ඒ අනුව, 2019 ජූනි 24 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, 2013 අගෝස්තු මස නිකුත් කරන ලද ලංකාසෙට්ල් පද්ධති රීති 2.1 සංස්කරණයෙහි 4 වැනි වෙළුමෙහි 1.2 වගන්තියෙහි දැක්වෙන දෛනික මෙහෙයුම් කාල සටහන පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

වේලාව	මෙහෙයුම	කාර්යයන්/ගනුදෙනු
0630 පැය	පද්ධතිය ආරම්භ කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය/නිර්ලේඛන සුරැකුම්පත් පද්ධතිය ආරම්භ කිරීම

0730 පැය සිට 0800 පැය දක්වා	දිනයේ ආරම්භක සැකසුම් කටයුතු	සුරැකුම්පත් සඳහා වන නිල මිල ගණන් යාවත්කාලීන කිරීම, දවස තුළ ලබා දෙන ද්‍රවශීලතා පහසුකම් සඳහා සුරැකුම්පත් හිමිකාරිත්වය සලකුණු කිරීම
0800 පැය	ලංකාසෙට්ල් පද්ධතිය ගනුදෙනු සඳහා විවෘත කිරීම	ගනුදෙනු ආරම්භ කිරීම සඳහා පද්ධතිය විවෘත කිරීම
0800 පැය	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම්/ප්‍රතිමිලදී ගැනීම් සහ නිත්‍ය තැන්පතු පහසුකම් ස්වයංක්‍රීයව පියවීම	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබා දීම, විවට වෙළෙඳපළ කටයුතු ආශ්‍රිත ප්‍රතිමිලදී ගැනීම්වල සහ නිත්‍ය තැන්පතු පහසුකම්වල දෙවැනි අදියරට අදාළ ආපසු ගෙවීම් කටයුතු
0815 පැය	කල්පිරීම්/පොලී ගෙවීම්, දිනය ආරම්භයේ කරන ගොනු කිරීම් සහ ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් කල්පිරීම්	කල්පිරුණු සුරැකුම්පත්වලට අදාළ පියවීම්/සුරැකුම්පත් කපන් සඳහා ගෙවීම්, ලංකාසෙට්ල් ගාස්තු/දඩ මුදල් අය කිරීම් සහ ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් කල් පිරීම්
0830 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියෙහි පළමු වන වකුය / ඡායාගත වෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතියේ ප්‍රධාන නිෂ්කාශනය
0830 පැය	ස්ථීර පදනමක් මත විකුණුම්/මිලදී ගැනීම්/ දිගුකාලීන ප්‍රතිමිලදී ගැනීම් වෙන්දේසිය/දිගුකාලීන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම	ස්ථීර පදනමක් මත විකුණුම් හා මිලදී ගැනීම් පියවීම දිගුකාලීන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් වෙන්දේසිය සහ දිගුකාලීන ප්‍රතිමිලදී ගැනීම් වෙන්දේසියෙහි ප්‍රථම අදියර
0845 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ පළමු වකුය
0900 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ පළමු වකුය
0900 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ පළමු වකුය
1100 පැය	ප්‍රතිවිකුණුම් සහ ස්ථාවර ණය පහසුකමට අදාළ ආපසු ගෙවීම්	විවට වෙළඳපල කටයුතු සහ නිත්‍ය ණය පහසුකම් යටතේ ඇති ප්‍රතිවිකුණුම්වල දෙවන අදියරට අදාළ පියවීම
1100 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දෙවන වකුය
1115 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දෙවන වකුය
1115 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දෙවන වකුය
1145 පැය	දිගුකාලීන ප්‍රතිවිකුණුම් (වෙන්දේසිය)	විවට වෙළඳපල කටයුතු යටතේ දිගුකාලීන ප්‍රතිවිකුණුම්වල ප්‍රථම අදියරට අදාළ පියවීම් කටයුතු
1300 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියෙහි දෙවන වකුය
1300 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි තෙවන වකුය
1300 පැය	ප්‍රාථමික වෙන්දේසියට අදාළ පියවීම් කටයුතු /කෙටිකාලීන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් වෙන්දේසිය අවසන් කිරීම	ප්‍රාථමික වෙන්දේසියේ සුරැකුම්පත් පියවීම කෙටි කාලීන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් වෙන්දේසිය පියවීම

1315 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයේ තෙවන වකුය
1315 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ තෙවන වකුය
1315 පැය	කෙටිකාලීන ප්‍රතිමිලදී ගැනීම/ප්‍රතිවිකුණුම් (වෙන්දේසිය)	විවට වෙළඳපල කටයුතු යටතේ කෙටිකාලීන ප්‍රතිමිලදී ගැනීම/ප්‍රතිවිකුණුම්වල ප්‍රථම අදියරට අදාළ පියවීම් කටයුතු
1445 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	පියවුම් නිෂ්කාශනය සහ ගැලපුම් නිෂ්කාශනය
1500 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියෙහි තෙවන වකුය
1500 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ හතරවන වකුය
1500 පැය	තෙවන පාර්ශ්වීය ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම	අන්තර් බැංකුවලට අදාළ MT2XX කාණ්ඩයේ පණිවුඩ හැර එම දිනය තුළ තුන්වන පාර්ශ්වයේ නව ගනුදෙනු (T+0) සඳහා පද්ධතිය වැසීම
1515 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයේ හතරවන වකුය
1515 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ හතරවන වකුය
1545 පැය	සහභාගීත්ව ආයතනවලට දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබා ගැනීම අවසන් කිරීම	සහභාගීත්ව ආයතන විසින් 1545 පැයෙන් පසු දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ප්‍රතිමිලදී ගැනීම සිදු නොකළ යුතුය.
1600 පැය	නිත්‍ය තැන්පතු පහසුකම්	නිත්‍ය තැන්පතු පහසුකම් ප්‍රථම අදියරට අදාළ පියවීම
1615 පැය	නිත්‍ය ණය පහසුකම්	නිත්‍ය ණය පහසුකම් ප්‍රථම අදියරට අදාළ පියවීම
1615 පැය	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ආපසු ගෙවීම	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ආපසු අය කර ගැනීම
1630 පැය	ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම	පද්ධතිය විසින් මෙම වේලාවෙන් පසුව තවදුරටත් ගනුදෙනු භාර නොගනී. ගනුදෙනු සඳහා පද්ධතිය වැසීමෙන් පසු එතෙක් පෙළගැසී තිබුණු ගනුදෙනු කිසිවක් වේ නම් ඒවා නතර කිරීම හා අවලංගු කිරීම සිදුවේ.
1630 පැය සිට 1700 පැය දක්වා	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු උදා : වාර්තා පිළියෙළ කිරීම, අදාළ ගොනු පොදු ලෙජරය වෙත යොමු කිරීම, ලංකාසෙට්ල් ගාස්තු අය කිරීම සඳහා අදාළ දත්ත පිළියෙළ කිරීම සහ මුද්‍රණ වාර්තා සැකසීම අයත් වේ.
1700 පැය	පද්ධතිය සංවෘත කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතියට අදාළ සියලුම මෘදුකාංග වසා දැමීම. දත්ත වෙනත් දත්ත ගබඩාවක සටහන් කිරීම

3. සහභාගීත්ව ආයතන පිරික්සුම් නිකේතනය මගින් ඔවුන්ගේ පියවීම් ගිණුම් නිරීක්ෂණය කළ යුතු බවත්, බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනු තත්කාලීන දළ පියවීම් පද්ධතිය වෙත පියවීම සඳහා යොමුකරන අවස්ථාවේ දී තම පියවුම් ගිණුම්වල ප්‍රමාණවත් අරමුදල් ශේෂයක් පවත්වා ගැනීමට වගබලා ගත යුතු බවටත් සහභාගීත්ව ආයතන වෙත මෙයින් උපදෙස් දෙනු ලැබේ.

සී පී එස් බණ්ඩාර
වැඩබලන අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

එම් ඉසෙඩ් එම් ආසිම්
රාජ්‍ය ණය අධිකාරී

යොමු අංකය : 34/07/029/0001/002

2019 සැප්තැම්බර් 05

ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 06/2019

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගීත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියේ දෛනික කාලසටහන සංශෝධනය කිරීම

1. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2019 සැප්තැම්බර් 06 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි විවට වෙළඳපල කටයුතු යටතේ ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා පමණක් වූ ද්‍රවශීලතා ආධාරක පහසුකමක් (LSF) හඳුන්වා දෙනු ලැබේ.
2. ඒ අනුව, 2019 සැප්තැම්බර් 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, 2013 අගෝස්තු මස නිකුත් කරන ලද ලංකාසෙට්ල් පද්ධති රීති 2.1 සංස්කරණයෙහි 4 වැනි වෙළුමෙහි 1.2 වගන්තියෙහි දැක්වෙන දෛනික මෙහෙයුම් කාල සටහන පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

වේලාව	මෙහෙයුම	කාර්යයන්/ගනුදෙනු
0630 පැය	පද්ධතිය ආරම්භ කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය/නිර්ලේඛන සුරැකුම්පත් පද්ධතිය ආරම්භ කිරීම
0730 පැය සිට 0800 පැය දක්වා	දිනයේ ආරම්භක සැකසුම් කටයුතු	සුරැකුම්පත් සඳහා වන නිල මිල ගණන් යාවත්කාලීන කිරීම, දවස තුළ ලබා දෙන ද්‍රවශීලතා පහසුකම් සඳහා සුරැකුම්පත් හිමිකාරිත්වය සලකුණු කිරීම
0800 පැය	ලංකාසෙට්ල් පද්ධතිය ගනුදෙනු සඳහා විවෘත කිරීම	ගනුදෙනු ආරම්භ කිරීම සඳහා පද්ධතිය විවෘත කිරීම
0800 පැය	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම්/ප්‍රතිමිලදී ගැනීම් සහ නිත්‍ය තැන්පතු පහසුකම් ස්වයංක්‍රීයව පියවීම	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබා දීම සහ විවට වෙළඳපල කටයුතු ආශ්‍රිත ප්‍රතිමිලදී ගැනීම්වල සහ නිත්‍ය තැන්පතු පහසුකම්වල දෙවැනි අදියරට අදාළ ආපසු ගෙවීම් කටයුතු
0815 පැය	කල්පිරීම්/පොලී ගෙවීම් දිනය ආරම්භයේ ගොනු කිරීම් සහ ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් කල්පිරීම්	කල්පිරුණු සුරැකුම්පත්වලට අදාළ පියවීම්/සුරැකුම්පත් කපත් සඳහා ගෙවීම්, ලංකාසෙට්ල් පද්ධතියේ ගාස්තු/දඩ මුදල් අය කිරීම් සහ ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් කල් පිරීම්
0830 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියෙහි පළමු වන චක්‍රය / ඡායාගත වෙක්පත් පිළිබිඹු නිෂ්කාගත පද්ධතියෙහි ප්‍රධාන නිෂ්කාගනය
0830 පැය	ස්ථිර පදනමක් මත මිලදී ගැනීම් හා විකුණුම්/දිගුකාලීන ප්‍රතිමිලදී ගැනීම් වෙන්දේසිය/දිගුකාලීන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම	ස්ථිර පදනමක් මත මිලදී ගැනීම් හා විකුණුම් පියවීම දිගුකාලීන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් වෙන්දේසිය සහ දිගුකාලීන ප්‍රතිමිලදී ගැනීම් වෙන්දේසියෙහි ප්‍රථම අදියර
0845 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ පළමු චක්‍රය
0900 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ පළමු චක්‍රය
0900 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ පළමු චක්‍රය
1100 පැය	ප්‍රතිවිකුණුම් සහ ස්ථාවර ණය පහසුකමට අදාළ ආපසු ගෙවීම්	විවට වෙළඳපල කටයුතු යටතේ ප්‍රතිවිකුණුම්වල සහ නිත්‍ය ණය පහසුකම්වල ප්‍රතිවිකුණුම්වල දෙවන අදියරට අදාළ පියවීම
1100 පැය	ද්‍රවශීලතා ආධාරක පහසුකමට අදාළ ආපසු ගෙවීම්	විවට වෙළඳපල කටයුතු යටතේ ද්‍රවශීලතා ආධාරක පහසුකමෙහි දෙවන අදියරට අදාළ පියවීම්
1100 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දෙවන චක්‍රය
1115 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දෙවන චක්‍රය
1115 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ දෙවන චක්‍රය
1145 පැය	දිගුකාලීන ප්‍රතිවිකුණුම් (වෙන්දේසිය)	විවට වෙළඳපල කටයුතු යටතේ දිගුකාලීන ප්‍රතිවිකුණුම්වල ප්‍රථම අදියරට අදාළ පියවීම් කටයුතු

1300 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියෙහි දෙවන වකුය
1300 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ තෙවන වකුය
1300 පැය	ප්‍රාථමික වෙන්දේසියකට අදාළ පියවීම් කටයුතු අවසන් කිරීම/කෙටිකාලීන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් වෙන්දේසිය	ප්‍රාථමික වෙන්දේසියේ සුරැකුම්පත් පියවීම, කෙටිකාලීන ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් වෙන්දේසිය පියවීම
1315 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයේ තෙවන වකුය
1315 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ තෙවන වකුය
1315 පැය	කෙටිකාලීන ප්‍රතිමිලදී ගැනීම/ප්‍රතිවිකුණුම් (වෙන්දේසිය)	විවිධ වෙළඳපල කටයුතු යටතේ කෙටිකාලීන ප්‍රතිමිලදී ගැනීම/ප්‍රතිවිකුණුම්වල ප්‍රථම අදියරට අදාළ පියවීම් කටයුතු
1315 පැය	ද්‍රවශීලතා ආධාරක පහසුකම (වෙන්දේසිය)	විවිධ වෙළඳපල කටයුතු යටතේ ද්‍රවශීලතා ආධාරක පහසුකමට ප්‍රථම අදියරට අදාළ පියවීම් කටයුතු
1445 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	පියවුම් නිෂ්කාශනය සහ ගැලපුම් නිෂ්කාශනය
1500 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියෙහි තෙවන වකුය
1500 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ හතරවන වකුය
1500 පැය	තුන්වන පාර්ශ්වීය ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම	අන්තර් බැංකුවලට අදාළ MT2XX කාණ්ඩයේ පණිවුඩ හැර එම දිනය තුළ තුන්වන පාර්ශ්වයේ නව ගනුදෙනු (T+0) සඳහා පද්ධතිය වැසීම
1515 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයේ හතරවන වකුය
1515 පැය	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ හතරවන වකුය
1545 පැය	සහභාගිත්ව ආයතනවලට දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබා ගැනීම අවසන් කිරීම	සහභාගිත්ව ආයතන විසින් 1545 පැයෙන් පසු දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ප්‍රතිමිලදී ගැනීම සිදු නොකළ යුතුය.
1600 පැය	නිත්‍ය තැන්පතු පහසුකම්	නිත්‍ය තැන්පතු පහසුකම් ප්‍රථම අදියරට අදාළ පියවීම
1615 පැය	නිත්‍ය ණය පහසුකම්	නිත්‍ය ණය පහසුකම් ප්‍රථම අදියරට අදාළ පියවීම
1615 පැය	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ආපසු ගෙවීම	දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ආපසු අය කර ගැනීම
1630 පැය	ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම	පද්ධතිය විසින් මෙම වේලාවෙන් පසුව තවදුරටත් ගනුදෙනු භාර නොගනී. ගනුදෙනු සඳහා පද්ධතිය වැසීමෙන් පසු එතෙක් පෙළගැසී තිබුණු ගනුදෙනු කිසිවක් වේ නම් ඒවා නතර කිරීම හා අවලංගු කිරීම සිදුවේ.
1630 පැය සිට 1700 පැය දක්වා	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු උදා : වාර්තා පිළියෙළ කිරීම, අදාළ ගොනු පොදු ලෙජරය වෙත යොමු කිරීම, ලංකාසෙට්ල් ගාස්තු අය කිරීම සඳහා අදාළ දත්ත පිළියෙළ කිරීම සහ මුද්‍රණ වාර්තා සැකසීම අයත් වේ.
1700 පැය	පද්ධතිය සංවෘත කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතියට අදාළ සියලුම මෘදුකාංග වසා දැමීම. දත්ත වෙනත් දත්ත ගබඩාවක සටහන් කිරීම

3. සහභාගිත්ව ආයතන පිරික්සුම් නිකේතනය මගින් ඔවුන්ගේ පියවීම් ගිණුම් නිරීක්ෂණය කර, තත්කාලීන දළ පියවීම් පද්ධතියේ බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් කාණ්ඩ පියවීම් කරනු ලබන අවස්ථාවේ දී තම පියවීම් ගිණුම්වල ප්‍රමාණවත් අරමුදල් ශේෂයන් පවත්වා ගැනීමට වගබලා ගත යුතු බවටත් සහභාගිත්ව ආයතන වෙත මෙයින් උපදෙස් දෙනු ලැබේ.

ඩී කුමාරතුංග
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

ඩී එස් ටී වානගුරු
වැඩබලන රාජ්‍ය ණය අධිකාරී

යොමු අංක : 34/01/024/0106/06

2019 ඔක්තෝබර් 04

ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 07/2019

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගීත්ව ආයතන වෙත,

2019 ඔක්තෝබර් 9, 10 හා 11 දිනයන් හිදී ලංකාසෙට්ල් පද්ධතියේ සජීව මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදු කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් පරීක්ෂාවට ලක්කිරීමේ අරමුණ ඇතිව 2019 ඔක්තෝබර් 9, 10 හා 11 දිනයන් හිදී (බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා) ලංකාසෙට්ල් පද්ධතියෙහි (තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ ලංකාසෙකපු පද්ධතිය) සහ අනෙකුත් අදාළ පද්ධතීන්හි මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදු කරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

සීබීඑස්එල්නෙට් (CBSLNet) සමග සම්බන්ධ කර ඇති ඔබ ආයතනයෙහි පරිගණකයන් දැනටමත් ප්‍රතිප්‍රාප්ති වැඩබිම වෙත පිවිසිය හැකි වන පරිදි සකසා ඇත. කෙසේ වෙතත්, සුදානම් බව තහවුරු කර ගැනීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම සම්බන්ධතාවයන් පරීක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමු. ශ්‍රී ලංකා මහ බැංකුවෙහි තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සම්බන්ධතා තොරතුරු පහත දක්වා ඇත.

- රුවින්දී රූපසිංහ මහත්මිය - 0112 398738 (ruvindee@cbsl.lk)
- නයෝමී රණමුක්ක මෙනවිය - 0112 477122 (nayomi@cbsl.lk)

ඩී කුමාරතුංග
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

- | | |
|--|---|
| පිටපත්:- අධ්‍යක්ෂ / තොරතුරු තාක්ෂණ ප්‍රධාන විධායක නිලධාරී මහ ලේකම් සභාපති ප්‍රධාන විධායක නිලධාරී | - ශ්‍රී ලංකා මහ බැංකුව
- ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම
- ශ්‍රී ලංකා බැංකු සංගමය
- ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමය
- ලංකා මූල්‍ය සේවා කාර්යාංශය |
|--|---|

ගෙවීම් සහ පියවීම් පද්ධති වක්‍රලේඛ අංක 08/2019

2019 නොවැම්බර් 25

බලපත්‍රලාභී ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ගනුදෙනුකරුගේ විද්‍යුත් මුදල් ගිණුම් සඳහා අදාළ වන විද්‍යුත් මුදල් ගිණුම් ගණන, ඒක පුද්ගල රාශිගත අගය සීමාවන්, දින සීමාවන් සහ ගනුදෙනු සීමාවන්

2013 අංක 01 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝගයන් හි නියෝග අංක 18 සහ භාරකාර ගිණුම් පදනම් කරගත් ගෙවීම් සේවා සඳහා වූ 2011 අංක 2 දරන ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් ක්‍රම සඳහා වූ මාර්ගෝපදේශයන්ට අනුකූලව එක් එක් ගනුදෙනුකරුවන් සඳහා විවෘත කළ හැකි විද්‍යුත් මුදල් ගිණුම් ගණන සහ එවැනි විද්‍යුත් මුදල් ගිණුම් සඳහා අදාළ වන ඒක පුද්ගල රාශිගත අගය සීමාවන්, දිනයක සීමාවන් සහ ගනුදෙනු සීමාවන් විශේෂණය කිරීමට මෙම වක්‍රලේඛය නිකුත් කරනු ලබයි.

1. ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධතියට සම්බන්ධ වීමට විද්‍යුත් මුදල් ගිණුම් හිමියා විසින් භාවිතා කරන ජංගම දුරකථන ජාලය නොසලකා සෑම ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධතියකම එක් පුද්ගලයෙකුට එක් විද්‍යුත් මුදල් ගිණුමක් ලෙස විද්‍යුත් මුදල් ගිණුම් විවෘත කිරීම සහ / හෝ පවත්වා ගැනීම සීමා කළ යුතුය.
2. අදාළ වන සීමාවන්
 - 2.1 ඒක පුද්ගල රාශිගත අගය සීමාව
 - 2.1.1 වැඩිදියුණු කරන ලද විද්‍යුත් මුදල් ගිණුම් - උපරිම රඳවා ගැනීමේ අගය රු. 50,000.00
 - 2.1.2 මූලික විද්‍යුත් මුදල් ගිණුම් - උපරිම රඳවා ගැනීමේ අගය රු. 10,000.00

වැඩි දියුණු කරන ලද ඔබගේ ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන ලද විද්‍යුත් මුදල් ගිණුම් සඳහා පමණක් ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධතිවල ක්‍රියාකරුවන් විසින් රු. 50,000.00 ක උපරිම රඳවා ගැනීමේ අගය අනුමත කළ යුතුය.
 - 2.2 දිනයක සීමාවන්
 - 2.2.1 වැඩිදියුණු කරන ලද විද්‍යුත් මුදල් ගිණුම් - වැඩිදියුණු කරන ලද ගිණුමකට හුවමාරු කරන ලද සහ/හෝ විද්‍යුත් මුදල් බවට පරිවර්තනය කරන ලද (top up) විද්‍යුත් මුදල් ප්‍රමාණයන්ගේ එකතුව දිනකට රු. 50,000.00 නොඉක්මවිය යුතු අතර වැඩිදියුණු කරන ලද ගිණුමකින් හුවමාරු කරන ලද සහ/හෝ මුදල් බවට පරිවර්තනය කරන ලද (withdraw) විද්‍යුත් මුදල් ප්‍රමාණයන්ගේ එකතුව දිනකට රු. 50,000.00 නොඉක්මවිය යුතුය.
 - 2.2.2 මූලික විද්‍යුත් මුදල් ගිණුම් - මූලික ගිණුමකට හුවමාරු කරන ලද සහ/හෝ විද්‍යුත් මුදල් බවට පරිවර්තනය කරන ලද විද්‍යුත් මුදල් ප්‍රමාණයන්ගේ එකතුව දිනකට රු. 10,000.00 නොඉක්මවිය යුතු අතර මූලික ගිණුමකින් හුවමාරු කරන ලද සහ/හෝ මුදල් බවට පරිවර්තනය කරන ලද විද්‍යුත් මුදල් ප්‍රමාණයන්ගේ එකතුව දිනකට රු. 10,000.00 නොඉක්මවිය යුතුය.

2.3 ගනුදෙනු සීමාවන්

ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති මගින් පහසුකම් සලසනු ලබන එක් එක් වර්ගයේ ගනුදෙනු සඳහා එක් ගනුදෙනුවක උපරිම සීමාව, විද්‍යුත් මුදල් ගිණුමේ ඒක පුද්ගල රාශිගත අගයේ සීමාව විය යුතුය.

3. මෙම චක්‍රලේඛය 2019 දෙසැම්බර් 02 වන දින සිට බලපැවැත්වේ.

ඩී කුමාරතුංග
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

යොමු අංකය : 34/01/025/0038/001

2019 ඔක්තෝබර් 30

සියලුම බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය ආයතන සහ බලපත්‍රලාභී ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 02/2019 - දේශීය ගෙවීම් සඳහා ජාතික QR කේත ප්‍රමිතියක් පිහිටුවීම - අතිරේක 1

2019 අංක 02 චක්‍රලේඛය - දේශීය ගෙවීම් සඳහා ජාතික QR කේත ප්‍රමිතියක් පිහිටුවීම, වෙත යොමු කරනු ලැබේ. මෙම ලේඛනය ඉහත චක්‍රලේඛයට අතිරේක 1 ලෙස කියවිය යුතුය.

LANKAQR මගින් ආරම්භ වන ගනුදෙනු සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු 2020 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වේ.

1. රජයේ ආයතන වලට අදාළ වන විවිධ නීති සහ රෙගුලාසි වලට අනුකූලව එම ආයතනවල වෙළඳ අත්පත්කරුවා හට එක් එක් ගනුදෙනුව සඳහා වෙළඳ වට්ටම් අනුපාතය ගෙවිය යුතුද යන්න එම ආයතනය විසින් තීරණය කරනු ලැබේ.
2. වෙළඳ අත්පත්කරුවාට වෙළඳ වට්ටම් අනුපාතය ගෙවීමට රජයේ ආයතනවලට අවසර නොමැති අවස්ථා වලදී පමණක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ අනුමැතිය ඇතිව, රජයේ ආයතන වලට සිදුකරනු ලබන ගෙවීම් සඳහා පහසුකම් ගාස්තුවක් පාරිභෝගිකයාගෙන් අයකර ගත හැක.
3. බලයලත් අලෙවිකරුවන්ගෙන් ඉන්ධන මිලදී ගැනීමේ දී කිසිදු වෙළඳ වට්ටම් අනුපාතයක් අදාළ නොවේ.
4. බලයලත් අලෙවිකරුවන්ගෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා, ගෙවීම් උපකරණ නිකුත් කරන බැංකුවේ අභිමතය පරිදි මුළු ගනුදෙනු මුදලින් 0.5% කට නොඅඩු අධිභාරයක් අය කළ හැකිය. අධිභාරය පහත සඳහන් පරිදි අදාළ පාර්ශවකරුවන් අතර බෙදා හරිනු ලැබේ.

වගුව 1 : බලයලත් අලෙවිකරුවන්ගෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා 0.5%ක අධිභාරයක් බෙදා හැරීම*

ගනුදෙනු අගය X රුපියල්	ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමේ ගාස්තුව රුපියල්	නිකුත් කරන්නාගේ ගාස්තුව	ගනුදෙනු අත්පත්කරුවාගේ ගාස්තුව	වෙළඳ අත්පත්කරුවාගේ ගාස්තුව
x<=1000	0.05	0.13% දක්වා	0.17% (ජංගම යෙදුම් මෘදුකාංග සපයන්නා සමඟ බෙදාගත යුතුය)	0.20% - ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගමේ ගාස්තුව
1000<x<=5000	0.50			
5000<x	1.50			

* වගුවේ දක්වා ඇති ප්‍රතිශත ගණනය කරනු ලබන්නේ මුළු ගනුදෙනු අගයෙන් (X) ය.

අධිභාරයේ අගය වෙනස් විය හැකි වුවද වගු අංක 1 හි නම් කර ඇති නිකුත් කරන්නාගේ ගාස්තුව හැර අනෙකුත් පාර්ශවකරුවන්ගේ අනුපාත අගයන් වෙනස් කළ නොහැක. කෙසේ වෙතත්, සම්පූර්ණ අධිභාර මුදල පාරිභෝගිකයාගෙන් අය කළ යුතුද නැතිනම් අධිභාර මුදල සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් තමන් විසින් දරන්නේද යන්න තීරණය කිරීමට නිකුත් කරන්නාට අවසර ඇත.

5. මාස 12 ක කාලයක් සඳහා ඉහත 1 හා 3 ගනුදෙනු හැර සෙසු සියලුම ගනුදෙනු සඳහා වෙළඳ වට්ටම් අනුපාතය උපරිම වශයෙන් 0.5% විය යුතුය.
6. 2019 මාර්තු 11 වන දින නිකුත් කරන ලද 2019 චක්‍රලේඛ අංක 02 හි 1 වන වගුවේ අර්ථ දක්වා ඇති ගාස්තු ව්‍යුහය 2020 ජනවාරි 01 වන දින සිට මාස 12 ක කාලයක් සඳහා පහත වගුව සමඟ ප්‍රතිස්ථාපනය කළ යුතුය. මෙය ඉහත 1 හා 3 ගනුදෙනු හැර අනෙක් ගනුදෙනු සඳහා බල පැවැත්වේ. මාස 12 අවසානයේ දී, වෙළඳ වට්ටම් අනුපාතය 2019 චක්‍රලේඛ අංක 02 හි 1 වන වගුවට අනුව විය යුතුය.

වගුව 2 : අදාළ පාර්ශව සියල්ල අතර 0.5%ක වෙළඳ වට්ටම් අනුපාතය බෙදා හැරීම**

ගනුදෙනු අගය (x) රුපියල්	ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගමේ ගාස්තුව රුපියල්	නිකුත් කරන්නාගේ ගාස්තුව	ගනුදෙනු අත්පත්කරුවාගේ ගාස්තුව	වෙළඳ අත්පත්කරුවාගේ ගාස්තුව
10<=x<=100	0	0.13%	0.17% (ජංගම යෙදුම් මෘදුකාංග සපයන්නා සමඟ බෙදාගත යුතුය.)	0.20% දක්වා (වෙළඳපොළ බලවේග විසින් තීරණය කරනු ලැබේ.) - ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමේ ගාස්තුව
100<x<=1000	0.05			
1000<x<=5000	0.50			
5000<x	1.50			

** වගුවේ දක්වා ඇති ප්‍රතිශත ගණනය කරනු ලබන්නේ මුළු ගනුදෙනු අගයෙන් (x) ය.

වෙළඳ වට්ටම් අනුපාතය වෙනස් විය හැකි නමුදු, ඉහත වග අංක 2 හි දක්වා ඇති වෙළඳ අත්පත්කරුවාගේ ගාස්තුව හැර අනෙකුත් පාර්ශවකරුවන්ගේ අනුපාත අගයන් වෙනස් නොවේ. කෙසේ වෙතත්, සම්පූර්ණ වෙළඳ වට්ටම් අනුපාතය වෙළෙන්දාගෙන් අයකළ යුතුද නැතහොත්, එය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ඔවුන් විසින් දරන්නේද යන්න තීරණය කිරීමට වෙළඳ අත්පත්කරුවාට අවසර ඇත. වෙළඳ වට්ටම් අනුපාත අගය පාරිභෝගිකයාගෙන් අය කර නොගත යුතුය.

7. 2020 ජනවාරි 01 න් පසු කිසිදු හිමිකාර QR කේතයක් වෙළඳපොළේ ක්‍රියාත්මක වීමට ඉඩ නොමැති අතර, ඉන්පසුව ක්‍රියාත්මක වන්නේ LANKAQR කේතය පමණි.

ඩී කුමාරතුංග
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

මෙහෙයුම් උපදෙස් අංක : RDD/SAPP/RF/2019/01

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

තැ.පෙ. 590

අංක 30, ජනාධිපති මාවත

කොළඹ 01

2019.08.06

සියලු සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත,

කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වනුයේ කෘෂිව්‍යාපාර, වක්‍රීය ආදායම් උත්පාදන සහ වක්‍රීය තුරුණු ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක විසින් 2018/04/10 දින නිකුත් කරන ලද RDD/SAPP/RF/2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් හා බැඳේ.

1) හැඳින්වීම

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි (IFAD) ග්‍රාමීය මූල්‍ය මෙහෙයුම (Rural Finance Mission) මඟින් කරන ලද නිර්දේශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන, කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ (SAPP) ව්‍යාපෘති කළමනාකරන ඒකකය (PMU) මඟින් සිදු කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, SAPP ණය සංරචකය (Credit component of SAPP) යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තීරණය කර ඇත. SAPP ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික අරමුණ වේ.

2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/RF/2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් මඟින් හඳුන්වා දෙනු ලැබූ වක්‍රීය ප්‍රාග්ධන (RF Capital) සහ වක්‍රීය කාලීන (RF Seasonal) ණය යෝජනා ක්‍රමයන් හි මෙහෙයුම් කටයුතු, 2019.08.19 දින සිට, මෙම මෙහෙයුම් උපදෙස් මාලාවේ 17 වන වගන්තියෙහි දක්වා ඇති පරිදි සීමා කිරීමේ මූලික අරමුණින් මෙම මෙහෙයුම් උපදෙස් නිකුත් කෙරිණි. තවදුරටත් මෙමඟින් වක්‍රීය කෘෂි ව්‍යාපාර (RF Agribusiness), වක්‍රීය තුරුණු (RF Youth) නමින් නව ණය යෝජනා ක්‍රම 2 ක් හඳුන්වා දෙන ලද අතර ආදායම් උත්පාදන (Income Generation) යෝජනා ක්‍රමය, වක්‍රීය ආදායම් උත්පාදන ණය (RF Income Generation) යෝජනා ක්‍රමය ලෙස නම් කරනු ලැබේ. ඒ අනුව, SAPP දෙවැනි සංරචකය : ග්‍රාමීය මූල්‍ය ප්‍රවේශය (Component 2 : Access to Rural Finance) සහ 2.1 වැනි උප සංරචකය : රාජ්‍ය, පෞද්ගලික, නිෂ්පාදන හවුල්කාරීත්වයන් (4P) මූල්‍යනය කිරීම (Sub Component 2.1 : Financing of 4Ps) යටතේ වක්‍රීය කෘෂිව්‍යාපාර, වක්‍රීය තුරුණු සහ වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රම මූල්‍යනය කිරීම, ඒකාබද්ධ වක්‍රීය අරමුදල (Consolidated Revolving Fund) හරහා සිදු කෙරෙනු ඇත.

මෙම මෙහෙයුම් උපදෙස් 2019.08.20 දින සිට බල පැවැත්වේ. මෙදිනට පෙර ලබා දී ඇති සියලු ණය සඳහා 2018/04/10 දින නිකුත් කරන ලද RDD/SAPP/RF/2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් අදාළ වනු ඇත.

2) වක්‍රීය ණය යෝජනා ක්‍රමයන්හි අරමුණු

වක්‍රීය ණය යෝජනා ක්‍රමයන්හි මූලික අරමුණ වනුයේ කෘෂි නිෂ්පාදනයන්හි නිෂ්පාදනය, ඵලදායීතාවය, ගුණාත්මකභාවය සහ එකතු කළ වටිනාකම (value Addition) ඉහළ නැංවීමයි.

වක්‍රීය ණය යෝජනා ක්‍රමයන්හි අනෙකුත් අරමුණු පහත පරිදි වේ.

- අ) ණය මුදලට අදාළව ගොවියාට දැරීමට සිදු වන, ගනුදෙනු පිරිවැය අවම කිරීම
- ආ) ගොවියාගේ සමාජ තත්ත්වය වැඩි දියුණු කිරීම
- ඇ) ග්‍රාමීය ගොවීන් විධිමත් මූල්‍ය අංශයට රැගෙන ඒම තුළින් මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කිරීම
- ඈ) ග්‍රාමීය ගොවීන් අතර අගයදාම අලෙවිකරණය සහ සබඳතා වර්ධනය කිරීම
- ඉ) ග්‍රාමීය ගොවීන් සඳහා නවීන වගා ක්‍රමවේදයන් හඳුන්වා දීම
- ඊ) කෘෂි කාර්මික නිෂ්පාදන වැඩි කිරීම සහ රටේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට දායක වීම සඳහා ගොවීන් දිරිමත් කිරීම
- උ) 4P ව්‍යාපෘති මඟින් තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම
- ඌ) ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් විවිධාංගීකරණය තුළින් ග්‍රාමීය ජනතාවගේ අනාරක්ෂිතභාවය (Vulnerability) අවම කිරීම

- ඵ) ගොවීන් අතර ඉතුරුම් පුරුදු සහ සකසුරුවම් භාවය ඇති කිරීම
- ඵ) කෘෂිකාර්මික නිෂ්පාදනය සහ එකතු කළ වටිනාකම ඉහළ නැංවීම තුළින් කුටුම්භ ආදායම ඉහළ නැංවීම හරහා ගොවීන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම

3) මෙහෙයුම් ප්‍රදේශ

මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක වේ.

4) සුදුසුකම් ලබන ක්‍රියාකාරකම්

- අ) 4P සබඳතාවයක හවුල්කරුවන් සේ කටයුතු කරන ගොවීන්, ගොවි කණ්ඩායම්, ගොවි සංවිධාන සහ නිෂ්පාදන සංවිධාන විසින් සිදු කරන ඕනෑම කෘෂිව්‍යාපාර ක්‍රියාකාරකමක්
- ආ) කෘෂිකර්මාන්තය, ධීවර හා පශු සම්පත් යන අංශවලට අදාළ ආදායම් උත්පාදන ක්‍රියාකාරකම්
- ඇ) ඕනෑම කෘෂි අගයදමයකට සම්බන්ධ තරුණ තරුණියන් විසින් සිදුකරන ව්‍යවසායක ක්‍රියාකාරකම්

5) උප-ණය වර්ග

ණය සඳහා ණය ප්‍රතිපාදන ලබාදෙන උප ණය වර්ග පහක පරිදි වේ.

- අ) වක්‍රීය කෘෂි ව්‍යාපාර ණය (RF Agribusiness Loan)
- ආ) වක්‍රීය ආදායම් උත්පාදන ණය (RF Income Generation Loan)
- ඇ) වක්‍රීය තුරුණු ණය (RF Youth Loan)

6) සහභාගීත්ව මූල්‍ය ආයතන වල කාර්යයභාරයන් සහ වගකීම්

වක්‍රීය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීම අවශ්‍ය වේ. සහභාගීත්ව මූල්‍ය ආයතන විසින්,

- අ) වක්‍රීය ණය යෝජනා ක්‍රමය යටතේ ණය සැකසීමට අවශ්‍ය සියළුම ලියකියවිලි ලැයිස්තුවක් සහ සහභාගීත්ව මූල්‍ය ආයතන සඳහා විශේෂ වූ විශේෂිත අවශ්‍යතා 4P ආකෘතීන් ගොඩනැංවීම පිළිබඳ මූලික සාකච්ඡා වල දී SAPP ව්‍යාපෘති කළමනාකරන ඒකකය වෙත සැපයිය යුතුය.
- ආ) වක්‍රීය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් කාර්යය මණ්ඩලය වෙන් කර ඇති බවට සහතික විය යුතුය.
- ඇ) ණය ලබා දීම සහ අයකර ගැනීම පිළිබඳ පූර්ණ වගකීම භාර ගත යුතුය.
- ඈ) සහභාගීත්ව මූල්‍ය ආයතනයන්හි ඕනෑම ශාඛාවක්, කවර හෝ අවස්ථාවකදී, වක්‍රීය ණය යෝජනා ක්‍රමයේ 8 (ඇ) වගන්තියෙහි දැක්වෙන පොළී අනුපාතයට වඩා වැඩි පොළී අනුපාතයක් යටතේ අවසන් ණය ගැතියන් වෙත ණය ලබා නොදෙන බවට සහතික විය යුතුය.
- ඉ) අලෙවිකරණය සම්බන්ධයෙන් සෑම උප ව්‍යාපෘතියකම ආර්ථිකමය හා මූල්‍යමය ශක්‍යතාවය පිළිබඳව තෘප්තිමත් විය යුතුය.
- ඊ) ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන පවත්වා ගැනීම.
 - i. සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් උප ණය ඇගයීම්, අනුමැතීන්, ණය මුදා හැරීම් හා ණය ආපසු අයකර ගැනීම් ආදිය සඳහා අදාළ ගිණුම් සහ වාර්තා පවත්වාගෙන යා යුතුය.
 - ii. ණය මුදල් භාවිතය සහ ප්‍රතිමූල්‍ය ක්‍රියාකාරකම් සඳහා සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් වෙන් වෙන් වශයෙන් ගිණුම් පවත්වාගෙන යා යුතුය.
 - iii. සහභාගීත්ව මූල්‍ය ආයතන විසින්, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත සහ IFAD ආයතනය වෙනුවෙන් කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත විමර්ශනය හා සමාලෝචනය සඳහා ගිණුම් හා මූල්‍ය වාර්තා ලබා දිය යුතුය. තවද, සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත එම ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.

උ) මෙහෙයුම් උපදෙස්හි සඳහන් පරිදි ලියාපදිංචි ක්‍රියාවලිය හා ප්‍රතිමූල්‍ය ක්‍රියාවලිය සිදු කළ යුතුය.

7) සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්

පහත දක්වා ඇති සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් විසින්, තමන් ක්‍රියාත්මක කරනු ලබන යෝජිත ව්‍යාපෘතිය මඟින් ධනාත්මක මුදල් ප්‍රවාහයක් ජනිත කරන බවට සහ ප්‍රමාණවත් ආපසු ගෙවීමේ හැකියාවකින් යුතු බවට සහභාගීත්ව මූල්‍ය ආයතනය සෑහීමකට පත් කිරීමට සමත් විය යුතුය.

- අ) 4P සබඳතාවයක හවුල්කරුවන් සේ කටයුතු කරන ගොවීන්, ගොවි කණ්ඩායම්, ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන,
- ආ) කෘෂිකර්මාන්තය, ධීවර හා පශු සම්පත් යන අංශයන් හි ආදායම් උත්පාදනය කිරීමේ කටයුතුවල නියැලී සිටින පුද්ගලයින්,
- ඇ) ඕනෑම කෘෂි අගයදමයකට සම්බන්ධ වයස අවුරුදු 18-40 අතර වයස් කාණ්ඩයට අයත් තරුණ ව්‍යවසායකයින්,

ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන, කුඩා වතු ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන, වියළි කලාපීය ජීවනෝපාය සඳහා සහයවීමේ සහ හවුල්වීමේ වැඩසටහන - වක්‍රීය අරමුදල වැනි IFAD ආයතනය විසින් අරමුදල් සපයනු ලැබූ වැඩසටහන්වල ප්‍රතිලාභීන් ද ණය සීමාව යටතේ ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබයි.

8) වක්‍රීය ණය යෝජනා ක්‍රමයන්හි ප්‍රධාන ලක්ෂණ

වක්‍රීය ණය යෝජනා ක්‍රමයන්හි ප්‍රධාන ලක්ෂණ පහත දැක්වේ.

ලක්ෂණය	වක්‍රීය කෘෂිව්‍යාපාර ණය යෝජනා ක්‍රමය	වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමය	වක්‍රීය තුරුණු ණය යෝජනා ක්‍රමය
(අ) උපරිම ණය සීමාව	<ul style="list-style-type: none"> ■ 4P ණය යෝජනා ක්‍රම යටතේ නැවත ණය ලබා ගන්නා ගිවිසුම්ගත ගොවීන් සඳහා රු. 300,000.00 ■ ගොවි කණ්ඩායම්, ගොවි සංවිධාන සහ නිෂ්පාදන සංවිධාන සඳහා සමුච්ඡිත සාමාජිකයන්ගේ ණය හෝ සංවිධාන ණය සීමාව ජාතික මෙහෙයුම් කමිටුවේ (National Steering Committee) අනුමැතියට යටත්ව කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ හි ව්‍යාපෘති කළමණාකරන ඒකකය සහ අදාළ සහභාගීත්ව මූල්‍ය ආයතනය විසින් තීරණය කරනු ලැබේ. 	<ul style="list-style-type: none"> ■ තනි පුද්ගල උප ණයකරුවන් සඳහා රු. 300,000.00 	<ul style="list-style-type: none"> ■ රු. මිලියන 2
(ආ) සුදුසුකම්ලත් උපණය ගැණුම්කරුවන් සහ උප ණය ක්‍රියාකාරකම්	<ul style="list-style-type: none"> ■ 4P සබඳතාවයක හවුල්කරුවන් සේ කටයුතු කරන ගොවීන්, ගොවි කණ්ඩායම්, ගොවි සංවිධාන සහ නිෂ්පාදන සංවිධාන ■ සහභාගීත්ව මූල්‍ය ආයතනය විසින් එකඟ වූ සහ කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ හි ව්‍යාපෘති කළමණාකරන ඒකකය විසින් නිර්දේශ කරන ලද ප්‍රාග්ධන ආයෝජන සහ / හෝ කාරක ප්‍රාග්ධනය ලෙස භාවිත කිරීමට 	<ul style="list-style-type: none"> ■ කෘෂිකර්මාන්තය, ධීවර හා පශු සම්පත් යන අංශයන් හි ආදායම් උත්පාදන කිරීමේ කාර්යන්හි නියැලී සිටින පුද්ගලයින් 	<ul style="list-style-type: none"> ■ ඕනෑම කෘෂිකාර්මික අගයදායකට සම්බන්ධ වයස අවුරුදු 18 - 40 අතර වයස් කාණ්ඩයට අයත් තරුණ ව්‍යවසායකයින් සහ / හෝ තරුණ ව්‍යවසායකයින් කණ්ඩායම් ■ සහභාගීත්ව මූල්‍ය ආයතනය විසින් එකඟ වූ සහ කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ හි ව්‍යාපෘති කළමණාකරන ඒකකය විසින් නිර්දේශ කරන ලද ව්‍යාපාරික යෝජනාවට අනුව ප්‍රාග්ධන ආයෝජනය සහ / හෝ කාරක ප්‍රාග්ධනය ලෙස භාවිතා කිරීමට
(ඇ) උප ණයගැණුම්කරුවන් විසින් සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ගෙවිය යුතු පොළී අනුපාතිකය	වාර්ෂිකව 6.5%	වාර්ෂිකව 6.5%	වාර්ෂිකව 6.5%
(ඈ) සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතු පොළී අනුපාතය	වාර්ෂිකව 3.0%	වාර්ෂිකව 3.0%	වාර්ෂිකව 3.0%

<p>(ඉ) සහන කාලය*</p>	<ul style="list-style-type: none"> ■ එකවර ආපසු ගෙවීම (Bullet / Lump Sum Payment) සඳහා උපරිම සහන කාල සීමාව මාස 18 කි. ■ මාසික ආපසු ගෙවීම් සඳහා උපරිම සහන කාල සීමාව මාස 12 කි. <p>සටහන: කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනෙහි හි ව්‍යාපෘති කළමනාකරන ඒකකය විසින් සිදු කරනු ලබන 4P ව්‍යාපෘති තක්සේරුවෙහි දක්වා ඇති පරිදි බෝගයේ පළමු අස්වැන්න / අස්වනු රටාව මත පදනම් ව, අවශ්‍ය අවස්ථා වලදී කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හි ව්‍යාපෘති කළමනාකරන ඒකකය සහ අදාළ සහභාගීත්ව මූල්‍ය ආයතනය විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි අදාළ ආයතන සමඟ සාකච්ඡා කර සහන කාලය තීරණය කරනු ලැබේ.</p> <p>ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන නව සපිරිණය යෝජනා ක්‍රමයෙහි (NCRCS) බෝග ලැයිස්තුව සහ අදාළ සහන කාලයන්, සහන කාලයන් තීරණය කිරීමේ මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියාකරනු ඇත. (ඇමුණුම (A))</p>	<p>ව්‍යාපෘතියේ අවශ්‍යතාව මත පදනම්ව උපරිම සහන කාල සීමාව මාස 12 කි.</p>	<p>ව්‍යාපෘතියේ අවශ්‍යතාව මත පදනම්ව උපරිම සහන කාල සීමාව මාස 12 කි.</p>
<p>(ඊ) ආපසු ගෙවීමේ කාලය</p>	<ul style="list-style-type: none"> ■ එකවර ආපසු ගෙවීම සඳහා උපරිම කාල සීමාව මාස 18 කි. ■ සහන කාලය ඇතුළුව මාසික ආපසු ගෙවීම් සඳහා උපරිම කාල සීමාව මාස 36 කි. ■ සහන කාලය ඇතුළුව මාසිකව ණය ආපසු ගෙවීම සඳහා ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන සහ ගොවි කණ්ඩායම් සඳහා උපරිම කාල සීමාව මාස 60 කි. <p>සටහන: කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හි ව්‍යාපෘති කළමනාකරන ඒකකය විසින් සිදු කරනු ලබන 4P ව්‍යාපෘති තක්සේරුවෙහි දක්වා ඇති පරිදි බෝගයේ පළමු අස්වැන්න / අස්වනු රටාව මත පදනම්ව කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හි ව්‍යාපෘති කළමනාකරන ඒකකය සහ අදාළ සහභාගීත්ව මූල්‍ය ආයතනය විසින් ආපසු ගෙවීමේ කාලය තීරණය කරනු ලැබේ.</p>	<p>සහන කාලය ඇතුළුව උපරිම කාල සීමාව මාස 36 කි.</p>	<p>සහන කාලය ඇතුළුව උපරිම කාල සීමාව මාස 60 කි.</p> <p>සටහන: කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනෙහි හි ව්‍යාපෘති කළමනාකරන ඒකකය විසින් සිදු කරනු ලබන ව්‍යාපෘති තක්සේරුවෙහි දක්වා ඇති පරිදි බෝගයේ පළමු අස්වැන්න / අස්වනු රටාව මත පදනම්ව කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හි ව්‍යාපෘති කළමනාකරන ඒකකය සහ අදාළ සහභාගීත්ව මූල්‍ය ආයතනය විසින් ආපසු ගෙවීමේ කාලය තීරණය කරනු ලැබේ.</p>

(උ) සුරැකුම්	ගැනුම්කරු සහ ගොවියා අතර ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම හෝ අන්තර් ඇපකරය හෝ ගොවීන් සමූහය සඳහා ආයතනික ඇපකරය. සටහන 1: අන්තර් ඇපකරය ලබා ගත නොහැකි අවස්ථාවලදී පුද්ගලික ඇපකර අදාල වේ. සටහන 2: ගැනුම්කරු යනු 4P විධිවිධානයකට සම්බන්ධ පුද්ගලයෙක් හෝ ආයතනයක් වන අතර ගොවියා සහ ගැනුම්කරු අතර ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුමක් පවතී	ණයගැතියන් දෙදෙනෙකුගේ අන්තර් ඇපකරය හෝ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුගේ ඇපකර	සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් තීරණය කරන ලද පරිදි සමාගම සහ ප්‍රතිලාභියා/ ප්‍රතිලාභීන් හෝ වෙනත් ඇපකරයන් අතර සේවා ගිවිසුම
--------------	---	---	---

* සහන කාලය තුළ උපණය ගැනුම්කරුවන් පොළිය ගෙවිය යුතුය.

9) ණය ගැනුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය

- අ) වක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රම යටතේ ණය ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් පිළිබඳ විස්තර, පහත 9 කොටසේ (ආ) සහ (ඇ) හි සඳහන් පරිදි සහ මෙහෙයුම් උපදෙස් හි I (අ) සහ I (ආ) ඇමුණුමිහි දක්වා ඇති ණය ලියාපදිංචි කිරීමේ ආකෘතිය අනුව සහභාගීත්ව මූල්‍ය ආයතන වල ප්‍රධාන කාර්යාලය විසින් ව්‍යාපෘති කළමනාකරන ඒකකය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය.
- ආ) සහභාගීත්ව මූල්‍ය ආයතන විසින්, තනි පුද්ගල ණය ගැනුම්කරුවන් සහ ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන හා ගොවි කණ්ඩායම් වල ගැනුම්කරුවන් යන දෙවර්ගයේම, සෑම අයදුම්කරුවකු වෙනුවෙන් නිවැරදිව වෙන් වෙන් වශයෙන් සම්පූර්ණ කරන ලද මෙහෙයුම් උපදෙස්වලට අදාල I (අ) ඇමුණුම රඳවා ගෙන, I (ආ) ඇමුණුම ආකෘතිය ව්‍යාපෘති කළමනාකරන ඒකකය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය.
- ඇ) ණය ගැනුම්කරුවා ගොවි කණ්ඩායමක, ගොවි සංවිධානයක හෝ නිෂ්පාදන සංවිධානයක සාමාජිකයෙක් නම් එක් එක් ගොවි කණ්ඩායම/ ගොවි සංවිධානය / නිෂ්පාදන සංවිධානය සඳහා සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් වෙන් වෙන්ව I (ආ) ඇමුණුම එවිය යුතුය.
- ඈ) සුදුසු පසුබිම් ඇගයුමකින් පසුව ව්‍යාපෘති කළමනාකරන ඒකකය විසින් අයදුම්කරුවන්ගේ ලැයිස්තුව හෝ ගොවි කණ්ඩායම/ ගොවි සංවිධාන/නිෂ්පාදන සංවිධාන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ කරනු ලබයි.

10) ලේඛණ වල භාරකාරත්වය

I(අ) සහ I(ආ) ඇමුණුමිහි දක්වා ඇති පරිදි ණය යෝජනා ක්‍රමයේ නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රතිලාභී අයදුම්පත්‍රය සහභාගීත්ව මූල්‍ය ආයතන වල ප්‍රධාන කාර්යාලය / ශාඛා විසින් රඳවා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හෝ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් ඉල්ලුම් කළ විට එහි පිටපතක් ඉදිරිපත් කල යුතුය. ණය මුදා හැරීම සඳහා අදාල වන වෙනත් ලියකියවිලි සහභාගීත්ව මූල්‍ය ආයතනයේ අභිමතය පරිදි සහභාගීත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙහි හෝ ශාඛාවෙහි රඳවා තබා ගත හැකිය.

11) ප්‍රතිමූල්‍ය ක්‍රියාවලිය

මෙම මෙහෙයුම් උපදෙස් වල නියමයන් සහ කොන්දේසි වලට යටත්ව මුදා හරින ලද සියලුම උප ණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියයට සියයක ප්‍රතිමූල්‍ය පහසුකම් සපයනු ඇත.

- අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි කර දින 90 ක් ඇතුළත සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ණය මුදල මුදා හැරිය යුතු ය. නියම කරන ලද කාලය ඇතුළත ණය මුදල් මුදා හැරීම කල නොහැකි වුවහොත්, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත සාධාරණ හේතූන් ඉදිරිපත් කල යුතු අතර ව්‍යාපෘති කළමනාකරණ ඒකකය හෝ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් එම සාධාරණ හේතූන් සලකා බලා ලියාපදිංචි ප්‍රතිලාභීන් වෙනුවෙන් සුදුසු තීරණ ගනු ඇත. දින 90 ඇතුළත මුදා හැරීමට නොහැකි වූ හෝ සාධාරණ හේතූන් ඉදිරිපත් කිරීමට නොහැකි වූ ලියාපදිංචි ණය මුදල් දින 90 ගතවී දින 14 ක් ඉක්ම වූ පසුව එවැනි ප්‍රතිලාභීන්ගේ ලියාපදිංචිය ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරනු ඇත.
- ආ) උප ණය මුදල මුදා හල පසුව, නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රතිමූල්‍ය අයදුම්පත් ප්‍රතිපූර්ණය කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කල යුතුය. සෑම ප්‍රතිමූල්‍ය අයදුම්පතක්ම පහත සඳහන් ලේඛන සමඟ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත යොමු කල යුතුය.
 - අ) ප්‍රතිමූල්‍ය අයදුම්පත - ඇමුණුම II
 - ආ) ප්‍රතිමූල්‍ය සඳහා ණය මුදා හැරීමේ ප්‍රකාශය - ඇමුණුම III
 - ඇ) ඉල්ලුම් පොරොන්දු නෝට්ටුව - ඇමුණුම IV
 - ඈ) භාරදීමේ ලිපිය - ඇමුණුම V
 - ඉ) ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රතිඥා පැවරුම - ඇමුණුම VI
 - ඊ) මුදාහැරීමේ ලිපිය - ඇමුණුම VII

- අ) ප්‍රතිමූල්‍ය අයදුම්පත සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසුව, නිසි පරිදි සම්පූර්ණ කරන ලද ප්‍රතිමූල්‍ය අයදුම්පත් සඳහා, එම අයදුම්පත් ලැබීමෙන් දින 30 ක් ඇතුළත අයදුම්පත් ලැබෙන පිළිවෙලට පවතින අරමුදල් මත පදනම්ව ප්‍රතිමූල්‍ය මුදාහරිනු ඇත.
- අඊ) ණය මුදාහල දිනයේ සිට දින 30 ක් ඇතුළත සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය හරහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ප්‍රතිමූල්‍ය අයදුම්පත ඉදිරිපත් කල යුතුය.
- ඉ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකසන ලද ප්‍රතිමූල්‍ය ආපසු ගෙවීමේ සැලැස්මට අනුව, සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ප්‍රතිමූල්‍ය ණය සඳහා ප්‍රාග්ධනය සහ පොළිය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතුය.

12) ණය ආපසු අය කර ගැනීම

සහභාගිත්ව මූල්‍ය ආයතන වෙත ලබා දෙන ප්‍රතිමූල්‍ය සඳහා වන ප්‍රාග්ධනය සහ පොළිය අර්ධ වාර්ෂිකව අය කර ගනු ලැබේ. එනම්, සෑම වසරකම ජූනි 30 දින සහ දෙසැම්බර් 31 දින වේ. සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ණය කාණ්ඩය අනුව ආපසු ගෙවීම් කල යුතුය.

- අ) වක්‍රීය කෘෂිව්‍යාපාර ණය යෝජනා ක්‍රමය - මෙම ණය කාණ්ඩය යටතේ එකවර ගෙවිය යුතු ණය උපරිම මාස 18 ක් ඇතුළත සහ මාසිකව ආපසු ගෙවීමේ ණය උපරිම මාස 36 ක් ඇතුළත සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවිය යුතුය. ගොවි කණ්ඩායම/ ගොවි සංවිධාන/ නිෂ්පාදක සංවිධාන සඳහා ලබා දී ඇති ණය සඳහා උපරිම ආපසු ගෙවීමේ කාලය මාස 60කි.
- ආ) වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමය - මෙම ණය කාණ්ඩය යටතේ උපරිම මාස 36 ක් ඇතුළත සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවිය යුතුය
- ඇ) වක්‍රීය තුරුණු ණය යෝජනා ක්‍රමය - මෙම ණය කාණ්ඩය යටතේ සහන කාලය ඇතුළුව උපරිම මාස 60 ක කාලසීමාවක් ඇතුළත සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවිය යුතුය

13) ප්‍රතිව්‍යුහගත කිරීම/ ප්‍රතිලේඛනගත කිරීම (Restructuring / Rescheduling)

- අ) කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන හි ව්‍යාපෘති කළමනාකාර ඒකකයේ නිර්දේශය සහිතව වක්‍රීය ණය යෝජනා ක්‍රම යටතේ ලබා දී ඇති ණය ආපසු ගෙවීමේ කාල සීමාව ප්‍රතිලේඛනගත / ප්‍රතිව්‍යුහගත කරන ලෙස සහභාගිත්ව මූල්‍ය ආයතනයෙහි ප්‍රධාන කාර්යාලය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ඉල්ලා සිටිය හැක.
- ආ) ප්‍රතිලාභියාට ලබා දී ඇති දනට පවත්නා ණය මුදලේ හිඟ ප්‍රාග්ධනය සහ පොළිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල් තියා පියවනු ඇති අතර නව ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් ලබා දෙමින් නව ණයක් පහත පරිදි නිර්මාණය කෙරෙනු ඇත.
 - i. වක්‍රීය කෘෂිව්‍යාපාර, වක්‍රීය ආදායම් උත්පාදන සහ වක්‍රීය තුරුණු ණය යෝජනා ක්‍රම යටතේ ලබා දී ඇති ණය සඳහා පවත්නා නියමයන් හා කොන්දේසි වලට යටත්ව කලින් ලියාපදිංචිකර ඇති එම ණය යෝජනා ක්‍රමය යටතේම නැවත ප්‍රතිලේඛනගත කරන ලද ණය නිර්මාණය කෙරේ.
 - ii. 2018/04/10 දින නිකුත් කරන ලද RDD/SAPP/RF/2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් යටතේ පවත්නා විධිවිධාන අනුව වක්‍රීය ප්‍රාග්ධන සහ වක්‍රීය කාලීන ණය යෝජනා ක්‍රම යටතේ ලබා දී ඇති ණය සඳහා වක්‍රීය කෘෂිව්‍යාපාර ණය යෝජනා ක්‍රමයේ පවත්නා නියමයන් හා කොන්දේසිවලට යටත්ව වක්‍රීය කෘෂිව්‍යාපාර ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලේඛනගත කරන ලද ණය නිර්මාණය කෙරේ.
 - iii. 2018/04/10 දින නිකුත් කරන ලද RDD/SAPP/RF/2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් යටතේ පවත්නා විධිවිධාන අනුව ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය සඳහා වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමයේ පවත්නා නියමයන් හා කොන්දේසිවලට යටත්ව වක්‍රීය ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලේඛනගත කරන ලද ණය නිර්මාණය කෙරේ.
- ඇ) ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ ප්‍රතිපාදන සහ අනාගතයේදී මේ සම්බන්ධයෙන් හඳුන්වාදෙනු ලබන වෙනත් අදාල උපදෙස් මත 2008 අංක 03 දරණ බැංකු උපදෙස්වලට යටත්ව මෙම අංශය යටතේ ප්‍රතිලේඛනගත කරන ලද සියලුම ණය පිළිගත යුතුය.
- ඈ) මෙම නව ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු ප්‍රතිමූල්‍යකරණයක් ලබා නොදෙන අතර සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් මේ සම්බන්ධ නිසි වාර්තා පවත්වා ගැනීම අවශ්‍ය වේ.
- ඉ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිලේඛනගත කරන ලද / ප්‍රතිව්‍යුහගත කරන ලද ණය සඳහා සහභාගිත්ව මූල්‍ය ආයතන වෙත නිකුත් කරන ලද නව අයකර ගැනීමේ කාල සටහන් (Recovery Schedules) අනුව සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවිය යුතුය.

14) වාර්තා කිරීම

සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ඔවුන්ගේ වගකීම්, ණය මුදා හැරීම් සහ ප්‍රතිමූල්‍ය ණය පිළිබඳ විස්තර මිලඟ මාසයේ 15 වන දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඇමුණුම VIII ට අනුකූලව යොමු කල යුතු අතර එහි පිටපතක් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙතද යොමු කල යුතුය. ඇමුණුම IX හි පරිදි සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ත්‍රෛමාසිකව, මුදා හල උප ණය වල අක්‍රමික ණය පිළිබඳව වාර්තා කල යුතුය.

15) ගිණුම් විගණනය

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වක්‍රීය ණය යෝජනා ක්‍රමයන්හි වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සකස් කරනු ලබන අතර එවැනි මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති විසින් විගණනය කරනු ඇත. IFAD හි අවශ්‍යතාවය පරිදි මෙම ණය යෝජනා ක්‍රමයෙහි මූල්‍ය ප්‍රකාශන, සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් විගණනය කරවා ගැනීම අවශ්‍ය ය.

16) වලංගු දිනය

2019.08.20 දින සිට මෙම මෙහෙයුම් උපදෙස් බලපැවැත්වෙනු ඇත. මෙම දිනයට පෙර ලබා දී ඇති සියලුම ණය 2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/RF/2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් සඳහා අදාලවනු ඇත.

17) 2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/RF/2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් සඳහා අදාළ මෙහෙයුම්

- අ) 2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/RF/2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් යටතේ ලියාපදිංචි කිරීම සඳහා 2019.08.19 දින හෝ එදිනට පෙර සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් දැනට ක්‍රියාත්මක වන සියලුම ණය වක්‍රීය ප්‍රාග්ධන හා වක්‍රීය කාලීන ණය යෝජනා ක්‍රම යටතේ එවිය යුතුය.
- ආ) 2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/RF/2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් යටතේ ලියාපදිංචි කර ඇති ණය මුදල් මුදහැරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ප්‍රතිමූල්‍යකරණය සඳහා අයදුම් කිරීම 2019.11.18 දිනට පෙර සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් සිදුකළ යුතුය. 2019.11.18 දිනට පසු මෙම අංශය යටතේ ලැබෙන ප්‍රතිමූල්‍ය අයදුම්පත් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිමූල්‍ය ලබා නොදෙනු ඇත.
- ඇ) සහභාගිත්ව මූල්‍ය ආයතන මගින් මෙම මෙහෙයුම් උපදෙස් හි වගන්ති අංක 13 හි දක්වා ඇති ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් 2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/RF/2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් යටතේ ලබා දී ඇති ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීම / ප්‍රතිලේඛනගත කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කල හැකිය.

18) වෙනත් කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනෙහි ව්‍යාපෘති කළමනාකරන ඒකකයෙහි ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 4P ව්‍යාපෘති හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන ක්‍රියාවලිය සහ වක්‍රීය ණය යෝජනා ක්‍රමයන්වලට අදාළ වෙනත් ක්‍රියාදාමයන් සඳහා ව්‍යාපෘති කළමනාකරන ඒකකය විසින් සැලසුම් කර කෙටුම්පත් කරන ලද තොරතුරු සහභාගිත්ව මූල්‍ය ආයතන වෙත සපයනු ඇත.

අවශ්‍ය වූ විටක වක්‍රීය ණය යෝජනා ක්‍රම සම්බන්ධයෙන් නියමයන් හා කොන්දේසි සංශෝධනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුය.

මෙයට විශ්වාසී

එම්. එස්. කේ. ධර්මවර්ධන
අධ්‍යක්ෂ / ප්‍රාදේශීය සංවර්ධන
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

ඇමුණුම I (අ) : තනි පුද්ගල ප්‍රතිලාභී අයදුම්පත

බැංකුව :

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රතිලාභීන් ලියාපදිංචි අංකය :

**තනි පුද්ගල අයදුම්කරුවන් සඳහා වන ණය ලියාපදිංචි කිරීමේ අයදුම්පත
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන**

..... ණය යෝජනා ක්‍රමය

බැංකු ශාඛාවේ නම : දිස්ත්‍රික්කය :

බැංකු ශාඛාවේ ලිපිනය :

1. ව්‍යාපෘතිය / සහභාගිත්ව ආයතනයේ නම :
2. දුරකථන අංකය / ෆැක්ස් අංකය :
3. අයදුම්කරුගේ / කරුවන්ගේ විස්තර :- තනිපුද්ගල
කණ්ඩායම් සාමාජික
4. කණ්ඩායම් සාමාජිකයෙක් නම් කණ්ඩායමේ නම :
කණ්ඩායම් ලියාපදිංචි අංකය :
5. අයදුම්කරුගේ / කරුවන්ගේ නම සහ ලිපිනය :

නම	ලිපිනය	ජා.හැ.අංකය	ස්ත්‍රී / පුරුෂ භාවය
i.			
ii.			

6. ණය මුදලෙහි අරමුණ :

7. SAPP යටතේ පෙර ලබාගත් හෝ දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම (අවශ්‍ය නම් කරුණාකර අමතර පේළි ඇතුළත් කරන්න.)

ණය යෝජනා ක්‍රමය	අරමුණ	ණය මුදල (රු.)	වෙනත් කරුණු
වක්‍රීය කෘෂි ව්‍යාපාර			
වක්‍රීය ආදායම් උත්පාදන			
වක්‍රීය තුරුණු			

8. ව්‍යාපෘතිය පිහිටි ස්ථානයේ සම්පූර්ණ ලිපිනය සහ පිහිටීම :
9. ව්‍යාපාර වර්ගය / කුඩා ව්‍යවසායයන් :
10. ණය යෝජනා ක්‍රමය යටතේ අරමුදල් ලබා ගන්නා කුඩා ව්‍යවසාය පිළිබඳ කෙටි විස්තරයක්
11. ව්‍යාපෘතියෙහි ඇස්තමේන්තුගත පිරිවැය :
12. ස.මු.ආ. විසින් නිර්දේශිත / අනුමත කරන ලද මුදල :

ප්‍රතිලාභියාගේ නම සහ අත්සන

බලයලත් නිලධාරියාගේ නම
අත්සන සහ නිල මුද්‍රාව

දිනය :

ඇමුණුම I (ආ) : වක්‍රීය ණය යෝජනා ක්‍රම - කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන

උප ණය අයදුම්කරුවන් ලියාපදිංචි කිරීම

(ණය යෝජනා ක්‍රමයේ නම)

අයදුම්පත් අංකය :

වෙත : ශ්‍රී ලංකා මහ බැංකුව

මඟින් : කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන ව්‍යාපෘති කළමනාකරන ඒකකය

ස.මු. ආයතනයේ නම :

බැංකු ශාඛාවේ නම :

#	අයදුම්කරුගේ නම	ලිපිනය සහ අයදුම්කරුගේ දු.අ.	ස්ත්‍රී / පුරුෂ භාවය	ණය අයදුම්කරුගේ තත්ත්වය (පුද්ගලික/කණ්ඩායම් සාමාජික)	ජාතික හැඳුනුම්පත් අංකය	කණ්ඩායමේ නම / ලියාපදිංචි අංකය (කණ්ඩායම් සාමාජිකයින් සඳහා)	ණය තොරතුරු			ශ්‍රී ලංකා මහ බැංකු ලියාපදිංචි අංකය*
							ව්‍යාපෘතියේ නම	අරමුණ	ණය මුදලේ ප්‍රමාණය	

ඉහතින් විස්තර කරන ලද ව්‍යාපෘති මම විසින් / බැංකුවේ ණය නිලධාරියා විසින් පරීක්ෂා කල බවත් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර වැඩසටහන යටතේ මූල්‍යනය කිරීමට සුදුසු බවත් මෙයින් සහතික කරමි.

(බලයලත් නිලධාරියාගේ නම අත්සන සහ නිල මුද්‍රාව)

දිනය

* ශ්‍රී ලංකා මහ බැංකුවේ භාවිතයට පමණි

ඇමුණුම II: ප්‍රතිමූල්‍ය සඳහා අයදුම්පත

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය :
(මෙහෙයුම් උපදෙස් අංක :

ලිපිනය :
දිනය :

ප්‍රතිමූල්‍ය ලබා ගැනීම සඳහා අයදුම්පත
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ
..... ණය යෝජනා ක්‍රමය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත
අප (ස.මු.ආ. නම) බලපත්‍රලාභී වාණිජ බැංකු සහ සංවර්ධන බැංකු/ බලපත්‍රලාභී විශේෂිත බැංකු/ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සහ ව්‍යවස්ථාවේ දැනට පවතින ආයතනයක් ලෙස ඉහත ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රු. ණය මුදලක් මෙයින් අයදුම් කරමු.

2. මෙම අයදුම්පත ඉදිරිපත් කිරීමේදී මබගේ මෙහෙයුම් උපදෙස් අංක හි සහ ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ අප විසින් 2019 දින එළඹුනු කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනෙහි (SAPP) වක්‍රීය සහ තුරුණු ණය යෝජනා ක්‍රමයන්හි උප ණය ගිවිසුම යටතේ දක්වා ඇති නියමයන් හා කොන්දේසිවලට යටත්ව මෙම අයදුම්පත ඉදිරිපත් කරමු.
3. ඉහත කී මෙහෙයුම් උපදෙස්වලට අනුව සහ ඊට අනුකූලව ඉහත ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය යටතේ අප විසින් ප්‍රදානය කරන ලද ණය ප්‍රකාශනයෙහි පිටපතක් මේ සමඟ එවා ඇත. මෙම ප්‍රකාශනයෙහි සඳහන් ණය කිසිවක් ප්‍රතිමූල්‍ය සඳහා මීට පෙර ඉදිරිපත් කරන ලද කිසිම ප්‍රකාශනයක සඳහන් නොවන බවට සහතික කරමු.
4. i) ඉහත ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලත් ව්‍යාපෘති සඳහා සුදුසුකම් ලත් උප ණය අයදුම්කරුවන්ට තුන්වන ඡේදයේ සඳහන් පරිදි ණය ප්‍රදානය කල ඇති බවත්

- ii) එම ණය අදාළ උප ණය අයදුම්කරුවන්ට ණය ලබා ගැනීමේ බලයට යටත්ව ණය ලබා දී ඇති බවත්.
- iii) එවැනි ණය ආපසු ගෙවීම සඳහා ලබාගත් ඇපකරයන් සම්බන්ධයෙන් එම ඇපකරුවන්ට එවැනි ඇපකර ලබාදීමට බලය තිබේද යන්නත් පිළිබඳව අප විසින් සහතික වන බව දන්වා සිටිමු.

සහභාගිත්ව මූල්‍ය ආයතනයේ බලයලත් නිලධාරියාගේ
නම විස්තර හා අත්සන
කළමනාකරු ප්‍රතිමූල්‍ය ඒකකය

ඇමුණුම III: ප්‍රතිමූල්‍ය අයදුම්පත

ප්‍රතිමූල්‍ය අයදුම්පත අංකය :-

..... ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුද්‍ය හැරවීමේ ප්‍රකාශනය
(කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන)

වෙත : ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වෙතින් : ප්‍රතිමූල්‍ය ඒකකය :

ස.මු.අ :

ශාඛාව :

දිස්ත්‍රික්කය :

ලියාපදිංචි අංකය	ණය ඉල්ලුම්කරුගේ නම සහ ලිපිනය	ජා. හැ. අංකය	ණය කාණ්ඩය	ණය ලබා ගැනීමේ අරමුණ*	උප ණය මුදල		මුද්‍යහැරවීමේ දිනය	ප්‍රතිමූල්‍ය සඳහා මුද්‍යහරින ලද මුදල		සහන කාලය	ණය ආපසු ගෙවීමේ සැලැස්ම						
					ණය වක්‍රය**	ණය මුදල		වාරික ගණන	මුදල		වාරික		පළමු වාරිකයක ගෙවිය යුතු දිනය	අවසන් වාරිකයක ගෙවිය යුතු දිනය			
											වාරික ගණන	වාරිකයක වටිනාකම					
මුළු මුදල																	

ශ්‍රී ලංකා මහ බැංකුව හා සහභාගිත්ව හා මූල්‍ය ආයතන අතර වූ උප ණය ගිවිසුමට එකඟ වූ පරිදි ඉහත දෙන ලද ණය ආපසු ගෙවීමේ සැලැස්මෙහි දක්වා ඇති පරිදි මෙම ණය මුදල අර්ධ වාර්ෂිකව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පියවන බවට අප විසින් පොරොන්දු වෙමු.

දිනය :

බලයලත් නිලධාරියාගේ අත්සන

* 4P ණය යෝජනා ක්‍රමයේ නම සමඟ ව්‍යාපෘතියේ අරමුණ සඳහන් කරන්න

** පළමු ණය දෙවන ණය තෙවන ණය ලෙස සඳහන් කරන්න

ඇමුණුම IV : පොරොන්දු නෝට්ටුව

ප්‍රතිමූල්‍ය අයදුම්පත අංකය :

(මෙහෙයුම් උපදෙස් අංක දින2019)

දිනය :

ඉල්ලුම් පොරොන්දු නෝට්ටුව

රු.

..... (සහභාගිත්ව මූල්‍ය ආයතනයේ නම හා ලිපිනය) වන අප විසින් පහත අත්සන් කළ අප මුළු ණය මුදල වූ රු. වාර්ෂික පොළී අනුපාතිකය යටතේ වූ අදාළ පොළී මුදල ද සමඟ මෙහි සඳහන් දිනට ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය වෙත පියවන බවට කොළඹ දී මෙයින් පොරොන්දු වෙමු

සඳහා (සහභාගිත්ව මූල්‍ය ආයතනයේ නම)
ප්‍රතිමූල්‍ය ඒකකය
ප්‍රධාන කාර්යාලය

(රබර් මුද්‍රාව)

1.
 2.
- බලයලත් නිලධාරීන්ගේ අත්සන්

සාක්ෂි:

1.
2.

ඇමුණුම V : භාරදීමේ ලිපිය

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය :

(මෙහෙයුම් උපදෙස් අංක. දින2019)

දිනය :

භාරදීමේ ලිපිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනෙහි ණය යෝජනා ක්‍රමය යටතේ දිනැති ඔබගේ මෙහෙයුම් උපදෙස් අංක අදාළව අප විසින් සිදු කරන ලද ණය හා සම්බන්ධ කටයුතු සඳහා අප වෙත ලබා දීමට එකඟ වූ ණය ප්‍රමාණය වන රුපියල් (රු.) මුදල අපගේ පොරොන්දු නෝට්ටුවේ සඳහන් රු. (රු.) ගෙවිය යුතු මුදල හා ඉල්ලුම් කරන ලද පොළී මුදලද සමඟ ඔබ වෙත මෙයින් එවනු ලැබේ.

ඉහත කී පෙරොන්දු නෝට්ටුව ගෙවීම සඳහා ඉදිරිපත් කිරීමෙන් වැළකෙන බැවින් එය අගරු කිරීමට දැනුම්දීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත.

වෙනුවෙන් (බැංකුවේ /මූල්‍ය ආයතනයේ නම)

ප්‍රතිමූල්‍ය ඒකකය ප්‍රධාන කාර්යාලය

1.

2.

බලයලත් නිලධාරීන්ගේ අත්සන්

ඇමුණුම VI : ප්‍රතිඥා පත්‍රය

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය :

(මෙහෙයුම් උපදෙස් අංක.....දින.2019)

දිනය :

මුදල් නීති පනතේ 88A වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට

අප වහ බවට දෙන ලබන ප්‍රතිඥාව*

..... (සහභාගිත්ව මූල්‍ය ආයතනයේ නම හා ලිපිනය) වන අප ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් නීති පනතේ 88A වගන්තියේ පරිදි ප්‍රතිඥා මාර්ගයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අය විය යුතු ණය කුමක්ද යන්න ආකෘතියේ සඳහන් පරිදි සුරැකුමක් ලෙස පියවීමට ඇති රු. (රු.) සමඟ වාර්ෂික අනුපාතිකය යටතේ පොළියද ගෙවන බවට මෙයින් ප්‍රකාශ කරමු.

ආකෘතිය

ණය මුදල (රු.)	ණය අයදුම්කරුගේ නම හා ලිපිනය	දිනය	නොතාරිස්

.....
බලයලත් නිලධාරියාගේ අත්සන
වෙනුවෙන් (සහභාගිත්ව මූල්‍ය ආයතනයේ නම)
ප්‍රතිමූල්‍ය ඒකකය
ප්‍රධාන කාර්යාලය

* බලපත්‍රලාභී වාණිජ බැංකු/බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා පමණි.

ඇමුණුම VII : ණය මුද හැරීමේ ලිපිය

(මෙහෙයුම් උපදෙස් අංකදින2019)

- බැංකුවේ නම :
- බැංකුවේ කේතය :
- ශාඛාවේ නම :
- ශාඛා කේතය :
- ලියාපදිංචි අංකය :
- දිනය :
- ණය මුදහැරීම් :

.....යෝජනා ක්‍රමය යටතේ ණය මුද්‍රාගැරීමේ ප්‍රකාශය

විමසුම් අංකය :

1. ණය අයදුම්කරුගේ විස්තර
 - 1.1 ණය අයදුම්කරුවාගේ නම :
 - 1.2 ණය අයදුම්කරුගේ ලිපිනය :
2. ණය පිළිබඳ විස්තර
 - 2.1 ණය ලබා ගැනීමේ අරමුණු :
 - 2.2 ව්‍යාපෘතියේ පිහිටීම :
 - 2.3 අනුමත වූ මුළු ණය මුදල : මූලිකව රු.
ඉහළ ගිය පිරිවැය සැලකිල්ලට ගෙන වැඩි කල ණය මුදල රු.
මුළු මුදල : රු.
 - 2.4 ණය අනුමත වූ මුල් දිනය :
ණය වැඩිවීම් අනුමත වූ දිනය:
 - 2.5 ඉල්ලුම් කළ ප්‍රතිමූල්‍ය සඳහා ණය ආපසු ගෙවීමේ සැලැස්ම
.....
දිනය රු. ගණන
 - 2.6 පොළී අනුපාතිකය :
3. ණය මුදලේ තත්ත්වය :
 - 3.1 පෙර නිකුත් කල මුදල රු.
සහ මහ බැංකුවෙන් ප්‍රතිපූරණය කරන ලද ප්‍රතිමූල්‍ය මුදල රු.
 - 3.2 දැනට නිකුත් කර ඇති මුදල සහ
ඒ සඳහා අපේක්ෂිත ප්‍රතිමූල්‍ය :
මුළු මුදල : රු. '

ඉහත විස්තරයන් සත්‍ය හා නිවැරදි බවට මම සහතික කරමි.

දිනය :

ශාඛා කළමනාකරුගේ අත්සන
ශාඛා කළමනාකරුගේ නම

වාරිකය පළමු, දෙවන හෝ ති වැන්නක් ද යන්න සුදුසු කොටුව තුළ කතිරයක් යොදා සඳහන් කරන්න.

ඇමුණුම VIII

**වක්‍රීය ණය යෝජනා ක්‍රමයන්හි ප්‍රගති වාර්තාව -
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන**

ස. මු. ආයතනයේ නම :
මාසය සහ වසර :
ණය යෝජනා ක්‍රමය :

4P ව්‍යාපෘතියේ නම	ලියාපදිංචි කල/මුද්‍රා හරින ලද ණය තත්ත්වය *	ප්‍රතිලාභීන් උපණය අයදුම්කරුවන් ගණන			මුළු මුදල රු.
		පුරුෂ	ස්ත්‍රී	මුළු ගණන	

දිනය :

තනතුර සහ අත්සන:

* කරුණාකර ලියාපදිංචි සහ මුද්‍රාගත ලද ණය පිළිබඳ විස්තරයක් වෙන්ව වාර්තා කරන්න.

ඇමුණුම IX: අක්‍රීය ණය තත්ත්වය

..... ණය යෝජනා ක්‍රමය

ස.මු. ආයතනයේ නම :
දිනට ප්‍රගතිය :

(මුදල රු. '000)

දිස්ත්‍රික්කයදිනට ඇති මුළු හිඟ මුදල		විශේෂිත සඳහන්		අක්‍රීය ණය		අඩමාන ණය		බොල් ණය		මුළු අක්‍රීය ණය	අක්‍රීය ණය* (%)	අක්‍රීය ණය** (%)	අක්‍රීය ණය*** (%)
	ණය ගණන	මුදල	ණය ගණන	මුදල	ණය ගණන	මුදල	ණය ගණන	මුදල	ණය ගණන	මුදල				

* ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ ණය යෝජනා ක්‍රමයේ අක්‍රීය ණය ප්‍රමාණය එම ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදෙන ලද මුළු ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස

** ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ ණය යෝජනා ක්‍රමයේ අක්‍රීය ණය ප්‍රමාණය බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස

*** බැංකුවේ අක්‍රීය ණය ප්‍රමාණය එම බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස

බැංකුවේ මුළු ණය ප්‍රමාණය (රු.මිලිය.) සහ අත්තිකාරම් :

බැංකුවේ මුළු අක්‍රීය ණය ප්‍රමාණය (රු.මිලිය.) :

බලයලත් නිලධාරියාගේ නම සහ තනතුර

ඇමුණුම (අ)

නව සපිරී ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය (සරසාර) යටතේ සපයනු ලබන සහන කාලයන්

බෝග වර්ගය	බෝගය	උපරිම සහන කාලය
වී	වී	දින 270
මිරිස්	මිරිස්	
ලූනු	ලූනු	
ධාන්‍ය	කව්පි, මුං ඇට, කළු කව්පි, සෝයා බෝංචි, බඩ ඉරිඟු, කුරක්කන්	
තෙල් බීජ	රටකපු, තල, සුරියකාන්ත	
මූල සහ අල	අර්තාපල්, බතල, මැස්සැක්කා, කිරි අල	
එළවළු	වම්බදු, බණ්ඩක්කා, බීට් රූට්, බෝංචි, ගෝවා, කැරට්, මාළු මිරිස්, තක්කාලි, ලීක්ස්, රාබු, නෝකෝල්, වැටකොළ, කරවිල, පතෝල, වට්ටක්කා	
වෙනත්	ඉඟුරු	දින 270
	උක්	දින 360

මෙහෙයුම් උපදෙස් අංක : RDD/SAPP/4P/2019/01

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

නැ.පෙ. 590

අංක 30, ජනාධිපති මාවත

කොළඹ 01

2019.08.06

සියලු සහභාගීන්ව මූල්‍ය ආයතන වෙත,

කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක 4P කෘෂිව්‍යාපාර සහ 4P තුරුණු ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් උපදෙස්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක විසින් 2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/4P/2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් හා බැඳේ.

1) හැඳින්වීම

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD) ග්‍රාමීය මූල්‍ය මෙහෙයුම (Rural Finance Mission) මඟින් කරන ලද නිර්දේශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන, කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ (SAPP) ව්‍යාපෘති කළමනාකරන ඒකකය (PMU) මඟින් සිදු කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, SAPP ණය සංරචකය (Credit component of SAPP) යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තීරණය කර ඇත. SAPP ණය යෝජනා ක්‍රමයන්හි මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික අරමුණ වේ.

2018/04/10 දින නිකුත් කරන ලද RDD/SAPP/4P/2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් මඟින් හඳුන්වා දෙනු ලැබූ රාජ්‍ය, පෞද්ගලික, නිෂ්පාදන හවුල්කාරීත්වයන් 4P ප්‍රාග්ධන (4P Capital) සහ 4P කාලීන (4P Seasonal) ණය යෝජනා ක්‍රමයන් හි මෙහෙයුම් කටයුතු, 2019.08.20 දින සිට, මෙම මෙහෙයුම් උපදෙස් මාලාවේ 17 වන වගන්තියෙහි දක්වා ඇති පරිදි සීමා කිරීමේ මූලික අරමුණින් මෙම මෙහෙයුම් උපදෙස් නිකුත් කෙරිණි. තවදුරටත් මෙමඟින් 4P කෘෂි ව්‍යාපාර (4P Agribusiness) ණය

යෝජනා ක්‍රමය හඳුන්වා දෙන අතර, තුරුණු (Youth) ණය යෝජනා ක්‍රමය, 4P තුරුණු ණය යෝජනා ක්‍රමය ලෙස නම් කරනු ලැබේ. ඒ අනුව, SAPP දෙවැනි සංරචකය : ග්‍රාමීය මූල්‍ය ප්‍රවේශය (Component 2 : Access to Rural Finance) සහ 2.1 වැනි උප සංරචකය : 4P මූල්‍යනය කිරීම (Sub Component 2:1 : Financing of 4Ps) යටතේ 4P කෘෂිව්‍යාපාර සහ 4P තුරුණු ණය යෝජනා ක්‍රම (4P ණය යෝජනා ක්‍රම) මූල්‍යනය කිරීම, මෙතැන් සිට, IFAD ආයතනය මගින් සපයනු ලබන අරමුදල් මගින් සිදු කෙරෙනු ඇත.

මෙම මෙහෙයුම් උපදෙස් 2019.08.20 දින සිට බල පැවැත්වේ. මෙදිනට පෙර ලබා දී ඇති සියලු ණය සඳහා 2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/4P/2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් අදාළ වනු ඇත.

2) 4P ණය යෝජනා ක්‍රමයන්හි අරමුණු

4P ණය යෝජනා ක්‍රමයන්හි මූලික අරමුණ වනුයේ කෘෂි නිෂ්පාදන යන්හි නිෂ්පාදනය, ඵලදායීතාවය, ගුණාත්මකභාවය සහ එකතුකළ වටිනාකම (value Addition) ඉහළ නැංවීමයි.

4P ණය යෝජනා ක්‍රමයන්හි අනෙකුත් අරමුණු පහත පරිදි වේ;

- අ) ණය මුදලට අදාළව ගොවියාට දැරීමට සිදු වන, ගනුදෙනු පිරිවැය අවම කිරීම
- ආ) ගොවියාගේ සමාජ තත්ත්වය වැඩි දියුණු කිරීම
- ඇ) ග්‍රාමීය ගොවීන් විධිමත් මූල්‍ය අංශයට රැගෙන ඒම තුළින් මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කිරීම
- ඈ) ග්‍රාමීය ගොවීන් අතර අගයදාම අලෙවිකරණය සහ අදාළ සබඳතා වර්ධනය කිරීම
- ඉ) ග්‍රාමීය ගොවීන් සඳහා නවීන වගා ක්‍රමවේදයන් හඳුන්වා දීම
- ඊ) කෘෂි කාර්මික නිෂ්පාදන වැඩි කිරීම සහ රටේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට දායක වීම සඳහා ගොවීන් දිරිමත් කිරීම
- උ) 4P ව්‍යාපෘති හරහා තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම
- ඌ) හැකියා වර්ධනය තුළින් ග්‍රාමීය තරුණ තරුණියන්ගේ කුසලතා මට්ටම් දිරි ගැන්වීම සහ ඉහළ නැංවීම
- එ) ගොවීන් අතර ඉතුරුම් පුරුදු සහ සකසුරුවම් භාවය ඇති කිරීම
- ඒ) කෘෂිකාර්මික නිෂ්පාදනය සහ එකතුකළ වටිනාකම ඉහළ නැංවීම තුළින් කුටුම්භ ආදායම ඉහළ නැංවීම හරහා ගොවීන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම

3) මෙහෙයුම් ප්‍රදේශ

මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක වේ.

4) සුදුසුකම් ලබන ක්‍රියාකාරකම්

- අ) 4P සබඳතාවයක හවුල්කරුවන් සේ කටයුතු කරන ගොවීන්, ගොවි කණ්ඩායම්, ගොවි සංවිධාන සහ නිෂ්පාදන සංවිධාන විසින් සිදු කරන ඕනෑම කෘෂිව්‍යාපාර ක්‍රියාකාරකමක්,
- ආ) ඕනෑම කෘෂි අගයදමයකට සම්බන්ධ තරුණ තරුණියන් විසින් සිදුකරන ව්‍යවසායක ක්‍රියාකාරකම්

5) උප-ණය වර්ග

ණය සඳහා ණය ප්‍රතිපාදන ලබාදෙන උප ණය වර්ග පහත පරිදි වේ.

- අ) 4P කෘෂි ව්‍යාපාර ණය (4P Agribusiness Loan)
- ආ) 4P තුරුණු ණය (4P Youth Loan)

6) සහභාගිත්ව මූල්‍ය ආයතන වල කාර්යභාරයන් සහ වගකීම්

4P ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීම අවශ්‍ය වේ. සහභාගිත්ව මූල්‍ය ආයතන විසින්,

- අ) 4P ණය යෝජනා ක්‍රමය යටතේ ණය සැකසීමට අවශ්‍ය සියළුම ලියකියවිලි ලැයිස්තුවක් සහ සහභාගිත්ව මූල්‍ය ආයතන සඳහා විශේෂ වූ විශේෂිත අවශ්‍යතා 4P ආකෘතීන් ගොඩනැගීමට පිළිබඳ මූලික සාකච්ඡා වල දී SAPP ව්‍යාපෘති කළමනාකරන ඒකකය වෙත සැපයිය යුතුය.
- ආ) 4P ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් කාර්යය මණ්ඩලය වෙන් කර ඇති බවට සහතික විය යුතුය.
- ඇ) ණය ලබා දීම සහ අයකර ගැනීම පිළිබඳ පූර්ණ වගකීම භාර ගත යුතුය.
- ඈ) සහභාගිත්ව මූල්‍ය ආයතනයන්හි ඕනෑම ශාඛාවක්, කවර හෝ අවස්ථාවකදී, යෝජනා ක්‍රමයේ 8(ඇ) වගන්තියෙහි දැක්වෙන පොළී අනුපාතයට වඩා වැඩි පොළී අනුපාතයක් යටතේ අවසන් ණය ගැතියන් වෙත ණය ලබා නොදෙන බවට සහතික විය යුතුය.
- ඉ) අලෙවිකරණය සම්බන්ධයෙන් සෑම උප ව්‍යාපෘතියකම ආර්ථිකමය හා මූල්‍යමය ගතවැය පිළිබඳව තෘප්තිමත් විය යුතුය.
- ඊ) ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන පවත්වා ගැනීම.
 - i. සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් උප ණය ඇගයීම්, අනුමැතීන්, ණය මුදා හැරීම් හා ණය ආපසු අයකර ගැනීම් ආදිය සඳහා අදාළ ගිණුම් සහ වාර්තා පවත්වාගෙන යා යුතුය.
 - ii. ණය මුදල් භාවිතය සහ ප්‍රතිමූල්‍ය ක්‍රියාකාරකම් සඳහා සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් වෙන් වෙන් වශයෙන් ගිණුම් පවත්වාගෙන යා යුතුය.
 - iii. සහභාගිත්ව මූල්‍ය ආයතන විසින්, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත සහ IFAD ආයතනය වෙතුවෙන් කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත විමර්ශනය හා සමාලෝචනය සඳහා ගිණුම් හා මූල්‍ය වාර්තා ලබා දිය යුතුය. තවද, සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත එම ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කල යුතුය.

උ) මෙහෙයුම් උපදෙස්හි සඳහන් පරිදි ලියාපදිංචි ක්‍රියාවලිය හා ප්‍රතිමූල්‍ය ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය.

7) සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්

පහත දක්වා ඇති සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් විසින්, තමන් ක්‍රියාත්මක කරනු ලබන යෝජනා ව්‍යාපෘතිය මගින් ධනාත්මක මුදල් ප්‍රවාහයක් ජනිත කරන බවට සහ ප්‍රමාණවත් ආපසු ගෙවීමේ හැකියාවකින් යුතු බවට සහභාගීත්ව මූල්‍ය ආයතනය සැහිලකට පත් කිරීමට සමත් විය යුතුය.

අ) 4P සබඳතාවයක හවුල්කරුවන් සේ කටයුතු කරන ගොවීන්, ගොවි කණ්ඩායම්, ගොවි සංවිධාන සහ නිෂ්පාදන සංවිධාන,
ආ) ඕනෑම කෘෂි අගයදමයකට සම්බන්ධ වයස අවුරුදු 18 - 40 අතර වයස් කාණ්ඩයට අයත් තරුණ ව්‍යවසායකයින්, ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන, කුඩා වතු ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන, වියළි කලාපීය ජීවනෝපාය සඳහා සහයවීමේ සහ හවුල්වීමේ වැඩසටහන, වක්‍රීය අරමුදල වැනි IFAD ආයතනය විසින් අරමුදල් සපයනු ලැබූ වැඩසටහන්වල ප්‍රතිලාභීන් ද ණය සීමාව යටතේ ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබයි.

8) 4P ණය යෝජනා ක්‍රමයන්හි ප්‍රධාන ලක්ෂණ

4P ණය යෝජනා ක්‍රමයන්හි ප්‍රධාන ලක්ෂණ පහත දැක්වේ.

ලක්ෂණය	4P කෘෂිව්‍යාපාර ණය යෝජනා ක්‍රමය	4P තුරුණු ණය යෝජනා ක්‍රමය
(අ) උපරිම ණය සීමාව	<ul style="list-style-type: none"> 4P ණය යෝජනා ක්‍රම යටතේ ණය ලබා ගන්නා ගිවිසුම්ගත ගොවීන් සඳහා රු. 300,000.00 ගොවි කණ්ඩායම්, ගොවි සංවිධාන/ නිෂ්පාදන සංවිධාන සඳහා සමුච්ඡිත සාමාජිකයන්ගේ ණය හෝ සංවිධාන ණය සීමාව ජාතික මෙහෙයුම් කමිටුවේ (National Steering Committee) අනුමැතියට යටත්ව කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හි ව්‍යාපෘති කළමනාකරන ඒකකය සහ අදාළ සහභාගීත්ව මූල්‍ය ආයතනය විසින් තීරණය කරනු ලැබේ. 	<ul style="list-style-type: none"> රු. මිලියන 2
(ආ) සුදුසුකම්ලත් උපණය ගැනුම්කරුවන් සහ උප ණය ක්‍රියාකාරකම්	<ul style="list-style-type: none"> 4P සබඳතාවයක හවුල්කරුවන් සේ කටයුතු කරන ගොවීන්, ගොවි කණ්ඩායම්, ගොවි සංවිධාන සහ නිෂ්පාදන සංවිධාන සහභාගීත්ව මූල්‍ය ආයතනය විසින් එකඟ වූ සහ කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හි ව්‍යාපෘති කළමනාකරන ඒකකය විසින් නිර්දේශ කරන ලද ප්‍රාග්ධන ආයෝජන සහ / හෝ කාරක ප්‍රාග්ධනය ලෙස භාවිත කිරීමට 	<ul style="list-style-type: none"> ඕනෑම කෘෂිකාර්මික අගයදමයකට සම්බන්ධ වයස අවුරුදු 18 - 40 අතර වයස් කාණ්ඩයට අයත් තරුණ ව්‍යවසායකයින් සහ / හෝ තරුණ ව්‍යවසායකයින් කණ්ඩායම් සහභාගීත්ව මූල්‍ය ආයතනය විසින් එකඟ වූ සහ කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හි ව්‍යාපෘති කළමනාකරන ඒකකය විසින් නිර්දේශ කරන ලද ව්‍යාපාරික යෝජනාවට අනුව ප්‍රාග්ධන ආයෝජනය සහ / හෝ කාරක ප්‍රාග්ධනය ලෙස භාවිතා කිරීමට
(ඇ) උප ණය ගැනුම්කරුවන් විසින් සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ගෙවිය යුතු පොළී අනුපාතිකය	වාර්ෂිකව 6.5%	වාර්ෂිකව 6.5%
(ඈ) සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතු පොළී අනුපාතිකය	වාර්ෂිකව 3.0%	වාර්ෂිකව 3.0%

<p>(ඉ) සහන කාලය*</p>	<ul style="list-style-type: none"> ■ එකවර ආපසු ගෙවීම (Bullet / Lump Sum Payment) සඳහා උපරිම සහන කාල සීමාව මාස 18 කි. ■ මාසික ආපසු ගෙවීම් සඳහා උපරිම සහන කාල සීමාව මාස 12 කි. <p>සටහන: කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හි ව්‍යාපෘති කළමනාකරන ඒකකය විසින් සිදු කරනු ලබන 4P ව්‍යාපෘති තක්සේරුවෙහි දක්වා ඇති පරිදි බෝගයේ පළමු අස්වැන්න / අස්වනු රටාව මත පදනම්ව, අවශ්‍ය අවස්ථා වලදී කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හි ව්‍යාපෘති කළමනාකරන ඒකකය සහ අදාළ සහභාගීත්ව මූල්‍ය ආයතනය විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි අදාළ ආයතන සමඟ සාකච්ඡා කර සහන කාලය තීරණය කරනු ලැබේ.</p> <p>ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයේ (NCRCS) බෝග ලැයිස්තුව සහ අදාළ සහන කාලයන්, සහන කාලයන් තීරණය කිරීමේ මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියාකරනු ඇත. (ඇමුණුම A)</p>	<ul style="list-style-type: none"> ■ ව්‍යාපෘතියේ අවශ්‍යතාව මත පදනම්ව උපරිම සහන කාල සීමාව මාස 12 කි.
<p>(ඊ) ආපසු ගෙවීමේ කාලය</p>	<ul style="list-style-type: none"> ■ එකවර ආපසු ගෙවීම සඳහා උපරිම කාල සීමාව මාස 18 කි. ■ සහන කාලය ඇතුළුව මාසික ආපසු ගෙවීම් සඳහා උපරිම කාල සීමාව මාස 36 කි. ■ සහන කාලය ඇතුළුව මාසිකව ණය ආපසු ගෙවීම සඳහා ගොවි සංවිධාන / නිෂ්පාදන සංවිධාන සහ ගොවි කණ්ඩායම් සඳහා උපරිම කාල සීමාව මාස 60 කි. <p>සටහන: කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හි ව්‍යාපෘති කළමනාකරන ඒකකය විසින් සිදු කරනු ලබන 4P ව්‍යාපෘති තක්සේරුවෙහි දක්වා ඇති පරිදි බෝගයේ පළමු අස්වැන්න / අස්වනු රටාව මත පදනම්ව කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හි ව්‍යාපෘති කළමනාකරන ඒකකය සහ අදාළ සහභාගීත්ව මූල්‍ය ආයතනය විසින් ආපසු ගෙවීමේ කාලය තීරණය කරනු ලැබේ.</p>	<ul style="list-style-type: none"> ■ සහන කාලය ඇතුළුව උපරිම කාල සීමාව මාස 60 කි.
<p>(උ) සුරැකුම්</p>	<ul style="list-style-type: none"> ■ ගැනුම්කරු සහ ගොවියා අතර ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම හෝ අන්තර් ඇපකරය හෝ ගොවීන් සමූහය සඳහා ආයතනික ඇපකරය. <p>සටහන 1: අන්තර් ඇපකරය ලබා ගත නොහැකි අවස්ථාවලදී පුද්ගලික ඇපකර අදාළ වේ.</p> <p>සටහන 2: ගැනුම්කරු යනු 4P විධිවිධානයකට සම්බන්ධ පුද්ගලයෙක් හෝ ආයතනයක් වන අතර ගොවියා සහ ගැනුම්කරු අතර ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුමක් පවතී</p>	<ul style="list-style-type: none"> ■ සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් තීරණය කරන ලද පරිදි සමාගම සහ ප්‍රතිලාභියා/ ප්‍රතිලාභීන් හෝ වෙනත් ඇපකරයන් අතර සේවා ගිවිසුම

* සහන කාලය තුළ උපණය ගැනුම්කරුවන් පොළිය ගෙවිය යුතුය.

9) ණය ගැනුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය

- අ) 4P අරමුදල් ණය යෝජනා ක්‍රම යටතේ ණය ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් පිළිබඳ විස්තර, පහත 9 කොටසේ (ආ) සහ (ඇ) හි සඳහන් පරිදි සහ මෙහෙයුම් උපදෙස් හි I(අ) සහ I(ආ) ඇමුණුම්හි දක්වා ඇති ණය ලියාපදිංචි කිරීමේ ආකෘතිය අනුව සහභාගීත්ව මූල්‍ය ආයතන වල ප්‍රධාන කාර්යාලය විසින් ව්‍යාපෘති කළමනාකරන ඒකකය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය.
- ආ) සහභාගීත්ව මූල්‍ය ආයතන විසින්, තනි පුද්ගල ණය ගැනුම්කරුවන් සහ ගොවි කණ්ඩායම්, ගොවි සංවිධාන සහ නිෂ්පාදන සංවිධානවල ගැනුම්කරුවන් යන දෙවර්ගයේම සෑම අයදුම්කරුවකු වෙනුවෙන්ම නිවැරදිව වෙන් වෙන් වශයෙන් සම්පූර්ණ කරන ලද මෙහෙයුම් උපදෙස් හි I(අ) ඇමුණුම රඳවා ගෙන, I(ආ) ඇමුණුම ආකෘතිය ව්‍යාපෘති කළමනාකරන ඒකකය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය.
- ඇ) ණය ගැනුම්කරුවා ගොවි කණ්ඩායමක, ගොවි සංවිධානයක හෝ නිෂ්පාදන සංවිධානයක සාමාජිකයෙක් නම් එක් එක් ගොවි කණ්ඩායම/ ගොවි සංවිධානය /නිෂ්පාදන සංවිධානය සඳහා සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් වෙන් වෙන්ව I(ආ) ඇමුණුම එවිය යුතුය.
- ඈ) සුදුසු පසුබිම් ඇගයුමකින් පසුව ව්‍යාපෘති කළමනාකරන ඒකකය විසින් අයදුම්කරුවන්ගේ ලැයිස්තුව හෝ ගොවි කණ්ඩායම/ ගොවි සංවිධාන/නිෂ්පාදන සංවිධාන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ කරනු ලැබයි.

10) ලේඛණ වල භාරකාරත්වය

I (අ) සහ I (ආ) ඇමුණුම් හි දක්වා ඇති පරිදි ණය යෝජනා ක්‍රමයේ නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රතිලාභී අයදුම්පත්‍රය, සහභාගීත්ව මූල්‍ය ආයතන වල ප්‍රධාන කාර්යාලය / ශාඛා විසින් රඳවා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හෝ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් ඉල්ලුම් කළ විට එහි පිටපතක් ඉදිරිපත් කළ යුතුය. ණය මුදා හැරීම සඳහා අදාළ වන වෙනත් ලියකියවිලි සහභාගීත්ව මූල්‍ය ආයතනයේ අභිමතය පරිදි සහභාගීත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙහි හෝ ශාඛාවෙහි රඳවා තබා ගත හැකිය.

11) ප්‍රතිමූල්‍ය ක්‍රියාවලිය

මෙම මෙහෙයුම් උපදෙස් වල නියමයන් සහ කොන්දේසි වලට යටත්ව මුදා හරින ලද සියලුම උප ණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියයට සියයක ප්‍රතිමූල්‍ය පහසුකම් සපයනු ඇත.

අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි කර දින 90 ක් ඇතුළත සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ණය මුදල මුදා හැරිය යුතුය. නියම කරන ලද කාලය ඇතුළත ණය මුදල් මුදා හැරීම කල නොහැකි වුවහොත්, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත සාධාරණ හේතූන් ලියාපදිංචි කර දින 90ක් ඇතුළත ඉදිරිපත් කල යුතු අතර ව්‍යාපෘති කළමනාකරණ ඒකකය හෝ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් එම සාධාරණ හේතූන් සලකා බලා ලියාපදිංචි ප්‍රතිලාභීන් වෙනුවෙන් සුදුසු තීරණ ගනු ඇත. දින 90 ඇතුළත මුදා හැරීමට නොහැකි වූ හෝ සාධාරණ හේතූන් ඉදිරිපත් කිරීමට නොහැකි වූ ලියාපදිංචි ණය මුදල් දින 90 ගෙවී දින 14 ක් ඇතුළත ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරනු ඇත.

ආ) උප ණය මුදල මුදා හල පසුව, නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රතිමූල්‍ය අයදුම්පත් ප්‍රතිපූර්ණය කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කල යුතුය. සෑම ප්‍රතිමූල්‍ය අයදුම්පතක්ම පහත සඳහන් ලේඛන සමඟ ඉදිරිපත් කල යුතුය.

- අ) ප්‍රතිමූල්‍ය අයදුම්පත - ඇමුණුම II
- ආ) ප්‍රතිමූල්‍ය සඳහා ණය මුදා හැරීමේ ප්‍රකාශය - ඇමුණුම III
- ඇ) ඉල්ලුම් පොරොන්දු නෝට්ටුව - ඇමුණුම IV
- ඈ) භාරදීමේ ලිපිය - ඇමුණුම V
- ඉ) ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රතිඥා පැවරුම - ඇමුණුම VI
- ඊ) මුදාහැරීමේ ලිපිය - ඇමුණුම VII

ඇ) ප්‍රතිමූල්‍ය අයදුම්පත සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසුව, නිසි පරිදි සම්පූර්ණ කරන ලද ප්‍රතිමූල්‍ය අයදුම්පත් සඳහා, එම අයදුම්පත් ලැබීමෙන් දින 30 ක් ඇතුළත අයදුම්පත් ලැබෙන පිළිවෙලට පවතින අරමුදල් මත පදනම්ව ප්‍රතිමූල්‍ය මුදාහරිනු ඇත.

ඈ) ණය මුදාහල දිනයේ සිට දින 30 ක් ඇතුළත සහභාගීත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය හරහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ප්‍රතිමූල්‍ය අයදුම්පත ඉදිරිපත් කල යුතුය.

ඉ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකසන ලද ප්‍රතිමූල්‍ය ආපසු ගෙවීමේ සැලැස්මට අනුව, සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ප්‍රතිමූල්‍ය ණය සඳහා ප්‍රාග්ධනය සහ පොළිය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතුය.

12) ණය ආපසු අය කර ගැනීම

සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ලබා දෙන ප්‍රතිමූල්‍ය සඳහා වන ප්‍රාග්ධනය සහ පොළිය අර්ධ වාර්ෂිකව අය කර ගනු ලැබේ. එනම්, සෑම වසරකම ජූනි 30 දින සහ දෙසැම්බර් 31 දින වේ. සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ණය කාණ්ඩය අනුව ආපසු ගෙවීම් කල යුතුය.

අ) **4P කෘෂිව්‍යාපාර ණය යෝජනා ක්‍රමය** - මෙම ණය කාණ්ඩය යටතේ එකවර ගෙවිය යුතු ණය උපරිම මාස 18 ක් ඇතුළත සහ මාසික ආපසු ගෙවීමේ ණය උපරිම මාස 36 ක් ඇතුළත් මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවිය යුතුය. ගොවි කණ්ඩායම / ගොවි සංවිධාන/ නිෂ්පාදක සංවිධාන, සඳහා ලබා දී ඇති ණය සඳහා උපරිම ආපසු ගෙවීමේ කාලය මාස 60කි.

ආ) **4P තුරුණු ණය යෝජනා ක්‍රමය** - මෙම ණය කාණ්ඩය යටතේ සහන කාලය ඇතුළුව උපරිම මාස 60 ක කාලසීමාවක් ඇතුළත සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවිය යුතුය.

13) ප්‍රතිව්‍යුහගත කිරීම/ ප්‍රතිලේඛනගත කිරීම (Restructuring / Rescheduling)

අ) කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ හි ව්‍යාපෘති කළමනාකාර ඒකකයේ නිර්දේශය සහිතව 4P ණය යෝජනා ක්‍රම යටතේ ලබා දී ඇති ණය ආපසු ගෙවීමේ කාල සීමාව ප්‍රතිලේඛනගත / ප්‍රතිව්‍යුහගත කරන ලෙස සහභාගීත්ව මූල්‍ය ආයතනයෙහි ප්‍රධාන කාර්යාලය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ඉල්ලා සිටිය හැක.

ආ) ප්‍රතිලාභියාට ලබා දී ඇති දැනට පවත්නා ණය මුදලේ හිඟ ප්‍රාග්ධනය සහ පොළිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල් තියා පියවනු ඇති අතර නව ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් ලබා දෙමින් නව ණයක් පහත පරිදි නිර්මාණය කෙරෙනු ඇත.

- i. 4P කෘෂිව්‍යාපාර සහ 4P තුරුණු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය සඳහා පවත්නා නියමයන් හා කොන්දේසි වලට යටත්ව කලින් ලියාපදිංචිකර ඇති එම ණය යෝජනා ක්‍රමය යටතේම නැවත ප්‍රතිව්‍යුහගත කරන ලද ණය නිර්මාණ කෙරෙනු ඇත.
- ii. 2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/4P /2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් යටතේ පවත්නා විධිවිධාන අනුව 4P ප්‍රාග්ධන සහ 4P කාලීන ණය යෝජනා ක්‍රම යටතේ ලබා දී ඇති ණය සඳහා 4P කෘෂිව්‍යාපාර ණය යෝජනා ක්‍රමයේ පවත්නා නියමයන් හා කොන්දේසිවලට යටත්ව 4P කෘෂිව්‍යාපාර ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලේඛනගත කරන ලද ණය නිර්මාණය කෙරේ.

iii. 2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/4P /2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් යටතේ පවත්නා විධිවිධාන අනුව තුරුණු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය සඳහා ණය යෝජනා ක්‍රමයේ පවත්නා නියමයන් හා කොන්දේසිවලට යටත්ව 4P තුරුණු ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලේඛනගත කරන ලද ණය නිර්මාණය කෙරේ.

- අූ) ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ ප්‍රතිපාදන සහ අනාගතයේදී මේ සම්බන්ධයෙන් හඳුන්වාදෙනු ලබන වෙනත් අදාළ උපදෙස් මත 2008 අංක 03 දරණ බැංකු උපදෙස්වලට යටත්ව මෙම අංශය යටතේ ප්‍රතිලේඛනගත කරන ලද සියලුම ණය පිළිගත යුතුය.
- අඟු) මෙම නව ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු ප්‍රතිමූල්‍යකරණයක් ලබා නොදෙන අතර සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් මේ සම්බන්ධ නිසි වාර්තා පවත්වා ගැනීම අවශ්‍ය වේ.
- ඉ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිලේඛනගත කරන ලද / ප්‍රතිව්‍යුහගත කරන ලද ණය සඳහා සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත නිකුත් කරන ලද නව අයකර ගැනීමේ කාල සටහන් (Recovery Schedules) අනුව සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවිය යුතුය.

14) වාර්තා කිරීම

සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ඔවුන්ගේ වගකීම්, ණය මුදා හැරීම් සහ ප්‍රතිමූල්‍ය ණය පිළිබඳ විස්තර මිලඟ මාසයේ 15 වන දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඇමුණුම VIII ට අනුකූලව යොමු කල යුතු අතර එහි සිටපතක් ව්‍යාපෘති කලමනාකරණ ඒකකය වෙතද යොමු කල යුතුය. ඇමුණුම IX හි පරිදි සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ත්‍රෛමාසිකව, මුදා හල උප ණය වල අක්‍රමික ණය පිළිබඳව වාර්තා කල යුතුය.

15) ගිණුම් විගණනය

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 4P ණය යෝජනා ක්‍රමයන්හි වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සකස් කරනු ලබන අතර එවැනි මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති විසින් විගණනය කරනු ඇත. IFAD හි අවශ්‍යතාවය පරිදි මෙම ණය යෝජනා ක්‍රමයෙහි මූල්‍ය ප්‍රකාශන, සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් විගණනය කරවා ගැනීම අවශ්‍ය ය.

16) වලංගු දිනය

2019.08.21 දින සිට මෙම මෙහෙයුම් උපදෙස් බලපැවැත්වෙනු ඇත. මෙම දිනයට පෙර ලබා දී ඇති සියලුම ණය 2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/4P /2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් සඳහා අදාළවනු ඇත.

17) 2018/04/10 දින නිකුත් කරන ලද RDD/SAPP/4P /2018/01 අංක දරන (2018/12/05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් සඳහා අදාළ මෙහෙයුම්

- අ) 2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/4P /2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් යටතේ ලියාපදිංචි කිරීම සඳහා 2019.08.20 දින හෝ එදිනට පෙර සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් දැනට ක්‍රියාත්මක වන සියලුම ණය 4P ප්‍රාග්ධන හා 4P කාලීන ණය යෝජනා ක්‍රම යටතේ එවිය යුතුය.
- ආ) 2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/4P /2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් යටතේ ලියාපදිංචි කර ඇති ණය මුදල් මුදහැරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ප්‍රතිමූල්‍යකරණය සඳහා අයදුම් කිරීම 2019.11.18 දිනට පෙර සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් සිදුකල යුතුය. 2019.11.18 දිනට පසු මෙම අංශය යටතේ ලැබෙන ප්‍රතිමූල්‍ය අයදුම්පත් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිමූල්‍ය ලබා නොදෙනු ඇත.
- ඇ) සහභාගීත්ව මූල්‍ය ආයතන මගින් මෙම මෙහෙයුම් උපදෙස් හි වගන්ති අංක 13 හි දක්වා ඇති ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් 2018.04.10 දින නිකුත් කරන ලද RDD/SAPP/4P /2018/01 අංක දරන (2018.12.05 දින සංශෝධිත) මෙහෙයුම් උපදෙස් යටතේ ලබා දී ඇති ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීම / ප්‍රතිලේඛනගත කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කල හැකිය.

18) වෙනත්

කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනෙහි ව්‍යාපෘති කළමණාකරන ඒකකයෙහි ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 4P ව්‍යාපෘති හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන ක්‍රියාවලිය සහ 4P ණය යෝජනා ක්‍රමයන්වලට අදාළ වෙනත් ක්‍රියාදාමයන් සඳහා ව්‍යාපෘති කළමණාකරන ඒකකය විසින් සැලසුම් කර කෙටුම්පත් කරන ලද තොරතුරු සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත සපයනු ඇත.

අවශ්‍ය විටක 4P ණය යෝජනා ක්‍රම සම්බන්ධයෙන් නියමයන් හා කොන්දේසි සංශෝධනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුය.

මෙයට විශ්වාසී

එම්. එස්. කේ. ධර්මවර්ධන
අධ්‍යක්ෂ / ප්‍රාදේශීය සංවර්ධන
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

ඇමුණුම I(අ) : තනි පුද්ගල ප්‍රතිලාභී අයදුම්පත

බැංකුව :

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රතිලාභීන් ලියාපදිංචි අංකය :

තනි පුද්ගල අයදුම්කරුවන් සඳහා වන ණය ලියාපදිංචි කිරීමේ අයදුම්පත :

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන

(..... ණය යෝජනා ක්‍රමය)

බැංකු ශාඛාවේ නම :

දිස්ත්‍රික්කය :

බැංකු ශාඛාවේ ලිපිනය :

1. ව්‍යාපෘතිය / සහභාගීත්ව ආයතනයේ නම :

2. දුරකථන අංකය / ෆැක්ස් අංකය :

3. අයදුම්කරුගේ / කරුවන්ගේ විස්තර : තනිපුද්ගල

කණ්ඩායම් සාමාජික

4. කණ්ඩායම් සාමාජිකයෙක් නම් කණ්ඩායමේ නම :

කණ්ඩායම් ලියාපදිංචි අංකය :

5. අයදුම්කරුගේ / කරුවන්ගේ නම සහ ලිපිනය :

නම	ලිපිනය	ජා.හැ.අංකය	ස්ත්‍රී / පුරුෂ භාවය
i.			
ii.			

6. ණය මුදලෙහි අරමුණ :

7. SAPP යටතේ පෙර ලබාගත් හෝ දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම (අවශ්‍ය නම් කරුණාකර අමතර පේළි ඇතුළත් කරන්න.)

ණය යෝජනා ක්‍රමය	අරමුණ	ණය මුදල (රු.)	වෙනත් කරුණු
වක්‍රීය කෘෂි ව්‍යාපාර			
වක්‍රීය ආදායම් උත්පාදන			
වක්‍රීය තුරුණු			

8. ව්‍යාපෘතිය පිහිටි ස්ථානයේ සම්පූර්ණ ලිපිනය සහ පිහිටීම :

9. ව්‍යාපාර වර්ගය / කුඩා ව්‍යවසායයන් :

10. ණය යෝජනා ක්‍රමය යටතේ අරමුදල් ලබා ගන්නා කුඩා ව්‍යවසාය පිළිබඳ කෙටි විස්තරයක්

.....

11. ව්‍යාපෘතියෙහි ඇස්තමේන්තුගත පිරිවැය : රු.

12. ස.මු.ආ. විසින් නිර්දේශිත / අනුමත කරන ලද මුදල : රු.

.....
ප්‍රතිලාභියාගේ නම සහ අත්සන

.....
බලයලත් නිලධාරියාගේ නම
අත්සන සහ නිල මුද්‍රාව

දිනය :

ඇමුණුම I(ආ) : 4P ණය යෝජනා ක්‍රම - කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන

උප ණය අයදුම්කරුවන් ලියාපදිංචි කිරීම

(ණය යෝජනා ක්‍රමයේ නම)

අයදුම්පත් අංකය :

වෙත : ශ්‍රී ලංකා මහ බැංකුව

මගින් : කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන ව්‍යාපෘති කළමණාකරන ඒකකය

ස.මු. ආයතනයේ නම :

බැංකු ශාඛාවේ නම :

#	අයදුම්කරුගේ නම	ලිපිනය සහ අයදුම්කරුගේ දු.අ.	ස්ත්‍රී / පුරුෂ භාවය	ණය අයදුම්කරුගේ තත්වය (පුද්ගලික/කණ්ඩායම් සාමාජික)	ජාතික හැඳුනුම්පත් අංකය	කණ්ඩායමේ නම / ලියාපදිංචි අංකය (කණ්ඩායම් සාමාජිකයින් සඳහා)	ණය තොරතුරු			ශ්‍රී ලංකා මහ බැංකු ලියාපදිංචි අංකය*
							ව්‍යාපෘතියේ නම	අරමුණ	ණය මුදලේ ප්‍රමාණය	

ඉහතින් විස්තර කරන ලද ව්‍යාපෘති මම විසින් / බැංකුවේ ණය නිලධාරියා විසින් පරීක්ෂා කල බවත් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර වැඩසටහන යටතේ මූල්‍යනය කිරීමට සුදුසු බවත් මෙයින් සහතික කරමි.

.....
(බලයලත් නිලධාරියාගේ නම අත්සන සහ නිල මුද්‍රාව)

.....
දිනය

* ශ්‍රී ලංකා මහ බැංකුවේ භාවිතයට පමණි

ඇමුණුම II : ප්‍රතිමූල්‍ය සඳහා අයදුම්පත

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය :
(මෙහෙයුම් උපදෙස් අංක :)

ලිපිනය :

දිනය :

**ප්‍රතිමූල්‍ය ලබා ගැනීම සඳහා අයදුම්පත
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ
..... ණය යෝජනා ක්‍රමය**

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත

අප (ස.මු. ආ. නම) බලපත්‍රලාභී වාණිජ බැංකු සහ සංවර්ධන බැංකු/ බලපත්‍රලාභී විශේෂිත බැංකු/ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සහ ව්‍යවස්ථාවේ දැනට පවතින ආයතනයක් ලෙස ඉහත ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රු. ණය මුදලක් මෙයින් අයදුම් කරමු.

- මෙම අයදුම්පත ඉදිරිපත් කිරීමේදී ඔබගේ මෙහෙයුම් උපදෙස් අංක සහ ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ අප විසින් 2019 දින එළඹුනු කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනෙහි (SAPP) 4P ණය යෝජනා ක්‍රමයේ උප ණය ගිවිසුම යටතේ දක්වා ඇති නියමයන් හා කොන්දේසිවලට යටත්ව මෙම අයදුම්පත ඉදිරිපත් කරමු.
- ඉහත කී මෙහෙයුම් උපදෙස්වලට අනුව සහ ඊට අනුකූලව ඉහත ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය යටතේ අප විසින් ප්‍රදානය කරන ලද ණය ප්‍රකාශනයෙහි පිටපතක් මේ සමඟ එවා ඇත. මෙම ප්‍රකාශනයෙහි සඳහන් ණය කිසිවක් ප්‍රතිමූල්‍ය සඳහා මීට පෙර ඉදිරිපත් කරන ලද කිසිම ප්‍රකාශනයක සඳහන් නොවන බවට සහතික කරමු.
- i) ඉහත ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලත් ව්‍යාපෘති සඳහා සුදුසුකම් ලත් උප ණය අයදුම්කරුවන්ට තුන්වන ඡේදයේ සඳහන් පරිදි ණය ප්‍රදානය කල ඇති බවත්
ii) එම ණය අදාල උප ණය අයදුම්කරුවන්ට ණය ලබා ගැනීමේ බලයට යටත්ව ණය ලබා දී ඇති බවත්
iii) එවැනි ණය ආපසු ගෙවීම සඳහා ලබාගත් ඇපකරයන් සම්බන්ධයෙන් එම ඇපකරුවන්ට එවැනි ඇපකර ලබාදීමට බලය තිබේද යන්නත් පිළිබඳව අප විසින් සහතික වන බව දන්වා සිටිමු.

සහභාගීත්ව මූල්‍ය ආයතනයේ බලයලත් නිලධාරියාගේ
නම විස්තර හා අත්සන
කළමනාකරු ප්‍රතිමූල්‍ය ඒකකය

ඇමුණුම III : ප්‍රතිමූල්‍ය අයදුම්පත

ප්‍රතිමූල්‍ය අයදුම්පත අංකය :-

..... ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුද්‍රා හැරීමේ ප්‍රකාශනය

(කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන)

වෙත : ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වෙතින් : ප්‍රතිමූල්‍ය ඒකකය :

ස.මු.අා : ශාඛාව : දිස්ත්‍රික්කය :

ලියාපදිංචි අංකය	ණය ඉල්ලුම්කරුගේ නම සහ ලිපිනය	ජා. හැ. අංකය	ණය කාණ්ඩය	ණය ලබා ගැනීමේ අරමුණ*	උප ණය මුදල		මුද්‍රාගැරීමේ දිනය	ප්‍රතිමූල්‍ය සඳහා මුද්‍රාගත ලද මුදල		සහන කාලය	ණය ආපසු ගෙවීමේ සැලැස්ම				
					ණය වක්‍රය**	ණය මුදල		වාරික ගණන	මුදල		වාරික		පළමු වාරිකය ගෙවිය යුතු දිනය	අවසන් වාරිකය ගෙවිය යුතු දිනය	
											වාරික ගණන	වාරිකයක වටිනාකම			
මුළු මුදල															

ශ්‍රී ලංකා මහ බැංකුව හා සහභාගීත්ව මූල්‍ය ආයතන අතර වූ උප ණය ගිවිසුමට එකඟ වූ පරිදි ඉහත දෙන ලද ණය ආපසු ගෙවීමේ සැලැස්මෙහි දක්වා ඇති පරිදි මෙම ණය මුදල අර්ධ වාර්ෂිකව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පියවන බවට අප විසින් පොරොන්දු වෙමු.

දිනය : බලයලත් නිලධාරියාගේ අත්සන

*4P ණය යෝජනා ක්‍රමයේ නම සමඟ ව්‍යාපෘතියේ අරමුණ සඳහන් කරන්න

**පළමු ණය, දෙවන ණය, තෙවන ණය ලෙස සඳහන් කරන්න

ඇමුණුම IV : පොරොන්දු නෝට්ටුව

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය :-

(මෙහෙයුම් උපදෙස් අංක දින 2019)

දිනය :

ඉල්ලුම් පොරොන්දු නෝට්ටුව

රු.

..... (සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම හා ලිපිනය) වන අප විසින් පහත අත්සන් කළ අප මුළු ණය මුදල වූ රු. වාර්ෂික පොළී අනුපාතිකය යටතේ වූ අදාළ පොළී මුදල ද සමඟ මෙහි සඳහන් දිනට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පියවන බවට කොළඹ දී මෙයින් පොරොන්දු වෙමු.

.....
(සහභාගීත්ව මූල්‍ය ආයතනයේ නම)
ප්‍රතිමූල්‍ය ඒකකය
ප්‍රධාන කාර්යාලය

(රඹර් මුද්‍රාව)

1.
 2.
- බලයලත් නිලධාරීන්ගේ අත්සන්

සාක්ෂි:

1.
2.

ඇමුණුම V : භාරදීමේ ලිපිය

ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය :-

(මෙහෙයුම් උපදෙස් අංක දින 2019)

දිනය :

භාරදීමේ ලිපිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනෙහි ණය යෝජනා ක්‍රමය යටතේ දිනැති ඔබගේ මෙහෙයුම් උපදෙස් අංක අදාළව අප විසින් සිදු කරන ලද ණය හා

සම්බන්ධ කටයුතු සඳහා අප වෙත ලබා දීමට එකඟ වූ ණය ප්‍රමාණය වන රුපියල්
 (රු.) මුදල අපගේ පොරොන්දු නෝට්ටුවේ සඳහන් රු.
 (රු.) ගෙවිය යුතු මුදල හා ඉල්ලුම් කරන ලද පොළී මුදලද සමඟ ඔබ වෙත මෙයින් එවනු ලැබේ.

ඉහත කී පෙරොන්දු නෝට්ටුව ගෙවීම සඳහා ඉදිරිපත් කිරීමෙන් වැළකෙන බැවින් එය අගරු කිරීමට දැනුම්දීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත.

.....
 වෙනුවෙන් (බැංකුවේ / මූල්‍ය ආයතනයේ නම)
 ප්‍රතිමූල්‍ය ඒකකය ප්‍රධාන කාර්යාලය

1.
 2.
- බලයලත් නිලධාරීන්ගේ අත්සන්

ඇමුණුම VI : ප්‍රතිඥා පත්‍රය
 ප්‍රතිමූල්‍ය අයදුම්පත් අංකය :-
 (මෙහෙයුම් උපදෙස් අංක දින 2019)

දිනය :

**මුදල් නීති පනතේ 88A වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට
 ඇප වන බවට දෙන ලබන ප්‍රතිඥාව***

..... (සහභාගිත්ව මූල්‍ය ආයතනයේ නම හා ලිපිනය) වන
 අප ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් නීති පනතේ 88A වගන්තියේ පරිදි ප්‍රතිඥා මාර්ගයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අය විය යුතු ණය කුමක්ද යන්න ආකෘතියේ සඳහන් පරිදි සුරැකුමක් ලෙස පියවීමට ඇති රු. සමඟ වාර්ෂික අනුපාතිකය යටතේ පොළියද ගෙවන බවට මෙයින් ප්‍රකාශ කරමු.

ආකෘතිය

ණය මුදල (රු.)	ණය අයදුම්කරුගේ නම හා ලිපිනය	දිනය	නොතාරිස්

.....
 බලයලත් නිලධාරියාගේ අත්සන
 වෙනුවෙන් (සහභාගිත්ව මූල්‍ය ආයතනයේ නම)
 ප්‍රතිමූල්‍ය ඒකකය
 ප්‍රධාන කාර්යාලය

* බලපත්‍රලාභී වාණිජ බැංකු/බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා පමණි.

ඇමුණුම VII : ණය මුද හැරීමේ ලිපිය

(මෙහෙයුම් උපදෙස් අංක : දින 2019)
 බැංකුවේ නම :
 බැංකුවේ කේතය :
 ශාඛාවේ නම :
 ශාඛා කේතය :
 ලියාපදිංචි අංකය :
 දිනය :
 ණය මුද හැරීම් :

..... **යෝජනා ක්‍රමය යටතේ ණය මුද හැරීමේ ප්‍රකාශය**

- විමසුම් අංකය :
1. ණය අයදුම්කරුගේ විස්තර
 - 1.1 ණය අයදුම්කරුගේ නම :
 - 1.2 ණය අයදුම්කරුගේ ලිපිනය :

2. ණය පිළිබඳ විස්තර
 - 2.1 ණය ලබා ගැනීමේ අරමුණු :
 - 2.2 ව්‍යාපෘතියේ පිහිටීම :
 - 2.3 අනුමත වූ මුළු ණය මුදල : මූලිකව රු.
 ඉහළ ගිය පිරිවැය සැලකිල්ලට ගෙන වැඩි කළ ණය මුදල රු.
 මුළු මුදල : රු.
 - 2.4 ණය අනුමත වූ මුල් දිනය :
 ණය වැඩිවීම් අනුමත වූ දිනය :
 - 2.5 ඉල්ලුම් කළ ප්‍රතිමූල්‍ය සඳහා ණය ආපසු ගෙවීමේ සැලැස්ම

 දිනය රු. ගණන
 - 2.6 පොළී අනුපාතිකය :
3. ණය මුදලේ තත්ත්වය :
 - 3.1 පෙර නිකුත් කළ මුදල : රු.
 සහ මහ බැංකුවෙන් ප්‍රතිපූරණය කරන ලද ප්‍රතිමූල්‍ය මුදල : රු.
 - 3.2 දැනට නිකුත් කර ඇති මුදල සහ ඒ සඳහා අපේක්ෂිත ප්‍රතිමූල්‍ය :
 මුළු මුදල : රු.

ඉහත විස්තරයන් සත්‍ය හා නිවැරදි බවට මම සහතික කරමි.
 දිනය : ශාඛා කළමනාකරුගේ අත්සන
 ශාඛා කළමනාකරුගේ නම

* වාරිකය පළමු, දෙවන හෝ තී වැන්නක් ද යන්න පුදුසු කොටුව තුළ කතිරයක් යොදා සඳහන් කරන්න.

ඇමුණුම VIII

4P ණය යෝජනා ක්‍රමයන්හි ප්‍රගති වාර්තාව - කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන

ස. මු. ආයතනයේ නම :
 මාසය සහ වසර :
 ණය යෝජනා ක්‍රමය :

4P ව්‍යාපෘතියේ නම	ලියාපදිංචි කල/මුද හරින ලද ණය තත්ත්වය *	ප්‍රතිලාභීන් / උපණය අයදුම්කරුවන් ගණන			මුළු මුදල රු.
		පුරුෂ	ස්ත්‍රී	මුළු ගණන	

දිනය :
 තනතුර සහ අත්සන:
 * කරුණාකර ලියාපදිංචි සහ මුදහරින ලද ණය පිළිබඳ විස්තරයක් වෙන්ව වාර්තා කරන්න.

ඇමුණුම IX: අක්‍රීය ණය තත්ත්වය

..... ණය යෝජනා ක්‍රමය

ස.මු. ආයතනයේ නම :
 දිනට ප්‍රගතිය :

(මුදල රු. '000)

දිස්ත්‍රික්කයදිනට ඇති මුළු ගිණ මුදල		විශේෂිත සඳහන්		අක්‍රීය ණය		අඩමාන ණය		බොල් ණය		මුළු අක්‍රීය ණය	අක්‍රීය ණය* (%)	අක්‍රීය ණය** (%)	අක්‍රීය ණය*** (%)
	ණය ගණන	මුදල	ණය ගණන	මුදල	ණය ගණන	මුදල	ණය ගණන	මුදල	ණය ගණන	මුදල				

* ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ ණය යෝජනා ක්‍රමයේ අක්‍රීය ණය ප්‍රමාණය එම ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදෙන ලද මුළු ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස
 ** ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ ණය යෝජනා ක්‍රමයේ අක්‍රීය ණය ප්‍රමාණය බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස
 *** බැංකුවේ අක්‍රීය ණය ප්‍රමාණය එම බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස

බැංකුවේ මුළු ණය ප්‍රමාණය (රු.මි.ලි.) සහ අත්තිකාරම් :
 බැංකුවේ මුළු අක්‍රීය ණය ප්‍රමාණය (රු.මි.ලි.) :

බලයලත් නිලධාරියාගේ නම සහ තනතුර

ඇමුණුම (අ)

නව සපිරී ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය (සරුසාර) යටතේ සපයනු ලබන සහන කාලයන්

බෝග වර්ගය	බෝගය	උපරිම සහන කාලය
වී	වී	දින 270
මිරිස්	මිරිස්	
ලූනු	ලූනු	
ධාන්‍ය	කව්පි , මුං ඇට, කළු කව්පි, සෝයා බෝංචි, බඩ ඉරිඟු, කුරක්කන්,	
තෙල් බීජ	රටකපු, තල, සූරිය කාන්ත	
මූල සහ අල	අර්තාපල්, බතල, මඤ්ඤෙක්කා, කිරි අල	
එළවළු	වම්බටු, බණ්ඩක්කා, බීට් රූට්, බෝංචි, ගෝවා, කැරට්, මාළු මිරිස්, තක්කාලි, ලීක්ස්, රාබු, නෝකෝල්, වැටකොළ, කරවිල, පතෝල, වට්ටක්කා	දින 270
වෙනත්	ඉඟුරු	
	උක්	දින 360

මෙහෙයුම් උපදෙස් අංක : RDD/STaRR-IS/2019/01

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව
 තැ.පෙ. 590
 අංක 30, ජනාධිපති මාවත
 කොළඹ 01
 2019 නොවැම්බර් 13

සියලුම සහභාගීන්ව මූල්‍ය ආයතන වෙත

මෙහෙයුම් උපදෙස්

කුඩා පරිමාණ තේ සහ රබර් වතු හිමියන් සඳහා වන පුනර්ජීවන (STaRR) පොලී සහනාධාර යෝජනා ක්‍රමය

1. හැඳින්වීම

ශ්‍රී ලංකාවේ කුඩා තේ සහ රබර් කර්මාන්ත හිමියන් පුනර්ජීවනය කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිවල තේ නැවත වගා කිරීම, නව රබර් වගා හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා රජය, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) සමඟ එක්ව තේ සහ රබර් වතු හිමියන් පුනර්ජීවන (STaRR) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා රජය සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල එක්ව මූල්‍යයනය කරනු ලබන ව්‍යාපෘතිය, ප්‍රධාන වැඩ සටහන් නියෝජිත ආයතනය වන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය (MPI) යටතේ ඇති STaRR ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. STaRR ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලය 2016 සිට 2021 දක්වා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන STaRR පොලී සහනාධාර යෝජනා ක්‍රමය (යෝජනා ක්‍රමය) ව්‍යාපෘතියේ "සංරචකය C ග්‍රාමීය මූල්‍ය අත්තිකාරම" යටතේ හඳුන්වා දෙනු ලබන අතර 2019.10.15 සිට 2024.12.31 දක්වා ක්‍රියාත්මක වෙනු ඇත.

2. යෝජනා ක්‍රමයේ අරමුණ

STaRR ව්‍යාපෘතියට සම්බන්ධ වීම සඳහා සිදුකරන ලද තේ නැවත වගාවන් ගෙන් (Tea Replantation) සහ නව රබර් වගාවන්ගෙන් (Rubber New Replantation) ආදායම් උත්පාදනය ප්‍රමාදවිම්වලට මුහුණදෙන කුඩා වතු හිමියන් සඳහා, එම වගාවන්ගෙන් ආදායම් උත්පාදනයවන තුරු, ස්වයං රැකියාවක් හෝ කෙටිකාලීන ආදායම් උත්පාදන ක්‍රියාකාරකමක් ඇතිකර ගැනීමට සහයවීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් සැපයීම මෙම යෝජනා ක්‍රමයේ අරමුණ වේ.

3. අරමුදල් සැපයීම

යෝජනා ක්‍රමය යටතේ පොලී සහනාධාර සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, මුදල් අමාත්‍යාංශය විසින් අරමුදල් සපයනු ලබන අතර, සුදුසුකම් ලත් ණය ලබන්නන්හට (Eligible Borrowers) ණය මුදල් ලබාදීම සහභාගිත්ව මූල්‍ය ආයතන (PFI) මගින් සිදු කෙරේ.

4. යෝජනා ක්‍රමයේ කළමනාකාරිත්වය

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ STaRR ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ දායකත්වය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්, මෙම යෝජනාක්‍රමය ක්‍රියාත්මක කරනු ඇත.

5. නිර්වචන

- 5.1 "අමාත්‍ය මණ්ඩල අනුමැතිය" යන්නෙන් STaRR ව්‍යාපෘතියේ ග්‍රාමීය මූල්‍ය අන්තර්ග්‍රහණ සංරචකය යටතේ STaRR පොලී සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා 2019.07.19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදුන් අනුමැතිය සහ එයට අදාළ කිසියම් සංශෝධන ඇත්නම් ඒවාත් අදහස් කෙරේ.
- 5.2 "සහභාගිත්ව මූල්‍ය ආයතනය" යන්නෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ උප ගිවිසුමකට එළඹීමෙන් පසු STaRR පොලී සහනාධාර යෝජනා ක්‍රමයට සහභාගිවන ඕනෑම බලපත්‍රලාභී බැංකුවක් අදහස් කෙරේ.
- 5.3 "උප ගිවිසුම" යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ සහභාගිත්ව මූල්‍ය ආයතන අතර, STaRR පොලී සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇතිකර ගත් ණය ගිවිසුම අදහස් කෙරේ.
- 5.4 "මෙහෙයුම් උපදෙස්" යන්නෙන් STaRR පොලී සහනාධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කර සහභාගිත්ව මූල්‍ය ආයතන වෙත නිකුත් කරනු ලබන මෙහෙයුම් උපදෙස් සහ එයට අදාළ කිසියම් සංශෝධන ඇත්නම් ඒවාත් අදහස් කෙරේ.
- 5.5 "STaRR ප්‍රතිලාභියා" යන්නෙන් STaRR ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වී ප්‍රතිලාභ ලබන පුද්ගලයෙක් අදහස් කෙරේ.
- 5.6 "සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවා" යන්නෙන් මෙහෙයුම් උපදෙස්වල දක්වා ඇති පරිදි, යෝජනා ක්‍රමය යටතේ ඕනෑම සහභාගිත්ව මූල්‍ය ආයතනයක් වෙතින් ණය හෝ ණය පහසුකම් ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා ඇති පුද්ගලයෙක් අදහස් කෙරේ.
- 5.7 "උප ණය" යන්නෙන් සහභාගිත්ව මූල්‍ය ආයතනයන්හි අරමුදල් භාවිතාකරමින්, STaRR පොලී සහනාධාර යෝජනාක්‍රමය යටතේ සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවන්ට සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් සෘජුවම ලබා දෙන ණය අදහස් කෙරේ.
- 5.8 "පොලී සහනාධාරය" යන්නෙන් මෙහෙයුම් උපදෙස්වලට අනුකූලව සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන්හට ලබාදුන් උප ණය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් සපයනු ලබන අරමුදල් භාවිතා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහභාගිත්ව මූල්‍ය ආයතන වෙත මෙහෙයුම් උපදෙස්හි දක්වා ඇති පොලී අනුපාතිකයකට යටත්ව සපයනු ලබන පොලී සහනාධාරය අදහස් කෙරේ.
- 5.9 "මුදල් අමාත්‍යාංශය විසින් සපයනු ලබන අරමුදල්" යන්නෙන් STaRR පොලී සහනාධාර ක්‍රමය යටතේ පොලී සහනාධාර ලබා දීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් වෙන්කර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දෙන අරමුදල් අදහස් කෙරේ.
- 5.10 "ව්‍යාපෘති කළමනාකරණ ඒකකය" යන්නෙන් මූල්‍යකරණ ගිවිසුමට අනුකූලව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන STaRR ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය අදහස් කෙරේ.
- 5.11 "ගොවිපල ආශ්‍රිත ක්‍රියාකාරකම්" යනු මෙහෙයුම් උපදෙස්වලට ඇතුළත් කර ඇති ගොවිපල ආශ්‍රිත ක්‍රියාකාරකම් ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සාකච්ඡාකර ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දෙනු ලබන ක්‍රියාකාරකම් වන අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඇතුළත් වේ.
- 5.12 "ගොවිපොලෙන් බැහැර ක්‍රියාකාරකම්" යනු මෙහෙයුම් උපදෙස්වලට ඇතුළත් කර ඇති ගොවිපොලෙන් බැහැර ක්‍රියාකාරකම් ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සාකච්ඡාකර ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දෙනු ලබන ක්‍රියාකාරකම් වන අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් වෙළඳ, සේවා සහ කර්මාන්තවලට සම්බන්ධ ක්‍රියාකාරකම් ඇතුළත් වේ.

6. පොලී සහනාධාර යෝජනා ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ

- 6.1 උප ණය සීමාව : උපරිම සීමාව රු 250,000/කි-
- 6.2 සුදුසුකම්ලත් ණය : වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් ගැතියන් STaRR පොලී සහනාධාර යෝජනා ක්‍රමය යටතේ උපණය ලබා ගැනීම සඳහා නිර්දේශ කරනු ලැබූ STaRR ව්‍යාපෘතියට සම්බන්ධ කුඩා තේ හා රබර් වතු වැවිලිකරුවන්
- 6.3 සුදුසුකම්ලත් ක්‍රියාකාරකම් : වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා සාකච්ඡාකර ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් නිර්දේශ කරනු ලබන කෘෂිකර්මික හා කෘෂිකාර්මික නොවන ආදායම් උත්පාදනය කිරීමේ ක්‍රියාකාරකම්.
 - (i) කෘෂිකාර්මික ක්‍රියාකාරකම්:
 - පැල තවාන් - තේ, පලතුරු, එළවළු, කෘෂි වන වගා
 - සත්ව පාලනය - කුකුළු, ගව, එළ
 - ධීවර - මිරිදිය, විසිතුරු
 - අන්තර් බෝග - සතුමය, බහු වාර්ෂික සහ අර්ධ බහු වාර්ෂික සැකසුම් සහ අගය එකතු කිරීම (Value Addition)

(ii) කෘෂිකාර්මික නොවන ක්‍රියාකාරකම්:

- කුඩා පරිමාණ කර්මාන්ත - ගඩොල් සෑදීම, අත් යන්ත්‍ර, රෙදිපිලි ආදිය
- කුඩා පරිමාණ වෙළඳාම - කෘෂි නිෂ්පාදන එකතු කිරීම
- කුඩා පරිමාණ සේවා - ජල නල, සැලෝන්, වඩු කර්මාන්තය, පෙදරේරු යනාදිය

- 6.4 සුදුසුකම් ලත් ණය : වාර්ෂික පොලී අනුපාතය 6.5% කි.
ගැනුම්කරුවන් සඳහා පොලී අනුපාතය
- 6.5 සහභාගීත්ව : වාර්ෂික පොලී අනුපාතය 7.0% කි.
මූල්‍ය ආයතන මෙහෙයුම් උපදෙස්වල 12.3 වගන්තියේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහභාගීත්ව මූල්‍ය ආයතනවලට කාර්තුමය වශයෙන් පොලී සහනාධාර ලබාදෙනු ඇත.
- 6.6 ඇපකරය : අන්තර් ඇපකරුවන් සටහන : අන්තර් ඇපකරුවන් ලබා ගත නොහැකි අවස්ථාවලදී, සහභාගීත්ව මූල්‍ය ආයතනවලට පිළිගත හැකි ඕනෑම ඇපකරයක් අදාළ වේ-
- 6.7 සහන කාලය : උපරිම මාස 3 (තුන) කි- ණය ගැනුම් කරුවන් විසින් සහන කාලය තුළ ණය සඳහා පොළිය ගෙවිය යුතුය.
- 6.8 උප ණය ආපසු ගෙවීමේ කාලය : උපරිම සහන කාලය ඇතුළත්ව අවුරුදු 3 (මාස 36) වන අතර ආදායම් උත්පාදක ක්‍රියාකාරකමේ ස්වභාවය අනුව ආපසු ගෙවීමේ කාලය වෙනස් වේ-
- 6.9 මෙහෙයුම් ප්‍රදේශ : (i) කුඩා තේ වතු හිමියන්ට අදාළ ණය සඳහා ගාල්ල,මාතර, රත්නපුර, බදුල්ල, මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කය ; සහ
(ii) කුඩා රබර් වතු හිමියන්ට අදාළ ණය සඳහා මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක

7. සහභාගීත්ව මූල්‍ය ආයතනවල කාර්යභාරය හා වගකීම්

යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී, සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කළයුතු වේ. සහභාගීත්ව මූල්‍ය ආයතන, මෙයින් පසු සඳහන්වන වගන්තිවල දක්වා ඇති වගකීම්වලට අමතරව, පහත සඳහන් කරුණුවලට ද අනුගත විය යුතුය.

- 7.1 සහභාගීත්ව මූල්‍ය ආයතනයේ ශාඛා කාර්යාල හා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ උප ණය මෙහෙයුම් සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීම සඳහා සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් සිය ප්‍රධාන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නම් කළ යුතුය.
- 7.2 STaRR පොලී සහනාධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සිය ශාඛා ජාලයේ කාර්යාල සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය වෙන් කර ඇති බවට වග බලාගත යුතුය.
- 7.3 උප ණය ලබා දීම සඳහා සුදුසු ශාඛාවන් සංඛ්‍යාවක් නම් කිරීම සහ යෝජනාක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව එම ශාඛාවන්හි කාර්ය මණ්ඩල දැනුවත් කිරීම.
- 7.4 ණය ප්‍රදානය කිරීම සහ ණය අයකර ගැනීම් පිළිබඳ සම්පූර්ණ වගකීම භාර ගැනීම.
- 7.5 මෙහෙයුම් උපදෙස් වල 10.3 වගන්තිය සඳහන් පරිදි ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් නිකුත් කරන ලද ලියවිලි මත පදනම්ව පමණක් උප ණය අයදුම්කරුවන් තෝරා ගැනීම සහ ප්‍රදානය කිරීම සහතික කිරීම.
- 7.6 මෙම යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම්ලත් ණය ගැතියන් සඳහා කිසිදු අවස්ථාවකදී සහභාගීත්ව මූල්‍ය ආයතනවල කිසිදු ශාඛාවක් විසින් ඉහත 6.4 වගන්තියේ සඳහන් අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයකට ණය ලබා නොදෙන බවට සහතික වීම.
- 7.7 සෑම ව්‍යාපෘතියක ම ආර්ථික හා මූල්‍යමය ශක්‍යතාවය සහ යෝග්‍යතාවය (Viable and Feasible) පිළිබඳව සෑහීමකට පත්වීම.
- 7.8 උප ණයක් පිළිබඳ සියලු තොරතුරු ලබා ගැනීමට හැකිවන පරිදි, යෝජනා ක්‍රමයට අදාළ වාර්තා සහ වෙනම දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම.
- 7.9 ණය ලබා දීම හා ප්‍රතිලාභීන්ගේ ධාරිතා සංවර්ධනය සම්බන්ධයෙන් යෝජනා ක්‍රමයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීම මගින් සංරචකය සඳහා වෙන්කරන ලද අරමුදල් වල පූර්ණ භාවිතය තහවුරු කිරීම
- 7.10 STaRR පොලී සහනාධාර යෝජනා ක්‍රමයට අදාළ දත්ත සහ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉල්ලා සිටින අවස්ථාවන්හිදී ප්‍රධාන කාර්යාලය හරහා අදාළ ආකෘති වලින් ඉදිරිපත් කිරීම.
- 7.11 යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති උප ණය පිළිබඳ පූර්ව හා පසු අධීක්ෂණය සිදුකිරීම.
- 7.12 සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවන්ට උප ණය ලබා දීමේ දී සාමාන්‍ය සැලකිල්ල සහ විවක්ෂණභාවය අනුගමනය කිරීම සහ ණය ලබා දී ඇති අරමුණු සඳහා පමණක් ණය මුදල් උපයෝගී කර ගැනීම සහතික කර ගැනීම සඳහා සියලු සාධාරණ පියවර ගැනීම.
- 7.13 ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන පවත්වාගෙන යාම.
 - (අ) සහභාගීත්ව මූල්‍ය ආයතන වෙනත් ගිණුම් හා මූල්‍ය තොරතුරුවලට අමතරව උප ණය ඇගයීම්, අනුමත කිරීම්, බෙදාහැරීම් සහ අය කරගැනීම් පිළිබඳ ප්‍රමාණවත් වාර්තා සහ ලෙජර ගිණුම් පවත්වා ගත යුතුය.
 - (ආ) සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ණය ආදායම් භාවිතය සහ පොලී සහනාධාර මෙහෙයුම් සඳහා වෙනම ගිණුම් පවත්වාගෙන යා යුතුය.

(ඇ) ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ පරීක්ෂා කිරීම සහ සමාලෝචනය සඳහා සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන ලබා දිය යුතුය. තවද, සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් අවශ්‍ය විටෙක ගිණුම් හා මූල්‍ය ප්‍රකාශන ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

7.14 පොලී සහනාධාරය ඉල්ලුම් කිරීමේදී මෙහෙයුම් උපදෙස් වල දක්වා ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කල යුතුය.

8. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය

- 8.1 සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත මෙහෙයුම් උපදෙස් හා සංශෝධන අවස්ථානුකූලව නිකුත් කිරීම.
- 8.2 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉල්ලා සිටින අවස්ථාවන්හිදී අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම.
- 8.3 ලැබෙන පිළිවෙලට ප්‍රමුඛතාවය දීමේ පදනම මත යෝජනා ක්‍රමයේ මෙහෙයුම් උපදෙස්වලට අනුකූලව නිසි පරිදි සම්පූර්ණ කරන ලද පොලී සහනාධාර අයදුම්පතට අනුව පොලී සහනාධාරය මුදාහැරීම සහ පොලී සහනාධාර නිකුත් කිරීමේ තොරතුරු සහභාගීත්ව මූල්‍ය ආයතනයේ අදාළ ප්‍රධාන කාර්යාලයට දැනුම් දීම.
- 8.4 නිසි පරිදි සම්පූර්ණ කරන ලද පොලී සහනාධාර අයදුම්පත ලැබීමෙන් දින හතළිස් පහක් (45) ඇතුළත කාර්තුවය වශයෙන් පොලී සහනාධාර ලබා දෙන බවට වග බලාගැනීම.
- 8.5 අරමුදල් කළමනාකරණය කිරීම සහ ගිණුම් නඩත්තු කිරීම.
- 8.6 අවශ්‍ය අවස්ථාවන් හිදී වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ සහභාගීත්ව මූල්‍ය ආයතන සමග එක්ව ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් නම් කරන ලද ප්‍රතිලාභීන් ලැයිස්තුවට අනුගතව සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ලබාදෙන අරමුදල් සම්බන්ධව ප්‍රගති සමාලෝචන සිදු කිරීම.
- 8.7 අවශ්‍ය අවස්ථාවන් හිදී සහභාගීත්ව මූල්‍ය ආයතන සඳහා යෝජනාක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

9. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කාර්ය භාරය

- 9.1 යෝජනා ක්‍රමයේ අධීක්ෂණ හා ඇගයීම් ක්‍රියාවලිය සිදු කිරීම, අවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ සහභාගීත්ව මූල්‍ය ආයතන සමග උප ණය බෙදාහැරීම සම්බන්ධ පශ්චාත් ඇගයීම් සිදුකිරීම.
- 9.2 ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාර්යයන් අදාළ නියමයන් හා කොන්දේසිවලට අනුකූලව සිදුවන්නේදැයි අධීක්ෂණය කිරීම.
- 9.3 සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත නියමිත වේලාවට පොලී සහනාධාර ගෙවීමට ඉඩ සලසමින් ශ්‍රී ලංකා මහ බැංකුවට අරමුදල් මාරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීම.
- 9.4 සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය හරහා සිදුකරන පොලී සහනාධාර ඉල්ලීම් ගෙවීම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුවට නිර්දේශ කිරීම.
- 9.5 සෑම වසරකම සිව්වන කාර්තුව සඳහා වන පොලී සහනාධාරයේ ඇස්තමේන්තුව එම කාර්තුවේ ම දෙසැම්බර් 25 වන දිනට හෝ ඊට පෙර ලබාදීමට වග බලා ගැනීම.
- 9.6 ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ණය මුදල් නිර්දේශ කිරීමේ ක්‍රියාවලියේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතියේ ඇති මූලික ණය ප්‍රක්ෂේපන සහ පොලී සහනාධාර ගණනය කිරීම් අනුමත සීමාවන් තුළ පවත්වාගෙන යන බවට වගබලා ගැනීම-
- 9.7 අවශ්‍ය විට ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ සහභාගීත්ව මූල්‍ය ආයතන සමග එක් වී STaRR ව්‍යාපෘතිය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිලාභීන්හට සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ලබාදෙන අරමුදල් සම්බන්ධව ප්‍රගති සමාලෝචන සිදුකිරීම.
- 9.8 ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සමග එක්ව යෝජනා ක්‍රමයේ අරමුදල් ප්‍රවාහය අධීක්ෂණය හා මෙහෙයවීම-

10. ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාර්ය භාරය.

- 10.1 යෝජනා ක්‍රමය යටතේ උප ණය ලබාගැනීමට සුදුසු STaRR ප්‍රතිලාභීන් තෝරාගැනීම.
- 10.2 උප ණය ලබා ගැනීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් තෝරාගෙන ඇති STaRR ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ මනාපයන් මත පදනම්ව සහභාගීත්ව මූල්‍ය ආයතනයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දීම.
- 10.3 ප්‍රතිලාභීන්හට තම යෝග්‍යතාව සනාථ කිරීමට හැකිවන පරිදි සියලුම විස්තර සහිත වලංගු ලේඛණයක් සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත යොමු කිරීම සහ STaRR පොලී සහනාධාර යෝජනා ක්‍රමය යටතේ ණය ලබාදීමට සහභාගීත්ව මූල්‍ය ආයතන දැනුවත් කිරීම මෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතිය තුළ දක්වා ඇති මූලික ගණනය කිරීම් පවත්වා ගනිමින් ණය මුදල නිර්දේශ කිරීම.
- 10.4 STaRR ව්‍යාපෘතිය යටතේ එක් ගනුදෙනුකරුවකුට, සහභාගීත්ව මූල්‍ය ආයතන වෙතින් ණය කිහිපයක් ලබා ගැනීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුය.
- 10.5 සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත සිදුකරන පොලී සහනාධාර ඉල්ලීම් ගෙවීම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත නිර්දේශ කිරීම.
- 10.6 සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත යොමු කරන ලද ප්‍රතිලාභීන්ගේ වාර්තා, ඔවුන් වෙත ලබා දී ඇති ණය සහ ලබාදෙන ලද එක් එක් උප ණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලබන පොලී සහනාධාරය යනාදියේ වාර්තා තබා ගැනීම.
- 10.7 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමග එක්ව යෝජනා ක්‍රමයේ අරමුදල් ප්‍රවාහය අධීක්ෂණය හා මෙහෙයවීම.
- 10.8 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහය සහිතව STaRR ප්‍රතිලාභීන් වෙත මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් සංවිධානය කිරීම.

11. සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවන්ට ණය ලබා දීම

- 11.1 සහභාගිත්ව මූල්‍ය ආයතන තම මූල්‍ය සම්පත් භාවිතා කරමින්, යෝජනා ක්‍රමයේ කොන්දේසි හා නියමයන්ට අනුකූල වෙමින්, STaRR ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් නිර්දේශ කළ උප ණය ගැනුම්කරුවන්ට පමණක් ඉහත 6.4 වගන්තිය මගින් දක්වා ඇති පොළී අනුපාතයට උප ණය ලබාදිය යුතුය
- 11.2 සහභාගිත්ව මූල්‍ය ආයතන 2021.10.31 දිනෙන් පසු යෝජනා ක්‍රමය යටතේ උප ණය ලබාදීම සිදු නොකළ යුතුය. කෙසේ වෙතත් යෝජනා ක්‍රමය යටතේ ලබා දුන් උප ණය සඳහා 2024.12.31 වන තෙක් ණය සහනාධාර ලබාදෙනු ඇත.
- 11.3 සහභාගිත්ව මූල්‍ය ආයතන, සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන් වෙත ඔවුන්ගේ බැංකු ගිණුම් හරහා උප ණය ලබා දිය යුතුය
- 11.4 ලබා දුන් ණය පිළිබඳ තොරතුරු සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් එම ණය ලබාදුන් විගස ව්‍යාපෘති කළමනාකරණ ඒකකයට ලබාදිය යුතුය.

12. පොළී සහනාධාර ගෙවීම්

- 12.1 මෙම මෙහෙයුම් උපදෙස් තුළ දක්වා ඇති කොන්දේසි සහ නියමයන්ට අනුව, සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් තම අරමුදල් වලින් ලබා දුන් උප ණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය තීරණය කළ අනුපාතයකට යටත්ව පොළී සහනාධාරය සපයනු ඇත.
- 12.2 STaRR යෝජනා ක්‍රමය යටතේ පොළී සහනාධාරයක් සඳහා සුදුසුකම් ලැබීමට සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් සෑම අවස්ථාවකදීම සුදුසුකම් ලබන ණය ගැනුම්කරුවන් වෙත ඉහත 6.4 වගන්තියේ දක්වා ඇති පොළී අනුපාතයට ණය ලබාදිය යුතුය. මෙම අවශ්‍යතාවය සපුරා නොමැති උප ණය යෝජනා ක්‍රමය යටතේ පොළී සහනාධාරය සඳහා සුදුසුකම් නොලබනු ඇත.
- 12.3 පොළී සහනාධාර ඉල්ලුම් කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටිය පහත පරිදි වේ.
 - (අ) උප ණය මුදාහැරීමෙන් පසුව සහභාගිත්ව ආයතනයේ ප්‍රධාන කාර්යාලය විසින් ඇමුණුම 1 හි දක්වා ඇති පොළී සහනාධාර අයදුම්පත සම්පූර්ණ කර පහත 12.3 (ඇ) වගන්තියේ දක්වා ඇති අවසන් දින හෝ ඊට පෙර ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හරහා සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය විසින් කාර්තුමය වශයෙන් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සැලැස්විය යුතුය. පොළී සහනාධාර අයදුම්පතුවේ දෘඪ හා මෘදු පිටපත් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබාදිය යුතුය.
 - (ආ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කාර්තුමය වශයෙන් පොළී සහනාධාරය ලබා දෙන අතර හීනවන ශේෂ ක්‍රමය සහ සත්‍ය/දින 365 (Actual 365) ක්‍රමය භාවිතා කරමින් මාසිකව ගණනය කෙරෙනු ඇත. ගෙවීමට ඇති මූලික මුදල ගණනය කිරීමේදී උප ණය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කලින් ගෙවා නිම කිරීම ද සැලකිල්ලට ගනු ඇත.¹
 - (ඇ) සහභාගිත්ව මූල්‍ය ආයතනවල ප්‍රධාන කාර්යාල, විසින් පූර්ව කාර්තුව තුළ ලබාදුන් ණය සඳහා, ජනවාරි, අප්‍රේල්, ජූලි, ඔක්තෝබර් යන මාසවල 15 වන දින හෝ ඊට පෙර ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහ/ හෝ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් පොළී සහනාධාර අයදුම්පත් භාරදිය යුතුය.
 - (ඈ) යෝජනා ක්‍රමය යටතේ පොළී සහනාධාර ඉල්ලා සිටින අයදුම්පත්වල සියලුම දෘඪ පිටපත් අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයට යොමු කළයුතු අතර මෘදුපිටපත් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වරින්වර දැනුම් දෙනු ලබන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ යුතුය.
 - (ඉ) නිසි ලෙස සම්පූර්ණ කරන ලද පොළී සහනාධාර අයදුම්පත ලැබීමෙන් අනතුරුව ඒ සඳහා ප්‍රදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව ලැබෙන පිළිවෙලට ප්‍රමුඛතාවය සැපයීමේ පදනම මත මුදල් අමාත්‍යාංශය විසින් ඒ සඳහා ලබාදෙන අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබීමට යටත්ව අදාළ පොළී සහනාධාර එකී අයදුම්පත ලැබී දින 45 ක් ඇතුළත ලබා දෙනු ඇත.
- 12.4 වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේනම් පොළී සහනාධාර අයදුම්පත සහභාගිත්ව මූල්‍ය ආයතන වෙත යොමු කිරීමට ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට අයිතිය ඇත.

13. වාර්තා කිරීම

- 13.1 STaRR පොළී සහනාධාර යෝජනාක්‍රමය යටතේ උප ණය සඳහා පොළී සහනාධාරය ගෙවීමට පෙර ඇමුණුම II අනුව අදාළ මාසයේ ලබා දීමට එකඟ වූ ණය ප්‍රමාණය ණය මුද හැරීම සහ පොළී සහනාධාර ණය විස්තර ආදිය ඊලඟ පූර්ව මාසයේ 15 වන දින හෝ එයට පෙර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයටද පිටපත් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවට මාසිකව වාර්තා කළ යුතුය.
- 13.2 ඇමුණුම III අනුව, අදාළ මාසය සඳහා ණය ලබා ගත් අය විසින් උප ණය කලින් ආපසු ගෙවීම සහ ණය වාර්ත වැඩිපුර ගෙවීම ආදී විස්තර ඊලඟ මාසයේ 15 වන දින හෝ එයට පෙර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයටද පිටපත් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මාසිකව වාර්තා කළ යුතුය.
- 13.3 ඇමුණුම IV අනුව ලබාදෙන ලද උප ණයවල ඇති අක්‍රීය ණය පිළිබඳ තත්ත්වය අර්ධ වාර්ෂිකව වාර්තා කිරීම.
- 13.4 ඇමුණුම II, III සහ IV හි දෘඪ පිටපත් අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 වෙත යොමු කළ යුතු අතර මෘදු පිටපත් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වරින්වර දැනුම්දෙන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ යුතුය.

¹ ගෙවීමට ඉතිරිව ඇති මූලික මුදල (Outstanding Capital) ගණනය කිරීම පහත පරිදි සිදුකෙරෙන අතර එහිදී නොගෙවූ ණය වාර්ත අඩු කිරීමක් සිදුකෙරෙනු නොලැබේ.
 ගෙවීමට ඉතිරිව ඇති මුදල = $\left(\frac{\text{ආරම්භක උප ණය මුදල}}{\text{ආරම්භක වාර්ෂික ගණන}} \times \text{ගෙවීමට ඉතිරිව ඇති වාර්ෂික ගණන} \right) - \text{වැඩිපුර ගෙවනු ලැබූ මූලික මුදල}^*$

* සම්පූර්ණ ගෙවීමක් හෝ කොටසක් ලෙස කරන ලද ගෙවීමක් ඇතුළත් විය හැකිය

14. ගිණුම් විගණනය

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් STaRR පොළී සහනාධාර යෝජනා ක්‍රමයේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ සකසනු ලබන අතර එවැනි මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති විසින් විගණනය කරනු ලැබේ. කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ අවශ්‍යතාව අනුව STaRR පොළී සහනාධාර යෝජනා ක්‍රමයට අදාළ මූල්‍ය ප්‍රකාශන, සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් විගණනය කරවා ගත යුතුය.

15. පොදු කොන්දේසි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත සඳහන් ගිණිකම් ඔවුන් වෙත තබා ගනු ඇත.

- 15.1 ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකිරීම, සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ගොස් ලෙජර හා පොත් ආදිය පරීක්ෂා කිරීම, හා අවශ්‍යයැයි සැලකෙන වෙනත් අධීක්ෂණ සහ නියාමන සිදු කිරීම,
- 15.2 සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් නිසි අධීක්ෂණයක්, නිසි සැලකිල්ලක් හා විවක්ෂණශීලී භාවයෙන් තොරව ණය ප්‍රධානය කිරීම නිසා කල්පිත ණය ඇතිවීම හා ලබා ගත් ණය එහි අරමුණින් පරිභාහිරව භාවිතා කර ඇති බවට පිළිගත හැකි සාක්ෂි ඇති විට එකී ණය සඳහා ඉල්ලා සිටින පොළී සහනාධාර ගෙවීමෙන් වැළකී සිටීමට හා පොළී සහනාධාර ගෙවා ඇත්නම් එය නැවත එකී සහභාගීත්ව මූල්‍ය ආයතන වලින් අයකර ගැනීමට,
- 15.3 STaRR පොළී සහනාධාර යෝජනා ක්‍රමයේ මෙහෙයුම් උපදෙස්වලට අනුකූල වුවහොත් ඒ යටතේ සහභාගීත්ව මූල්‍ය ආයතනයක් ලෙස කටයුතු කිරීමට බැංකුවකට ඇති සුදුසුකම් අවලංගු කිරීමට සහ
- 15.4 අවශ්‍ය විටක STaRR පොළී සහනාධාර යෝජනා ක්‍රමයේ කොන්දේසි සහ නියමයන් සංශෝධනය කිරීමට හැකිය.

එම්.එස්.කේ. ධර්මවර්ධන
අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

ඇමුණුම I

කුඩා පරිමාණ තේ සහ රබර් වතු ගිණියන් සඳහා වන පුනර්ජීවන (STaRR) පොළී සහනාධාර යෝජනා ක්‍රමය පොළී සහනාධාර ගිණිකම් පෑමේ අයදුම්පත

බැංකුව :
ශාඛාව :

වාර්තාකරන කාල සීමාව (කාර්තුව) :

අනුක්‍රමික අංකය	PMU ලියාපදිංචි අංකය	ගැනුම්කරුගේ විස්තර				උප ණයවල ප්‍රාග්ධන උප ණය විස්තර					
		නම	ජා. හැ අංකය	ලිපිනය	දිස්ත්‍රික්කය	කාලසීමාව ආරම්භක දිනට පියවීමට ඇති මුදල	කාල සීමාවේදී ගෙවූ ගණන			කාලසීමාව අවසාන දිනට පියවීමට ඇති මුදල	කාල සීමාව සඳහා පොළී සහනාධාර ලෙස ගිණිකම් පාන මුදල (රුපි)
							1 වැනි මාසය	2 වන මාසය	3 වන මාසය		

ඉහත සඳහන් කර ඇති උප ණය පිළිබඳ විස්තර සත්‍ය හා නිවැරදි බව සහතික කරන අතර මෙහෙයුම් උපදෙස් අංක RDD/STaRR-IS/2019/01 හි සඳහන් කොන්දේසි අනුව වාරික පොළී අනුපාත යටතේ බැංකුවෙහි අරමුදල්වලින් උප ණය ප්‍රදානය කර ඇති අතර ඒ අනුව පොළී සහනාධාර ලැබීමට සුදුසු බවත් ප්‍රකාශ කරමි.

.....
ශාඛා කළමනාකරුගේ නම

.....
ශාඛා කළමනාකරුගේ අත්සන

දිනය

ශාඛා මුද්‍රාව

සටහන : සියළුම පිටු සඳහා බලයලත් නිලධාරියාගේ අත්සන සහ මුද්‍රාව තැබිය යුතුය.

ඇමුණුම II

කුඩා පරිමාණ තේ සහ රබර් වතු ගිණියන් සඳහා වන පුනර්ජීවන (STaRR) පොළී සහනාධාර යෝජනා ක්‍රමය අලුතින් ප්‍රධානය කරන ලද උප ණය විස්තර

බැංකුව : මාසික වාර්තාව :
ශාඛාව :

අනුක්‍රමික අංකය	PMU ලියාපදිංචි අංකය	ගැනුම්කරුගේ විස්තර				ප්‍රදානය කරන ලද උප ණය විස්තර						
		නම	ජා. හැ අංකය	ලිපිනය	දිස්ත්‍රික්කය	අනුමත ණය මුදල (රු)	මුද්‍රණය කරන ලද දිනය (ව/මා/දි)	ප්‍රදානය කරන ලද මුදල (රු)	වාරික ගණන	වාරිකය (රු)	පළමු වාරික දිනය	අවසන් වාරික දිනය

ඉහත සඳහන් කර ඇති උප ණය පිළිබඳ විස්තර සත්‍ය හා නිවැරදි බව සහතික කරන අතර මෙහෙයුම් උපදෙස් අංක RDD/STaRR-IS/2019/01 හි සඳහන් කොන්දේසි අනුව වාරික පොළී අනුපාත යටතේ බැංකුවෙහි අරමුදල්වලින් උප ණය ප්‍රදානය කර ඇති ඒ අනුව පොළී සහනාධාර ලැබීමට සුදුසු බවත් ප්‍රකාශ කරමි. (ප්‍රදානය කල ලිපිය අමුණා ඇත.)

.....
 ශාඛා කළමනාකරුගේ නම

.....
 ශාඛා කළමනාකරුගේ අත්සන

.....
 දිනය

.....
 ශාඛා මුද්‍රාව

සටහන : සියළුම පිටු සඳහා බලයලත් නිලධාරියාගේ අත්සන සහ මුද්‍රාව තැබිය යුතුය.

ඇමුණුම III

කුඩා පරිමාණ හේ සහ රබර් වතු හිමියන් සඳහා වන පුනර්ජීවන (STaRR) පොළී සහනාධාර යෝජනා ක්‍රමය කල්පිරීමට පෙර / වැඩිපුර පියවන ලද උප ණය පිළිබඳ ප්‍රකාශය

බැංකුව :

වාර්තාකරන මාසය / වසර :

ශාඛාව :

අනුක්‍රමික අංකය	PMU ලියාපදිංචි අංකය	ගැනුම්කරුගේ විස්තර				සම්පූර්ණයෙන් හෝ කොටසක් ලෙස කලින් පියවන ලද උප ණය විස්තර							
		නම	ජා. හැ අංකය	ලිපිනය	දිස්ත්‍රික්කය	මාසය ආරම්භක දිනට පියවීමට ඇති මුදල (රු.)	1 වැනි ගෙවීම		2 වැනි ගෙවීම		3 වැනි ගෙවීම		මාසය අවසාන දිනට ගෙවීමට ඇති මුදල (රු.)
							දිනය	ගෙවූ මුදල (රු.)	දිනය	ගෙවූ මුදල (රු.)	දිනය	ගෙවූ මුදල (රු.)	

ඉහත සඳහන් කර ඇති උප ණය පිළිබඳ විස්තර සත්‍ය හා නිවැරදි බව සහතික කරමි.

.....
 ශාඛා කළමනාකරුගේ නම

.....
 ශාඛා කළමනාකරුගේ අත්සන

.....
 දිනය

.....
 ශාඛා මුද්‍රාව

සටහන : සියළුම පිටු සඳහා බලයලත් නිලධාරියාගේ අත්සන සහ මුද්‍රාව තැබිය යුතුය.

ඇමුණුම IV

කුඩා පරිමාණ හේ සහ රබර් වතු හිමියන් සඳහා වන පුනර්ජීවන (STaRR) පොළී සහනාධාර යෝජනා ක්‍රමය අක්‍රීය ණය පිළිබඳ විස්තරය

වාර්තාකරන කාල සීමාව (අර්ධ වාර්ෂික) :

බැංකුව :

දිස්ත්‍රික්කය	දිනට ගෙවීමට ඇති ගේසය		විශේෂයෙන් සඳහන්		ප්‍රමිතියන් තොර		සැක සහිත		හානි වූ		සම්පූර්ණ අක්‍රීය ණය (රු.)	අක්‍රීය ණය* (%)	අක්‍රීය ණය** (%)	අක්‍රීය ණය*** (%)
	ණය ගණන	ප්‍රමාණය (රු.)	ණය ගණන	ප්‍රමාණය (රු.)	ණය ගණන	ප්‍රමාණය (රු.)	ණය ගණන	ප්‍රමාණය (රු.)	ණය ගණන	ප්‍රමාණය (රු.)				

*STaRR පොළී සහනාධාර යෝජනා ක්‍රමය යටතේ දුන් සම්පූර්ණ ණය මුදල් වලින් ප්‍රතිශතයක් ලෙස අදාල අක්‍රීය ණය ප්‍රමාණය
 **බැංකුවේ සම්පූර්ණ ණය හා අත්තිකාරම්වලින් ප්‍රතිශතයක් ලෙස අදාල අක්‍රීය ණය ප්‍රමාණය
 ***බැංකුවේ මුළු ණය හා අත්තිකාරම්වල ඇති අක්‍රීය ණය ප්‍රතිශතය

බැංකුවේ මුළු ණය ප්‍රමාණය (රු.මිලිය.) සහ අත්තිකාරම් :

බැංකුවේ මුළු අක්‍රීය ණය ප්‍රමාණය (රු.මිලිය.) :

සහතික කරන්නාගේ නම සහ තනතුර
 අත්සන හා දිනය

සටහන : සියළුම පිටු සඳහා බලයලත් නිලධාරියාගේ අත්සන සහ මුද්‍රාව තැබිය යුතුය.

තැන්පතු

2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනතේ 11 වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලදී.

- 1. 2016 අංක 03 දරණ තැන්පතු සඳහා වන විධානය අහෝසි කිරීම
- 2. කාලීන සහ ඉතුරුම් තැන්පතු ලබාගැනීම සඳහා වන සීමාවන්
- 3. බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම ශුද්ධ ණයනිමියෙකු වීම සහ සෑම ගනුදෙනුකරුවෙකු ම ශුද්ධ ණයකරුවෙකු
- 4. දිරිගැන්වීමේ ක්‍රම සඳහා වන වාරණයන්
- 5. අර්ථ නිරූපණයන්
 - 5.1 "සුදකුම් තැන්පතු" යන්නෙන්, යම් ගනුදෙනුකරුවෙකුට බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමක් විසින් ලබා දෙන ලද ණය පහසුකමකට එරෙහිව සුදකුමක් ලෙස ලබාගත් ඉතුරුම් තැන්පතු අර්ථ දැක්වේ.
 - 5.2 "බාලවයස්කාරයෙකු" යන්නෙන්, වයෝපූර්ණත්ව ආඥා පනතේ (66 පරිච්ඡේදය) දක්වා ඇති පරිදි සහ එම පනතට කෙරෙන සංශෝධන අනුව නීතිගත වයෝපූර්ණත්ව අවධියට පත් නොවූ පුද්ගලයෙකු අර්ථ දැක්වේ.
 - 5.3 "දිරිගැන්වීමේ ක්‍රම" යන්නෙන් තැන්පතුකරුවන්ට පොළිය ගෙවීමට අමතරව වෙනත් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභ පිරිනැමීම අර්ථ දැක්වේ.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

තැන්පතු හා ණය උපකරණ මත උපරිම පොලී අනුපාතය

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

ආර්ථිකය තුළ පවතින තැන්පතු හා ණය මත ඉහළ මූර්ත පොලී අනුපාත හා මූල්‍ය පද්ධතිය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය ශක්තිමත් කිරීමේ හා කඩිනම් කිරීමේ අවශ්‍යතාව සහ බලපත්‍රලාභී මුදල් සමාගම් ලබා දෙන ණය සඳහා පොලී අනුපාත අඩු කිරීම මඟින් මූර්ත ආර්ථිකය සඳහා ණය ප්‍රවාහ වර්ධනය කිරීම සඳහා මුදල් මණ්ඩලය බලපත්‍රලාභී මුදල් සමාගම් හි තැන්පතු හා ණය උපකරණ වලට ගෙවිය යුතු උපරිම පොලී අනුපාතයන් මෙමගින් නියම කරනු ලබයි.

- 1. උපරිම පොලී අනුපාත
 - 1.1 මෙම විධානයේ අන් අයුරකින් සඳහන් කිරීමක් හැර, බලපත්‍රලාභී මුදල් සමාගම් මගින් ශ්‍රී ලංකා රුපියල් තැන්පතු සඳහා පිරිනැමිය හැකි හෝ ගෙවිය හැකි උපරිම පොලී අනුපාත;
 - i. පහත වගු අංක 01 හි දක්වා ඇති පොලී අනුපාත නොඉක්මවිය යුතු සහ
 - ii. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) හෝ දින 364 ක භාණ්ඩාගාර බිල්පත් වල බර්ත සාමාන්‍ය ඵලදා අනුපාතිකය (WAYR) මත පදනම් විය යුතුය.

වගු අංක 01

බලපත්‍රලාභී මුදල් සමාගම් හි තැන්පතු කල්පිරීමේදී උපරිම පොලී අනුපාත

තැන්පතු කාල සීමාව	වාර්ෂික උපරිම පොලී අනුපාතය
තැන්පතු කාල සීමාව මසකට අඩු හෝ කල් පිරීමේ කාලය විශේෂයෙන් දක්වා නැති ඉතිරි කිරීමේ හා වෙනත් තැන්පතු	නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (SDFR)

කාලීන තැන්පතු	
මාස 01 සහ මාස 03 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය - 0.50%
මාස 03 සහ මාස 06 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය
මාස 06 සහ අවුරුදු 01 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 0.50%
අවුරුදු 01 සහ අවුරුදු 02 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 2.25%
අවුරුදු 02 සහ අවුරුදු 03 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 3.00%
අවුරුදු 03 සහ අවුරුදු 05 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 3.50%
අවුරුදු 05	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 4.00%

- iii. තවදුරටත්; කාලීන තැන්පතු කාල සීමාව තුළ කිසියම් කාලීන පොලී ගෙවීමක් සිදු කරන්නේ නම් වාර්ෂික සඵල පොලී අනුපාතිකය ඉහත නිරූපිත උපරිම පොලී අනුපාත නොඉක්මවිය යුතුය.
 - iv. ඉහත 1.1 (i) විධිවිධාන වල එසේ සඳහන් වුවද, වයස අවුරුදු 18 ට අඩු ළමුන් සඳහා පවත්වා ගෙන යන ඉතිරි කිරීමේ ගිණුම් සහ අවුරුද්දක් හෝ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසි කාලීන තැන්පතු සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ගෙවන ලබන උපරිම පොලී අනුපාතය ඉහත වගු අංක 01 හි අනුපාත වලට වඩා පදනම් අංක 50 කින් වැඩි විය හැකිය. ජ්‍යෙෂ්ඨ පුරවැසි බද්ධ ගිණුම් සලකා බැලීමේදී විධාන 1.1 (iv) හි අනුපාත අදාළ වීමට බද්ධ ගිණුම් සියලුම ගිණුම් හිමියන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විය යුතුය.
- 1.2 බලපත්‍රලාභී මුදල් සමාගම් ණය උපකරණ සඳහා පිරිනමන හෝ ගෙවනු ලබන උපරිම පොලී අනුපාත වගු අංක 02 හි සඳහන් අනුපාත නොඉක්ම විය යුතුය.

වගු අංක 02

බලපත්‍රලාභී මුදල් සමාගම් හි ණය උපකරණ කල්පිරීමේදී උපරිම පොලී අනුපාත

ණය උපකරණ වල කාල සීමාව	උපරිම පොලී අනුපාතය
අවුරුදු 01 ට වඩා අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 0.50%
අවුරුදු 01 සහ අවුරුදු 02 ට වඩා අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 2.25%
අවුරුදු 02 සහ අවුරුදු 03 ට වඩා අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 3.00%
අවුරුදු 03 සහ අවුරුදු 05 ට වඩා අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 4.00%
අවුරුදු 05 හෝ වැඩි	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 4.50%

- 2. අදාළ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) සහ එලදා අනුපාතය
 - 2.1 විධාන 1.1 (i) හි ආකාරයට ඉතිරි කිරීම් සහ කල්පිරීමේ කාල සීමාව මසකට වඩා අඩු වෙනත් තැන්පතු වල උපරිම පොලී අනුපාතය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මත පදනම් විය යුතු සහ කාර්තුවෙන් කාර්තුවට සමාලෝචනය කළ යුතුය. ඒ අනුව; කාර්තුව සඳහා නිර්දේශිත නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය ආසන්නම අවසාන කාර්තුවේ පැවැති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය වේ.
 - 2.2 විධාන 1.1 (i) හි සඳහන් ආකාරයට කාල සීමාව මාස 01 හෝ ඊට වැඩි කාලීන තැන්පතු සඳහා සහ ණය උපකරණ පිළිබඳව විධාන 1.2 හි සීමාවන් සඳහා අවසාන ප්‍රාථමික වෙන්දේසි හතරෙහි දින 364 හි භාණ්ඩාගාර බිල්පත් හි බරිත සාමාන්‍ය එලදා අනුපාතිකයන් හි සාමාන්‍ය මත ඉදිරි කාර්තුවේ අනුපාතය කාර්තුවෙන් කාර්තුවට සමාලෝචනය කරනු ලබයි.
 - 2.3 විධාන 1.1 (i) හා 1.2 සඳහා අදාළ වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ දින 364 හි භාණ්ඩාගාර බිල්පත් අනුපාතය බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් සෑම වසරකම මාර්තු, ජූනි, සැප්තැම්බර්, හා දෙසැම්බර් මාස අවසානයේ දී දැනුම් දෙනු ලබයි.
- 3. කල්පිරීමට පෙර තැන්පතු ආපසු ගැනීම සඳහා අදාළ පොලී අනුපාත
 - 3.1 ඕනෑම කාලීන තැන්පතුවක් ගිවිසුම්ගත කල්පිරීමේ දිනයට පෙර නැවත ලබා ගන්නා අවස්ථාවකදී නැවත තැන්පතුව ලබා ගන්නා දිනය දක්වා තැන්පතුවට ගෙවිය යුතු පොලිය; බලපත්‍රලාභී මුදල් සමාගම් වලට අදාළ ප්‍රකාශිත පොලී අනුපාතයන්හි නැවත ලබා ගන්නා අවස්ථාව වන විට සම්පූර්ණ කරන ලද කාල සීමාවට අදාළ පොලී අනුපාතය හෝ ගිවිසුම්ගත පොලී අනුපාතයට පදනම් අංක 100ක් අඩු අනුපාතය යන දෙකෙන් අඩු අනුපාතයට ගණනය කළ යුතුය. බලපත්‍රලාභී මුදල් සමාගම විසින් තැන්පතුව පවත්වාගෙන යන කාල සීමාවේ යම් අතිරික්ත පොලියක් ගණනය කර ගෙවා ඇත්නම් තැන්පතුව කල්පිරීමේ දිනට පෙර නැවත ලබාගන්නා අවස්ථාවන්හිදී එම පොලිය නැවත අයකර ගත යුතුය. කෙසේ වෙතත්, බලපත්‍රලාභී මුදල් සමාගම් කල්පිරීමට පෙර නැවත ලබාගන්නා තැන්පතු සඳහා ගෙවන පොලිය හා වෙනත් ප්‍රතිලාභ ගණනය සඳහා වෙනස් වූ ක්‍රමවේදයක් භාවිත කරන්නේ වුවද ගෙවනු ලබන පොලිය විධානයේ නියමයන් නොඉක්මවිය යුතු අතර තැන්පත්කරු තැන්පතුව කරන අවස්ථාවේ දී පොලිය ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කළ යුතුය.

- 4. නියාමන වාර්තාකරණය 4.1 සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම් පොලී අනුපාත පිළිබඳ විස්තර ‘NBD-MF-06-ID-Rate of Interest/Deposit’ යන ආකෘතියට අනුව ජාලගත පද්ධතිය හරහා මාසිකව ඉදිරිපත් කළ යුතුය.
- 5. අර්ථ නිරූපනයන් 5.1 කාලීන තැන්පතු යනුවෙන් නිශ්චිත කාල සීමාවකින් පසු ආපසු ගෙවීමේ එකඟතාවය මත බලපත්‍රලාභී මුදල් සමාගමක් විසින් බාර ගනු ලබන හෝ අලුත් කරනු ලබන ඉතුරුම් තැන්පතුවක් නොවන වෙනත් ඕනෑම තැන්පතුවක් අදහස් වේ.
5.2 ණය උපකරණ යනුවෙන් බැඳුම්කරයක්, ණයකරයක්, වාණිජ පත්‍රිකාවක්, පොරොන්දු නෝට්ටුවක් හෝ අධ්‍යක්ෂවරයා විසින් තීරණය කරනු ලබන ණය ගැනීම සඳහා භාවිත කරනු ලබන වෙනත් ඕනෑම උපකරණයක් අදහස් වේ.
5.3 ජ්‍යෙෂ්ඨ පුරවැසියන් යන්නෙන් තැන්පතුව භාර ගන්නා හෝ නැවත අලුත් කරන අවස්ථාවේදී වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් අදහස් වේ.
5.4 අධ්‍යක්ෂ යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
- 6. බලාත්මක වීම 6.1 මෙම විධානය 2019 අප්‍රේල් මස 26 වන දින සිට බලාත්මක වන අතර දැනට පවත්වාගෙන යන ඉතුරුම් තැන්පතු, නව කාලීන තැන්පතු, ණය උපකරණ හා කාලීන තැන්පතු නැවත අලුත් කිරීමේදී අදාළ වේ.
- 7. පෙර විධානය අහෝසි කිරීම 7.1 2016 අංක 02 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

ක්ෂුද්‍රමූල්‍ය පනත යටතේ කරනු ලබන විධාන 2019 අංක 02

2019 අප්‍රේල් 26

ක්ෂුද්‍රමූල්‍ය ණය සඳහා උපරිම පොලී අනුපාතය

2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනතේ 11 වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලදී.

- 1. අදාලත්වය සහ විෂය පථය 1.1 බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම් විසින් ක්ෂුද්‍රමූල්‍ය ණය ලබා දීමේදී, ගනුදෙනුකරුවන්ගෙන් අසාධාරණ ලෙස පොලී අයකිරීමෙන් ඔවුන් ආරක්ෂා කරගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්ෂුද්‍රමූල්‍ය ණය සඳහා උපරිම පොලී අනුපාතයක් හඳුන්වා දෙනු ලැබේ.
1.2 මෙම විධානය නිකුත් කළ දින සිට ප්‍රදානය කරනු ලබන සියළුම ක්ෂුද්‍රමූල්‍ය ණය සඳහා මෙම විධානය අදාළ වේ.
- 2. උපරිම පොලී අනුපාතය 2.1 බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම් විසින් ක්ෂුද්‍රමූල්‍ය ණය සඳහා අය කරනු ලබන පොලිය අනෙකුත් සියළුම ගාස්තු ද ඇතුළත්ව වාර්ෂිකව සියයට 35 කට (වාර්ෂික සඵල පොලී අනුපාතය) නොවැඩි විය යුතු ය.
- 3. ක්ෂුද්‍රමූල්‍ය ණය අර්ථ දැක්වීම 3.1 ස්වර්ණාභරණ, රජයේ සුරැකුම්පත් සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවක, බලපත්‍රලාභී විශේෂිත බැංකුවක හෝ බලපත්‍රලාභී මුදල් සමාගමක ඇති ස්ථාවර තැන්පතු ඇතුළුව යම් නිශ්චල හෝ වංචල දේපළක සුරැකුමකට එරෙහිව ප්‍රදානය කරන ලද ණය පහසුකම් හැර, ක්ෂුද්‍ර ව්‍යවසායන් පිහිටුවීම සහ කළමනාකරනය ඇතුළු ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සඳහා තනි පුද්ගලයින්ට/ කණ්ඩායම් ණය ක්‍රම යටතේ තනි පුද්ගලයින්ට ලබා දුන් ණය මෙමගින් අර්ථ දැක්වේ.
- 4. අර්ථ නිරූපණයන් 4.1 වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 15 ට අඩු සහ සේවක සංඛ්‍යාව 10 ට අඩු නිෂ්පාදන සහ සේවා අංශයෙහි නියුතු ව්‍යාපාර, “ක්ෂුද්‍ර ව්‍යවසායන්” ලෙස හැඳින්වේ.
(මූලාශ්‍රය: කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කළ පූර්ව සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්ති රාමුව)

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

වක්‍රලේඛය 2019 අංක 01

2019 මැයි 21

සංචාරක කර්මාන්තය සඳහා සහන ලබා දීම

රට තුළ වර්තමානයේ පවතින තත්ත්වය නිසා සංචාරක කර්මාන්තයට බලපා ඇති අහිතකර තත්ත්වය පිළිබඳ දැක්මෙන් යුතුව සංචාරක කර්මාන්තයේ නියුතු සහන බලාපොරොත්තුවෙන පුද්ගලයන් හෝ ආයතනවලට පහත සඳහන් සහන සලසා දෙන මෙන් බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වලින් ඉල්ලා සිටියි.

- i. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හෝ සංචාරක කර්මාන්තයට පහසුකම් සපයන වෙනත් ඕනෑම අධිකාරියක/නියෝජිත ආයතනයක ලියාපදිංචි පුද්ගලයන් හා ආයතන සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්, වෙන් වෙන් වශයෙන් සලසා බලමින් සහන කාලයන් ලබා දිය යුතුය (ඇමුණුම 1)

- ii. 2019.04.18 දින වන විට ගෙවීමට ඇති සක්‍රීය ණය පහසුකම් සඳහා (මුල් මුදල හා පොලිය) 2020 මාර්තු මස දක්වා සහන කාලයක් ලබා දිය යුතුය.
- iii. බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලය හෝ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලය පවරා ඇති ඕනෑම අධිකාරියකට සහන කාලය සලසාදීම අනුමත කළ හැකිය.
- iv. බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සහන කාල සීමාව තුළ අය විය යුතු මුල් මුදල හා පොලී මුදල, 2020 ජූලි මස සිට අයකර ගන්නා කාලීන ණයක් බවට පරිවර්තනය කළ යුතුය. මේ පහසුකම සඳහා සහනදායී පොලී අනුපාතයක් අය කළ හැකිය.
- v. බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් හා ගනුදෙනුකරු විසින් ඉහත ණය ආපසු ගෙවන කාල සීමාව හා පොලී අනුපාතය සඳහා එකඟතාවක් ඇති කර ගත යුතුය.
- vi. බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් සහන කාල සීමාව තුළදී, අක්‍රීය ණය පහසුකම් වර්ග කිරීම හා වෙන් කිරීමේ අවශ්‍යතාවය සඳහා පෙර වර්ගීකරණය යටතේම පවත්වාගෙන යා යුතුය.
- vii. සහන කාල සීමාව තුළදී, බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් අක්‍රීය ණය සඳහා දඩ පොලී මුදල් අය නොකළ යුතුයි.
- viii. බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් එවැනි සහන සලසා දීම සඳහා අවශ්‍ය වන ලිපිගොනු පවත්වාගෙන යා යුතුය.
- ix. බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් ඇමුණුම II ආකෘතියට අනුව සහන ලබා ගත් ගනුදෙනුකරුවන් පිළිබඳව ඊළඟ මාසයේ 15 දින වන විට මාසික පදනමින් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත වාර්තා කළ යුතුය.

ඩබ්. රණවීර
අධ්‍යක්ෂ
බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ
දෙපාර්තමේන්තුව

ඇමුණුම 1

2019 අංක 01 දරන චක්‍රලේඛයේ අර්ථ දැක්වීම

1. නව පුද්ගලයන්

සංචාරක ක්ෂේත්‍රයට සේවා සපයන පුද්ගලයන් හා සංචාරක ක්ෂේත්‍රය තුළ සංචාරක සේවා සපයන ආයතනවල ස්ථිර සේවකයන් මේ ගණයට ඇතුළත් වේ.

2. ලියාපදිංචිය

(i) සංචාරක සේවා සපයන ව්‍යාපාරික සහ පුද්ගලික ආයතන 2019.04.18 දින වන විට පහත දැක්වෙන කුමන හෝ ආයතනයක ලියාපදිංචි වී තිබිය යුතුය.

- අ) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
- ආ) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ඇති නියෝජිත ආයතන
 - i. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය
 - ii. ශ්‍රී ලංකා සංචාරක සම්මුති කාර්යාංශය
 - iii. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය
- ඇ) ශ්‍රී ලංකා හෝටල් සංගමය

(ii) 2019.04.18 දින වන විට ඉහත දැක්වූ 2(i) යටතේ ලියාපදිංචි වී නොමැති ආයතන, මෙම ණය සහන ලබා ගැනීමට අවම වශයෙන් ප්‍රාදේශීය සභා, නගර සභා හෝ මහා නගර සභා යන පළාත් පාලන ආයතනවල 2019.04.18 දින වන විට ලියාපදිංචි වී තිබිය යුතු අතර එම ආයතන සහ පුද්ගලයන් 2(i) හි ඉහත දැක්වූ ආයතනයක/ආයතනවල ද තම ලියාපදිංචිය ලබා ගත යුතු වේ.

3. සහන කාලය අනුමත කිරීම

- (i) සහන කාලය ලබා ගැනීමට බලාපොරොත්තු වන ආයතන හා පුද්ගලයන් අදාළ බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත එම ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය.
- (ii) බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් ඉහත 2 ඡේදය දක්වා ඇති අවශ්‍යතාවයද ඇතුළත්ව එම ඉල්ලීම් වෙන් වෙන් වශයෙන් සලකා බලා යෝග්‍යතාව තක්සේරු කළ යුතුය.
- (iii) 2019.04.18 දින වන විට පුද්ගලයන් සහ ආයතනවල පැවති සක්‍රීය ණය පහසුකම් (මුල් මුදල සහ පොලී මුදල) සඳහා සහන කාලය ලබා දිය යුතුය.

4. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 09 යටතේ ගිණුම්කරණ ක්‍රමවේද

බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් පොලී ආදායම හඳුනාගැනීම සහ මූල්‍ය වත්කම් ගිණුම්කරණයේදී ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සපයා ඇති උපදෙස්වලට අනුකූල විය යුතුය.

2019 අංක 01 දරන චක්‍රලේඛය

සංචාරක කර්මාන්තය සඳහා ලබා දී ඇති සහන ලබා ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන්ගේ විස්තර

බ.මු. සමාගමේ/වි.ක.මු. සමාගමේ නම :

.....දින දක්වා

අනුක්‍රමික අංකය	ගනුදෙනුකරුගේ නම	2019.04.18 දිනට ගෙවීමට ඇති මුදල (රු. '000)	සහන කාලය සඳහා සලකා බලන මුදල (රු. '000)	ණය වර්ගීකරණය (සක්‍රීය/අක්‍රීය)	සහන කාල සීමාව තුළ ගෙවීමට ඇති මුදල් සඳහා පිරිනමන නව ණය	
					ආපසු ගෙවන කාල සීමාව	පොලී අනුපාතය

ඉහත තොරතුරු මාගේ දැනුමේ හා විශ්වාසය අනුව නිවැරදි බව තහවුරු කරමි.

.....

බලයලත් නිලධාරියාගේ නම සහ නිලය

කරුණාකර ඊළඟ මාසයේ 15 දිනට විද්‍යුත් තැපෑලෙන් dsnbfi@cbsl.lk වෙත ලැබීමට සලස්වන්න.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 2125/58 - 2019 මැයි මස 31 වැනි සිකුරාදා - 2019.05.31

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 33 වන වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදනු ලබන නියෝග.

මංගල සමරවීර,
මුදල් අමාත්‍ය.

2019 මැයි 31 වැනි දින,
කොළඹ දී ය.

නියෝග

- මේ නියෝග 2019 අංක 01 දරන මුදල් ව්‍යාපාර (මුදල් සමාගමක් ගණන් බේරා වසාදැමීමේ දී හිමිකම් පෑම්වල ප්‍රමුඛතාව සම්බන්ධයෙන් වන) නියෝග යනුවෙන් හඳුන්වනු ලැබේ.
- මේ නියෝග මුදල් සමාගමක් ගණන් බේරා වසාදැමීමේ දී පවතින වරණීය හිමිකම් පෑම් සඳහා අදාළ වන්නේය.
- (1) ඇවරකරු විසින් මෙම නියෝගවල උපලේඛනයේ දක්වා ඇති වියදම්, ගාස්තු සහ හිමිකම් පෑම්, ඒවායේ භාවයට අනුකූලව, එම උපලේඛනයේ සඳහන් ප්‍රමාණයන් සහ ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව සමාගමේ වත්කම්වලින් ගෙවිය යුතු ය.
(2) මෙහි (1) ඡේදයේ සඳහන් 'වත්කම්' යන වචනය යටතට, බැඳීමකට යටත් යම් වත්කමක්
(අ) 2007 අංක 7 දරන සමාගම් පනතේ 358 වන වගන්තිය යටතේ පවාරණය කරනු ලැබ හෝ පවාරණය කිරීමට ගනු ලැබ හෝ නිදහස් කරනු ලැබ ඇත්නම් මිස ; හෝ
(ආ) බැඳීම් ඇති කරනු ලබන විට, එම බැඳීම ඒ වත්කම් සම්බන්ධයෙන් අස්ථිර බැඳීමක් වූයේ නම් මිස, ඇතුළත් නොවිය යුතු ය.
- 3(1) වන නියෝගය ප්‍රකාරව වරණීය හිමිකම් පෑම් ගෙවීම අවසන් වීමෙන් පසුව ඇවරකරු විසින්, 2007 අංක 7 දරන සමාගම් පනතේ විධිවිධාන ප්‍රකාරව වෙනත් සියලු හිමිකම් පෑම් සපුරාලීම සඳහා සමාගමේ වත්කම් යොදා ගනු ලැබිය යුතු ය.
- මේ නියෝග බලාත්මක වීමෙන් පසු ව යම් මුදල් සමාගමක් ඇවර කිරීමක දී 2007 අංක 7 දරන සමාගම් පනතේ නව වන උපලේඛනයේ දක්වා ඇති වරණීය හිමිකම් පෑම් අදාළ නොවිය යුතු ය.

[3 වන නියෝගය]

උපලේඛනය
වරණීය හිමිකම් පෑම්

මුදල් සමාගමේ වත්කම්වලට එරෙහිව පහත සඳහන් අනුපිළිවෙල අනුව මෙම උපලේඛනයේ දක්වා ඇති හිමිකම් පෑම් සඳහා ප්‍රමුඛතාව හිමිවිය යුතු ය. මෙම උපලේඛනයේ 3 වන ඡේදයේ නිශ්චිතව දක්වා ඇති හිමිකම් පෑම් එකී හිමිකම් පෑම් අතර සම තලයක පැවතිය යුතු වන්නා සේම එම හිමිකම් පෑම් සම්පූර්ණයෙන්ම ගෙවනු ලැබිය යුතු අතර එකී හිමිකම් පෑම් සපුරාලීම සඳහා වත්කම් ප්‍රමාණවත් නොවන අවස්ථාවක දී පමණක් සමානුපාතිකව අවකරණය විය යුතු ය:-

1. ඇවරකරු වශයෙන් ස්වකීය කාර්ය ඉටුකිරීමේ දී සහ බලතල ක්‍රියාත්මක කිරීමේ දී ඇවරකරුට දැරීමට සිදුවන ගාස්තු, වියදම් සහ ඇවරකරුගේ පාරිශ්‍රමික,
2. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය (SLDILSS) වෙත ගෙවිය යුතු හිඟ වාරික
3. ඉන්පසුව පහත දැක්වෙන හිමිකම් පෑම් සඳහා ගෙවීම් කරනු ලැබිය යුතු ය:-

- (අ) යම් සේවා නියුක්තියකට අයවිය යුතු සියලු අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල් සහ පාරිතෝෂික ගෙවීම් ;
- (ආ) ඇවර කිරීම ආරම්භ කිරීමේ දිනයට පෙරාතුව වූ මාස දොළහකට කාලසීමාවක් ඇතුළත සමාගමෙන් අය විය යුතු වූ සහ ගෙවිය යුතු වූ සහ ඇවර කිරීම ආරම්භ කිරීමේ දී සමාගමෙන් අයවිය යුතු වූ සියලු වරිපනම් සහ බදු මුදල් ;
- (ඇ) කලින් කලට කරනු ලැබූවා වූ හෝ සපයනු ලැබූවා වූ යම් සේවාවන් සඳහා පුනරාවර්තන ගෙවීම් වශයෙන් රජයට අයවිය යුතු සියලු අයවීම් ;
- (ඈ) යම් සේවා නියුක්තියකට ගෙවිය යුතු කාර්මික අධිකරණ ප්‍රදාන සහ වෙනත් යම් ව්‍යවස්ථාපිත අයකිරීම් ; සහ
- (ඉ) යම් සේවා නියුක්තියකට, ඇවර කිරීමේ කාන්තා ආරම්භවීමට පෙරාතුව වූ ආසන්න මාස තුනක කාලසීමාව ඇතුළත මුදල් සමාගම වෙත සපයන ලද සේවා සම්බන්ධයෙන් ගෙවිය යුතු සහ සම්පූර්ණයෙන්ම හෝ කොටසක් වශයෙන් හෝ කොමිස් මුදල් වශයෙන් උපයන ලද හෝ එසේ උපයනු නොලැබූ වෙනත හෝ වැටුප් ;

එසේ වුවද, යම් සේවා නියුක්තියකට ගෙවිය යුතු මුදල, එම ඇවර කිරීම ආරම්භයේ දී ඇවරකරු විසින් නිශ්චය කරනු ලැබූ උපරිම මුදල නොඉක්මවිය යුතු ය.

එසේ වුවද,

- (අ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයන් හි පවතින යම් පොලීසියක්, නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීය වේදීන්ගේ සංගමයක්, විමර්ශන කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක් හෝ නීතිය මගින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයක් විසින් යම් වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ වෙනත් ඒ හා සමාන සාපරාධී ක්‍රියාවකට සම්බන්ධ යම් කටයුත්තක් පිළිබඳව පවත්වනු ලබන යම් විමර්ශනයකට හෝ විභාග කිරීමකට යටත් වූ ; හෝ
- (ආ) යම් වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක්, අනිසි හැසිරීමක් හෝ යම් නීතියක විධිවිධානයන්ට හෝ ඒ යටතේ සාදන ලද්දා වූ රීති, නියෝග, විධාන හෝ නිශ්චයකිරීම්වලට අනුකූල නොවීමක් සම්බන්ධවන ක්‍රියාවක් පිළිබඳව ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි පවතින යම් අධිකරණයකින්, නියාමන හෝ අධීක්ෂණ අධිකාරියකින්, වෘත්තීයවේදීන්ගේ සංගමයකින්, විමර්ශන කොමිෂන් සභාවක් මගින් විනිශ්චය සභාවක් මගින් හෝ නීතිය මගින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයකින් වරදකරුවකු බවට පත් වූ,
 - (i) යම් සේවා නියුක්තියක ;
 - (ii) විධායක කර්තව්‍ය ඉටුකරනු ලබන අධ්‍යක්ෂවරයෙකු/අධ්‍යක්ෂවරුන් සහ නිලධාරියකු/නිලධාරීන් ;

ඔවුන්ගේ වෙනත හෝ වැටුප් සඳහා වූ හිමිකම් පෑම් හෝ එයට අදාළ වූ වෙනත් හිමිකම් ලබාගැනීම සඳහා, හිමිකම් නොලබන්නේ ය.

4. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය (SLDILSS) යටතේ ආවරණය නොවන්නා වූ තැන්පත්කරුවන් සහ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය (SLDILSS) යටතේ තැන්පතුවලින් කොටසක් ආවරණය වූ තැන්පත්කරුවන් ;

එසේ වුව ද,

- (අ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි පවතින යම් පොලීසියක්, නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීයවේදීන්ගේ සංගමයක්, විමර්ශන කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක් හෝ නීතිය මගින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයක් විසින් යම් වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ වෙනත් ඒ හා සමාන සාපරාධී ක්‍රියාවකට සම්බන්ධ යම් කටයුත්තක් පිළිබඳව පවත්වනු ලබන යම් විමර්ශනයකට හෝ විභාග කිරීමකට යටත් වන්නා වූ ; හෝ
- (ආ) යම් වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක්, අනිසි හැසිරීමක් හෝ යම් නීතියක විධිවිධානයන්ට හෝ ඒ යටතේ සාදන ලද්දා වූ රීති, නියෝග, විධාන හෝ නිශ්චය කිරීම්වලට අනුකූල නොවීමක් සම්බන්ධවන ක්‍රියාවක් පිළිබඳව ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි පවතින යම් අධිකරණයකින්, නියාමන හෝ අධීක්ෂණ අධිකාරියකින්, වෘත්තීයවේදීන්ගේ සංගමයකින්, විමර්ශන කොමිෂන් සභාවක් මගින් විනිශ්චය සභාවක් මගින් හෝ නීතිය මගින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයකින් වරදකරුවකු බවට පත් වූ,
 - i. මුදල් සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ ;
 - ii. මුදල් සමාගමේ විධායක කර්තව්‍ය ඉටු කරනු ලබන නිලධාරියන්ගේ ;
 - iii. මුදල් සමාගමේ පරිපාලිත සමාගම්වල ;
 - iv. මුදල් සමාගමේ ආශ්‍රිත සමාගම්වල ;
 - v. මුදල් සමාගමේ විධායක කර්තව්‍ය ඉටුකරනු ලබන අධ්‍යක්ෂවරයකුගේ හෝ නිලධාරියකුගේ යම් ශ්‍රේණියකුගේ ;

- vi. මුදල් සමාගමේ ප්‍රමාණාත්මක බැඳියාවක් ඇති යම් කොටස් කරුවකුගේ ;
තැන්පතු වගකීම් ඇතුළත් කරනු නොලැබිය යුතු ය.
- 5. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය (SLDILSS) මගින් ඇවර කිරීමට යටත් සමාගමේ තැන්පත්කරුවන් වෙත ගෙවනු ලැබ ඇති වන්දි මුදල්.
- 6. මෙහි උපලේඛනයේ 2 සහ 5 ඡේදවල නිශ්චිතව දක්වා ඇති අයවිය යුතු මුදල් හැර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අයවිය යුතු වෙනත් මුදල්.

කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2019 අංක 01

2019 ජූනි 04

මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේදී වටිනාකම් මත ණය අනුපාත විධානය සංශෝධනය කිරීම

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිත කිරීමේ අරමුණු සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ ආයතන මගින් ණය පහසුකම් ලබා දීමේදී වටිනාකම් මත ණය අනුපාත ක්‍රියාවට නැංවීමට අදාළ විධානයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබේ.

- 1. කල්බදු මූල්‍යකරණ පනතේ 2018 අංක 2 දරන මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබාදීමේ වටිනාකම් මත ණය අනුපාත විධානයේ විධාන 2.1 පහත දැක්වෙන විධාන මගින් ප්‍රතිස්ථාපනය කර සංශෝධනය කෙරේ.
 - i) නැවත දැනුම්දෙන තුරු මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිත කිරීමේ අරමුණ සඳහා විශේෂිත කල්බදු මූල්‍යකරණ ආයතන මගින් ලබා දෙන ණය පහසුකම් පහත දැක්වෙන ප්‍රතිශත වටිනාකම නොඉක්මවිය යුතුය.
 - අ) ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් වසරකට නොවැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිත කරන ලද ලියාපදිංචි වාහන,

වග අංක 01 වටිනාකම් මත ණය අනුපාත

වාහන වර්ගය	මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තිය	විද්‍යුත් වාහන	වෙනත්
වාණිජ වාහන	C1, C, CE, D1, D, DE, G1, G, J	90%	90%
මෝටර් කාර්, ක්‍රීඩා උපයෝගී වාහන (SUV) හා වෑන් රථ	B [සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි ආසන (Single Cab) කැබ් රථ හැර]	90%	50%
ත්‍රී රෝද රථ	B1	90%	25%
සැහැල්ලු ට්‍රැක් රථ	B	90%	90%
වෙනත් ඕනෑම වාහන	A1, A සහ B පන්තිය යටතේ වර්ගීකරණය කර ඇති තනි ආසන කැබ් රථ (Single Cab)	90%	70%
දෙමුහුම් මෝටර් කාර්, වෑන් රථ සහ ක්‍රීඩා උපයෝගී වාහන (SUV)	B [සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි ආසන (Single Cab) කැබ් රථ හැර]	50%	

- ආ) පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිත කරන ලද ලියාපදිංචි වාහන සඳහා අනුපාතය සියයට 70ක් විය යුතුය.
- 2. බලපත්‍ර සහන යටතේ මෝටර් වාහන ආනයනය හෝ මිලදී ගැනීම සඳහා පිරිනමන ණය පහසුකම් සඳහා වටිනාකම් මත ණය අනුපාතය මෝටර් වාහනයේ වෙළඳපොල වටිනාකම මත නොව ගනුදෙනුකරුට පෙර ලබාදෙන ඉන්වොයිසියේ (Proforma invoice) වටිනාකම මත ගණනය කළ යුතුය.
- 3. 2018.10.01 දින කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන ලද 2018 අංක 7 දරන මෝටර් රථ ආනයනය අවම කිරීමේ ක්‍රියාමාර්ගය විධානය මෙම විධානය බලපැවැත්වෙන දින සිට අහෝසි කෙරේ.

ඩබ්ලිව් රණවීර
අධ්‍යක්ෂ,
බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ
දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2019 අංක 02

2019 ජූනි 04

මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබාදීමේ දී වටිනාකම් මත ණය අනුපාත විධානය සංශෝධනය කිරීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිත කිරීමේ අරමුණු සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් ප්‍රදානය කරනු ලබන ණය පහසුකම් වෙනුවෙන් වටිනාකම් මත ණය අනුපාත හඳුන්වාදීම සඳහා මුදල් මණ්ඩලය විසින් පහත විධානයන් නිකුත් කරනු ලැබේ.

1. මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද 2018 අංක 02 දරන මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේදී වටිනාකම් මත ණය අනුපාත විධානයෙහි 2.1 විධානය පහත දැක්වෙන විධාන මගින් ප්‍රතිස්ථාපනය කර සංශෝධනය කෙරේ.
 - i) නැවත දැනුම් දෙන තුරු මෝටර් වාහන මිලදී ගැනීමේ හෝ භාවිත කිරීමේ අරමුණු සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් වලින් ලබා දෙන ණය පහසුකම් එම වාහන වල වෙළෙඳපොල වටිනාකමෙන් පහත දැක්වෙන ප්‍රතිශත වටිනාකම නොඉක්මවිය යුතුය.
 - අ) ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිත කරන ලද ලියාපදිංචි වාහන සඳහා,

වග අංක 01-වටිනාකම් මත ණය අනුපාත

වාහන වර්ගය	මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තිය	විද්‍යුත් වාහන	වෙනත්
වාණිජ වාහන	C1, C, CE, D1, D, DE, G1, G, J	90%	90%
මෝටර් කාර්, ක්‍රීඩා උපයෝගී වාහන (SUV), සහ වෑන් රථ	B [සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි ආසන (Single Cab) කැබ් රථ හැර]	90%	50%
ක්‍රී රෝද රථ	B1	90%	25%
සැහැල්ලු ට්‍රැක් රථ	B	90%	90%
වෙනත් ඕනෑම වාහන	A1, A සහ B පන්තිය යටතේ වර්ගීකරණය කරන ලද තනි ආසන කැබ් රථ (Single Cab)	90%	70%
දෙමුහුන් මෝටර් කාර්, වෑන් රථ හා ක්‍රීඩා උපයෝගී වාහන (SUV)	B [සැහැල්ලු ට්‍රැක් රථ සහ තනි ආසන (Single Cab) කැබ් රථ හැර]	50%	

- අ) පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන ලද ලියාපදිංචි වාහන සඳහා අනුපාතය සියයට 70ක් විය යුතුය.
2. බලපත්‍ර සහන යටතේ ආනයනය හෝ මිලදී ගැනීම සඳහා පිරිනමන ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය මෝටර් වාහනයේ වෙළෙඳපොල වටිනාකම මත නොව ගනුදෙනුකරුට පෙර ලබාදෙන ඉන්වොයිසියේ (Proforma invoice) වටිනාකම මත ගණනය කළ යුතුය.
3. 2018.10.01 දින මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද 2018 අංක 9 දරන මෝටර් වාහන ආනයනය කිරීම අවම කිරීමේ ක්‍රියාමාර්ග යන විධානය මෙම විධානය බලපැවැත්වෙන දිනයේ සිට අහෝසි කෙරේ.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2019 අංක 01 දරන විස්තර සටහන

2019 ජූලි 18

සංචාරක කර්මාන්තය සඳහා සහන සලසාදීම දැක්වෙන 2019 අංක 01 දරන වක්‍රලේඛයේ අර්ථ දැක්වීම

සංචාරක කර්මාන්තයට සහන සලසාදීම පිළිබඳ 2019 මැයි 21 දින නිකුත් කළ 2019 අංක 01 දරන වක්‍රලේඛය සම්බන්ධ අර්ථ දැක්වීම් පහත පරිදි වේ.

1. ලියාපදිංචිය
 - (i) 2019 අංක 01 දරන වක්‍රලේඛයේ ඇමුණුම I අනුව දැනටමත් කිසිදු ආයතනයක ලියාපදිංචි නොවූ සංචාරක ව්‍යාපාර අංශය සඳහා සේවා සපයන පුද්ගලයන් සහ ආයතන සහන කාලය ලබා ගැනීම බලාපොරොත්තු වන්නේ නම් දැන් ශ්‍රී ලංකා සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි විය යුතුය.
2. සහන කාලය අනුමත කිරීම
 - (i) 2019.04.18 දින වන විට සක්‍රීය ණය පහසුකම් සඳහා (මුල් මුදල සහ පොලී මුදල) සුදුසුකම් ලත් පුද්ගලයන් හෝ ආයතන (මෙයින් මතු සුදුසුකම් ලත් ණය ගනුදෙනුකරුවන් ලෙස හඳුන්වන) සඳහා සහන කාලය සලසා දිය යුතුය. කෙසේ වුවත්, එම සුදුසුකම්ලත් ණය ගනුදෙනුකරුවන් මුල් මුදල හෝ පොලිය සඳහා පමණක් සහන කාලය බලාපොරොත්තුවන්නේ නම් බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් එම සුදුසුකම්ලත් ණය ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම පරිදි එම සහන කාලය සලසා දිය හැකිය.
 - (ii) බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වලට සුදුසුකම් ලත් ණය ගනුදෙනුකරුගේ එකඟතාවය පරිදි සහන කාලය තුළදී මුල් මුදල හෝ ගෙවීමට නියමිත පොලී මුදල හෝ ද්විත්වයෙන් අවස්ථාව අනුව අලුත් ණය පහසුකමක් බවට පරිවර්තනය කිරීමට හෝ මූලික ණය මුදලේ කල්පිරෙන කාලය සහන කාල සීමාවට සමාන කාලයකින් දික් කිරීම සිදු කළ හැකිය.

- (iii) සුදුසුකම්ලත් ණය ගනුදෙනුකරු විසින් 2019 මැයි 21 දින නිකුත් කළ සංචාරක කර්මාන්තය සඳහා සහන සලසාදීම දැක්වෙන 2019 අංක 01 දරන චක්‍රලේඛයේ සඳහන් වන කාල සීමාවට වඩා අඩු කාල සීමාවක් සඳහා සහන කාලයක් බලාපොරොත්තු වන්නේ නම් බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ ආයතනවලට අඩු කාලසීමාවක් සඳහා සහන කාලය සලසා දිය හැකිය. කෙසේ වෙතත්, සහන කාල සීමාව තුළ ගෙවීමට නියමිත මුල් මුදල, පොලී මුදල හෝ ද්විත්වයම නැවත ගෙවීම, අදාළ සහන කාල සීමාව අවසානයේ සිට මාස තුනකට පසුව ආරම්භ විය යුතුය.
- (iv) සහන කාල සීමාව තුළ ගෙවීමට නියමිත මුල් මුදල, පොලී මුදල හෝ ද්විත්වයම නව ණය පහසුකමක් බවට පරිවර්තනය කරන අවස්ථාවේ දී බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් නැවත ගෙවන කාලය අවුරුදු 02 නොඉක්මවන අවස්ථා සඳහා අය කරන සහන පොලී අනුපාතය සහන කාල සීමාව අවසන් වන විට පැවති දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා වන ආසන්නතම වෙන්දේසි අනුපාතයට වාර්ෂිකව 2.5% ට වඩා නොවැඩි විය යුතුය. නැවත ගෙවන කාලය අවුරුදු දෙක ඉක්මවන්නේ නම් බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සහ ණය ගනුදෙනුකරුවන් අය කරන පොලී අනුපාතය සඳහා එකඟතාවයක් ඇති කර ගත යුතුය.
- (v) බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් සහන සලසා ඇති සුදුසුකම්ලත් ණය ගනුදෙනුකරුවන් සහ ප්‍රතික්ෂේපිත ණය ගනුදෙනුකරුවන් පිළිබඳ විස්තර සෑම සිකුරාදායින් අවසන් වන සතියක් සඳහා සමුච්චිත පදනම මත ඇමුණුම I හා II සංශෝධිත ආකෘති පත්‍රයට අනුව ඊළඟ සතියේ බදාදා දින වාර්තා කළ යුතුය.

ඇමුණුම I

2019 අංක 01 දරන චක්‍රලේඛය

සංචාරක කර්මාන්තය සඳහා ලබා දී ඇති සහන ලබා ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන්ගේ විස්තර

ආකෘති පත්‍රය 01 - ඉල්ලුම්කළ/පිරිනැමූ ගිවිසුම්

බ.මු. සමාගමේ/වි.ක.මු. සමාගමේ නම :

..... වන සතිය අවසානයේදී

අනුක්‍රමික අංකය	ගිවිසුම් අංකය	ගනුදෙනුකරුගේ නම	2019.04.18 දිනට ගෙවීමට ඇති මුදල (රු. '000)	සහන කාලය සඳහා සලකා බලන මුදල (රු. '000)	සහන කාල සීමාවේ ස්වභාවය	සහන කාලයේ සීමාව	සහන කාල සීමාව තුළ ගෙවීමට ඇති මුදල් සඳහා පිරිනමන නව ණය පහසුකම		සහන කාලයේ තත්වය	සටහන්
							ආපසු ගෙවන කාල සීමාව	පොලී අනුපාතය		
1	2	3	4	5	6	7	8	9	10	11

විස්තර :

- 4 වන තීරුව - අදාළ දිනට ගිවිසුමේ සම්පූර්ණ නිරාවරණ මුදල (ගෙවීමට ඇති මුල් මුදල හා ගෙවීමට ඇති හිඟ ණය මුදල)
 - 6 වන තීරුව - ණය පහසුකම ලබා දී ඇති කල්පිරෙන කාලය දීර්ඝ කිරීම (E), අලුත් ණය පහසුකමක් බවට පරිවර්තනය කිරීම - මුල් මුදල (C), පොලිය (I) ද්විත්වයම (CI)
 - 7 වන තීරුව - සහන කාලයෙහි කාල සීමාව
 - 9 වන තීරුව - නව පහසුකම සඳහා බලපාන පොලී අනුපාතය හෝ පොලී රහිත පහසුකම වාර්තා කිරීම
 - 10 වන තීරුව - සහන කාලය ලබා දී ඇති බව හෝ අනුමත කිරීමේ ක්‍රියාවලිය යටතේ බව වාර්තා කිරීම
 - 11 වන තීරුව - අවශ්‍ය නම් අමතර විස්තර සපයන්න
- කරුණාකර ඊළඟ සතියේ බදාදා දින විද්‍යුත් තැපෑලෙන් dsnbfi@cbsl.lk වෙත ලැබීමට සලස්වන්න.

ඇමුණුම II

2019 අංක 01 දරන චක්‍රලේඛය

සංචාරක කර්මාන්තය සඳහා ලබා දී ඇති සහන ලබා ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන්ගේ විස්තර

ආකෘති පත්‍රය 02 - ප්‍රතික්ෂේපිත ඉල්ලුම්පත්‍ර

බ.මු. සමාගමේ/වි.ක.මු. සමාගමේ නම :

..... වන සතිය අවසානයේදී

අනුක්‍රමික අංකය	ගිවිසුම් අංකය	ගනුදෙනුකරුගේ නම	2019.04.18 දිනට ගෙවීමට ඇති මුදල (රු. '000)	සහන කාලය ලබා නොදීමට හේතු	සටහන්
1	2	3	4	5	6

විස්තර :

4 වන තීරුව - අදාළ දිනට ගිවිසුමේ සම්පූර්ණ නිරාවරණ මුදල (ගෙවීමට ඇති මුල් මුදල හා ගෙවීමට ඇති හිඟ ණය මුදල)

6 වන තීරුව - අවශ්‍ය නම් අමතර විස්තර සපයන්න.

කරුණාකර ඊළඟ සතියේ බදාදා දින විද්‍යුත් තැපෑලෙන් dsnbfi@cbsl.lk වෙත ලැබීමට සලස්වන්න.

2019 අංක 02 දරන විස්තර සටහන

2019 අගෝස්තු 30

**සංචාරක කර්මාන්තය සඳහා සහන සලසාදීම දැක්වෙන 2019 අංක 01 දරන
චක්‍රලේඛයේ අර්ථ දැක්වීම**

සංචාරක කර්මාන්තයට සහන සලසාදීම පිළිබඳ 2019 මැයි 21 දින නිකුත් කළ 2019 අංක 01 දරන චක්‍රලේඛය සම්බන්ධ අර්ථ දැක්වීම පහත පරිදි වේ.

1. ලියාපදිංචිය සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා

සංචාරක කර්මාන්තය සඳහා ලබා දී ඇති සහන, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති සංගීත කණ්ඩායම් සඳහා ලබා දීමේ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව එම සහන ලබා ගැනීමට බලාපොරොත්තු වන ඒවැනි පුද්ගලයන් හෝ ආයතන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වන බව බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත දැනුම් දෙනු ලැබේ.

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2019 අංක 03

2019 ඔක්තෝබර් 18

තැන්පතු හා ණය උපකරණ මත උපරිම පොලී අනුපාත විධානය සංශෝධනය කිරීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කරන ලදී.

බලපත්‍රලාභී මුදල් සමාගම් තැන්පතු හා ණය උපකරණ මත ගෙවිය යුතු උපරිම පොලී අනුපාත මුදල් මණ්ඩලය විසින් නියම කරනු ලබයි.

1. මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද 2019 අංක 1 දරන තැන්පතු හා ණය උපකරණ මත උපරිම පොලී අනුපාත විධානයේ
 - 1.1 (i) හා 1.2 දරන විධාන පහත දැක්වෙන විධාන මඟින් ප්‍රතිස්ථාපනය කර සංශෝධනය කෙරේ.
 - 1.1 බලපත්‍රලාභී මුදල් සමාගම් ශ්‍රී ලංකා රුපියල් තැන්පතු සඳහා ලබාදෙන හෝ ගෙවන උපරිම පොලී අනුපාතය.
 - i. පහතින් දක්වා ඇති වගු අංක 01 හි පොලී අනුපාතයන් නොඉක්මවිය යුතුය.

වගු අංක 01

බලපත්‍රලාභී මුදල් සමාගම් හි පවත්වාගෙන යන තැන්පතු කල් පිරීමෙන් පසු ගෙවන උපරිම පොලී අනුපාත

තැන්පතුවේ කාල සීමාව	උපරිම වාර්ෂික පොලී අනුපාතය
තැන්පතු කාල සීමාව මසකට අඩු හෝ කල් පිරීමේ කාල සීමාව විශේෂයෙන් දක්වා නොමැති ඉතිරි කිරීම් හා වෙනත් තැන්පතු	නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (SDFR)
කාලීන තැන්පතු	
මාස 01 සහ මාස 03 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 0.50%
මාස 03 සහ මාස 06 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 1.00%
මාස 06 සහ අවුරුදු 01 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 1.50%
අවුරුදු 01 සහ අවුරුදු 02 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 3.25%
අවුරුදු 02 සහ අවුරුදු 03 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 4.00%
අවුරුදු 03 සහ අවුරුදු 05 ට අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 4.50%
අවුරුදු 05	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 5.00%

- 1.2 බලපත්‍රලාභී මුදල් සමාගම් ණය උපකරණ සඳහා ලබාදෙන හෝ ගෙවන උපරිම පොලී අනුපාත පහතින් දක්වා ඇති වගු අංක 02 හි අනුපාතයන් නොඉක්මවිය යුතුය.

වගු අංක 02

බලපත්‍රලාභී මුදල් සමාගම් නිකුත් කරන ණය උපකරණ කල්පිරීමෙන් පසු ගෙවන උපරිම පොලී අනුපාත

ණය උපකරණ වල කාල සීමාව	උපරිම පොලී අනුපාතය
අවුරුදු 01 ට වඩා අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 1.50%
අවුරුදු 01 සහ අවුරුදු 02 ට වඩා අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 3.25%

අවුරුදු 02 සහ අවුරුදු 03 ට වඩා අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 4.00%
අවුරුදු 03 සහ අවුරුදු 05 ට වඩා අඩු	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 5.00%
අවුරුදු 05	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය + 5.50%

එස්. ආර්. ආටිගල
 වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති/
 ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2019 අංක 04

2019 දෙසැම්බර් 19

නිශ්චල දේපල තක්සේරු කිරීමේ විධානය සංශෝධනය

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී මුදල් සමාගම් වල නිශ්චල දේපල තක්සේරු කිරීම පිළිබඳ විධානය සංශෝධනය කිරීම.

ඒ අනුව මුදල් ව්‍යාපාර පනතේ නිශ්චල දේපල තක්සේරු කිරීමේ 2018 අංක 4 දරන විධානයේ පහත විධාන ප්‍රතිස්ථාපනය කර සංශෝධනය කෙරේ.

- 4. තක්සේරුකරුවන්ගේ යෝග්‍යතාවය සඳහා නිර්ණායකයන්
 - 4.1 සෑම බලපත්‍රලාභී මුදල් සමාගමක්ම පහත සඳහන් දෑ තහවුරු කළ යුතුය.
 - අ) තක්සේරුකරුවන්ගේ යෝග්‍යතාවය පිළිබඳ නිර්ණායකයන් පහත පරිදි වේ.
 - අ)1. ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ (අයිවීඑස්එල්) සාමාජිකයෙකු විය යුතු අතර ඔහු
 - i. සම සාමාජිකයෙකු හෝ
 - ii. අදාළ සාමාජිකත්ව ශ්‍රේණියේ වසර 5 ක පලපුරුද්ද සහිත වෘත්තීය ආශ්‍රිත සාමාජිකත්වයක්. වෘත්තීය ආශ්‍රිත සාමාජිකත්ව ශ්‍රේණියේ වසර ගණන නිර්ණය සඳහා 2019 අංක 9 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන පනතේ 24 වගන්තියේ අන්තර්කාලීන විධිවිධාන අදාළ වේ.
 - අ)2. එක්සත් රාජධානියේ වරලත් මිනින්දෝරුවන්ගේ රාජකීය ආයතනයේ (ආර්අයිසීඑස්) සාමාජිකයෙකු විය යුතු අතර ඔහු,
 - i. ආර්අයිසීඑස් හි සම සාමාජිකයෙකු සහ අයිවීඑස්එල් හි සාමාජිකයෙකු හෝ
 - ii. ආර්අයිසීඑස් හි පොදු ප්‍රායෝගික අංශයෙහි අවසන් පරීක්ෂණය සමත් අදාළ සාමාජිකත්ව ශ්‍රේණියේ වසර පහක පලපුරුද්ද සහිත වෙනත් ඕනෑම ආර්අයිසීඑස් සාමාජිකයෙකු සහ අයිවීඑස්එල් හි සාමාජිකයෙකු විය යුතුය.
 - ආ) බලපත්‍රලාභී මුදල් සමාගම් හි තක්සේරුකරුවන්ගේ ලේඛනය සඳහා තක්සේරුකරුවන් තෝරා ගැනීම සඳහා ඉහත විධාන 4.1 (අ) හි සඳහන් සුදුසුකම් සහිත අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය අනුමත කරන ලද/ යෝජනා කරන ලද වෘත්තීය ආයතන මගින් ලබාගත යුතුය.
 - ඇ) නිශ්චල දේපල තක්සේරු කරන අභ්‍යන්තර තක්සේරුකරුවන් ඉහත සඳහන් විධාන 4.1 (අ) හි යෝග්‍යතා නිර්ණායකයන් සපුරාලිය යුතුය.
- 6. තක්සේරු කිරීමේ වාර ගණන
 - 6.1 නිශ්චල දේපල තක්සේරු කිරීමේ වාර ගණන පහත පරිදි විය යුතුය.
 - අ) අක්‍රීය ණය හා අත්තිකාරම් වලට එරෙහිව සුරැකුම් ලෙස ලබාගෙන ඇති නිශ්චල දේපල තක්සේරු කිරීමේ වාර ගණන නියාමන අරමුණ සඳහා පහතින් දක්වා ඇත.
 - i. ණයගැතියා තම නේවාසික අරමුණු සඳහා නේවාසික දේපලක් සඳහා ණය පහසුකම් ලබා ගන්නේනම්; තක්සේරු වාර්තාව අවුරුදු පහකට නොවැඩි විය යුතුය.
 - ii. අනෙකුත් ණය පහසුකම් සඳහා තක්සේරු වාර්තාව අවුරුදු හතරකට නොවැඩි විය යුතුය.
 - ආ) සක්‍රීය ණය හා අත්තිකාරම් වලට එරෙහිව සුරැකුම් ලෙස ලබාගෙන ඇති නිශ්චල දේපල හි තක්සේරු වාර්තාව ණය හා අත්තිකාරම් ලබා දෙන අවස්ථාවේ සහ ණය පහසුකම් ක්‍රමයෙන් වැඩි කරන අවස්ථාවන්හිදී ලබාගත යුතුය.
 - ඇ) මුදල් ව්‍යාපාර පනතේ නිශ්චල දේපල තක්සේරු කිරීමේ 2018 අංක 4 දරන විධානයේ 3.1 (ආ) සහ (ඇ) හි සඳහන් නිශ්චල දේපල ප්‍රත්‍යාගණනය හා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද අභ්‍යන්තර ප්‍රතිපත්ති හෝ නිශ්චල දේපලවල වටිනාකමෙහි සැලකිය යුතු වෙනස්වීම් මත සිදුකල යුතුය. කෙසේ වෙතත් එවැනි ප්‍රතිලාභ අන්තර්ගත කළ හැකි වන්නේ දෙවන ස්ථරයේ ප්‍රාග්ධනයට වසර තුනකට එක් වරක් පමණි.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

කල්බදු මූල්‍යකරණ පනත යටතේ කරනු ලබන විධාන 2019 අංක 02

2019 දෙසැම්බර් 20

නිශ්චල දේපල තක්සේරු කිරීමේ විධානය සංශෝධනය

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පැවරී ඇති බලතල අනුව කල්බදු මූල්‍යකරණ පනතේ 2018 අංක 4 දරන නිශ්චල දේපල තක්සේරු කිරීමේ විධානයට පහත සංශෝධන සිදු කර නිකුත් කරන ලදී.

ඒ අනුව; කල්බදු මූල්‍යකරණ පනතේ 2018 අංක 4 දරන නිශ්චල දේපල තක්සේරු කිරීමේ විධානයේ පහත විධාන ප්‍රතිස්ථාපනය කර සංශෝධනය කෙරේ.

- 5. තක්සේරුකරුවන්ගේ 5.1 සෑම කල්බදු මූල්‍යකරණ ආයතනයක්ම පහත සඳහන් දෑ තහවුරු කළ යුතුය.
 - යෝග්‍යතාවය සඳහා අ) තක්සේරුකරුවන්ගේ යෝග්‍යතාවය පිළිබඳ නිර්ණායකයන් පහත පරිදි වේ.
 - අ)1. ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ (අයිවීඑස්එල්) සාමාජිකයෙකු විය යුතු අතර ඔහු;
 - i. සම සාමාජිකයෙකු හෝ
 - ii. අදාළ සාමාජිකත්ව ශ්‍රේණියේ වසර 5 ක පලපුරුද්ද සහිත වෘත්තීය ආශ්‍රිත සාමාජිකත්වයක්. වෘත්තීය ආශ්‍රිත සාමාජිකත්ව ශ්‍රේණියේ වසර ගණන නිර්ණය සඳහා 2019 අංක 9 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන පනතේ 24 වගන්තියේ අන්තර්කාලීන විධිවිධාන අදාළ වේ.
 - අ)2. එක්සත් රාජධානියේ වරලත් මිනින්දෝරුවන්ගේ රාජකීය ආයතනයේ (ආර්අයිසීඑස්) සාමාජිකයෙකු විය යුතු අතර ඔහු;
 - i. ආර්අයිසීඑස් හි සම සාමාජිකයෙකු සහ අයිවීඑස්එල් හි සාමාජිකයෙකු හෝ
 - ii. ආර්අයිසීඑස් හි පොදු ප්‍රායෝගික අංශයෙහි අවසාන පරීක්ෂණය සමත් අදාළ සාමාජිකත්ව ශ්‍රේණියේ වසර පහක පලපුරුද්ද සහිත වෙනත් ඕනෑම ආර්අයිසීඑස් සාමාජිකයෙකු සහ අයිවීඑස්එල් හි සාමාජිකයෙකු විය යුතුය.
 - ආ) කල්බදු මූල්‍යකරණ ආයතනයන් හි තක්සේරුකරුවන්ගේ ලේඛනය සඳහා තක්සේරුකරුවන් තෝරා ගැනීම සඳහා ඉහත විධාන 5.1 (අ) හි සඳහන් සුදුසුකම් සහිත අඛණ්ඩ වෘත්තීමය සංවර්ධනය අනුමත කරන ලද/යෝජනා කරන ලද වෘත්තීමය ආයතන මගින් ලබා ගත යුතුය.
 - ඇ) නිශ්චල දේපල තක්සේරු කරන අභ්‍යන්තර තක්සේරුකරුවන් ඉහත සඳහන් විධාන 5.1 (අ) හි යෝග්‍යතා නිර්ණායකයන් සපුරාලිය යුතුය.
- 7. තක්සේරු කිරීමේ වාර ගණන 7.1 නිශ්චල දේපල තක්සේරු කිරීමේ වාර ගණන පහත පරිදි වේ.
 - අ) අක්‍රීය ණය හා අත්තිකාරම් වලට එරෙහිව සුරැකුම් ලෙස ලබාගෙන ඇති නිශ්චල දේපල තක්සේරු කිරීමේ වාර ගණන නියාමන අරමුණ සඳහා පහතින් දක්වා ඇත
 - i. ණයගැතියා තම නේවාසික අරමුණ සඳහා නේවාසික දේපලක් සඳහා ණය පහසුකම් ලබා ගන්නේනම්; තක්සේරු වාර්තාව අවුරුදු පහකට නොවැඩි විය යුතුය.
 - ii. අනෙකුත් ණය පහසුකම් සඳහා තක්සේරු වාර්තාව අවුරුදු හතරකට නොවැඩි විය යුතුය.
 - ආ) සක්‍රීය ණය හා අත්තිකාරම් වලට එරෙහිව සුරැකුම් ලෙස ලබාගෙන ඇති නිශ්චල දේපල හි තක්සේරු වාර්තාව ණය හා අත්තිකාරම් ලබා දෙන අවස්ථාවේ සහ ණය පහසුකම් ක්‍රමයෙන් වැඩි කරන අවස්ථාවන්හිදී ලබාගත යුතුය.
 - ඇ) කල්බදු මූල්‍යකරණ පනතේ නිශ්චල දේපල තක්සේරු කිරීමේ 2018 අංක 4 දරන විධානයේ 4.1 (ආ) සහ (ඇ) හි සඳහන් නිශ්චල දේපල ප්‍රත්‍යාගණනය හා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද අභ්‍යන්තර ප්‍රතිපත්ති හෝ නිශ්චල දේපලවල, වටිනාකමෙහි සැලකිය යුතු වෙනස්වීම් මත සිදුකල යුතුය. කෙසේ වෙතත් එවැනි ප්‍රතිලාභ අන්තර්ගත කළ හැකි වන්නේ දෙවන ස්ථරයේ ප්‍රාග්ධනයට වසර තුනකට එක් වරක් පමණි.

ජේ. පී ගමලත්
වැඩබලන අධ්‍යක්ෂ
බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ
නිකුත් කරනු ලබන විධාන 2019 අංක 01 2019 දෙසැම්බර් 20

අලෙවිකාර සෘජු සහභාගිකරුවන්ගේ නිර්ලේඛන භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල ප්‍රතිමුද්‍රිත ගැනුම් හා ප්‍රතිවිකුණුම් ගනුදෙනු පිළිබඳ වූ විධානය

සංශෝධිත 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 21 ඇ (3) වගන්තිය හා සංශෝධිත 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ 8 (2) වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අලෙවිකාර සෘජු සහභාගිකරුවන් විසින් නිර්ලේඛන භාණ්ඩාගාර බැඳුම්කර හා නිර්ලේඛන භාණ්ඩාගාර බිල්පත්වල ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් ගනුදෙනු සිදුකල යුතු ආකාරය පිළිබඳ පහත පරිදි විධානයන් නිකුත් කරන ලදී.

1. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ බලගැන්වීම
 - 1.1 සංශෝධිත 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතේ 21 (අ) 3 වගන්තිය හා සංශෝධිත 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ 8 (2) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෘජු සහභාගිකරුවන්ට හෝ එහි ඕනෑම කාණ්ඩයකට නිර්ලේඛන භාණ්ඩාගාර බැඳුම්කර හා නිර්ලේඛන භාණ්ඩාගාර බිල්පත් සහ ඒවායේ ලැදියාවන් මිලදී ගැනීම, විකිණීම, මාරුකිරීම, ඔඩපනය හෝ බැදීමකට යටත් කිරීම සිදුකල යුතු ආකාරය පිළිබඳ විධානයන් නිකුත් කල හැකිය.
2. අදාලත්වය
 - 2.1 දවස ඇතුලත ද්‍රවශීලතා ගනුදෙනු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳපොළ කටයුතු යටතේ සිදුකරනු ලබන ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් ගනුදෙනු හා නිත්‍ය පහසුකම යටතේ සිදුකරනු ලබන ගනුදෙනු හැර අලෙවිකාර සෘජු සහභාගිකරුවන් විසින් නිර්ලේඛන භාණ්ඩාගාර බැඳුම්කර සහ නිර්ලේඛන භාණ්ඩාගාර බිල්පත් මත සිදුකරනු ලබන සියලු ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිවිකුණුම් ගනුදෙනු සඳහා මෙම විධානයන් අදාල වේ.
 - 2.2 2004 අංක 2 දරන නිර්ලේඛන භාණ්ඩාගාර බැඳුම්කර (ගනුදෙනු) නියෝග සහ 2004 අංක 2 දරන නිර්ලේඛන භාණ්ඩාගාර බිල්පත් (ගනුදෙනු) නියෝග සහ ලංකාසෙට්ල් පද්ධති රීති වලට අමතරව මෙම විධානයන් අදාල වේ.
3. ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිවිකුණුම් ගනුදෙනු සඳහා සුදුසුකම්ලත් සුරැකුම්පත්
 - 3.1 මෙම විධානයන්හි අරමුණු සඳහා, ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් ගනුදෙනු වල සුරැකුම්පත් ලෙස රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන නිර්ලේඛන භාණ්ඩාගාර බැඳුම්කර සහ නිර්ලේඛන භාණ්ඩාගාර බිල්පත් පමණක් අලෙවිකාර සෘජු සහභාගිකරුවකු හට භාවිත කල හැක.
4. සුදුසුකම්ලත් සුරැකුම්පත්වල අගය ගණනය කිරීම, වටිටම් අවශ්‍යතාව සහ සුදුසුකම්ලත් සුරැකුම්පත් ප්‍රතික්ෂාපනය කිරීම.
 - 4.1 ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිවිකුණුම් ගනුදෙනු සඳහා සුදුසුකම්ලත් සුරැකුම්පත්වල අගය වෙළෙඳපොළ වටිනාකම මත ගණනය කරනු ලබයි. එලෙස සුදුසුකම්ලත් සුරැකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකම ගණනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ප්‍රාථමික අලෙවිකරුවන් සපයන තොරතුරු යොදාගෙන සම්පාදනය කර අදාල දිනයට නිකුත් කරනු ලබන දෛනික සාරාංශ වාර්තාවට අනුව සුරැකුම්පතෙහි ගැනුම් හා විකුණුම් එලදා අගයන්හි මධ්‍යන්‍යයට අදාල උපචිත පොලිය ඇතුලත් මිල හෝ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම අරමුණු සඳහා නියම කරනු ලබන වෙනත් පදනමක් යොදාගත හැක. ගනුදෙනුවට ඇතුළත් වන විට අදාල දිනය සඳහා දෛනික සාරාංශ වාර්තාව නිකුත් කර නොමැති අවස්ථාවක, ඊට පෙර වැඩ කරන දිනය සඳහා නිකුත් කල දෛනික සාරාංශ වාර්තාව යොදාගත හැක.
 - 4.2 ඉහත 4.1 විධානය තිබිය දීත්, සුදුසුකම්ලත් සුරැකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකම ගණනය කිරීම සඳහා අලෙවිකාර සෘජු සහභාගිකරුවකුට පහත කොන්දේසි වලට යටත්ව වෙනත් ආදානයක් යොදාගත හැක.
 - i. බලපත්‍රලාභී බැංකු වන අලෙවිකාර සෘජු සහභාගිකරුවන් සඳහා බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාත්, ප්‍රාථමික අලෙවිකරුවන් වන අලෙවිකාර සෘජු සහභාගිකරුවන් සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයාත් විසින් එම වෙනත් ආදානයන් අනුමත කල යුතුය.
 - ii. එම වෙනත් ආදානයන් අලෙවිකාර සෘජු සහභාගිකරුවාගේ අභ්‍යන්තර ප්‍රතිපත්ති මාලාවෙහි ලේඛන ගතව තිබිය යුතුය.
 - iii. එම වෙනත් ආදානයන් අලෙවිකාර සෘජු සහභාගිකරුවා විසින් අඛණ්ඩව යොදාගත යුතු ය.
 - 4.3 අලෙවිකාර සෘජු සහභාගිකරුවන් විසින් එක් එක් ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් ගනුදෙනුව සඳහා වන වටිටම් අවශ්‍යතාව, ගනුදෙනුවේ කාලසීමාව, කල්පිරෙන දිනය, සුරැකුම්පත් වෙළෙඳපොළේ විකිණීමේ හැකියාව, ප්‍රතිපාර්ශවීය අවදානමට අදාල තක්සේරුව, ප්‍රතිපාර්ශවයේ අවශ්‍යතා සහ අදාල යැයි සැලකෙන වෙනත් සාධක සැලකිල්ලට ගනිමින් තක්සේරු කර අදාල ප්‍රතිපාර්ශවය සමඟ ලිඛිතව එකඟ විය යුතු ය.
 - 4.4 ඉහත 4.3 විධානය තිබිය දීත්, අලෙවිකාර සෘජු සහභාගිකරුවෙකු විසින් ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනුවකට එළඹෙන අවස්ථාවේදී, එම ගනුදෙනුව සඳහා යොදවන සුදුසුකම්ලත් සුරැකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකම මගින් එම සුරැකුම්පතේ ප්‍රතිමිලදී ගැනුම් වටිනාකම (ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනුවේ කල්පිරීමේ අගය), එනම් අලෙවිකාර සෘජු සහභාගිකරු ණයට ගත් මුදල සහ ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනුවේ කාලසීමාවේ දී සමුච්චිත වන පොලිය සමඟ පහත දැක්වෙන අවම වටිටම ආවරණය වන බවට තහවුරු කල යුතුය

සුදුසුකම්ලත් සුරැකුම්පත් කල්පිරීමට ඇති කාලය	අවම වටිටම් අවශ්‍යතාවය
වසර 1 දක්වා	4.0
වසර 1 ට වැඩි වසර 3 දක්වා	6.0
වසර 3 ට වැඩි වසර 5 දක්වා	8.0
වසර 5 ට වැඩි වසර 8 දක්වා	10.0
වසර 8 ට වැඩි	12.0
- 4.5 ඉහත 4.2 විධානය තිබිය දීත්, අලෙවිකාර සෘජු සහභාගිකරුවෙකු විසින් ප්‍රතිවිකුණුම් ගනුදෙනුවකට එළඹෙන අවස්ථාවේදී එම ගනුදෙනුව සඳහා ලබාගත් සුදුසුකම්ලත් සුරැකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකම මගින් එම සුරැකුම්පත් ප්‍රතිවිකුණුම් වටිනාකම (ප්‍රතිවිකුණුම් ගනුදෙනුවේ කල්පිරීමේ අගය), එනම් අලෙවිකාර සෘජු සහභාගිකරු ණයට දුන් මුදල සහ ප්‍රතිවිකුණුම් ගනුදෙනුවේ කාලසීමාවේ දී සමුච්චිත වන පොලිය සමඟ පහත දැක්වෙන අවම වටිටම ආවරණය වන බවට තහවුරු කල යුතුය.

සුදුසුකම්ලත් සුරැකුම්පත් කල්පිරීමට ඇති කාලය	අවම වටිනා අවශ්‍යතාවය
වසර 1 දක්වා	4.0
වසර 1 ට වැඩි වසර 3 දක්වා	6.0
වසර 3 ට වැඩි වසර 5 දක්වා	8.0
වසර 5 ට වැඩි වසර 8 දක්වා	10.0
වසර 8 ට වැඩි	12.0

- 4.6 ඉහත 4.4 හා 4.5 විධාන තිබිය දීත්, සෘජු සහභාගීකරුවන් දෙදෙනකු අතර සිදුවන ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිච්ඡාලන ගනුදෙනු සඳහා අවශ්‍ය වන අවම වටිනාම, පාර්ශව දෙකෙහි ලිඛිත ගිවිසුමක් ප්‍රකාරව 4.4 හා 4.5 විධානයන් හි අවශ්‍ය වන අවම වටිනාමට වඩා අඩු අගයක පවත්වා ගත හැක.
- 4.7 ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනුවකට යෙදවූ සුදුසුකම්ලත් සුරැකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකම එම ගනුදෙනුව කල්පිරීමට පෙර ප්‍රතිමිලදී ගැනුම් අගයට (ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනුවේ කල්පිරීමේ අගය) වඩා අඩු වන ඕනෑම අවස්ථාවක සුදුසුකම්ලත් සුරැකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකම එම ගනුදෙනුවේ කල්පිරීමේ අගය ආවරණය වන පරිදි අමතර සුදුසුකම්ලත් සුරැකුම්පත් යෙදවීම හෝ අදාළ ගනුදෙනුවෙහි කොටසක් මුදල් මගින් පියවීම හෝ අලෙවිකාර සෘජු සහභාගීකරුවා විසින් අදාළ දිනට ලංකාසෙට්ල් පද්ධතිය ගනුදෙනු සඳහා වසා දැමීමට පෙර සිදුකළ යුතු ය.
- 4.8 ප්‍රතිච්ඡාලන ගනුදෙනුවකට ලබාගත් සුදුසුකම්ලත් සුරැකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකම එම ගනුදෙනුව කල්පිරීමට පෙර ප්‍රතිච්ඡාලන අගයට (ප්‍රතිච්ඡාලන ගනුදෙනුවේ කල්පිරීමේ අගය) වඩා අඩු වෙන ඕනෑම අවස්ථාවක සුදුසුකම්ලත් සුරැකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකම එම ගනුදෙනුවේ කල්පිරීමේ අගය ප්‍රමාණවත් පරිදි ආවරණය වන අගය දක්වා අමතර සුදුසුකම්ලත් සුරැකුම්පත් ලබාගැනීම හෝ අදාළ ගනුදෙනුවෙහි කොටසක් පියවීම සඳහා මුදල් ලබා ගැනීම හෝ අලෙවිකාර සෘජු සහභාගී කරුවා විසින් අදාළ දිනට ලංකාසෙට්ල් පද්ධතිය ගනුදෙනු සඳහා වසා දැමීමට පෙර සිදුකළ යුතුය.
5. සුදුසුකම්ලත් සුරැකුම්පත් විකිණීම, ආදේශනය හා කල්පිරීම
 - 5.1 අලෙවිකාර සෘජු සහභාගීකරුවකුට ප්‍රතිච්ඡාලන ගනුදෙනුවක් සඳහා ලැබුණු සුදුසුකම්ලත් සුරැකුම්පත් එකවර විකිණීම සිදුකළ නොහැක.
 - 5.2 අලෙවිකාර සෘජු සහභාගීකරුවෙකුට ප්‍රතිච්ඡාලන ගනුදෙනුවක් සඳහා ලැබුණු සුරැකුම්පත්, ප්‍රතිපාර්ශවය සමඟ එලඹෙන ප්‍රතිමිලදී ගැනුම් හෝ ප්‍රතිච්ඡාලන ගිවිසුමෙහි භාවිතය සඳහා නිශ්චිතව එකඟවී ඇත්නම් පමණක්, එම කොන්දේසි ප්‍රකාරව, වෙනත් ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනුවක් සඳහා භාවිතා කළ හැක.
 - 5.3 අලෙවිකාර සෘජු සහභාගීකරුවෙකුට ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනුවක් සඳහා යෙදවූ සුරැකුම්පත්, ප්‍රතිපාර්ශවය සමඟ එලඹෙන ප්‍රතිමිලදීගැනුම් හෝ ප්‍රතිච්ඡාලන ගිවිසුමෙහි විකිණීම සඳහා නිශ්චිතව එකඟ වී ඇත්නම් පමණක් එම කොන්දේසි ප්‍රකාරව, එකවර විකිණීමට හෝ ප්‍රතිමිලදී ගැනීමේ පදනම යටතේ විකිණීම සිදුකළ හැක.
 - 5.4 ඉහත 5.3 විධානයෙහි ප්‍රතිපාදනයන්ට යටත්ව ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනුවක් සඳහා යෙදවූ සුරැකුම්පත් විකිණීමට හෝ මධ්‍යම තැන්පතු පද්ධතියෙහි (CDS) යම් ප්‍රතිපාර්ශවයක සුරැකුම්පත් ගිණුමෙහි ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනුවක් සඳහා යෙදවූ සුරැකුම්පත් මාරු කිරීමට අලෙවිකාර සෘජු සහභාගීකරුවෙකු තීරණය කරන්නේ නම්, ඉහත 4.4 හෝ 4.6 විධානයන්හි අවශ්‍ය වන පරිදි එකී ගනුදෙනුවට අදාළ වන පරිදි මධ්‍යම තැන්පතු පද්ධතියෙහි අදාළ ප්‍රතිපාර්ශවයේ සුරැකුම්පත් ගිණුමෙහි සුරැකුම්පත් ඉවත් කිරීමට පෙර හෝ ඒ සමඟම එලෙස මාරුකරන හෝ ඉවත්කරන සුරැකුම්පත් වෙනුවට වෙනත් සුදුසුකම්ලත් සුරැකුම්පත් ආදේශනය කරවීම තහවුරු කළ යුතු ය.
 - 5.5 අලෙවිකාර සෘජු සහභාගීකරුවෙකුගේ ප්‍රතිපාර්ශවයන් විසින් ප්‍රතිච්ඡාලන ගනුදෙනුවක් සඳහා යෙදවූ සුරැකුම්පත් විකිණීමට හෝ මධ්‍යම තැන්පතු පද්ධතියේ ප්‍රතිපාර්ශවයේ ගිණුමෙහි ප්‍රතිච්ඡාලන ගනුදෙනුව සඳහා වෙන්කර ඇති සුරැකුම්පත් මාරු කිරීමට හෝ බලාපොරොත්තු වන්නේ නම් ඉහත 4.4 හෝ 4.6 විධානයන්හි අවශ්‍ය වන පරිදි එකී ගනුදෙනුවට අදාළ වන පරිදි මධ්‍යම තැන්පතු පද්ධතියේ ගිණුමෙන් සුරැකුම්පත් ඉවත්කිරීමට පෙර හෝ ඉවත් කිරීමට සමගාමීව ඊට ප්‍රමාණවත් සුදුසුකම්ලත් වෙන්කර සුරැකුම්පත් ආදේශනය කළ යුතු ය.
 - 5.6 ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනුවක් සඳහා යෙදවූ හෝ ප්‍රතිච්ඡාලන ගනුදෙනුවක් සඳහා ලැබුණු සුරැකුම්පත් ගනුදෙනුවේ කාලසීමාව තුළදී කල්පිරේ නම් අලෙවිකාර සෘජු සහභාගීකරුවා විසින් එම කල්පිරෙන සුරැකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකමට සමාන හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් වෙනත් සුදුසුකම්ලත් සුරැකුම්පත් අවශ්‍ය පරිදි යෙදවීම හෝ ලබාගැනීම සිදු කළ යුතු ය.
6. අලෙවිකාර සෘජු සහභාගීකරුවාගේ අධ්‍යක්ෂ මණ්ඩලය, අවදානම් කළමනාකරණය, අනුකූලතා කාර්ය හා අභ්‍යන්තර විගණනය සතු වගකීම්
 - 6.1 ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිච්ඡාලන ගනුදෙනුවලට පිවිසීමේ දී අලෙවිකාර සෘජු සහභාගීකරුවා විසින් ප්‍රතිපාර්ශවීය ණය අවදානම, වෙළෙඳපොළ අවදානම, මෙහෙයුම් අවදානම, ද්‍රවශීලතා අවදානම හා එවැනි ගනුදෙනු හා සම්බන්ධ නෛතික අවදානම ඇතුළු සියලු අවදානම් කළමනාකරණය කළ යුතු ය.
 - 6.2 ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිච්ඡාලන ගනුදෙනුවලට පිවිසීමේ දී අලෙවිකාර සෘජු සහභාගීකරුවා විසින් අදාළ වන සියලුම නීති, නියෝග, විධාන, ආචාරධර්ම සංග්‍රහයන්, ලංකාසෙට්ල් පද්ධති රීති හා වෙනත් මාර්ගෝපදේශවල සඳහන් අවශ්‍යතා දැඩි ලෙස පිළිපැදීම සහතික කළ යුතු ය.
 - 6.3 අලෙවිකාර සෘජු සහභාගීකරුවාගේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තම සහභාගීකරුවා විසින් මෙම විධානයන් සඳහා අනුකූල වීම තහවුරු කළ යුතු ය. තවද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිච්ඡාලන ගනුදෙනු ආවරණය වන පරිදි ප්‍රතිපත්ති, ක්‍රමවේදයන් හා මාර්ගෝපදේශ සකස්කළ යුතු අතර එලදායි අවදානම් කළමනාකරණ රාමුවක් සහ ක්‍රමානුකූල සුරැකුම්පත් සංසන්දනයක්

සකස් කිරීම ඇතුළුව ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිච්ඡාදන ගනුදෙනු ආවරණය වන පරිදි අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් ස්ථාපිත කිරීම සහතික කළ යුතු ය.

- 6.4 අනුකූලතා නිලධාරියා හෝ අලෙවිකාර සෘජු සහභාගීකරුවාගේ අනුකූලතා කාර්යභාර වෙනත් ප්‍රධාන නිලධාරියෙකු විසින් තම ආයතනය මෙම විධානයන්ට අනුකූල වීම තහවුරු කිරීම සඳහා ස්වාධීන සත්‍යාපනයක් සිදුකළ යුතු අතර එම සත්‍යාපනයන්හි සොයාගැනීම් අවමයෙන් කාර්තුමය වශයෙන් කාලානුරූපීව අධ්‍යක්ෂ මණ්ඩලයට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ අදාළ අනුකමිටුවකට වාර්තා කළ යුතු ය.
- 6.5 අලෙවිකාර සෘජු සහභාගීකරුවා විසින් අවම වශයෙන් වසරකට දෙවරක් හෝ අභ්‍යන්තර විගණන පැවැත්වීම තුළින් සහ අවම වශයෙන් වසරකට වරක්වත් බාහිර විගණකයෙකුගේ සහතිකයක් ලබා ගැනීමෙන් තම ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිච්ඡාදන ගනුදෙනු පිළිබඳ අභ්‍යන්තර පාලනයන්වල ප්‍රමාණාත්මක බව ක්‍රමානුකූලව ඇගයීමක් කළ යුතු ය.

7. අනාවරණයන් හා වාර්තා කිරීමේ අවශ්‍යතා

- 7.1 අලෙවිකාර සෘජු සහභාගීකරුවෙකු විසින් සිය වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන වල පහත සඳහන් කරුණු අනාවරණය කළ යුතු ය.
 - i) කාලවිච්ඡේදයේ අවසන් දින වන විට ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනු සඳහා වෙන්කළ සුරැකුම්පත්වල ධාරණ අගය
 - ii) කාලවිච්ඡේදයේ අවසන් දින වන විට ප්‍රතිච්ඡාදන ගනුදෙනු සඳහා ලබාගත් සුරැකුම්පත්වල වෙළෙඳපොළ අගය
 - iii) අලෙවිකාර සෘජු සහභාගීකරුවාගේ ප්‍රතිමිලදීගැනුම් හා ප්‍රතිච්ඡාදන ගනුදෙනු සඳහා වන වට්ටම් ප්‍රතිපත්තිය
 - iv) පහත විධාන 8 ට යටත්ව අලෙවිකාර සෘජු සහභාගීකරුවා මත පනවන ලද දඩ මුදල් පිළිබඳ විස්තර

7.2 බලපත්‍රලාභී බැංකු වන අලෙවිකාර සෘජු සහභාගීකරුවන් විසින් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් දන්වන ආකෘතියකට අනුව අදාළ කාල පරාසයන් තුළදී ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිච්ඡාදන ගනුදෙනු පිළිබඳව වාර්තා කළ යුතුය.

7.3 ප්‍රාථමික අලෙවිකාර සමාගම් වන අලෙවිකාර සෘජු සහභාගීකරුවන් විසින් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් දන්වන ආකෘතියකට අනුව අදාළ කාල පරාසයන් තුළදී ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිච්ඡාදන ගනුදෙනු පිළිබඳව වාර්තා කළ යුතු ය.

8. විධානයන්ට අනුකූල නොවීම මත ගනු ලබන ක්‍රියාමාර්ග

8.1 ඉහත 4.4, 4.5, 4.7, 4.8 හා 5.5 විධාන හෝ 4.6 විධාන හි සඳහන් පරිදි සෘජු සහභාගීකරුවකු සමඟ එකඟ වූ පරිදි හෝ සුදුසුකම්ලත් සුරැකුම්පත් යෙදවීමට හෝ ලබාගැනීමට අලෙවිකාර සෘජු සහභාගීකරුවෙකු අපොහොසත් වන්නේ නම්, ප්‍රතිමිලදී ගැනුම් හෝ ප්‍රතිච්ඡාදන ගනුදෙනුවට අදාළ වන පරිදි යෙදවිය යුතු හෝ ලබාගත යුතු සුරැකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකම සහ දැනට යොදවා හෝ ලබාගෙන ඇති සුරැකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකම අතර වෙනසෙන් එක් දිනක් සඳහා සියයට 2.0 ක ප්‍රතිශතයක් (2.0%) දඩ මුදල් වශයෙන් බලපත්‍රලාභී බැංකු වන අලෙවිකාර සෘජු සහභාගීකරුවන්ගෙන් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් ද, ප්‍රාථමික අලෙවිකරුවන් වන අලෙවිකාර සෘජු සහභාගීකරුවන්ගෙන් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් ද අයකරනු ඇත.

8.2 ඉහත 5.1 හා 5.2 විධානයන් උල්ලංඝනය කරමින් ප්‍රතිච්ඡාදන ගනුදෙනුවක් සඳහා ලැබුණු සුරැකුම්පත් අලෙවිකාර සෘජු සහභාගීකරුවෙකු විසින් භාවිතා කරන්නේ නම් හෝ ඉහත 5.3 හා 5.4 විධානයන් උල්ලංඝනය කරමින් අලෙවිකාර සෘජු සහභාගීකරුවකු විසින් ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනුවක් සඳහා යෙදවූ සුරැකුම්පත් විකිණීම හෝ මධ්‍යම තැන්පතු පද්ධතියේ ප්‍රතිපාර්ශවයේ ගිණුමෙන් සුරැකුම්පත් මාරු කරන්නේ නම්, බලපත්‍රලාභී බැංකු වන අලෙවිකාර සෘජු සහභාගීකරුවන් වෙතින් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් ද, ප්‍රාථමික අලෙවිකරුවන් වන අලෙවිකාර සෘජු සහභාගීකරුවන් වෙතින් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් ද එලෙස අනිසි ලෙස භාවිත කළ සුරැකුම්පත්වල මුහුණත වටිනාකමින් එක් දිනක් සඳහා සියයට 2.0 ක ප්‍රතිශතයක් (2.0%) දඩ මුදලක් වශයෙන් අයකරනු ඇත.

8.3 අලෙවිකාර සෘජු සහභාගීකරුවාගේ පාලනයෙන් තොර හේතු නිසා මෙම විධානයන්හි ප්‍රතිපාදනයන්ට අනුකූලවීමට නොහැකි වූ අවස්ථාවක, එවැනි තත්ත්වයන් පසුව වැඩ කරන දින ප.ව 4.00 ට පෙර බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා හෝ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත අදාළ පරිදි දැනුම් දිය හැකි අතර, එලෙස ඉදිරිපත් කරන හේතු දැක්වීම් අදාළ අධ්‍යක්ෂවරයාට පිළිගත හැකි නම් ඉහත 8.1 හා 8.2 විධානයන්ට අනුව අලෙවිකාර සෘජු සහභාගීකරුවා වෙත දඩ මුදල් පැනවීමක් සිදු නොකරනු ඇත.

9. බල පැවැත්වෙන දිනය, අන්තර්කාලීන ප්‍රතිපාදනයන් හා පෙර විධානයන් ඉවත් කිරීම

9.1 පහත දැක්වෙන 9.2 හා 9.3 විධානයන් හි අන්තර්කාලීන ප්‍රතිපාදනයන්ට යටත්ව මෙම විධානයන් 2020.01.01 දින සිට බලපැවැත්වේ.

9.2 ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිච්ඡාදන ගිවිසුමක හෝ වෙනත් ලේඛනයක ආකෘතියක මෙහි සඳහන් යම් විධානයකට පටහැනි යම් වගන්තියක් ඇතුළත්වන්නේනම් අලෙවිකාර සෘජු සහභාගීකරුවකු විසින් 2020.03.31 දිනට පෙර මෙම විධානයන්ට අනුකූල වන පරිදි එවැනි ආකෘතීන්ට අවශ්‍ය සංශෝධනයන් සිදු කළ යුතු ය.

9.3 අලෙවිකාර සෘජු සහභාගීකරුවකු ප්‍රතිපාර්ශවයන් සමඟ දැනට එළඹී ඇති ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිච්ඡාදන ගිවිසුම්වල මෙහි සඳහන් යම් විධානයකට පටහැනිව යම් වගන්තියක් අඩංගු වන්නේ නම් එම සහභාගීකරුවා විසින් මෙම විධානයන්ට අනුකූල වන පරිදි 2020.06.30 දිනට පෙර නව ප්‍රතිමිලදී ගැනුම් හෝ ප්‍රතිච්ඡාදන ගිවිසුම් වලට එළඹීම හෝ දැනට එවැනි ප්‍රතිපාර්ශවයන් සමඟ එළඹී ඇති ගිවිසුම් වලට අවශ්‍ය සංශෝධනයන් සිදු කිරීම සිදු කළ යුතුය.

9.4 රාජ්‍ය ණය අධිකාරී විසින් නිකුත් කරන ලද 2002.05.02 දිනැති ප්‍රතිමිලදී ගැනුම් හෝ ප්‍රතිච්ඡාදන ගිවිසුම් පිළිබඳ විධානය සහ 2003.12.19 දිනැති ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනු සඳහා ගිණුම්කරණය පිළිබඳ විධානය මෙයින් අවලංගු කරනු ලැබේ.

10. අර්ථ දැක්වීම්

10.1 මෙම විධානයන්හි අරමුණු සඳහා;

- i. ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනුවක් යන්නෙන් අලෙවිකාර සෘජු සහභාගීකරුවෙකු විසින් එකඟ වූ දිනයක එකඟ වූ මිලකට නැවත මිලදී ගැනීමේ අරමුණින් සුදුසුකම්ලත් සුරැකුම්පත් විකිණීමේ ගනුදෙනුවක් අදහස් වේ.
- ii. ප්‍රතිවිකුණුම් ගනුදෙනුවක් යන්නෙන් අලෙවිකාර සෘජු සහභාගීකරුවකු විසින් එකඟ වූ දිනයක එකඟ වූ මිලකට නැවත විකිණීමේ අරමුණින් සුදුසුකම්ලත් සුරැකුම්පත් මිලදී ගැනීමේ ගනුදෙනුවක් අදහස් වේ.
- iii. වට්ටම යන්නෙන් සුරැකුම්පතක වෙළෙඳපොළ වටිනාකම මත අදාළ වන වට්ටම අදහස් වේ.
- iv. සෘජු සහභාගීකරුවකු යන්නෙන් ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත (420 පරිච්ඡේදය) හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත (420 පරිච්ඡේදය) යටතේ සෘජු සහභාගීකරුවකු ලෙස පත්කරන ලද පුද්ගලයෙකු අදහස් වේ.
- v. අලෙවිකාර සෘජු සහභාගීකරුවකු යන්නෙන් ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත (420 පරිච්ඡේදය) හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත (420 පරිච්ඡේදය) යටතේ අලෙවිකාර සෘජු සහභාගීකරුවකු ලෙස පත්කරන ලද පුද්ගලයකු අදහස් වේ.
- vi. ප්‍රතිපාර්ශවය යන්නෙන් අලෙවිකාර සෘජු සහභාගීකරුවා විසින් ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිවිකුණුම් ගනුදෙනුවකට එළඹෙන පුද්ගලයෙකු හෝ ආයතනයක් අදහස් වේ.
- vii. උපවිත පොලිය ඇතුළත් මිල යන්නෙන් යම් සුදුසුකම්ලත් සුරැකුම්පතක අවසාන කුපන් ගෙවීම සිදුකල දින සිට අදාළ දිනය දක්වා අදාළ සුරැකුම්පත මත සම්පූර්ණ වන පොලිය සමඟ සුරැකුම්පතෙහි මිල අදහස් වේ.
- viii. ධාරණ අගය යන්නෙන් සුදුසුකම්ලත් සුරැකුම්පතක වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් වටිනාකම අදහස් වේ.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති